අගහරුවාද

1985 cm2@ab 26

# පාර්ලිමේන්තු විවාද

(හැන්සාඩ්)

තිල වාර්තාව

(අශෝධිත පිටපත)



අන්තර්ගත පුධාන කරුණු

පුශ්තවලට වාචික පිළිතුරු

විසර්ජන පනත් කෙටුම්පත, 1986 [අට වන වෙන් කළ දීනය] :


[ශීර්ෂය 1 (ජනාධිපති) ; ශීර්ෂය 2 <mark>(අ</mark>ශුාමානෘ) : ශීර්ෂ 3-13 ; ශීර්ෂ 14-38 (දීස්තුික් ඇමතිවරු) : ශීර්ෂය 185 (ජනතා වතු සං<mark>වර්ධ</mark>න මණ්ඩල)] කාරක සභාවේදී සලකා බලන ලදී. dama! End

1985 estimated 20



ඉැයිරි ලක්ම්වේර්ය

(ගියාල්ය)



Gpපතියි ඉති

(පටයිස් කඩ්කෘතු)

අන්ත්රිශන පුධාන කරුණු

ibudd office Lighterby

Table Pin lare are objugget leading on seco learning

1826 a. 1 (children) aben 2 (epiteren) epa 3-13. abe 14 a. (tepa epiteren) aben 151 (date) our le cata, a volley) and came (cata, agen epiteren)

> Digitized by Noolaham Foundation. noolaham.org | aavanaham.org

# பாராளுமன்ற விவாதங்கள்

(ஹன்சாட்)

அதிகார அறிக்<mark>கை</mark> (பிழை திருத்தப்படாதது)

பிரதான உள்ளடக்கம்

வினுக்களுக்கு வாய்மூல விடைகள்

ஓதுக்கீட்டுச் சட்டமூலம், 1986 [ஓதுக்கப்பட்ட எட்டாம் நாள்] :

குழுவில் ஆராயப்பட்டது [தலேப்பு 1 (மேன்மைதங்கிய சஞதிபதி); தலேப்பு 2 (பிரதம அமைச்சர்); தலேப்புக்கள் 3 — 13; தலேப்புக் கள் 14 — 38 (மாவட்ட அமைச்சர்கள்); தலேப்பு 185 (ஜனதா பெருந்தோட்ட அபிவிருத்திச் சபை)]

Volume 38 No. 1

Tuesday 26th November 1985

# PARLIAMENTARY DEBATES

(HANSARD)

# OFFICIAL REPORT

(Uncorrected)

# PRINCIPAL CONTENTS

ORAL ANSWERS TO QUESTIONS

APPROPRIATION BILL, 1986 [Eighth Allotted Day]:

Considered in Committee [Head 1 (His Excellency the President); Head 2 (Prime Minister); Heads 3 - 13; Heads 14 - 38 (District Ministers); Head 185 (Janatha Estates Development Board)]

# UTTO TO MENT OF STANKES

( arming)

windling welling

(Limp Brosigue = 25)

the property of the second

that make or period to a property of

There is not make the beginning of the grant

compatible grantering (whether I (terretomposition or grantering) and a second of the contract of the second of th

Tuesday

RE posedo V

# PARLIAMENTARY DEBATES

MIRKEVALL

# OFFICIAL REPORT

(Lacorrected)

# PRINCIPAL CONTENTS

APROPRIATION WILL, 1986 [Eighth Allowed Daw).

Considered in Committee Friend 1 (11) Exectlying the Provident Manifeld Frime Minister): Hondry 15: Hunding 14 35 (During Minister), cloud 185 (Language Encourage Encour

Digitized by Noolaham Foundation. noolaham.org | aavanaham.org

# පාර්ලිමේන්තු විවාද

(හැන්සාඩ්)

(නීල වාර්තාව)

38 වන කාණ්ඩය

ශී ලංකා පුජාතාන්තුක සමාජවාදී ජනරජයේ පළමුවන පාර්ලිමේන්තුව

පස්වන සභා වාරය

දැරිලි ඉත්තම් වීවාද

(මැත්තැය)

(මළ වාර්තාව)

38 වන කාණ්ඩය

මු ලංකා පුපාහ<mark>ාන්නුක සමාජවාදී ජනර</mark>ජයය. . පළමුවත පාර්ලිමේන්තා

පස්වක සහ වෙස්

6863

# පාර්ලිමේන්තු මන්තීවරු

[1977 ජූලි 21 දින සිට අද වන තෙක් වූ වෙනස් වීමද ඇතුළුව]

අකුරුගොඩ, සේපාල (බද්දේගම) [නාම යෝජනාවෙන් පත් විය.—1981 ජූලි 14 ; ඉල්ලා අස් විය.—1983 පෙබරවාරි 10] අත්තතායක, අත්තතායක මුදියන්සේලාගේ රම්බණ්ඩා (උඩදුම්බර) අතපන්නු, වෛදනචාර්ය රන්ජිත් කණිෂ්ක පරාකුම (බෙලිඅන්න) [ඉල්ලා අස් විය.—1983 පෙබරවාරි 10 ; නැවන හේරී පන් විය.—අතුරු මැතිවරණය 1983 මැයි 18] අතුකෝරාල, ගාමණී (නිවිතිගල) අධ්කාරී, අදිකාරි මුදියන්සේලාගේ සෝමපාල (කලාවැඩ) අප්පුහාම්, රත්නායක මුදියන්සේලාගේ (ඛණ්ඩාරවෙල) අබ්දුල් කාදර්, මොහමඩ් ජබීර් (මැද කොළඹ දෙවන) අබ්දුල් බාකීර් මාකාර්, මොහමඩ් (බේරුවල පළමුවන) අබදුල් මජ්ඩ්, මොහමඩ් අලි අහමඩ් (සම්මන්තුරෙයි) අබුසාලී, මොහමඩ් ලෙබ්බේ මරික්කාර් (බලන්ගොඩ) අබෙකෝන්, රත්නායක මුදියන්සේලාගේ (හාලිඇල) අබේගුණසේකර, ජෝර්ජ් හෙක්ටර් (හභුරන්කෙත) [අභාවපාජන විය.—1981 ජනවාර් 4] අබේගුණයේකර, රොහාන් (හභුරන්කෙන) [නාම යෝජනාවෙන් පත් විය.—1981 මාර්තු 11] අබේරත්ත, හේරත් බණ්ඩා (යාපහුව) අබේවර්ධන, මහින්ද යාපා (හක්මණ) [අතුරු මැනිවරණය.—1983 මැයි 18] අබේවිකුම, කීර්තිසේන චන්දුදාස (දෙනියාය)

අබේවිකුම, සුමනදාස (අක්මීමන) [ඉල්ලා අස් විය.—1983 පෙබරවාරි 10] අබේසුන්දර, සුනිල් සුබසිරි (යටිනුවර)

අමරතුංග, ජෝන් ඇන්නති එම්මැනුවෙල් (වන්නල) [නාම යෝජනාවෙන් පත් විය.-1978 ඔක්තෝබර් 5] අමරසිරි, මාතරගේ සිරිසේන (හිනිදුම)

අම්ථනලිංගම්, අප්පාපිල්ලෙයි (කන්කසන්තුරෙයි) [අසුන හිස් විය.—1983 ඔක්තෝබර් 22]

අලවතුවල, සෝමවිර විජේසිංහ (දොඩන්ගස්ලන්ද)

අලුවිහාරේ, ඇලික් (මානලේ)

අහමඩ්, පරීත් මීරා ලෙබ්බේ (මඩකලපුව දෙවන) [අහාවපුාජන විය.—1985 සැජනැම්බර් 10]

ආටිගල, ධර්මසේන (කැස්බැව) [ඉල්ලා අස් විය.-1982 නොවැම්බර් 5] ආනන්දසංගරී, විරසිංහම් (කිලිනොව්වි) [අසුන හිස් විය.—1983 ඔක්තෝබර් 22] ආලාලසුන්දරම්, ආරුමුගම් මුරුගේසු (කෝපාඨ) [නාම යෝජනාවෙන් පත් විය.—1981 ජූනි 10 : අසුන හිස් විය.—1984 ජනවාරි 4]

ඇතුලත්මුදලි. ලලින් විලියම් (රන්මලාන)

ඉඹුලාන. ජුමවන්දු (රුවන්වැල්ල) ඉරත්තිතම්, කාර්තිගේසර් පොත්තම්බලම් (කයිටස්) [අසුන හිස් විය.—1983 ඔක්තෝබර් 22] ඉෂාක්, මොහමඩ් හලීම් (මැද කොළඹ නුන්වන)

0

උදයරත්ත, විකුමතීලක වෙදආරච්චිලාගේ ගොඩ්රිපු වසන්ත (අරනායක) උදුමා ලෙබබේ, මොහමඩ් ඉබුා ලෙබ්බේ (පොතුවිල්) [කාමයෝජනාවෙන් පත් විය.—1983 මාර්තු 31]

0

ඒකතායක, අප්පුහාමිගේ ඩිංගීරි බණ්ඩා (මැදිරිගිරිය) ඒකනායක, කාරපේරු විජේතුංග රාජපක්ෂ මුදියන්සේලෑ (දඹුල්ල)

කදීරවේලුපිල්ලෙයි, සිවසුපුමනියම් (කෝපායි) [අභාවපාජන විය.—1981 මාර්තු 31] කත්තත්ගර මහත්මිය, අයිරින් විමලා (ගලිගමුව) කනගරත්නම්, මයිල්වාගනම් (පොතුචිල් දෙවන) [මැතිවරණයෙන් තේරී පත් විය.—1977 සැප්තැම්බර් 12 ; අභාවපාප්ත විය.—1980 අදේල් 20] කරුණාතිලක, ලොකුගමගේ රුපසේන (බෙන්තර-ඇල්පිටිය) කරුණාරත්න, වන්දු (නාවලපිටිය) කරුණාරත්න, තුවරපක්ෂ හේවායලාගේ අශෝක මහානාම (රඹුක්කන) කරුණාරත්න, රත්නායක මුදියන්සේලාගේ (ඌච-පරණගම) කරුණාරත්න, වනසිංහ මුදියන්සේලාගේ (පස්සර) කච්රත්න, රත්නායක මුදියන්සේලාගේ පුංචි බණ්ඩා (රත්තොට) කාරියවසම්, දේවරාකෝටටගේ මෙරිල් විජේසේන (අගලවන්න) කිරිඇල්ල, ලෙනාඩ් පෙන්රින් බණ්ඩාර (ඇහැලියගොඩ) [අතුරු මැතිවරණය.—1983 මැයි 18 : අභාවපාප්ත විය.—1984 ජනවාරි 7] කුමාරදාස, රසසුන්දර මුදියන්සේලාගේ (වැල්ලවාය) කුරේ, මාන්නමරක්කලගේ මර්චින් ජෝශප් (පානදුර) [නාම සෝජනාවෙන් පත් විය.—1983 මාර්තු 22] කුලරන්න, කඩුකන්නගේ ආනන්ද (මුල්කිරිගල) [අතුරු මැතිවරණය.—1983 මැයි 18 : අසුන අහිමි විය.—1984 දෙසැම්බර් 10 : නැවත තේර් පත් විය.—අතුරු මැතිවරණය.—1985 සැප්තැම්බර් 12] කුලරන්න, මර්චින් (ඇහැලියගොඩ) [ඉල්ලා අස්විය.—1983 පෙබරවාරි 10] කුලරන්න, නිරීපිටියගේ (රක්වාන)

0

ගන්කත්ද, මූගම්දීරමලාගේ චන්දුසේන (පැල්මඩුල්ල) ගනේෂලිංගම්, පුපාලපීල්ලෙයි (පදිරිප්පු) [අසුන නිස් විය.–1983 ඔක්තෝබර් 22] ගලජපත්ති, පිටර් සිල්වා ලොකු (දෙවිනුවර) [අතුරු මැතිවරණය.–1983 මැයි 18] ගුණවර්ධන, චන්දුකුමාර වීජය (කඹුරුපිටිය) [අතුරු මැතිවරණය.–1983 මැයි 18] ගුණවර්ධන, දිනේෂ් චන්දු රූපසිංග (මහරගම) [අතුරු මැතිවරණය;–1983 මැයි 18] ගුණසේකර, ගමගේ දෙන් පුේමරත්න (මහරගම) [ඉල්ලා අස් විය.–1983 පෙබරවාරි 10] ගුණසේකර, රණසිංග හෙවටිආරච්චිගේ ට්යුඩර් එඩ්වඩ් රණසිංග (මහර) [ඉල්ලා අස් විය.–1983 පෙබරවාරි 10] ගුණසේකර, සෙනරත් ගුණසේකර විදාහෙරාලලාගේ බෑනට් දියෙස් (මිනුවන්ගොඩ)

Ð

වන්දුපාල, දෙබහැපුවෙ මුදියන්සේලාගේ (කුණ්ඩසාලේ) [අහාවපාප්ත විය.-1984 පෙබරවාරි i]

2

ජගත්යෙන, මාදුව හේවා කුයුමවන්දු (අම්බලන්ගොඩ) [අකුරු මැතිවරණය.—1983 මැයි 18 : අභාවපාජන විය—1984 ජූලි 5] ජයකොඩි, කමලවරණ කුමාරසිංහ (මහර) [අකුරු මැතිවරණය.—1983 මැයි 18] ජයකොඩි, ජයකොඩි ආරච්චිලාගේ දොන් සුනිල් රංජන් (පොල්ගහවෙල) ජයකොඩි, ලක්ෂ්මන් (අත්තනගල්ල) [නාම යෝජනාවෙන් පත් විය.—1980 දෙසැම්බර් 17] ජයතිලක, ලයනල් (කුලියාපිටිය) ජයතිලක, හිටිහාම් අප්පූහාම්ලාගේ ආරියරත්න (දිවුලපිටිය) ජයවර්ධන, ජූනියස් ඊචඩ් (බටහිර කොළඹ) [ජනාධිපති ධූරය භාර ගත්හ.—1978 පෙබරවාරි 4] ජයවර්ධන, මහබාලගේ දොන් හෙන්රි (කඩුවෙල) [ඉල්ලා අස් විය.—1983 මැයි 30] ජයවිකුම, චෝල්ටර් ජ්යෝජී මොන්වෙගු (වැලිගම) ජයසිංහ, ඩොනල්ඩ් ෂෙල්ටන් (වත්තල) [අභාවපාප්ත විය.—1978 සැප්තැම්බර් 9] ජයසිංහ, නානායක්කාර අවුළූගමගේ ස්වීවන් ද සිල්වා (දෙහිවල) [අභාවපාප්ත විය.—1977 සැප්තැම්බර් 26] ජයසූරිය, ගාමනී නන්ද (හෝමාගම) ජලල්දීන්, මොහමඩ් අලියාර් මොහමඩ් (පොතුවල් පළමුවන) [මැතිවරණයෙන් තේරී පත් විය.—1977 සැප්තැම්බර් 12 : පාර්ලිමේන්තු සම්මතයෙන් තෙරපන ලදී.—1983 පෙබරවාරි 25]

ع

ඩයස්, දෙන් වින්සන්ට (බදුල්ල) ඩැනියෙල්, මහහිතාන ආරච්චිගේ අනූර (හේවාහැට) [ඉල්ලා අස් විය.—1982 අපේල් 18] ඩැනියෙල් මෙනෙවිය, මහහිතාන ආරච්චිගේ රූපා ශුීයානී (හේවාහැට) [නාමයෝජනාවෙන් පත් විය.—1982 ජූලි 12]

ත

තිරුවෙල්වම්, ආචාර්ය නීලකත්ඩන් (වඩුක්කෝඩ්ඩෙයි) [නාම යෝජනාවෙත් පත් විය.—1983 මාර්තු 1 ; අයුත හිස්විය.—1983 ඔක්තෝබර් 22] තිරුණාවුකරසු, තාමෝදරම්පිල්ලෙයි (වඩුක්කෝඩ්ඩෙයි) [අභාවපාජත විය.—1982 අගෝස්තු 1] තිලකරත්ත, දොත් එඩ්විත් (රත්ගම) [ඉල්ලා අස් විය.—1983 පෙබරවාරි 10] තිලකසේකර, රයිටර් (අම්බලන්ගොඩ) [ඉල්ලා අස් විය.—1983 පෙබරවාරි 10 ; තාමයෝජනාවෙන් පත් විය.—1984 සැප්තැම්බර් 4.] තුරෙයිරත්තම්, කදිරිප්පිල්ලෙයි (පේදුරුතුඩුව) [අසුත හිස් විය.—1984 ජනවාරි 4] හොත්ඩමත්, සොමාමූර්ති (නුවරඑළිය-මස්කෙළිය තුත්වන)

Ç

ද අල්විස්, ආචාර්ය මහා අමරසිංහගේ ආනන්දතිස්ස (කෝට්ටේ) ç මැල්, රොනල්ඩ් ජෝශප් ගොඩ්f් පු (දෙවිනුවර) [ඉල්ලා අස් විය.—1983 පෙබරවාරි 9 ; බුලත්සිංහල අසුනට නාමයෝජනාවෙන් පත් විය.—1983 පෙබරවාරි 9] දයාරත්න, පැටිකිරිගේ (අම්පාර) දසතායක, දසතායක මුදියන්සේලාගේ ආනන්ද (කොත්මලේ) ද සීල්වා, ගෝනුපිනුවල විතානගේ සිරිසේන (හබරාදුව) [අතුරු මැතිවරණය.—1983 මැයි 18] ç සිල්වා, දන්ගෙදර ගමගේ ඇල්බව (ගාල්ල) [අසුන අහිමි විය.—1979 සැප්නැම්බර් ; කඹුරුපිටිය අසුකට නාම යෝජනාවෙන් පත් විය.—1979 නොවැම්බර් 22 : ඉල්ලා අස් විය.—1983 පෙබරවාරි 10] ද සීල්වා, මෙරිල් වර්තන් (මිතනෙරිය) [ඉල්ලා අස් විය.—1983 ඔක්තෝබර් 24] දහතායක, ආචාර්ය විජයානන්ද (ගාල්ල) [අතුරු මැතිවරණය.—1979 දෙසැම්බර් 20] දිසානායක, ලයනල් ගාමිණී (නුවරඑළිය-මස්කෙළිය පළමුවන) දිසානායක, වීරසූරිය දිසානායක මුදියන්සේලාගේ පුංවිඛණ්ඩා (ගම්පොල) දේවතායගම්, කණපතිපිල්ලෙයි විලියම් (කල්කුඩා) <mark>දොඩන්ගොඩගේ, ගාර්දීයේ හේවාවසම් අමරසිරි (බද්දේගම) [අතුරු මැතිවරණය.—1983 මැ</mark>යි 18] ධර්මදස ඛණ්ඩා, රත්තායක මුදියන්සේලාගේ (බිබිලේ) ධර්මලිංගම්, විශ්වනාදර් (මනිපායි) [අසුන හිස් විය.—1983 ඔක්තෝබර් 8] නයින මරිකාර්, මොහමදු හනිfපා මහමුදු (පූත්තලම) නවරත්නම්, වල්ලිපුරම් නල්ලනම්බ් (වාවකච්චේරි) [අසුන හිස් විය—1983 ඔක්තෝබර් 22] නෙල්සන්, හේවා ගජමන් පත්තිතිගේ (පොදොත්නරුව) පත්මතාදන් මහත්මීය, රංගතායකී (පොතුවිල්) [නාම යෝජනාවෙන් පත් විය.—1980 නොවැම්බර් 20] පතිරණගේ, බෙන්තොට රිවඩ ද සිල්වා (අක්මීමන) [අතුරු මැතිවරණය.—1983 මැයි 18] පීයදස, සුදුවැලි කොන්දගේ (මානර) පිලපිටිය. අබෙරත්ත බණ්ඩාර හේරත් (කලවාන) [අසුන හිස් විය.—1979 ජනවාරි 5 ; නාම යෝජනාවෙන් පත් විය.—1979 ජනවාරි 17 ; ඉල්ලා අස් විය.— 1981 ජනවාරි 15] පුංචිතිලමේ, ගල්ගමුව විදුනලාගේ (රන්නපුර) පුංචි බණ්ඩාර, රත්තායක මුදියන්සේලාගේ (මොණරාගල) පෙරේරා, ඉඑක්පීටිය මුදියන්සේලාගේ පීටර් පෝල් (කඩුවෙල) [නාම යෝජනාවෙන් පත් විය.—1983 ජූලි 2] පෙරේරා, ඕව්ටිගලගේ සෝමදස (බුලන්සිංහල) [ඉල්ලා අස් විය.—1983 පෙබරවාරි 2] පෙරේරා, කසදෝරු විත්සත්ව (යට්යන්තොට) පෙරේරා, මයිකල් ණෙපස්ටස් වෙන්සස්ලෝස් (වෙන්නප්පුව) පෙරේරා, මල්ලවාරච්චිගේ ගාමිණී ජයව්කුම (කටුගම්පොල) පෙරේරා, මහපටබැදිගේ ජෝශප් මයිකල් (ජාඇල) පෙරේරා, මැතිවී වින්සන්ට් (උතුරු කොළඹ) fේපාත්සේකා, ගම්පොලගේ පත්මිත් (පානදුර) [නාම යෝජනාවෙන් පත් විය.—1982 ජනවාරි 20 ; ඉල්ලා අස් විය.—1983 පෙබරවාරි 10] පුතාත්දු, ට්රෝන් ලයිල් ඩ්ලානෝ (මොරටුව) පුතාන්දු, නිකලස් ඩෙන්සිල් (මිගමුව) පුතාන්දු, වෛදාචාර්ය සිරික්කාන්තුගේ නෙවිල් ආකර් (පානදුර) [ඉල්ලා අස් විය.—1981 දෙසැම්බර් 23] පැත්සීස්කු, සෝමරත්න දෙන් (මූල්කීරීගල) [ඉල්ලා අස් විය.—1983 පෙබරවාරි 10] ජුමච<mark>න්දු, ග</mark>ම්ලන් මොහොට්ටීගේ (මාවනගම) <mark>ජුමදය, රණයිංහ (මැද කොළඹ පළමු</mark>වන) ජුෙමරත්ත, ම්රිහානගේ දෙන් (අව්ස්සාවේල්ල) බ ඛණ්ඩා, වීරකෝන් මුදියන්සේලාගේ ගෙදර කුඹුරේ ගෙදර ටිකිරි (ගලගෙදර)

ඛණ්ඩාර, තුලතුංග දීසානායක මුදියන්සේලාගේ හෙදර කුඹුරෙ ගෙදර ටකිරි (ගලගෙදර) ඛණ්ඩාර, කුලතුංග දීසානායක මුදියන්සේලාගේ චන්දුසෝම (බටහිර අනුරාධපුරය) ඛණ්ඩාරනායක, පීයදර්ශී අනුර සොලමන් ඩයස් (නුවරඑළිය-මස්කෙළිය දෙවන) ඛණ්ඩාරනායක මහත්මිය, සිරීමාවෝ රත්වත්තේ ඩයස් (අන්නනගල්ල) [පාර්ලිමේන්තු සම්මනයෙන් නෙරපන ලදී.—1980 ඔක්තෝබර් 16] බැස්ටියන්, අනුර (බටහිර කොළඹ) [අතුරු මැතිවරණය—1978 මාර්තු 21] ඛෙලීගම්මන, රත්නායක මුදියන්සේලාගේ චන්දුසේන රත්නායක (මාවනැල්ල) [අගාවපාප්ත විය.—1980 සැප්තැම්බර් 20]



මන්සූර්, අබදුල් රසාක් (කල්මුනේ) මල්ලීමාරවීව්, වීරසිංහ (කොලොන්නාව) මලවරආරවීව්, දෙන් එඩ්වඩ් (කඹුරුපිටිය) [ඉල්ලා අස් විය.—1979 නොවැම්බර් 19]

```
මහරුප්, මොහමඩ් එහුත්තාර් හජ්ජ්යාර් (මුතුර්)
මහින්දයෝම. ගමගේ දොත් (කැකිරාව)
මැතිව, කඑවාදේවගේ තත්ද (කොලොන්න)
මැතිව, කඑවාදේවගේ සිරිල් (කැළණිය)
මුණසිංහ, අතිල් කුමාර් (මතුගම) [අතුරු මැතිවරණය.—1983 මැයි 18]
මුන්තෙට්ටුවෙගම, සරත්වන්දු (කලවාන) [අතුරු මැතිවරණය—1981 ජනවාරි 12]
මෙන්ඩ්ස්, විජයපාල (කටාන)
මොහුමඩ්, මොහුමඩ් හතිf්පා (බොරැල්ල)
                                                                              සම්කාරය පුරත්වලා මාමයේ ලක්කල සැවකාව
යෝගේස්වරත්, වෙට්ටිවේලු (යාපනය) [අසුන හිස් විය.—1983 ඔක්තෝබර් 22]
                                                          ර මැම ල්ලාල (මහ්ජෙනි) විශ්වමිත නිසම්වර්ය වැල්විත විශේෂය පාල
රණතුංග, වන්දුදාස (මාවනැල්ල) [නාම යෝජනාවෙන් පත් විය.—1980 නොවැම්බර් 20]
රණරාජ, ෂෙල්ටන් (සෙංකඩගල)
රණසිංහ මහත්මිය, සුතේතුා (දෙහිවල) [අතුරු මැතිවරණය.—1977 නොවැම්බර් ii]
රත්නායක මහත්මිය, රත්නායක මුදියන්සේලාගේ අමරාවතී පියසීලි (වාරියපොල)
රත්තායක, රත්තායක මුදියන්සේලාගේ කඑබණ්ඩා රත්තායක (පඩුවස්නුවර)
රාජකරුණා, රාජකරුණා මොහොට්ට් අප්පූහාමිලාගේ සරත්වන්දු (දොම්පෙ)
රාජදුරෙයි, සෙල්ලයියා (මඩකලපුව පළමුවන)
රාජපක්ෂ, ගාමිණී (තෙල්දෙණිය)
රාසලිංගම්, නම්බිපිල්ලෙයි (උඩුප්පිඩ්ඩ්) [අසුන හිස් විය.—1983 ඔක්තෝබර් 21]
                                                          C
ලීලාරත්න, හෙටවීආරච්චිගේ දොත් ලූටස් (සේරුවිල)
ලොකුගේ, ගාමිණී කුලවංශ (කැස්බැව) [අතුරු මැතිවරණය.—1983 මැයි 18]
ලොකුඛණ්ඩා, හේරන් මුදියන්සේලාගේ ආරියවර්ධනගේ (ගල්ගමුව)
ලොකු බණ්ඩාර, විජේසිංහ ජයවිර මුදියන්සේලාගේ (හපුතලේ)
වඩිගමංගාව. අබෙසිංහ හේරත් මූදියන්සේලාගේ සද්ධාතිස්ස (ආනමඩූව) [අසුන අභිමි විය.— 1980 පෙබරවාරි 18]
 වඩිගමංගාව, අශෝක (ආනමඩුව) [අතුරු මැතිවරණය.— 1980 මැයි 7]
 වන්නිතායක, වන්නිතායක මුද්යන්සේලාගෙ හේරත් බණ්ඩා (නිකවැරටිය)
 වනිගරන්න, ආහන කපුගෙ දොන් (දුරණියගල)
 වතිගයේකර, හරිෂ් (හක්මන) [ඉල්ලා අස්විය.—1983 පෙබරවාරි 10]
 වලගම්බාහු, රාජපුිය දයාරත්න (මිහින්තලේ)
 විකුමතිලක, වාල්ස් ඩයස් (බද්දේගම) [නාම යෝජනාවෙන් පන් විය.—1981 පෙබරවාරි 6 ; අභාවපාජන විය.—1981 අපේල් 2]
 විකුමතිලක, එඩ්වඩ් ඩයස් (බද්දේගම) [අභාවපුාප්ත විය.—1980 නොවැම්බර් 28]
 <mark>විකුමසිංහ, ගෝවිත්තගේ විමල් පද්මසිරි (ඇ</mark>හැලියගොඩ) [නාම යොජනාවෙන් පත් විය.—1984 පෙබරවාරි 10]
 විකුමසිංහ, දයානන්ද අබේවර්ධන (අකුරැස්ස)
 ටකුමසිංහ, රනිල් (බියගම)
 වීජයරත්න, ආචාර්ය නිශ්ශංක පරාකුම (දදිගම)
 විජේකෝන්, උක්කුබණ්ඩා (දඹදෙනිය)
 විථේකෝන් සරණසිරි බණ්ඩා (මින්නේරිය) [අතුරු මැතිවරණය — 1984 ඔක්තෝබර් 25]
 විජේගුණරස්න, සමරවිර මුදලිගේ දොක් රෙජ්නෝල්ඩ් වැලන්ටයින් (මතුගම) [ඉල්ලා අස් විය.—1983 පෙබරවාරි 10]
 විජේතුංග, ඩිංගීරි බණ්ඩා (උඩුනුවර)
 විජේමාන්න, වින්සන්ට ලියනෝල්ඩ් (කළුතර) [ඉල්ලා අස් විය.—1983 පෙබරවාරි 10 ; නැවන තේරී පත් විය.—අතුරු මැනිවරණය— 1983 මැයි 18]
 විජේරත්න, මහෙන්දු සූරසිංහ (මීරිගම)
 විජේරත්ත බණ්ඩා, ජම්බුගහපිටියගේ ගෙදර (ලග්ගල)
 විජේසීරි, රන්කැත්තේගේ ජෙමවන්දු (හාරිස්පත්තුව දෙවන) [ඉල්ලා අස්විය.— 1984 සැජනැම්බර් 21 ; කුණ්ඩසාලේ තේරී පත් විය.— අතුරු මැතිවරණය —
  1984 ඔක්තෝබර් 25]
 විජේසිරි මහත්මිය, ලෝහිණී මහේෂ්වරි ඊරියගම (හාරිස්පත්තුව දෙවන) [නාමයෝජනාවෙන් පත් විය. — 1984 නොවැම්බර් i]
```

PO

වීරසිංහ, පූවක් දණ්ඩාවේ ජීනදාස (නංගල්ල) [ඉල්ලා අස් විය.—1983 පෙබරවාරි 10 ; නැවන තේරී පත් විය.—අතුරු මැතිවරණය.— 1983 මැයි 18]

සම්පන්දන්, රාජවරෝදයම් (තුිකුණාමලය) [අසුන හිස් විය. — 1983 සැප්තැම්බර් 7] සමරනායක, පුන්සීරී සේනරාජා පෙරේරා (බණ්ඩාරගම) සමරනායක, රීවඩ් ගුෙගරි (බේරුවල දෙවන) සමරවිකුම, ආතර් එඩ්මන්ඩ් (නැගෙනහිර කොළඹ)

වෙලගෙදර, ඩිංගීරීඛණ්ඩා (කුරුණෑගල) වේරපීටිය, ටිකිරී බණ්ඩා (පාතදුම්බර) වෛදාරත්ත, නෝමත් (බලපීටිය)

```
සමරවීර, වීරචන්නි මුදියන්සේලාගේ (ව්යඑව)
සින්නලෙබ්බෙ, අහමඩ් රිස්වි (මඩකලපුව දෙවන) [නාම යෝජනාවෙන් පත් විය.–1985 ඔක්තෝබර් 25]
සිරීල්, වෛදනවාර්ය පටබැදි මද්දුම බදුගෙ (නිස්සමහාරාම) [ඉල්ලා අස් විය.–1983 පෙබරවාරි 10 ; නැවත තේරී පත් විය.–අතුරු මැතිවරණය, – 1983
      මැයි 18]
සිරිසේන, ජසෙන්නු ලියන (බිංගීරිය)
සිවසිනම්පරම්, තාමෝදරම් පිල්ලෙයි (වවුනියාව) [අසුන හිස් විය.— 1983 ඔක්තෝබර් 5]
සිවසිනම්පරම්, මුරුගේසු (නල්ලූර්) [අසුන හිස් විය.—1983 ඔක්තෝබර් 22]
සු<mark>මතිරත්න, පියවිර (හබරාදුව) [ඉල්ලා අස්වි</mark>ය.—1983 පෙබරවාරි 10]
<mark>සුසයිදාසන්, පිලේසියාන් සෝසෙ</mark>යි (මන්නාරම) [අසුන හිස් විය.—1983 ඔක්තෝබර් 22]
සෙනෙවිරත්න, නිශ්ශංක ආරච්චිලාගේ (කැගල්ල)
යෙනෙව්රත්න, ලක්ෂ්මන් පින්තු ජයතිලක (මහියංගනය) [අනුරු මැතිවරණය–1985 අපේල් 18]
සෙනෙවිරත්ත, සිරිල් පින්නු ජයතිලක (මහියංගනය) [අගාවපාජන විය.—1984 දෙසැම්බර් 26]
පෙල්ලතම්බු, සේවියර් මාර්ක් (මුලතිව්) [අසුන හිස් විය.—1983 ඔක්තෝබර් 21]
සේනාධිර මහත්මිය, දයා සේපාලි (කරන්දෙනිය) [නාම යෝජනාවෙන් පත් විය.—1982 මාර්තු 26]
යේනාධීර, බන්දුලහේවා (කරන්දෙනිය) [අභාවපුාජන විය.—1982 ජනවාරි 13]
සේතාතායක, එඩ්වඩ් ලයනල් (මහනුවර)
සේනානායක, මෛතුපාල (මැදවච්චිය)
<mark>යෝමරත්ත, අයෝකවීර (රත්ග</mark>ම) [අතුරු මැතිවරණය.— 1983 මැයි 18]
```

සමරවීර, පොල්වත්තේ සමරවීර ආරවවිලාගේ පර්සි (වැලිමඩ)

හ

හම්ඩ, අබදුල් කාදර් සාහුල් (හාරිස්පත්තුව පළමුවන) හුරුල්ලේ, එඩ්වීන් ලොකු බණ්ඩාර (හොරොව්පොතාන) හෙට්ට්ආරච්ච, ඉන්දුදාස (හොරණ) හේරත්, ජේම්ස් එඩ්වඩ් හැරල්ඩ් (නාත්තන්ඩිය) හේරත් මහත්මිය, දුණුණිලක මුදියන්සේලාගේ රේණුකා මැණිකේ (වලපතේ) හේරත්, වන්නිහාමි යසපාල (නැගෙනහිර අනුරාධපුර) හේරත්, සිරිසේන බණ්ඩාර (හිරියාල) [අහාචපාප්ත විය.—1983 ජූනි 6] හේරත්, වෛදහචාර්ය සිවුරත්න යාපා බණ්ඩාර සේමසිංහ බණ්ඩාර (හිරියාල) [නාම යෝජනාවෙන් පත් විය.—1983 ජූලි 19]

```
මාවේදීම් සිදුල් සිදුල්
```

අත්තර අත්තර අතුල් (ප්‍රත්තර අතුල් ප්‍රත්තර අතුල් අතුල් අතුල් සිට අත්තර අතුල් අතුල්

# ශී ලංකා පුජාතාත්තුක සමාජවාදී ජනරජය

# ජනාධිපතිතුමා

# අතිගරු ජූතියස් රිවඩ් ජයවර්ධන උතුමාණෝ

# අමාතා මණ්ඩලය

අගුාමාතෳතුමා, පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් ඇමනීතුමා, මහාමාර්ග ඇමනිතුමා, හදිසි අවස්ථා මහජන පරිපාලන ඇමනිතුමා සහ පාර්ලිමේන්තුවේ සහානායකතුමා — ගරු ආර්. ජුෙමදස මහතා, පා. ම.

**රාජෳ පරිපාලන ඇමතිතුමා සහ වැවිලි කර්මාන්ත ඇමතිතුමා –** ගරු මොන්ටෙගු ජයවිකුම මහතා, පා. ම.

**සමාජ සේවා ඇමතිතුමා —** ගරු එක්. එව්, ඒ, එම්. කරුණාරත්න මහතා, පා. ම.

**යංස්කෘතික කටයුතු ඇමතිතුමා —** ගරු ඊ. එල්. බී. හුරුල්ලෙ මහතා, පා. ම.

පුවාහන ඇමතිතුමා, ගමනාගමන මණ්ඩල ඇමතිතුමා, පුද්ගලික බස් පුවාහන ඇමතිතුමා සහ වාණිජ හා කර්මාන්ත ආයතන ආරක්ෂක ඇමතිතුමා — ගරු එම්. එව්. වොහමඩ් මහතා, පා. ම.

**ගුාම සංවර්ධන ඇමතිතුමිය —** ගරු වීමලා කන්නන්ගර මහත්මිය, පා. ම.

**කෘෂිකාර්මික සංවර්ධන හා පර්යේෂණ ඇමතිතුමා සහ ආහාර හා සමූපකාර ඇමතිතුමා —** ගරු ගාමනී ජයසූරිය මහතා, පා. ම.

**පේෂකර්මාන්ත ඇමතිතුමා —** ගරු විජයපාල මෙන්ඩ්ස් මහතා, පා. ම.

විදේශ කටයුතු ඇමතිතුමා — ගරු ඒ. සී. එස්. හමිඩ් මහතා, පා. ම.

**ස්වදේශ කටයුතු ඇමතිතුමා —** ගරු කේ. ඩබ්ලීව්. දේවනායගම් මහතා, පා. ම

තැපැල් හා විදුලි සංදේශ ඇමතිතුමා — ගරු ඩි. බි. විජේතුංග මහතා, පා. ම.

**මුදල් හා කුමසම්පාදන ඇමතිතුමා —** ගරු ආර්. ජේ. ඒ. ද මැල් මහතා, පා. ම.

ඉ<mark>ඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා සහ මහවැලි සංවර්ධන ඇමතිතුමා —</mark> ගරු ගාමිණී දිසානායක මහතා, පා. ම.

**පාර්ලිමේන්තු කටයුතු හා කුීඩා ඇමතිතුමා සහ ආණ්ඩු පාර්ශ්වයේ පුධාන සංවිධායකතුමා —** ගරු එම්. වින්සන්ට පෙරේරා මහතා, පා. ම.

ජාතික ආරක්ෂක ඇමතිතුමා – ගරු ලලින් ඇතුලන්මුදලි මහතා, පා. ම.

අධි**කරණ ඇමතිතුමා —** ගරු ආචාර්ය නිශ්ශංක විජයරන්න, පා. ම.

ධීවර ඇමතිතුමා – ගරු fේපස්ටස් පෙරේරා මහතා, පා. ම.

ගුා**මීය කර්මාන්ත සංවර්ධන ඇමතිතුමා** – ගරු එස්. තොන්ඩමන් මහතා, පා. ම.

යොවන කටයුතු හා **රැකීරක්ෂා ඇමතිතුමා** සහ අධ**ාාපන ඇමතිතුමා** – ගරු රනිල් විකුමසිංහ මහනා, පා. ම.

රාජ්‍ය ඇමතිතුමා – ගරු ආවායෘ අතන්දතිස්ස ද අල්විස් මහතා, පා.ම.

**පුාදේශීය සංවර්ධන ඇමතිතුමා —** ගරු සී. රාජදූරෙයි මහතා, පා. ම.

**සොඛා ඇමතිතුමා —** ගරු වෛදහාචාය් ී රංජින් අතපන්තු මහනා, පා. ම.

වතිතා කටයුතු හා ශීක්ෂණ රෝහල් ඇමතිතුමිය — ගරු සුනේතුා රණසිංහ මහත්මිය, පා. ම.

කාය\$ තියමයක් නොමැති ඇමතිතුමා – ගරු අල්ගාජ් එම්. අබ්දුල් බාකීර් මාකාර් මහතා, පා. ම.

වෙ**ළඳ හා නාවික කටයුතු ඇමතිතුමා —** ගරු එම්. එස්. අමරසිරි මහතා, පා. ම.

ක**්මාන්ත හා විදහා කටයුතු ඇමතිතුමා —** ගරු එන්. ඩෙන්සිල් පුනාන්දු මහතා, පා. ම. ි

කම්කරු ඇමතිතුමා — ගරු පී. සී. ඉඹුලාන මහතා, පා. ම.

# අමාතා මණ්ඩලයේ සාමාජිකයන් නොවන ඇමතිවරු

ඇමතිතුමා - ටී. බී. වේරපිටිය මහතා, පා. ම.

ඇමතිතුමා – හැරල්ඩ් හේරත් මහතා, පා. ම.

ඇමතිතුමා – ලයනල් ජයතිලක මහතා, පා. ම.

ඇමතීතුමා - වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා, පා. ම.

[රාජ්‍ය ආරක්ෂක අමාතෳාංශයට, සැළසුම් කියාත්මක කිරීමේ අමාතෳාංශයට, උසස් අධෳාපන අමාතෳාංශයට, ජනතා වතු සංවර්ධන අමාතෳාංශයට, රාජෳ වැවිලි අමාතෳාංශයට හා විදුලිබල හා බලශක්ති අමාතෳාංශයට අදළ විෂයයන් හා කායෳයන් ගරු ජනාධිපතිතුමා තමා වෙත පවරාගෙන ඇත.]

# දිසා ඇමතිවරු

කොළඹ දිසා ඇමතිතුමා — විරසිංහ මල්ලිමාරච්චි මහතා, පා. ම. (කොදොන්නාව) **ගම්පහ දිසා ඇමතිතුමා —** ආරියරන්න ජයතිලක මහතා, පා. ම. (දිවුලපිටිය) කඑතර දිසා ඇමතිතුමා — ඉන්දුදුස හෙට්ටිආරච්චි මහතා, පා. ම. (හොරණ) **මහනුවර දිසා ඇමතිතුමා —** ඩබ්ලිව්. පී. බී. දිසානායක මහතා, පා. ම. (ගම්පොල) <mark>මාතලේ දිසා ඇමතිතුමා —</mark> කේ. ඩබ්ලිව්. ආර්. එම්. ඒකනායක මහතා, පා. ම්. (දඹුල්ල) නු<mark>වරඑළිය දිසා ඇමතිතුමිය —</mark> රේණුකා හේරත් මහත්මිය, පා. ම. (වලපනේ) **ගාල්ල දිසා ඇමතිතුමා —** රූපසේන කරුණාතිලක මහතා, පා. ම. (බෙන්තර-ඇල්පිටිය) <mark>මාතර දිසා ඇමතිතුමා — කේ.</mark> අබෙවිකුම මහතා, පා. ම. (දෙනියාය) හම්බන්තොට දීසා ඇමතිතුමා — වෛදහචාර්ය පී. එම්. බී. සිරිල් මහතා, පා. ම. (නිස්සමහාරාම) කුරුණැගල දිසා ඇමතිතුමා — ජයවිකුම පෙරේරා මහතා, පා. ම. (කටුගම්පොල) පුත්තලම දිසා ඇමතිතුමා — එව්. බී. වන්නිතායක මහතා, පා. ම. (නිකවැරටිය) අනුරාධපුර දිසා ඇමතිතුමා — කේ. ඩි. එම්. සී. බණ්ඩාර මහතා, පා. ම. (බටහිර අනුරාධපුරය) පොළොත්තරුව දිසා ඇමතිතුමා — ඒ. ඩි. බි. ඒකනායක මහතා, පා. ම. (මැදිරිගිරිය) කැගල්ල දිසා ඇමතිතුමා — එන්. ඒ. සෙනෙවිරන්න මහතා, පා. ම. (කැගල්ල) <mark>රත්නපුර දිසා ඇමතිතුමා —</mark> නන්ද මැතිව් මහතා, පා. ම. (කොලොත්නෙ) බදුල්ල දිසා ඇමතිතුමා — ආර්. එම්. අප්පුහාම් මහතා, පා. ම්. (ඛණ්ඩාරවේල) මොණරාගල දිසා ඇමතිතුමා — ආර්. එම්. අබේකෝන් මහතා, පා. ම්. (හාලිඇළ) තුකුණාමලය දිසා ඇමතිතුමා — එව්. ජ්. පී. නෙල්සන් මහතා, පා. ම. (පොදොත්තරුව) අම්පාර දිසා ඇමතිතුමා — පී. දයාරත්න මහතා, පා. ම. (අම්පාර) **මඩකලපුට දිසා ඇමතිතුමිය —** රංගනායකී පද්මනාදන් මහත්මිය, පා. ම. (පොතුවිල්) <mark>මන්තාරම දිසා ඇමතිතුමා —</mark> එම්. ඊ. එව්. මහරුෑෆ් මහතා, පා. ම්. (මුනුර්) වවුනියාව දිසා ඇමතිතුමා — ජී. ඩි. මහින්දසෝම මහතා, පා. ම. (කැකිරාව) <mark>මුලතිව් දිසා ඇමතිතුමා — අ</mark>බදුල් රසාක් මන්සුර් මහතා, පා. ම. (කල්මුනේ) යාපනය දිසා ඇමතිතුමා — යූ. බී. විජේකෝන් මහතා, පා. ම. (දඹදෙණිය)

තියෝජා රාජා ආරක්ෂක ඇමතිතුමා — ලලින් ඇතුලන් මුදලි මහතා, පා. ම. තියෝජා ජනතා වතු සංවර්ධන ඇමතිතුමා — හැරල්ඩ් හේරත් මහතා, පා. ම.

# නියෝජා ඇමතිවරු

**නියෝජා මුදල් හා කුම සම්පාදන ඇමතිතුමා —** එම්. එව්. එම්. නයිනා මරිකාර් මහතා, පා. ම. නියෝජා සැලසුම් කිුයාත්මක කිරීමේ ඇමතිතුමා — ඩි. බි. වෙලගෙදර මහතා, පා. ම. තියෝජා ස්වදේශ කටයුතු ඇමතිතුමා — පර්සි සමරවීර මහතා, පා. ම. නියෝජා වැවිලි කර්මාන්ත ඇමතිතුමා — ඇලික් අලුවිහාරේ මහතා, පා. ම. නියෝජා සමාජ සේවා ඇමනිතුමා — ජේ. එල්. සිරිසේන මහතා, පා. ම. නියෝජා සංස්කෘතික කටයුතු ඇමතිතුමා — ඩබලිව්. එම්. ඒ. ටී. බණ්ඩා මහතා, පා. ම. තියෝජා පුවාහණ ඇමතිතුමා – එව්. කුලරත්ත මහතා, ජා. ම. තියෝජා විදුලිබල හා බලශක්ති ඇමතිතුමා – පී. දයාරත්න මහතා, පා. ම. තියෝජා මහවැලි සංවර්ධන ඇමතිතුමා — එම්. එල්. එම්. අබුසාලි මහතා, පා. ම. තියෝජා කම්කරු ඇමතිතුමා – එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා, පා. ම. තියෝජා කෘෂිකාර්මික සංවර්ධන හා පර්යේෂණ ඇමතිතුමා – එස්. එස්. අබෙසුන්දර මහතා, පා. ම. තියෝජා තැපැල් හා විදුලි සංදේශ ඇමතිතුමා — එම්. ඒ. අබදුල් මජීඩ මහතා, පා. ම. තියෝජා ජෙෂකර්මාන්ත ඇමතිතුමා — ආර්. එම්. ධර්මදය බණ්ඩා මහතා, පා. ම. නියෝජා විදේශ කටයුතු ඇමතිතුමා — විරෝන් පුනාන්දු මහතා, පා. ම. තියෝජා අධිකරණ ඇමතිතුමා – ෂෙල්ටන් රණරාජ මහතා, පා. ම. **නියෝජා ආහාර හා සමූපකාර ඇමතිතුමා —** සරන් වන්දු රාජකරුණා මහතා, පා. ම. තියෝජා රාජා ඇමතිතුමා – වන්දු කරුණාරත්න මහතා, පා. ම. නියෝජා ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා — ඒ. එම්. එස්. අධිකාරි මහතා, පා. ම. නියෝජා යෞවන කටයුතු හා රැකිරක්ෂා ඇමතිතුමා — ගාමිණී අතුකෝරාල මහතා, පා. ම. තියෝජා ගුාමීය කර්මාත්ත සංවර්ධන ඇමතිතුමා — එස්. කේ. පියදුස මහතා, පා. ම. නියෝජා උසස් අධාාපන ඇමතිතුමා — ඒ. එම්. ආර්. බී. අන්තනායක මහතා, පා. ම. තියෝජා රාජා පරිපාලන ඇමතිතුමා — හරින්දු කොරයා මහතා, පා. ම. 💮 💮 තියෝජා ධීවර ඇමතිතුමා – ජී. එම්. ජෙම්වන්දු මහතා, පා. ම. තියෝජා අධාාපත ඇමතිතුමා – විරවත්ති සමරවිර මහතා, පා. ම. නියෝජා මහාමාර්ග ඇමතිතුමා සහ නියෝජා පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් ඇමතිතුමා — එස්. ඩබ්ලිව්<mark>.</mark> අලවතුවල මහතා, පා. ම. නියෝජා ගමනාගමන මණ්ඩල ඇමතිතුමා — එව්. බි. අබේරත්න මහතා, පා. ම. තියෝජා පුද්ගලික බස් පුවාහන ඇමතිතුමා — පී. බී. කව්රත්න මහතා, පා. ම. තියෝජා සොඛා ඇමතිතුමා – චත්දු ගන්කත්ද මහතා, පා. ම. තියෝජා පාර්ලිමේන්තු කටයුතු හා කීඩා ඇමතිතුමා — එම්. ඩි. ජේමරන්න මහතා, පා. ම. නියෝජා රාජා ආරක්ෂක ඇමතිතුමා — අනුර බැස්ටියන් මහතා, පා. ම. නියෝජා පුාදේශීය සංවර්ධන ඇමතිතුමා — ඩී. වින්සන්ට ඩයස් මහතා, පා. ම.

<mark>නියෝජා වනිතා කටයුතු හා ශීක්ෂණ රෝහල් ඇමතිතුමා –</mark> ජී. වී. පුංචිනිලමේ මහතා, පා. ම.

තියෝජා කර්මාන්ත හා විදාා කටයුතු ඇමතිතුමා — සේනරාජා සමරනායක මහතා, පා. ම.

නියෝජා වෙළද හා නාවික කටයුතු ඇමතිතුමා — මහේන්දු විජේරත්ත මහතා, පා. ම.

නියෝජා රාජා වැවිලි ඇමතිතුමා — වි. එල්. විජේමාන්න මහතා, පා. ම.

තියෝජා ගුාමසංවර්ධන ඇමතිතුමා — ජබීර් ඒ. කාදර් මහතා, පා. ම.

# සභාපති නාමාවලිය

වි. ජ. මූ. ලොකුඛණ්ඩාර මහතා, හැරල්ඩ් හේරන් මහතා, යූ. බී. විජේකෝන් මහතා, රේණුකා හේරන් මහත්මිය, එම්. හලිම් ඉෂාක් මහතා, බෙනට ගුණියේකර මහතා, මෙනිමුපාල සේනානායක මහතා

# පාර්ලිමේන්තු කාරක සභා

#### තේරීම් කාරක සභාව

ඊ. එල්. සේනානායක මහතා (සභාපති), ආඊ. ජුේමදස මහතා, වෛදුවාර්ය රංජිත් අතපත්තු මහතා, එම්. වින්සන්ට පෙරේරා මහතා, එස්. තොන්ඩමන් මහතා, එම්. ඒ. අබ්දුල් මජීඩ් මහතා, එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා, දීනේෂ් ගුණවර්ධන මහතා, අනුර බණ්ඩාරනායක මහතා, සරත් මුත්තෙට්ටුවෙගම මහතා, මෛතීපාල සේනානායක මහතා

#### ගෘහා කාරක සභාව

ඊ. එල්. සේනානායක මහතා (සභාපති), එම්. වින්සන්ට පෙරේරා මහතා, සුනේතුා රණසිංහ මහත්මිය, විරසිංහ මල්ලිමාරච්චි මහතා, ෂෙල්ටන් රණරාජ මහතා, එම්. හලිම් ඉෂාක් මහතා, සුනිල් රංජන් ජයකොඩි මහතා, අමරසිරි දෙඩන්ගොඩ මහතා, ඊචඩ් පතිරණ මහතා, අශෝක වඩිගමංගාව මහතා

## ස්ථාවර තියෝග පිළිබඳ කාරක සභාව

ඊ. එල්. සේනානායක මහතා (සභාපති), නෝමන් වෛදාරත්න මහතා, එඩ්මන්ඩ් සමරවිකුම මහතා, ආර්. පේමදස මහතා, ලලින් ඇතුලත් මුදලි මහතා, වී. ජ. මූ. ලොකුඛණ්ඩාර මහතා, ආනන්ද දසනායක මහතා, සරත් මුත්තෙට්ටුවෙගම මහතා, අනීල් මුණසිංහ මහතා

# පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව

ඊ. එල්. යේනානායක මහතා (සහාපති), නෝමත් වෛදෳරත්න මහතා, එඩ්මත්ඩ් සමරවිකුම මහතා, ආර්. පේමදස මහතා, අනුර ඛණ්ඩාරනායක මහතා, එම්. වින්සත්ව පෙරේරා මහතා, ලක්ෂ්මත් ජයකොඩි මහතා, එස්. තොන්ඩමත් මහතා, වී, ජ. මු. ලොකුඛණ්ඩාර මහතා, හරීන්දු කොරයා මහතා, දිනේෂ් ගුණවර්ධන මහතා, සරත් මුන්නෙවටුවෙගම මහතා

# වරපුසාද පිළිබඳ කාරක සභාව

ආර්. පුේමදය මහතා (සභාපති), නෝමන් වෛදෑරත්න මහතා, ලලින් ඇතුලත් මුදලි මහතා, එස් නොන්ඩමන් මහතා, ඒ. සී. එස්. හම්ඩ් මහතා, විරෝන් පුනාන්දු මහතා, අනුර බණ්ඩාරනායක මහතා, සරත් මුන්නෙට්ටුවෙගම මහතා, වන්දු රණතුංග මහතා, මෛතුීපාල සේනානායක මහතා

#### මහජන පෙන්සම් පිළිබඳ කාරක සභාව

අල් හාජ් එම්. අබ්දුල් බාකීර් මාකාර් මහතා (සභාපති), රොහාන් අබේගුණයේකර මහතා, එම්. හලිම් ඉෂාක් මහතා, මෙරිල් කාර්යවසම් මහතා, දිනේෂ් ගුණවර්ධන මහතා, ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා, ඊ. ඊ. භෝල් පෙරේරා මහතා, සරත් මුන්නෙට්ටුවෙගම මහතා, චන්දු රණතුංග මහතා, ආර්. පී. විජේසිර් මහතා, අශෝක ඩබ්ලිව්. සෝමරත්න මහතා

# රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව

ධඛලීව්. වී. බී. දිසානායක මහතා (සභාපති), ඒ. ඩී. බී. ඒකනායක මහතා, විරසිංහ මල්ලීමාරව්ව මහතා, චන්දුකුමාර විජය ගුණවර්ධන මහතා, ලක්ෂ්මන් ජයකොඩ් මහතා, ආනන්ද දසනායක මහතා, ජී. වී. එස්. ද සිල්වා මහතා, ඊවඩ් පතිරණ මහතා, සරත් මුත්තෙව්ටුවෙගම මහතා, ආර්. පී. විජේසිරි මහතා

# පොදු වාාපාර පිළිබඳ කාරක සභාව

ජේ. ඒ. ඊ. අමරතුංග මහතා (සහාපති), මහේන්දු විජේරත්න මහතා, රොහාන් අබේගුණසේකර මහතා, එම්. හලිම් ඉෂාක් මහතා, මෙරිල් කාරියවසම් මහතා, දිනේෂ් ගුණවර්ධන මහතා, බෙනට ගුණසේකර මහතා, ලක්ෂ්මන් ජයකොඩි මහතා, ඊ. පී. පෝල් පෙරේරා මහතා, ආචාර්ය වීමල් විකුමසිංහ මහතා

# වෘවස්ථාදයක ස්ථාවර කාරක සභාව – ' ඒ '

. සුනේතුා රණසිංහ මහත්මිය, කේ. ඩබිලිව්. ආර්. එම්. ඒකතායක මහතා, එව්. ඒ. වී. නෙල්සත් මහතා, ජබීර්. ඒ. කාදර් මහතා, හරීන්දු කොරයා මහතා, චන්දා ගත්කන්ද මහතා, ට්රෝන් පුනාන්දු මහතා, මහේන්දු විජේරත්න මහතා, මර්වින් ජේ. කුරේ මහතා, දිනේෂ් ගුණවර්ධන මහතා, රයිටර් තිලකසේකර මහතා, ආනන්ද දසනායක මහතා, අනුර බණ්ඩාරනායක මහතා, එස්. ඩී. බණ්ඩාරනායක මහතා, අනිල් මුණසිංහ මහතා, අමරාවතී පියසීලී රත්නායක මහත්මිය, ආර්. එම්. කේ. බී. රත්නායක මහතා, ආර්. වී. විජේසිර් මහතා, දයා සේපාලී සේනාධිර මහත්මිය

# වෳවස්ථාදයක ස්ථාවර කාරක සභාව — 'බි '

ඒ. ඩී. බී. ඒකනායක මහතා, ආරියරත්ත ජයතිලක මහතා, එව. බී. වන්නිතායක මහතා, එව. බී. අබෙරත්ත මහතා, එස්. ඩිබ්ලිව්. අලවතුවල මහතා, ඵී. බී. කවිරත්ත මහතා, සේනරාජා සමරනායක මහතා, එම. හලීම් ඉෂාක් මහතා, කමල් ජයකොඩි මහතා, ලක්ෂ්මන් ජයකොඩි මහතා, ශීයානි ඩැනියල් මෙනෙවිය, ඒ. වී. එස්. ද සිල්වා මහතා, අමරසිරි දෙඩන්ගොඩ මහතා, එස්. ඩී. බණ්ඩාරනායක මහතා, එව්. ඩී. එල්. ලීලාරත්ත මහතා, එව්. එම්. ඒ. ලොකුබණ්ඩා මහතා, දයාරත්ත වළගම්බාහු මහතා, ආචාර්ය වීමල් විකුමසිංහ මහතා, ජේ. ඒ. ව්ජේරත්ත බණ්ඩා මහතා, මෛහුීපාල සේනාතායක මහතා

# **උසස් නිලනලවලට අයදුම් කරන්නන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම පිළිබද විශේෂ කාරක සභාව**

ආර්. පේමදාස මහතා (සහාපති), වෛදභාචාර්ය රංජිත් අතපත්තු මහතා, එස්. තොන්ඩමන් මහතා, ආචාර්ය ආනන්දතිස්ස ද අල්විස් මහතා, අබදුල් රසාක් මන්සූර් මහතා, හරීන්දු කොරයා මහතා, ෂෙල්ටන් රණරාජ මහතා, දිනේෂ් ගුණවර්ධන මහතා, සරත් මුත්තෙට්ටුවෙගම මහතා

# පාර්ලිමේන්තු මන්තුී ආර්. ජ්. සමරනායක මහතාට විරුද්ධ චෝදනා විභාග කිරීමේ විශේෂ කාරක සභාව

ගාමිණී දිසානායක මහතා (සභාපති), වෛදහචාර්ය රංජිත් අතපත්තු මහතා, හරින්දු කොරයා මහතා, අනුර බණ්ඩාරතායක මහතා, අනිල් මුණසිංහ මහතා

# 1972-1977 දක්වා හදීසි අවස්ථාව පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් ඇමතිවරුන්ගේ වගකීම පිළිබඳව විභාග කිරීමේ විශේෂ කාරක සභාව

ආර්. පේමදාස මහතා (සභාපති), ලලින් ඇතුලන් මුදලි මහතා, කේ. ඩබ්ලිව්. දේවනායගම මහතා, එම්. වින්සන්ට පෙරේරා මහතා, රනීල් විකුමසිංහ මහතා, එම්. එල්. එම්. අබුසාලි මහතා, හරින්දු කොරයා මහතා

#### පාර්ලිමේන්තු මන්තුීවරුන් සම්බන්ධයෙන් පුවත්පත්වල පළ කරන ලද දේ සම්බන්ධිත විශේෂ කාරක සභාව

ආචාර්ය ආනන්දතිස්ස ද අල්වීස් මහතා (සභාපති), ලක්ෂ්මන් ජයකොඩි මහතා, ඊ. පි. පෝල් පෙරේරා මහතා, සරන් මූත්නෙට්ටුවෙගම මහතා, ගාමිණී රාජපක්ෂ මහතා, ජනදස විරසිංහ මහතා

# හාරිස්පත්තුව දෙවන මන්තීතුමාගේ චෝදනා පිළිබඳ විශේෂ කාරක සභාව

ආර්. ජේ. ජ්. ද මැල් මහතා (සහාපති), කේ. ඩබ්ලිව්. දේවනායගම් මහතා, fේපස්ටස් පෙරේරා මහතා, රනිල් විකුමසිංහ මහතා, ජබීර් ඒ. කාදර් මහතා, ජේ. ඒ. ඊ. අමරතුංග මහතා, ලක්ෂ්මන් ජයකොඩි මහතා, අනිල් මුණසිංහ මහතා

#### ගම්පහ මන්තුතුමා ශුී. ල. නි. පක්ෂයෙන් නෙරපීම පිළිබඳ විශේෂ කාරක සභාව

ලලින් ඇතුලන් මුදලි මහතා (සභාපති), විරසිංහ මල්ලිමාරව්ව් මහතා, හරීන්දු කොරයා මහතා, අමරසිරි දෙඩන්ගොඩ මහතා, චන්දු රණතුංග මහතා

#### මහර අතුරු මැතිවරණය පිළිබඳ විශේෂ කාරක සභාව

එම්. එව්. මොහමඩ් මහතා (සභාපති), fෙපස්ටස් පෙරේරා මහතා, ඩි. බී. ච්ජේතුංග මහතා, ව්. ජ. මූ. ලොකුබණ්ඩාර මහතා, එම්. ඩි. පේමරත්න මහතා, එස්. ඩි. බණ්ඩාරනායක මහතා

#### ජන්ද බලය, ජන්ද විමසීම් හා මැතිවරණ පිළිබඳ විශේෂ කාරක සභාව

ආර්. ජුේමදාය මහතා (සභාපති), ලලින් ඇතුලන් මුදලි මහතා, එස්. තොන්ඩමන් මහතා, ගාමිණී දිසානායක මහතා, කේ. ඩබ්ලිව්. දේවනායගම් මහතා, රතීල් විකුමසිංහ මහතා, එම්. එල්. එම්. අබුසාලි මහතා, ෂෙල්ටන් රණරාජ මහතා, දිනේෂ් ගුණවර්ධන මහතා, අනුර බණ්ඩාරනායක මහතා, සරත් මුත්තෙට්ටුවෙගම මහතා, මෛතීපාල සේනානායක මහතා

# උපදේශක කාරක සභා

#### පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් කටයුතු පිළිබද උපදේශක කාරක සභාව

ආර්. ජුෙමදාස මහතා (සභාපති), එස්. ඩබලිවි. අලවතුවල මහතා, විරසිංහ මල්ලිමාරව්වි මහතා, එම්. ඊ. එව්. මහරු f ඒ මහතා, වෛදහචාර්ය එ. එම්. බි. සිරිල් මහතා, එව්. බී. අබේරත්න මහතා, එම්. ඩී. ජුෙමරත්න මහතා, වන්දුකුමාර විජය ගුණවර්ධන මහතා, මෛච්චපාල සේනානායක මහතා

#### මහාමාර්ග කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

ආර්. ජේමදාස මහතා (සභාපති), එස්. ඩබ්ලිව්. අලවතුවල මහතා, ආර්. එම්. අප්පූහාම් මහතා, විරසිංහ මල්ලිමාරච්චි මහතා, වී. එල්. විජේමාන්න මහතා, මහේන්දු විජේරත්න මහතා, දයාරත්න වළගම්බාහූ මහතා, ජේ. ඒ. විජේරත්න බණ්ඩා මහතා, මෛනීපාල සේනානායක මහතා

#### හදිසි අවස්ථා මහජන පරිපාලනය පිළිබද උපදේශක කාරක සභාව

ආර්. පේමදස මහතා (සභාපති), ටී. බී වේරපිටිය මහතා, යූ. බී. විජේකෝන් මහතා, හරීන්දු කොරයා මහතා, එම්. ඩී ජේමරත්න මහතා, එම්. අයී.ෑඑදුමා ලෙබ්බේ මහතා, මෙරිල් කාරියවසම් මහතා, සුනිල් රංජන් ජයකොඩි මහතා, ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා, මෛතීපාල සේනානායක මහතා

# සැලසුම් කුියාත්මක කිරීම පිළිබද උපදේශක කාරක සභාව

ඩි. බි. වෙලගෙදර මහතා (සභාපති), ආර්. එම්. අබේකෝන් මහතා, ආරියරත්න ජයතිලක මහතා, යූ. බි. විජේකෝන් මහතා, ඒ. එම්. ජෙමචන්ද මහතා, මහින්ද යාපා අබේවර්ධන මහතා, එස්. ඩි. බණ්ඩාරනායක මහතා, අනිල් මුණසිංහ මහතා, ආචාර්ය වීමල් විකුමසිංහ මහතා

#### උසස් අධාාපනය පිළිබද උපදේශක කාරක සභාව

ඒ. එම්. ආර්. බී. අත්තනායක මහතා (සභාපති), එම්. ඊ. එව්. මහරුfප් මහතා, ඩබ්ලිව්. ජේ. ඇම්. ලොකුබණ්ඩාර මහතා, ජී. බී. කව්රත්න මහතා, එම්. එව්. එම්. නයිනා මරිකාර් මහතා, රෝහාන් අබේගුණයේකර මහතා, ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා, අමරසිර් දොඩන්ගොඩ මහතා, වෛදදවාර්ය එස්. වයි. එස්. බී. හේරත් මහතා

#### ජනතා වතු සංවර්ධනය පිළිබද උපදේශක කාරක සභාව

හැරල්ඩ් හේරත් මහතා (සභාපති), නෝමන් වෛදරත්න මහතා, ආර්. එම්. අබේකෝන් මහතා, එන්. ඒ. සෙනෙවිරත්න මහතා, රේණුකා හේරත් මහත්මිය, රේ. එල්. සිරිසේන මහතා, ලක්ෂ්මන් ජයකොඩ් මහතා, කේ. වින්සන්ට පෙරේරා මහතා, ඒ. කේ. ඩී. වනිගරත්න මහතා

## රාජා වැවිලි පිළිබද උපදේශක කාරක සභාව

වී. එල්. විජේමාන්න මහතා (සභාපති), කේ. අබේවිකුම මහතා, රුපසේන කරුණානිලක මහතා, ගාමිණී අතුකෝරාල මහතා, එම් එල්. එම්. අබුසාලි මහතා, වන්දු ගන්කන්ද මහතා, මහින්ද යාපා අබේවර්ධන මහතා, ජේ. ඒ. ඊ. අමරතුංග මහතා, ඊවඩ් පතිරණ මහතා, අනිල් මුණසිංහ මහතා

#### විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබද උපදේශක කාරක සභාව

පී. දයාරත්න මහතා (සභාපති), එම්. ඒ. අබදුල් මජ්ඩ් මහතා, චන්දුකුමාර විජය ගුණවර්ධන මහතා, දිනේෂ් ගුණවර්ධන මහතා, බෙනට ගුණසේකර මහතා, ලක්ෂ්මන් ජයකොඩ් මහතා, ආර්. එම්. පුංචිබණ්ඩාර මහතා, එව්. ඩී. එල්. ලීලාරත්න මහතා, ආර්. පී. විජේසීර් මහතා

#### රාජා පරිපාලන කටයුතු පිළිබද උපදේශක කාරක සභාව

මොන්ටෙගු ජයවිතුම මහතා (සහාපති), හරීන්දු කොරයා මහතා, ඒ. ඩි. බී. ඒකනායක මහතා, රූපසේන කරුණාතිලක මහතා, ඩබ්ලිවි. පී. බී. දිසානායක මහතා, ජී. ඩි. මහින්දසෝම මහතා, අමරසිරි දෙඩන්ගොඩ මහතා, දයානන්ද විකුමසිංහ මහතා, මෛතීපාල සේනානායක මහතා

#### වැවිලි කර්මාන්ත පිළිබඳ උපදේශක කාරක සභාව

මොන්ටෙගු ජයවිකුම මහතා (සභාපති), ඇලික් අලූවිහාරේ මහතා, හැරල්ඩ් හේරත් මහතා, ආඊ. එම්. අප්පුහාම් මහතා, කේ. අබේවිකුම මහතා, මෙරීල් කාර්යවසම් මහතා, ආනන්ද දසනායක මහතා, අමරසිරි දෙඩන්ගොඩ මහතා, අසෝක ඩබ්ලිව්. සෝමරන්න මහතා

## සමාජසේවා කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

එන්. එව්. ඒ. එම්. කරුණාරන්න මහතා (සභාපති), ජේ. එල්. සිරිසේන මහතා, ඉන්දුදස හෙට්ටිආරච්චි මහතා, කේ. ආනන්ද කුලරන්න මහතා, චන්දුකුමාර වීජය ගුණවර්ධන මහතා, කමල් ජයකොඩි මහතා, රයිටර් නිලකසේකර මහතා, සිරිල් මැතිව් මහතා, චන්දු රණතුංග මහතා, එව්. එම්. ඒ. ලොකුඛණ්ඩා මහතා, මෛතුපාල සේනානායක මහතා

#### සංස්කෘතික කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

ඊ. එල්. බී. හූරුල්ලේ මහතා (සභාපති), ඩබ්ලිවි. එම්. ඒ. ටී. ඛණ්ඩා මහතා, පී. සී. ඉඹුලාන මහතා, වී. ජ. මූ. ලොකුබණ්ඩාර මහතා, ලක්ෂ්මන් ජයකොඩි මහතා, රයිටර් නිලකයේකර මහතා, සිරිල් මැතිව් මහතා, ආර්. එම්. කේ. බී. රත්නායක මහතා, ගාමිණී රාජපක්ෂ මහතා

#### පුවාහන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

එම්. එව්. මොහමඩ් මහතා (සභාපති), එව්. කුලරන්න මහතා, කේ. ඩ්. එම්. සී. බණ්ඩාර මහතා, එම්. ඊ. එව්. මහරු f ප් මහතා, ඉන්දුදස හෙට්ටිආරච්චි මහතා, ජබීර් ඒ. කාදර් මහතා, චන්දා ගන්කන්ද මහතා, එම්. අයි. උදුමාලෙබ්බේ මහතා, ඊවඩ් පතිරණ මහතා, ආර්. එම්. පුංචිබණ්ඩාර මහතා, ආර්. පී. විජේසිර් මහතා, දයා සේපාලි සේනාධිර මහත්මිය

#### ගමනාගමන මණ්ඩල කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

එම්. එව්. මොහමඩ් මහතා (සභාපති), එව්. බී. අබේරත්න මහතා, ඒ. ඩී. මහින්දයෝම මහතා, ඇලික් අලූවිහාරේ මහතා, වීරවන්ති සමරවීර මහතා, කේ. වින්සන්ට පෙරේරා මහතා, අනිල් මුණසිංහ මහතා, ආර්. එම්. කේ. බී රත්නායක මහතා, අසෝක ඩබ්ලිව්. සෝමරත්න මහතා

# පූද්ගලික බස් පුවාහන කටයුතු පිළිබද උපදේශක කාරක සභාව

එම්. එව්. මොහමඩ් මහතා (සභාපති), පී. බී. කව්රත්ත මහතා, හරීන්දු කොරයා මහතා, ඩබලිව්. එම්. කරුණාරත්ත මහතා, ජේ. එම්. කුමාරදය මහතා, අමරසිරි දෙඩන්ගොඩ මහතා, ගාමිණී ලොකුගේ මහතා, ජීනදය විරසිංහ මහතා, ආර්. ජ්. යමරනායක මහතා

#### වාණිජ සහ කර්මාන්ත ආයතනයන්ගේ ආරක්ෂාව පිළිබද උපදේශක කාරක සභාව

එම්. එව්. මොහමඩ් මහතා (සභාපති), ටී. බී. වේරපිටිය මහතා, ඒ. එම්. ආර්. බී. අත්තනායක මහතා, එම්. එල්. එම් අබුසාලි මහතා, එස්. එස්. අබෙසුන්දර මහතා, එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා, ආර්. එම්. කරුණාරත්න මහතා, එ. එස්. එල්. ගලප්පත්ති මහතා, ඊ. එ. පෝල් පෙරේරා මහතා, එස්. ඩී. බණ්ඩාරනායක මහතා, අශෝක වඩිගමංගාව මහතා

#### ගුාම සංවර්ධනය පිළිබඳ උපදේශක කාරක සභාව

වීම<mark>ලා කන්නන්ග</mark>ර මහත්මිය, එම්.බි.ඊ., (සභාපති), ජබීර් ඒ කාදර් මහතා, ජේ.එම්. කුමාරදස මහතා, කමල් ජයකොඩ් මහතා, ශුීයානි ඩැනියෙල් මෙනෙවිය, ආනන්ද දසනායක මහතා, එව්. ඩී. එල්. ලීලාරත්න මහතා, ඒ. කේ. ඩ්. වනිගරත්න මහතා, එල්. එම්. ඊ. විජේසිර් මහත්මිය

#### කෘෂිකාර්මික සංවර්ධනය හා පර්යේෂණ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

ගාමනී ජයසූරිය මහතා (සහාපති), එස්. එස්. අබෙසුන්දර මහතා, ඩබ්ලිව්. පී. බී. දිසානායක මහතා, එව්. ජී. පී. නෙල්සන් මහතා, ජයවිතුම පෙරේරා මහතා, නන්ද මැතිව් මහතා, ආර්. එම්. ධර්මදය බණ්ඩා මහතා, ඒ. වී. එස්. ද සිල්වා මහතා, අනිල් මුණසිංග මහතා, එව්. එම්. ඒ. ලොකුබණ්ඩා මහතා

#### ආහාර හා සමූපකාර කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

ගාමනී ජයසූරිය මහතා (සභාපති), සරත් වන්දු රාජකරුණා මහතා, ආරියරත්න ජයතිලක මහතා, ලයනල් ජයතිලක මහතා, පර්සි සමරවීර මහතා, ජී. වී. එස්. ද සිල්වා මහතා, ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා, ඊවඩ් පතිරණ මහතා, ඩබ්ලිව්. එම්. ජ්. වී. බණ්ඩා මහතා, ආර්. එම්. කේ. බී. රත්නායක මහතා, ආර්. පී. විජේසිරි මහතා

# පේෂ කර්මාන්ත කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

විජයපාල මෙන්ඩිස් මහතා (සහාපති), ආර්. එම්. ධර්මදාස ඛණ්ඩා මහතා, එම්. හලිම් ඉෂාක් මහතා, බෙනට් ගුණසේකර මහතා, ඊ. පි. පෝල් පෙරේරා මහතා, ඒ. කේ. ඩ්. වනිගරත්න මහතා, ඒනදස විරසිංහ මහතා, එස්. බී. විජේකෝන් මහතා, ආර්. ඒ. සමරනායක මහතා

#### විදේශ කටයුතු පිළිබද උපදේශක කාරක සභාව

ඒ. <mark>සී. එස්. හම්ඩ් මහතා (සහාපතී), ට්</mark>රෝන් පුනාන්දූ මහතා, නෝමන් වෛදෳරත්න මහතා, හරීන්දු කොරයා මහතා, අනුර බැස්ටියන් මහතා, දී<mark>නේෂ් ගුණ</mark>වර්ධන මහතා, ලක්ෂ්මන් ජයකොඩ් මහතා, අනුර බණ්ඩාරනායක මහතා, සරත් මුත්තෙට්ටුවෙගම මහතා,

#### ස්වදේශ කටයුතු පිළිබද උපදේශක කාරක සභාව

කේ. ඩබ්ලිව්. දේවනායගම් මහතා (සභාපති), පර්සි සමරවීර මහතා, කේ. ඩබ්ලිව්. ආර්. එම්. ඒකනායක මහතා, ආර්. පත්මනාදන් මහත්මිය, නන්ද මැතිව් මහතා, වෛදාාචාර්ය පී. එම්. බී. සිරිල් මහතා, ඉන්දුදස හෙට්ටිආරච්චි මහතා, අනිල් මුණසිංහ මහතා, චන්දු රණතුංග මහතා

#### තැපැල් හා විදුලි සංදේශ කටයුතු පිළිබද උපදේශක කාරක සභාව

ඩි. බී. විජේතුංග මහතා (සභාපති), එම්. ඒ. අබදුල් මජ්ඩ මහතා, ඒ. ඩී. බී. ඒකනායක මහතා, එව්. බී. වන්නිනායක මහතා, එම්. හලීම් ඉණක් මහතා, වසන්ත උදයරත්න මහතා, මර්වින් ජේ. කුරේ මහතා, ඒ. ව්. පෝල් පෙරේරා මහතා, එස්. ඩී. බණ්ඩාරනායක මහතා

#### මුදල් හා කුමසම්පාදන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

ආර්. ජේ. ඒ. ද මැල් මහතා (සභාපති), එම්. එව්. එම්. නයිනා මරිකාර් මහතා, නෝමන් වෛදරත්න මහතා, යූ. බී. විජේකෝන් මහතා, හරින්දු කොරයා මහතා, ජේ. ඒ. ඒ. අමරතුංග මහතා, ලක්ෂ්මන් ජයකොඩ් මහතා, අනුර බණ්ඩාරනායක මහතා, ආචාර්ය වීමල් විකුමසිංහ මහතා

#### ඉඩම් හා ඉඩම් සංවර්ධන පිළිබද උපදේශක කාරක සභාව

ගාම්නේ දිසානායක මහතා (සභාපති), ඒ. එම්. එස්. අධ්කාරී මහතා, ඒ. ඩ්. බ්. ඒකනායක මහතා, කේ. ඩ්. එම්. සී. බණ්ඩාර මහතා, වෛදුවාර්ය පී. එම්. බී. සිරීල් මහතා, එම්. ඒ. අබදුල් මජ්ඩ මහතා, දිනේෂ් ගුණවර්ධන මහතා, අනුර බණ්ඩාරනායක මහතා, එව්. එම්. ඒ. ලොකුඛණ්ඩා මහතා, එස්. බී. විජේකෝන් මහතා

#### මහවැලී සංවර්ධනය පිළිබඳ උපදේශක කාරක සභාව

<mark>ශාමිණී දිසානායක මහතා (සහාපති), එම්. එල්. එම්. අබුසාලි මහතා, කේ. ඩබ්ලිව්. ආර්. එම්. ඒකනායක මහතා, එ. දයාරත්න මහතා, ඩබ්ලිව්. එ. බී. දිසානායක මහතා, ලක්ෂ්මන් ජයකොඩ් මහතා, ආනන්ද දසනායක මහතා, ලක්ෂ්මන් සෙනෙව්රත්න මහතා, යසපාල හේරත් මහතා</mark>

# පාර්ලිමේන්තු කටයුතු හා කුීඩා පිළිබඳ උපදේශක කාරක සභාව

එම්, වින්සන්ට පෙරේරා මහතා (සභාපති), එම්. ඩී. ජුමරත්න මහතා, ෂෙල්ටන් රණරාජ මහතා, මඊවින් ජේ. කුරේ මහතා, පී. එස්. එල්. ගලප්පත්ති මහතා, ශීයානී ඩැනියල් මෙනෙවිය, ඊචඩ් පතිරණ මහතා, අමරාවති පියසිලි රත්නායක මහත්මිය, එව්. ඒ ලොකුබණ්ඩා මහතා

## ජාතික ආරක්ෂාව සහ රාජාාරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

ලලින් ඇතුලන් මුදලි මහතා (සභාපනි), අනුර බැස්ටියන් මහතා, ටී. බී. වේරපිටිය මහතා, ජී. ඩී. මහින්දයෝම මහතා, ජී. වී. පුංචිනිලමේ මහතා, ට්රෝන් පුනාන්දු මහතා, ජී. එම්. පේමවන්දු මහතා, ලක්ෂ්මන් ජයකොඩි මහතා, සුනිල් රංජන් ජයකොඩි මහතා, අනුර බණ්ඩාරනායක මහතා

#### අධිකරණ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

ආචාර්ය නිශ්ශංක වීජයරත්න මහතා (සභාපති), ෂෙල්ටන් රණරාජ මහතා, වී. ජ. මූ. ලොකුබණ්ඩාර මහතා, එම්. එව්. එම්. නයිනා මරිකාර් මහතා, වී. එල්. විජේමාන්න මහතා, අනුර බණ්ඩාරනායක මහතා, සරත් මූත්තෙට්ටුවෙගම මහතා, වන්දු රණතුංග මහතා, අසෝක ඩබ්ලිව්. සෝමරත්න මහතා

## ධීවර කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

fෙපස්ටස් පෙරේරා මහතා (සභාපති), ජී. එම්. පේමචන්දු මහතා, හැරල්ඩ් හේරන් මහතා, අබදූල් රසාක් මන්සූර් මහතා, එම්. හලීම් ඉෂාක් මහතා, මර්වින්. ජේ. කුරේ මහතා, ජී. එස්. එල්. ගලප්පන්ති මහතා, ජී. වී. එස්. ද සිල්වා මහතා, ජීනදස විරසිංහ මහතා

## ගුාමීය කර්මාන්ත සංවර්ධනය පිළිබඳ උපදේශක කාරක සභාව

එස්, තොන්ඩමන් මහතා (සහාපති), එස්, කේ. පියදස මහතා, එඩ්මන්ඩ් සමරවිකුම මහතා, ජයවිකුම පෙරේරා මහතා, ජේ. එල්. සිරිසේන මහතා, රෝහාන් අබෙගුණසේකර මහතා, ඒ. වී. එස්. ද සිල්වා මහතා, කේ. ආනන්ද කුලරත්න මහතා, අනිල් මුණසිංහ මහතා, අශෝක වඩිගමංගාව මහතා

# යෞවන කටයුතු හා රැකීරක්ෂා පිළිබඳ උපදේශක කාරක සභාව

රනිල් විකුමසිංහ මහතා (සභාපති), ගාමිණී අතුකෝරල මහතා, එව්. බී. වන්නිතායක් මහතා, සූනිල් රංජන් ජයකොඩ් මහතා, එස්. ඩී. බණ්ඩාරතායක මහතා, දයානන්ද විකුමසිංහ මහතා, ජේ. ජ්. විජේරත්න බණ්ඩා මහතා, ජ්නදස විරසිංහ මහතා, දයා සේපාලි සේනාධීර මහත්මිය

#### අධාාපන කටයුතු පිළිබද උපදේශක කාරක සභාව

රනිල් විකුමසිංහ මහතා (සභාපති), වීරවන්නි සමරවීර මහතා, ලයනල් ජයතිලක මහතා, අබ්දුල් රසාක් මන්සූර් මහතා, රේනුකා හේරත් මහත්මිය, එම්. අයි. උදුමා ලෙබ්බේ මහතා, රීචඩ් පනිරණ මහතා, අමරාවති පියසිලි රන්නායක මහත්මිය, ජේ. ජ්. විජේරතෘග බණ්ඩා මහතා

# රාජා කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

ආචාර්ය ආනන්දතිස්ස ද අල්වීස් මහතා (සහාපති), වන්දු කරුණාරත්න මහතා, වී. ජ. මූ. ලොකුබණ්ඩාර මහතා, ඩබ්ලිවී. එම්. ඒ. ටී. බණ්ඩා මහතා, අනුර බැස්ටියන් මහතා, ජබීර්. ඒ කාදර් මහතා, අමරසිරි දෙඩන්ගොඩ මහතා, එස්. ඩී. බණ්ඩාරනායක මහතා, අතිල් මුණසිංහ මහතා. සේනරාජා සමරනායක මහතා, දයා සේපාලි සේනාධීර මහත්මිය

#### පාදේශීය සංවර්ධනය පිළිබද උපදේශක කාරක සභාව

සී. රාජදුරෙයි මහතා (සභාපති), ඩී. වින්සන්ට ඩයස් මහතා, පී. දයාරන්න මහතා, එවි. ජී. පී. නෙල්සන් මහතා, අබ්දුල් රසාක් මන්සූර් මහතා, එම්. ඒ. එව්. මහරුf ප් මහතා, යූ. බී. විජේකෝන් මහතා, දිනේෂ් ගුණවර්ධන මහතා, දයාරත්න වලගම්බාහූ මහතා, එස්. බී. විජේකෝන් මහතා

# සෞඛා කටයුතු පිළිබද උපදේශක කාරක සභාව

වෛදනචාර්ය රංජිත් අතපත්තු මහතා (සභාපති), චන්දුා ගන්කන්ද මහතා, සුනේතුා රණසිංහ මහත්මිය, වී. ජ. මු. ලොකුබණ්ඩාර මහතා, වෛදනචාර්ය පී. එම්. බී. සිරිල් මහතා, එස්. කේ. පියදුස මහතා, ආනන්ද දසනායක මහතා, මෛතීපාල සේනානායක මහතා, වෛද ුචාර්ය එස්. වයි. එස්. බී. හේරත් මහතා

#### වතිතා කටයුතු හා ශික්ෂණ රෝහල් පිළිබඳ උපදේශක කාරක සභාව

සුනේතුා රණසිංහ මහත්මිය (සභාපති), ඒ. වී. පුංචිනිලමේ මහතා, වන්දුා ගන්කන්ද මහතා, වී. වින්සන්ට් ඩයස් මහතා, දිනේෂ් ගුණවර්ධන මහතා, ශුීයානි ඩැනියල් මෙතෙවිය, අමරාවති පියසීලී රන්නායක මහත්මිය, එල්. එම්. ඒ. විජේසීරි මහත්මිය, වෛදාාචාර්ය එස්. වයි. එස්. බී. හේරත් මහතා

#### වෙළඳ හා නාවික කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

එම්. එස්. අමරසිරි මහතා (සභාපති), මහේන්දු විජේරත්න මහතා, නෝමන් වෛදපරත්න මහතා, එන්. ඒ. සෙනෙව්රත්න මහතා, ජබ්ර් ඒ. කාදර් මහතා, එම්. හලිම් ඉෂාක් මහතා, දිනේෂ් ගුණවර්ධන මහතා, අමරසිරි දොඩන්ගොඩ මහතා, ගාමිණී ලොකුගේ මහතා, ආචාර්ය විමල් විකුමසිංහ මහතා

#### කර්මාන්ත හා විදහා කටයුතු පිළිබද උපදේශක කාරක සභාව

එන්. ඩෙන්සිල් පුනාන්දු මහතා (සහාපති), සේනරාජා සමරනායක මහතා, ආර්යරත්න ජයතිලක මහතා, ආර්. පද්මනාදන් මහත්මිය, මහේන්දු ච්ජේරත්න මහතා, ජබීර් ඒ. කාදර් මහතා, දිනේෂ් ගුණවර්ධන මහතා, ලක්ෂ්මන් ජයකොඩ් මහතා, ගාම්ණී ලෙකුගේ මහතා, ලක්ෂ්මන් සෙනෙව්රත්න මහතා

#### කම්කරු කටයුතු පිළිබද උපදේශක කාරක සභාව

පී. සී. ඉඹුලාන මහතා (සභාපති), එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා, විරසිංහ මල්ලිපාරච්චි මහතා, එස්. එස්. අබේසුන්දර මහතා, සේනරාජා සමරතායක මහතා, ආර්. එම්. කරුණාරත්න මහතා, ඩබ්ලිව්. එම්. කරුණාරත්න මහතා, ආනන්ද දසනායක මහතා, සරන් මූත්තෙට්ටුවෙගම මහතා

# පාර්ලිමේන්තුව

කථාතායකතුමා – ඊ. එල්. සේනානායක මහතා තියෝජා කථානායකතුමා හා කාරක සභාපතිතුමා – නෝමන් වෛදාපරන්න මහතා තියෝජා කාරක සභාපතිතුමා – එඩ්මන්ඩ් සමරවිකුම මහතා

# පුධාන නිලධාරි මණ්ඩලය

පාර්ලිමේන්තුවේ මහ ලේකම් – එස්. එන්. සෙනෙවිරත්න නියෝජා මහ ලේකම් – බී. එස්. බී. නිත්නවැල්ල සහකාර මහ ලේකම් – සී. ඩබලිව්. පන්නිල

# වේතුධාරී දෙපාර්තමේන්තුව

වේතුධාරී – ආර්. අබේසිංහ තියෝජා වේතුධාරී – එව්. ඒ. බී. වනසිංහ

# පරිපාලන දෙපාර්තමේන්තුව

නියෝජා අධාක්ෂ, පරිපාලන – කේ. ටී. එන්. ද සිල්වා

සහා <mark>ලේඛන කාර්යාංශය — කේ. ගුණදස (පු</mark>ධාන සහා ලේඛන නිලධාරී), ඩී. රම්මණ්ඩආරච්චි, එම්. සිවනාදන්, ආර්. ජෝෂප්, ජේ. එම්. ආර්. ජයසුන්<mark>දර,</mark> අයි. එස්. ඒ. පුනාන්දු

පතත් කෙටුම්පත් කාර්යාංශය — ඩි. පරණවිතාන (පුධාන පනන් කෙටුම්පත් නිලධාරි), ඒ. සුබුමනියම් (පුධාන සහා ලේඛන නිලධාරි), එම්. ජේ. එම්. ඒ. පීරිස්, ඩබ්ලිව්. ජී. පෙරේරා, ටී. ඩබ්ලිව්. ජේ. ජයරත්න,

කාරක සහා කාර්යාංශය [I] — ජේ. ඉලංගසිංහ (පුධාන කාරක සහා නිලධාරී), ඩබ්ලිව්. පල්ලියගුරුගේ, එව්. එල්. ආරියරත්න, එස්. ඩ්. ජයසේකර, එන්. එම්.කේ. පුතාන්දු, ජේ. සමරවීර, ඩබ්ලිව්. ඒ. ජේ. ගුණපාල

කාරක සභා කාර්යාංශය [II] — එව්. එම්. ඒ. පුතාන්දු, (පුධාන කාරක සභා නිලධාරි), යූ. ව්ජේසිංහ, ජේ. ආර්. ගජවීර ආරව්චිගේ, එල්. එම්. එන්. සි. පුනාන්දු ආයතන කාර්යාංශය — බී. එස්. බෝදරගම් (පුධාන ආයතන නිලධාරි), ඩබ්ලිව්. ඒ. බුද්ධදස, එම්. ඩී. සිරිපාල, එම්. එල්. ඒ. ධර්මදස, ඒ. එෆ්. ඒ. ආර්. පුනාන්දු, එම්. එන්. එරිස්, එව්. නිව්ටත්

මුදල් හා ගිණුම් කාර්යාංශය — එස්. එම්. සී. බී. සකලසූරිය (පුධාන මුදල් හා ගිණුම් නිලධාරි), එම්. එම්. සෝමපාල (පුධාන මුදල් හා ගිණුම් නිලධාරි), කේ. සබානායගම්, කේ. ඩබලිව්, සූනිල්, එම්. එස්. ජයවීර, වී. කේ. සිදම්බරනාදන්, එව්. ආර්. ඒ. ද සොයිසා, එන්. එස්. කේ. වෛදෑරන්න, ඩී. ඩී. එ. ඇන්තනි සැපයුම් හා සේවා කාර්යාංශය — එව්. ඒ. සුගතපාල (පුධාන සැපයුම් සහ සේවා නිලධාරි), ආර්. ඒ. ද සොයිසා (පුධාන සැපයුම් සහ සේවා නිලධාරි), ඒ. එම්. පෙරේරා, ආර්. එස්. පනිනාදර්, බී. ඒ. ජයනිලක, වී. ඒ. වෙලගෙදර

**ලඝු ලේඛකයෝ –** ආර්. පී. සිරිපාල, එව්. ඩී. ද සිල්වා මහන්මිය, සූ. එල්. එල්. ආරියදුස මහන්මිය

පුස්තකාලයාධිපති – වී. වී. එස්. එස්. අමරසේකර

සහකාර පුස්තකාලයාධිපති – එන්. එම්. සී. නිලකරන්න

පුධාන පාර්ලිමේන්නු කථා පරිවණික –

ජොෂ්ඨ පාර්ලිමේන්තු කථා පරිවර්තකයෝ – එව්. වෙන්නසිංහ

පා<mark>ර්ලිමේන්තු කථා පරිවර්තකයෝ — එ</mark>ස්. කේ. තම්බිපිල්ලෙයි, එස්. කුමාරසාමි, එම්. කේ. රාහුලන්, එස්. රාජපක්ෂ, එච්. එම්. ෂෙරීෆ්, ආර්. එස්. වේදනායගම් එස්. කේ. ඒකතායක මහත්මිය, ඊ. එම්. පලාපත්වල මහත්මිය

## හැන්සාඩ් දෙපාර්තමේන්තුව

හැන්සාඩ් සංස්කාරක – එන්. පී. ඒ. ඊ. ඩී. ගුණසිංහ

නියෝජා හැන්සාඩ් සංස්කාරක – ඩබ්ලිව්. එම්. පුනාන්දු

සහකාර හැන්සාඩ් සංස්කාරකවරු — එම්. ඒ. එම්. එම්. එම්. එම්. මොහිදින්, සී. හේවාවයම්, පී. ට්. විජයදස, බි. ඒ. විජයරත්න, ටී. එල්. ජූමාට්, සී. ඊ. සී. ද සිල්වා, බි. පෙරේරා ජොෂ්ඨ හැන්සාඩ් වාර්තාකරුවෝ — එම්. සී. එම්. සායිරු, පී. රාජදෙරේ, එස්. නඩරාජා, ජේ. ගුණදස, ටී. ඩබ්ලිව්. කරුණාරත්න, කේ. පී. අල්විස්, දෙ, ස. ලෝ. ජයකොඩ්, කේ. ජේ. ඒ. පෙරේරා, බි. ජී. ධර්මයේතු, කේ. පී. ධර්මබන්දු, එම්. ඒ. ම්ල්ලගස්තැන්න මහත්මිය, ඒ. කදිරවෙල

හැන්සාඩ් වාර්තාකරුවෝ — ව. ජ. ජේ. පුනාන්දු, එම්. කේ. එව්. පියසේන, ජී. ඒ. රණසිංහ, එස්. එම්. පුනාන්දු මහත්මිය, පී. තිලගදස්, ඊ. එව්. පුනාන්දු මහත්මිය, කේ. ඒ. පී. අල්වස් මහත්මිය, ජේ. එම්. ඩි. රන්ජනි මෙනෙවිය, බි. එල්. පී. විකුමරත්න, ඔ. ජී. ගුණසේකර මහත්මිය, සී. එන්. ඒ. සමරකෝන් මහත්මිය, එම්. එස්. මුනාලිප් මහත්මිය

**සුවි සම්පාදක නිලධාරි – ඊ**. එම්. එස්. බෝඹුවල මෙනෙවිය

# Company has

consumption of the community of the comm

## Comment of the second

තුර්ත්රත්ත හා විත ප්රශ්න ශම විශේෂ ප්රශ්න වූ ප්රදේශ සි කිර යි ප්රශ්න සම ප්රශ්න ප්රදේශ විර්ණ කි ප්රශ්න සම ප්රශ්න

## Distribution ordinal and the

පැවැතිව විද්ය - විශාලයිම පැවැති සි වා වන - විශාලයිම මන්නෙව

#### Colored androse in the 16

(1) And the complete of the co

And the continue of the property of the proper

en a el fall de la les establicaciones de la formación de la colon de la formación de la forma

which exchange he had been night to the hart of the more hings below to be to the first property than the second transfer of the first property transfer that the first property transfer transfer that the first property transfer transfer

් යාම්පාරය විය – මාමණාවර්ධය වන ආරම්ණාධ්ය වන්නේ

destina por est import - del ma piscoto del altramita de para manda est en una est est unha est per du pintato de uni disputa traise di disputato traise.

#### into two bross Sant, a

Action of the state of the stat

# <mark>பாராளுமன்ற</mark> விவாதங்கள்

(ஹன்சாட்)

அதிகார அறிக்கை

தொகுதி 38

இலங்கைச் சனநாயக சோசலிசக் குடியரசின் முதலாவது பாராளுமன்றம்

ஐந்தாம் கூட்டத்தொடர்

madia mala

(Constitute)

achiero appiacos

SE Brings

Property semantic Consessor appropria

signi mirhibant

SRD

# பாராளுமன்ற அங்கத்தினர்

[21 ஜுல 1977 இலிருந்து இன்றுவரை இடம்பெற்ற மாற்றங்களுடன்]

```
அக்குறுகொட, சேபால (பத்தேகம்) [நியமனம்: 14 ஜுலே 1981; இராஜிஞமா: 10 பெப்ருவரி 1983]
அத்தநாயக்க, அத்தநாயக்க முதியன்சேலாகே றம்பண்டா (உடதும்பற)
அத்தபத்து, வைத்திய கலாநிதி ரஞ்ஜித் கணிஷ்க பராக்ரம (பெலியத்த)
                                                            [இராஜிரை: 10 பெப்ருவரி 1983; இடைத்தேர்தலில் மீண்டும் தெரிவு:
  18 Cm 1983]
அத்துக்கோறள, காமினி (நிவித்திகல)
அத்துலத் முதலி, லலித் வில்லியம் (இரத்மலானே)
அதிகாரி, அதிகாரி முதியன்சேலாகே சோமபால (கலாவெவ)
அப்துல் காதர், முஹம்மத் ஜாபிர் (கொழும்பு மத்தி இரண்டாம் அங்கத்தவர்)
அப்துல் பாகீர் மாகார், முகம்மத் (பேருவளே முதலாம் அங்கத்தவர்)
அப்துல் மஜீத், முஹம்மத் அலீ அஹ்மத் (சம்மாந்துறை)
அப்புஹாமி, ரத்நாயக்க முதியன்சேலாகே (பண்டாரவெல)
கழ்த்தாகி முகம்த் லெப்பை மரிக்கார் (பலாதகொள்ட)
அபேகுணசேக்கர், ஜெஹான் (ஹங்குரன்கெத்த) [நியமனம்: 11 மாச் 1981]
அபேகுணசேக்கர, ஜோர்ஜ் ஹெக்டர் (ஹங்குரன்கேத்த) [இறப்பு: 4 ஜனவரி 1981]
அபேகோன், ரத்பைக்க முதியன்சேலாகே (ஹாலிஎல)
அபேசுந்தர, சுனில் சுபசிறி (யட்டிநுவர)
அபேரத்ன, ஹேரத் பண்டா (யாப்பஹுவ)
அபேவர்த்தன, மஹிந்த யாபா (ஹக்மன) [இடைத்தேர்தல்: 18 மே 1983]
அபேவிக்ரம், கீர்த்திசேன சந்திரதாச (தெனியாய)
அபேவிக்ரம், சுமணதாச (அக்மீமன) [இராஜிரைமா: 10 பெப்ருவரி 1983]
அமரசிறி, மாத்தறகே சிறிசேன (ஹினிதும)
அமரதுங்க, ஜோன் அந்தனி இமானுவல் (வத்திள) [நியமனம்: 5 ஒக்டோபர் 1978]
அமிர் தலிங்கம், அப்பாப்பிள்ளே (காங்கேசன்துறை) [ஆசனம் காலியாதல்: 22 ஒக்ரோபர் 1983]
அலவத்துவெல, சோமவீர விஜேசிங்ஹ (தொடங்கஸ்லந்த)
அலுவிஹாரே, அலிக் (மாத்தீரா)
அஹ்மத் பரீத், மீரா லெப்பை (மட்டக்களப்பு இரண்டாம் அங்கத்தவர்) [இறப்பு : 10 செப்ரெம்பர் 1985]
ஆட்டிகல், தர்மசேன (கெஸ்பாவ) [இராஜினுமா: 5 நொவம்பர் 1982]
ஆலாலசுந்தரம், ஆறுமுகம் முருகேசு (கோப்பாய்) [நியமனம்: 10 ஜுன் 1981; ஆசனம் காலியாதல்: 4 ஜனவரி 1984]
ஆனந்தசங்கரி, வீரசிங்கம் (கிளிநொச்சி) [ஆசனம் காலியாதல்: 22 ஒக்ரோபர் 1983]
```

```
இம்புலான, ஹேமசந்திர (ருவான்வெல)
இரத்தினம், கார்த்திகேசர் பொன்னம்பலம் (ஊர்காவற்துறை) [ஆசனம் காலியாதல்: 22 ஒக்ரோபர் 1983]
இராசதுரை, செல்லேயா (மட்டக்களப்பு முதலாம் அங்கத்தவர்)
இராசலிங்கம், தம்பிப்பிள்ளே (உடுப்பிட்டி) [ஆசனம் காலியாதல்: 21 ஒக்ரோபர் 1983]
இஷாக், முகம்மத் ஹலீம் (கொழும்பு மத்தி மூன்ரும் அங்கத்தவர்)
```

உதயரத்ன, விக்ரமதிலக்க வெத ஆரச்சிலாகே கொட்பிறி வசந்த (அறநாயக்க) உதுமாலெப்பை, முஹம்மத் இப்ருலெப்பை (பொத்துவில்) [நியமனம்: 31 மாச் 1983]

ஏக்கநாயக்க, அப்புஹாமிகே டிங்கிரி பண்டா (மெத்கிரிய) ஏக்கநாயக்க, காரப்பேறு விஜேதுங்க ராஜபக்ஷ முதியன்சேலா (தம்புள்ள) Æ

```
கண்கந்த, முஹந்திரம்லாகே சந்திரசேக்கர (பெல்மதுல்ல)
கணேசலிங்கம், பூபாலபிள்ளே (பட்டிருப்பு) [ஆசனம் காலியாதல்: 22 ஒக்ரோபர் 1983]
கதிரவேலுப்பிள்ளே, சிவசுப்பிரமணியம் (கோப்பாய்) [இறப்பு: 31 மாச் 1981]
கருணுதிலக்க, லொகுகமகே ரூபசேன (பெந்தர-எல்பிட்டிய)
கருணுரத்ன, சந்திரா (நாவலப்பிட்டி)
கருணுரத்ன, நுவரபக்ஷ ஹேவாயலாகே அசோக்க மஹாநாம (றம்புக்கண)
கருணுரத்ன, ரத்நாயக்க முதியன்சேலாகே (ஊவா-பறணகம)
கருரைத்ன, வனசிங்ஹ முதியன்சேலாகே (பஸ்ஸற)
கலப்பதி, பீட்டர் சில்வா லொக்கு (தெவிநுவர) [இடைத்தேர்தல்: 18 மே 1983]
கவிரத்ன, ரத்நாயக்க முதியன்சேலாகே புஞ்சி பண்டார (ரத்தொட்ட)
கன்னங்கர, திருமதி ஐரின் விமலா (கலிகமுவ)
கனகரத்தினம், மயில்வாகனம் (பொத்துவில் இரண்டாம் அங்கத்தவர்)
                                                         [தெரிவு: 12 செப்ரெம்பர் 1977; இறப்பு: 20 ஏப்றில் 1980]
காரியவசம், தெவரா கோட்டகே மெரில் விஜேசேன (அகலவத்த)
கிரிஎல்ல, வைத்திய கலாநிதி லெஞட் பென்ரின் பண்டார (எஹெலியகொட) [இடைத்தேர்நல்: 18 மே 1983; இறப்பு: 7 ஜனவரி 1984]
குணசேக்கர, கமகே தொன் பிரேமரத்ன (மஹறகம) [இராஜினுமா: 10 பெப்ருவரி 1983]
குணசேக்கர, செனரத் குணசேக்கர விதானராலலாகே பெனற் டயஸ் (மினுவாங்கொட)
குணசேக்கர, ரணசிங்ஹ ஹெற்றியாரச்சிகே ரியுடர் எட்வட் ரணசிங்ஹ (மஹற) [இராஜினுமா: 10 பெப்ருவரி 1983]
குணவர்த்தன, சந்திரகுமார விஜய (கம்புறுபிட்டிய) [இடைத்தேர்தல்: 18 மே 1983]
குணவர்த்தன, தினேஷ் சந்திர ரூபசிங்ஹ (மஹறகம) [இடைத்தேர்தல்: 18 மே 1983]
குமாரதாச, ஜயசுந்தர முதியன்சேலாகே (வெல்லவாய)
குரே, மான்ன மரக்கலகே மேவின் ஜோசப் (பாணந்துறை) [நியமனம்: 22 மாச் 1983]
குலரத்ன, கடுகன்னகே ஆனந்த (முல்டிரிகல) [இடைத்தேர்தல்: 18 மே 1983: தேர்தல் செல்லுபடியற்றதாக்கப்பட்டது : 10 டிசம்பர் 1984 ;
  இடைத்தேர்தல் மீண்டும் தெரிவு : 12 செப்ரெம்பர் 1985 ]
குலரத்ன, மர்வின் (எகலியகொட) [இராஜிரைமா: 10 பெப்ருவரி 1983]
குலரத்ன, ஹிரிபிற்றியகே (றக்வான)
கொறயா, ஹரீந்திர ஜயந்தி (சிலாபம்)
சந்திரபால, தெபஹப்புவே முதியன்சேலாகே (குண்டசாலே) [இறப்பு:1 பெப்ருவரி 1984]
சம்பந்தன், இராசவரோதயம் (திருகோணமலே) [ஆசனம் காலியாதல்: 7 ஒக்ரோபர் 1983]
சமரநாயக்க, புன்சிரி சேனராஜா பெரேரா (பண்டாரகம)
சமரநாயக்க, ரிச்சட் கிரகரி (பேருவளே இரண்டாம் அங்கத்தவர்)
சமரவிக்ரம, ஆதர் எட்மண்ட் (கொழும்பு கிழக்கு)
சமரவீர, பொல்வத்தே சமரவீர ஆரச்சிலாகே பேஸி (வெலிமட)
சமரவீர, வீரவன்னி முதியன்சேலாகே (வியலுவ)
சிவசிதம்பரம், முருகேசு (நல்லூர்) [ஆசனம் காலியாதல்: 22 ஒக்ரோபர் 1983]
சிவசிதம்பரம், தாமோதரம்பின்ளே (வவுனியா) [ஆசனம் காலியாதல்: 5 ஒக்ரோபர் 1983]
சிறிசேன, யசந்து லியன (பிங்கிரிய)
சிறில், வைத்திய கலாநிதி பட்டபெந்தி மத்தமாபதுகே (திஸ்ஸமஹரும) [இராஜிஞமா: 10 பெப்ருவரி 1983; இடைத்தேர்தலில் மீண்டும் தெரிவு: 18 மே
   1983]
சின்னலெப்பை, அஹமத் ரிஸ்வி (மட்டக்களப்பு இரண்டாம் அங்கத்தவர்) [நியமனம் : 25 ஒக்ரோபர் 1985]
சுமதிரத்ன, பியவீர (ஹபருதுவ) [இராஜினுமா: 10 பெப்ருவரி 1983]
சூசைதாசன், பிலோசியான் சோசை (மன்னுர்) [ஆசனம் காலியாதல்: 22 ஒக்ரோபர் 1983]
செல்லத்தம்பு, சேவியர் மாக் (முல்லத்தீவு) [ஆசனம் காலியாதல: 21 ஒக்ரோபர் 1983]
செனெவிரத்ன, சிறில் பிந்து ஜயதிலக்க (மஹியங்கீன) [இறப்பு: 26 டிசம்பர் 1984]
செனெவிரத்ன, நிஸங்க ஆரச்சிலாகே (கேக்ரீல்)
செனெவிரத்ன, லக்ஷ்மன் பிந்து ஜய்திலக்க (மகியங்கனே) [இடைத்தேர்தல் : 18 ஏப்பிறல் 1985]
சேரைதீர, திருமதி தயா சேபாலி (கரந்தெனிய) [நியமுனம்: 26 மாச் 1982]
சேஞ்தீர பந்துல கேவா (கரந்தெனிய) [இறப்பு: 13 ஜனவரி 1982]
சேஞநாயக்க, எட்வட் லயனல் (மஹநுவர)
சேஞநாயக்க, மைத்ரிபால (மதவாச்சி)
சோமரத்ன, அசோகவீர (றத்கம) [இடைத்தேர்தல்: 18 மே 1983]
```

1

```
டயஸ், தொன் வின்சன்ற் (பதுளே)
 டானியல், மஹாஹிதான ஆரச்சிகே அனுரா (ஹேவாஹெற்ற) [இராஜிளுமா: 18 ஏப்றில் 1982]
 டானியல், செல்வி மஹாஹிதான ஆரச்சிகே ரூபா சிறியாணி (ஹேவாஹெற்ற) [நியமனம்: 12 ஜுலே 1982]
 த அல்விஸ், கலாநிதி மகா அமரசிங்ஹகே ஆனந்ததிஸ்ஸ (கோட்டே)
           கங்கெதர கமகே அல்பட் (காலி) [தேர்தல் செல்லுபடியற்றதாக்கப்பட்டது: செப்ரெம்பர் 1979; நியமனம் (கம்புறுபிட்டிய)
       22 நொவம்பர் 1979 ; இராஜிரைமா : 10 பெப்ருவரி 1983]
 த சில்வா, கோளுபீதுவல வித்தானகே சிறிசேன (ஹபருதுவ) [இடைத்தேர்தல்: 18 மே 1983]
 த சில்வா, மெரில் வேணன் (மின்னேரிய) [இராஜிளுமா: 24 ஒக்ரோபர் 1983]
 த மெல், ஞெணல்ட் ஜோசப் கொட்பிறி (தெவிநுவர) [இராஜிஞமா: 9 பெப்ருவரி 1983; நியமனம்:(புளத்சிங்கள) 9 பெப்ருவரி 1983]
தயாரத்ன, பெற்றிரிகே (அம்பாறை)
தர்மதாச பண்டா; ரத்நாயக்க முதியன்சேலாகே (பிபிளே)
தர்மலிங்கம், விசுவநாதர் (மானிப்பாய்) [ஆசனம் காலியாதல்: 8 ஒக்ரோபர் 1983]
தஹநாயக்க, கலாநிதி விஜயானந்த (காலி) [இடைத்தேர்தல்: 20 டிசம்பர் 1979]
தஹநாயக்க, தஸநாயக்க முதியன்சேலாகே ஆனந்த (கொத்மில்)
திருச்செல்வம், கலாநிதி நீலகண்டன் (வட்டுக்கோட்டை) [நியமனம்: 1 மாச் 1983; ஆசனம் காலியாதல்: 22 ஒக்ரோபர் 1983]
திருநாவுக்கரசு, தாமோதரம்பிள்ளே (வட்டுக்கோட்டை) [இறப்பு: 1 ஓகஸ்ட் 1982]
திலகசேக்கர, றைற்றர் (அம்பலாங்கொடை) [இராஜினுமா: 10 பெப்ருவரி 1983 ; பீண்டும் நியமனம் : 4 செப்ரெம்பர் 1984]
திலகரத்ன, தொன் எட்வின் (றத்கம) [இராஜிஞமா: 10 பெப்ருவரி 1983]
திஸாநாயக்க, லயனல் காமினி (நுவரெலிய-மஸ்கெலிய முதலாம் அங்கத்தவர்)
திஸாநாயக்க, வீரசூரிய திஸாநாயக்க முதியன்சேலாகே புஞ்சிபண்டா (கம்பீள)
துரைரத்தினம், கதிரிப்பிள்ளே (பருத்தித்துரை) [ஆசனம் காலியாதல்: 4 ஜனவரி 1984]
தேவநாயகம், கணபதிப்பிள்ளே வில்லியம் (கல்குடா)
தொடன்கொடகே, கார்தியே ஹேவாவசம் அமரசிறி (பத்தேகம) [இடைத்தேர்தல்: 18 மே 1983]
தொண்டமான், சௌமியமூர்த்தி (நுவரெலிய-மஸ்கெலிய மூன்ரும் அங்கக்கவர்)
                                                          Б
நயினு மரிக்கார், முஹம்மத் ஹனிபா முஹம்மத் (புத்தளம்)
நவரத்தினம், வல்லிபுரம் நல்லதம்பி (சாவகச்சேரி) [ஆசனம் காலியாதல்: 22 ஒக்ரோபர் 1983]
நெல்சன், ஹேவா கஜமன் பத்தினிகே (பொலன்னறுவை)
                                                           11
 பண்டா, வீரக்கோன் முதியன்சேலாகே கெதர கும்புரகெதர ரிகிரி (கலகெதர)
 பண்டார, குலதுங்க திஸாநாயக்க முதியன்சேலாகே சந்திர சோம (அனுராதபுரம் மேற்கு)
 பண்டாரநாயக்க, சமுவெல் டயஸ் (கம்பஹ)
பண்டாரநாயக்க, திருமதி சிறிமாவோ ரத்வத்தே டயஸ் (அத்தனகலே) [பாராளுமன்றத் தீர்மானத்தின்படி வெளியேற்றம் : 16 ஒக்ரோபர் 1980]
பண்டாரநாயக்க, பிரியதர்சி அனுர சொலமன் டயஸ் (நுவரேலிய-மஸ்கேலிய இரண்டாம் அங்கத்தவர்)
பத்திரனகே, பெந்தொட்ட றிச்சட் த சில்வா (அக்மீமன) [இடைத்தேர்தல்: 18 மே 1983]
பத்மநாதன், திருமதி ரங்கநாயகி (பொத்துவில்) [நியமனம்:20 நொவம்பர் 1980]
பஸ்தியன், அனூ (கொழும்பு மேற்கு) [இடைத்தேர்தல்: 21 மாச் 1978]
பியதாச, சுதுவெலி கொந்கே (மாத்தறை)
பிரான்சிஸ்கு, சோமரத்ன தொன் (முல்விரிகல) [இராஜினுமா: 10 பெப்ருவரி 1983]
பிரேமசந்திர, கமலத் மொஹொட்டிகே (மாவத்தகம்)
பிரேமதாச, ரணசிங்ஹ (கொழும்பு மத்தி முதலாம் அங்கத்தவர்)
பிரேமரத்ன, மிரிஹானகே தொன் (அவிசாவிள)
பிலபிற்றிய அபேரத்ன பண்டார ஹேரத் (கலவான) [ஆசனம் காலியாதல் : 5 ஜனவரி 1979 ; நியமனம் : 17 ஜனவரி 1979 ; இராஜிஞமா ;
      15 ஜனவரி 1981]
புஞ்சிநிலமே, கம்கமுவே விதானலாகே (இரத்தினபுரி)
புஞ்சிபண்டார, ரத்நாயக்க முதியன்சேலாகே (மொனருகலே)
```

பெர்ணண்டோ, வைத்திய கலாநிதி சிறிகாத்துகே நெவில் ஆதர் (பாணந்துறை) [இராஜிணுமா: 23 டிசம்பர் 1981]

```
பெர்ணண்டோ, நிக்லஸ் டென்சில் (நீர்கொழும்பு)
பெர்ணுண்டோ, ரிரோன் மேல் டிலானே (மொறட்டுவ)
பெரேரா, எல்லுப்பிட்டிய முதியன்சேலாகே பீற்றர் போல் (கடுவெல) [நியமனம்: 2 ஜுஃல் 1983]
பெரேரா, ஒவிற்றிகலகே சோமதாச (புளத்சிங்கள) [இராஜினுமா : 2 பெப்ருவரி 1983]
பெரோ, கசதோறுகே வின்சன்ற் (யட்டியாந்தோட்டை)
பெரோ. மக்கிவ் வின்சன்ற் (கொழும்பு வடக்கு)
பெரோ, மல்லவாராச்சிகே காமினி ஜயவிக்ரம (கட்டுகம்பின)
பெரேரா, மஹபட்டபெந்திகே ஜோசப் மைக்கல் (ஜா-எல)
பெரேரா, மைக்கல் பெஸ்ரஸ் வென்சிலோஸ் (வென்னப்புவ)
பெலிகம்மன, ரத்நாயக்க முதியன்சேலாகே சந்திரசேன ரத்நாயக்க (மாவனல்ல) [இறப்பு: 20 செப்ரெம்பர் 1980]
பொன்சேகா, கம்பொலகே பத்மின் (பாணந்துறை) [நியமனம்: 20 ஜனவரி 1982; இராஜினுமா: 10 பெப்ருவரி 1983]
                                                         ம
மகிந்தசோம், கமகே தொன் (கெக்கிராவ)
மத்திவ், களுவாதேவகே சிறில் (களனி)
மத்திவ், களுவாதேவகே நந்த (கொலன்ன)
மல்லிமாராச்சி, வீரசிங்ஹ (கொலன்னுவ)
மல்வரஆரச்சி, தொன் எட்வின் (கம்புறபிட்டிய) [இராஜிஞமா: 19 நொவம்பர் 1979]
மன்ஸூர், அப்துல் றஸ்ஸாக் (கல்முனே)
மஹ்றூப், முஹம்மத் இஹ்தார் ஹாஜியார் (மூதூர்)
முத்தெட்டுவெகம், சரத்சந்திர (கலவான) [இடைத்தேர்தல்: 12 ஜனவரி 1981]
முனசிங்ஹ, அனில்குமார் (மத்துகத) [இடைத்தேர்தல்: 18 மே 1983]
முஹம்மத், முஹம்மத் ஹனீபா (பொறிள)
மெண்டிஸ், விஜயபால (கட்டான)
                                                         111
யோகேஸ்வரன், வெற்றிவேலு (யாழ்ப்பாணம்) [ஆசனம் காலியாதல்: 22 ஒக்ரோபர் 1983]
ரணசிங்ஹ, திருமதி சுனேத்ரா (தெஹிவஃா) [இடைத்தேர்தல்: 11 நொவம்பர் 1977]
ரணதுங்ஹ, சந்திரதாச (மாவனல்ல) [நியமனம்: 20 நொவம்பர் 1980]
ரணராஜ, ஷெல்ரன் (செங்கடகல)
ரத்ஞயக்க, திருமதி ரத்ஞயக்க முதியன்சேலாகே அமராவதி பியசீலி (வாரியப்பொல)
ரத்ளுயக்க, ரத்னையக்க முதியன்சேலாகே களுபண்டா (பண்டுவஸ்நுவர)
ராஜகருணு, ராஜகருணு மொஹொட்டி அப்புஹாமிலாகே சரத்சந்திர (தொம்பே)
 ராஜபக்ஷ, காமினி (தெல்தெனிய)
 லீலாரத்ன, ஹெற்றியாரச்சிகே தொன் லூற்றஸ் (சேருவில) லொக்குகே, காமினி குலவன்ச (கெஸ்பாவ) [இடைத்தேர்தல்: 18 மே 1983]
 லொக்குபண்டார, ஹேரத் முதியன்சேலாகே ஆரியவர்தனகே (கல்கமுவ)
 லொக்குபண்டா, விஜேசிங்ஹ ஜயவீர முதியன்சேலாகே (ஹப்புத்தின)
 வடிகமங்காவ, அசோக (ஆனமடுவ) [இடைத்தேர்தல்: 7 மே 1980]
 வடிகமங்காவ, அபேசிங்ஹ ஹோர்த் முதியன்சேலாகே சத்தாதிஸ்ஸ (ஆனமடுவ) [தேர்தல் செலுபடியற்றதாக்கல்: 18 பெப்ருவரி 1980]
 வணிகசேகர, ஹரிஷ் (ஹக்மன) [இராஜினுமா: 10 பெப்ருவரி 1983]
 வணிகரத்ன, ஆஹன கப்புகே தொன் (தெரணியகல)
 வலகம்பாகு, ராஜபிரிய தயாரத்ன (மிஹிந்தலே)
 வன்னிநாயக்க, வன்னிநாயக்க முதியன்சேலாகே ஹேரத் பண்டா (நிக்கவரட்டிய)
 விக்ரமசிங்ஹ கோவின்னகே விமல் பத்மசிறி (எஹலியகொட) [நியமனம், 10 பெப்ருவரி 1984]
```

விக்ரமசிங்ஹ, தயானந்த அபேவர்தன (அக்குரஸ்ஸ)

```
விக்ரமசிங்ஹ, ரணில் (பியகம)
விக்ரமதிலக, எட்வட் டயஸ் (பத்தேகம) [இறப்பு: 28 நொவம்பர் 1980]
விக்ரமதிலக்க, சாள்ஸ் டயஸ் (பத்தேகம்) [நியமனம்: 6 பெப்ருவரி 1981; இறப்பு: 1 ஏப்றில் 1981]
விஜயரத்ன, கலாநிதி நிஸ்ஸங்க பராக்ரம (தெதிகம)
விஜேகுணரத்ன, சமரவீரமுதலிகே தொன் ரெஜினேல்ட் வலன்டைன் (மத்துகம) [இராஜினுமா: 10 பெப்ருவரி 1983]
விஜேகோன், உக்குபண்டா (தம்பேதெனிய)
விஜேகோன் சரணகிரி பண்டார (மின்னேரிய)' [இடைத்தேர்தல் : 25 ஒக்ரோபர் 1984]
விஜேசிறி, ரன்கெத்தகே பிரேமசந்திர (ஹரிஸ்பத்துவ இரண்டாம் அங்கத்தவர்) [இரஜிஞமா : 21 செப்ரெம்பர் 1984 ; (குண்டசாலே)
      இடைத்தேர்தலில் மீண்டும் தெரிவு : 25 ஒக்ரோபர் 1984]
விஜேசிறி திருமதி லோகினி மகேஸ்வரி, ஈரியகம (ஹரிஸ்பத்துவ இரண்டாம் அங்கத்தவர்) [நியமனம் :1 நொவம்பர் 1984]
விஜேதுங்க, டிக்கிரி பண்டா (உடுநுவர)
விஜேமான்ன, வின்சன்ற் லியனேல்ட் (களுத்துறை) [இராஜினுமா: 10 பெப்ருவரி 1983; இடைத்தேர்தலில் மிண்டும் தெரிவு: 18 மே 1983]
விஜேரத்ன, பண்டா ஜம்புகஹபிற்றிகேகெதர (லக்கல)
விஜேரத்ன, மஹேந்திர சுரசிங்ஹ (மீரிகம)
வீரசிங்<mark>ஹ, புவக்தண்டாவே ஜினதாச (தங்கல்</mark>ல) [இராஜிஞமா: 10 பெப்ருவரி 1983: இனடத்தேர்தலில் மீண்டும் தெரிவு: 18 மே 1983]
வெலகெதர, டிங்கிரிபண்டா (குருளுகல்)
வேரப்பிற்றிய, டிகிரி பண்டா (பாத்ததும்பறை)
வைத்யரத்ன, நோமன் ஜேம்ஸ் (பலப்பிட்டிய)
```

## 恕

ஜகத்சேன, மாதுவ ஹேவா குசுமசந்திர (அம்பலாங்கொட) [இடைத்தேர்தல்: 18 மே 1983; இறப்பு 5 ஜுல் 1984]

```
ஜயக்கொடி, கமலவர்ண குமாரசிங்க (மஹற) [இடைத்தேர்தல்: 18 மே 1983]
ஜயக்கொடி, லக்ஷ்மன் (அத்தனகல்ல) [நியமனம்: 17 டிசம்பர் 1980]
ஜயக்கொடி, லக்ஷ்மன் (அத்தனகல்ல) [நியமனம்: 17 டிசம்பர் 1980]
ஜயக்கொடி, ஜயக்கொடி ஆரச்சிகே தொன் சுனில் ரஞ்ஜன் (பொல்கஹிவல)
ஜயசிங்து, டொனல்ட் ஷெல்டன் (வத்தளே) [இறப்பு: 2 செப்ரம்பர் 1979]
ஜயசிங்க, நாணையக்கார அட்டுளுகமகே ஸ்ரீபன் த சில்வா (தெஹிவளே) [இறப்பு: 26 செப்ரெம்பர் 1977]
ஜயசூரிய, காமினி நந்த (ஹோமாகம)
ஜயதிலக்க, லயனல் (குளியாப்பிட்டிய)
ஜயதிலக்க, ஜயதிலக்க ஹிடிஹாமி அப்புஹாமிலாகே ஆரியரத்ன (திவுலப்பிட்டிய)
ஜயவர்த்தன, மஹாபாலகே தொன் ஹென்றி (கடுவெல) [இராஜினமா: 30 மே 1983]
ஜயவர்த்தன, ஜூனியஸ் றிச்சட் (கொழும்பு மேற்கு) [சனுதிபதிப் பதவியைப் பொறுப்பேற்றல் : 4 பெப்ருவரி 1978]
ஜயவிக்ரம், வோல்டர் ஜியோப்ரி மொண்டேகு (வெலிகம)
ஜலால்தீன், முஹம்மத் அலியார் முஹம்மத் (பொத்துவில் முதலாம் அங்கத்துவர்) [தெரிவு: 12 செப்ரெம்பர் 1977; பாராளுமன்றத் தீர்மானத்தின்படி
வெளியேற்றம்: 25 பெப்ருபரி 1983]
```

## ஹ

```
ஹுருள்ளே, எட்வின் லொக்குபண்டா (ஹொரவப்பொத்தானே)'
ஹெற்றியாராச்சி, இந்திரதாச (ஹொறன)
ஹேரத், சிறிசேன பண்டார (ஹிரியால) [இறப்பு : 6 ஜூன் 1983]
ஹேரத், வைத்தியக்கலாநிதி சிவுரத்ன யாப்ப பண்டார சேமசிங்ஹ பண்டார (ஹிரியால) [நியமனம்: 19 ஜுலே 1983]
ஹோத், திருமதி துணுதிலக்க முதியன்சேலாகே ரேணுகா மெனிக்கே (வலப்பன)
ஹேரத், வன்னிஹாமி யசபால (அனுராபுரம் குழக்கு)
ஹேரத், ஜேம்ஸ் எட்வட் ஹரல்ட் (நாத்தாண்டிய)
```

ஹமீத் அப்துல் காதிர் ஷாஹுல் (ஹாரிஸ்பத்துவ முதலாம் அங்கத்தவர்)

```
1821 married Of chartely and full that the course filmen were also
         (070) salvers (1 sump) (district a days) interest of continue
```

# இலங்கைச் சனநாயக சோசலிசக் குடியரசு

மேன்மை தங்கிய ஜூனியஸ் றிச்சட் ஜயவர்த்தன

#### அமைச்சரவை

```
பிரதம அமைச்சரும், உள்ளூராட்சி, வீடமைப்பு, நிர்மாண அமைச்சரும் நெடுஞ்சாலேகள் அமைச்சரும் அவசரகால சிவில் நிர்வாக அமைச்சரும்
       பாராளுமன்றச் சபை முதல்வரும் — மாண்புமிகு ஆர். பிரேமதாச, பா. அ.
ப<mark>ொது நிர்வாக அமைச்சரும் பெருந்தோட்டத் தொழில்கள் அமைச்சரும் — மாண்புமிகு மொண்டேகு ஜயவிக்ரம, பா. அ. ____</mark>
சமூக சேவைகள் அமைச்சர் — மாண்புமிகு என். எச். ஏ. எம். கருணூத்<mark>ன,</mark> பா. அ.
கலாசார அலுவல்கள் அமைச்சர் — மாண்புமிகு ஈ. எல். பி. ஹுருள்ளே, பா. அ.
<mark>போக்குவரத்து அமைச்சரும் போக்குவரத்துச் சபைகள் அமைச்சரும் தனியார் பஸ் போக்குவரத்து அமைச்சரும் வர்த்தக, கைத்தொழில் நிறுவனங்கள்</mark>
      பாதுகாப்பு அமைச்சரும் — மாண்புமிகு எம். எச். முஹம்மத், பா. அ.
கிராம அபிவிருத்தி அமைச்சர் — மாண்புமிகு விமலா கன்னங்கர, பா. அ.
விவசாய அபிவிருத்தி, ஆராய்ச்சி அமைச்சரும் உணவு, கூட்டுறவு அமைச்சரும் — மாண்புமிகு காமனீ ஜயசூரிய, பா. அ.
புடைவைக் கைத்தொழில் அமைச்சர் — மாண்புமிகு விஜயபால மெண்டிஸ், பா. அ.
வெளிநாட்டலுவல்கள் அமைச்சர் — மாண்புமிகு ஏ. சி. எஸ். ஹமீத், பா. அ.
உள்நாட்டலுவல்கள் அமைச்சர் — மாண்புமிகு கே. டபிள்யு. தேவநாயகம், பா. அ.
தபால், தந்திப் போக்குவரத்து அமைச்சர் — மாண்புமிகு டீ. பி. விஜேதுங்க, பா. அ.
நிதி, அமைப்புத் திட்ட அமைச்சர் — மாண்புமிகு ஆர். ஜே. ஜீ. த மெல், பா. அ.
காணி, காணி அபிவிருத்தி அமைச்சரும் மகாவலி அபிவிருத்தி அமைச்சரும் — மாண்புமிகு காமினீ திஸாநாயக்க, பா. அ.
பாராளுமன்ற அலுவல்கள், விளேயாட்டுத்துறை அமைச்சரும் பிரதம அரசாங்க கொறடாவும் — மாண்புமிகு எம். வின்சன்ற் பெரேரா, பா. அ.
தேசிய பாதுகாப்பு அமைச்சர் — மாண்புமிகு லலித் அத்துலத் முதலி, பா. அ.
நீதி அமைச்சர் — மாண்புமிகு கலாநிதி நிஸங்க விஜயரத்ன, பா. அ.
கடற்றெழில் அமைச்சர் — மாண்புமிகு பெஸ்ரஸ் பெரேரா, பா. அ.
கிராமிய தொழில்துறை <mark>அபிவிருத்தி அமைச்</mark>சர் — மாண்புமிகு எஸ். தொண்டமான், பா. அ.
இளேஞர் அலுவல்கள், தொழில் வாய்ப்பு அமைச்சரும் கல்வி அமைச்சரும் — மாண்புமிகு ரணில் விக்ரமசிங்ஹ, பா. அ.
இராஜாங்க அமைச்சர் — மாண்புமிகு கலாநிதி ஆனந்ததிஸ்ஸ த அல்விஸ், பா. அ.
பிரதேச அபிவிருத்தி அமைச்சர் — மாண்புமிகு சீ. இராசதுரை, பா. அ.
சுகாதூர அமைச்சர் — மாண்புமிகு வைத்திய கலாநிதி ரஞ்ஜித் அத்தபத்து, பா. அ.
மாதர் அலுவல்கள், போதனு வைத்தியசாலேகள் அமைச்சர் — மாண்புமிகு சுனேத்ரா ரணசிங்க, பா. அ.
இலாகா இல்லா அமைச்சர் — மாண்புமிகு அல்ஹாஜ் எம். அப்துல் பாகிர் மாகார், பா. அ.
வர்த்தக, கப்பற்றுறை அமைச்சர் — மாண்புமிகு எம். எஸ். அமரசிறி, பா. அ.
கைத்தொழில், விஞ்ஞான அலுவல்கள் அமைச்சர் — மாண்புமிகு என். டென்சில் பெர்ணுண்டோ, பா.அ.
தொழில் அமைச்சர் — மாண்புமிகு பீ. சீ. இம்புலான, பா. அ.
```

# அமைச்சரவையில் இல்லா அமைச்சர்கள்

```
அமைச்சர் —
             திரு. ரி. பி. வேரபிற்றய, பா. அ.
             திரு. ஹரல்ட் ஹேரத், பா. அ.
அழைக்கர் —
             திரு. லயனல் ஜயதிலக்க, பா. அ.
அமைச்சர் -
```

திரு. டபிள்யு. ஜே. எம். லொக்கு பண்டார, பா. அ.

[பாதுகாப்பு அமைச்சினதும<mark>் திட்டச் செயற்படுத்தல் அ</mark>மைச்சினதும் ஜனதா தோட்ட அபிவிருத்த<mark>ி அமைச்சினதும் உயர் கல்</mark>வி அமைச்சினதும் மின்சக்தி, எரிபொருள் அமைச்சினதும் விடயங்களேயும் பணிகளேயும் சஞிதிபதி தாமே பொறுப்பேற்றுள்ளார்.]

#### மாவட்ட அமைச்சர்கள்

```
மாவட்ட அமைச்சர், கொழும்பு — திரு. வீரசிங்ஹ மல்லிமாராச்சி, பா. அ. (கொலொன்னுவ)
மாவட்ட அமைச்சர், கம்பஹ — திரு. ஆரியரத்ன ஜயதிலக்க, பா. அ. (திவுலபிற்றிய)
மாவட்ட அமைச்சர், களுத்துறை — திரு. இத்திரதாச ஹெற்றியாரச்சி, பா. அ. (ஹொரன)
மாவட்ட அமைச்சர், கண்டி — திரு. டபிள்யு. பீ. பி. திஸாநாயக்க, பா. அ. (கம்பிள)
மாவட்ட அமைச்சர், மாத்தனே — திரு.கே. டபிள்யு. ஆர். எம். ஏக்கநாயக்க, பா. அ. (தம்புல்ல)
மாவட்ட அமைச்சர், நுவரெலியா — திருமதி றேணுகா ஹேரத், பா. அ. (வளப்பின)
மாவட்ட அமைச்சர், காலி — திரு. ரூபசேன கருணுதிலக்க, பா. அ. (பெந்தர-எல்பிற்றிய)
மாவட்ட அமைச்சர், மாத்தறை — திரு. கே. அபேவிக்ரம, பா. அ. (தெனியாய)
மாவட்ட அமைச்சர், ஹம்பாந்தோட்டை — வைத்திய கலாநிதி பீ. எம். பி. சிறில், பா. அ. (திஸ்ஸமஹராம)
மாவட்ட அமைச்சர், குருணுகல் — திரு. ஜயவிக்ரம பெரேரா, பா. அ. (கட்டுகம்பொல)
<mark>மாவட்ட அமைச்சர், புத்தளம் —</mark> திரு. எச்<mark>. பி. வன்னிநாயக்க, பா. அ. (நிக்கவெரட்டிய</mark>)
மாவட்ட அமைச்சர், அனுராதபுரம் — திரு. கே. டீ. எம். சி. பண்டார, பா. அ. (அனுராதபுரம் மேற்கு)
மாவட்ட அமைச்சர், பொலன்னறுவை — திரு. ஏ. டி. பி. ஏக்கநாயக்க, பா. அ. (மெதிரிகிரிய)
மாவட்ட அமைச்சர், கேகாலே — திரு. என். ஏ. செனவிரத்ன, பா. அ. (கேகாலே)
மாவட்ட அமைச்சர், இரத்தினபுரி —           திரு. நந்த மத்திவ், பா. அ. (கொலொன்ன)
மாவட்ட அமைச்சர், பதுளே — திரு. ஆர். எம். அப்புஹாமி, பா. அ. (பண்டாரவிள)
மாவட்ட அமைச்சர், மொனருகலே — திரு. ஆர். எம். அபேகோன், பா. அ. (ஹாலிஎல)
மாவட்ட அமைச்சர், திருகோ<mark>னமலே —</mark> திரு. எச். ஜீ. பீ. நெல்சன், பா. அ. (பொலன்னறுவை)
மாவட்ட அமைச்சர், அம்பாறை — திரு. பீ. தயாரத்ன, பா. அ. (அம்பாறை)
மாவட்ட அமைச்சர், மட்டக்களப்பு — திருமதி ரங்கநாயக பத்மநாதன், பா. அ. (பொத்துவில்)
மாவட்ட அமைச்சர், மன்னுர் — ஜனுப் எம். ஈ. எச். மஹ்றூப், பா. அ. (மூதூர்)
மாவட்ட அமைச்சர், வவுனியா — திரு. ஜீ. டீ. மஹிந்தசோம, பா. அ. (கெக்கீராவ)
மாவட்ட அழைச்சர், முல்லேத்தீவு — ஜனுப் அப்துல் றஸ்ஸாக் மன்ஸூர், பா. அ. (கல்முனே)
மாவட்ட அமைச்சர், யாழ்ப்பாணம் — திரு. யூ. பி. விஜேகோன், பா. அ. (தம்பதெனிய)
```

#### பிரதி அமைச்சர்கள்

```
பாதுகாப்புப் பிரதி அமைச்சர் — திரு. லலித் அத்துலத் முதலி, பா. அ.
ஓனதா தோட்ட அபிவிருத்திப் பிரதி அமைச்சர் — திரு. ஹரல்ட் ஹோத், பா. அ.
நிதி, அமைப்புத் திட்டப் பிரதி அமைச்சர் — ஜனுப் எம். எச். எம். நமினு மரிக்கார், பா. அ
திட்டச் செயற்படுத்தற் பிரதி அமைச்சர் — <u>திரு. டி. பி. வெலகெத</u>ர, பா. அ.
உள்நாட்டலுவல்கள் பிரதி அமைச்சர் — திரு. பேஸி சமரவீர, பா. அ.
பெருந்தோட்டத் தொழில்கள் பிரதி அமைச்சர் — திரு. அலிக். அலுவிஹாரே, பா. அ.
சமூகசேவைகள் பிரதி அமைச்சர் — திரு. ஜே. எல். சிறிசேன, பா. அ.
                                        திரு. டபிள்யு. எம். ஜீ. ரி. பண்டா, பா. அ
கலாசார அலுவல்கள் பிரதி அமைச்சர் —
போக்குவரத்துப் பிரதி அமைச்சர் — திரு. எச். குலரத்ன, பா. அ.
மின்சக்தி, எரிபொருள் பிரதி அமைச்சர் — திரு. பீ. தயாரத்ன, பா. அ.
மகாவலி அபிவிருத்திப் பிரதி அமைச்சர் — ஜணுப் எம். எல். எம். அபூசாலி, பா. அ.
தொழிற் பிரதி அமைச்சர் — திரு. எம். ஜோசப் மைக்கல் பெரேரா, பா. அ.
விவசாய அபிவிருத்தி, ஆராய்ச்சிப் பிரதி அமைச்சர் — திரு. எஸ். எஸ். அபேசுந்தர, பா. அ.
தபால், தந்திப் போக்குவரத்துப் பிரதி அமைச்சர் — ஜஞப் எம். ஏ. அப்துல் மஜீத், பா. அ.
புடைவைக் கைத்தொழிற் பிரதி அமைச்சர் — திரு. ஆர். எம். தர்மதாச பண்டா, பா. அ.
வெளிநாட்டலுவல்கள் பிரதி அமைச்சர் — திரு. நிரோன் பெர்ணண்டோ, பா. அ.
நீதிப் பிரதி அமைச்சர் — திரு. ஷெல்டன் ரணராஜ, பா. அ.
உணவு, கூட்டுறவுப் பிரதி அமைச்சர் — திரு. சரத்சந்திர ராஜகருணு, பா. அ.
இராசாங்கப் பிரதி அமைச்சர் — திரு. சந்திரா கருணூத்ன, பா. அ.
காணி, காணி அபிவிருத்திப் பிரதி அமைச்சர் — திரு. ஏ. எம். எஸ். அதிகாரி, பா. அ.
இள்ளுர் அலுவல்கள், தொழில் வாய்ப்புப் பிரதி அமைச்சர் — திரு. காமினி அத்துகோறள, பா. அ.
கிராமிய தொழில்துறை அபிவிருத்திப் பிரதி அமைச்சர் — திரு. கே. எஸ். பியதாச, பா. அ.
உயர்கல்விப் பிரதி அமைச்சர் — திரு. ஏ. எம். ஆர். பி. அத்தநாயக்க, பா. அ.
பொது நிர்வாகப் பிரதி அமைச்சர் — திரு. ஹரீந்திர கொறயா, பா. அ.
கடற்றெழிற் பிரதி அமைச்சர் — திரு. ஜீ. எம். பிரேமசந்திர, பா. அ.
கல்விப் பிரதி அமைச்சர் — திரு. வீரவன்னி சமரவீர, பா. அ.
                                                                  பிரதி அமைச்சரும் — திரு. எஸ். டபிள்யு. அலவத்துவல, பா. அ.
நெடுஞ்சாலேகள் பிரதி அமைச்சரும் உள்ளூராட்சி வீடமைப்பு, நீர்மாணப்
போக்குவரத்துச் சபைகள் பிரதி அமைச்சர் — திரு. எச். பி. அபேரத்ன, பா. அ.
தனியார் பஸ் போக்குவரத்துப் பிரதி அமைச்சர் — திரு. பீ. பி. கவிரத்ன, பா. அ.
சுகாதாரப் பிரதி அமைச்சர் — திரு. சந்திர கண்கந்த, பா. அ.
பாராளுமன்ற அலுவல்கள், விளேயாட்டுத்துறைப் பிரதி அமைச்சர் — திரு. எம். டீ. பிரேமரத்ன, பா. அ
பாதுகாப்புப் பிரதி அமைச்சர் — திரு. அனுர பஸ்தியன், பா. அ.
பிரதேச அபிவிருத்திப் பிரதி அமைச்சர் — திரு. டி. வின்சன்ற் டயஸ், பா. அ.
மாதர் அலுவல்கள், போதனு வைத்தியசாலேகள் பிரதி அமைச்சர் — திரு. ஜீ. வீ. புஞ்சிநிலமே, பா. அ.
அரச பெருந்தோட்டப் பிரதி அமைச்சர் — திரு. வீ. எல். விஜேமான்ன, பா. அ.
வர்த்தக, கப்பற்றுறைப் பிரதி அமைச்சர் — இரு. மகேந்திர விஜேரத்னபா. அ.
கிராம அபிவிருத்திப் பிரதி அமைச்சர் — ஜஞப் ஜாபிர் ஏ. காதர், பா. அ.
```

கைத்தொழில், விஞ்ஞான அலுவல்கள் பிரதி அமைச்சர் — திரு. சேனராஜா சமரநாயக்க, பா. அ.

# தலேவர் குழாம்

திரு. வி. ஜ. மு. லொக்குபண்டார, திரு. ஹரல்ட் ஹோத், திரு. யூ. பி. விஜேகோன், திருமதி ரேனுகா ஹேரத், ஜஞப் எம். ஹலீம் இஷாக், திரு. பெனட் குணசேக்கர, திரு. மைத்ரிபால சேஞநாயக்க

# பாராளுமன்றக் குழுக்கள்

#### தெரிவுக் குழு

திரு. ஈ. எல். சேளுநாயக்க (தலேவர்) திரு. ஆர். பிரேமதாச, திரு. எம். வின்சன்ற் பெரேரா, வைத்திய கலாநிதி ரஞ்சித் அத்தபத்து, திரு. எஸ். தொண்டமான், ஜனுப் எம். ஏ. அப்துல் மஜீத், திரு. எம். ஜோசப் மைக்கல் பெரேரா, திரு. தினேஷ் குணவர்த்தன, திரு. அனுர பண்டாரநாயக்க, திரு. சரத் முத்தெட்டுவெகம், திரு. மைத்ரிபால சேளுநாயக்க.

# சபைக் குழு

திரு. ஈ. எல். சேளுநாயக்க (தஃலவர்), திரு. எம். வின்சன்ற் பெரேரா, திருமதி சுனேத்ரா ரணசிங்ஹ, திரு. வீரசிங்க மல்லிமாரச்சி, திரு. ஷெல்ரண் ரணராஜ, ஜஞப் எம். ஹலீம் இஷாக், திரு. சுனில் ரஞ்சன் ஜயக்கொடி, திரு. அமரசிறி தொடங்கொட, திரு. றிச்சட் பத்திரண, திரு. அசோக்க வடிகமங்காவ.

#### நிலேக் கட்டீளகள் குழு

திரு. ஈ. எல். சேளுநாயக்க (தஃலவர்), திரு. எம். நோமன் வைத்யரத்ன, திரு. எட்மண்ட் சமரவிக்ரம, திரு. ஆர். பிரேமதாச, திரு. லலித் அத்துலத் முதலி, திரு வி. ஜ. மு. லொக்குபண்டார, திரு. ஆனந்த தஸநாயக்க, திரு. சரத் முத்தெட்டுவெகம, திரு. அனில் முனசிங்ஹ.

#### பாராளுமன்ற அலுவல்கள் குழு

திரு. ஈ. எல். சேளுநாயக்க (தஃலவர்), திரு. எம். நோமன் வைத்யரத்ன, திரு. எட்மண்ட் சமரவிக்ரம, திரு. ஆர். பிரேமதாச, பாராளுமன்றச் சபை முதல்வர், திரு. அனுர பண்டாரநாயக்க, எதிர்க்கட்சி முதல்வர், திரு. எம். வின்சன்ற் பெரேரா, அரசாங்கப் பிரதம கொறடா, திரு. லக்ஷ்மன் ஜயக்கொடி, எதிர்க்கட்சிப் பிரதம கொறடா, திரு. எஸ். தொண்டமான், திரு. வி. ஜ. மு. லொக்குபண்டார, திரு. ஹரீந்திர கொறயா, திரு. தினேஷ் குணவர்த்தன, திரு. சரத் முத்தெட்டுவெகம.

#### சிறப்புரிமைக் குழு

திரு. ஆர். பிரேமதாச (தலேவர்), திரு. நோமன் வைத்யரத்ன, திரு. லலித் அத்துலத் முதலி, திரு. எஸ். தொண்டமான், ஜஞப் ஏ. சீ. எஸ். ஹமீத், திரு. ரிரோன் பெர்ஞண்டோ, திரு. அனுர பண்டாரநாயக்க, திரு. சரத் முத்தெட்டுவெகம, திரு. சந்திர ரணதுங்க, திரு. மைத்ரிபால சேஞநாயக்க.

#### பொதுமனுக் குழு

அல்ஹாஜ் எம். அப்துல் பாகிர் மாகார் (தலேவர்), திரு. ரூகன் அபேகுணசேக்கர, ஜனுப் எம். ஹலீம் இஷாக், திரு. மெரில் காரியவசம், திரு. தினேஷ் குணவர்த்தன, கலாநிதி டபிள்யு. தஹநாயக்க, திரு. ச. பீ. போல் பெரேரா, திரு. சரத் முத்தெட்டுவெகம், திரு. சந்திர ரணதுங்க, திரு. ஆர். பீ. விஜேசிறி, திரு. அசோக டபிள்யு. சோமரத்ன.

#### அரசாங்கக் கணக்குக் குழு

திரு. டபிள்யு. பீ. பி. திஸாநாயக்க (தலேவர்), திரு. ஏ. டி. பி. ஏக்கநாயக்க, திரு. வீரசிங்ஹ மல்லிமாரச்சி, திரு. சந்திரகுமார விஜய குணவர்த்தன, திரு. லக்ஷ்மன் ஜயக்கொடி, திரு. ஆனந்த தஸநாயக்க, திரு. ஜீ. பி. எஸ். த சில்வா, திரு. றிச்சட் பத்திரண, திரு. சரத் முத்தெட்டுவெகம், திரு. ஆர். பீ. விஜேசிறி.

#### அரசாங்க முயற்சிகள் குழு

திரு, ஜே. ஏ. ஈ. அமரதுங்க (தல்வர்), திரு. மஹேந்திர விஜேரத்ன, திரு. ருேஹான் அபேகுணசேக்கர, ஜஞப் எம். ஹலீம் இஷாக், திரு. மெரில் காரியவசம், திரு. தினேஷ் குணவர்த்தன, திரு. பெனற் குணசேக்கர, திரு. லக்ஷமன் ஜயக்கொடி, திரு. ஈ. பீ. போல் பெரேரா, கலாதிதி விமல் விக்ரமசிங்ஹ.

# சட்டவாக்க நிலேக் குழு — "ஏ"

திருமதி சுனேத்ரா ரணசிங்ஹ, திரு. கே. டபிள்யு. ஆர். எம். ஏக்கநாயக்க, திரு. எச். ஜீ. பீ. நெல்சன், ஜனுப். ஜாபிர் ஏ. காதர், திரு. ஹீர்த்திர கொறயா, திரு. சந்திரா கண்கத்த, திரு. ரிரேன் பெர்ணுண்டோ, திரு. மகேந்திர விஜேரத்ன, திரு. மேர்வின் ஜே. குறே, திரு. தினேஷ் குணவர்த்தன, திரு. றைற்றர் திலகசேக்கர, திரு. ஆனந்த தஸநாயக்க, திரு. அனுர பண்டாரநாயக்க, திரு. எஸ். டி. பண்டாரநாயக்க, திரு. அனில் முனசிங்ஹ, திருமதி அம்ராவதி பியசீலி ரத்நாயக்க, திரு. ஆர். எம். கே. பீ. ரத்நாயக்க, திரு. ஆர். பீ. விஜேசிறி, திருமதி தயா சேபாலி சேனுதீர.

# சட்டவாக்க நிலேக்குழு — "பி"

திரு. ஏ. டி. பி. ஏக்கநாயக்க, திரு. ஆரியரத்ன ஜயதிலக்க, திரு. எச். பீ. வன்னிநாயக்க, திரு. எச். பீ. அபேரத்ன, திரு. எஸ். டபிள்யு. அலவத்துவல, திரு. பி. பீ. கவிரத்ன, சேநராஜா சமரநாயக்க, ஜஞப் எம். ஹலீம் இஷாக், திரு. ஏ. டி. பீ. ஏக்கநாயக்க, திரு. கமல் ஜயக்கொடி, திரு. லக்ஷமன் ஜயக்கொடி, செல்வி சிறியாணி டனியல், திரு. ஜீ. வி. எஸ். த சில்வா, திரு. அமரசிறி தொடங்கொடி, திரு. எஸ். டி. பண்டாரநாயக்க, திரு. எச். டி. எல். லீலாரத்ன, திரு. எச். எம். ஏ. லொக்குபண்டா, திரு. தயாரத்ன வலகம்பாகு, கலாநிதி விமல் விக்ரமசிங்ஹ, திரு. ஜே. ஜீ. விஜேரத்ன பண்டா, திரு. மைத்ரிபால சேனுநாயக்க.

உயர்பதவி அபேட்சகர் தகுதி ஆய் தெரிகுழு

திரு. ஆர். பிரேமதாச (தஃலவர்), திரு. எஸ். தொண்டமான், கலாநிதி ஆனந்த திஸ்ஸ த அல்விஸ், வைத்திய கலாநிதி ரஞ்சித் அத்தபத்து, ஜஞப் அப்துல் ரஸ்ஸாக் மன்ஸூர், திரு ஹரீந்திர கொறயா, திரு. ஷெல்ரன் ரணராஜ, திரு. தினேஷ் குணவர்த்தன, திரு. சரத் முத்தெட்டுவெகம,

பாராளுமன்ற அங்கத்தவர் திரு. ஆர். ஜி. சமரநாயக்கவுக்கு எதிரான குற்றச்சாட்டுக்கஃள விசாரிப்பதற்கான தெரிகுழு திரு. காமினி திஸாநாயக்க (தஃலவர்), வைத்தியகலாநிதி ரஞ்சித் அத்தபத்து, திரு. ஹரீந்திர கொறயா, திரு. அனுர பண்டாரநாயக்க, திரு. அனில் முனசிங்ஹ,

1972 இல் இருந்து 1977 வரை அவசரகால நிலமையை நீடித்ததில் அமைச்சர்களின் பொறுப்புப் பற்றி விசாரிப்பதற்கான தெரிகுழு திரு. ஆர். பிரேமதாச (தலேவர்), திரு. லலித் அத்துலத் முதலி, திரு. எம். வின்சன்ற் பெரேரா, திரு. கே. டபிள்யு. தேவநாயகம், திரு. ரணில் விக்கிரமசிங்ஹ, ஜனுப் எம். எம். எம். அபூசாலி, திரு. ஹரீந்திர கொறயா.

பாராளுமன்ற அங்கத்தினர் சம்பந்தமாகப் புதினப் பத்திரிகை வெளியீடுகள் பற்றிய தெரிகுழு

கலாநிதி ஆனந்ததிஸ்ஸ த அல்வி<mark>ஸ்</mark> (தஃலவர்), திரு. லக்ஷ்மன் ஜயக்கொடி, திரு. ஈ. பீ. போல் பெரேரா, திரு. சரத் முத்தெட்டுவெகம, திரு. காமினி ராஜபக்ஷ, திரு. ஜினதாச வீரசிங்ஹ,

ஹரிஸ்பத்துவ இரண்டாம் அங்கத்தவரது குற்றச்சாட்டுக்கள் பற்றிய தெரிகுழு

திரு. ஆர். ஜே. ஜீ. த மெல் (தலேவர்), திரு. கே. டபிள்யு. தேவநாயகம், திரு. பெஸ்ரஸ் பெரேரா, திரு. ரணில் விக்ரமசிங்ஹ, ஜஞப் ஜாபிர் ஏ. காதர், திரு. ஜே. ஏ. ஈ. அமரதுங்க, திரு. லக்ஷ்மன் ஜயக்கொடி, திரு. அனில் முனசிங்ஹ.

கம்பஹ அங்கத்தவரை ஸ்ரீ ல. சு. க. இலிருந்து வெளியேற்றியது பற்றிய தெரிகுழு

திரு. லலித் அத்துலத் முதலி (தலேவர்), திரு. வீரசிங்ஹ மல்லிமாராச்சி, திரு. ஹரிந்திர கொறயா, திரு. அமரசிறி தொடங்கொட, திரு. சந்திரா ரணதுங்க,

மஹற இடைத்தேர்தல் பற்றிய தெரிகுழு

ஜ<mark>னுப் எம். எச். முஹம்</mark>மத் (தலேவர்), திரு. பெஸ்ரஸ் பெரேரா, திரு. டி. பி. விஜேதுங்க, திரு. வி. ஜ. மு. லொக்குபண்டார, திரு. எம். <mark>டி.</mark> பிரேமரத்தின, திரு. எஸ். டி. பண்டாரநாய்க்க,

வாக்குரிமை, தேர்தல்கள் பற்றிய தெரிகுழு

திரு. ஆர். பிரேமதாச (தீலவர்), திரு. லலித் அத்துலத் முதலி, திரு. எஸ். தொண்டமான், திரு. காமினி திசாநாயக்க, திரு. கே. டபிள்யு. தேவநாயகம், திரு. ரணில் விக்கிரமசிங்ஹ, ஜஞப் எம். எல். எம். அபூசாலி, திரு. ஷெல்ரன் ரணராஜ, திரு. **தினேஷ்** குணவர்த்தன, திரு. அனுர பண்டாரநாயக்க, திரு. சரத் முத்தெட்டுவெகம், திரு. மைத்திரிபால சேனுநாயக்க.

# ஆலோச2னக் குழுக்கள்

உள்ளூராட்சி, வீடமைப்பு, நிர்மாண ஆலோச2னக் குழு

திரு. ஆர். பிரேமதாச (தலேவர்), திரு. எஸ். டபிள்யு. அலவத்துவெல, திரு. வீரசிங்ஹ மல்லிமாராச்சி, ஜனுப் எம். ஈ. எச். மஹ்றூப், வைத்திய கலாநிதி பீ. எம். பி. சிறில், திரு. எச். பி. அபேரத்ன, திரு. எம். டி. பிரேமரத்தின, திரு. சந்திரகுமார விஜய குணவர்த்தன, திரு. மைத்ரிபால சேஞைநாயக்க.

நெடுஞ்சாலேகள் ஆலோசனேக் குழு

திரு. ஆர். பிரேமதாச (தஃலவர்), திரு. எஸ். டபிள்யு. அலவத்துவல, திரு. ஆர். எம். அப்புஹாமி, திரு. வீரசிங்ஹ மல்லிமாரச்சி, திரு. வீ. எல். விஜேமான்ன, திரு. மகேந்திர விஜேரத்ன, திரு. தயாரத்ன வலகம்பாகு, திரு. ஜே. ஜீ. விஜேரத்ன பண்டா, திரு. மைத்திரிபால சேஞநாயக்க.

அவசரகால சிவில் நிர்வாக ஆலோச2னக் குழு

திரு. ஆர். பிரேமதாச (தலேவர்), திரு. ரி. பி. வேரபிற்றிய, திரு. யூ. பீ. விஜேகோன், திரு. ஹரீந்திர கொறயா, திரு. எம். டி. பிரேமரத்தின், திரு. எம். ஐ. உதுமாலெவ்வை, திரு. மெரில் காரியவசம், திரு. சுனில் இரஞ்சன் ஜயக்கொடி, கலாநிதி டபிள்யூ. தஹாநாயக்க, திரு. மைத்ரிபால சேணுநாயக்க.

திட்டச் செயற்படுத்தல் ஆலோசஃனக் குழு

திரு. டி. பி. வெலகெதர (தீலவர்), திரு. ஆர். எம். அபேகோன், திரு. ஆரியரத்ன ஜயதிலக்க, திரு. யு. பி. விஜேகோன், திரு. ஜீ. எம். பிரேமசந்திர, திரு. மஹிந்த யாப்பா அபேவர்தன, திரு. எஸ். டி. பண்டாரநாயக்க, திரு. அனில் முனசிங்ஹ, கலாநிதி விமல் விக்கிரமசிங்ஹ.

உயர் கல்வி ஆலோச2னக் குழு

திரு..ஏ. எம். ஆர். பீ. அத்தநாயக்க (தஃலவர்), ஜஞப் எம். ஈ. எச். மஹ்ரூப், திரு. டபிள்யு. ஜே. எம். லொக்குபண்டார, திரு. பி. பீ. கவிரத்ன, ஜஞப் எம். எச். எம். நயிஞ மரிக்கார், திரு. ரேஹான் அபேகுணசேக்கர, கலாநிதி டபிள்யு. தஹநாயக்க, திரு. அமரசிறி தொடங்கொட, வைத்திய கலாநிதி எஸ். வை. எஸ். பீ. ஹேரத்.

ஜனதா தோட்டங்கள் அபிவிருத்தி ஆலோச2னக் குழு

திரு. ஹரல்ட் ஹேரத் (தஃலவர்), திரு. நோமன் வைத்யரத்ன, திரு. ஆர். எம். அபேகோன், திரு. என். ஏ. செனெவிரத்ன, திருமதி ரேணுகா ஹேரத், திரு. ஜே. எல். சிறிசேன, திரு. லக்ஷ்மன் ஜயக்கொடி, திரு. கே. வின்சன்ற் பெரேரா, திரு. ஏ. கே. டி. வணிகரத்ன.

அரச பெருந்தோட்ட ஆலோச2னக் குழு

திரு. வீ. எல். விஜேமான்ன (தஃலவர்), திரு. கே. அபேவிக்ரம,திரு. ரூப்பசேன கருணுதிலக்க, திரு. காமினி அத்துகோறள, ஜணுப் எம். எல். எம். அபுசாலி, திரு. சந்திரா கண்கந்த, திரு. மகிந்த <mark>யாப்பா அபயவர்த்தன, திரு. ஜே. ஏ. ஈ. அமரதுங்க, திரு. றிச்சட் பத்திரண, திரு. அ</mark>னில் முனசிங்ஹ. மின்சக்தி, எரிபொருள் ஆலோச2னக் குழு

திரு. பி. தயாரத்ன (தலேவர்), ஜஞப் எம். ஏ. அப்துல் மஜீத், திரு. சந்திரகுமார விஜய குணவர்த்தன, திரு. தினேஷ் குணவர்த்தன, திரு. பெனட் குணசேக்கர, திரு. லக்ஷ்மன் ஜயக்கொடி, திரு. ஆர். எம். புஞ்சிபண்டார, திரு. எச். டி. எல். லீலாரத்ன, திரு. ஆர். பி. விஜேசிறி.

பொது நிர்வாக ஆலோசனேக் குழு

திரு. மொன்ரேகு ஜயவிக்கிரம (தல்வர்), திரு. ஹரீந்திர கொறயா, திரு. ஏ. டி. பி. ஏக்கநாயக்க, திரு. ரூபசேன கருணுதிலக்க, திரு. டபிள்யு. பி. பீ. திஸாநாயக்க, திரு. ஜீ. டி. மகிந்த சோம, திரு. அமரசிறி தொடங்கொட, திரு. தயானந்த விக்கிரமசிங்ஹ, திரு. மைத்ரிபால சேளுநாயக்க.

பெருந்தோட்டத் தொழில்கள் ஆலோச2னக் குழு

திரு. மொன்ரேகு ஜயவிக்கிரம (தலேவர்), திரு. அலிக் அலுவிஹாரே, திரு. ஹரல்ட் ஹேரத், திரு. ஆர். எம். அப்புஹாமி, திரு. கே. அபேவிக்ரம, திரு. மெரில் காரியவசம், திரு. ஆனந்த தஸநாயக்க, திரு. அமரசிறி தொடங்கொட, திரு. அசோக்க டபிள்யு. சோமரத்ன.

சமூகசேவைகள் ஆலோச2னக் குழு

திரு. என். எச். ஏ. எம். கருணூத்ன (தஃலவர்), திரு. ஜே. எல். சிறிசேன, திரு. இந்திரதாச ஹெட்டி ஆராய்ச்சி, திரு. ஆனந்த குலரத்ன, திரு. சந்திரகுமார விஜய குணவர்த்தன, திரு. கமல் ஜயக்கொடி, திரு. றைற்றர் திலகசேக்கர, திரு. சிறில் மத்திவ், திரு. சந்திர ரணதுங்க, திகு. எச். என். ஏ. லொக்குபண்டார, திரு. மைத்ரிபால சேணுநாயக்க.

கலாசார அலுவல்கள் ஆலோச2னக் குழு

திரு. ஈ. எல். பி. ஹுருள்ளே (தலேவர்), திரு. டபிள்யு. எம். ஜீ. ரி. பண்டா, திரு. பீ. சி. இம்புலான, திரு. வி. ஜ. மு. லொக்குபண்டார, திரு. லக்ஷ்மன் ஜயக்கொடி, திரு. றைற்றர் திலகசேக்கர, திரு. சிறில் மத்திவ், திரு. ஆர். எம். கே<mark>. பி.</mark> ரத்னையக்க, திரு. காமினி ராஜபக்ஷ.

போக்குவரத்து ஆலோச2னக் குழு

ஜனுப் எம். எச். <mark>முஹம்மத் (தஃல</mark>வர்), திரு. எச். குலரத்ன, திரு. கே. டீ. எம். சி<mark>. பண்டார, ஜனுப் எம். ஈ. எச். மஹ்றூப், திரு. இந்திரதாச</mark> ஹெற்றியாராச்சி, ஜ<mark>னுப் ஜா</mark>பிர் ஏ. காதர், திரு. சந்திரா கண்கந்த, ஜனுப் எம். ஐ. உதுமாலெப்பை, திரு. ரிச்சட் பத்திரன, திரு. ஆர். எம், புஞ்சிபண்டார, திரு. ஆர். பீ. விஜேசிறி, திருமதி தயாசேபாலி சேனுதிர.

போக்குவரத்துச் சபைகள் ஆலோச2ீனக் குழு

ஜஞப் எம். எச். முஹம்மத் (தஃலவர்), திரு. எச். பீ. அபேரத்ன, திரு. ஜீ. டீ. மஹிந்தசோம, திரு. அலிக் அலுவிஹாரே, திரு. வீரவன்னி சமரவீர, திரு. கே. வின்சன்ற் பெரேரா, திரு. அனில் முனசிங்ஹ, திரு. ஆர். எம். கே. பீ. ரத்ஞயக்க, திரு. அசோக்க டபிள்யு. சோமரத்ன.

தனியார் பஸ் போக்குவரத்து ஆலோச2னக் குழு

ஜஞப் எம். எச். முஹம்மத் (தலேவர்), திரு. பி. பீ. கவிரத்ன, திரு. ஹரீந்திர கொரயா, திரு. டபிள்யு. எம். கருணரத்ன, திரு. ஜே. எம். குமாரதாச, திரு. அமரசிறி தொடங்கொட, திரு. காமினீ லொக்குகே, திரு. ஜினதாச வீரசிங்ஹ, திரு. ஆர். ஜி. சமரநாயக்க.

வர்த்தக கைத்தொழில் நிறுவனங்கள் பாதுகாப்பு ஆலோச2னக் குழு

ஜனுப் எம். எச். முகம்மத் (தஃவவர்), திரு. ரி. பீ. வேரபிற்றிய, திரு. ஏ. எம். ஆர். பீ. அத்தநாயக்க, ஜனுப் எம். எல். எம். அபூசாலி, திரு. எஸ். எஸ். அபேசுந்தர, திரு. எம். ஜோசப் மைக்கல் பெரேரா, திரு. ஆர். எம். கருணுரத்ன, திரு. பி. எஸ். எல். கலப்பத்தி, திரு. ஈ. பீ. போல் பெரேரா, திரு. எஸ். டி. பண்டாரநாயக்க, திரு. அசோக வடிகமங்காவ.

கிராம அபிவிருத்தி ஆலோச2னக் குழு

திருமதி விமலா கன்னங்கர, எம். பி. ஈ. (தலேவர்), ஜஞப் ஜாபிர் ஏ. காதர், திரு. ஜே. எம். குமாரதாச, திரு. கமல் ஜயக்கொடி, செல்வி சிறியாணி டானியல், திரு. ஆனந்த தஸநாயக்க, திரு. எச். டி. எல். லீலாரத்ன, திரு. ஏ. கே. டி. வணிகரத்ன, திருமதி எல். எம். ஈ. விஜேசிறி.

விவசாய அபிவிருத்தி, ஆராய்ச்சி ஆலோசனேக் குழு

திரு. காமனி ஜயசூரிய (தலேவர்), திரு. எஸ். எஸ். அபேசுந்தர, திரு. டபிள்யூ. பி. பீ. திஸாநாயக்க, திரு. எச். பி. நெல்சன், திரு. ஜயவிக்ரம பெரோர, திரு. நந்த மத்திவ், திரு. ஆர். எம். தர்மதாச பண்டா, திரு. ஜி. வி. எஸ். த. சில்வா, திரு. அனில் முனசிங்ஹ, திரு. எச். எம். ஏ. லொக்குபண்டா.

உணவு, கூட்டுறவு ஆலோச2னக் குழு

திரு. காமனி ஜயசூரிய (தஃலவர்), திரு. சரத் சந்திர ராஜகருண, திரு. ஆரியரத்ன ஜயதிலக, திரு. லயனல் ஜயதிலக, திரு. பேஸி சமரவீர, திரு. ஜீ. வீ. எஸ். த சில்வா, கலாநிதி டபிள்யூ. தஹநாயக்க, திரு. றிச்சட் பதிரண, டபிள்யு. எம். ஜீ. ரி. பண்டா, திரு. ஆர். எம். கே. பீ. ரத்நாயக்க, திரு. ஆர். பீ. விஜேசிறி.

புடைவைத் தொழில் ஆலோசஃனக் குழு

திரு. விஜயபால மெண்டிஸ் (தஃலவர்), திரு. ஆர். எம். தர்மதாச பண்டா, ஜஞப் எம். ஹலீம் இஷாக், திரு. பௌட் குணசேக்கர, திரு.. ஈ. பீ. போல் பெரேரா, திரு. ஏ. கே. டி. வணிகரத்ன, திரு. ஜினதாச வீரசிங்ஹ, திரு. எஸ். பி. விஜேகோன், திரு. ஆர். ஜி. சமரநாயக்க.

வெளிநாட்டலுவல்கள் ஆலோச2னக் குழு

ஜனுப் ஏ. சீ. எஸ். ஹமீத் (தஃலவர்), திரு. ரிரூன் பெர்ணண்டோ, திரு. நோமன் வைத்யர<mark>த்</mark>ன, திரு. ஹரீந்திர கொறயா, திரு. அனுர பஸ்தியன், திரு. தினேஷ் குணவர்தன, திரு. லஷ்மன் ஜயக்கொடி, திரு. அனுர பண்டாரநாயக்க, திரு. சரத் முத்தெட்டுவெகம.

உள்நாட்டலுவல்கள் ஆலோச2னக் குழு

திரு. கே. டபிள்யு. தேவநாயகம் (தலேவர்), திரு. பேஸி சமரவீர, திரு. கே. டபிள்யு. ஆர். எம். ஏக்கநாயக்க, திருமதி ஆர். பத்மநாதன், திரு. நந்த மத்திவ், வைத்திய கலாநிதி பீ. எம். பி. சிரில், திரு. இந்திரதாச ஹெட்டியாரச்சி, திரு. அனில் முனசிங்ஹ, திரு. சந்திர ரணதுங்க.

தபால், தந்திப் போக்குவரத்து ஆலோச2னக் குழு

திரு. டி. பீ. விஜேதுங்க (தீலவர்), ஜஞப் எம். ஏ. அப்துல் மஜீது, திரு. ஏ. டி. பீ. ஏக்கநாயக்க, திரு. எச். பீ. வன்னிநாயக்க, ஜஞப் ஹலீம் இஷாக், திரு. வசந்த உதயரத்ன, திரு. மேவின் ஜே. குறே, திரு. ஈ. பி. போல் பெரேரா, திரு. எஸ். டி. பண்டாரநாயக்க.

நிதி, அமைப்புத் திட்ட ஆலோச2னக் குழு

திரு. ஆர். ஜே. ஜீ. த மெல் (தம்லவர்), ஜணுப் எம். எச். எம். நமினு மரிக்கார், திரு. நோமன் வைத்யரத்ன, திரு. யூ. பீ. விஜேகோன், திரு. ஹரீந்திர கொறயா, திரு. ஜே. ஏ. ஈ. அமரதுங்க, திரு. லக்ஷ்மன் ஜயக்கொடி, திரு. அனுர பண்டாரநாயக்க, கலாநிதி விமல் விக்ரமசிங்ஹ.

காணி, காணி அபிவிருத்தி ஆலோச2னக் குழு

திரு. காமினி திஸாநாயக்க (தலேவர்), திரு. ஏ. எம். எஸ். அதிகாரி, திரு. ஏ. டி. பீ. ஏக்கநாயக்க, திரு. கே. டி. எம். சீ. பண்டார, வைத்திய கலாநிதி பி. எம். பீ. சிறில், திரு. எம். ஏ. அப்துல் மஜீது, திரு. தினேஷ் குணவர்த்தன, திரு. அனுர பண்டாரநாயக்க, திரு. எச். எம். ஏ. லொக்குபண்டா, திரு. எஸ். பி. விஜேகோன். மகாவலி அபிவிருத்தி ஆலோச2னக் குழு

திரு. காமினி திஸாநாயக்க (தஃலவர்), ஜனுப் எம். எல். எம். அபூசாலி, திரு. கே. டபிள்யு. ஆர். எம். ஏக்கநாயக்க, திரு. பீ. தயாரத்ன, திரு. டபிள்யு. பீ. பி. திஸாநாயக்க, திரு. லக்ஷ்மன் ஜயக்கொடி, திரு. ஆனந்த தஸநாயக்க, திரு. லக்ஷ்மன் செனேவிரத்ன, திரு. யசபால ஹேரத்.

பாராளுமன்ற அலுவல்கள், விளேயாட்டுத்துறை ஆலோசஃனக் குழு

திரு. எம். வின்சன்ற் பெரேரா (தலேவர்), திரு. எம். டி. பிரேமரத்ன, திரு. ஷெல்ரன் ரணராஜ, திரு. மேர்வின் ஜே. குறே, திரு. பி. எஸ். எல். கலப்பத்தி, செல்வி சிரியாணி டானியல், திரு. றிச்சட் பத்திரன, திருமதி அமராவதி பியசீலி ரத்ஞயக்க, திரு. எச். எம். ஏ. லொக்குபண்டா.

தேசிய பாதுகாப்பு, பாதுகாப்பு ஆலோச2னக் குழு

திரு. லலித் அத்துலத் முதலி (தலேவர்), திரு. அனுர பஸ்தியன், திரு. ரி. பீ. வேரபிற்றிய, திரு. ஜீ. டி. மகிந்தசோம, திரு. ஜீ. வீ. புஞ்சிநிலமே, திரு. ரிரேன் பெர்ஞண்டோ, திரு. ஜீ. எம். பிரேமச்சந்திர, திரு. லஷ்மன் ஜயக்கொடி, திரு. சுனில் ரஞ்சன் ஜயக்கொடி, திரு. அனுர பண்டாரநாயக்க.

நீதி ஆலோசனேக் குழு

கலாநிதி நிஸ்ஸங்க விஜயரத்ன (தஃலவர்), திரு. ஷெல்ரன் ரணராஜ, திரு. வி. ஜ. மு. லொக்குபண்டார, ஜனுப் எம். எச். எம். நமினு மரிக்கார், திரு. வீ. எல். விஜேமான்ன, திரு<mark>. அன</mark>ுர பண்டாரநாயக்க, திரு. சரத் முத்தெட்டுவெகம், திரு. சந்திர ரனதுங்க, திரு. அசோக் டபிள்யு. சோமரத்ன.

கடற்றெழில் ஆலோச2னக் குழு

திரு. பெஸ்ரஸ் பெரேரா (தீலவர்), திரு. ஜீ. எம். பிரேமசந்திர, திரு. ஹரல்ட் ஹோத், ஜனுப் அப்துல் றஸ்ஸாக் மன்ஸுர், ஜனுப் எம். ஹலீம் இஷாக், திரு. மேர்வின் ஜே. குறே, திரு. பி. எஸ். எல். கலப்பத்தி, திரு. ஜி. வீ. எஸ். த சில்வா, திரு. ஜினதாச வீரசிங்ஹ.

கிராமிய தொழில்துறை <mark>அபிவிருத்தி ஆலோச</mark>ீனக் குழு

திரு. எஸ். தொண்டமான் (தலேவர்), திரு. எஸ். கே. பியதாச, திரு. எட்மண்ட் சமரவிக்ரம, திரு. ஜயவிக்ரம பெரோ, திரு. ஜே. எல். சிறிசேன, திரு. ரூஹான் அபேகுணசேக்கர, திரு. ஜீ. எஸ். த சில்வா, திரு. கே. ஆனந்த குலரத்ன, திரு. அனில் முனசிங்ஹ, திரு. அசோக்க வடிகமங்காவ.

இளேஞர் அலுவல்கள், தொழில் வாய்ப்பு ஆலோச2ீனக் குழு

திரு. ரணில் விக்ரமசிங்ஹ (தலேவர்), திரு. காமினி அத்துக்கோறள, திரு. எச். பீ. வன்னிநாயக்க, திரு. சுனில் ரஞ்சன் ஜயக்கொடி, திரு. எஸ். டீ. பண்டாரநாயக்க, திரு. தயானந்த விக்ரமசிங்ஹ, திரு. ஜே. ஜி. விஜேரத்ன பண்டா, திரு. ஜினதாச வீரசிங்ஹ, திருமதி தயா சேபால சேளுதீர.

கல்வி ஆலோச2னக் குழு

திரு. ரணில் விக்ரமசிங்ஹ (தலேவர்), திரு. வீரவன்னி சமரவீர, திரு. லயனல் ஜயதிலக்க, ஜஞப் அப்துல் றஸ்ஸாக் மன்ஸூர், திருமதி ரேணுகா ஹோத், ஜஞப் எம். ஐ. உதுமாலெப்பை, திரு. றிச்சர்ட் பதிரண திருமதி அமராவதி பியசீலி ரத்ஞயக்க, திரு. ஜே. ஜி. விஜேரத்ன பண்டா.

இராஜாங்க ஆலோச2னக் குழு

கலாநிதி ஆனந்த திஸ்ஸ த அல்விஸ் (தஃவவர்), திரு. சந்திரா கருணரத்ன, திரு. வி. ஜ. மு. லொக்குபண்டார, திரு. டபிள்யு. எம். ஜீ. ரீ. பண்டா, திரு. அனுரா பஸ்தியன், ஜஞப் ஜாபிர் ஏ. காதர், திரு. அமரசிறி தொடங்கொட, திரு. எஸ். டி. பண்டாரநாயக்க, திரு. அனில் முனசிங்ஹ, திரு. சேனராஜா சமரநாயக்க, திருமதி தயா சேபாலி சேஞதீர.

பிரதேச அபிவிருத்தி ஆலோச2ீனக் குழு

திரு. சி. இராசதுரை (தஃலவர்), திரு. டி. வின்சன்ற் டயஸ், திரு. பீ. தயாரத்ன, திரு. எச். ஜீ. பி. நெல்சன், ஜஞப் அப்துல் றஸாக் மன்குர், ஜஞப் எம். ஈ. எச். மஹ்றூப், திரு. யு. பி விஜேகோன், திரு. தினேஷ் குணவர்த்தன, திரு. தயாரத்ன வலகம்பாகு, திரு. எஸ். பி. விஜேகோன்.

சுகாதார ஆலோச2ீனக் குழு

வைத்திய கலாநிதி ரஞ்சித் அத்தபுத்து (தலேவர்), திரு. சந்திரா கண்கந்த, திருமதி சுனேத்ரா ரணசிங்க, திரு. டபிள்யூ. ஜே. எம். லொக்குபண்டார, வைத்திய கலாநிதி பீ. எம். பி. சிறில், திரு. எஸ். கே. பியதாச, திரு. ஆனந்த தசநாயக்க, மைத்திரிபால சேஞநாயக்க, வைத்திய கலாநிதி எஸ். வை. எஸ். பீ. ஹேர்க்.

மாதர் அலுவல்கள், போதனு வைத்தியசாலேகள் ஆலோசலேக் குழு

திருமதி சுனேத்ரா றணுசிங்க (தஃலவர்), திரு. ஜீ. வீ. புஞ்சிநிலமே, திரு. சந்திரா கண்கந்த, திரு. டி. வின்சன்ட் ட்யஸ், திரு. தினேஷ் குணவர்தன, செல்வி சிறியாணி டானியல், திருமதி அமராவதி பியசீலி ரத்நாயக்க, திருமதி எல். எம். ஈ. விஜேசிறி, வைத்திய கலாநிதி எஸ். வை. எஸ். பீ. ஹோத்.

வர்த்தக, கப்பற்றுறை ஆலோச2னக் குழு

திரு. எம். எஸ். அமரசிறி (தலேவர்), திரு. மகேந்திர விஜேரத்ன, திரு. நோமன் வைத்தியரத்ன, திரு. என். ஏ. செனெவிரத்ன, ஐளுப் ஜாபிர் ஏ. காதர், ஜளுப் எம். ஹலீம் இஷாக், திரு. தினேஷ் குணவர்த்தன, திரு. அமரசிறி தொடங்கொட, திரு. கர்மீனி லொக்குகே, கலரநிதி விமல் விக்கேரமசிங்ஹ்.

கைத்தொழில், விஞ்ஞான அலுவல்கள் ஆலோச7னக் குழு தரு. டென்சில் பெர்ணைடொ (த2ல்வர்), திரு. சேனராஜா சமரநாயக்க, திரு. ஆரியர்த்ன ஜயதிலக, திருமதி ஆர். பத்மநாதன், திரு. மகேந்திர விஜோத்ன, ஜனுப் ஜாபிர் ஏ. காதர், திரு. தினேஷ் குணவர்தன், திரு. லக்ஷமன் ஜயக்கொடி, திரு. காமினி லொகுகே, திரு. லக்ஷமன் செனெவிரத்ன

தொழில் ஆலோச2னக் குழு. . .

திரு. பீ. சி. இம்புலான (தல்லவர்), திரு. எம். ஜோசப் மைக்கல் பெரேரா, திரு. வீரசிங்ஹ மல்லிமாராச்சி, திரு. எஸ். எஸ். அபேசுந்தா, திரு. சேனராஜா சமரநாயக்க. திரு. ஆர். எம். கருணூத்ன, திரு. டபிள்யு. எம். கருணூத்ன, திரு. ஆனந்த தஸநாயக்க, திரு. சரத் முத்தெட்டுவெகம்,

# பாராளுமன்றம்

சபாநாயகர் — திரு. ஈ. எல். சேனுநாயக்க, பா. அ. பிரதிச் சபாநாயகரும் குழுத் தஃலவரும் — திரு. நோமன் வைத்யரத்ன, பா. அ. குழுப் பிரதித் தஃலவர் — திரு. எட்மண்ட் சமரவிக்ரம, பா.அ.

# பிரதான அலுவலகத்தர்

பாராளுமன்றச் செயலாளர் அதிபதி — எஸ். என். செனெவிரத்ன

பிரதிச் செயலாளர் அதிபதி — பி. எஸ். பி. தித்தவெல

உதவிச் செயலாளர் அதிபதி — சீ. டபிள்யு. பன்னில

#### படைக்கலச் சேவிதர் தி2ணக்களம்

படைக்கலச் சேவிதர் — ஆர். அபேசிங்ஹ பிரதிப் படைக்கலச் சேவிதர் — எச். ஏ. பி. வனசிங்ஹ

## நிர்வாகத் திணேக்களம்

நிர்வாகப் பிரதிப் பணிப்பாளர் — கே. ரி. என். த சில்வா

<mark>சபை ஆவண அலுவல</mark>கம் — கே. குணதாச (பிரதான சபை ஆவண உத்தியோகத்தர்), டீ. ரம்மண்டஆரச்சி, எம். சிவநாதன், ஆர். ஜோசப், ஜே.எம். ஆர். ஜயசுந்தர, ஐ. எஸ். ஏ. பெர்ணுண்டோ

<mark>சட்டமூல அலுவலகம் — டி. பரணவிதான (பிரதான சட்டமூல உத்தியோகத்தர்),</mark> ஏ. சுப்பிரமணியம் (பிரதான சபை ஆவண உத்தியோகத்தர்), எம். ஜே. எம். பீ. பீரிஸ், டபிள்யு. பீ. பெரேரா, ரீ. டபிள்யு. ஜே. ஜயரத்ன

குழு அலுவலகம் I — ஜே. இலங்கசிங்ஹ (பிரதான குழு உத்தியோகத்தர்), டபிள்யு. பள்ளியகுருகே, எச். எல். ஆரியரத்ன, எஸ்.டி ஜயசேகர, என். எம். கே. பெர்ணுண்டோ, ஜே. சமரவீர டபிள்யு. ஏ. ஜே. குணபால

குழு அலுவலகம் II — எச். எம். ஜி. பெர்ணண்டோ, (பிரதான குழு உத்தியோகத்தர்), யூ. விஜேசிங்ஹ, ஜே. ஆர். கஜவர ஆராச்சிகே, எல். எம். என். சீ. பெர்ஞண்டோ

தாபன அலுவலகம் — பீ. எஸ். போதரகம் (பிரதான தாபன உத்தியோகத்தர்), டபிள்யு. ஏ. புத்ததாச, எம். டி. சிறிபால, எம். எல். ஏ. தர்மதாச, ஏ. எப். ஏ. ஆர். பெர்ணுண்டோ, எம். என். பீரிஸ், எச். நியுரன்

நிதி, கணக்கு அலுவலகம் — எஸ். எம். சி. பி. சகலசூரிய, (பிரதான நிதி, கணக்கு உத்தியோகத்தர்), எம். எம். சோமபால (பிரதான நிதி, <mark>கணக்கு உத்தியோகத்தர்),</mark> கே. சபாநாயகம், கே. டபிள்யு. சுனில், எம். எஸ். ஜயவீர, வீ. கே. சிதம்பரநாதன், எச். ஆர். ஜீ. த சொய்சா, என். எஸ். கே. வைத்யரத்ன, டி. டி. அந்தோனி

<mark>விநியோகம், சேவைகள் அலுவலகம் —</mark> எச். ஏ. சுகதபால (பிரதான விநியோகம், சேவைகள் உத்தியோகத்தர்), ஆர். ஏ. த சொய்சா (பிரதான <mark>விநியோகம், சேவைகள் உத்தியோகத்தர்), ஈ. எம். பெரேரா, ஆர். எம். பதிநாதர், டபிள்யு. ஏ. ஜே. குணபால, பி. ஏ. ஜயதிலக, பீ. ஜீ. வெலகெதர</mark> சுருக்கெழுத்தாளர்கள் — ஆர். பீ. சிரிபால, திருமதி எச். டி. த சில்வா, திரு. யூ. எல். எல். ஆரியதாச

நூனிலேயப் பொறுப்பாளர் — ரீ. ரீ. எஸ். எஸ். அமரசேக்கர

உப நூனிலேயப் பொறுப்பாளர் — என். எம். சி. திலகரத்ன

பிரதம பாராளுமன்றப் பேச்சு மொழிபெயர்ப்பாளர் —

**சிரேஷ்ட பாராளுமன்றப் பேச்சு மொழிபெயர்ப்பாளர் — எச். வெத்தசிங்ஹ** 

பாராளுமன்றப் பேச்சு மொழிபெயர்ப்பாளர் — எஸ். கே. தம்பிப்பிள்ளே, எஸ். குமாரசாமி, எம். கே. இராகுலன், எஸ். ராஜபக்ஷ, எச். எம். ஷரீப், ஆர். எஸ். தேவநாயகம், திருமதி. எஸ். கே. ஏக்கநாயக, திருமதி ஈ. எம். பலாபத்வல

#### ஹன்சாட் தி2ணக்களம்

ஹன்சாட் பதிப்பாசிரியர் — என். பி. ஏ. ஈ. டி. குணசிங்ஹ

ஹன்சாட் பிரதிப் பதிப்பாசிரியர் — டபிள்யு. எம். பெர்ணண்டோ

ஹன்சாட் உதவிப் பதிப்பாசிரியர் — எம். ஏ. எம். எம். முஹ்மித்தீன், சீ. ஹேவாவசம், பீ. ரி. விஜேதாச, பி. ஏ. விஜேரத்ன, ரீ. எல். ஜுமாத், டீ. சு. சி. த சில்வா, பி. பெரோா

சிரே<mark>ஷ்ட ஹன்சாட் அறிக்கையாளர் — எம். ஸி. எம். ஸாஹிர், ப</mark>ொ. இராசதுரை, எஸ். நடராசா, ஜே. குணதாச, ரி. டபிள்யு. கருணுரத்ன, கே. பி. <mark>அல்விஸ், தொ. ச. லோ. ஜயக்கொடி, கே. ஜே.</mark> ஏ. பெரேரா, பி. ஜி. தர்மசேன, கே. பி. தர்மபந்து, திருமதி எம். ஏ. மில்லகஸ்தென்ன, இ. கதிரவேலு

<mark>ஹன்சாட் அறிக்கையாளர் — டபிள்யு. ஜே. ஜே. பெர்ஞுண்டோ, எம். கே. எச். பியசேன, ஜி. ஏ. றணசிங்ஹ, திருமதி எஸ். எம். பெர்ஞுண்டோ, பீ.</mark> திலகதாஸ், திருமதி ஈ. எம். பெர்ணண்டோ, திருமதி கே. ஏ. பி. அல்விஸ், செல்வி ஜே. எம். டி. ரஞ்சனி, பீ. எல். பீ. விக்ரமரத்ன, திருமதி ஓ. பீ. குணசேக்கர, திருமதி சீ. என். ஏ. சமரக்கோன், திருமுகி. எம். எப். முத்தலிப்

சூசிகை உத்தியோகத்தர் — செல்வி ஈ. எம். எஸ். போம்புவல

#### CHARLE (SET TO BEET TO BE

engelet – Sy n at langensk er e Afte kasennest zelk klanni – Hy Censis maker hat er en men debik elems – Hy kannar maker erke

## in a community to the contraction

margina and all the comments against the comments a

in the second again in a second second

White patrice & - William transmit they a

#### imakinesse hadaas jami mar

ngaranda, 19. — taland makasu definin L. is 10. — taland danish is 2. is 1.

#### diministración de serviciones

the state of the state of the state of the state of

mend green appearant — die georges (die gene gener gener in distance in a committee in benefield of digneral density of the green green in the proposition of distance in

and a strong was many to the second of the s

and administed I — The States and a state of the Company of the contract of the State of the Sta

mandro des affilier y magnetiga agé apprése y (tale multiple e que may il) y l'empetic le marty — Il decompse que pre-

o are to expect to a section and the company of the

some some application of the engineer of the second of the

althur despess agrand — or a rearie (frame collars, france a splantage), of a secure (frame

resident com over done A S -- harmanger of developing

the granteness Constitution - with the Street San

- bearing the company of the company of the company

Sand in the second sand Stanford the contract of the sand

contragen in Suns Sungil continuent — esti. Da pablishelar esti gerraris, era da Gregori

#### in a win Sile 'methodo

manifestation of the same of the same of the land

and the second s

godine a gole obligablet — esk se esk egypeligible it ilpanesare d'it affigure. Le obligation it are grassic a es il

water problem appearance — out on member due Frances, out have all sponses in a long supercise. On the colorest appearance of the

to reference of the fig. of the special of the second seco

# PARLIAMENTARY DEBATES

(HANSARD)

19279

OFFICIAL REPORT

**VOLUME 38** 

# FIRST PARLIAMENT OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA

FIFTH SESSION

# PARLIAMENTARY DEBATES

HANSARD

OFFICIAL REPORT

VOLUME' 38

THE DEMOCRATIC SOCIALIST REPUBLIC
OF
SRI LANKA

HILLH SESSION

#### MEMBERS OF PARLIAMENT

(From 21st July 1977 including changes to date)

Abdul Bakeer Markar, Mohamed (First Beruwala)

Abdul Cader, Mohamed Jabir (Second Colombo Central)

Abdul Majeed, Mohamedali Ahamed (Sammanturai)

Abeygoonasekera, George Hector (Hanguranketa) - (died, 4th January, 1981)

Abevgunasekera, Rohan (Hanguranketa)-(nominated, 11th March, 1981)

Abeykoon, Ratnayake Mudiyanselage (Hali-Ela)

Abeyratne, Herath Banda (Yapahuwa)

Abeysundera, Sunil Subasiri (Yatinuwara)

Abeywardana, Mahinda Yapa, (Hakmana) -(by-election, 18th May, 1983)

Abeywickrema, Keerthisena Chandradasa (Deniyaya)

Abeywickrema, Sumanadasa (Akmeemana) -(resigned, 10th February, 1983)

Aboosally, Mohamed Lebbe Marikkar (Balangoda)

Adikari, Adikari Mudiyanselage Somapala (Kalawewa)

Ahamed Fareeth, Meera Lebbe (Second Batticaloa) - (died, 10th September, 1985)

Akurugoda, Sepala (Baddegama) - (nominated, 14th July, 1981; resigned, 10th February, 1983.)

Alaalasuntharam, Arumugam Murugesu (Kopay)-(nominated, 10th February, 1982; vacated Seat, 4th January, 1984)

Alawatuwala, Somaweera Wijesinghe (Dodangaslanda)

Aluvihare, Alick (Matale)

Amarasiri, Matarage Sirisena (Hiniduma)

Amaratunga, John Anthony Emmanuel (Wattala)-(nominated, 5th October, 1978)
Amirthalingam, Appapillai (Kankesanturai) - (vacated Seat, 22nd October, 1983)

Ananthasangare, Veerasingham (Kilinochchi) - (vacated Seat, 22nd October, 1983)

Appuhamy, Ratnayake Mudiyanselage (Bandarawela)

Atapattu, Dr. Ranjith Kaniska Parakrama (Beliatta)-(resigned, 10th February, 1983; re-elected at by-election, 18th May, 1983)

Athulath Mudali, Lalith William (Ratmalana)

Attanayake, Attanayake Mudiyanselage Rambanda (Udadumbara)

Attygalle, Dharmasena (Kesbewa)-(resigned, 5th November, 1982)

Atukorale, Gamini (Nivitigala)

Banda, Weerakoon Mudiyanselage Gedera Kumburegedera Tikiri (Galagedera)

Bandara, Kulatunga Dissanayake Mudiyanselage Chandrasoma (Anuradhapura West)

Bandaranaike, Priyadarsi Anura Solomon Dias (Second Nuwara Eliya-Maskeliya)

Bandaranaike, Mrs. Sirimavo Ratwatte Dias (Attanagalla)-(expelled upon Resolution of Parliament, 16th October, 1980)

Bandaranayake, Samuel Dias (Gampaha)

Bastian, Anura (Colombo West)-(by-election, 21st March, 1978)

Beligammana, Ratnayake Mudiyanselage Chandrasena Ratnayake (Mawanella) - (died, 20th September, 1980)

Canagaratnam, Mylvaganam (Second Pottuvil)-(elected, 12th September, 1977; died, 20th April, 1980)

Chandrapala, Debahepuwe Mudiyanselage (Kundasale)-(died. 1st February, 1984).

Cooray, Mannamarakkalage Mervyn Joseph (Panadura)-(nominated, 22nd March, 1983)

Corea, Harindra Jayanthi (Chilaw)

Cyril, Dr. Patabendi Madduma Baduge (Tissamaharama)-(resigned, 10th February, 1983; re-elected at by-election, 18th May, 1983)

Dahanayake, Dr. Wijayananda (Galle)-(by-election, 20th December, 1979)

Daniel, Mahahithana Aratchchige Anura (Hewaheta)-(resigned, 18th April, 1982)

Daniel, Miss Mahahithana Aratchchige, Rupa Sriyani (Hewaheta)-(nominated, 12th July, 1982)

Dassanayake, Dassanayake Mudiyanselage Ananda (Kotmale)

Dayaratne, Petikirige (Amparai)

de Alwis, Dr. Maha Amarasinghage Anandatissa (Kotte)

de Mel, Ronald Joseph Godfrey (Devinuwara)-(resigned, 9th February, 1983; nominated (Bulathsinhala)-9th February, 1983)

de Silva Dangedera Gamage Albert (Galle)-(election declared void, September, 1979; nominated (Kamburupitiya), 22nd November, 1979; resigned, 10th February 1983)

de Silva, Gonapeenuwala Vithanage Sirisena (Habaraduwa)-(by-election, 18th May, 1983)

de Silva, Merril Vernon (Minneriya)-(resigned, 24th October, 1983)

Devanayagam, Kanapathipillai William (Kalkudah)

Dharmadasa Banda, Ratnayake Mudiyanselage (Bibile)

Dharmalingam, Visvanathar (Manipay)-(vacated Seat. 8th October, 1983)

Dias, Don Vincent (Badulla)

Dissanayake, Lionel Gamini (First Nuwara Eliya-Maskeliya)

Dissanayake, Weerasuriya Dissanayake Mudiyanselage Punchi Banda (Gampola)

Dodangodage, Gardiye Hewawasam Amarasiri (Baddegama)-(by-election, 18th May, 1983)

F

Ekanayake, Appuhamige Dingiri Banda (Medirigiriya)

Ekanayake, Karapperu Wijetunge Rajapakse Mudiyansele (Dambulla)

F

Fernando, Nicholas Denzil (Negombo)

Fernando, Dr. Sirikkaththuge Neville Arthur (Panadura)-(resigned, 23rd December, 1981)

Fernando, Tyronne Lyle Delano (Moratuwa)

Fonseka, Gampolage Pathmin (Panadura) -(nominated, 20th January, 1982; resigned, 10th February, 1983)

Franciscu, Thomaratne Don (Mulkirigala)-(resigned, 10th February, 1983)

6

Galapptthy, Peter Silva Loku - (Devinuwara) - (by-election, 18th May, 1983)

Ganeshalingam, Poopalapillai (Paddiruppu) - (vacated Seat, 22nd October, 1983)

Gankanda, Muhandiramalage Chandrasekera (Pelmadulla)

Gunasekera, Gamage Don Premaratne (Maharagama)-(resigned, 10th February, 1983)

Gunasekera, Ranasinghe Hettiaratchchige Tudor Edward Ranasinghe (Mahara)-(resigned, 10th February, 1983)

Gunasekera, Senerath Gunasekera Vidaneralalage Bennet Dias (Minuwangoda)

Gunawardane, Chandrakumara Wijeya (Kamburupitiya)-(by-election, 18th May, 1983)

Gunawardene, Dinesh Chandra Rupasinghe (Maharagama)-(by-election, 18th May, 1983)

H

Hameed, Abdul Cader Shahul (First Harispattuwa)

Herat, James Edward Harold (Nattandiya)

Herat, Sirisena Bandara (Hiriyala)-(died, 6th June, 1983)

Herat, Dr. Sivuratne Yapabandara Semasinghe Bandara (Hiriyala)-(nominated, 19th July, 1983)

Herath, Mrs. Dunutilaka Mudiyanselage Renuka Menike (Walapane)

Herath, Wannihamy Yasapala (Anuradhapura East)

Hettiarachchi, Indradasa (Horana)

Hurulle, Edwin Loku Bandara (Horowpotana)

I

Imbulana, Pema Chandra (Ruwanwella)

Ishak, Mohamed Haleem (Third Colombo Central)

J

Jagathsena, Maduwa Hewa Kusumachandra (Ambalangoda)-(by-election, 18th May, 1983; died 5th July 1984)

Jalaldeen, Mohamed Aliyar Mohamed (First Pottuvil)—(elected, 12th September, 1977; expelled upon Resolution of Parliament, 25th February, 1983)

Jayakody, Jayakody Aratchchige Don Sunil Ranjan (Polgahawela)

Jayakody, Kamalawarna Kumarasinghe (Mahara)-(by-election, 18th May, 1983)

Jayakody, Lakshman (Attanagalla)-(nominated, 17th December, 1980)

Jayasinghe, Donald Shelton (Wattala) - (died, 9th September, 1978)

Jayasinghe, Nanayakkara Atulugamage Stephen de Silva (Dehiwala)-(died, 26th September, 1977)

Jayasuriya, Gamini Nanda (Homagama)

Jayatilleke, Jayatilleke Hitihamy Appuhamilage Ariyaratne (Divulapitiya)

Jayatilleke, Lionel (Kuliyapitiya)

Jayawardena, Mahabalage Don Henry (Kaduwela) -(resigned, 30th May, 1983)

Jayawickrema, Walter Geoffrey Montague (Weligama)

Jayewardene, Junius Richard (Colombo West)-(assumed office of President, 4th February, 1978)

K

Kannangara, Mrs. Irene Wimala (Galigamuwa)

Kariyawasam, Dewarakottege Merril Wijesena (Agalawatta)

Karunaratne, Chandra (Nawalapitiya)

Karunaratne, Nuwarapaksa Hewayalage Asoka Mahanama (Rambukkana)

#### (xxxvii)

Karunaratne, Ratnayake Mudiyanselage (Uva-Paranagama)

Karunaratne, Wanasinghe Mudiyanselage (Passara)

Karunatillake, Lokugamage Rupasena (Bentara-Elpitiva)

Kathiravelupillai, Sivasupramaniam (Kopay) - (died, 31st March, 1981)

Kaviratne, Ratnayake Mudiyanselage Punchi Banda (Rattota)

Kiriella, Dr. Leonard Penryn Bandara (Eheliyagoda)-(by-election, 18th May, 1983; died, 7th January, 1984)

Kularatne, Hiripitiyage (Rakwana)

Kularatne, Kadukannage Ananda (Mulkirigala) – (by-election, 18th May, 1983; election declared void, 10th December, 1984; re-elected at by-election, 19th September, 1985)

Kularatane, Mervyn (Eheliyagoda)-(resigned, 10th February 1983)

Kumaradasa, Jayasundera Mudiyanselage (Wellawaya)

L

Leelaratne, Hettiaratchige Don Lutus (Seruwila)

Lokubanda, Herath Mudiyanselage Ariyawardanage (Galgamuwa)

Lokubandara, Wijesinghe Jayaweera Mudiyanselage (Haputale)

Lokuge, Gamini Kulawansa (Kesbewa) - (by-election, 18th May, 1983)

M

Maharoof, Mohamed Ehuttar Hadjiar (Mutur)

Mahindasoma, Gamage Don (Kekirawa)

Malawaraarachchi, Don Edwin (Kamburupitiya) - (resigned, 19th November, 1979)

Mallimarachchi, Weerasinghe (Kolonnawa)

Mathew, Caluwadewage Cyril (Kelaniya)

Mathew, Caluwadewage Nanda (Kolonna)

Mendis, Wijayapala (Katana)

Mohamed, Mohamed Haniffa (Borella)

Moonesinghe, Anil Kumar (Matugama) - (by-election, 18th May, 1983)

Munsoor, Abdul Razak (Kalmunai)

Muttetuwegama, Sarathchandra (Kalawana)-(by-election, 12th January, 1981)

N

Naina Marikar, Mohamadu Haniffa Mohamadu (Puttalam)

Navaratnam, Vallipuram Nallathamby (Chavakachcheri)-(vacated Seat, 22nd October, 1983)

Nelson, Hewa Gajaman Paththinige (Polonnaruwa)

P

Pathiranage, Benthota Richard de Silva (Akmeemana)-(by-election, 18th May, 1983)

Pathmanathan, Mrs. Ranganayaki (Pottuvil)-(nominated, 20th November, 1980)

Perera, Elluppitiyamudiyanselage Peter Paul (Kaduwela)-(nominated, 2nd July, 1983)

Perera, Kasadoruge Vincent (Yatiyantota)

Perera, Mahapatabendige Joseph Michael (Ja-Ela)

Perera, Mallawaratchige Gamini Jayawickrema (Katugampola)

Perera, Mathew Vincent (Colombo North)

Perera, Michael Festus Wenceslaus (Wennappuwa)

Perera, Owitigalage Somadasa (Bulathsinhala) - (resigned, 2nd February, 1983)

Pilapitiya, Abeyratne Bandara Herath (Kalawana)-(vacated Seat, 5th January, 1979; nominated, 17th January, 1979; resigned, 15th January, 1981)

Piyadasa, Suduweli Kondage (Matara)

Premachandra, Gamlath Mohottige (Mawatagama)

Premadasa, Ranasinghe (First Colombo Central)

Premaratne, Mirihanage Don (Avissawella)

Punchi Bandara, Ratnayake Mudiyanselage (Moneragala)

Punchinilame, Galgamuwa Vidanelage, (Ratnapura)

R

Rajadurai, Chelliah (First Batticaloa)

Rajakaruna, Rajakaruna Mohotti Appuhamilage Sarath Chandra (Dompe)

Rajapakse, Gamini (Teldeniya)

Ranaraja, Shelton (Senkadagala)

Ranasinghe, Mrs. Sunethra (Dehiwala) - (by-election, 11th November, 1977)

Ranatunga, Chandradasa (Mawanella)-(nominated, 20th November, 1980)

Rasalingam, Thambipillai (Uduppiddy)-(vacated Seat, 21st October, 1983)

Ratnam, Karthigesar Ponnambalam (Kayts)-(vacated Seat, 22nd October, 1983)

Ratnayake, Mrs. Ratnayake Mudiyanselage Amarawathie Piyaseeli (Wariyapola)

Ratnayake, Ratnayake Mudiyanselage Kalubanda (Panduwasnuwara)

Samaranayake, Punsiri Senaraja Perera (Bandaragama)

Samaranayake, Richard Gregory (Second Beruwala)

Samaraweera, Polwatte Samaraweera Aratchilage Percy (Welimada)

Samaraweera, Weerawanni Mudiyanselage (Wiyaluwa)

Samarawickrema, Arthur Edmund (Colombo East)

Sampanthan, Rajavarodayam (Trincomalee)-(vacated Seat, 7th September, 1983)

Sellathambu, Xavier Mark (Mullaitivu)-(vacated Seat, 21st October, 1983)

Senadheera, Bandulahewa (Karandeniya)-(died, 13th January, 1982)

Senadheera, Mrs. Daya Sepali (Karandeniya)-(nominated, 26th March, 1982)

Senanayake, Edward Lionel (Mahanuwara)

Senanayeke, Maithripala (Medawachchiya)

Seneviratne, Lakshman Pinto Jayatilleke (Mahiyangana)-(by election, 18th April 1985)

Seneviratne, Cyril Pinto Jayatilleke (Mahiyangana)-(died, 26th December, 1984)

Seneviratne, Nissanga Aratchilage (Kegalle)

Sinnalebbe, Ahamed Rizvi (Second Batticaloa) - (nominated, 25th October, 1985)

Sirisena, Jasenthu Livana (Bingiriya)

Sivasithamparam, Murugesu (Nallur)-(vacated Seat, 22nd October, 1983)

Sivasithamparam, Thamodarampillai (Vavuniya)-(vacated Seat, 5th October, 1983)

Somaratne, Asokaweera (Ratgama)-(by-election, 18th May, 1983)

Soosaithasan, Pilesiyan Sosai (Mannar)-(vacated Seat, 22nd October, 1983)

Sumathiratne, Piyaweera (Habaraduwa)-(resigned, 10th February, 1983)

#### T

Thilakasekara, Ryter (Ambalangoda)-(resigned, 10th February, 1983; nominated, 4th September, 1984)

Thirunavukkarasu, Thamodarampillai (Vaddukkoddai) (died, Ist August, 1982)

Thondaman, Savumiamoorthy (Third Nuwara Eliya-Maskeliya)

Thurairatnam, Kadiripillai (Point-Pedro)-(vacated Seat, 4th January, 1984)

Tillekeratne, Don Edwin (Ratgama)-(resigned, 10th February, 1983)

Tiruchelvam, Dr. Neelakandan (Vaddukkoddai)-(nominated, 1st March, 1983; vacated Seat, 22nd October, 1983)

#### L

Udayaratne, Wickramatileke Wedaratchilage Godfrey Wasantha (Aranayake) Uthumalebe, Mohamed Ibralebe (Pottuvil)-(nominated, 31st March, 1983)

#### W

Wadigamangawa, Abeysinghe Herath Mudiyanselage Saddhatissa (Anamaduwa)-(election declared void, 18th February, 1980)

Wadigamangawa, Asoka (Anamaduwa)-(by-election, 7th May, 1980)

Waidyaratna, Norman James (Balapitiya)

Walagambahu, Rajapriya Dayaratne (Mihintale)

Wanigaratne, Ahana Kapuge Don (Deraniyagala)

Wanigasekera, Harish (Hakmana)-(resigned, 10th February, 1983)

Wanninayake, Wanninayake Mudiyanselage Herath Banda (Nikaweratiya)

Weerasinghe, Puwakdandawe Jinadasa (Tangalle) (resigned, 10th February, 1983; re-elected at by-election, 18th May, 1983)

Welagedara, Dingiri Banda (Kurunegala)

Werapitiya, Tikiri Banda (Pata Dumbara)

Wickremasinghe, Dayananda Abeywardane (Akuressa)

Wickremasinghe, Govinnage Wimal Padmasiri (Eheliyagoda)-(nominated, 10th February, 1984)

Wickremasinghe, Ranil (Biyagama)

Wickrematillake, Charles Dias (Baddegama)-(nominated, 6th February, 1981; died, 2nd April, 1981)

Wickrematillake, Edward Dias (Baddegama)-(died, 28th November, 1980)

Wijegooneratne, Samaraweera Mudalige Don Reginald Valentine (Matugama)-(resigned, 10th February, 1983)

Wijekoon, Ukku Banda (Dambadeniya)

Wijekoon, Saranasiri Bandara (Minneriya)-(by-election, 25th October, 1984)

Wijemanne, Vincent Leonald (Kalutara)-(resigned, 10th February, 1983: re-elected at by-election, 18th May, 1983)

Wijeratne, Mahendra, Surasinghe (Mirigama)

Wijeratne Banda, Jambugahapitiya Gedara (Laggala)

Wijesiri, Rankeththage Premachandra (Second Harispattuwa)-(resigned, 21st September, 1984; elected to Kundasale at by-election, 25th October, 1984)

Wijesiri, Mrs. Lohini Mahesweri Eriyagama (Second Harispattuwa)-(nominated, 1st November, 1984)

Wijetunga, Dingiri Banda (Udunuwara)

Wijeyeratne, Dr. Nissanka Parakrama (Dedigama)

Y

Yogeswaran, Vettivelu (Jaffna)-(vacated Seat, 22nd October, 1983)

#### DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA

## HIS EXCELLENCY JUNIUS RICHARD JAYEWARDENE

#### CABINET

PRIME MINISTER, MINISTER OF LOCAL GOVERNMENT, HOUSING & CONSTRUCTION, MINISTER OF HIGHWAYS. MINISTER OF EMERGENCY CIVIL ADMINISTRATION AND LEADER OF THE HOUSE OF PARLIAMENT - The Hon. R. Premadasa, MP

MINISTER OF PUBLIC ADMINISTRATION AND MINISTER OF PLANTATION INDUSTRIES - The Hon. Montague Javawickrema, MP MINISTER OF SOCIAL SERVICES - The Hon. N. H. A. M. Karunaratne, MP

MINISTER OF CULTURAL AFFAIRS - The Hon. E. L. B. Hurulle, MP

MINISTER OF TRANSPORT, MINISTER FOR TRANSPORT BOARDS, MINISTER FOR PRIVATE OMNIBUS TRANSPORT AND MINISTER FOR THE SECURITY OF COMMERCIAL AND INDUSTRIAL ESTABLISHMENTS - The Hon. M. H. Mohamed, MP

MINISTER OF RURAL DEVELOPMENT - The Hon, Wimala Kannangara, MP

MINISTER OF AGRICULTURAL DEVELOPMENT & RESEARCH AND MINISTER OF FOOD & CO-OPERATIVES - The Hon. Gamani Jayasuriya, MP

MINISTER OF TEXTILE INDUSTRIES - The Hon. Wijayapala Mendis, MP

MINISTER OF FOREIGN AFFAIRS - The Hon. A. C. S. Hameed, MP

MINISTER OF HOME AFFAIRS - The Hon. K. W. Devanayagam, MP

MINISTER OF POSTS & TELECOMMUNICATIONS - The Hon. D. B. Wijetunga, MP VALUE OF SOCIAL SERVICES.

MINISTER OF FINANCE & PLANNING - The Hon, R. J. G. de Mel, MP

MINISTER OF LANDS & LAND DEVELOPMENT AND MINISTER OF MAHAWELI DEVELOPMENT - The Hon. Gamini Dissanayake, MP

MINISTER OF PARLIAMENTARY AFFAIRS & SPORTS AND CHIEF GOVERNMENT WHIP - The Hon. M. Vincent Perera, MP

MINISTER OF NATIONAL SECURITY - The Hon. Lalith Athulath Mudali, MP
MINISTER OF JUSTICE - The Hon. Dr. Nissanka Wijeyeratne, MP

MINISTER OF FISHERIES - The Hon. Festus Perera, MP

MINISTER OF RURAL INDUSTRIAL DEVELOPMENT - The Hon. S. Thondaman, MP

MINISTER OF YOUTH AFFAIRS & EMPLOYMENT AND MINISTER OF EDUCATION - The Hon. Ranil Wickremasinghe, MP

MINISTER OF STATE - The Hon. Dr. Anandatissa de Alwis, MP
MINISTER OF REGIONAL DEVELOPMENT - The Hon. C. Rajadurai, MP
MINISTER OF HEALTH - The Hon. Dr. Raniith Atapattu. MP

MINISTER OF HEALTH - The Hon. Dr. Ranjith Atapattu, MP

MINISTER OF WOMEN'S AFFAIRS & TEACHING HOSPITALS - The Hon. Sunethra Ranasinghe, MP

MINISTER WITHOUT PORTFOLIO - The Hon. Al Haj M. Abdul Bakeer Markar, MP

MINISTER OF TRADE & SHIPPING - The Hon. M. S. Amarasiri, MP

MINISTER OF INDUSTRIES & SCIENTIFIC AFFAIRS - The Hon. N. Denzil Fernando, MP

MINISTER OF LABOUR - The Hon. P. C. Imbulana, MP

# MINISTERS NOT IN THE CABINET

MINISTER - Mr. T. B. Werapitiya, MP

MINISTER - Mr. Harold Herat, MP

MINISTER - Mr. Lionel Javatilleke, MP

MINISTER - Mr. W. J. M. Lokubandara, MP

(The President has assigned to himself the subjects and functions pertaining to the Ministry of Defence, the Ministry of Plan Implementation, the Ministry of Janata Estates Development, the Ministry of State Plantations, the Ministry of Higher Education and the Ministry of Power & Energy). Manual and a special and a second a second and a second a second and a second and a second and a second and a second an

#### DISTRICT MINISTERS

DISTRICT MINISTER, COLOMBO - Mr. Weerasinghe Mallimaratchi, MP (Kolonnawa) DISTRICT MINISTER, GAMPAHA - Mr. Ariyaratna Jayatilleke, MP (Divulapitiya) DISTRICT MINISTER, KALUTARA - Mr. Indradasa Hettiarachchi, MP (Horana) DISTRICT MINISTER, KANDY - Mr. W. P. B. Dissanayake, MP (Gampola) DISTRICT MINISTER, MATALE - Mr. K. W. R. M. Ekanayake, MP (Dambulla) DISTRICT MINISTER, NUWARA ELIYA - Mrs. Renuka Herath, MP (Walapane) DISTRICT MINISTER, GALLE - Mr. Rupasena Karunatillake, MP (Bentara-Elpitiya) DISTRICT MINISTER, MATARA - Mr. K. Abeywickrema, MP (Deniyaya) DISTRICT MINISTER, HAMBANTOTA - Dr. P. M. B. Cyril, MP (Tissamaharama) DISTRICT MINISTER, KURUNEGALA - Mr. Jayawickrema Perera, MP (Katugampola) DISTRICT MINISTER, PUTTALAM - Mr. H. B. Wanninayake, MP (Nikaweratiya) DISTRICT MINISTER, ANURADHAPURA - Mr. K. D. M. C. Bandara MP (Anuradhapura West) DISTRICT MINISTER, POLONNARUWA - Mr. A. D. B. Ekanayake, MP (Medirigiriya) DISTRICT MINISTER, KEGALLE - Mr. N. A. Seneviratne, MP (Kegalle) DISTRICT MINISTER, RATNAPURA - Mr. Nanda Mathew, MP (Kolonne) DISTRICT MINISTER, BADULLA - Mr. R. M. Appuhamy, MP (Bandarawela) DISTRICT MINISTER, MONERAGALA - Mr. R. M. Abeykoon, MP (Hali-Ela) DISTRICT MINISTER, TRINCOMALEE - Mr. H. G. P. Nelson, MP (Polonnaruwa) DISTRICT MINISTER, AMPARAI - Mr. P. Dayaratne, MP (Amparai) DISTRICT MINISTER, BATTICALOA - Mrs. Ranganayaki Pathmanathan, MP (Pottuvil) DISTRICT MINISTER, MANNAR - Mr. M. E. H. Maharoof, MP (Mutur) DISTRICT MINISTER, VAVUNIYA - Mr. G. D. Mahindasoma, MP (Kekirawa)
DISTRICT MINISTER, MULLAITIVU - Mr. Abdul Razak Munsoor, MP (Kalmunai) DISTRICT MINISTER, JAFFNA - Mr. U. B. Wijekoon, MP (Dambadeniya)

DEPUTY MINISTER OF DEFENCE - Mr. Lalith Athulath Mudali, MP

DEPUTY MINISTER OF HOME AFFAIRS - Mr. Percy Samaraweera, MP

DEPUTY MINISTER OF JANATA ESTATES DEVELOPMENT – Mr. Harold Herat, MP DEPUTY MINISTER OF FINANCE & PLANNING – Mr. M. H. M. Naina Marikar, MP DEPUTY MINISTER OF PLAN IMPLEMENTATION – Mr. D. B. Welagedera, MP

#### DEPUTY MINISTERS

DEPUTY MINISTER OF PLANTATION INDUSTRIES - Mr. Alick Aluvihare, MP DEPUTY MINISTER OF SOCIAL SERVICES - Mr. J. L. Sirisena, MP DEPUTY MINISTER OF CULTURAL AFFAIRS - Mr. W. M. G. T. Banda, MP DEPUTY MINISTER OF TRANSPORT - Mr. H. Kularatne, MP DEPUTY MINISTER OF POWER & ENERGY - Mr. P. Dayaratne, MP DEPUTY MINISTER OF MAHAWELI DEVELOPMENT - Mr. M. L. M. Aboosally, MP DEPUTY MINISTER OF LABOUR - Mr. M. Joseph Michael Perera, MP DEPUTY MINISTER OF AGRICULTURAL DEVELOPMENT & RESEARCH - Mr. S. S. Abeysundera, MP DEPUTY MINISTER OF POSTS & TELECOMMUNICATIONS - Mr. M. A. Abdul Majeed, MP DEPUTY MINISTER OF TEXTILE INDUSTRIES - Mr. R. M. Dharmadasa Banda, MP DEPUTY MINISTER OF FOREIGN AFFAIRS - Mr. Tyronne Fernando, MP DEPUTY MINISTER OF JUSTICE - Mr. Shelton Ranaraja, MP DEPUTY MINISTER OF FOOD & CO-OPERATIVES - Mr. Sarath Chandra Rajakaruna, MP DEPUTY MINISTER OF STATE - Mr. Chandra Karunaratne, MP DEPUTY MINISTER OF LANDS & LAND DEVELOPMENT - Mr. A. M. S. Adikari, MP DEPUTY MINISTER OF YOUTH AFFAIRS & EMPLOYMENT - Mr. Gamini Atukorale, MP DEPUTY MINISTER OF RURAL INDUSTRIAL DEVELOPMENT - Mr. S. K. Piyadasa, MP DEPUTY MINISTER OF HIGHER EDUCATION - Mr. A. M. R. B. Attanayake, MP DEPUTY MINISTER OF PUBLIC ADMINISTRATION - Mr. Harindra Corea, MP DEPUTY MINISTER OF FISHERIES - Mr. G. M. Premachandra, MP DEPUTY MINISTER OF EDUCATION - Mr. Weerawanni Samaraweera, MP DEPUTY MINISTER OF HIGHWAYS AND DEPUTY MINISTER OF LOCAL GOVERNMENT, HOUSING & CONSTRUCTION - Mr. S. W. Alawatuwala, MP DEPUTY MINISTER FOR TRANSPORT BOARDS - Mr. H. B. Abeyratne, MP DEPUTY MINISTER FOR PRIVATE OMNIBUS TRANSPORT - Mr. P. B. Kaviratne, MP DEPUTY MINISTER OF HEALTH - Mr. Chandra Gankanda, MP DEPUTY MINISTER OF PARLIAMENTARY AFFAIRS & SPORTS - Mr. M. D. Premaratne, MP DEPUTY MINISTER OF DEFENCE - Mr. Anura Bastian, MP DEPUTY MINISTER OF REGIONAL DEVELOPMENT - Mr. D. Vincent Dias, MP DEPUTY MINISTER OF WOMEN'S AFFAIRS & TEACHING HOSPITALS - Mr. G. V. Punchinilame, MP DEPUTY MINISTER OF STATE PLANTATIONS - Mr. V. L. Wijemanne, MP DEPUTY MINISTER OF TRADE & SHIPPING - Mr. Mahendra Wijeratne, MP DEPUTY MINISTER OF RURAL DEVELOPMENT - Mr. Jabir A. Cader, M.P.

DEPUTY MINISTER OF INDUSTRIES AND SCIENTIFIC AFFAIRS - Mr. Senaraja Samaranavake, M.P.

#### THE CHAIRMEN'S PANEL

Mr. W. J. M. Lokubandara, Mr. Harold Herat, Mr. U. B. Wijekoon, Mrs. Renuka Herath, Mr. Maithripala Senanayeke, Mr. M. Haleem Ishak, Mr. Bennet Gunasekera

#### COMMITTEES OF THE PARLIAMENT

#### COMMITTEE OF SELECTION

Mr. E. L. Senanayake (Chairman), Mr. R. Premadasa, Dr. Ranjith Atapattu, Mr. M. Vincent Perera, Mr. S. Thondaman, Mr. M. A. Abdul Majeed, Mr. M. Joseph Michael Perera, Mr. Dinesh Gunawardene, Mr. Anura Bandaranaike, Mr. Sarath Muttetuwegama, Mr. Maithripala Senanayeke

#### HOUSE COMMITTEE

Mr. E. L. Senanayake, (Chairman), Mr. M. Vincent Perera, Mrs. Sunethra Ranasinghe, Mr. Weerasinghe Mallimarachchi, Mr. Shelton Ranaraja, Mr. M. Haleem Ishak, Mr. Sunil Ranjan Jayakody, Mr. Amarasiri Dodangoda, Mr. Richard Pathirana, Mr. Asoka Wadigamangawa

#### COMMITTEE ON STANDING ORDERS

Mr. E. L. Senanayake (Chairman), Mr. Norman Waidyaratna, Deputy Speaker, Mr Edmund Samarawickrema, Deputy Chairman of Committees, Mr. R. Premadasa, Mr. Lalith Athulath Mudali, Mr. W. J. M. Lokubandara, Mr. Ananda Dassanayake, Mr. Sarath Muttetuwegama, Mr. Anil Moonesinghe

#### COMMITTEE ON PARLIAMENTARY BUSINESS

Mr. E. L. Senanayake (Chairman), Mr. Norman Waidyaratna, Mr. Edmund Samarawickrema, Mr. R. Premadasa, Mr. Anura Bandaranaike, Mr. M. Vincent Perera, Mr. Lakshman Jayakody, Mr. S. Thondaman, Mr. W. J. M. Lokubandara, Mr. Harindra Corea, Mr. Dinesh Gunawardene, Mr. Sarath Muttetuwegama

#### COMMITTEE ON PRIVILEGES

Mr. R. Premadasa (Chairman), Mr. Norman Waidyaratna, Mr. Lalith Athulath Mudali, Mr. S. Thondaman, Mr. A. C. S. Hameed, Mr. Tyronne Fernando, Mr. Anura Bandaranaike, Mr. Sarath Muttetuwegama, Mr. Chandra Ranatunga, Mr. Maithripala Senanayeke

#### COMMITTEE ON PUBLIC PETITIONS

Al Haj M. Abdul Bakeer Markar (Chairman), Mr. Rohan Abeygunasekera, Mr. M. Haleem Ishak, Mr. Merril Kariyawasam, Mr. Dinesh Gunawardene, Dr. W. Dahanayake, Mr. E. P. Paul Perera, Mr. Sarath Muttetuwegama, Mr. Chandra Ranatunga, Mr. R. P. Wijesiri, Mr. Asoka W. Somaratne

#### COMMITTEE ON PUBLIC ACCOUNTS

Mr. W. M. P. B. Dissanayake (Chairman), Mr. A. D. B. Ekanayake, Mr. Weerasinghe Mallimarachchi, Mr. Chandrakumara Wijeya Gunawardane, Mr. Lakshman Jayakody, Mr. Ananda Dassanayake, Mr. G. V. S. de Silva, Mr. Richard Pathirana, Mr. Sarath Muttetuwegama, Mr. R. P. Wijesiri

#### COMMITTEE ON PUBLIC ENTERPRISES

Mr. J. A. E. Amaratunga (Chairman), Mr. Mahendra Wijeratne, Mr. Rohan Abeygunasekera, Mr. M. Haleem Ishak, Mr. Merril Kariyawasam, Mr. Dinesh Gunawardene, Mr. Bennet Gunasekera, Mr. Lakshman Jayakody, Mr. E. P. Paul Perera, Dr. Wimal Wickremasinghe

#### LEGISLATIVE STANDING COMMITTEES

#### Standing Committee "A"

Mrs. Sunethra Ranasinghe, Mr. K. W. R. M. Ekanayake, Mr. H. G. P. Nelson, Mr. Jabir A. Cader, Mr. Harindra Corea, Mr. Chandra Gankanda, Mr. Tyronne Fernando, Mr. Mahendra Wijeratne, Mr. Mervyn J. Cooray, Mr. Dinesh Gunawardene, Mr. Ryter Thilakasekera, Mr. Ananda Dassanayake, Mr. Anura Bandaranaike, Mr. S. D. Bandaranayake, Mr. Anil Moonesinghe, Mrs. Amarawathie Piyaseeli Ratnayake, Mr. R. M. K. B. Ratnayake, Mr. R. P. Wijesiri, Mrs. Daya Sepali Senadheera

#### Standing Committee " B "

Mr. A. D. B. Ekanayake, Mr. Ariyaratne Jayatilleke, Mr. H. B. Wanninayake, Mr. H. B. Abeyratne, Mr. S. W. Alawatuwala, Mr. P. B. Kaviratne, Mr. Senaraja Samaranayake, Mr. M. Haleem Ishak, Mr. Kamal Jayakody, Mr. Lakshman Jayakody, Miss Sriyani Daniel, Mr. G. V. S. de Silva, Mr. Amarasiri Dodangoda, Mr. S. D. Bandaranayake, Mr. H. D. L. Leelaratne, Mr. H. M. A. Lokubanda, Mr. Dayaratne Walagambahu, Dr. Wimal Wickramasinghe, Mr. J. G. Wijeratne Banda, Mr. Maithripala Senanayeke

#### SELECT COMMITTEE TO EXAMINE THE SUITABILITY OF CANDIDATES FOR HIGH POSTS

Mr. R. Premadasa (Chairman), Dr. Ranjith Atapattu, Mr. S. Thondaman, Dr. Anandatissa de Alwis, Mr. Abdul Razak Munsoor, Mr. Harindra Corea, Mr. Shelton Ranaraja, Mr. Dinesh Gunawardene, Mr. Sarath Muttetuwegama

#### SELECT COMMITTEE TO INQUIRE INTO ALLEGATIONS AGAINST MR. R. G. SAMARANAYAKE, MP.

Mr. Gamini Dissanayake (Chairman), Dr. Ranjith Atapattu, Mr. Harindra Corea, Mr. Anura Bandaranaike, Mr. Anil Moonesinghe

# SELECT COMMITTEE TO INQUIRE INTO THE RESPONSIBILITIES OF MINISTERS FOR THE CONTINUANCE OF THE EMERGENCY FROM 1972-1977

Mr. R. Premadasa (Chairman), Mr. Lalith Athulath Mudali, Mr. K. W. Devanayagam, Mr. M. Vincent Perera, Mr. Ranil Wickremasinghe, Mr. M. L. M. Aboosally, Mr. Harindra Corea

## SELECT COMMITTEE ON PRESS PUBLICATIONS RELATING TO MEMBERS OF PARLIAMENT

Dr. Anandatissa de Alwis (Chairman), Mr. Lakshman Jayakody, Mr. E. P. Paul Perera, Mr. Sarath Muttetuwegama, Mr. Gamini Rajapakse, Mr. Jinadasa Weerasinghe

#### SELECT COMMITTEE ON ALLEGATIONS BY SECOND MEMBER FOR HARISPATTUWA

Mr. R. J. G. de Mel (Chairman), Mr. K. W. Devanayagam, Mr. Festus Perera, Mr. Ranil Wickremasinghe, Mr. Jabir A. Cader, Mr. J. A. E. Amaratunga, Mr. Lakshman Jayakody, Mr. Anil Moonesinghe

#### SELECT COMMITTEE ON EXPULSION OF MEMBER FOR GAMPAHA FROM SLFP

Mr. Lalith Athulath Mudali (Chairman), Mr. Weerasinghe Mallimarachchi, Mr. Harindra Corea, Mr. Amarasiri Dodangoda, Mr. Chandra Ranatunga

#### SELECT COMMITTEE ON MAHARA BY-ELECTION

Mr. M. H. Mohamed (Chairman), Mr. Festus Perera, Mr. D. B. Wijetunga, Mr. W. J. M. Lokubandara, Mr. M. D. Premaratne, Mr. S. D. Bandaranayake

#### SELECT COMMITTEE ON FRANCHISE AND ELECTIONS

Mr. R. Premadasa (Chairman), Mr. Lalith Athulath Mudali, Mr. S. Thondaman, Mr. Gamini Dissanayake, Mr. K. W. Devanayagam, Mr. Ranil Wickremasinghe, Mr. M. L. M. Aboosally, Mr. Shelton Ranaraja, Mr. Dinesh Gunawardene, Mr. Anura Bandaranaike, Mr. Sarath Muttetuwegama, Mr. Maithripala Senanayeke

#### CONSULTATIVE COMMITTEES

### CONSULTATIVE COMMITTEE ON LOCAL GOVERNMENT, HOUSING AND CONSTRUCTION

Mr. R. Premadasa (Chairman), Mr. S. W. Alawatuwala, Mr. Weerasinghe Mallimarachchi, Mr. M. E. H. Maharoof, Dr. P. M. B. Cyril, Mr. H. B. Abeyratne, Mr. M. D. Premaratne, Mr. Chandrakumara Wijeya Gunawardane, Mr. Maithripala Senanayeke

#### CONSULTATIVE COMMITTEE ON HIGHWAYS

Mr. R. Premadasa (Chairman), Mr. S. W. Alawatuwala, Mr. R. M. Appuhamy, Mr. Weerasinghe Mallimarachchi, Mr. V. L. Wijemanne, Mr. Mahendra Wijeratne, Mr. Dayaratne Walagambahu, Mr. J. G. Wijeratne Banda, Mr. Maithripala Senanayeke

#### CONSULTATIVE COMMITTEE ON EMERGENCY CIVIL ADMINISTRATION

Mr. R. Premadasa (Chairman), Mr. T. B. Werapitiya, Mr. U. B. Wijekoon, Mr. Harindra Corea, Mr. M. D. Premaratne, Mr. M. I. Uthumalebe, Mr. Merril Kariyawasam, Mr. Sunil Ranjan Jayakody, Dr. W. Dahanayake, Mr. Maithripala Senanayeke

#### CONSULTATIVE COMMITTEE ON PLAN IMPLEMENTATION

Mr. D. B. Welagedara (Chairman), Mr. R. M. Abeykoon, Mr. Ariyaratne Jayatilleke, Mr. U. B. Wijekoon, Mr. G. M. Premachandra, Mr. Mahinda Yapa Abeywardana, Mr. S. D. Bandaranayake, Mr. Anil Moonesinghe, Dr. Wimal Wickremasinghe

#### CONSULTATIVE COMMITTEE ON HIGHER EDUCATION

Mr. A. M. R. B. Attanayake (Chairman), Mr. M. E. H. Maharoof, Mr. W. J. M. Lokubandara, Mr. P. B. Kaviratne, Mr. M. H. M. Naina Marikar, Mr. Rohan Abeygunasekera, Dr. W. Dahanayake, Mr. Amarasiri Dodangoda, Dr. S. Y. S. B. Herat

#### CONSULTATIVE COMMITTEE ON JANATHA ESTATES DEVELOPMENT

Mr. Harold Herat (Chairman), Mr. Norman Waidyaratne, Mr. R. M. Abeykoon, Mr. N. A. Seneviratne, Mrs. Renuka Herath, Mr. J. L. Sirisena, Mr. Lakshman Jayakody, Mr. K. Vincent Perera, Mr. A. K. D. Wanigaratne

#### CONSULTATIVE COMMITTEE ON STATE PLANTATIONS

Mr. V. L. Wijemanne (Chairman), Mr. K. Abeywickrema, Mr. Rupasena Karunatilleke, Mr. Gamini Atukorale, Mr. M. L. M. Aboosally, Mr. Chandra Gankanda, Mr. Mahinda Yapa Abeywardana, Mr. J. A. E. Amaratunga, Mr. Richard Pathirana, Mr. Anil Moonesinghe

#### CONSULTATIVE COMMITTEE ON POWER AND ENERGY

Mr. P. Dayaratne (Chairman), Mr. M. A. Abdul Majeed, Mr. Chandrakumara Wijeya Gunawardane, Mr. Dinesh Gunawardene, Mr. Bennet Gunasekera, Mr. Lakshman Jayakody, Mr. R. M. Punchibandara, Mr. H. D. L. Leelaratne, Mr. R. P. Wijesiri

#### CONSULTATIVE COMMITTEE ON PUBLIC ADMINISTRATION

Mr. Montague Jayawickreme (Chairman), Mr. Harindra Corea, Mr. A. D. B. Ekanayake, Mr. Rupasena Karunatilleke, Mr. W. P. B. Dissanayake, Mr. G. D. Mahindasoma, Mr. Amarasiri Dodangoda, Mr. Dayananda Wickremasinghe, Mr. Maithripala Senanayeke

#### CONSULTATIVE COMMITTEE ON PLANTATION INDUSTRIES

Mr. Montague Jayawickreme (Chairman), Mr. Alick Aluvihare, Mr. Harold Herat, R. M. Appuhamy, Mr. K. Abeywickrema, Mr. Merril Kariyawasam, Mr. Ananda Dassanayake, Mr. Amarasiri Dodangoda, Mr. Asoka W. Somaratne

#### CONSULTATIVE COMMITTEE ON SOCIAL SERVICES

Mr. N. H. A. M. Karunaratne (Chairman), Mr. J. L. Sirisena, Mr. Indradasa Hettiarachchi, Mr. K. Ananda Kularatne, Mr. Chandrakumara Wijeya Gunawardane, Mr. Kamal Jayakody, Mr. Ryter Thilakasekera, Mr. Cyril Mathew, Mr. Chandra Ranatunga, Mr. H. M. A. Lokubanda, Mr. Maithripala Senanayeke

#### CONSULTATIVE COMMITTEE ON CULTURAL AFFAIRS

Mr. E. L. B. Hurulle (Chairman), Mr. W. M. G. T. Banda, Mr. P. C. Imbulana, Mr. W. J. M. Lokubandara, Mr. Lakshman Jayakody, Mr. Ryter Thilakasekera, Mr. Cyril Mathew, Mr. R. M. K. B. Ratnayake, Mr. Gamini Rajapakse

#### CONSULTATIVE COMMITTEE ON TRANSPORT

Mr. M. H. Mohamed (Chairman), Mr. H. Kularatne, Mr. K. D. M. C. Bandara, Mr. M. E. H. Maharoof, Mr. Indradasa Hettiarachchi, Mr. Jabir A. Cader, Mr. Chandra Gankanda, Mr. M. I. Uthumalebe, Mr. Richard Pathirana, Mr. R. M. Punchibandara, Mr. R. P. Wijesiri, Mrs. Daya Sepali Senadheera

#### CONSULTATIVE COMMITTEE ON TRANSPORT BOARDS

Mr. M. H. Mohamed (Chairman), Mr. H. B. Abeyratne, Mr. G. D. Mahindasoma, Mr. Alick Aluvihare, Mr. Weerawanni Samaraweera, Mr. K. Vincent Perera, Mr. Anil Moonesinghe, Mr. R. M. K. B. Ratnayake, Mr. Asoka W. Somaratne

#### CONSULTATIVE COMMITTEE ON PRIVATE OMNIBUS TRANSPORT

Mr. M. H. Mohamed (Chairman), Mr. P. B. Kaviratne, Mr. Harindra Corea, Mr. W. M. Karunaratne, Mr. J. M. Kumaradasa, Mr. Amarasiri Dodangoda, Mr. Gamini Lokuge, Mr. Jinadasa Weerasinghe, Mr. R. G. Samaranayake

#### CONSULTATIVE COMMITTEE ON SECURITY FOR COMMERCIAL INDUSTRIAL ESTABLISHMENTS

Mr. M. H. Mohamed (Chairman), Mr. T. B. Werapitiya, Mr. A. M. R. B. Attanayake, Mr. M. L. M. Aboosally, Mr. S. S. Abeysundera, Mr. M. Joseph Michael Perera, Mr. R. M. Karunaratne, Mr. P. S. L. Galappatthy, Mr. Mr. E. P. Paul Perera, Mr. S. D. Bandaranayake, Mr. Asoka Wadigamangawa

#### CONSULTATIVE COMMITTEE ON RURAL DEVELOPMENT

Mrs. Wimala Kannangara, M.B.E. (Chairman), Mr. Jabir A. Cader, Mr. J. M. Kumaradasa, Mr. Kamal Jayakody, Miss Sriyani Daniel, Mr. Ananda Dassanayake, Mr. H. D. L. Leelaratna, Mr. A. K. D. Wanigaratne, Mrs. L. M. E. Wijesiri

#### CONSULTATIVE COMMITTEE ON AGRICULTURAL DEVELOPMENT AND RESEARCH

Mr. Gamani Jayasuriya (Chairman), Mr. S. S. Abeysundera, Mr. W. P. B. Dissanayake, Mr. H. G. P. Nelson, Mr. Jayawickrema Perera, Mr. Nanda Mathew, Mr. R. M. Dharmadasa Banda, Mr. G. V. S. de Silva, Mr. Anil Moonesinghe, Mr. H. M. A. Lokubanda

#### CONSULTATIVE COMMITTEE ON FOOD AND CO-OPERATIVES

Mr. Gamani Jayasuriya (Chairman), Mr. Sarath Chandra Rajakaruna, Mr. Ariyaratne Jayatilleke, Mr. Lionel Jayatilleke, Mr. Percy Samaraweera, Mr. G. V. S. de Silva, Dr. W. Dahanayake, Mr. Richard Pathirana, Mr. W. M. G. T. Banda, Mr. R. M. K. B. Ratnayake, Mr. R. P. Wijesiri

#### CONSULTATIVE COMMITTEE ON TEXTILE INDUSTRIES

Mr. Wijayapala Mendis (Chairman), Mr. R. M. Dharmadasa Banda, Mr. M. Haleem Ishak, Mr. Bennet Gunasekera, Mr. E. P. Paul Perera, Mr. A. K. D. Wanigaratne, Mr. Jinadasa Weerasinghe, Mr. S. B. Wijekoon, Mr. R. G. Samaranayake

#### CONSULTATIVE COMMITTEE ON FOREIGN AFFAIRS

Mr. A. C. S. Hameed (Chairman), Mr. Tyronne Fernando, Mr. Norman Waidyaratna, Mr. Harindra Corea, Mr. Anura Bastian, Mr. Dinesh Gunawardene, Mr. Lakshman Jayakody, Mr. Anura Bandaranaike, Mr. Sarath Muttetuwegama

#### CONSULTATIVE COMMITTEE ON HOME AFFAIRS

Mr. K. W. Devanayagam (Chairman), Mr. Percy Samaraweera, Mr. K. W. R. M. Ekanayake, Mrs. R. Pathmanathan, Mr. Nanda Mathew, Dr. P. M. B. Cyril, Mr. Indradasa Hettiarachchi, Mr. Anil Moonesinghe, Mr. Chandra Ranatunga

#### CONSULTATIVE COMMITTEE ON POSTS AND TELECOMMUNICATIONS

Mr. D. B. Wijetunga (Chairman), Mr. M. A. Abdul Majeed, Mr. A. D. B. Ekanayake, Mr. H. B. Wanninayake, Mr. M. Haleem Ishak, Mr. Wasantha Udayaratne, Mr. Mervyn J. Cooray, Mr. E. P. Paul Perera, Mr. S. D. Bandaranayake

#### CONSULTATIVE COMMITTEE ON FINANCE AND PLANNING

Mr. R. J. G. de Mel (Chairman), Mr. M. H. M. Naina Marikar, Mr. Norman Waidyaratna, Mr. U. B. Wijekoon, Mr. Harindra Corea, Mr. J. A. E. Amaratunga, Mr. Lakshman Jayakody, Mr. Anura Bandaranaike, Dr. Wimal Wickramasinghe

#### CONSULTATIVE COMMITTEE ON LANDS AND LAND DEVELOPMENT

Mr. Gamini Dissanayake (Chairman), Mr. A. M. S. Adikari, Mr. A. D. B. Ekanayake, Mr. K. D. M. C. Bandara, Dr. P. M. B. Cyril, Mr. M. A. Abdul Majeed, Mr. Dinesh Gunawardene, Mr. Anura Bandaranaike, Mr. H. M. A. Lokubanda, Mr. S. B. Wijekoon

#### CONSULTATIVE COMMITTEE ON MAHAWELI DEVELOPMENT

Mr. Gamini Dissanayake (Chairman), Mr. M. L. M. Aboosally, Mr. K. W. R. M. Ekanayake, Mr. P. Dayaratne, Mr. W. P. B. Dissanayake, Mr. Lakshman Jayakody, Mr. Ananda Dassanayake, Mr. Lakshman Seneviratne, Mr. Yasapala Herath

#### CONSULTATIVE COMMITTEE ON PARLIAMENTARY AFFAIRS AND SPORTS

Mr. M. Vincent Perera (Chairman), Mr. M. D. Premaratne, Mr. Shelton Ranaraja, Mr. Mervyn J. Cooray, Mr. P. S. L. Galappatthy, Miss Sriyani Daniel, Mr. Richard Pathirana, Mrs. Amarawathie Piyaseeli Ratnayake, Mr. H. M. A. Lokubanda

#### CONSULTATIVE COMMITTEE ON NATIONAL SECURITY AND DEFENCE

Mr. Lalith Athulath Mudali (Chairman), Mr. Anura Bastian, Mr. T. B. Werapitiya, Mr. G. D. Mahindasoma, Mr. G. V. Punchinilame, Mr. Tyronne Fernando, Mr. G. M. Premachandra, Mr. Lakshman Jayakody, Mr. Sunil Ranjan Jayakody, Mr. Anura Bandaranaike

#### CONSULTATIVE COMMITTEE ON JUSTICE

Dr. Nissanka Wijeyeratne (Chairman), Mr. Shelton Ranaraja, Mr. W. J. M. Lokubandara, Mr. M. H. M. Naina Marikar, Mr. V. L. Wijemanne, Mr. Anura Bandaranaike, Mr. Sarath Muttetuwegama, Mr. Chandra Ranatunga, Mr. Asoka W. Somaratne

#### CONSULTATIVE COMMITTEE ON FISHERIES

Mr. Festus Perera (Chairman), Mr. G. M. Premachandra, Mr. Harold Herat, Mr. Abdul Razak Munsoor, Mr. M. Haleem Ishak, Mr Mervyn J. Cooray, Mr. P. S. L. Galappatthy, Mr. G. V. S. de Silva, Mr. Jinadasa Weerasinghe

#### CONSULTATIVE COMMITTEE ON RURAL INDUSTRIAL DEVELOPMENT

Mr. S. Thondaman (Chairman), Mr. S. K. Piyadasa, Mr. Edmund Samarawickrema, Mr. Jayawickrema Perera, Mr. J. L. Sirisena, Mr. Rohan Abeygunasekera, Mr. G. V. S. de Silva, Mr. K. Ananda Kularatne, Mr. Anil Moonesinghe, Mr. Asoka Wadigamangawa

#### CONSULTATIVE COMMITTEE ON YOUTH AFFAIRS AND EMPLOYMENT

Mr. Ranil Wickremasinghe (Chairman), Mr. Gamini Atukorale, Mr. H. B. Wanninayake, Mr. Sunil Ranjan Jayakody, Mr. S. D. Bandaranayake, Mr. Dayananda Wicremasinghe, Mr. J. G. Wijeratne Banda, Mr. Jinadasa Weerasinghe, Mrs. Daya Sepali Senadheera

#### CONSULTATIVE COMMITTEE ON EDUCATION

Mr. Ranil Wickremasinghe (Chairman), Mr. Weerawanni Samaraweera, Mr. Lionel Jayatilleke, Mr. Abdul Razak Munsoor, Mrs. Renuka Herath, Mr. M. I. Uthumalebe, Mr. Richard Pathirana, Mrs. Amarawathie Piyaseeli Ratnayake, Mr. J. G. Wijeratne Banda

#### CONSULTATIVE COMMITTEE ON STATE

Dr. Anandatissa de Alwis (Chairman), Mr. Chandra Karunaratne, Mr. W. J. M. Lokubandara, Mr. W. M. G. T. Banda, Mr. Anura Bastian, Mr. Jabir A. Cader, Mr. Amarasiri Dodangoda, Mr. S. D. Bandaranayake, Mr. Anil Moonesinghe, Mr. Senaraja Samaranayake, Mrs. Daya Sepali Senadheera

#### CONSULTATIVE COMMITTEE ON REGIONAL DEVELOPMENT

Mr. C. Rajadurai (Chairman), Mr. U. B. Wijekoon, Mr. D. Vincent Dias, Mr. P. Dayaratne, Mr. H. G. P. Nelson, Mr. Abdul Razak Munsoor, Mr. M. E. H. Maharoof, Mr. Dinesh Gunawardene, Mr. Dayaratne Walagambahu, S. B. Wijekoon

#### CONSULTATIVE COMMITTEE ON HEALTH

Dr. Ranjith Atapattu (Chairman), Mr. Chandra Gankanda, Mrs. Sunethra Ranasinghe, Mr. W. J. M. Lokubandara, Dr. P. M. B. Cyril, Mr. S. K. Piyadasa, Mr. Ananda Dassanayake, Mr. Maithripala Senanayeke, Dr. S. Y. S. B. Herat

#### CONSULTATIVE COMMITTEE ON WOMEN'S AFFAIRS AND TEACHING HOSPITALS

Mrs. Sunethra Ranasinghe (Chairman), Mr. G. V. Punchinilame, Mr. Chandra Gankanda, Mr. D. Vincent Dias, Mr. Dinesh Gunawardene, Miss Sriyani Daniel, Mrs. Amarawathie Piyaseeli Ratnayake, Mrs. L. M. E. Wijesiri, Dr. S. Y. S. B. Herat

#### CONSULTATIVE COMMITTEE ON TRADE & SHIPPING

Mr. M. S. Amarasiri (Chairman), Mr. Mahendra Wijeratne, Mr. Norman Waidyaratna, Mr. N. A. Seneviratne, Mr. Jabir A. Cader, Mr. M. Haleem Ishak, Mr. Dinesh Gunawardene, Mr. Amarasiri Dodangoda, Mr. Gamini Lokuge, Dr. Wimal Wickremasinghe

#### CONSULTATIVE COMMITTEE ON INDUSTRIES AND SCIENTIFIC AFFAIRS

Mr. N. Denzil Fernando (Chairman), Mr. Senaraja Samaranayake, Mr. Ariyaratne Jayatilleke, Mrs. R. Pathmanatnan, Mr. Mahendra Wijeratne, Mr. Jabir A. Cader, Mr. Dinesh Gunawardene, Mr. Lakshman Jayakody, Mr. Gamini Lokuge, Mr. Lakshman Seneviratne

#### CONSULTATIVE COMMITTEE ON LABOUR

Mr. P. C. Imbulana (Chairman), Mr. M. Joseph Michael Perera, Mr. Weerasinghe Mallimarachchi, Mr. S. S. Abeysundera, Mr. Senaraja Samaranayake, Mr. R. M. Karunaratne, Mr. W. M. Karunaratne, Mr. Ananda Dassanayake, Mr. Sarath Muttetuwegama.

#### PARLIAMENT

THE SPEAKER – Mr. E. L. Senanayake, MP
THE DEPUTY SPEAKER AND CHAIRMAN OF COMMITTEES – Mr. Norman Waidyaratna, MP
THE DEPUTY CHAIRMAN OF COMMITTEES – Mr. Edmund Samarawickrema, MP

#### PRINCIPAL OFFICIALS

SECRETARY-GENERAL OF PARLIAMENT – S. N. Seneviratne DEPUTY SECRETARY-GENERAL – B. S. B. Tittawella ASSISTANT SECRETARY-GENERAL – C. W. Pannila

#### DEPARTMENT OF THE SERJEANT-AT-ARMS

SERJEANT-AT-ARMS – R. Abeysinghe DEPUTY SERJEANT-AT-ARMS – H. A. B. Wanasinghe

#### ADMINISTRATION DEPARTMENT

DEPUTY DIRECTOR, ADMINISTRATION - K. T. N. de Silva

- TABLE OFFICE K. Gunadasa (Principal Table Officer), D. Rammandaarachchi, M. Sivanathan, R. Joseph, J. M. R. Jayasundera, I. S. A. Fernando
- BILLS OFFICE D. Paranavitane (Principal Bills Officer), A. Subramaniam (Principal Table Officer), M. J. M. P. Peiris, W. P. Perera, T. W. J. Jayaratne
- COMMITTEE OFFICE [1] J. Illangasinghe (Principal Committee Officer), W. Palliyaguruge, H. L. Ariyaratne, S. D. Jayasekera, N. M. K. Fernando, J. Samaraweera, W. A. J. Gunapala
- COMMITTEE OFFICE [II] H. M. G. Fernando (Principal Committee Officer), U. Wijesinhe, J. R. Gajaweera Arachchige, L. M. M. C. Fernando
- ESTABLISHMENTS OFFICE B. S. Bodaragama (Principal Establishments Officer), W. A. Buddhadasa, M. D. Siripala, M. L. A. Dharamadasa, A. F. A. R. Fernando, M. N. Peiris, H. Newton
- FINANCE AND ACCOUNTS OFFICE S. M. C. B. Sakalasooriya (Principal Finance & Accounts Officer), M. M. Somapala (Principal Finance & Accounts Officer), K. Sabanayagam, K. W. Sunil, M. S. Jayaweera, V. K. Sithamparanathan, H. R. G. de Zoysa, N. S. K. Waidyaratne, D. D. P. Anthony
- SUPPLIES AND SERVICES OFFICE H. A. Sugathapala (Principal Supplies & Services Officer), R. A. de Soysa (Principal Supplies & Services Officer), E. M. Perera, R. F. Pathinather, B. A. Jayatilake, P. G. Welagedara

STENOGRAPHERS - R. P. Siripala, Mrs. H. D. de Silva, Mrs. U. L. L. Ariyadasa

LIBRARIAN - T. T. S. S. Amarasekera

ASSISTANT LIBRARIAN - N. M. C. Tilakaratne

CHIEF PARLIAMENTARY INTERPRETER -

SENIOR PARLIAMENTARY INTERPRETERS - H. Wettasinghe

PARLIAMENTARY INTERPRETERS - S. K. Thambipillai, S. Kumarasamy, M. K. Rahulan, S. Rajapakse, H. M. Sheriff, R. S. Vethanayakam, Mrs. S. K. Ekanayaka, Mrs. E. M. Palapathwela

#### HANSARD DEPARTMENT

EDITOR OF HANSARD - N. P. A. E. D. Gunasinghe

DEPUTY EDITOR OF HANSARD - W. M. Fernando

- ASSISTANT EDITORS OF HANSARD M. A. M. M. Mohideen, C. Hewawasam, P. T. Wijayadasa, B. A. Wijayaratne, T. L. Jumat, D. E. C. de Silva, B. Perera
- SENIOR HANSARD REPORTERS M. C. M. Sayiru, P. Rajadurai, S. Nadarajah, J. Gunadasa, T. W. Karunaratne, K. P. Alwis, D. S. L. Jayakody, K. J. A. Perera, B. G. Dharmasena, K. P. Dharmabandu, Mrs. M. A. Millagastenna, E. Kathiravelu
- HANSARD REPORTERS W. J. J. Fernando, M. K. H. Piyasena, G. A. Ranasinghe, Mrs. S. M. Fernando, P. Thilagadas, Mrs. E. H. Fernando, Mrs. K. A. P. Alwis, Miss J. M. D. Ranjanee, B. L. P. Wickramaratne, Mrs. O. P. Gunasekera, Mrs. C. N. A. Samarakoon, Mrs. M. F. Mutaliph

INDEXING OFFICER - Miss E. M. S. Bombuwala

#### PARLIAMENT

THE SPEAKER - MY E. L. Semmayste, MP
THE DEPUTY SPEAKER AND CHAIRMAN OF COMMITTEES - Mr. Notes in Wardymenn, MP
THE DEPUTY CHAIRMAN OF COMMITTEES - Mr. Edwardskie, eng. MP

#### PRINCIPAL OFFICIALS

SECRETARY-GENERAL OF PARLIAMENT S N Segmente DIPUT'S SECRETARY-GENERAL B. S. B. Tinawells ASSISTANT SECRETARY-GENERAL - C. W. Pannils

#### MINIAS IN THAT HAR BEING TO THEFT IN A SONO

SERJEANI AI-ARMS - R. Abeyenghe
DEPUTY SURJEANT AT-ARMS - W. A. D. Wanseinghe

#### ADMINISTRATION BURNES NEW YEAR

DEPLITY DIRECTOR, ADMINISTRATION - K. Y. N. do Silva

- TARLE OFFICE E. Gunndaya (Principal Table Officer), O. Rammandmancheni, M. Sivanathan, R. Joseph, E. M. R. Jayasunde a. L. S. A. Fernando
- BILLS OFFICE D. Peranavitane (Principal Bills Officer), A. Subramianiam (Principal Table Officer), M. f. M.P. Petris, W. P. Perrus.
  T. W. J. Invariane.
- COMMITTEE OFFICE [1] I. Illangarlinghe (Principal Committee Officer), W. Palliyagurage, R. L. Ariyaratee, S. D. Jayasekers, N. M. K. Fernando, J. Samaraweera, W. A. L. Gunarate.
- COMMITTEE OFFICE [11] H. M. G. Fernando (Principal Committee Officer). U. Weisenber, J. R. Gajaweers Arachebiger L. M. M. E. Garando
- ESTARI ISHMBUTS OFFICE B. S. Bollerngama (Priscipal Establishments Officet), W. V. Buddhadess, M. D. Singula, M. I. Singula, M. P. Singula, M. P. Singula, M. P. Singula, M. N. Petryando, M. N. Petryando, M. N. Petryando
- FINANCE AND ACCOUNTS OFFICE S. M. C. B. Saledscorpy (Principal France & Accounts Officer). M. M. Schnights, Principal France & Accounts Ciliforn, E. Subanayagam, K. W. Sund, M. S. Jagaweers, V. S. Saledmparanathur, H. R. G. de Zoyak, N. S. E. Waidvaratte, D. D. P. Anthony.
- Supeliffs and services office—H. A. Sagarbera (Principal Supelier & Service Officer), R. A. de Saya (Principal Supelier & Service) Officers, E. M. Pergra, R. F. Pathinather, S. A. Jayanilake, P. G. Walandara

STENOGRAPHERS 'R P Sirgela Mrs. H.D. de ... Iva. Mrs. U. L. L. Artyadass

LIBRARIAN - T. T. S. S. Amarusaliven

ASSISTANT LIBRARIAN - N. M. C. Titplureter

CHIEF PARLIAMINATA LY INTERPRETER

SEMIOR PARLIAMENTAL TINTERPRETEILS II Weinsingles'

PARLIAMENTARY INTERPRITERS - S. N. Thumbipullar, S. Kumarayanay M. S. Rahalan, S. Ralapezze, H. M. Sheillf S. S. Veinguryakan, Mc S. K. Eksasyaka, Mis E. M. Palagaphyory

#### HANGARD DEPARTMENT

BDETOR OF HENSARD - N. F. A. E. D. Gurd-Inghe

DENTITY ENTROR OF HARVAGED - W. M. Entrand-

- ASSISTANT EDITORS OF HANSARD M A: M M. Nordlich, C Hawaward, P T. Williamber, B J. Williamber
- SENIOR HANSARD REPORTERS M. C. M. Salve, P. Rejaduca, S. Nadangale J. Constant, T. W. Farmaraine, R. P. Alber, D. S. L.
- HANSARD REPORTIES. W. L. J. Bernando, M. K. D. Piygona, G. A. Gansdegler, Mex. S. M. Petrando, Mrs. E. M. Fernando, Mrs. E. M. P. Sanjansko, M. C. S. A. Sanjanskolo, Mrs. M. F. Mainligh, M.

INDICATING DIFFICER - MISSING M. S. Bombowalla

# පාර්ලිමේන්තු විවාද

# නිල වාර්තාව

ශී ලංකා පුජාතාත්තුික සමාජවාදී ජනරජයේ පළමුවන පාර්ලිමේන්තුව පස්වන සභා වාරය

38 වන කාණ්ඩය

## පාර්ලිමේන්තුව பாராளுமன்றம் PARLIAMENT

1985 නොවැම්බර් 26 වන අහහරුවාද செவ்வாய்க்கிழமை, 26 நொவம்பர் 1985 Tuesday, 26th November 1985

පු. හා. 9 ට පාර්ලිමේන්තුව රැස්විය. නියෝජන කථානායකතුමා [නෝමන් වෛදනරත්ත මහතා] මුලාසනාරුඪ විය.

பாராளுமன்றம் மு. ப. 9 மணிக்குக் கூடியது. பிரதிச் சபாநாயகர் அவர்கள் [திரு. நோமன் வைத்யரத்ன] தலேமை வகித்தார்கள்.

The Parliament met at 9 a.m. MR. DEPUTY SPEAKER (MR. NORMAN WAIDYARATNA) in the Chair.

### 

- Report of the Government Owned Business Undertaking of the Times of Ceylon Limited for 1982.
- Annual Report of the Sri Lanka State Plantations Corporation Board No. 1 for 1980.
- Annual Report and Accounts of the Sri Lanka State Plantations Corporation II for 1980.
- Annual Report of the Sri Lanka State Plantations Corporation III for 1980.
- Annual Report and Accounts of the Sri Lanka State Plantations Corporation No. IV for 1980. –

(Mr. M. Vincent Perera, on behalf of the Prime Minister, Minister of Local Government, Housing and Construction, Minister of Highways and Minister of Emergency Civil Administration.)

Annual Report of the National Agricultural Diversification and Settlement Authority for 1982 – (Mr. S. S. Abeysundera.)

List of Proposed Alterations in the Legend of Draft Estimates, 1986. - (Mr. M. Vincent Perera, on behalf of the Minister of Finance and Planning.)

සභාමේසය මත තිබිය යුතුයයි තියෝග කරන ලදී. අuru්டத்தில் இருக்கக் கட்டளேயிடப்பட்டது. Ordered to lie upon the Table. පුශ්නවලට වාවික පිළිතුරු விஞக்களுக்கு வாய்முல விடைகள் ORAL ANSWERS TO OUESTIONS

එම්. ඒ. වන්දුසේන මහතා : විශාම වැටුප් திரு. எம். ஜீ. சந்திரசேன : ஓய்வூதியம் MR. M. G. CHANDRASENA : PENSION

565/85

3. ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා (ගාල්ල) (கலாநிதி டபிள்யு. தஹநாயக்க — காலி) (Dr. W. Dahanayake – Galle)

කෘෂිකාර්මික සංවර්ධන හා පර්යේෂණ ඇමතිතුමා සහ ආහාර හා සමුපකාර ඇමතිතුමාගෙන් ඇසු පුශ්නය :

- (අ) ගාල්ලේ, ලබුදුවේ කැටදුවවන්නේ පදිංචි එම්. ඒ, වන්දුයේන මහතාට අංක කේ 404471 දරන විශාම වැටුප ගෙවීම, කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා විසින් අවශා ලියකියවිලි එවීමට අපොහොසන් වීම නිසා, පුමාද වී ඇති බව එතුමා දන්නේද ?
- (ආ) අපුමාදව අවශා ලියකියවිලි එවන ලෙස එතුමා අධාක්ෂවරයාට නියෝග කරන්නේද ?
- (ඇ) එසේ නොකරන්නේ නම්, ඒ මන්ද ?

விவசாய அபிவிருத்தி, ஆராய்ச்சி அமைச்சரும் உணவு, கூட்டுறவு அமைச்சருமானவரைக் கேட்ட விஞ :

- (அ) கமத்தொழிற் பணிப்பாளர் தேவையான ஆவணங்களே அனுப் பத் தவறியமையால் காலி, லபுதுவ, கெற்றதுவவத்தையில் வசிக்கும் திரு. எம். ஜி. சந்திரசேன என்பவரின் ஓய்வூதியம் (இல. கே. 404471) காலதாமதமாகியுள்ளது என்பதை அவர் அறிவாரா ?
- (ஆ) தேவையான ஆவணங்களேக் காலதாமதமின்றி அனுப்பும்படி அவர் பணிப்பாளருக்கு உத்தரவிடுவாரா ?
- (இ) இல்லேயேல், ஏன் ?

asked the Minister of Agricultural Development and Research and Minister of Food and Co-operatives:

- (a) Is he aware that the payment of pension, No. K. 404471 to Mr. M. G. Chandrasena, of Ketaduwawatte, Labuduwa, Galle, has been delayed because the Director of Agriculture has failed to send up the necessary documents?
- (b) Will he order the Director to send up the necessary documents without delay?
- (c) If not, why?

Digitized by Noolaham Foundation. noolaham.org | aavanaham.org

එස්. එස්. අබේසුන්දර මහතා (වැඩබලන කෘෂිකාර්මික සංවර්ධන හා පර්යේෂණ ඇමතිතුමා)

(திரு. எஸ். எஸ். அபேசுந்தர — பதில் விவசாய அபிவிருத்தி, ஆராய்ச்சி அமைச்சர்)

(Mr. S. S. Abeysundera – Acting Minister of Agricultural Development & Research)

- (a) No.
- (b) Does not arise, because Director of Agriculture has sent the necessary documents to the Director of Pensions, who has since sanctioned a pension award.
- (c) Does not arise.

ආචාරය ධබලිවි. දහනායක මහතා (සහැතිකි டபிள்யු. தஹநாயக்க) (Dr. W. Dahanayake) Has the pension been given, Sir ?

එස්. එස්. අබේසුන්දර මහතා (திரு. எஸ். எஸ். அபேசுந்தர) (Mr. S. S. Abeysundera)

It will be awarded immediately because the papers have already been received.

7. ආචාර්ය ඩබ්ලිව්. දහතායක මහතා (கலாநிதி டபிள்யு தஹநாயக்க) (Dr. W. Dahanayake)

ඉඩම හා ඉඩම සංවර්ධන ඇමතිතුමා සහ මහවැලි සංවර්ධන ඇමතිතුමාගෙන් ඇසූ පුශ්නය :

ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ රියදුරකුව සිට නැසිගිය ඇම්. එව්. සුමනිපාල මහතාගේ වැන්දඹුව වන ගාල්ලේ වේවැල්වල පාරේ අංක 25/2 හි ඩබලිව්. එව්. චන්සවතී මහත්මියගේ වැන්දඹු විශාම මුදල (වැන්දඹු විශාම අංකය 82/332970) ඇයට ගෙවන්නේ කවදද?

காணி, காணி அபிவிருத்தி அமைச்சரும் மகாவலி அபிவிருத்தி அமைச்சரு மானவரைக் கேட்ட விஞ :

காணி அபிவிருத்தித் திணேக்களத்தில் சாரதியாக இருந்தவராகிய திரு. எம். எச். சுமதிபாலாவின் கைம்பெண்ணும் 25/2, வேவல்வீல ரோட்டு, காலி என்ற முகவரியினருமாகிய திருமதி டபிள்யு.எச். வன்சவதி என்பாரின் விதவை ஓய்வூதியம் (இலக்கம் 82/332970) எப்பொழுது அவருக்குக் கொடுபடும் ?

asked the Minister of Lands and Land Development and Minister of Mahaweli Development:

When will the widow's pension of Mrs. W. H. Wansawathie of 25/2, Wewelawala Road, Galle, widow of the late Mr. M. H. Sumathipala, driver, Land Development Department, widow's pension No. 82/332970 be paid to her.

ඒ. එම්. එස්. අධිකාරි මහතා (නියෝජා ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා)

(திரு. ஏ. எம். எஸ். அதிகாரி — காணி, காணி அபிவிருத்திப் பிரதி அமைச்சர்)

(Mr. A. M. S. Adikari - Deputy Minister of Lands & Land Development)

Widows and Orphans Pension is paid by the Secretary and Accountant of the Widows & Orphan Pension Fund. This question may be referred to the Hon. Minister of Public Administration.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා (கலாநிதி டபிள்யு. தஹநாயக்க) (Dr. W. Dahanayake)

I am very sorry to have to complain to you that the questions that are asked in the House are being always evaded. Evasive replies are given. If this question should have been referred to another Minister, they should have done it in the office itself.

ඒ, එම්. එස්. අධිකාරී මහතා (திரு. ஏ. எம். எஸ். அதிகாரி) (Mr. A. M. S. Adikari) Are you blaming me?

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා (லோநிதி டபிள்யு. தஹநாயக்க) (Dr. W. Dahanayake)

No. I am blaming the administration.

றிவேச்சு வப்பையை இல் (பிரதிச் சபாநாயகர் அவர்கள்) (Mr. Deputy Speaker)

Anyway, ask the question from the relevant Minister.

එන්. පී. එස්. ද සිල්වා මහතා : මැද පෙරදිග රැකියාව නිල. என். பී. නූ. எஸ். த சில்வா : மத்தியகிழக்குத் தொழில் MR. N. P. G. S. DE SILVA : MIDDLE EAST EMPLOYMENT

490/85

8. ආචාර්ය ධබ්ලිව්. දහතායක මහතා (கலாநிதி டபிள்யு. தஹநாயக்க) (Dr. W. Dahanayake)

කම්කරු ඇමතිතුමාගෙන් ඇසූ පුශ්නය :

- (අ) 1985 අගෝස්තු මස 8 වැනි දින අංක 348/85 දිනැති පුශ්නයට දුන් පිළිතුරට යොමුව, එන්. පී. ජී. සුමතිපාල ද සිල්වා මහතාට ඔහුගේ වියදම ආපසු ගෙවන බවට කොමසාරිස්වරයා පුකාශ කළ බව එතුමා දන්නේද ?
- (ආ) පසුගිය වසර දෙක තුළ ගමන් වියදම්, වෛදා සහතික හා එක්ස්රේ වාර්තා ලබාගැනීම හා නොයෙකුත් අතියම් වියදම් වෙනුවෙන් සුමතිපාල ද සිල්වා මහතාට රුපියල් 3,000 ක් පමණ වැය වුණු බව එතුමා දන්නේද ?
- (ඇ) දෙපාර්තමේත්තුව මගින් ඔහු තෝරාගෙන ඇති බැවින්, අළුතින් යවන කණ්ඩායම සමග ඔහුද යැවිය යුතු බවට එතුමා නියෝග කරන්නේද ?
- (ඇ) එසේ නොකරත්තේ නම්, ඒ මන්ද ?

தொழில் அமைச்சரைக் கேட்ட வின :

(அ) 1985, ஆகஸ்ட் 8 ஆந் தேதிய 348/85 ஆம் இலக்க விஞுவுக்கு அளித்த விடை தொடர்பில், திரு. என். பி. ஜீ. சுமதிபால த சில்வாவுக்கு ஏற்பட்ட செலவுகள் திருப்பிச் செலுத்தப்படுமென ஆணேயாளர் கூறியதை அவர் அறிவாரா ?

- (ஆ) கடந்த 2 ஆண்டுகளில் திரு. சுமதிபால த சில்வா பயணங்களுக் காகவும், வைத்தியச் சான்றிதழைப் பெறுவதற்காகவும், எக்ஸ் கதிர் அறிக்கையைப் பெறுவதற்காகவும் ஏனேய பல்வேறு இடைநேர்விளேவான விடயங்களுக்காகவும் சுமார் 3,000 ரூபா வரை செலவிடவேண்டியிருந்ததென்பதை அவர் அறிவாரா ?
- (இ) திணேக்களத்தால் இவர் தெரிவுசெய்யப்பட்டதனுல் இவர் அடுத்த குழுவுடன் அனுப்பப்பட வேண்டுமென அவர் கட்டளே யிடுவாரா ?
- (ஈ) இன்றேல், ஏன் ?

#### asked the Minister of Labour:

- (a) With reference to the reply of question No. 348/85 of 8th August, 1985, is he aware that the Commissioner stated that Mr. N. P. G. Sumathipala de Silva would be defrayed his expenses?
- (b) Is he aware that Mr. Sumathipala de Silva had to spend on travelling, obtaining his medical certificate and obtaining an X'ray report and various other incidental matters, nearly Rs. 3,000 during the last 2 years?
- (c) As he was selected by the Department, will he order that he should be sent with the next batch?
- (d) If not, why?

එමී. වින්සන්ට පෙරේරා මහතා (පාර්ලිමේන්තු කටයුතු හා කිඩා ඇමතිතුමා සහ ආණ්ඩු පාර්ශ්වයේ පුධාන සංවිධායකතුමා)

(திரு. எம். வின்சன்ற் பெரேரா — பாராளுமன்ற அலுவல்கள், விளேயாட்டுத்துறை அமைச்சரும் பிரதம அரசாங்கக் கொறடாவும்)

(Mr. M. Vincent Perera - Minister of Parliamentary Affairs & Sports and Chief Government Whip)

I answer on behalf of the Minister of Labour:

- (a) The Commissioner of Labour has not stated that he would refund the expenses incurred by Mr. N. P. G. Sumathipala de Silva. Mr. de Silva has been informed that the Commissioner would request the foreign company to refund his expenses. The foreign company has rejected the Commissioner's request.
- (b) The Department of Labour has obtained only a sum of Rs. 21 being the Visa charges for Iraq. We are not aware of the amount of expenses incurred by Mr. Sumathipala for obtaining the medical certificate, which he was at liberty to obtain from any authorised medical practioner, and other incidental matters.
- (c) No
- (d) He has been selected, after an interview conducted by a foreign company, for a job order sent to the Department by the company and that order has now been cancelled. However, his name has been included among applicants to be summoned for interview by a Selection Board, if and when a job order for which his qualifications fit, is received.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා (கலாநிதி டபிள்யு. தஹநாயக்க) (Dr. W. Dahanayake)

Is the Hon. Minister aware that subsequently several batches were sent by the Department of Labour, but Mr. Sumathipala de Silva's name was not included?

එම්. චින්සන්ට පෙරේරා මහතා (திரு. எம். வின்சன்ற் பெரேரா) (Mr. M. Vincent Perera)

I will refer it to the Minister concerned. I cannot answer that.

ආචාර්ය ඩබ්ලිව්. දහතායක මහතා (லோநிதி டபிள்யு. தஹநூயக்க) (Dr. W. Dahanayake)

Further, as there is a promise that he would be paid his expenses, may be by some other authority, could the Labour Department accept responsibility?

එම්. වින්සන්ට පෙරේරා මහතා (திரு. எம். வின்சன்ற் பெரேரா) (Mr. M. Vincent Perera) Well, I am not aware of such promise.

සමූපකාර සම්තිවල විශේෂ සේවා නිලධාරින් கூட்டுறவுச் சங்கங்களின் விசேடசேவை உத்தியோகத்தர் SPECIAL SERVICES OFFICERS IN CO-OPERATIVE SOCIETIES

389/85

 අතිල් මුණසිංහ මහතා – (මතුගම) – (ලක්ෂ්මන් ජයකොඩි මහතා – අත්ත්තගල්ල – වෙනුවට)

(திரு. அனில் முனசிங்ஹ — மத்துகம — திரு. லக்ஷ்மன் ஜயக் கொடி — அத்தனகல்ல — சார்பாக)

(Mr. Anil Moonasinghe-Matugama-On behalf of Mr. Lakshman Jayakody-Attanagalla)

පැලසුම් කුියාත්මක කිරීමේ තියෝජා ඇමතිතුමාගෙන් ඇසූ පුශ්නය :

- (අ) 1984 ඔක්තෝබර් 26 දින සමූපකාර සමිතිවල විශේෂ සේවා තිලධාරීන් මැයෙන් අසන ලද අංක 192/84 දරන පුශ්නයේ 'ඊ' කොටසට ලැබුන පිළිතුර 'ඔව' බව එතුමා දන්නවාද ?
- (ආ) එසේ නම් කින්තියාවේ විවිධසේවා සමුපකාර සම්තිසේ සභාපති වශයෙන් කටයුතු කරන පුද්ගලයා 1983 ජූලි මස 03 දින සිට අද දින දක්වා කින්තියා උපදිසාපති කොටඨාශයේ සින්න කින්තියාවේ විශේෂ සේවා නිලධාරීවරයා බව එතුමා දන්නවාද ?
- (ඇ) එසේ නම් අතිකුත් විශේෂ සේවා නිලධාරිත්ට බලපාන කිතිය මොහුට බල නොපාන හේතුව කුමක්දයි එතුමා සදහන් කරනවාද?
- (ඇ) මෙවැනි විශේෂ වරපුසාද ලැබූ නවත් විශේෂ සේවා නිලධාරීන් සිටිද ?
- (ඉ) එසේ නම් ඔවුන්ගේ නම් සහ ලීපිනයන් සදහන් කරනවාද ?
- (ඊ) එසේ තොවේ නම් ඒ මන්ද ?

#### திட்டச் செயறபடுத்தற் பிரதி அமைச்சரைக் கேட்ட வினு :

(அ) 1984 ஒக்ரோபர் 26 ஆம் தேதி கூட்டுறவுச் சங்கங்களின் விசேடசேவை உத்தியோகத்தர் என்னும் தஃலப்பின் கீழ் கேட்கப்பட்ட 192/84 ஆம் இலக்க விணுவின் 'ஊ'பிரிவுக்குக் கிடைத்த விடையில் 'ஆம்' எனக் குறிப்பிடப்பட்டிருப்பதை அவர் அறிவாரா ?

#### [අනිල් මුණසිංහ මහතා]

- (ஆ) அவ்வாறெனில், கிண்ணியா பலநோக்குக் கூட்டுறவுச் சங்கத் தின் தலேவராகக் கருமமாற்றுபவர் 1983 ஜுலே 3 ஆம் தேதி தொடக்கம் இன்றுவரை கிண்ணியா உதவி அரசாங்க அதிபர் பிரிவிலுள்ள சின்னக் கிண்ணியாவின் விசேடசேவை உத்தி யோகத்தர் என்பதை அவர் அறிவாரா ?
- (இ) அவ்வாறெனில் ஏனேய விசேடசேவை உத்தயோகத்தர் மீது பிரயோகிக்கப்படும் சட்டத்தை இவர்மீது பிரயோகிக்காதிருப்ப தற்கான காரணம் என்னவென்பதை அவர் கூறுவாரா ?
- (ஈ) இவ்வாறு விசேட சலுகையைப் பெற்ற விசேடசேவை உத்தியோகத்தர் மேலும் உள்ளனரா ?
- (உ) அவ்வாறெனில் இவர்களுடைய பெயர், முகவரி ஆகியவற்றைக் கூறுவாரா ?
- (ஊ) இன்றேல், ஏன் ?

asked the Deputy Minister of Plan Implementation:

- (a) Is he aware that the answer received to item 'f' of Question No. 192/84 asked on 26th October, 1984, in respect of Special Service Officers in Co-operative Societies was 'yes'?
- (b) If so, is he aware that the person who functions as the President of the Multi-purpose Co-operative Society in Kinniya, is the Special Service Officer in Sinna Kinniya in the Kinniya A.G.A. Division from 3rd July, 1983 to-date?
- (c) If so, will he state why the rule that applies to other Special Service Officers does not apply to him?
- (d) Are there other Special Service Officers who have got such special privileges?
- (e) If so, will he state their names and addresses?
- (f) If not, why?

එම්. චිත්සන්ට් පෙරේරා මහතා (திரு. எம். வின்சன்ற் பெரோ)

(Mr. M. Vincent Perera)

I answer on behalf of the Deputy Minister of Plan Implementation.

- (a) Yes.
- (b) Yes.
- (c) He has been functioning as the President of the Multi-purpose Co-operative Society in Kinniya before the relevant circular dated 21.03.1984 was issued. Since a request was made by the M.P. of the area to give him an opportunity to hold that office only till the expiry of his term of office, approval has been granted thereto.
- (d) Yes.
- (e) Details are given in the attached list.
- (f) Does not arise.

#### SCHEDULE

	Name	Address
1.	Mr. H. A. Sarath Perera	"Samanpaya" Bodhiraja Pura, Wehahera, Boralesgamuwa.
2.	Mr. M. Jeevananda	Kalumada, Divulapitiya
3.	Mr. B. Hector Dhareeju	Horagasmulla, Divulapitiya.
4.	Mr. A. P. Jayawardena	340, Madittagama, Divulalpitiya.
5.	Mr. U. L. J. Ranatunga	A. G. A.'s Office, Alawwa.
6.	Mr. H. K. Pemadasa	"Seethavasa", Wathukolakanda, Puhulwella.
7.	Mr. R. H. M. Dissanaike	Wellankulama, Kottukachchiya.
8.	Mr. R. H. C. Gunatillake	Karabelanda, Anamaduwa.

යු ලංකා දුම්කොළ සංස්ථාව : ගලේවෙල වගා පරිපාලක இலங்கைப் புகையிலேக் கூட்டுத்தாபனம் : கலேவெல பயிர்ச்செய்கை உத்தியோகத்தர்

SRI LANKA TOBACCO CORPORATION: CULTIVATION OVERSEER, GALEWELA

563/85

- 2. අතිල් මුණසිංහ මහතා (ලක්ෂ්මන් ජයකොඩ් මහතා—වෙනුවට) (திரு. அளில் முனசிங்ஹ — திரு. லக்ஷ்மன் ஜயக்கொடி — சார்பாக) (Mr. Anil Moonasinghe – On behalf of Mr. Lakshman Jayakody) කර්මාන්ත හා විදහ කටයුතු ඇමතිතුමාගෙන් ඇසූ පුශ්නය :
  - (අ) ශ්‍රී ලංකා දුම්කොළ සංස්ථාවට අයත් ගලේවෙල වගා අංශයේ වගා පරිපාලකවරයා විසින් 1985 ජූනි සහ ජූලි යන මාසවලදී ගමන් හා යැපීම දීමනා වැඩිපුර ලබා ගෙන ඇති බවට අභාත්තර ගිණුම් පරීක්ෂණයේදී හෙලිව් ඇති බව එතුමා දන්නවාද ?
  - (ආ) එම පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඔහුට විරුද්ධව ගන්නා ලද විනයානුකුල පියවර කුමක්දයි එතුමා සදහන් කරනවාද ?

கைத்தொழில், விஞ்ஞான அலுவல்கள் அமைச்சரைக் கேட்ட வினு:

- (அ) இலங்கை புகையிலேக் கூட்டுத்தாபனத்திற்குச் சொந்தமான கலேவெல பயிர்ச் செய்கைப் பிரிவின் பயிர்ச்செய்கை நிருவாக உத்தியோகத்தர் 1985 ஜூன், ஜூல் ஆகிய இரண்டு மாதங்களில் பயணச் செலவு, பணச் செலவு ஆகியவற்றை மேலதிகமாகப் பெற்றுள்ளாரென்பது உள்ளகக் கணக்குப் பரிசோதனேயின்போது வெளியாகியிருப்பதை அவர் அறி வரரா ?
- (ஆ) இப்பரிசோதனேயின் பெறுபேறின் பிரகாரம் இவருக்கு எதிராக எடுத்த ஒழுக்காற்று நடவடிக்கை என்னவென்பதை அவர் கூறுவாரா?

asked the Minister of Industries and Scientific Affairs:

(a) Is he aware that it was revealed at an audit inspection, that the Cultivation Overseer of the Cultivation Section, Galewela of the Sri Lanka Tobacco Corporation has obtained his travelling allowance and subsistence in excess, for the months of June and July 1985?

Digitized by Noolaham Foundation. noolaham.org | aavanaham.org

(b) Will he state as to what disciplinary action was taken against him on the results of that inquiry?

යේනරාජා සමරනායක මහතා (නියෝජා කර්මාන්ත හා විඥා කටයුතු ඇමතිතුමා)

(திரு. சேனராஜா சமரநாயக்க — கைத்தொழில், விஞ்ஞான அலுவல் கள் பிரதி அமைச்சர்)

(Mr. Senaraja Samaranayake - Deputy Minister of Industries & Scientific Affairs)

- (a) Yes. He has obtained Rs. 60 (sixty) in excess.
- (b) Yes. This amount has been fully recovered from him. He has also been issued a letter of severe warning.

கிவே! பிக வப்பை வறைவ (பிரதிச் சபாநாயகர் அவர்கள்) (Mr. Deputy Speaker) Question No. 4.

එම්. වින්සන්ට් පෙරේරා මහතා (திரு. எம். வின்சன்ற் பெரேரா) (Mr. M. Vincent Perera)

On behalf of the Minister of National Security and Deputy Minister of Defence, I ask for one month's time to answer this Question.

පුශ්තය මතු දිතකදී ඉදිරිපත් කිරීමට තියෝග කරන ලදී. விளுவை மற்செரு நினத்திற் சமர்ப்பிக்கக் கட்டளேயிடப்பட்டது Question ordered to stand down.

වතුවල තිබෙන කුඹුරු : පුවේණිය අය කිරීම

தோட்ட வயற் காணிகள் : மரபுரிமைப் பங்கு

PADDY LANDS IN ESTATES: RECOVERY OF HEREDITARY SHARE

567/85

5. **අනිල් මුණසිංහ මහතා —** (අමරසිරි දෙඩන්ගොඩ මහතා — බද්දේගම — වෙනුවට)

(திரு. அனில் முனசிங்ஹ — திரு. அமரசிறி தொடங்கொட —பத்தே கம — சார்பாக)

(Mr. Anil Moonasinghe - On behalf of Mr. Amarasiri Dodangoda - Baddegama)

අගුාමාතෳතුමා, පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් ඇමතිතුමා, මහාමාර්ග ඇමතිතුමා සහ හදිසි අවස්ථා මහජන පරිපාලන ඇමතිතුමාගෙන් ඇපූ පුශ්නය :

- (අ) ඉඩම් ප්‍රතිසංස්කරණ කොම්ෂන් සභාවට පවරා ගත්තා ලද දකට රාජන වැවිලි සංස්ථාව යටතේ පාලනය වන කුඹුරු ඉඩම්වලින් දකට නිස්සාර කුඹුරු සඳහා මුලු අස්වැත්තෙන් 1/4 අය කිරීමට යාම නිසා බද්දේගම මැතිවරණ කොට්ඨාශයේ වතුවල කුඹුරු කන්න කිහිපයක් වගා නොකොට ඇති බවත්, වතුවලට අයත් කුඹුරු වගා නොකිරීම නිසා යාබද ගම්වාසීන්ට අයත් කුඹුරුවල වගාවන් විනාශ වී යන බවත්, එතුමා දන්නවාද ?
- (ආ) පවරාගැනීමට පෙර සිට මෙම කුඹුරුවල ගොවින් විසින් ලබාගන්නා ලද අස්වැන්නෙන් කපා පාගන ලද කුලි ඉවත් කොට ඉතිරියෙන් 1/4 පුවේණී වශයෙන් ගෙවූ බවත්, ඒ අනුව අද ගොවින්ටද කිසියම් සහනයක් ලැබුන බවත් එතුමා දන්නවාද ?
- (ඇ) රාජෳ වැවිලි සංස්ථාව යටතේ පාලනය වන වතුවල කුඹුරු ඉඩම් සඳහා නැවත එකී කුමය යටතේ පුවේණීය අයකොට නැවත අද ගොවීන්ට සහන සැලසීමට හා අත්හැර ඇති කුඹුරු වගා කිරීමට කටයුතු යොදනවාද?

(ඇ) එසේ නොකරන්නේ නම්, රාජා වැවිලි සංස්ථාවේ එකී බදු පුතිපත්තිය නිසා වගා නොකරන කුඹුරු නිසා විනාශ වී යන ගම්වාසීන්ගේ වගා පාලුවීම්වලට වන්දී මුදලක් ලබා දෙනවාද ?

10

(ඉ) නො එසේ නම්, ඒ මන්ද ?

பிரதம அமைச்சரும் உள்ளூராட்சி, வீடமைப்பு, நிர்மாண அமைச்சரும் பெருவீதிகள் அமைச்சரும் அவசரகால சிவில் நிர்வாக அமைச்சரும் ஆனவரைக் கேட்ட வினு :

- (அ) காணிச்சீர் திருத்த ஆணேக்குழுவினுல் சுவீகரிக்கப்பெற்று, இப் போது அரச தோட்டக்கூட்டுத்தாபனத்தின் கீழ் நிருவகிக்கப் படும் வயற்காணிகளின் செழிப்பற்ற வயல்களில் முழுவிளேச்சலில் <sup>1/</sup>4ஐ அறவிடுவதனுல் பத்தேகம தேர்தல் தொகுதியின் தோட்டங்களிலுள்ள வயல்கள் பல போகங்களாக செய்கை பண்ணப்படவில்லேயென்பதையும் தோட்டங்களுக்குச் சொந்த மான வயல்கள் செய்கை பண்ணப்படாமையால் அயலிலுள்ள கிராம மக்களுக்குச் சொந்தமான வயல்களிலுள்ள பயிர்கள் அழிந்து போவதையும் அவர் அறிவாரா ?
- (ஆ) சுவீகரிப்பதற்கு முன் இவ்வயல்களிலிருந்து விவசாயிகள் பெற் றுக்கொண்ட விரேச்சலில் அருவிவெட்டிச் சூடுமிதித்த கூலியை நீக்கி மிகுதியில் <sup>1/</sup>4ஐ விரோச்சலாகக் கொடுத்ததையும் இதன் பிரகாரம் குத்தகைக்கமக்காரருக்கும் ஒருவகையில் நிவாரணம் கிடைத்தயைும் அவர் அறிவாரா ?
- (இ) அரச தோட்டக் கூட்டுத்தாபனத்தின் கீழ் நிருவகிக்கப்பெறும் தோட்டங்களிலுள்ள வயற் காணிகளுக்கு மீண்டும் மேற்குறிப் பிட்ட திட்டத்தின்கீழ் விளேச்சலே அறவிட்டு மீண்டும் குத்த கைக் கமக்காரருக்கு நிவாரணமளிக்கவும் கைவிடப்பட்ட வயல்களேப்பயிரிடவும் நடவடிக்கை எடுப்பாரா ?
- (ஈ) இவ்வாறு செய்யமுடியாவிடின், அரச தோட்டக் கூட்டுத் தாபனத்தின் மேற்குறிப்பிட்ட குத்தகைக் கொள்கையின் காரணமாகப் பயிரிடப்படாதிருக்கும் வயல்களினுல் கிராமவாசி களின் வயல்களில் ஏற்படும் பயிரழிவிற்கு நட்டஈடு பெற்றுக் கொடுப்பாரா ?
- (உ) இன்றேல், ஏன் ?

asked the Prime Minister, Minister of Local Government, Housing and Construction, Minister of Highways and Minister of Emergency Civil Administration:

- (a) Is he aware that as a result of trying to recover 1/4 of the full harvest from those paddy lands vested with the Land Reform Commission and presently managed by the State Plantations Corporation which are lying fallow at present the estate paddy fields in the Baddegama Electorate were not cultivated for several seasons, and that as these estate paddy lands are not cultivated, the crops in adjoining paddy lands are also being destroyed?
- (b) Is he aware that even prior to the vesting 1/4 of the remaining harvest, after setting aside the harvesting charges was paid as the hereditary share and the tenant farmers were also benefited therefrom?
- (c) Will he make arrangements to recover the hereditary share under the earlier system from paddy lands in estates run by the State Plantations Corporation so that tenant farmers could get a relief and the abandoned paddy field could be cultivated once again?

[අතිල් මුණසිංහ මහතා]

- (d) If not, will compensation be paid to villagers for their crops destroyed as a result of paddy fields that are not cultivated owing to the taxation policy followed by the State Plantations Corporation?
- (e) If not, why?

එම්. චිත්සන්ට් පෙරේරා මහතා (திரு. எம். வின்சன்ற் பெரேரா) (Mr. M. Vincent Perera)

I answer on behalf of the Prime Minister and Minister of Local Government, Housing and Construction and Minister of Highways and Minister of Emergency Civil Administration.

- (a) 12 SPC estates in the Baddegama Electorate have paddy fields. Of these, 9 have been cultivated in all seasons without interruption. Paddy fields in the following estates have not been cultivated for the reasons mentioned below:
  - (i) Baddegama S.P.- 6 acres which are in the unprotected area of the Ginganga Project and 2 acres of Fred's Rhue Division due to lack of irrigation facilities.
  - (ii) Ellakanda S.P., Baddegama half acre due to non-availability of irrigation facilites.
  - (iii) Walpita S.P., Poddala 13 acres as the fields are water-logged.
- (b) No.
- (c) Action will be taken according to the Agrarian Services Act.
- (d) Does not arise.
- (e) Does not arise.

අත්තනගලු සංවර්ධන මේලාව : අයවැය ලේඛනය அத்தனகல்ல அபிவிருத்திக் களியாட்ட வரவு செலவு

ATTANAGALLA SANWARDENA MELA BUDGET

584/85

6. අතීල් මුණසිංහ මහතා — (ලක්ෂ්මන් ජයකොඩ් මහතා — වෙනුවට) (திரு. அனில் முனசிங்ஹ — திரு. லஷ்டிமன் ஜயக்கொடி — சார்பாக) (Mr. Anil Moonesinghe – On behalf of Mr. Lakshman Jayakody)

අගාමාතෳතුමා, පළාත් පාලන නිවාස හා ඉදිකිරීම් ඇමතිතුමා, මහාමාර්ග ඇමතිතුමා සහ හදිසි අවස්ථා මහජන පරිපාලන ඇමතිතුමාගෙන් ඇපූ පුශ්නය :

- (අ) ගම්පහ දිස්තුක්කයේ එගොඩපොත උපකාර්යාලය විසින් මෙහෙයවන ලද අත්තනගලු සංවර්ධන මේලාවේ අයවැය ලේඛනය එතුමා සභාගත කරනවාද ?
- (ආ) නො එසේ නම්, ඒ මන්ද ?

பிரதம அமைச்சரும் உள்ளுராட்சி, வீடமைப்பு, நிர்மாண அமைச்சரும், பெருவிதிகள் அமைச்சரும் அவசரகால சிவில் நிர்வாக அமைச்சருமான வரைக் கேட்ட வினு:

- (அ) கம்பஹ மாவட்டத்திலுள்ள எகொடபொத உப அலுவலகம் நடத்திய அத்தனகல்ல அபிவிருத்திக் களியாட்டு விழாவின் வாவு — செலவு அறிக்கையை அவர் சமர்ப்பிப்பாரா ?
- (ஆ) இன்றேல், ஏன் ?

asked the Prime Minister, Minister of Local Government, Housing and Construction, Minister of Highways and Minister of Emergency Civil Administration:

- (a) Will he table the budget of the Attanagalla Sanwardena Mela conducted by the Egodapotha sub-office in the Gampaha district?
- (b) If not, why?

එම්. චිත්සන්ට් පෙරේරා මහතා (திரு. எம். வின்சன்ற் பெரேரா) (Mr. M. Vincent Perera)

On behalf of the Prime Minister and Minister of Local Government, Housing and Construction and Minister of Highways and Minister of Emergency Civil Administration, I answer the question.

- (a) No such Mela has been conducted by the Egodapotha Sub-Office of the Gampaha Development Council.
- (b) Does not arise.

විසර්ජන පනත් කෙටුම්පත, 1986 ඉහුස්සිட්டுச் சட்டமூலம், 1986 APPROPRIATION BILL, 1986.

කාරක සභාවෙහිදී සලකා බලන ලදී. [නියෝජා කථානායකතුමා මූලාසනාරුඪ විය.]

குமுவில் ஆராயப்பட்டது.

[பிரதிச் சபாநாயகர் அவர்கள் தலேமை வகித்தார்கள்.]

Considered in Committee.

[MR. DEPUTY SPEAKER, in the Chair.]

1 වන වගන්නිය පනන් කෙටුම්පතෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

1 ஆம் வாசகம் சட்டமூலத்தின் பகுதியாக இருக்க வேண்டுமென கட்டளேயிடப்பட் டது.

Clause 1 ordered to stand part of the Bill.

2 සිට 8 තෙක් වගන්හි උපලේඛන සලකා බැලීමෙන් පසු ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.

2 ஆம் வாசகத்திலிருந்து 8 ஆம் வாசகம் வரை அட்டவிணகள் பரிசீலிக்கப்படும் வரை ஒத்திவைக்கப்படல் வேண்டுமெனக் கட்டியமிடப்பட்டது.

Clauses 2 to 8 be postponed until after consideration of the Schedules.

සභාපතිතුමා (தෑහவர்) (The Chairman)

First Schedule – Heads 1 to 13 will be taken up and the vote will be taken at 12 noon.

#### පළමුවන උපලේඛනය

පොදු සේවාවන් සඳහා ගෙවිය යුතු මුදල්

முதலாம் அட்டவணே

பொதுச் சேவைகளுக்குச் செலுத்த வேண்டிய தொகை

#### FIRST SCHEDULE SUMS PAYABLE FOR GENERAL SERVICES

i වන ශීර්ෂය — ජනාධිපති උතුමාණෝ

් වන වැඩ සටහන – ජනරජයේ ජනාධිපතිවරයා වශයෙන් බලතල කියාත්මක කිරීම – පූතරාවර්තන වියදම, රු. 4,09,99,000

தஃப்பு 1. — மேன்மைதங்கிய சனுதிபதி

நிகழ்ச்சித் திட்டம் 1. — குடியரசின் சஞ்திபதியாகத் தத்துவங்களேப் பிரயோகித்தல் — மீண்டுவருஞ் செலவு, ரூபா 4,09,99,000

#### HEAD 1.- HIS EXCELLENCY THE PRESIDENT

Programme 1.- Exercises of Powers as the President of the Republic - Recurrent Expenditure, Rs. 40,999,000.

ආර්. පේමදය මහතා (අගුාමාතාතුමා, පළාත් පාලන, තිවාස හා ඉදිකිරීම් ඇමතිතුමා, මහාමාර්ග ඇමතිතුමා, හදිසි අවස්ථා මහජන පරිපාලන ඇමතිතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා)

(திரு. ஆர். பிரேமதாச — பிரதம அமைச்சரும் உள்ளுராட்சி, வீடமைப்பு, நிர்மாண அமைச்சரும் நெடுஞ்சாலேகள் அமைச்சரும் அவசரகால சிவில் நிர்வாக அமைச்சரும் பாராளுமன்றச் சபை முதல்

(Mr. R. Premadasa - Prime Minister, Minister of Local Government, Housing & Construction, Minister of Highways, Minister of Emergency Civil Administration and Leader of the House of Parliament)

Shall we take all these Heads together? That is how we have organised. We start now and go on till 12 noon. I should be given half an hour at the end to reply and that is by 11.30 a.m. We can take all the Heads together.

අතිල් මුණසිංහ මහතා (මතුගම) (திரு. அனில் முனசிங்ஹ — மத்துகம) (Mr. Anil Moonesinghe - Matugama) I move.

"That the Programme be'reduced by Rs. 10."

දීතේෂ් ගුණවර්ධන මහතා (මහරගම) (திரு. தினேஷ் குணவர்த்தன — மஹறகம) (Mr. Dinesh Gunawardene - Maharagama)

ගරු තියෝජා කථානායකතුමති, ගරු ජනාධිපතිතුමා යටතේ විෂයයන් කීපයක් පිළිබඳව සාකච්ජා කරන මේ අවස්ථාවේදී පසුගිය අයවැය කාරක සහා අවස්ථාවේදී සිහිගැන්වූ කරුණු කීපයක් පිළිබදව අදහස් කිහිපයක් ගෙතෙන්නට කැමතියි. පසුගිය 1984 නොවැම්බර් 26 වැනිද මේ ගරු සභාවේ දී ඉඩම් පුනිසංස්කරණ කොම්ෂන් සභාව පිළිබඳව කරුණු දක්වූ අවස්ථාවේදී ඒ පනතේ වගත්ති කුියාත්මක කිරීම සම්බන්ධව පළ කරන ලද අදහස් ඉන් එකක්. මම ඒවා නැවත කියන්නට උත්සාහ දරන්නේ නැහැ. නමුත් අප දන්නවා, විවිධ ආකාරයෙන්, ඉඩම් පුතිසංස්කරණ කොමිෂන් සභාවට අයත්ව තිබුණු ඉඩම් වෙනත් පුද්ගලයන්ට පවරා දී ගෙන යන බව. ඒ අවස්ථාවේදී මම ඒ පිළිබඳව නැගු පුශ්නයට දුන් ගරු අගමැතිකුමාගේ පිළිතුරට එන්න කලින් මම විශේෂ කාරණයක් සිහි ගන්වන්නට කැමතියි.

ඉඩම් පුතිසංස්කරණ කොම්ෂන් සභාවට අයත් කලවාන මැතිවරණ කොට්ඨාශයේ, වටිනා දුවවලින් සමන්විත විශාල වන්නක, එය අයිනිකරුවා නොවන බාහිර පුද්ගලයෙකු බලහන්කාරයෙන් අද එහි දව ඉවත් කිරීමේ යෙදී සිටිනවා. මෙවා කෝටි ගුණනක් වටිනා දව. මෙ පිළ<mark>ිබද</mark>ව ඉඩම පුතිසංස්කරණ කොම්ෂන් සභාවේ සභාපතිවරයා නියෝග කීපයක් නිකත් කර තිබෙනවා. ඒ නිවැරදි, නියමින අයිතිකරුවාට මේ ඉඩම් ගාරදීමටත්, එසේ සිදු කරනු නෙක් නීති විරෝධි ලෙස මේ දුව කපාගෙන යන පුද්ගලයාගේ වැඩ කටයුතු නවත්වන්න කියාත් ඉඩම් පුතිසංස්කරණ කොමිෂන් සහාවේ සභාපති රන්ජන් විජේරත්න මහත්මයා නියෝග දී තිබෙනවා. නමුත් සුපිරි බලවතුන්ගේ බලපෑම නිසා එය කියාත්මක වෙන්නේ නැහැ. මේ කාරණය ඉඩම් පුතිසංස්කරණ කොම්ෂන් සහාවේ ලිපිගොනවල තිබෙනවා. මේ අවස්ථාවේදී කණගාටුවෙන් වුවත් ගරු අගමැතිතුමාට කියන්න කැමතියි — මොකද පසුගිය වාරයෙන් අප මේ පුශ්නය නැගුවා. මේ එක උදහරණයක් පමණයි මම ගෙනාවේ, අප කවුරුත් දත්තා පරිදි ලංකාවේ ස්වාභාවික වෘක්ෂලතා සම්පත රැ.කගැනීම අනාභවශා වී තිබෙන යුගයක, ඒ සම්පත සියයට විසිපහටත් වඩා අඩු වී තිබෙන යුගයක, මේ වාගේ දව ඉවත් කිරීම එක අතකින් සිදු වෙනවා කියා. නියමින අයිතිකරුවාවන් නොවෙයි, වෙනත් අය බලහන්කාරයෙන් නීති විරෝධී ලෙස දව ඉවත් කිරීම කරනවා. මෙයට රාජා දව සංස්ථාවත් සම්බන්ධයි.

14

මේ කරුණු ඔක්කොම මේ ගරු සභාවේ ගෙනෙන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද, විවිධ පුද්ගලයන්ගේ නම් මේ ගරු සභාවට ගෙනාවා කියා විවිධ චෝදනා අසන්නට සිදු චෙන්න පුළුවන්. මේ ලිපිගොනුව ඒ සභාපතිතුමාගේ ළහ තිබෙනවා. නියමිත අයිතිකරුට මේ ඉඩම දෙන්න කියා සභාපතිතුමා වුණත් කළ ඒ තියෝග එකක්වත් කියාත්මක වී තැහැ. මෙන්න මේ ආකාරයෙන් නමයි ඉඩම් පුතිසංස්කරණ කොමිෂන් සභාවේ වැඩ කටයුතුවලට අද විවිධ බලවතුන්ගේ මැදිහත් වීම සිදු වී තිබෙන්නේ. මේ රටේ ජාතික සම්පත – මහජනයාට අයිති සම්පත – නීතියටත් ඉහළින් පුද්ගලයන් විනාශ කරනවා. මේ පිළිබදව අප පසුගිය වාරයේ ඉදිරිපත් කළ අදහස්වලට පිළිතුරු වශයෙන් ගරු අගමැතිතුමා කියා සිටියා මෙයට පුතිකර්ම කීපයක් තිබෙනවාය කියා. මම ඉල්ලීමක් කළා ඒ පුතිකර්මවලින් එකකට – එක පුතිකර්මයකට – අනුමැතිය දෙන්න කියා. එනම් ගරු ජනාධිපතිතුමා යටතේ තිබෙන මේ වාගේ ආයතන සඳහා අවම වශයෙන් පාර්ලිමේන්තු උපදේශක කාරක සහාවක්වත් පත් කරන්න එකභ වෙන්න කියල. එතකොට අපට මේ පුශ්න පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ඒ කටයුත්තවත් මෙතෙක් සිද්ධ වී නැහැ. ඒ නිසා ඉඩම් සංවර්ධන කොම්ෂන් සභාවේ වැඩ කටයුතු තුළින් සිදු වී තිබෙන හාතිදයක තත්ත්වය නිවැරදි කිරීමට මෙතෙක් පියවර ගෙන නැහැ. ඒ අතර විශාල වශයෙන් එම නාස්තිය කෙරීගෙන යනවා.

අය වැය දෙවන වර කියවීමේදී අප මතු කරන්නට යෙදුණු කරුණු කීපයක් තිබෙනවා. එකක් මහා කොළඹ ආර්ථක කොමිසම යටතේ ලියා පදිංචි සමාගමක් ලෙස කිුයාත්මක වන " එයාර් ලංකා " සමාගම පිළිබදවයි. මම ඉල්ලා සිටිනවා—මම හිතනව විරුද්ධ පක්ෂයේ ගරු මන්තීවරු එකහ වේව් කියා—මෙම එයාර් ලංකා සමාගමේ වැඩ කටයුතු සහ මහජන මුදල් පාවිච්චියන් ඒ වාගේම මෙම සමාගම අපේ රටේ විදේශ විනිමයට සම්බන්ධ විදේශ බැංකු හා ණය දෙන ආයතනවලින් ණය ලබාගෙන තිබෙන ආකාරයත් ආදී විවිධ අකුමිකතා පරීක්ෂා කර බැලීම පිණිස පූර්ණ බල සහිත ජනාධිපති කොමිසමක් පත් කරන්නය කියා. ඒ ගැන කරුණු සහිනව අප මෙන්ම වෙනත් මහජන කොටසුන් කරුණු ඉදිරිපත් කරන්න ඉඩ කඩ තිබෙනවා.

මේ සම්බන්ධ දරුණු චෝදනා අපි මේ සභාවේ විරුද්ධ පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙනවා. ඒවාට සරල තර්කානුකූල පිළිතුරක් පමණක් දී මදි. ඒ ඇයි ? මෙම එයාර් ලංකා සමාගම ගුවන් යානයක් මිලට ගෙන එය වෙනත් සමාගමකට විකුණා ඒ යානයම නැවන බද්දට ගත් අවස්ථා තිබෙනවා. මේ ආකාරයේ නොරතුරු රාශීයක් තිබෙනවා. ඒ එකින් එක මේ ගරු සහාවේ කීයන්න මම බලාපොරොත්තු වෙන්නෙ නැහැ. මේ පිළිබඳව සුද්ධ පතුකාවක් තිබෙතවාය කියන තර්කයක් තිබෙනවා තම් මම ඉල්ලා සිටිනවා එවැනි සුද්ධ පතුකාවක් තිබෙනවාද කියන එක ජනාධිපති කොමිසමක් පත් කර ඔප්පු කරත්තය කියා. එසේ නැත්නම් මෙම ආයතනය විගණකාධිපති යටතට පත් කිරීම සඳහා අපි පියවරක් ගත යුතුයි. එසේ නැතිව මේ ආයතනයට මේ ආකාරයෙන් මහජන මුදල් කාබාසීනියා කිරීමට ඉඩ දී තිබෙන්නේ ඇයි ? මම චෝදතාවක් හැටියට ඉදිරිපත් කරන්නේ නැති නමුත් සැක සහින කටයුතුත් මේ ආයතනයේ ඉහළ නිලධාරීන් අතරීන් සිද්ධ වී තිබෙනවා. මේ ආයතනයේ පුධාන කාර්මික නිලධාරීන් අතර සිටින්නේ ඉන්දියාවේ පුරවැසි භාවය ඇති අයයි. ඒ අයගේ විවිධ සම්බන්ධකම් පිළිබඳව සොයා බලනවා නම් හොදයි [ දිනේෂ් ගුණවර්ධන මහතා ]

කියා මම මේ අවස්ථාවේදී කියනවා. ඒ මොකද, ඒ අය, ගනුදෙනු අතින්, වෙනත් රටවල පවත්වාගෙන යන නේවාසික කටයුතු අතින්, ඉතා හයානක ලෙස මේ රටේ මුදල් රෙගුලාසිවලට සහ ඒ වාගේම වෙනත් කටයුතුවලටත් හානිදයක අන්දමින් කියා කරනවාය කියන කාරණය නිසයි. එමනිසා එවැනි කොමිෂන් සභාවක් පත් කරනවා නම් ඒ කොමිෂන් සභාව ඉදිරියට විත් කරුණු ඉදිරිපත් කරන්නට මම සූදනම්, එහෙම නැත්නම් මෙය අර මා කලින් කිව්වා වාගේ විගණකාධිපති යටතට පත් කරන්න.

විශේෂයෙන් මම මේ ටික කියන්නේ මෙවර අය වැය ලේඛනයෙන් මහා කොළඹ ආර්ථික කොමිසමට දස ලක්ෂ 800ක් තරම් විශාල මුදලක් වෙත් කර තිබෙන නිසයි, මීට වඩා සේවයක් කරන ආයතන ගණනාවක් තිබෙද්දී. ඒවා වසා දමන නන්න්වයට පරිවර්තනය වෙනවා මුලෳ අවශෘතා නැතිව. රටේ ජනතාවගෙන් බඩගීන්නේ ඉන්න කොටසකගේ බඩගින්න නිවාගන්න හෝ ඒ මුදල පාවිච්චි කරන්න පුළුවන්. ඒ මොකද, වැය ශීර්ෂ දෙස බලන විට මේ මුදල අද ආරක්ෂක කටයුතු සදහා අවශායි කියන මුදලටන් වඩා විශාල මුදලක්. සමහර විට නාවික, ගුවන් ආදී හමුදුවල වැය ශීර්ෂයටන් වැඩි වැය ශීර්ෂයක්. එයාර් ලංකා සමාගම ජාතික ගුවන් ආයතනයක් හැටියට පවත්වාගෙන යමින් අප වාගේ කුඩා රටක් ලෝකයේ මහා පරිමාණයේ රටවලට හෝ කරන්න බැරි තරගයක යෙදී සිටීමේ අර්ථයක් තිබෙනවාද කියා අපි කල්පනා කරන්න ඕනෑ. භාණ්ඩාගාරයට, මහජන දේපොළවලට රටේ චත්කමට එය මහා නාස්තියක් නම් අපි ඒ ගැන කල්පනා කරන්නට ෯නැ. එය කුඩා සේවයක් හැටියට පවත්වාගෙන නොගොස් මැද පෙරදිගට ආසියාවේ දකුණු දිගට සහ ආසියාවේ අනෙකුත් රටවලට සම්බන්ධ මහා පරිමාණ සේවයක් හැටියට පවත්වාගෙන යාමෙන් නමයි, මේ විනාශයට අද ගොදුරු වී තිබෙන්නේ. නවත් ගුවන් යානා කීපයක් ගන්න යනවා. ඉදිරි සති කීපයක් තුලදී. මෙය ඉතා හානිදයක තත්ත්වයක්. අපේ රටට ගුවන් යානා පැමිණීමෙන් ලැබෙන මුදල් පිළිබදව කියවෙලා තිබෙනවා. ඒ මුදල් කුමත ආකාරයකින් හෝ අපේ රටට ලබා ගැනීමේ හැකියාවක් අපේ ගුවත් සේවයට තිබෙනවා. අපේ ගුවන් නොටූපළ ජාතෘන්තර ගුවන් නොටූපළක් හැටියට දියුණු කරගෙන ඒ මගින් සියඑ යානුා ගොඩ බැස්සවීමේ මධෳස්ථානයක් කර ගැනීමේ මාර්ගය තුළින් මෙම ගුවන් තොටුපළ මීට වඩා පුයෝජනවත් ගුවන් තොටුපළක් බවට පරිවර්තනය කරගන්නට පුළුවන්.

ඒවාගේම ගුවන් යානා සහතික කිරීම පිළිබඳව කියන්නට ඕනෑ. සිවීල් ගුවන් සේවා අධාක්ෂවරයෙක් ආරම්භක අවස්ථාවේදී "එයා ලංකා" ගුවන් යානයක් සහතික කිරීම පිළිබඳව නැගූ පුශ්නවලට 'එයා ලංකා' ගුවන් සමාගම පිළිතුරු දූන්නේ නැහැ. එයින් සිද්ධ වුණෝ එකම දෙයයි. ඒ සිවීල් ගුවන් සේවා අධාක්ෂට සේවය අවසන් කර ගෙදර යන්න කිව්වා. ඔහුගේ සහතිකය දීම පිළිබඳව, ඒවාගේම එම ගුවන් යානයේ අඩුපාඩුකම් පිළිබඳව ඔහු යම් යම් පුශ්න නැගු නිසා ඔහුගේ සේවා කාලය අවසන් වුණා. එම නිසා මෙයින් ගයානක ලෙස මහජන මුදල් නාස්තියක් කෙරීගෙන යනවා. මේ, මහ කොළඹ ආර්ථක කොමිෂන් සභාව යටතේ ලියා පදිංචිය තුළින් මහජන මුදල් ලබාගෙන කරන නාස්තියක්. ඒවාගේම විදේශ විනිමය —

ථ. පී. පෝල් පෙරේරා මහතා (කඩුවෙල) (නිල. අ. ඒ. போல் பெரேரா — සලිබෙන) (Mr. E. P. Paul Perera – Kaduwela)

ගරු සභාපතිතුමති, මට සමාවන්න. මේ එස්ට්මේට්ස්වල හැටියට මහ කොළඹ ආර්ථික කොමිසමට වෙන් කර තිබෙන මුදල දස ලක්ෂ 500 යි. මේ ගරු මන්තීතුමා, දස ලක්ෂ 800ක් ගැන කථා කරනවා.

දිනේෂ් ගුණටර්ධන මහතා (නිල. නිහෙණු ලකාබා ් த්தன) (Mr. Dinesh Gunawardene)

ගරු කඩුවෙල ගරු මන්නීතුමාගේ (ඊ. එ. පෝල් පෙරේරා මහතා) බොහොම දක්ෂ තර්කය මම අගය කරනවා. මහ කොළඹ ආර්ථික කොමිසමේ ආවරණය යටතේ ලියාපදිංචි වුණු සමාගමක් ගැනයි, මම කථා කරන්නේ.

ඊ. පි. පෝල් පෙරේරා මහතා (தිල. අ. பී. போல் பெரோரா) (Mr. E. P. Paul Perera)

හා. හා.

දිනේෂ් ගුණවර්ධන මහතා

(திரு. தினேஷ் குணவர்த்தன) (Mr. Dinesh Gunawardene)

ඔබතුමා මම කථා කරන දේට ඇහුම්කන් දෙනවා නම නීති හජික ඉදිරිපත් කරන්න ඕනෑ වෙන්නෙ නැහැ. ඔබතුමා අනිවාජ්යයෙන්ම මහ කොළඹ ආර්ථික කොම්සම ආරක්ෂා කරන්න ඕනෑ. එහි එක්තරා නිර්මාතෘවරයෙක් හැටියට. සමහරවිට 'එයා ලංකා' සමාගම ගැන කථා කරන කොට රිදෙනවා ඇති.

ඊ. පි. පෝල් පෙරේරා මහතා (නිල. අ. பී. போல் பெரோர) (Mr. E. P. Paul Perera)

මම කිව්වේ ඒ ගරු මන්තීතුමාට වරදක් හැටියට නොවෙයි. දුන් මිතින්තු තුනකට පුථම එතුමා කිව්වා, මහ කොළඹ ආර්ථික කොමිසමට මේ දෙන මුදල දස ලක්ෂ 800යි කියලා. ඒකයි මම කිව්වේ. මම එය පැහැදිලි කිරීමක් කළේ. එතුමාගේ කථාව 'එස්ටිමේටස්වල' හැටියට සංශෝධනය කිරීමක් කළේ. ඔබතුමාට සහයටයි කිව්වේ.

දිතේෂ් ගුණවර්ධන මහතා (නිල. නිශෝණු ලංකාණ් නිතෝ (Mr. Dinesh Gunawardene)

අල්ලපු ආසනයේ ගරු මන්තීතුමා සහායට එන එක බොහොම ගොදයි. නමුත් වැරදි විධ්යටයි එන්නේ. මම කියා සිටියේ එයා ලංකා සමාගමට දස ලක්ෂ 800ක් මේ අයවැය ලේඛනයෙන් වෙන් කර තිබෙන බවයි. ඒ සදහා ආවරණය ලබාගෙන තිබෙන්නේ මහ කොළඹ ආර්ථික කොමිසම යටතේ පවත්වාගෙන යන සමාගමක් හැටියටයි. ඒ ආවරණයට විගණකාධිපතිවරයාට මැදිහත් වන්නට බැරි තත්ත්වයක් උද වෙලා තිබෙනවා. මම මීට වඩා එයා ලංකා සමාගම ගැන කථා කරන්නේ නැහැ. මන්ද 'එයා ලංකා' සමාගම ගැන කථා කරන්නේ නැහැ. මන්ද 'එයා ලංකා' සමාගම ගැන කථා කරන්නේ නැහැ. මන්ද 'එයා ලංකා' සමාගම ගැන කථා කරන කොට ඉහළ තැන්වල අයට බොහොම රිදෙනවා. ඉහළ තැන්වල අයට රිදෙන නිසා ඒවා ගැන කථා නොකර ඉදීම නමයි, කාටත් අද උදවෙලා තිබෙන තත්ත්වය. නමුත්, මේ අයවැය ලේඛනයෙන් ඒ වෙනුවෙන් දස ලක්ෂ 800ක මහජන මුදල් වෙන් කර තිබෙන නිසා මේ මහජන මුදල්වලට වන අපරාධය වළක්වන්නට යමිකීසි පියවරක් ගැනීම සදහා හෝ කරුණු ඉදිරිපත් කරන්න අපේ යුතුකමක් තිබෙනවා.

ඊට අතිරේකව විගණකාධිපතිවරයාගේ දෙපාර්තමෙන්තුව පිළිබදව මේ අවස්ථාවේදී කරුණු කීපයක් ඉදිරිපත් කරන්න කැමතියි. මන්ද, අපේ රටේ රාජා සංස්ථාවල සහ දෙපාර්තමේන්තුවල අකාර්යක්ෂමතාවය පිළිබදව අයවැය ලේඛනයෙන් දීර්ෂ වශයෙන් කරුණු කියවුණා. නමුත්, විගණකාධිපතිවරයාගේ වාර්තා මෙම සභාවේත් අමාත්හ මණ්ඩලයේත් දෙපාර්තමේන්තුවල සහ අමාත්හංශ පුධානීන්ගේත් අවධානයට ගත්තානම බොහෝ විට මේ නාස්තීන් සහ මේ මූදල් රෙගුලායි උල්ලංඝණය කිරීම වළක්වා ගන්නට ඉඩ තිබුණා. ඒ වාගේම මේ ආයතන මේ ආකාරයෙන් මැටීමට තුඩු දීම වළක්වා ගන්න තිබණා.

විගණකාධිපති දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ පොදු විභපාර කම්ටුවටත්, රාජ්භ ගීණුම් කම්ටුවටත් ඉදිරිපත් කළ වාර්තාවලින් අනතුරුව, ඒ කම්ටු දෙකේ වාර්තාත් මේ ගරු සභාවට ඉදිරිපත් වී තිබෙනවා. නමුත් පුධාන වශයෙන් විගණකාධිපතිවරයාගේ සොයා ගැනීම් සහ අර පාර්ලිමේන්තු කම්ටු දෙකේ සොයා ගැනීම් යන දෙකම ඒකාබද්ධ කරගෙන, ඒ වාර්තාවලින් දක්වෙන දේවල් කියාත්මක කිරීම පැත්තෙන් අපි ඉෂ්ට කර තිබෙන යුතුකම් කොටස ඉතාම අල්ප බව කියන්න ඕනෑ. ඒ තිසයි, අද මේ මහා විනාශයට – රාජ්භ සංස්ථා වසා දමීමට – අවසර ඉල්ලන්නේත්.

සභාපතිතුමනි, මම දන්නා ආකාරයට – අපට ලැබී තිබෙන තොරතුරුවල හැවියට – විගණකාධිපති දෙපාර්තමේන්තුව අවුරුදු ගණනාවක් පසු වී තිබුණු වාර්තාවල් දන් කුමානුකූලව ඉදිරියට ගෙනත් තිබෙනවා. ඒ ගැන විගණකාධිපතිවරයාටත්, ඒ දෙපාර්තමේන්තුවේ අමාරුවෙන් වැඩ කරන නිලධාරීන් සියලු දෙනාටත් අපේ ගෞරවය පුද කරන්න ඕනෑ. ඔවුන් ඒ කටයුත්තේ නිරත වී සිටින්නේ විවිධ බාධාවන් මධායේයි.

පසුගිය අවුරුද්දේ පොදු වහපාර කමිටුව ගරු මුදල් ඇමතිකුමා සමග සාකච්ඡා කළ අවස්ථාවේදී කියැවුණා, විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහා අලූතින් 500ක් පමණ දෙනා බඳවා ගැනීමට හැකියාව තිබෙන බව. එසේ කියැවුණේ ගිය අවුරුද්දේ නමුත් ඒ දෙපාර්තමේන්තුවේ පූරප්පාඩු අද වත තුරු පුරවා නැහැ. එවැනි අඩුපාඩුකම් විශාල පුමාණයක් පවතිද්දී තමයි, විගණකාධිපති දෙපාර්තමේන්තුව තම කටයුතු 1984 දක්වා කුමානුකුලව ඉදිරියට ගෙනත් තිබෙන්නේ.

ඒ වාගේම, ඒ දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන තැන ගැන බැලුවොත් පෙතෙනවා, ඉතාම කනගාටුදයක තත්ත්වයක් එතැන පවතිනවාය කීයා. මූළුමහත් රාජ්‍ය දේපොළ හා ගිණුම පිළිබදව වාර්තා ඉදිරිපත් කරන ආයතනයේ – විගණකාධිපති දෙපාර්තමේන්තුවේ – කාර්යාල ගොඩතැගිලි දිහා බැලුවාම මට හිතෙනවා, ඒවායේ තිබෙන සමහර ලිපිගොනු ඉතුරු වුණොත් පුදුමයි කීයා. ඒ තරම් පැරණි, කඩා වැටුණ ගොඩනැගිලි සමූහයක් මධායේ තමයි, ඒ දෙපාර්තමේන්තුවේ පුධාන කාර්යාලය සහ අනෙකුත් කාර්යාලත් පවත්වාගෙන යන්නේ. ඒ නිසා, විගණකාධිපති දෙපාර්තමේන්තුවේ අඩුපාඩුකම් පිරිමසාලීම සඳහා අපි මීට වඩා උනන්දුවෙන් අවශා කටයුතු සලස්වන්න ඕනෑය කියන ටික මම විශේෂයෙන් කියන්න ඕනෑ.

යම්-යම් අතිරේක — අදළ සීමාව ඉක්මවූ — වැය කිරීම් ආදී දේවල් පිළිබඳව විගණකාධිපතිවරයා විසින් වාර්තා කරනු ලැබූ විට ඒ අතිරේක වියදම් නැවත අය කර ගැනීමට ගැකි මාර්ග, නීති ඇති කරන්නන් වැඩ පිළිවෙළක් ආරම්භ කරනවා නම් වඩා හොදයි. මම හිතන හැටියට ගරු අගමැතිතුමා දන්නවා, පළාත් පාලන ක්ෂේතුයේ එවැනි නත්ත්වයක් පවතින බව. ඒ ඒ පළාත් පාලන ආයතන නීතියෙන් අනුමත කළ පුමාණය ඉක්මවා වැය කළාම ඒ මුදල් ඒ ආයතන පුධාතීන්ගෙන් අය කර ගැනීමට අවසර දෙනවා. විශ්ව විදැල සම්බන්ධයෙනුත් ඒ අය කර ගැනීම් සඳහා අවසර ලබා දී තිබෙනවා. එහෙම නම් රජයේ වෙනත් ආයතන — සංස්ථා ඇතුළුව — සම්බන්ධයෙනුත් ඒ මුදල් නැවත අය කර ගැනීම සඳහා විගණකාධිපතිවරයාට හැකියාව ලැබෙන නීතිමය අවශාතාවන් සපුරාලන්න අපි පියවර ගන්න ඕනෑ. එසේ කළොත් තමයි. ඒ ආවරණය වන ආයතන යම්කීසි පාලනයකට යටත් වන්නේ.

අයවැය විවාදයට සවත් දුන් අවස්ථාවේදී, මහනුවර දිසා ඇමතිතුමාගේ කථාවෙන් 'ඔඩ්ට ඇක්ට' එකක් ඉදිරිපත් කිරීම පිළිබඳව අදහසක් මතු වුණා මට මතකයි. මුදල් අමාතෲංශයේ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේ සාමාජිකයෙක් හැටියට ඒ රැස්වීම්වලට මාත් සහභාගී වුණු ඇතැම අවස්ථාවලදීත් මේ කාරණයන් ඉදිරියට ආවා. එහෙම නම් ඇයි, විගණත කටයුතු පිළිබඳ මේ පනත පුමාද වී තිබෙන්නේ කියන එක අපි කල්පනා කරන්න ඕනෑ. ඒ මොකද කීවොත් එහි වැදගත් වගන්ති ගණනාවකට භාණ්ඩාගාරයේ සහ වෙනත් විවිධ ආයතනවල අය විරුද්ධත්වය පළ කර තිබෙන නිසයි.

මේ ආකාරයෙන් මුදල් නාස්ති වීම පාලනය කරන්න. එවැනි මුදල් ආපයු අය කර ගන්න පළාත් පාලන ක්ෂේතුය සම්බන්ධයෙන් බලය දී තිබෙනවා නම් ඇයි. අනෙක් ක්ෂේතු සම්බන්ධයෙන් බලය දී තිබෙනවා නම් ඇයි. අනෙක් ක්ෂේතු සම්බන්ධයෙනුන් ඒ බලය විගණකාධිපතිවරයාට—විගණකාධිපති දෙපාර්තමේන්තුවට — දීමට එකහ නොවන්නේ කියන පුශ්නය මෙහිදී මතු වෙනවා. ඒ නිසා අද මේ විගණකාධිපති දෙපාර්තමේන්තුවට අවශා වී තිබෙන්නේ මීට වඩා ශක්තිමත් බලයක් දීමය කියන එක මම විශ්වාස කරනවා. ඒ බලය ලබා දුන්නොත් පමණයි. මුදල් නාස්තිය සහ ඒවා වැරදි ආකාරයෙන් පාච්චව් කිරීම පිළිබදව අද මතු වී තිබෙන පුශ්නවලට පිළිතුරු ලැබෙන්නේන්: ඒ පිළිබඳව යම්කිසි නිවැරදි තත්ත්වයක් ඇති කර ගැනීමට හැකි වෙන්නේන්.

විගණකාධිපතිතුමාගේ වාර්තාවල් බලන විට බොහෝ ආයතනවල තිබෙන්නේ පුවාගන කටයුතු පිළිබඳව සිදුවෙන නාස්තියක් බව පේතවා. නීති උල්ලංඝනය කර තිබෙනවා. පුවාගනය නිසා සෑම ආයතනයකම – රජයේ සහ සංස්ථා ආයතනවල – විශාල නාස්තියක් කෙරෙනවා. වාගන, ඉන්ධන අවශෘ නැති කටයුතු සඳහා පාවිච්චි කිරීම තුළින් ලක්ෂ ගණනක මූදලක් අපතේ යන තත්ත්වයක් තිබෙන බව වාර්තාවල් අරගෙන බැලුවොත් ඒ සෑම වාර්තාවකින්ම පෙනී යනවා. දෙපාර්තමේන්තුවලට නැති වාගන සංස්ථාවලින් ගෙන්වා ගෙන කටයුතු කරනවා. සංස්ථාවලට අවශෘ නැති කටයුතුවලට සංස්ථා වාගන පාවිච්චි කරනවා. සමස්තයක් වශයෙන් ගෙන බැලුවොත් මේ ආකාරයට විශාල නාස්තියක් සිදුවිගෙන යනවා. ඒ නිසා මේ විගණකාධිපති වාර්තාවල් ගැන අපි පාර්ලිමේන්තුව හැවියට පමණක් නොව අදළ අමාතනංශ හැටියටත් මීට වඩා වැඩි වගකීමක් ගන්නවා නම හොදයි. ඒ විගණකාධිපති වාර්තාවල අය කර ගැනීම් පිළිබඳව, ණයකරුවන්ගේ ලේඛන පිළිබඳව කියවන විට ඉතා කනගාටුදයක නත්ත්වයක් උද වී තිබෙන බව ජෙනවා.

මම උදහරණ කියන්න යන්නෙ නැහැ. පොදු වනපාර පිළිබඳ කාරක සභාවේ සාමාජිකයෙක් හැටියට එහෙම කියන එක මගේ යුතුකමන් නොවෙයි. නමුත් අඩු වශයෙන් පාර්ලිමේන්තුවේ මන්තුිවරුන් කැබිනට් මණ්ඩලයන් ඒ ආයතනවල ණයකරුවන් කවුද කියන එක සොයා බලා අඩු වශයෙන් පාර්ලිමේන්තුවේ ගෞරවයවත් ආරක්ෂා කරන ගන්නට ඒ තන්ත්වයන් නිවැරදි කරනවා නම් වඩා හොදයි කියන එක අදහසක් හැටියට මා කියන්න ඔතැ. එහෙම නැත්නම් වෙනත් කොටසක් ඒ ආකාරයෙන් කටයුතු කරයි කියල අපට බලාපොරොත්තු වෙන්නට අමාරුයි.

අවසාන වශයෙන් මැතීවරණ කොමසාරිස්වරයාගේ දෙපාර්තමේන්තුව ගැන එක පුශ්නයක් මතු කරන්න කැමතියි. මැනීවරණ කොමසාරිස්වරයාගේ දෙපාර්තමේන්තුවේ පවතින වාර්තාවල් පිළිබඳව, ඒ වාර්තාවල සදහන් වන කරුණු පිළිබඳව පුශ්නයක් මතු කරන්න කැමතියි. බොහෝ විට මැතිවරණ අවස්ථාවල උදවෙන නත්ත්වයන් ගැන නම් එක වචනයක්වත් මේ වාර්තාවල සදහන් නොවීම ගැන මා කනගාටු වෙනවා. අද අතුරු මැතිවරණ පැවැත්වෙනවා. ඒ අතුරු මැතිවරණවලදී උදවෙන තත්ත්වයන් සම්බන්ධයෙන්—මේ මැතිවරණ පවත්වාගෙන යාමට බාධාවන් ඇතිවෙන තත්ත්වයන් සම්බන්ධයෙන්—හරියාකාරව කරුණු ඉදිරිපත් කිරීමක් ඒ වාර්තාවල ඇත්තෙ තැහැ. උසාවියේ නඩු පවතින දේවල් ගැන මම කියන්න යන්නේ නැහැ. නමුත් මැතිවරණ කොමසාරිස්වරයාට නමන්ගේ මැතිවරණ කටයුතු ඒ ආකාරයෙන්ම කරගෙන යන්නට ඇති වී තිබෙන අලුත් බාධාවල් ගැන අද මූඑ රටම දන්නවා. ඒ නිසා මේ රටේ පාර්ලිමේන්තු මැතිවරණ කුමය ආරක්ෂා කර ගන්නට නම් මැතිවරණ කොමසාරිස්වරයාගේ යුතුකමක් තිබෙනවා ඒ තිබෙන බාධාවල් තමන්ගේ වාර්තාවලින් ඉදිරිපත් කිරීමට. එසේ නොමැති නම් ඒවා පුධාන වශයෙන් ඒ මැතිවරණ කටයුතුවලට අවහිරයක් නොමැති කරුණු හැටියට තමයි. අතික් ආයතනවල සහ මහජනයාගේ පිළිගැනීම වෙන්නේ.

ඒ කටයුත්තට අතිරේකව ගරු අගමැතිතුමාගේ අවධානයට යොමු කළ යුතු කාරණයක් තිබෙනවා. මම පසුගිය වර්ෂයේදීන් සංවර්ධන සභා මැතිවරණ පිළිබ**ද** පුශ්නයක් නැතු අවස්ථාවේදී ගරු අගමැතිතුමා විසින් කියන්න යෙදුණා, සංවර්ධන සහා මැතිවරණ මොනම හේතුවක් නිසාවන් කල් දමන්නෙ නැහැ කියල. එය පසුගිය අවුරුද්දේ නොවැම්බර් 26 වෙතිද හැන්සාඩ් වාර්තාවේ සඳහන් වෙනවා. නමුත් මේ අවුරුද්දේ මැයි මාසයේදී සංවර්ධන සභා මැතිවරණ සියල්ලක්ම ගැසට් නිවේදනයකින් කල් දුමූ බව ඔබතුමා දන්නවා. සංවර්ධන සභා මැතිවරණ පමණක් නොව තමුන්නාන්සේලා ආණ්ඩු බලය ලබාගන්නාට පසුව හැම මැතිවරණයක්ම කල් දමා තිබෙනවා. විවිධ හේතු මන හැම මැතිවරණයක්ම අද කල් දමා තිබෙනවා. මේ සංවර්ධන සභා මැතිවරණ කල් දමන්නේ උතුරු නැගෙනහිර පළාත්වල තිබෙන පුශ්ත නිසයි කියල තමුන්තාන්සේලා කියන්න පුළුවන්. 1983 සිට මේ පාර්ලිමේන්තුවේ ආසන 18ක් හිස්ව පවතින බව අපි දන්නවා. දුවිඩ ජනතාවගේ නියෝජ්නයන් අද මේ පාර්ලිමේන්තුවේ නැහැ. මැතිව<mark>රණ</mark> කොමසාරිස්තුමාගේ අවධානය ඒකට යොමු වන්ට ඕනෑ. විවිධ අවස්ථාවලදී මැතිවරණ පවත්වන්නට යනවාය, උතුරු පළාතේ සමහර අතුරු මැතිවරණ තරග පවත්වන්නට යනවාය කිව්වා. නමුත් දුවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයන්ගේ ඕනෑකමට ඒවා කල් දමන්නට නීරණය කළායයි ජනතාධිපතිතුමාම කළ පුකාශයන් තිබෙහනවා. ඒ නිසා දුවිඩ ජනතාවගේ කිසිම තියෝජිතයෙක් අද මේ පාර්ලිමේන්තුවේ ඒ ආසන වෙනුවෙන් නැහැ.

සංවර්ධන සහා සඳහා අඑත් මැතිවරණ පවත්වා ඒ සඳහා ඉදිරියට එන්නට තියෝජිතයන්ට අවස්ථාව සලසා නැහැ. ඇමතිතුමාගේ තිබෙන බලනල තුළින් ගැසට තිවේදනයකින් ඒවා කල් දමා තිබෙනවා. ඒ නිසා මැතිවරණයකදී මේ රටේ මහජනතාවගේ අදහස් තියෝජනය කරන්න තිබෙන අයිතිය පාවිච්චි කිරීමට ජනතාවට අවස්ථාව ලැබ් නැහැ.

ඊට අතිරේකව මැතිවරණ කොමසාරිස්තුමා පිළිගත් දේශපාලන පක්ෂයක අයිතිය වළලා තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පක්ෂයක් හැටියට පිළිගත්තේ මැතිවරණ කොමසාරිස්තුමා. නමුත් මැතිවරණ කොමසාරිස්තුමා අතුරු මැතිවරණ තරග ගණනාවක් පවත්වා [දිනේෂ් ගුණවර්ධන මහතා]

තිබෙනවා, ඒ දේශපාලන පක්ෂයේ අයිතිවාසිකම් නොදී. එය ඉතාම කනගාටුදයක තත්ත්වයක්. මැතිවරණ කොමසාරිස්තුමාගේ ස්වාධීනත්වය කියාත්මක කිරීම සම්බන්ධයෙන් බලන විට එය ඉතාම කනගාටුදයක තත්ත්වයක්. පිළිගත් දේශපාලන පක්ෂයක් නීති විරෝධී කරලා අතුරු මැතිවරණ තරග පවත්වාගෙන යනවා. මෙය ඉතාම කනගාටුදයක තත්ත්වයක්. ආණ්ඩුව ඒ දේශපාලන පක්ෂයේ පුද්ගලයන් කීපදෙනකු හොයන නිසා මුළු දේශපාලන පක්ෂයම නීති විරෝධී කර තබාගෙන මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට ඒ දේශපාලන පක්ෂයට නිබෙන අයිතිය අද අහෝසි කර තිබෙනවා.

ඒ විතරක් නොවෙයි. එක්සත් ජාතික පක්ෂයේ සහිකයෙක් වෙතත් දේශපාලන පක්ෂයක ලේකම්වරයා හැටියට මැතිවරණ කොමසාරිස්තුමාගේ දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඉන්නවා. කොළඹ සංවර්ධන සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සහිකයෙක් වෙනත් දේශපාලන පක්ෂයක ලේකම් හැටියට මැතිවරණ කොමසාරිස් හැමදම ගැසට් කරනවා.

මත්තුීවරයෙක් (அங்கத்தவர் ඉருவர்) (A Member) කවුද ?

දිතේෂ් ගුණවර්ධන මහතා (නිල. නිශෝஷ් குணவர்த்தன) (Mr. Dinesh Gunawardene)

කවුද කියන එක හොයා ගන්නවා නම් හොදයි. අපි දන්නේ නැති විධියට තමයි, මේවා සිදු වන්නෙ. ගරු නොණ්ඩමන් ඇමතිතුමාගේ දේශපාලන පක්ෂයේ ලේකම් හැටියට ගැසට් කරනු ලබන්නේ එක්සන් ජාතික පක්ෂයේ කොළඹ සංවර්ධන සභාව නියෝනය කරන කෙනෙක්. එක් දේශපාලන පක්ෂයක ලේකම්වරයෙක් වෙනත් දේශපාලන පක්ෂයක සහිකයෙකු හැටියට නියෝජනය කරන්න ඉඩ දී මැතිවරණ කොමසාරිස්වරයා මේ මොකක්ද කරන්නේ ? එක් පක්ෂයක සභිකයෙක් තවත් පක්ෂයක ලේකම් හැටියට මැතිවරණ කොමසාරිස් හැමදම ගැසට නිවේදනයක් නිකුන් කරනවා. මැතිවරණ දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු ඉතාම විහිඵ සහගත තත්ත්වයකට පරිවර්තනය වෙමින් තිබෙන බව කනගාටුදයක ලෙස මෙ අවස්ථාවේදී මනක් කරන්නට ඕනෑ. මැනිවරණ කොමසාරිස්වරයා මේ තත්ත්වය නීවැරදී කරන්න ඕනෑ. වෙනත් දේශපාලන පක්ෂයක ලේකම්වරයකු තමන්ගේ දේශපාලන පක්ෂයේ නියෝජිතයා හැටියට ඉන්නේ කොහොමද කියා ඒ අනික් දේශපාලන පක්ෂයේ ලේකම්ගෙන් මැතිවරණ කොමසාරිස්වරයා අහන්න ඕනෑ. එසේ නැතිව මේ කරන කටයුතුවලින් අපට පේත්තේ මැතිවරණ රටාව පමණක් තොව මැතිවරණ කොමසාරිස්තමාගේ දෙපාර්තමේන්තුවේ කටයුතුත් ඉතාම අවුල් සහගත නත්ත්වයකට පරිවර්තනය වී තිබෙන බවයි.

අවසාන වශයෙන් "ටයිම්ස් මර්ජ සිලෝන්" ආයතනයේ සේවකයන් ගණනාවකට හිමි අයිතිවාසිකම් තවමන් දීලා නැති බව සදහන් කරන්න ඕනෑ. සේවා පාරිතෝෂික පනත යටතේ ඒ අයට හිමි අයිතිවාසිකම්, මුදල්, විසි අට දෙනකුට පමණ නවමන් ලබා දී නැහැ. ඒ සදහා අවශා උපදෙස් ජනාධිපති කර්යාලයෙන් ඒ ආයතනයේ බලධාරියාට ලැබි නැති නිසා මේ තත්ත්වය ඇති වී තිබෙනවා. ලේඛකයන් විශාල පිරිසක් ඒ ආයතනයේ හිටියා. ඒ නිසා ඒ අයට නීතාහනුකූලව ලැබෙන්න තිබෙන ඒ අයිතිවාසිකම් ලබා දීමට කටයුතු කරන ලෙස මම ඉල්ලා සිටිනවා.

ඉඩම් පුතිසංස්කරණ කොම්ෂන් සභාවේ සිදු වන මහා නාස්තිය ගැන රජය වෙනුවෙන් ස්ථ්ර පුකාශයක් අපට කරන ලෙසන්, එයාර් ලංකා සමාගමෙන් ඇති වන පුශ්න පිළිබඳව කොම්සමක් පත් කිරීමට හෝ ඒ ආයතනය පිළිබඳව පුශ්න කරන්නට හැකි චාතාවරණයක් ඇති කිරීමට හෝ කියා කරන ලෙසන් මම නැවන වරක් ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

අතීල් මුණසිංහ මහතා (මතුගම) (නිල. அனில் முனசிங்ஹ — மத்துகம) (Mr. Anil Moonesinghe – Matugama)

Sir, I want to speak about the generality of things under Heads 1 to 13 first. Today our country is caught up in a very serious crisis. That is the security side of the crisis that most people think of. But there is also another deep going crisis. It encompasses Parliament, Parliamentary privilege, the fuctions of this Parliament in controlling expenditure, the way our corporations are being run, how elections are held. So, as I said there is a deep going crisis right throughout. So, I would like to address H.E. the President, the Hon. Prime Minister and the Government now that we have come to a stage where we have to look into these problems and try to bring about solutions. Otherwise the crisis will deepen and our institutions which we have nurtured so carefully with difficulty over the last forty, fifty years will start breaking up.

I would like to refer to the matter of Parliamentary control of expenditure. Many items of expenditure today are not under Parliamentary control. Various funds have been established. These are not under the control of Parliament. We do not know how those funds are being disbursed. Then various companies are established daily with a majority of government shareholding. But Parliament has no adequate control over these companies and therefore one of the basic postulates of Parliamentary democrasy, the control of expenditure by this House is being gradually eroded. That is the point I wish to bring to the attention of the Government. Secondly, Corporations have come under very heavy fire because of their mismanagement, their inefficiency and their corruption. But we continue every year to hear these criticisms but nothing fundamental is done to deal with this problem. Sir, this is just to give an idea. We get a report of a corporation with the Auditor-General's report. We are getting reports of corporations and of departments for the years 1981 and 1982. What is the use of considering history? We must have something contemporaneous to be able to analyse the problems of these corporations contemporaneously. And I think, Sir, the Public Accounts Committee of this House has inadequate staff. The Committee on Public Accounts must have a substantial staff. Now one of the constitutions and practices, part of which I admire is in the United States of America, which may be surprising to a lot of people who think that we are critical of everything that is in the United States of America. There the Committees of the House are able to control various activities of the country. For instance appointments. I think we have also a Committee dealing with higher appointments. I have not seen very many reports from this. I do not know what it is doing. I would like to have an idea of what this Committee has been doing, whether all the appointments are going through it. For instance I would like to know whether many of the appointments of a diplomatic nature are being brought to the consideration of this Committee? And whether the Committee's strictures or analysis or judgements have been accepted?

I know of a number of instances where these high appointments have come under the critical review of the committee but they were never accepted and the appointments went through all the same. In the United States there are committees which sit when high appointments are made and they are able to control those appointments. I think that is a very important side of Parliamentary activity.

The second matter is that even on policy matters, there are special defence committees and Foreign Affairs committees of the United States legislature which completely control the working of those departments. We do not have anything like that. I must certainly praise this Government for setting up Parliamentary consultative committees. They are excellent institutions but they do not have enough power. Of course sometimes these Parliamentary committee tend to be a little parochial. All sorts of parochial questions are raised but policy matters also come in. I would like these committees to be strengthened so that they have the power of going into the working of the higher departments and to see that they are completely accountable.

The Auditor-General's Department is in a most woeful state because of the lack of cadre. I do not think the Auditor-General's reports are sufficient for this House to go into because the Auditor-General goes only into matters of financial irregularity, may be from the point of view of corruption, but there is also another aspect and that is the managerial aspect. When we get reports from corporations, they deal, in the generality, with what they are doing but there is no proper management survey, no accountancy survey of the public corporations. Today, more and more of these corporations submit their reports and there is hardly any time for hon. Members to carry on with their own activities. The Public Accounts Committee and the COPE go into the working of these departments and corporations but even they do not get proper management and accountancy reports. That is essential when we deal with corporations today. I hope the Government will look into this matter. In the long run, whether it is your Government or we govern, it is a problem we will have to solve - the inefficiency and corruption in corporations.

Speaking of appointments, I read in the newspapers the other day of a political appointment made to the Leather Corporation. This person was made a Working Director. Some hides were found in a corporation sales outlet, hides of animals. this came under the purview of the Wild Life Department. Officials of the department were going there to carry out a detection when this' particular Working Director of the Leather Corporation came there and told them not to carry out the investigation. He is a person high up in the UNP. This type of thing is happening constantly.

I want to bring to the notice of the Hon. Prime Minister another matter. Today five Pajeiro jeeps are being used by the Jathika Sevaka Sangamaya. They do not belong to the JSS. They belong to various corporations but they are fully seconded to the JSS.

22

මන්තුවරයෙක් (அங்கத்தவர் ஒருவர்) (A Member) What are their numbers?

අතිල් මුණසිංහ මහතා (திரு. அனில் முனசிங்ஹ) (Mr. Anil Moonesinghe)

I do not have them but if the hon. Member wants them I can get them. This type of thing is going on. Unless there is a proper review, you will not be able to stop this type of thing happening.

I next come to the Land Reform Commission. Unfortunately there is no review available to this House of the Land Reform Commission and we would like very much for that to be brought under review by this House. I say that because there is a lot of pressure from important people trying to get land and I think it is a well known thing that many people have got land under various pressures. I will give you an example, Sir.

In my electorate, at Matugama town, there is some very valuable land and they decided to give this land to 2 or 3 people. I objected. I said, "you must publish, then call for applications from people, this land is extremely valuable, it may be worth lakhs of rupees, give it on some basis. You cannot give it to your friends and relatives," and so on.

The other day we had got permission from the Land Reform Commission to build an Auyrvedic Teaching College at Matugama. It is the one already existing at Agalawatte; we wanted it shifted to Matugama. Five acres of land were given to it and they were asked to go and survey the land. Before the survey was made some person was given 2 acres of the land for a private purpose. I think this is all wrong. There is a great deal of heart burning amongst the ordinary people when they see that privileged people get lands under the Land Reform Commission. So that there must be some policy of the Land Reform Commission which says, this is the way that we are going to alienate land.

තරින්දු කොරයා මහතා (නියෝජා රාජා පරිපාලන ඇමතිතුමා) (திரு. ஹரிந்திர கொறயா — பொது நிர்வாகப் பிரதி அமைச்சர்) (Mr. Harindra Corea - Deputy Minister of Public Administration) It is not under the LRC but it is under LEDB.

අතිල් මුණසිංහ මහතා (திரு. அனில் முனசிங்ஹ) (Mr. Anil Moonesinghe)

I understand that. But this is also a very cute way of getting rid of land because you can gie land to the LEDB. - (Interruption). No. It is given over to them.

றப்பித் கைப்பி இறை (திரு. ஹரிந்திர கொறயா) (Mr. Harindra Corea) It is given over by gazette notification.

අතිල් මුණසිංහ මහතා (தිரு. அனில் முனசிங்ஹ) (Mr. Anil Moonesinghe)

You must do it by public auction then. You gazette and say you are going to give this land. But you do not do that. There is a secret treaty between various people. That seems to be unfair. I have no objection if you want to alienate land but then why not give the opportunity for small people also to buy? Why only big people, people who buy 50 acres, 100 acres together? Give the opportunity for the ordinary small man also to buy 1 acre, 2 acres or even 1/2 acre because you know there is a great pressure for land. I know—

හරින්දු කොරයා මහතා (திரு. ஹரிந்திர கொறயா) (Mr. Harindra Corea)

These are sold in over 50 acre blocks. We have distributed under 50 acres. Anything over 50 acres are sold to those people who –

අතිල් මූණයිංහ මහතා (திரு. அனில் முனசிங்ஹ) (Mr. Ana Moonesinghe)

I understand. But the hon. Member will see, that there is great land pressure in our country. People are dying for land. Even in your area, the land holdings are so small that people desire to have land.

Now if you take the colonies that had been established during the time of Mr. D. S. Senanayake – in my area there are a number of colonies – they were given 5 acres or 3 acres at that time. Now the families have proliferated and today in that 5 acres there are about 25 families living because they have no land. So land pressure is a very important thing for our country and we must determine how people are to be given land.

Now, the Hon. Prime Minister solves that problem in one way. He gets the Housing Department to get hold of land, builds houses and gives people land. I can understand that. What about the people who cannot come into those schemes? There are hundreds of thousands of them. We must provide them some land and the way to do that is to get the Land Reform Commission to act in a certain way. Some of this land is economic land. I understand if you say, "We have economic land which we want to develop. We want the private sector to develop". But today the SPC and the JEDB have come to a position whereby they can develop even small extents of land so long as they are contiguous with them. The whole question of LRC lands must be brought within the purview of some development plan without the Land Reform Commission merely giving private people the advantage of getting some land for themselves because they know somebody there or because there is political pressure or something like that.

Coming to the question of Parliament, I want to say that there are permanent employees of Parliament. There are others who are on a contract basis. I think this is an unreasonable state of affairs. You cannot have some people on a contract basis and some people on a permanent basis. Further, the emoluments of those people who are employed on a contract basis are not the same as those of people who are permanently employed here. There must be some basis on which you can say, "Well, we are taking persons on a contract basis but after some time if they are found suitable they would be made permanent." Otherwise, you will have people permanently on a contract basis. They do not have a pension and other privileges enjoyed by permanent employees. I wish to bring this matter to the notice of this honourable House.

Then there is this question of private secretaries or clerks of the Members of Parliament. They are not pensionable. After working for Members of Parliament as secretaries or clerks, if they are deprived of their jobs, they have noting to fall back on. So they are in a great difficulty. This matter also should receive careful attention.

With regard to the question of elections, the hon. Member for Maharagama referred to the fact that the Elections Commissioner does not give any report on the conduct of the elections in the past period. For instance, I can quite understand it when there is a case. But there must be a methodology for elections being brought under scrutiny and review. We find that gradually, in the last seven or eight years, Parliamentary elections and other elections being interfered with. We find many people coming to polling booths, snatching away various documents and also intimidating people. Now there must be some report and a review of this. How can we prevent this happening?

මන්තීවරයෙක් (அங்கத்தவர் ஒருவர்) (A Member) How can the Commissioner of Elections do that ?

අතිල් මුණයිංහ මහතා (නිල. அனில் (முனசிங்ஹ) (Mr. Anil Moonesinghe)

The Commissioner of Elections must give a review of the situation of elections in this country. What is the use of having an Elections Commissioner who is not able to provide us with free elections? At least there must be some accounting given by him on the difficulties and problems that he has so that these matters can be reviewed by this House too. Otherwise, we leave it

entirely to the courts alone to determine particular cases. I can understand courts determining particular cases. But increasingly we find that the system is being eroded. How do we deal with the problem? That is the question, because more and more people are coming to view the way of holding Parliamentary elections and other elections as something which is not correct. In the old days, despite all the criticisms –

වෛද වාර්ය පී. එම්. බී. සිරිල් මහතා (හම්බන්තොට දිසා ඇමතිතුමා) (வைத்திய கலாநிதி பீ. எம். பி. சிறில் — ஹம்பாந்தோட்டை மாவட்ட அமைச்சர்)

(Dr. P. M. B. Cyril - District Minister, Hambantota)

What would have happened if we published a report about Dedigama by-elections? Why did you not call for a report at that time?

අතිල් මුණසිංහ මහතා (නිල. அனில் முனசிங்ஹ) (Mr. Anil Moonesinghe)

What you are saying is, because the things that happened in our time were wrong, therefore you are justified in doing them. That is not what I am trying to say. I know the problems because I have been subject to election petitions. That is not the point. Where individual cases are involved I admit that earlier the Judges or the Courts are there to determine what went wrong. That is not what I am talking about. I am talking about the methodology of elections. For instance - I do not know whether it is true or not, because we never had a report - when the DDC Elections were held in Jaffna, suddenly all the people who were appointed by the Elections Commissioner as Returning Officers and so on were changed! Now was there a report on that? There was no report on that. Then, certain ballot boxes were lost and they have not been found up to date!

ථ. පී. පෝල් පෙරේරා මහතා (කඩුවෙල) (නිල. #. ඒ. போல் பெரேரா — கடுவெல) (Mr. E. P. Paul Perera – Kaduwela)

Has the Elections Commissioner officially reported that those officers were changed?

අතිල් මුණසිංහ මහතා (නිල. அளில் முனசிங்ஹ) (Mr. Anil Moonesinghe) I do not know.

ධබ්ලිව්. පී. බී. දිසානායක මහතා (මහනුවර දිසා ඇමතිතුමා) (திரு. டபிள்யு. பீ. பி. திஸாநாயக்க — கண்டி மாவட்ட அமைச்சர்) (Mr. W. P. B. Dissanayake – District Minister, Kandy)

May I correct you on that? The Commissioner of Elections does not enjoy the right of appointing officers to conduct elections. He can only appoint a Returning Officer and it is the Returning Officer who appoints the election staff. The Returning Officer is invariably the GA of the area. So the Commissioner of Elections will not know about this.

අතිල් මුණසිංහ මහතා (නිල. அனில் முனசிங்ஹ) (Mr. Anil Moonesinghe)

The Commissioner of Elections can never say, "I do not know", because he is responsible for the whole gamut of elections. That is my point.

If you want to have fair and free elections and for the people to really believe that they are fair and free elections you must revise it. I am not going into how it is to be revised. I am only reporting to this House that more and more people in this country now feel that elections are not free. That is what I am trying to say. It is undermining democracy in this country and it is therefore - (Interruption.) - No, I am not talking about terrorist activities. We have specified problems in those areas. I understand that. I am only talking about the generality and even the hon. Member for Ratnapura will agree with me that we are all concerned about having free and fair elections, because if you undermine that then you undermine the faith of the people in elections and then of course you would have people going in various other directions. Now for instance, under the Emergency Law you have proscribed the JVP. I understand that there are certain situations where you must proscribe parties and so on, but then you must not hide behind the Emergency. Why do you not take the matter out of the Emergency Law and probe into the activities of the JVP if you think that they have been doing wrong and then bring them before the courts? You could being the whole question of elections under the ordinary law. Now what you are doing is, you are using the Emergency to deal with the JVP. You are doing exactly the same thing that you accused us of. - (Interruption) - The JVP was proscribed because they were in a civil war.

මත්තීවරයෙක් (அங்கத்தவர் ஒருவர்) (A Member) We pardoned them.

අතිල් මුණසිංහ මහතා (නිල. அனில் முனசிங்ஹ) (Mr. Anil Moonesinghe)

Sir, I am not saying that everything we did was right. I am prepared to admit that certain things we did were wrong, but you are doing the same thing far worse. That is my complaint. How long has the Emergency gone on? It has gone on for nearly three years, but you are not bringing the JVP under the ordinary law. Bring it under the ordinary law. I think it is wrong for any government to keep the Emergency on for a prolonged period.

I agree with the proposition that we have made mistakes and we have learnt from those mistakes, but you are following in the same footsteps far worse. கிவின் வப்பைக்கில் (பிரதிச் சபாநாயகர் அவர்கள்) (Mr. Deputy Speaker)

Order, please! There are several hon. Members waiting to speak. You will have to wind up now.

අතිල් මුණසිංහ මහතා (திரு. அனில் முனசிங்ஹ) (Mr. Anil Moonesinghe) Yes, Sir.

That is why I said that there is a crisis in the country today. We must deal with that crisis. There is the crisis of parliamentary activities, crisis of election, of how to deal with public corporations, public funds and so on.

Then Sir, I want to refer to the matter of the strikers. Every year we bring to the notice of the Hon. Prime Minister that there are a number of strikers still left without employment. In these circumstances, if you are going to do away with some departments and corporations, I would like to ask you to bring those strikers back and let them have the same emoluments before they leave. The strike took place so long ago and still these people are without employment. Settle this problem once and for all. We are in the midst of a national crisis and we must get everybody's support in dealing with it.

Then, Sir, coming to the GCEC., I want to say that in principle we are not opposed to the establishment of an economic zone. The question is what tupe of zone you are establishing and what type of industries you are going to have. I think it was only two days ago there was a report that some of these companies have been employing people for 36 hours at a stretch. This is the type of thing that is happening. A proper economic zone must be able to provide hostels for people who come to work. You never provided for that. So these poor girls live together, twenty in a room. I think if something happens to them it will all be on my good Friend, the hon. Member for Kaduwela's head because he is the –(Interruption). Sir, it is not a laughing matter. Really it is a very sorrowful condition.

ඊ. පී. පෝල් පෙරේරා මහතා (නිල. අ. ඒ. போல் பெரேரா) (Mr. E. P. Paul Perera)

Sir, the hon. Member for Matugama is asking me a question. Are you asking me what would happen if all those girls fell on my head?

අතිල් මූණසිංහ මහතා (නිල. அனில் முனசிங்ஹ) (Mr. Anil Moonesinghe)

No, I am saying the day you die, when you have to account to somebody the situation will be very bad.

ඒ පී. පෝල් පෙරේරා මහතා (කිල. අ. ග්. ගොන් ගෙහොන) (Mr. E. P. Paul Perera) You say that I will die! අතිල් මූණසිංහ මහතා (திரு. அனில் முனசிங்ஹ) (Mr. Anil Moonesinghe)

That is the day when you have to account for it. Of course, here you can be quite free in accounting for things. You know with the thrust of your magnificent language, you can deal with a problem.

Sir, therefore, there must be a review of the CCEC in this way. What are the type of industries that are coming there? What is the infrastructure you are going to give? How are you going to stop the corruption in the GCEC? These are the problems that I would like to bring to the notice of the House.

Sir, finally, I want to refer to the judges of the Supreme Court. I would like very much for the judges to continue to be independent. We appointed a Select Committee of this House to go into the question of some allegations and unfortunately one of the people who was brought before the Select Committee – a judge of the Supreme Court – was forced into the position of saying, "My family has always been UNP".

හරින්දු කොරයා මහතා (திரு. ஹரிந்திர கொறயா) (Mr. Harindra Corea)

You said he was forced into the position of saying that. I was a member of that committee. I know that nobody was forced to say anything.

අතිල් මුණසිංහ මහතා (නිල. அனில் முனசிங்ஹ) (Mr. Anil Moonesinghe) I did not say that you forced him.

ගරීන්දු කොරයා මහතා (திரு. ஹிர்ந்திர கொறயா) (Mr. Harindra Corea) You said that he was forced. How ?

අතිල් මුණසිංහ මහතා (නිල. அனில் முனசிங்ஹ) (Mr. Anil Moonesinghe)

The circumstances are there. You think only individuals can force! Circumstances force people to do these things. I am not blaming the hon. Member. He did not put pressure on him. But the pressure was there which meant that a judge of the Supreme Court, in order to show that he was never guilty of any of the charges – before the Select Committee, had to say "My family has always been UNP." That is a very bad situation. It is on this note that I want to say that we must understand more and more that the judges independence is very important.

ආචායස් වීමල් විසුමසිංහ මහතා (ඇහැලියගොඩ) (கலாநிதி விமல் விக்ரமசிங்ஹ — எஹெலியகொட) (Dr. Wimal Wickremasinghe – Eheliyagoda)

I would wish to epress a few opinions on the Votes relating to Head No. 1 to 13. For example, even earlier

many Members of the Opposition as well as the Government Party stressed the need for Parliament to take into consideration the proposals of the PAC as well as COPE. In fact, I pointed out earlier that this problem has been there even in the House of Commons of the United Kingdom. The Rt. Hon. Robert Sheldon, Chairman of the Committee on Public Accounts in the United Kingdom, repeatedly stressed that these reports had not been taken into consideration. In that context, I earnestly request the Parliament take note of the proposals that have been put forward by the PAC and the COPE.

In fact, one of the hon. Members of the Opposition mentioned the need for an Audit Act. Sir, this is something that the Auditor-General has right along been trying to get passed but the officials of the Treasury have been against it on the ground that an Audit Act would become superfluous if some amendments were made to the Finance Act. I do not know how far it is correct but I know that in January 1984 even in the United Kingdom the National Audit Act came into effect and it was the first major legislation on the subject since 1921. Therefore, I do not know whether any amendment made to the Finance Act would make an Audit Act superfluous. Even in the United Kingdom there are the Audit Commission, the National Audit Office, the Public Accounts Commission, as well as the Public Accounts Committee, which I think is in its 124th year. I remember even one of the former Chairman of the PAC in 1982, Lord Barnett, said that the House of Commons must and will insist on the implementation of all recommendations. Even there some progress had been made, but little credit for it can be accorded to the government. Therefore, I think it is high time that Parliament take note of this matter.

Sir, I am aware that there is an Act in the United Kingdom for the audit of local authorities as well. At present it is under the responsibility of a separate public audit service called the District Audit Service. Perhaps the PAC might not be able to cope with all the matters that are now being referred to it in regard to local authorities as well. So, as in the United Kingdom, if you can even think of a District Audit Service or a Local Audit Service, it would be quite all right.

I know that in many countries, including the United Kingdom, the government even consults the Chairman of the PAC in regard to appointments. In the United Kingdom, I think, the Controller and the Auditor-General are being appointed in consultation with the PAC. So this is a matter that could also be taken into consideration.

I am aware that other countries are also confronted with problems in the matter of auditing public enterprises. Even in Trinidad and Tobago some shortcomings have been listed. These Committees are restricted to past events only. They have no influence on policy or planning. They are severely hampered by the lateness with which they receive accounts for their consideration. Even we have the same problem. If individuals have changed it may be too late to take action on problems that are discovered. Even in the field of public enterprises there is no continuity in relation to management. When there is a change of government the heads of corporations are automatically changed. Even if there is a change of the Ministry or the Minister there is no assurance of continuity. Therefore, ultimately, we are unable to find out who is wrong and why. The Committee only examines the propriety of expenditure and there is no efficiency auditing.

g. co. 10. 15

In Trinidad and Tobago three other points have been highlighted. One is, policy decisions in the area of public expenditure are never referred to the committees. Another is that, although back-up services are available for the Auditor-General's Department and the Treasury, the attendance of officers is a tradition rather than a formal requirement. When we attend the meetings of the COPE there are some public officials from the Treasury who attend, but that attendance has become a formality, and the sort of assistance that we should get from the Treasury in regard to many matters that could be discussed seriously and in detail is not forthcoming.

In fact, I would wish to say a few words about the Treasury Minutes. I know that since 1968 the Treasury has not been able to submit Treasury Minutes. That is a thing that needs consideration. When this matter cropped up at the meetings of the Consultative Committee on Finance and Planning, the Treasury took the stand that Treasury Minutes cannot be issued in regard to public corporations. That is true, but the Hon. Minister of Finance and Planning gave us an undertaking that he would take this matter up with the Cabinet and see that some kind of arrangement is made for issuing guidelines to public enterprises as well in consultation with or with the concurrence of the Ministers concerned.

In regard to this matter, I would wish to refer to what the Deputy Minister of Finance of Malaysia said about Treasury Minutes. He said that the Committee's recommendations are required to be acted upon by the Treasury and the department concerned and in fact action should proceed forthwith even before the report is laid before Parliament. A memorandum should then be prepared by the Treasury, often referred to as Treasury Minutes, explaining what action has been taken or the reason why no further action can be taken on the Committee's recommendations. These Treasury Minutes are considered by the Committee, that is, the

[ආචාර්ය වීමල් විකුමසිංහ මහතා]

PAC, and published together with its subsequent report. In this manner the Committee ensures that its recommendations are being considered or acted upon by the department. The Auditor-General also follows up the Committee's recommendations and reports the position in his subsequent audit report if they are not acted upon.

I have read in some of the papers that if the proposals or suggestions made by the PAC or even the COPE are not followed or are not accepted by the relevant public enterprise or department, those who are responsible should be called before the Committee and fair discussion should take place in the presence of the press as well. In that way some publicity would be given, and this will be a check on their work. In other words, there is a need for that kind of thing.

I would also wish to say something about the public enterprises at this time. There are many controls in regard to public enterprises. There is a question whether there is a conflict between autonomy and accountability. Public corporations are asking for autonomy, and now, there has been a series of criticisms saying that this autonomy has not been used properly by the public corporations. In regard to controls, there are many - appointment of the chairman and members of the board, issue of directives, control in the nature of shadow areas, oral directives, approvals, approval of programmes of capital expenditure, pressure groups, trade unions, approval of statutes creating public corporations by Parliament, approval of amending Bills by Parliament, approval of rules and regulations gazetted in accordance with the laws, question time, consideration of annual reports. These are many other things that are now in operation. But there has been a series of floutings of the Finance Act by the corporations during the past years, even the ominibus clause which says:

"to discharge such other functions as the corporation may consider as necessary for the achievement of any of its objects or to do such other things as are condusive to the attainment of its objects".

I know that the incorporation order could be changed if some corporation goes on to a different field, but this has not been done. I know that with the approval of the applicant -

සභාපතිතුමා (தவேவர்) (The Chairman) Order, please! You will have to stop now.

ආවාය\$ විමල් විකුමසිංහ මහතා (கலாநிதி விமல் விக்ரமசிங்ஹ) (Dr. Wimal Wickremasinghe)

I will take another five to ten minutes, Sir.

සභාපතිතුමා (தவேவர்) (The Chairman)

No. The discussion will have to stop at a quarter past eleven. There are several other speakers.

ආවාය§ වීමල් විකුමසිංහ මහතා (கலாநிதி விமல் விக்ரமசிங்ஹ) (Dr. Wimal Wickremasinghe) I will take only five minutes, Sir.

Sir, there is no preparation of a corporate plan with respect to many corporations. I would summarize a few drawbacks in the system. Some of them are: advances against compensation when there is no provision; provision of very big amounts for bad and doubtful debts; unreconciled accounts for considerable periods; lack of documentary evidence for audit; reports on accounting policies done but not followed by some corporations; unsatisfactory internal audit functions; poor debt collection; fruitless expenditure; keeping of idle resources, non-submission to Auditor-General of reports called for under the Finance Act; payment of salaries before the due date; sale of goods purchased in the local market without approval; procurement of goods for local manufacture on consignment basis; non-submission of reports to Auditor-General in terms of various sections; contributions payable to ETF and EPT not paid by some of the corporations; even the provision of more money under current liabilities in excess designed ro reduce the surplus that could be paid to the Consolidated Fund; investment of temporary surpluses in the commercial banks without approval; and transfer of net surplus to the reserve without approval. There are many other dificiencies that could be noticed. As Members of the Parliamentary Committee on Public Enterprises. We have come across a number of deficiencies which should be corrected.

I have a series of points that are to be presented for your information. Since time is running short I would wish dhat these points be taken up for consideration.

සරත් මුත්තෙට්ටුවෙගම මහතා (කලවාන) (திரு. சரத் முத்தெட்டுவெகம் — கலவான) (Mr. Sarath Muttetuwegama - Kalawana)

Mr. Deputy Speaker, I will try to be as brief as possible. First of all, about the office of the President as you know, we have, for the last seven or eight years, had a President who has enjoyed executive powers, being the Head of State of our country. He has, by virtue of the powers vested by the Constitution, very serious responsibilities and very large powers. I am not proposing to deal with the President in his personal capacity, but with the office. The powers that he has are actually quite awesome when one considers the context in which we are living today.

On the other hand, the Hon. Minister of Finance and several Members who have spoken during the course of the Second Reading Debate said that we are now having

a War Budget - that we are waging a war. Very recently we had the position where in fighting the middle of this war we had the President, the Prime Minister and ten Ministers out of the country at the same time. I may be wrong by one Minister, but at least eight to ten ministers were out of the country at the same time. There is a story that when the President was interviewed in England somebody had said to him that the President must be having very great confidence in the people of the country to be away from the country at this time. He is supposed to have said that he does not have such confidence in the people, but since Sri Lanka is playing a series of cricket matches with Pakistan everybody is listening to the commentaries and therefore he feels quite safe to be out of the country. This has become a matter of public joking. On the one hand, there is supposed to be a war. On the other hand there is this. That is one.

The second thing is, the President has taken unto himself the task of negotiating certain settlements with the militants. I want to say that certain interviews given by the President seem to be contradictory.

First of all, there was a statement made by the President some time ago saying, "If you want war, I am ready for war". Then he had said, "If you want peace, I am ready for peace". Now we have a situation where he is negotiating for peace. Therefore I presume that it is the belief of the President that the people whom he is negotiating with want peace, and that is why he is negotiating for peace. But on the other hand, a widely reported interview says that he is supposed to have told the BBC that he is going to destroy the terrorists in one year. Then yesterday or the day before there was on interview given to Mr. Mervyn de Silva, reported in the Sunday "Island". That is another story where he says a military solution is feasible but not desirable. Now, this contradictory situation does not add to bringing about a situation for peace, for settlement, for a negotiated settlement. Therefore I would like to know what the President actually wants because these things seem to be entirely in his hands. He seems to be negotiating, he seems to be waging war, everything seems to be done by him. Therefore we should like to know exactly on which side he is placing emphasis because that is the only way in which you can build up confidence in people with whom you are trying to negotiate; otherwise the position will be that he will be in a contradictory situation.

Then, Sir, I do not want to go into this here, but I like to raise for the benefit of hon. Members of the House the entire question of the immunity of the President. How far can immunity be given to him? We are a country that is learning new experiences in the office of Executive President? Therefore it is the right and the duty of this House to consider things tha have happened in the course of the last seven years.

Now, there have been judgments delivered in the courts of this country, the Supreme Court. There is the famous judgment in the Mahara case which has referred explicitly to the question of the immunity of the President in regard to election offences. I am not saying that this President has personaly committed election offences. That is not necessary for the purpose of my argument. I am saying that the Supreme Court has definitely referred to the question and said that it touches the bedrock of democracy. Those are the words that one judge has used. I read in the newspapers that the President magnanimously granted an opportunity for the Government Group to discuss this question. Why can that opportunity be not granted to this House? There is a Motion in my name, and I have technically to move for leave to present that Motion. Now, on the last day, it is an open secret that the Government had taken a decision to refuse leave for that Motion to be debated

I want to tell the Hon. Prime Minister this. There is no problem about their dealing with it in the Government Group. They can do that. Thereafter, let them come and discuss it here. If they like, let them vote against it so that it will be defeated, but let the country know the arguments on both sides. That is all I am asking, for otherwise we will have the same situation arising over and over again. That Bill, by the way is still before this House, and one of these days I shall ask the Secretary-General to place it on the Order Paper.

Then, Sir, I want to refer to another matter. That is the whole rather hilarious business of the Members of Parliament having delivered their letters of resignation to the President. How long is this ridiculous situation to continue? (*Interruption*). Never mind. Whether it is the SLFP or the UNP, I am talking of hon. Members of Parliament handing over letters of resignation to the Chief Executive or to anybody. It is a breach of privilege of this Parliament. It is tying down hon. Members to act according to the ways that certain other people want.

ඊ. පි. පෝල් පෙරේරා මහතා (திரு. ஈ. பீ. போல் பெரேரா) (Mr. E. P. Paul Perera)

Is my good Friend the hon. Member for Kalawana taking up the position very specifically? I want him to be very specific. Is he saying that the so-called letters of resignation had been taken by the President? If so it is relevant to discuss it under this Vote. But is he taking it up on his responsibility that the so-called letters of resignation are with the President?

සරත් මුත්තෙට්ටුවෙගම මහතා (නිල. අඳුන් ගුන්නෙදු'ලිඛෙනෙය) (Mr. Sarath Muttetuwegama) To whom did you give your letter ? ඊ. පි. පෝල් පෙරේරා මහතා (ඉිල. ஈ. பீ. போல் பெரேரா) (Mr. E. P. Paul Perera)

I am only asking you because you made the statement. Those letters become relevant only -

සරත් මුත්තෙට්ටුවෙගම මහතා (திரு. சரத் முத்தெட்டுவெகம்) (Mr. Sarath Muttetuwegama)

I am asking you, but you are asking me. I am entitled

ඊ. පි. පෝල් පෙරේරා මහතා (නිල. ஈ. பී. போல் பெரேரா) (Mr. E. P. Paul Perera)

- if it is connected to His Excellency the President. If he is taking up that position, I take it that he takes full responsibility for his statement.

සරත් මුත්තෙට්ටුවෙගම මහතා (திரு. சரத் முத்தெட்டுவெகம்) (Mr. Sarath Muttetuwegama)

Can he tell us to whom he handed his letter of resignation?

ථ. පි. පෝල් පෙරේරා මහතා (නිල. අ. ඒ. போல் பெரேரா) (Mr. E. P. Paul Perera)

With respect, I am raising this on the question of relevancy to the Votes.

සරත් මුත්තෙට්ටුවෙගම මහතා (නිල. சரத் முத்தெட்டுவெகம்) (Mr. Sarath Muttetuwegama)

I will show you how I am relevant.

ඊ. පී. පෝල් පෙරේරා මහතා (திரு. ≄. பී. போல் பெரோா) (Mr. E. P. Paul Perera)

If my hon. Friend is specifically stating -

සභාපතිතුමා (தෑහவர்) (The Chairman)

That is what you have asked several times.

ඊ. පී. පෝල් පෙරේරා මහතා (නිල. අ. ඒ. போல் பெரேரா) (Mr. E. P. Paul Perera)

- on the proven fact, for which he is fully responsible, that those so-called letters of resignation he is referring to are with His Excellency the President -

ரூப் விற்கு இது இது இது இறை (கலாநிதி விமல் விக்ரமசிங்ஹ) (Dr. Wimal Wickremasinghe) Which is untrue. සභාපතිතුමා (தැහவர்) (The Chairman)

Order, please! A question has been asked. I am sure you are capable of replying.

සරත් මුත්තෙට්ටුවෙගම මහතා (නිල. சෑන් மුන්නෙட්டுவெகம) (Mr. Sarath Muttetuwegama)

There was an old couple, Bud Abbott and Lou Costello, the comedians.

ආචායය විමල් විනුමසිංහ මහතා (கலாநிதி விமல் விக்ரமசிங்ஹ) (Dr. Wimal Wickremasinghe) You are evading the question.

සරත් මුත්තෙට්ටුවෙගම මහතා (திரு. சரத் முத்தெட்டுவெகம்) (Mr. Sarath Muttetuwegama)

I am relevant for another reason: Parliament is also being discussed.

ඊ. පි. පෝල් පෙරේරා මහතා (தිரு. අ. பී. போல் பெரோா) (Mr. E. P. Paul Perera)

Let the hon. Member say it specifically. Why can he not say it specifically? With whom are these so-called letters? We want to know.

සරත් මූත්තෙට්ටුවෙගම මහතා (නිලා. சாத் முத்தெட்டுவெகம) (Mr. Sarath Muttetuwegama)

To whom did you give your letter of resignation?

ඊ. පි. පෝල් පෙරේරා මහතා (திரு. ஈ. பீ. போல் பெரேரா) (Mr. E. P. Paul Perera)

As far as I am concerned, that does not arise because it is not I who am under discussion.

සරත් මුත්තෙට්ටුවෙගම මහතා (திரு. சாத் முத்தெட்டுவெகம்) (Mr. Sarath Muttetuwegama) The whole world knows.

ආවායා වීමල් විකුමසිංහ මහතා (கலாநிதி விமல் விக்ரமசிங்ஹ) (Dr. Wimal Wickremasinghe) Why are you worried about us ?

පූ. හා. 10. 30

සරත් මුත්තෙට්ටුවෙගම මහතා (නිල. சரத் முத்தெட்டுவெகம) (Mr. Sarath Muttetuwegama)

Technically I do not know who took the letters. I do not know, technically, who collected the letters. I say with a sense of responsibility that the letters of resignation of hon. Members of the UNP are under the custody of the President.

ආචායදී විමල් විනුමසිංහ මහතා (හොල්ාලි බ්හරු බ්ජාගචිස්තුත) (Dr. Wimal Wickremasinghe)

No. When we are not worried why are you worried about it?

සරත් මුත්තෙට්ටුවෙගම මහතා (නිල. சෑ த් முத்தெட்டுவெகம) (Mr. Sarath Muttetuwegama)

There are many things which you are not worried about which I am worried about. That is the whole problem.

ආවායர் විමල් විකුමසිංහ මහතා (கலாநிதி விமல் விக்ரமசிங்ஹ) (Dr. Wimal Wickremasinghe) You cannot represent us here.

සරත් මුත්තෙට්ටුවෙගම මහතා (திரு. சரத் முத்தெட்டுவெகம) (Mr. Sarath Muttetuwegama)

As far as your letter of resignation is concerned, I am not bothered about it.

ආවායී වීමල් විකුමසිංහ මහතා (கலாநிதி விமல் விக்ரமசிங்ஹ) (Dr. Wimal Wickremasinghe)

Do not represent us. We will manage ourselves. This is our own problem. He is worried about it.

සරත් මුත්තෙට්ටුවෙගම මහතා (திரு. சரத் முத்தெட்டுவெகம்) (Mr. Sarath Muttetuwegama) Sir, time is just being wasted. I am on my feet.

ඊ. පී. පෝල් පෙරේරා මහතා (නිල. අ. ඒ. போல් பெரேரா) (Mr. E. P. Paul Perera) You have not answered my question.

සරත් මූත්තෙට්ටුවෙගම මහතා (திரு. சரத் முத்தெட்டுவெகம்) (Mr. Sarath Muttetuwegama) I have answered it.

ඊ. පී. පෝල් පෙරේරා මහතා (නිල. අ. ඒ. போல் பெரேரா) (Mr. E. P. Paul Perera)

You have not. I am ashamed of myself because the hon. Member is a distinguished member of the learned profession.

සරත් මූත්තෙට්ටුවෙගම මහතා (නිල. சாத் முத்தெட்டுவெகம) (Mr. Sarath Muttetuwegama)

There is another matter I must refer to. There are a number of vacancies at the moment in the cadre of the Supreme Court. I think it is desirable – I do not know of the workload of the Supreme Court today – but it is best that these appointments are filled. The Constitution provides for a specified number of Judges

of the Supreme Court, presumably because these things were considered and felt that so many Judges were required. Now there are some vacancies and I think it is best, Sir, that the country be not left in suspense but that the appointments be made to fill those vacancies.

The other matter is regarding the Auditor-General's Department. There are a large number of people who were strikers who have not been taken back. I have asked some questions about this, even some Oral Questions, and I think it is high time these people are taken back. Even in the case of those who have been taken back, their promotions have been withheld and all sorts of punishments are being inflicted on persons who have been taken back. As I said earlier, there have been two sets of standards even in regard to arrears of pay. Some people have been paid while some others have not been paid. This whole question must be reviewed by the Government – (Interruption). I know there are a lot of people anxious to make various interruptions for reasons I do not want to go into.

ආචායදී විමල් විකුමසිංහ මහතා (கலாநிதி விமல் விச்ரமசிங்ஹ) (Dr. Wimal Wickremasinghe) What are the reasons ?

සරත් මූත්තෙට්ටුවෙගම මහතා (திரு. சரத் முத்தெட்டுவெகம்) (Mr. Sarath Muttetuwegama) Various reasons

There was a Select Committee of this House that went into the matter of Mr. Neville Samarakoon, the former Chief Justice. I do not know exactly who decides on this but only 15 copies of that Report have been sent to the Publication Bureau. Only 15 copies! This is a very limited publication. A lot of people have asked for copies? I know of a certain legal organisation that went to but a copy and they were told that it had been sold out and the Publications Bureau did not know whether they would get copies again. I think it is time that whoever is responsible sees that a sufficient number of copies are sent.

Regarding Parliament itself, there was a comment made the other day in the course of the Second Reading about the refreshment room. I want to say that in my experience – and I have also seen how other hon. Members are being treated in the refreshment room – all grades of staff in the refreshment room have been most obliging to hon. Members when they go there for their meals or tea. So also have been the staff of Parliament, right from the top to the bottom. They have been most obliging and helpful to hon. Members. I think it may be a little unfair for hon. Members to go round raising problems about the staff of Parliament.

One other matter, about newspaper reporters in the Parliament who have, the rather difficult job of sitting and listening, day in and day out, to our speeches. There was an arrangement to be made, which started as a

[සරත් මුත්තෙට්ටුවෙගම මහතා]

result of a question being raised about some misreporting about the person who was presideing over one of the Sessions of Parliament, that a closed circuit television would be installed somewhere for the press. That decision was taken many months ago but it has not been implemented. There is also the question of canteen facilities which are available for members of the press, I understand that they are not totally inadequate, but the Parliament might look in that also.

සභාපතිතුමා (<sub>නි</sub>දිහ<sub>නர்</sub>)

(The Chairman)

Order, please, the hon. Member for Kaduwela to be followed by hon. Member for Baddegama. Please take ten minutes only.

ඊ. පි. පෝල් පෙරේරා මහතා (නිල. අ. ඒ. போல் பெரேரா) (Mr. E. P. Paul Perera)

Sir, as you are limiting our time, I will try my best to deal with one of the matters that the hon. Member for Kalawana raised. Time and time again in this House letters of some resignations of some members of Parliament are being discussed which are not specific themselves. He is also trying to find out what has happened. We are also trying to find out from him what has happened. All are in the dark. So he is groping in the dark.

But, Sir, the most important matter he spoke of was the immunity of the President. And he cites time and time again on the Floor of this House the judgment of the Mahara case. We have copies of the summaries of the judgments of both cases. There are two cases that discuss the immunity of the President. In the Mahara case, Sir, the decision was on July 9th, 1985. And there is another case of February 11th, 1985. In the Mahara case, the party was Vijaya Kumaranatunga verses Kamal Jayakody and the other was Mallikarachchi verses Siva Pasupathi, Attorney-General. Now, Sir, in both cases, the Supreme Court has very clearly laid down the principle that the President is immune from all proceedings in Court. Even the minority judgment of Justice Wanasundera has very clearly stated that this immunity is there, but Justice Wanasundera goes on to hold that even though the President is not a party the election petition can go on. That has nothing to do with the immunity of the President. No comments have been made on the immunity of the President.

Now I will read to you a passage from the judgment in the Mallikarachchi case which states very clearly:

"Chief Justice S. Sharvananda who delivered the majority judgment of the Court comments on the rationale for conferring legal immunity on an Executive Head of State. His Lordship states, . . . . . . "

as follows:

"Article 35 (1) confers on the President during his tenure of office an absolute immunity in legal proceedings in regard to his official acts or omissions and also in respect of his acts or omissions in his private capacity."

The object of this article, says the learned Chief

"is to protect from harassment the person holding the high office of the Executive Head of the State in regard to his acts or omissions either in his official or private capacity during his tenure of the office of President.

Such a provision as Article 35 (1) is not something unique to the Constitution of the Democratic Socialist Republic of Sri Lanka of 1978. There was a similar provision in Article 23 (1) of the Constitution of Sri Lanka of 1972."

Of course, the author of the 1972 Constitution was no less a person, a very distinguished lawyer, and I think a very close family relation of the hon. Member for Kalawana.

"The corresponding provision in the Indian Constitution is Article 361...."

"The rationale of this principle is that persons occupying such a high office should not be amenable to the jurisdiction of any but the representatives of the...."

සරත් මූත්තෙට්ටුවෙගම මහතා (திரு. சாத் முத்தெட்டுவெகம்)

(Mr. Sarath Muttetuwegama)

Will the hon. Member give me a minute?

ඊ. පි. පෝල් පෙරේරා මහතා (නිල. ஈ. பී. போல் பெரோா) (Mr. E. P. Paul Perera)

No, I cannot as I have only ten minutes.

සරත් මුත්තෙට්ටුවෙගම මහතා (திரு. சரத் முத்தெட்டுவெகம்) (Mr. Sarath Muttetuwegama)

Neither the President under the 1972 Constitution nor the President in India was working for Kamal Jayakody in Mahara.

ඊ. පී. පෝල් පෙරේරා මහතා (ඉිල. ஈ. பී. போல் பெரேரா)

(Mr. E. P. Paul Perera)

I will help you. If you bear with me and listen to me on the Constitutional principles, I will explain it.

යගාපතිතුමා (தෑலவர்)

(The Chairman)

Order, please! The Deputy Chairman of Committees will take the Chair now.

අනතුරුව තියෝජා කථාතායකතුමා මූලාසනයෙන් ඉවත් වුයෙන්, තියෝජා කාරක සභාපතිතුමා [එඩ්මන්ඩ් සමරවිතුම මහතා] මූලාසනාරුඪ විය.

அதன் பிறகு, பிரதிச் சபாதாயகர் அவர்கள் அக்கிராசனத்தினின்று அகலவே, குழுப் பிரதித் தலேவர் அவர்கள் [திரு. எட்மண் சமரவிக்ரம] தலேமை வகித்தார்கள்.

Whereupon MR. DEPUTY SPEAKER left the Chair, and MR. DEPUTY CHAIRMAN OF COMMITTEES [MR. EDMUND SAMARAWICKREMA] took the Chair.

ඊ. පී. පෝල් පෙරේරා මහතා (திரு. சு. பீ. போல் பெரேரா) (Mr. E. P. Paul Perera) May I proceed Sir ?

கின்பில் மஸ்சகிஷ்டு (பிரதித் தலேவர் அவர்கள்) (The Deputy Chairman)

Yes. I can give you five minutes more.

ඊ. පි. පෝල් පෙරේරා මහතා (නිල. අ. ඒ. போல் பெரேரா) (Mr. E. P. Paul Perera)

The change itself took three minutes, Sir! I am explaining a judgment of the Supreme Court.

கைவ்சே மறைகிறும் ( பிரநித் தல்வர் அவர்கள்) (The Deputy Chairman) All right. You continue.

ඊ. පි. පෝල් පෙරේරා මහතා (නිල. ஈ. ඒ. போல් பெரோர) (Mr. E. P. Paul Perera) Thank you. The Chief Justice says,

"The rationale of this principle is that persons occupying such a high office should not be amenable to the jurisdiction of any but the representatives of the people, by whom he might be impeached and be removed from office and that once he has ceased to hold office, he may be held to account in proceedings in the ordinary court of law."

Now Sir, if what my learned friend is seeking to bring about an amendment in the Constitution, it virtually means that one arm of the Constitution is being asked to supervise the other arm of the Constitution. That is, the present Constitution is founded on the important principle of separation of powers. There is a legislative power of Parliament, the judicial power of the people and the executive power of the people vested in the President. Now, what he seeks to do or suggests or proposes to do is to ask the judicial arm of the people to supervise the executive arm of the people. Now that has never happened.

If you take the American Constitution, Sir, I will cite to you a similar principle which was taken up in the case of the State of Mississippi v. Johnson in 1867, where—

"the President was put beyond the reach of judicial direction in the exercise of any of his powers, whether constitutional or statutory, political or otherwise."

And this is what the Attorney-General Stanbery in that case said:

"It is not upon any peculiar immunity that the individual has who happens to be President; upon any idea that he cannot do wrong; upon any idea that there is any particular sanctity belonging to him as an individual, as is the case with one who has royal blood in his veins; but it is on account of the office that he holds that I say the President of the United States is about the process of any court or the

jurisdiction of any court to bring him to account as President. There is only one court or quasi court that he can be called upon to answer to for any dereliction of duty, for doing any thing that is contrary to law or failing to do anything which is according to law, and that is not this tribunal but one that sits in another chamber of this Capital."

That is the Congress. In the same breath you will see that the President can be impeached. I am surprised that every one is talking, my honourable Friend is talking of Article 35 without looking at Article 38 because Article 38 (2) (a) is as follows:

"(2) (a) Any Member of Parliament may, by a writing addressed to the Speaker, give notice of a resolution alleging that the President is permanently incapable of discharging the functions of his office by reason of mental or physical infirmity or that the President has been guilty of—

(i) intentional violation of the Constitution,

- (ii) treason,
- (iii) bribery,
- (iv) misconduct or corruption involving the abuse of the powers of his offece, or
- (v) any offence under any law, involving moral turpitude,".

පු. හා. 10. 45

The provisions are there for impeachment. So the House can impeach him. I am rather surprised why my learned Friend is seeking all the time to hark on Article 35 without looking at Article 38. He is seeking to dismantle the Constitution of this country. He wants to of destroy the theory seperation powers.-(Interruption). I am saying that this has happened in the case of all executive Presidents. These are the precedents. The communist countries do not impeach. But in western and other democracies, the Presidents are impeached by the Congress. The representatives of the people are the sovereigns. It is not the judiciary.

Referring to the GCEC, my good Friend the hon. Member for Matugama spoke about the type of industries. I have looked into this matter and I would submit that it is not correct to say that there are only garments in the Free Trade Zone run by the Greater Colombo Economic Commission. You find electronic factories, manufacture of electrical goods, footwear, leather gloves, polypropylene bags, irrigation pumps, electrical switch gear panels, electronic winches, cosmetics, artists brushes, sports goods and a host of items. They are run as approved industries.

Sir, the other matter is with regard to dormitories. I agree that the problem of housing is there with 35,000 workers in the Zone. In the course of my speech in the Budget Debate, I suggested that we should invite the private sector to construct dormitories on the basis of tax incentives. I still uphold that recommendation. The Government cannot construct dormitories. Perhaps the factories might do so, if there are adequate incentives. Perhaps there will be other institutions in the private sector that can put up these housing complexes to accommodate the workers. Sir, I agree that after seven

#### s [ඊ. පී. පෝල් පෙරේරා මහතා] i mid saind a i imad / iii to no

years, the time has now come when we must make some suggestions to the GCEC to put up dormitories like in Singapore and in the Philippines. They have done that. We do not have the funds here. We are fighting a war. How can the State have funds? So we recommend that we must call upon the private sector with adequate incentives to put up these dormitories. Without doing so it is idle to keep on complaining all the time about the Free Trade Zone. I know that the hon. Members of the Opposition are very concerned about the workers. Only if they are unemployed they will be more concerned. I know that. But this is an aspect that merits consideration.

There is a one last matter I wish to refer to. I do not want to take your time, Sir. I want to come back to Article 148 of the Constitution. I think whatever the law relating to audit or other acts say – whatever may have happened in the United States in the general accounting office or in England in the audit commission, at the Controller's and Auditor-General's, all that is new legislation – the cardinal principle that we must not lose sight of is that it is this body, the Parliament, that controls public finance. It is to this body that all the various committees like the Committee on Public Enterprises and the Public Accounts Committee make their reports. After they table them in this House nothing happens thereafter. I want to draw the attention of this House to Article–

තියෝජා සභාපතිතුමා (වැනිස් ස්කාස් அவர்கள்)

(The Deputy Chairman) Vill Indianagmi and almabiants

I think the hon. Member should wind up now because there are two Opposition Members who want to speak. The Hon. Prime Minister too wants to speak at 11.15.

ඊ. පී. පෝල් පෙරේරා මහතා (தිල. අ. ඒ. போல் பெரேரா) (Mr. E. P. Paul Perera)

I will take only one minute more. You gave me five minutes. I have spoken for three and a half minutes only.

Sir, I want to refer to Article 4 of the Constitution. If you please see Article 4 (a) of the Constitution, it says: "Legislative power of the people is exercised by Parliament."

Article 4 (c) says:

"(c) the judicial power of the People shall be exercised by Parliament through courts, tribunals and institutions created and established, or recognized, by the Constitution . . . . . "

Now it adds this:

"... except in regard to matters relating to the privileges, immunities and powers of Parliament.... judicial power of the People may be exercised directly by Parliament..."

The question that needs looking into is this. On a first reading of Article 148, if public finance is the supreme function of this House, then reading it with Article 4 (c), should not the question arise when matters are tabled by the Public Accounts Committee and the Committee on Public Enterprises with regard to certain breaches of conduct on the part of Chairman of Corporations and so on, that this House should consider exercising its judicial power in defence of its powers over public finance? This is only a thought. With that thought, I conclude my observations.

අමරසිරි දෙඩන්ගොඩ මහතා (බද්දේගම) (திரு. அமரசிறி தொடங்கொட — பத்தேகம) (Mr. Amarasiri Dodangoda – Baddegama)

ගරු තියෝජා සහාපතිතුමති, මම වැඩි වේලාවක් ගැනීමට බලාපොරොත්තු වෙන්නෙ නැහැ. මේ වැය ශීර්ෂය යටතේ තිබෙන ඉඩම් පුතිසංස්කරණ කොමිෂන් සභාව පිළිබඳව මම විශේෂයෙන්ම සඳහන් කරන්නට කැමතියි. අද මෙක "ලැන්ඩ් ජිරේප්ම් " නොවෙයි. "ලැන්ඩ් ජිරේජ්ම් " නොවෙයි, " ලැන්ඩ් ජිරේජ්ම් " නොවෙයි, " ලැන්ඩ් ජිර්ථ්න් " කොමිෂන් සභාවක් වෙලා තිබෙනවා. මම හිතනවා අද ජනතාවගේ අපුසාදයට වැඩියෙන්ම ලක්වී තීබෙන කොමිෂන් සභාවක්ය කියා මේක. මේක " ලැන්ඩ් සේල් " එකක් වී තිබෙනවා. සමහරවිට මෙයින් බලාපොරොත්තු වෙන්නේ කොමිසම වසා දමන්න වෙන්න පුළුවන්. නමුත් මම කියන්න කැමතියි කොමිසම විසුරුවා හැරීමේදී අනුගමනය කරන මේ කියාකලාපය දඩි විදියට ජනතාවගේ අපුසාදයට ලක්වෙලා තිබෙන බව.

මම මේ පිළිබඳව කියන්නේ විශේෂයෙන්ම මේ විසුරුවා ගැරීම පිළිබඳව හෝ ඒ ඉඩම් පවරාදීම පිළිබඳව හෝ අනුගමනය කරන කුමය කිසියේන්ම වැඩි ජනතාවකට හිතකර දෙයක් නොවන නිසයි. අතළොස්සකගේ සාක්කු පුරවන, ඈතැම් පිරිසක් පමණක් පුයෝජනයට ගන්නා දෙයක් වෙලා තිබෙනවා, මේ ඉඩම්. වැවිලි සංස්ථාවට මේ ඉඩම් දෙන්න කියා නියෝගයක් තිබෙනවා. ඒක හොඳ දෙයක්. වැවිලි සංස්ථාවට ඉඩම් දීම පසෙක තිබියදි— සමහරවිට ඒ සංස්ථාව ඒ ඉඩම් බාරගන්න අකැමති නිසා වෙන්න පුළුවන්— පුද්ගලයන්ට ඉඩම් පැවරීම කරනවා. ඒ කුමය ඉතාමන්ම අසාධාරණයි. ඒ තිසා ඉඩම් කොමිසමේ කියාකලාපය ගැන සොයන්න තවත් කොමිසමක් අවශ්‍ය වෙලා තිබෙනවා.

මම සඳහන් කරන්න කැමතියි. අවුරුදු 25ක් තිස්සේ අක්කර කාලක් පමණ වූ ඉඩම්වල කොමිසමට අයත්වූ ඉඩම්වල බදු ගෙවමින් පදිංචි වී සිටි මිනිස්සු එළවා දමා ඒ ඉඩම් එකතුකර ලොකු ඉඩම් යායවල් හද, සල්ලිකාරයින්ට ඒවා විකුණන බව. ඒ අය නැවතත් ඒවා කැබලිකර විකුණනවා. මෙක ලොකු අසාධාරණයක්, අක්කර කාලක් බාගයක් වශයෙන් තිබුණු ඉඩම්, අවුරුද ගණනාවක් ඒවායේ පදිංචිව සිටි මිනිසුන්ගේ ඉඩම් ඔවුන්ට නොදී ලොකු ඉඩම් කට්ටි හැටියට හද, ඇස්තමෙන්තු හද, සමහරවිට ඉඩමේ වටිතාකමට වඩා අඩු මිලකට විකුණනවා. මේ විකිණීම පිටිපස්සෙන් නිලධාරීන් විශාල පිරිසක් සිටිනවා. ඒ නිසා සාමානෳ මිනිසුන්ට තමන් ජීවත්වූ ඉඩම් පවා අහිමි වෙලා තිබෙනවා.

මම සඳහන් කරන්නට කැමතියි. විශේෂයෙන්ම ඉඩම් පුතිසංස්කරණ කොමිසමට අයත් මේ කුඩා ඉඩම්වල පදිංචිව සිටින මිනිස්සු — අක්කර කාල. බාගය, අක්කරය වාගේ වගා කරගෙන ජීවත්වූ මිනිස්සු — පන්නා දමා, ඒවා සල්ලිකාරයින්ට විකුණන එක නැවත්වූවේ නැත්නම, ඉඩම් පුනිපත්තිය පිළිබඳව පොදුවේ ලොකු අපුසාදයක් ඇති වෙනවාය කියන එක.

පර්සි සමරච්ර මහතා (නියෝජා ස්වදේශ කටයුතු ඇමතිතුමා) (නිල. பேஸ් சமாவீர — உள்நாட்டலுவல்கள் பிரதி அமைச்சர்) (Mr. Percy Samaraweera – Deputy Minister of Home Affairs) මත්තීතුමා, කරුණාකර එක තිදර්ශනයක් දෙන්න පුළුවන්ද?

අමරසිරි දෙධන්ගොඩ මහතා (නිල. அமரசிறி தொடங்கொட) (Mr. Amarasiri Dodangoda)

බද්දේගම ආසනයේ මඩකම්පෙ කියන ඉඩම වගා කරගෙන පවුල් 12ක් සිටියා. ඒ පවුල් 12ම එළවලා අක්කර 6ම එක් කෙනෙකුට පැවරුවා. පර්සි සමරවීර මහතා (නිල. பேஸ් சமாவீர) . (Mr. Percy Samaraweera)

කොහාටද ඒ පවුල් 12 යැවවේ ? තමුන්නාන්සේ දන්නෙ නැද්ද, ඒ අය ලූණුගම්වෙහෙරට ගිහින් පදිංචි වුණු බව ?

අමරසිරි දෙධන්ගොඩ මහතා (නිල. அமரசிறி தொடங்கொட) (Mr. Amarasiri Dodangoda)

ඒ ගොල්ලො නැවතත් අතවසර ඉඩම්වලයි පදිංචි වූණේ. තමුන්තාන්සේ සොයා බලන්න. දහඅට වතාවක් ඉඩම් කොමිසමට ගිහින් අපි මේ ගැන කිව්වා.

පර්සි සමරවීර මහතා (නිලා. பேஸி சமரவீர) (Mr. Percy Samaraweera)

They were all unproductive lands and they were sent to Lunugamwehera.

අමරසිරි දෙඩන්ගොඩ මහතා (නිල. அගரசාති தொடங்கொட) (Mr. Amarasiri Dodangoda) ලණුගම්වෙහෙරට යැවීවෙ නැහැ.

පර්සි සමරවීර මහතා (නිල. பேஸ් சமாவீர) (Mr. Percy Samaraweera) මොකද නැත්තේ ? තමුත්තාත්සේ දන්නෙ නැහැ කොහෙද ගියේ කියා.

අමරසිරි දෙඩන්ගොඩ මහතා (නිල. அமரசிறி தொடங்கொட) (Mr. Amarasiri Dodangoda) අපි දන්නවා. අපේ ආසනයේ නිසයි අපි කියන්නෙ.

පර්සි සමරවීර මහතා (නිල. பேஸ් சமரவீர) (Mr. Percy Samaraweera) පූළුවන් නම් කියන්න කොහාටද ගියේ ?

අමරසිරි දෙධන්ගොඩ මහතා (නිල. அமாசிறி தொடங்கொட) (Mr. Amarasiri Dodangoda)

ඒ මිනිස්සු ආයෙන් අනවසර පදිංචිකරුවන් හැටියට කැලේ කොටාගෙන ගියා. ඒකයි සිද්ධවුණේ, තමුන්නාන්සේ සොයා බලන්න. එපමණක් නොවෙයි. ඒ ගත් ඉඩම් පර්වස් විස්සේ කැබලි කරලා විකුණලා ඒ පර්වස් විස්සේ ඒවා පහකින් අර මූළු අක්කර 6 ටම ගිය මූදල සොයාගන්නා. කොමිසමේ ඇස්තමේන්තුව එකක්. ටර්නමාන ඉඩම් වෙළඳපොළේ ඇස්තමේන්තුව එකක්. මේ දෙකෙන් මේ සල්ලි කාරයො සල්ලි සොයනවා. අසරණ මිනිස්සු එළවලා දමනවා. ඒ අය කැළෑ වදිනවා.

අපි තමුන්තාන්සේලාට කියන්නේ මෙකයි. විශේෂයෙන්ම ඉඩම් කොමිසම පිළිබඳව මේ ඉඩම් බෙද දීම සහ විකිණීම පිළිබඳව දඬ් පරීක්ෂණයක් කළ යුතුව තිබෙනවා. ඒ වාගේම මම සදහන් කරන්නට ඕනෑ ඉඩම් කොමිසමට අයිති බිම්වල සිටින ගොවින් පිළිබඳ පුශ්නය ගැන. කුඹුරු වගා කරන ගොවින් සිටිනවා. අද ගොවින් හැටියට අවුරුදු 30 ක් 40 ක් ඒ බිම් වගා කළ ඇතැම ගොවින් සිටිනවා. ඉඩම් කොමිසම ඉඩම් විකුණෙනවා නම් ඒ කුඹුරු ඉඩම් ඒ අද ගොවින්ටම විකිණිය යුතුයි. එසේ නැතිව ඒ පිරිස නැවත වරක් නවත් පිරිස්වල අද ගොවින් බවට පත් වන ආකාරයට ඒ කුඹුරු නොවිකිණිය යුතුයි කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරනවා.

ඉඩම් බදුදීමේ කුමයකුත් ඒ අය භාවිතා කරනවා. සමහර අයගෙන් බද්දක් අය කරනවා. ගීය සතියේ එක්තරා පුද්ගලයෙක් පැමිණ මට කිව්වා, ඔහුගේ අක්කර 1/4 ක ඉඩමේ ඔහු ගෙයක් සාද තිබෙන නිසා අවුරුද්දකට රුපියල් 500 ක බද්දක් ගෙවන්නැයි ඔහුට කිව්වාය කියා. ඒ කියන්නේ අක්කර 1/4 ක බීමටයි. ඒ මනුෂායා අවුරුදු 25 ක් 30 ක් ඒ ඉඩම වගා කර ගෙන එහි ගෙයක් හදගෙන සිටින මනුෂායෙක්. ඉඩම් කොමිසමේ කුියාකලාපයන්ගෙන් මෙවැනි අසාධාරණයන් සිදු වෙනවා. ඒ නිසා ගරු ජනාධිපතිතුමා යටතේ තිබෙන ආයතනයක් නිසාන් මෙය මුළු රටෙම ඉඩම් නොමැති ජනතාවට බලපාන දෙයක් නිසාන් මා මේ අවස්ථාවේදී විශේෂයෙන්ම ඉල්ලනවා. ඉඩම් කොමිසම සතු ඉඩම් විකිණීමේදී. පැවරීමේදී හා බදුදීමේදී පුළුවන් තරම දුරට අඩු ආදයම් ලබන ඒවාගේම ඒ ඉඩම්වල පදිංචිව සිටින ඒ ඉඩම් වගා කර ගෙන සිටින අයට පුමුබතාවය දෙන්නය කියා.

එමෙන්ම ඉඩම් කොමිසම පිළිබඳ පුාදේශීය කාර්යාලවල සංඛාව දුන් අඩුකරගෙන යනවා. කොමිසමේ කටයුතු අඩුවේගන යනවා. කුමයෙන් කොමිසමක් හැටියට කියාත්මක වීම අඩුවේගෙන යනවා. දනට කීප දෙනෙක් පමණක් ඒ කටයුතුවල නිරන වී සිටිනවා. ඒ පිරිස මේ ඉඩම් විකිණීමේ කටයුතුවලදී වාපාරිකයින් සහ සල්ලිකාරයින් සමග එකතු වී මේ ඉඩම් කොටස් ඒ අයට ලබා දීමේ වැඩ පිළිවෙළේ යටින් කියාත්මක වෙනවා. සමහරවිට රජයවත් දන්නේ නැතිව. සභාපතිවරයා දන්නේ නැතිව. ජනාධිපතිවරයා දන්නේ නැතිව මේ කුමය තුළින් සිදුවන අසාධාරණය මෙයයි. මේ පිළිබඳව දුඩි පරීක්ෂණයක් කළ යුතු යයි මම ඉල්ලීමක් කරනවා.

එක්තරා පාසලකට යාබදවම අක්කර 1/2 ක ඉඩමක් තිබුණා. ඒ පාසලේ වාහප්තියට තිබෙන එකම ඉඩම ඒකයි. පාසලේ ගුරු මණ්ඩලය, පාසල් සංවර්ධන සමිතිය, ගමේ තිබෙන ගුමෝදය මණ්ඩලය ආදී සියළු පුද්ගලයින් හා ආයතන ඒ ඉඩම පාසලට දෙන්නය කියා ඉල්ලා තිබියදීන් එය පාසලට නොදී පිටස්තර පුද්ගලයකුට දෙන්නට කොමිසම නිර්දේශ කළා. ආණ්ඩුවේ ආයතනයක්, අධාාපන දෙපාර්තමේන්තුවට අයන් ආයතනයක්, පාසලේ වාහප්තියට තිබෙන අල්ලපු ඉඩම පාසලේ කුඩා පිටියක් වශයෙන් තබා ගන්නට කළ ඉල්ලීම්වලට ඉඩ නොදී එය කිට්ටුව සිටින තවත් ඉඩම් තිබෙන පුද්ගලයකුට පවරා දුන්නා. මේ ආදී කරුණු නිසා මේ පිළිබදව දඩි පරීක්ෂණයක් කළ යුතුයි කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරනවා.

තියෝජෳ සභාපතිතුමති, මහ කොළඹ ආර්ථක කොමිසමේ සේවය කරන පිරිස ගැනත් මම මතක් කරන්නට ඕනෑ. කඩුවෙල ගරු මන්<del>න</del>ීතුමා (ඊ. පී. පෝල් පෙරේරා මහතා) කිව්වා 35,000 ක් ඇහළුම් සේවකයින් පමණක් නොවෙයි වෙතත් ක්ෂේතුවල සේවය කරන සේවකයනුත් එහි සේවය කරනවාය කීයා. විදේශීය කොම්පැනි මගින් නවත් කර්මාන්න මෙහි ආරම්භ කර තිබෙනවාය කිව්වා. මේ කලාපයේ සේවය කරන සේවක කොටස් පිළිබඳව විශේෂයෙන්ම රජය දඩි අවධානයක් යොමු කරන්නට ඔනෑ. ඒ අයගේ පුශ්න විශාල පුමාණයක් තිබෙනවා. ඒ අයට ඉදිරිපත් කරන්නට බැරීව. ඇතැම් කම්කරු තීතිරීති ඒ කලාපයට බලපාන්නේ නැති නිසා ඒ පිරිසට පුළුවන්කමක් නැහැ. සංවිධානාත්මකව ඒ අයගේ ඉල්ලීම් ලබා ගන්නට. ඒ සේවක සේවිකාවන්ට නොයෙක් විධියේ අපහසුකම් තිබෙනවා. පදිංචිය පිළිබඳව, නවාතැන් පිළිබඳව, විශේෂයෙන් කාන්තා පක්ෂයේ <mark>සේවිකාවන්ට රාතුී කා</mark>ලයේ වැඩපල කර නැවත නිවාසවලට යැම පිළිබ<mark>ඳව.</mark> <mark>ලොකු අපහසුකම් තිබෙතවා. ඒ තිසා ඒ කොමිසමේ බල පුදේශය තුළ සේවය</mark> කරන පිරිස්වල පුශ්න ගැන විශේෂ අවධානයක් යොමු කරන්නය කියා මම මේ අවස්ථාවේදී මනක් කරනවා.

අතික් කාරණය මෙයයි. පාර්ලිමේන්තු මන්තුීවරුන්ගේ නේවාසිකාගාරයේ සේවක පිරිසක් සිටිනවා. ඒ අය බඳවා ගනු ලැබුවේ පාර්ලිමේන්තුවේ හෝජනාගාරයට සේවකයින් බඳවා ගැනීමේ පදනම මතයි. නමුත් ඒ පත්වීම ලිපිවල වෙනසක් පෙන්නුම් කරනවා. එකම සේවාවක එකම වැටුජ මට්ටමක සිටියන් ඒ අයගේ සේවා ස්ථීරත්වය වැඩ කාලසීමාව යන කොන්දේසි පිළිබඳව අසමනාවයක් තිබෙනවා. මේ දෙගොල්ලම එකම පදනමක් මත එක වැටුපක් මත බඳවා ගෙන සේවා කොන්දේසි වෙනත් ආකාරයකින් තිබීම අපි සැලකිල්ලට ලක් කළ යුතුයි කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරනවා.

පූ. හා. 11

රීවඩ් පතිරණ මහතා (අක්මිමක) (திரு. றிச்சட் பத்திரன — அக்மீமன) (Mr. Richard Pathirana – Akmeemana)

ගරු තියෝජා සභාපතිතුමකි. පළමුවෙන්ම මා සදහන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඉඩම් පුතිසංස්කරණ කොමිසමේ කාර්යයන් පිළිබඳවයි. මට පෙර කථා කළ බද්දේගම ගරු මන්තීතුමා (අමරසිය දොඩන්ගොඩ මහතා) ඒ සම්බන්ධයෙන් කරුණු කීපයක්ම සඳහන් කළා. ඒ [ඊටඩ පබරණ සෙනා]

කරුණු සියල්ලම මටත් අනුමත කරනන්න සිද්ධ වී නිබෙනවා. විශේෂයෙන්ම ඉඩම් පුතිසංස්කරණ කොමිසම මගින්, ඒ කොමිසමට අයන් ඉඩම් යම් යම් පුද්ගලයන්ට පවරාදීමේදී කටයුතු කරන ආකාරය ගැන පැහැදිලි කිරීමට හොද උදහරණ කීපයක් මගේ ආසනයෙන්ම දක්වන්නට පුළුවනි.

ගරු තියෝජා සභාපතිතුමකි. අක්මීමක ආසනයේ හපුගල කියන පුදේශය ඉතාමත්ම ජනාකීර්ණ පුදේශයක්. ඒ වාගේම මෙම පුදේශය හාල නගරයට ඉතාම කිට්ටූයි. මෙම පුදේශයේ මටුන්ට ජලසන්ට වන්න නමැති ඉඩම් පුනිසංස්කරණ කොමිසමට අයත් ඉඩමෙන්. විශාල පුමාණයක් ඉඩම් පුනිසංස්කරණ කොමිසමේම, හම්බන්නොට, මාතර සහ ශාල්ල යන දිස්තුික්කවල වැඩ කරන නිලධාරී මහතුන් අතර පසුගිය දවස්වල බෙද ගත් බව මට දනගන්නට ලැබුණා. ඒ අයම, එක පුද්ගලයා අක්කර කාල බැගීන් බෙද ගෙන තිබෙනවා. විශේෂයෙන්ම ගරු අගමැතිතුමා දුන් සභාවේ සිටින නිසා එතුමාගේ අවධානයට යොමු කරන්නට කැමතියි, මෙම අක්කර කාල නැතිනම් පර්වස් හතලිහ රු. 6,000 බැගින් ගෙවා මිලදී ගෙන ඇති බව. ඉන් පසුව එම කොමිසමේම නිලධාරීන් අතර බෙද ගත් මේ ඉඩම සතියක් තුළදී රු. 50,000 — රු. 60,000 අතර ගණන්වලට වෙනත් අයට පවරා තිබෙනවා.

වෛද චාර්ය පී. එම්. බී. සිරිල් මහතා (හම්බන්තොට දීසා ඇමතිතුමා) (வைத்திய கலாநிதி பீ. எம். பி. சிறில் — ஹம்பாந்தோட்டை மாவட்ட அமைச்சர்)

(Dr. P. M. B. Cyril – District Minister, Hambantota) හම්බන්තොට දිස්තුක්කයේ නිලධාරී මහත්වරුන් ගන්නද ?

රිවඩ් පතිරණ මහතා (தිரு. றிச்சட் பத்திரன) (Mr. Richard Pathirana)

ඔව්. හම්බන්තොට, මාතර සහ ගාල්ල යන දිස්තුික්කවල ඉඩම් කොමිසමේ කාර්යාලවල වැඩ කරන අය ඒ ඉඩම් බෙද ගෙන.

ආනත්ද දසනායක මහතා (කොත්මලේ) (ණිල. ஆனந்த தஸநாயக்க — கொத்மෑல) (Mr. Ananda Dassanayake – Kotmale) ඇයි දිසා ඇමතිතුමා දන්නේ නැද්ද ?

වෛද ුවාර්ය පී. එම්. බී. සීරිල් මහතා (කෲத්திய හොතිනි பී. எம். பி. சிறில்) (Dr. P. M. B. Cyril) අපි දක්තේ නැහැ. අහත්ත ඔකැ.

රීවඩ් පතිරණ මහතා (නිල. றிச்சட் பத்திரன) (Mr. Richard Pathirana)

මම මෙයට විරුද්ධව, ගාල්ල දිසාපති කාර්යාල රැස්වීමේදී. ඒ පුදේශයේ නිලධාරී මහත්මයාත් සිට්දදී, කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියා මේ අත්දමට ඉඩම් බෙද ගැනීම නොකරන ලෙස. එපමණක් නොවෙයි, රජයේ **සේවකයන්ට මේ ඉඩම් ලබා දෙන්නට ඕන**ු නම්, ගාල්ලේ සේවය කරන රජයේ සේවකයන්ට ලබා දෙන්නය, මේ අය ඉඩම් ලබා ගන්නේ විකුණන්නට මිස ඒවායේ පදිංචි වෙන්නට නොවේය කියා මම පෙන්වා දුන්නා. ඊට පසුව පැවතී දිස්තුක් සංවර්ධන සහාවේදීන් මම මේ කාරණය පැහැදිලි කළා. ගාල්ලේ ගරු මන්තීුතුමාන් (ආචාර්ය ඩබ්ලීව්, දහනායක මහනාන්) මේ වැඩ පිළිවෙළට විරුද්ධව, ඒ කියන්නේ මේ විධ්යට බෙදු ගන්නට එපාය කියා යෝජනාවක් ගෙනාවා. නමුත් ඉරිදු දවසක මිතින්දෝරු මහත්මයකුත් ගෙන්වා ගෙන, ඒ අය එම ස්ථානයට ගිහින්, එක දවසක් තුළදී ඒ ඉඩම කැබලිවලට කඩා, එතැනදීම මුදලන් අරගෙන, ඒ වැඩ කටයුතු අවසන් කළා. සියලම පහසුකම්වලින් යක්න හපගල පුදේශයේ මේ ඉඩමේ පර්වස් එකක් රුපියල් දෙදහසක් පමණ වටිනවා. ගාල නගරයේ ඇති විදහලවලට තමන්ගේ ලමයින් යැවීමේ පහසුව සලකා ගෙන, ඒ වාගේම කාර්යාලවලට යාම් - ඒම් කිරීමේ පහසුව සලකා ගෙන බොහෝ දෙනෙක් පදිංචි වෙන්නේ මේ පුදේශවලයි. මේ ඉඩම් පර්වස් එක රුපියල් එකසිය පණහට අරගෙන රුපියල් දෙදහසකට විකුණන්න පුළුවති. මේ අන්දමට මිලදී ගත් අයම ඇවිත් පදිංචි වෙනවා නම් මගේ අකමැත්තක් තැහැ. නමුත් ඉඩම් කොටස් මිලදී ගෙන සතියක්—දෙකක් ඇතුළතදී රුපියල් පණස් දහස, හැට දහස වැනි ගණන්වලට ඒ ඉඩම කොටස් වෙනත් අයට මාරු කරනු ලැබුවා. එම නිසා ඉඩම් පුතිසංස්කරණ කොමිසමේ කටයුතුවල නිරවදෑතාව ගැන අපෙන් පුශ්න කළ සමහර නියෝජා ඇමතිතුමන්ලාට මෙන්න ඊට හොදම උදහරණයක්.

ගරු නියෝජන සභාපතිතුමනි, ගරු අගමැතිතුමාත් සභාවේ සිටින නිසා, එයින් පසුව සිදු වුණු දේවල් ගැනත් මම කියන්නම්. එම සිද්ධියට දවස් කීපයකට පස්සේ මාව සමග වෙන්නට ආ එක් නිලධාරී මහත්මයෙක් මට කීව්වා, තවත් අක්කර විසි එකක් තිබෙනවා, එයින් එකොළගක් ඒ අයටම ලබා දී ඉතිරි අක්කර දහය මම කැමති කෙනෙකුට බෙද දෙන්නටය කියා. මෙන්න, ඉඩම් පුනිසංස්කරණ කොමිසම කටයුතු කරන ආකාරය ගැන හොදම උදහරණයක්. කෙසේ වුණත්, මේ ඉඩම් බෙද ගත්තේ කවුද. මේවා බෙද ගත්තේ කොයි ආකාරයටද කියා පරීක්ෂණයක් පවත්වන ලෙස මම ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. දුන් ඒවායේ අයිතිකාරයන් කවුදයි කියන්න මම දන්නේ නැහැ. සමහර විට දුනටමත් ඒවායේ අයිතිය, තුන් -හතර දෙනෙකුගේ අතට මාරු වී යන්නට ඇති.

ආතන්ද දසනායක මහතා

(திரு. ஆனந்த தஸநாயக்க)

(Mr. Ananda Dassanayake)

**ඔ**වා කියලා වැඩක් නැහැ, ඔක්කොම යට යනවා

රීවඩ් පතිරණ මහතා (திரு. றிச்சட் பத்திரன)

(Mr. Richard Pathirana)

එපමණක් නොවෙයි. වෙනන් පුදේශවල මුඩු ඉඩම් වෙනුවට අපේ ආසනයේ සමහර වැවූ ඉඩම් පවා ඇතැම් පුද්ගලයන්ට බෙද දී තිබෙනවා. එම තිසා, අක්මීමන ආසනයේ ඉතුරු වී ඇති ඉඩම් බෙද දෙනවා නම්, ඒ පුදේශයේ පදිංචි ඉඩම් නැති ජනතාවට, එම ඉඩම් මිලදී ගන්නට අවකාශ සලසා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලනවා.

ඒ වාගේම ගරු අගමැතිතුමාගෙන් එක් ඉල්ලීමක් කරන්න කැමතියි. මෙයට අදළ ලිපියක් නමුන්නාත්සේට ඊයේ නැපැල් කළා. මේ ඉඩම් ලබා ගන්නට ගුරුවරුන් විශාල සංඛභවක් ඉල්ලීමක් කර තිබෙනවා. තමන්ට නිවාසයක් සාද ගැනීම සදහා. රජය නියම කරන මිලකට ගැනීමට කැමති නිසා, ඒ සම්බන්ධයෙන් අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කරන්නටය කියා මම ඒ ගුරුවරුන්ට කිව්වා. කරුණාකර ඒ ගැනන් කාරුණික අනුගුගය දක්වන ලෙස මම ඉල්ලා සිටිනවා.

මත්තීවරයෙක් (அங்கத்தவர் ஒருவர்) (A Member)

තිකම් දෙන්න පුළුවන්.

රීවධි පතිරණ මහතා (திரு. றிச்சட் பத்திரன)

(Mr. Richard Pathirana)

රුපියල් 150 ගණනේ දෙනවාය කියන එකත් ඒ පැත්තේ නිකම් දෙනවා වගේ තමයි.

ආචාය\$ වීමල් විකුමසිංහ මහතා (ඇහැලියගොඩ) (கலாநிதி விமல் விக்ரமசிங்ஹ — எஹெலியகொட)

(Dr. Wimal Wickremasinghe - Eheliyagoda)

මගේ ආසනයේ අක්කර 174 ක් අපි දූජපතුන්ට නොම්ලයේ බෙද දුන්නා.

රිවඩ් පතිරණ මහතා

(திரு. றிச்சட் பத்திரன)

(Mr. Richard Pathirana)

ගරු තියෝජා සභාපතිතුමති, මේ කාරණය ගැන විශේෂ අවධානය යොමු කරන ලෙස මම ඉල්ලීමක් කරනවා.

ඵ්ළහට මට කියන්නට තිබෙන්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුව සම්බන්ධවයි. නියමිත සේවක සංඛ්‍යාව අනුව එම දෙපාර්තමේන්තුවේ ඇබැර්තු විශාල සංඛ්‍යාවක් තිබෙන බව මට දන ගන්නට ලැබුණා. එම නිසා ඵ් දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු නිසියාකාර කරගෙන යන්නට අපහසුතාවයක් තිබෙනවා. නැවත සේවයට බදවා නොගත් මෙම දෙපාර්තමේන්තුව යටතේ සේවය කළ වැඩවර්ජකයන් තවම සිටිනවා. ඒ අයත් අරගෙන ඒ ඇබැර්තු සංඛ්‍යාව පිරවීමට කටයුතු කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.

ඒ වාගේම මන්තීවරුන් නැවතී සිටින නේවාසිකාගාරයේ—ශුාවස්තියේ— සේවය කරන උදවියගේ පුශ්න සම්බන්ධයෙන් බද්දේශම ගරු මන්තීුතුමා (අමරසිරි දොඩන්ගොඩ මහතා) කථා කළා. ඒ අය දවසේ පැය විසි හතරම වැඩ කරන්නට ඕනෑ.

සරත් මුත්තෙට්ටුවෙගම මහතා (திரு. சரத் முத்தெட்டுவெகம்) (Mr. Sarath Muttetuwegama)

කොහොමද ඒකේ මැතේජර් ? මැනේජර් කත්තේ වෙන තැනකින්. එයා හෝටලයෙන් කත්තේ.

රීවඩ් පතිරණ මහතා (திரு. றிச்சட் பத்திரன) (Mr. Richard Pathirana)

උදේ 8.00 සිට පසුවද උදේ 8.00 වන තුරු දිගටම පැය 24 ක්ම වැඩ කරන්නට ඕනෑ. ඒ අයට අවශා පහසුකම් නැහැ. ඒ අයට අතිකාල දීමනා ගෙවන්නේ නැහැ. ගෙවන්නට බැරිය කියනවා. කොහොම වූණන් මේ අයට සේවය මාරුවීමේ කුමයක් සකස් කර දිය යුතුව තිබෙනවා. සමහරවිට මන්තීවරුන් නොයෙකුත් වෙලාවල්වලට එනවා. එසේ ආචාම මේ අයගේ සේවය ඉෂ්ට කරන්න මේ අය නිතරම සූදුනමින් ඉන්න ඕනෑ. ඒ නිසා ඒ අයගේ සාධාරණ ඉල්ලීම කීපයක් තිබෙනවා. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ඇති වන ඇබැර්තු අනුව ඒ අයන් පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට බදවා ගන්න ඕනෑ.

මන්තීවරයෙක් (அங்கத்தவர் ඉருவர்) (A Member) කවුද අවේලාවට එන මන්තීවරයා.

රීවඩ් පතිරණ මහතා (නිල. නිෂ්ප් பத්නිලෝ) (Mr. Richard Pathirana) තමුන්නාන්සේ මගෙන් නම් අහගන්න වගෙයි හදන්නේ.

ඒ සේවකයන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙනුත් කටයුතු කරන හැටියට මම ඉල්ලා සිටිනවා.

සරත් මූත්තෙට්ටුවෙගම මහතා (නිල. අඳුන් (மුන්නෙස්ලිබෙන්හ) (Mr. Sarath Muttetuwegama) ශාවස්තියේ මැතේජර් කැම කත්තේ වෙන හෝටලයකින්ල !

රීවඩ් පතිරණ මහතා (திரு. நிச்சட் பத்திரன) (Mr. Richard Pathirana)

මේ පාර්ලිමේන්තු ගොඩනැගීල්ල තුළම තිබෙන සභානායකතුමාගේ කාර්යාලයේත්, ආණ්ඩු පක්ෂයේ පුධාන සංවිධායක තුමාගේ කාර්යාලයේත්, විපක්ෂ නායකතුමාගේ කාර්යාලයේත් සේවය කරන අයට අතිකාල දීමනාව වෙනුවට ගෙවන දීමනාව නොගෙවීම සම්බන්ධව පසුගිය වනවේත් මම කරුණු ඉදිරිපත් කළා. අතිකාල දීමනා වෙනුවට වෙනම දීමනාවක් සැප්තැම්බර් මාසයේ සිට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ අයට ගෙවනවා. නමුත් සභානායකතුමාගේ කාර්යාලය, ආණ්ඩු පක්ෂයේ පුධාන සංවිධායකතුමාගේ කාර්යාලය, විපක්ෂ නායකතුමාගේ කාර්යාලය යන කාර්යාල තුනේ සිටින අයට ඒ දීමනාව ලැබෙන්නේ නැහැ. එම නිසා මේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ එකම වහල යට සේවය කරන ඒ උදව්යටත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ අයට ගෙවන ඒ දීමනාව ලබා දීමට කටයුතු කරන ලෙස මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒ අයගේ ඉල්ලීම නිබෙන්නේ මේ විධ්යටයි : "පාර්ලිමේන්තු කාර්යාලයේ සෑම අංශයකටම වාගේ පසුගිය

සැප්තැම්බර් මාසයේ සිට කියාන්මක වන පරිදි අනිකාල දීමනාවක් වෙනුවෙන් විශේෂ දීමනාවක් ගෙවනු ලැබේ. රු. 100, රු. 150, රු. 300, රු. 400, රු. 500 වශයෙනුයී ඒ දීමනාව ගෙවන්නේ." මෙන්න මේ දීමනාව ඒ අයටත් ලබා දෙන හැටියට මම ඉල්ලීමක් කරන්නට කැමතියි.

ඊළහට මේ ගරු සභාවේ කෙරෙන කථා වාර්තා කිරීම සඳහා පැමිණෙන පුවත්පත් වාර්තාකරුවන්ගේ පුශ්න සම්බන්ධයෙන් කීව යුතුව තිබෙනවා. ඒ අයට ලැබී තිබෙන පහසුකම් මදීය කියන එක නිතරම අපට අහන්නට ලැබෙනවා. විශේෂයෙන් ඒ අයගේ දීවා ආහාරයන්, සවස තේ පානයත් සම්බන්ධවයි මේ පුශ්නවලින් වැඩි හරියක් තිබෙන්නේ. එමනිසා ඒ අයටත් මේ පහසුකම් ලබා දෙන්න ඕනෑ. මේ ගරු සභාවේ කෙරෙන කථා වාර්තා කිරීම සඳහා රැස්වීම පැවැත්වෙන කාලය තුළ ඒ අයත් මෙහි රැදී සිටිනවා. එමනිසා පුවත්පත් වාර්තාකරුවන්ට තිබෙන අපහසුකම් සියල්ලක්ම ගරු කථානායකතුමාත්, අනිකුත් වගකීවයුතු උදවියත් සැලකිල්ලට ගෙන ඒ අයට අවශා පහසුකම් ලබා දෙන හැටියට මම කාරුණික ඉල්ලීමක් කරනවා. ඇත්තවශයෙන්ම මේ සභාවේ කෙරෙන කටයුතු මහජනතාව දනගන්නේ පුවතේති පතු මාර්ගයෙන්. හැන්සාඩ් වාර්තාව කියවන්නේ කිහිප දෙනෙක් පමණයි. එමනිසා පුවෘත්ති පතු වාර්තාකරුවන්ට ඔවුන්ගේ කාර්යය ඉෂ්ඨ කිරීම සඳහා නියම පහසුකම් ලබා දෙන්න ඕන.

ඊළහට ගරු මන්තීවරු කීප දෙනෙක් සදහන් කළ පුශ්නයක් තමයි. වැඩවර්ජකයින් පිළිබද පුශ්ණය. වැඩ වර්ජනයට සහභාගිවි නැවන සේවයට කැදවා නැති වැඩවර්ජකයින් රාශීයක් ගරු අගමැතිතුමා යටතේ පවතින අමාතාාංශවලත්, ඒවගේම තවන් නොයෙක් අංශවලත් ඉන්නවා. නවම ඒ අය නැවත සේවයට කැදවා නැහැ. සැම විටම විරුද්ධ පක්ෂයේ මන්ති වරුන් ඉල්ලන ඉල්ලීමක් තමයි, මේ අය නැවතත් සේවයට කැදවන්න කියන ඉල්ලීම. අපී ඒ ඉල්ලීම නැවතත් මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ වැඩවර්ජකයින් සියළු දෙනාම නැවතත් සේවයට කැදවන හැටියට ඉල්ලා සිටිනවා.

මීට වඩා දීර්ඝ ලෙස මම කතා කරන්නට බලාපොරොත්තු වන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ ආපන ශාලාවට සම්බන්ධ සේවකයින්ගේ පුශ්ණයක් තිබෙනවා. හොටෙල් සංස්ථාව සමග ඇති කරගත් ගිවිසුමක් අනුවයි ඒ අය බදවා ගෙන තිබෙන්නේ. දනට ඔවුන්ගේ සේවා කොන්දේසි සම්බන්ධයෙන් පුශ්ණ රාශියක් තිබෙනවා. ඒ අයගේ දුක් ගැනවිලිවලට යම්කිසි සහනදයි විසඳුමක් ලබා දෙන හැටියට අපි කාරුණීකව ඉල්ලා සිටිනවා. ඔබතුමාට ස්තුතියි.

ආර්. ජුෙමදස මහතා (අගුාමාතාතුමා, පළාත් පාලන, නිටාස හා ඉදිකිරීම් ඇමතිතුමා, මහාමාර්ග ඇමතිතුමා, හදිසි අවස්ථා මහජන පරිපාලන ඇමතිතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා)

(திரு. ஆர். பிரேமதாச — பிரதம அமைச்சரும் உள்ளூராட்சி, வீடமைப்பு, நிர்மாண அமைச்சரும் நெடுஞ்சாலேகள் அமைச்சரும் அவசரகால சிவில் நிர்வாக அமைச்சரும் பாராளுமன்றச் சபை முதல் வரும்)

(Mr. R. Premadasa-Prime Minister, Minister of Local Government, Housing & Construction, Minister of Highways, Minister of Emergency Civil Administration and Leader of the House

of Parliament)

ගරු තියෝජන සභාපතිතුමති, සභා තායක, විරුද්ධ පක්ෂයේ තායක සහ ආණ්ඩු පක්ෂයේ පුධාන සංවිධායක යන කාර්යාල තුන සම්බන්ධ පුශ්ණයක් ගැන අක්මීමත ගරු මන්තීුතුමා (රිවඩ් පතිරණ මහතා) මතක් කළා. මට මතකයි පසුගිය දවසක එම කාර්යාලවල සේවය කරන පිරිස් සම්බන්ධයෙන් කිසියම් තීරණයක් ගත්තා. එමතිසා ඒ ගැන සොයාබලා සුදුසු පියවරක් ගන්නට බලාපොරොත්තු වෙනවා.

ශාවස්තිය සම්බන්ධයෙන් මට කියන්න නිබෙන්නේ, මේ ගරු සභාවෙන් ගෘහෘ කාරක සභාවක් පන්කර තිබෙනවා. මගේ හිතේ හැටියට, ශාවස්තියේ පාලනය සඳහා මන්තීවරුන්ගේ වෙනමම කාරක සභාවකුත් පන් කරලා තීබෙනවා. එමනිසා කරුණාකර ඒ කාරක සභාව රැස් වී. අඩුපාඩුකම් තීබෙනවා නම් සොයාබලා, ඒවා සම්පූර්ණ කරන හැටියට මම ඉල්ලා සිටිනවා. ඒ කාරක සභාවට පුළුවනි නිර්දේශ ඉදිරිපත් කරන්න. පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමාට පුළුවනි, කාර්ය මණ්ඩලයට අවශෘ පහසුකම් පිළිබඳව උපදේශක කාරක සභාවට කරුණු ඉදිරිපත් කර. ඒවා \_ [අරේ, පේෂ්රය නෙතා]

ලබා දෙන්න. මන්ද, පාර්ලිමේන්තුව විසින් පාලනය කරනු ලබන ආයතනය ආදර්ශමන් විය යුතු නිසයි. විශේෂයෙන්ම සේවාව පිළිබඳවන්, සේවකයින් පිළිබඳවන්.

මේ අවස්ථාවේදී ගරු මන්තුීවරු යම්කිසි කරුණු පිළිබදව විස්තර ඉදිරිපත් කරන්නට යෙදුනා. ඒ ගැන මම මුලින්ම පිළිතුරු දෙන්නට කැමතියි. පොදු කාරණා ගැන මම පසුව කතා කරන්නට බලාපොරොන්නු වෙනවා

සුපුිම් උසාවියේ තිබෙන ඇබැර්තු පිරවීම සදහා දන් කියා කරගෙන යන බව මම කලවාන ගරු මන්තීුතුමාට (සරත් මුන්නෙට්ටුවේගම මහතා) මතක් කරන්න කැමතියි.

පු. හා. 11.15

පාර්ලිමේන්තු ගෝජනාගාරයේ පවතින අඩුපාඩුකම ගැන දුන් සොයා ගෙන යනවා. එහි ඇති කළ යුතු වෙනස්කම් පිළිබදව කියා කිරීමට පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා බලාපොරොත්තු වෙනවා. පාර්ලිමේන්තුවේ තාවකාලිකව සේවය කරන පිරිස් සම්බන්ධයෙනුන් දනට වැඩ පිළිවෙලක් සකස් කර ගෙන යන බව මට එතුමා දුනුම් දී තිබෙනවා. සමහර සේවකයින් කොත්තුන් පදනමක් යටතේ ගෝජනාගාර සේවය සදහා පන්කර ගත්තන්, ඔවුන්ගේ සේවාව හොදනම්, තුන් අවුරුද කාලයේ කොත්තුත්තුවෙන් පසුව ඔවුන් ස්ථිර හත්ත්වයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මට දනුම් දී තිබෙනවා. ඒවාගේම ගෝජනාගාරය පිළිබදව වෙනත් අධුපාඩුකම් තිබෙනවා නම් ඒ ගැන කියා කිරීමට එතුමා නීරක්තරයෙන්ම සූදුනම්ව සිටිනවා. එමනිසා නමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා, හෝජනාගාරය සම්බන්ධව අඩුපාඩුකම් තිබෙනවා නම් එතුමාට සැලකරන්නවය කියා.

ගරු මන්තුීවරුන් හුහ දෙනෙක් ඉඩම් පුතිසංස්කරණ කොමිෂන් සභාව පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්නට යෙදුනා. ඒවා ගැන මම තොරතුරු විකක් සොයා බැලුවා. ඉඩම් කොමිෂන් සභාවේ සභාපතිතුමා මට ඒ සම්බන්ධයෙන් පිළිතුරු කිහිපයක් එවා තිබෙනවා.

මෙම ඉඩම් සම්බන්ධව මතුගම ගරු මන්තීතුමා (අනිල් මණසිංහ මහතා) කී පදනම මම පුනිපන්තියක් වශයෙන් පිළිගන්නවා. කැබලි කර දීම සුදුස නැති සමහර ඉඩම තිබෙනවා. ඒවා සම්බන්ධයෙන් කාටත් විවෘතව පුළුවන්කම තිබෙනවා ඒ ඉඩම් ඉල්ලම් කරන්න. ඒ වාගේම ඒ ඉඩම්වලට සැහෙත මුදලක් ලබාගෙන ඒවා විකුණන්න. තවන් සමහර ඉඩම් තිබෙනවා. දීර්ශ කාලයක් තිස්සේ ඉඩම් නැති මිනිසුන් පදිංචි වී සිටින. ඉඩමක් දෙන්නට යනවාය කියන ආරංචිය උඩ හදිසියේම බලහන්කාරයෙන් පැනගත් අය ගැන නොවයි. මම කථා කරන්නෙ. දීර්ඝ කාලීනව ඉන්න හිටින්න තැන් නැතිව ඉඩම්වල පදිංචිව සිටින අසරණ පිරිස් දහස දහස් ගණනින් රට පුරාම ඉන්නවා. අපේ පුතිපත්තියක් තිබෙනවා එවැනි උදවියට සුදුසු පුමාණයේ ඉඩම් කැබෙල්ලක් ලබා දෙන්න. එහෙම ඉඩම් කැබෙල්ලක් ලබා දන් අයට දුන් අපි උදව් කරගෙන යනවා, නිවාසයකුන් හදුගන්න. ඒ අය බොහෝ විට මෙ තැන්වල නාවකාලීක පැල්පත් ගහගෙන ඉන්න උදවියයි. ඇන්නවශයෙන්ම ඉඩම් නීතනනුකුලව දෙනවානම් ඉතාමන් හොද පිරිස අනවසරයෙන් ඉඩම්වල පදිංචි වී ඉන්න අයයි කියන එකයි, මගේ කල්පනාට, මන්ද, ඒ අය සමහර විට ජලය නැතිව වෙනත් පහසුකම නැතිව දීර්ඝ කාලයක් නිස්සේ <mark>අනවසරයෙන් පදිංචි වී සිටින අ</mark>යයි. අන්න එහෙම අයට නමයි. මේ ඉඩම්වල වුවමනාව තිබෙන්නෙ. එහෙම නැති අයට ඉඩමක් දුන්නොන් ඒ ගොල්ලන් තවන් වැඩි මිලකට ඒ ඉඩම සල්ලි කාරයෙකුට විකුණාගෙන යන්න යාව. ගිහින් නවත් නැනක අනවසරයෙන් ඉඩම අල්ලා ගනීවි. ඇත්නවශයෙන්ම ඉඩම් ලබා ගැනීමට ඉතාමත්ම සුදුසු අය තමයි, දුෂ්කරතා මධායේ අපහසුකම් මධායේ දරු පවුල් සමග දීර්ඝ කාලීනව ඉඩමක පදිංචිව සිටින අය. අන්න ඒ අය ගැන අපි විශේෂයෙන් සලකන්න ඔනෑ. 📉

මට ඉඩම් පුතියංස්කරණ කොමිනේ සභාවේ සභාපතිකුමා ද,නුම් දී තිබෙන හැටියට මේ ඉඩම් දීම සම්බන්ධයෙන් ඊට සමාන පුතිපත්තියක් අනුගමනය කරන බව පේනවා. මම දන්නෙ නැහැ. එහි අඩුපාඩුකම් තිබෙනවාද කියලා. එම නිසා ඊට පටහැණි පිළිවෙන් අනුව ඉඩම් ගසාගෙන කන්නට සමහර අය පෙළඹී තිබෙනවානම් — බද්දේගම ගරු මන්තුීතුමා (අමරසිරි දොඩන්ගොඩ මහතා) කිව්වා වාගේ, අක්මීමන ගරු මන්තුීතුමා (ඊචර්ඩ් පතිරණ මහතා) කිව්වා වාගේ, නවත් මන්තුීටරුන් කිව්වා වාගේ — ඒ කරුණු මෙහාට ඉදිරිපත් කරන්න පුළුවන්, සභාපතිතුමාට පමණක් නොවෙයි, මේ පාර්ලිමේන්තුවටත් බලය තිබෙනවා ඒවා ගැන සොයා බලන්න.

ඇත්තවශයෙන්ම නියෝජන සභාපතිතුමනි. 1978 ආණ්ඩුකුම විෂවස්ථාවෙන් පසුව මේ පාර්ලිමේන්තු මන්තුීවරුන්ට ඇති බලතල එකින් එක වැඩි වී තිබෙන බව මට ඔප්පු කරන්න පුළුවන්. අඩුපාඩුවකට තිබෙන්නේ ඒ බලතල පාවිච්චි නොකිරීමයි. ඇත්තවශයෙන්ම 1978ට කලින් තිබුණ ආණ්ඩු කුමයන් පාලන තන්තුයන්. පාර්ලිමේන්තුවට තිබුණ අවකාශයන් ගැන කල්පනා කරන විට එද විරුද්ධ පක්ෂයේ මන්තුීවරයෙකුට තිබුණට වැඩි බලතල අද තිබෙනවාය කියා මට ඔප්පු කරන්න පුළුවනි. විශේෂයෙන්ම පාර්ලිමේන්තු උපදේශක කාරක සභා කුමය යටතේ මන්තුීවරුන් හිතට ගත්තොත් මේ මුළු පාලනතන්තුය පිළිබඳවම ඒ මන්තුීවරුන්ට පුදුම විධියේ බලයක් ලැබී තිබෙනවා, පුදුම විධියට හෙළි පෙගෙළි කිරීමක් කරන්න. කරුණු දනකියාගන්න, අඩුපාඩුකම් පෙන්වන්න, ඒවා විවෘතව මේ සභාවට ගෙන

ගරු නියෝජා සභාපතිතුමනි, උපදේශක කාරක සභා කුමය යටතේ අභවල් සංස්ථාවේ, අභවල් දෙපාර්තමේන්තුවේ මෙන්න මේ මේ කරුණු පිළිබඳව මට කරුණු දනගන්නට ඕනෑ. එමනිසා ඒවා ඉදිරිපත් කරන්නට ඕනෑ කියා කලින් දනුම දුන්නොන් ඒ කරුණු දනගන්නට ඕනෑම ගරු මත්තුීවරයෙකුට පුළුවන්කම තිබෙනවා. ඇත්තවශයෙන්ම උපදේශක කාරක සභා කුමය නිසා ගරු මන්තුීවරුන්ටත් නිලධාරීන්ටත් මුහුණට මුහුණ ලා මේ කරුණු සොයා බලා. අන්න එතැනින් සොයා ගත්නා කරුණු අරගෙන මේ ගරු සභාවට ඇවින්. මේ ගරු සභාවේ මතු කරන්න පුළුවන් වෙනවා පමණක් නොවෙයි. ඒ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පත් කරගන්නටත් ගරු මන්තුීවරුන්ට අවකාශ තිබෙනවා. මට පෙනන හැටියට ඒ බලතල ඇතැම් මන්තුීවරු නවම හරියට දන්නෙන් නැතිව වෙන්න ඕනෑ. සමහර උදවිය ඒ ගැන සොයන්නෙන් නැහැ : බලන්නෙන් නැහැ.

දිනේෂ් ගුණවර්ධන මහතා (නිල. නිශීනණු ළාණාබේද්දුනේ) (Mr. Dinesh Gunawardene) ජනාධිපතිතුමා යටතේ තිබෙන විෂයයන්ට එන්නේ නැහැ.

ආර්. පේමදස මහතා (නිල. ஆர். பிரேமதாச) (Mr. R. Premadasa)

ඒවා ගැන මම ඊළහට කථා කරනවා. මතුගම ගරු මන්නීතුමා (අනිල් මුණසිංහ මහතා) ඇහුවා, උසස් නිලධාරීන් පත් කිරීමේ කාරක සභාව ගැන. එතුමා කිව්වා පාලන තන්තුයේ කරුණු සොයා බලන, පන්වීම් දීමේදී සොයා බලන, තාතාපතිවරු, සභාපතිවරු පත් කිරීමේදී සොයා බලන කොම්ට කුමයක් ඇමෙරිකාවේ කොන්ගුස් සභාවේ තිබෙනවා කියා. ඒ කුමයම මේ පාර්ලිමේන්තුවේ අද පවතිනවා. ඒ වාර්තාවලට මොනවාද වෙන්නේ ? මොනවාද කෙරෙන්නේ ? අපි දන්නේ නැහැ කීයා එනුමා කිව්වා. මම වහාම <mark>ගෙන්වා ගන්නා, වාර්තා මිට්. අවාසනාවකට වාගේ එනුමා මෙනැන නැහැ. ඒ</mark> නිලධාරීන් සභාවට එනවා පමණක් නොවෙයි. අසුවල් පුද්ගලයා අසුවල් ,තතතුරට පත් කෙරෙනවා, පත් කර තිබෙනවා ඔහුගේ නුසුදුසුකම් තිබෙනවා නම් අපට දුනුම් දෙන්න ආදී වශයෙන් කියා නිලධාරියෙන් පත් කරන්න ඉස්සෙල්ලා මහ ලේකම්තුමා පුවෘත්ති පනුවල දුන්වීමක් පළ කරනවා. තාතාපතිවරු පවා පත් කෙරෙන්නෙන් මෙහෙමයි. ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පාර්ශ්වයෙන් ගරු මන්තීුවරු ඇතුළත්ව ඒ කාරක සභාව කියාන්මක වෙත්තේ මගේ සභාපතීත්වයෙන්. අපි එහෙම පත් කිරීම් ගණනාවක්, නුසුඋසු නීසා, නැවැත්වූවා, එක තාතාපතිවරයෙකුටවත් පත්වීමේ ලිපිය ලැබෙන්නේ නැහැ. පිටරට යන්න ලැබෙනේනේ නැහැ අපේ අවසරය ලැබෙන තුරු.

අන්න ඒ නිසා හිතන්නට එපා ඔය ඇතැම් උදවිය කියනවා වාගේ මේ පාර්ලිමේන්තුව බාල්දු කර තිබෙනවා කියා. හුහක් බලතල තිබෙනවා. මම අද මේ විරුද්ධ පාර්ශ්වයේ ඉන්නවා නම්, මට හැහෙනවා වේලාවකට මේ මුළු කැබිනට මණ්ඩලයටම වැඩිය බලතල පාවිච්චි කරන්න අවකාශයක්. පුළුවන්කමක් මට තිබෙනවාය කියා. සමහර වේලාවට මේ වීරුද්ධ පාර්ශ්වයේ ගරු මන්තුීවරුන්ගේ අදෝනාවල් අහල මට සිනහ නොවී ඉන්න බැරි තත්ත්වයක් ඇති වී තිබෙනවා. පුදුම විධියට මේ පාලන තන්නුය පිළිබදව විරුද්ධ පාර්ශ්වයේ ගරු මන්තුීවරුන්ට බලතල කියාත්මක කරන්න ශක්තීයක් තිබෙනවා. සමහර විෂයයන්, මහරගම ගරු මන්තුීතුමා (දිනේෂ් ගුණවර්ධන මහතා) කිව්වා වාගේ උපදේශක කාරක සභා මට්ටමට නැති බටමම දන්නවා. "එයා ලංකා" සමාගම ගැන එතුමා සදහන් කළා. අපේ මහ කොළඹ ආර්ථික කොමිමන් සභාව ගැන සඳහන් කළා. ඉඩම පුනිස ය්කරණය

ගැන සඳහන් කළා. විරුද්ධ පාර්ශ්වයේ ගරු මන්තීවරු. මහ නරක වැරදි. අඩුපාඩුකම්, දූර්වලකම් මෙහි තිබෙනවා, මේවා ගැන සොයන්ට බලන්ට විධියක් නැහැ කියා මේ ගරු සභාවේදී කියනවා. මට එක උපදේශයක් දන් දෙන්න පුළුවන්. ඒ තොරතුරු ඔක්කොම ගොනුකර, පාර්ලිමේන්තුවේ දෙපාර්ශ්වයේම මන්තීවරුන්ගේ යුක්ත පාර්ලිමේන්තු කාරක සභාවක් පන් කරන්නය කියා පාර්ලිමේන්තුවට යෝජනා ඉදිරිපත් කරන්න. පාර්ලිමේන්තු කාරක සභාවකට පුදුම විධියේ බලනල තිබෙන්නේ. ඕනෑම කෙනෙක් කැඳවන්න පුළුවන්.

ආනන්ද දසනායක මහතා (නිල. ஆனந்த தஸநாயக்க) (Mr. Ananda Dassanayake) ඒක පුතිසෙපෙ වෙලා යයි නේද ?

ආර්. පේමදස මහතා (නිල. ஆர். பிரேமதாச) (Mr. R. Premadasa)

ඉදිරිපත් කර බලන්න. සිලෙක්ව කොමිටියකට යෝජනාවක් ඉදිරිපත් කරන කොට කරුණාකර කරුණු අනාවරණය කරමින් ඉදිරිපත් කරන්න.

ආතත්ද දසනායක මහතා (திரு. ஆனந்த தஸநாயக்க) (Mr. Ananda Dassanayake)

ගරු අගමැතිතුමනි, සමාවෙන්න. අපට ඉඩ දෙන එක ගැන මම බොහොම සන්තෝෂ වෙනවා. නමුත් ආණ්ඩු පක්ෂයට මේවා වැරදිය කියා පේනවා නම, චෝදනා රාශියක් තිබෙනවා නම්, ආණ්ඩු පක්ෂයම කල්පනා කර සිලෙක්ට කොම්ටියක් දන්නේ නැත්තේ ඇයි කියා මම අහනවා.

ආර්. <mark>පේමදස මහතා</mark> (නිල. ஆர். பிரேமதாச) (Mr. R. Premadasa)

තමුත්තාත්සේලාම නොවැ කියන්නේ, වැරදි තිබෙනවා කියා. මේ කියන්නේ තමුත්තාත්සේලාගේ රාජකාරිය අපට කරන්න කියලාද ? [බාධා කිරීමක්] අප දන්නේ නැහැනෙ. තමන්ගේ අයිතිය පැහැර හරින්නට එපා. නමුන්තාත්සේලා ඉදිරිපත් කරන කරුණු හොද හැටියටම දන්නවා නම් සඳහන් කරන්න. එක. දෙක. තුන. හතර, පහ, හය, හත, අට ආදි වශයෙන්. දන් අක්මීමන ගරු මන්තීතුමා (රීවඩ් පතිරණ මහතා) කරුණු ඉදිරිපත් කළා. ඉඩම් වශයක් ගැන. රුපියල් හය දහකට නේද —

ඊ<mark>වඩ් පතිරණ මහතා</mark> (ඉල. றිச்சட் பத்திரன) (Mr. Richard Pathirana) රුපියල් හය දහකට ගන්නෙ.

ආර්. ජෙමදස ගෙනා (திரு. ஆர். பிரேமதாச) (Mr. R. Premadasa)

ඒ නිලධාරීන් පිරිසක් රුපියල් හයදහකට අරගෙන හම්බන්නොටයි. ගාල්ලෙයි — [බාධා කිරීමක්] මේ නොරතුරු නියාගෙන මොකද කරන්නේ ? "මෙන්න අසවලා මෙහෙම ගන්නා. අසවලා මෙහෙම ගන්නා. අරගන්නා පමණක් නොවෙයි. ඒ ඉඩම්වල පදිංචි වූණෙන් නැගැ. පදිංචි වුණා නම් කමක් නැගැ. මෙන්න ඒ ඉඩම් අසවල් විධියට විකුණා නිබෙනවා" කියා කරුණු ඉදිරිපත් කරන්න. විරුද්ධ පාර්ශ්වයේ මන්තුවරුන් ගැටියට —

රීවඩ් පතිරණ මහතා (திரு. றிச்சட் பத்திரன) (Mr. Richard Pathirana)

ගරු අගමැතිතුමනි. මීට කලින් සංවර්ධන සහා ආදිය මාර්ගයෙනුන් නොයෙක් විධියෙන් අපි දන්වා තිබෙනවා.

ආර්. පුේමදස මහතා (නිල. ஆர். பிரேமதாச) (Mr. R. Premadasa)

සංවර්ධන සභාව මොකක්ද ? පාර්ලිමේන්තුව මොකක්ද ? ඒවා ඉදිරිපත් කිරීම අපිටත් කරන උපකාරයක්, ආණ්ඩුවටත් කරන උපකාරයක්. [බාධා කිරීම්] කරුණු සහිතව ඉදිරිපත් කලොත් එකහ වෙනවා. මේවා ගැන අපි කොහොමද දන්නේ ? ඉඩම් කොමනේ සභාවේ නිළධාරීන් කීප දෙනෙක් මේ විධියට ඉඩම් මංකොල්ල කැවා නම්, ඉඩම් බෙද ගත්තා නම්, පර්වස් හතළිහ රුපියල් හයදහට අරෙගන වැඩි මුදලකට වික්කා නම් ඇත්තවශයෙන්ම ඒ ගැන හොයන්න බලන්න එපායැ. මොකක්ද මේකේ ඇත්ත කියලා දනගන්න එපායැ. හැබැයි මේ යෝජනාව ඉදිරිපත් කරන විට ඒ කරුණු ඇතුළත් කරන්න ඕනෑ. තමුන්තාන්සේලා කියනවා, පාර්ලිමේන්තුවට පාලනයක් නැති තත්ත්වයක් ඇති වෙලා තිබෙනවාය කියා. මම සම්පූර්ණයෙන්ම පුතික්ෂේප කරනවා, ඒ චෝදනාව. ' එයා ලංකා ' සමාගම ගැන වුණත් තමුන්නාන්සේලාට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්.

ඇයි, මේ පාර්ලිමේන්තුවේ දෙපක්ෂයේම මන්තුීවරු 'සිලෙක්ට කොමිට් 'යකට පත් වෙන්නේ ? ඒ " සිලෙක්ට කොමට් " වලින් කොයිනරම හොද වාර්තා ඉදිරිපත් කර තිබෙනවාද ? දෙපක්ෂයේම මන්තීුවරු ඉදලා සාක්ෂි විභාග කර තිබෙනවා. ලියවිලි සලකා බලා තිබෙනවා. මම එක හොදක් දක තිබෙනවා, ගරු සභාපතිතුමති. මේ පාර්ලිමේන්තු කාරක සභා කුමය යටතේ, ඒ කාරක සභාවල වාඩි වුණාම ආණ්ඩු පක්ෂයේන් විරුද්ධ පක්ෂයේත් ගරු මන්තීුවරු තමන්ගේ පක්ෂ හේදය උඩ කරුණු විමසනවා මම කවදවත් දකලා නැහැ. යුක්තිය අයුක්තිය උඩ මිස. ඒ අය පුශ්න විස**ද**න්තටයි, කුියා කර තිබෙන්නේ. මගේ අන් දකීමයි මම මේ පුකාශ කරන්නේ. සමහරවිට විපක්ෂයේම මන්නීුවරු සමහර කරුණු ගැන එකහ වන්නේ නැති අවස්ථා තිබෙනවා. ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත් කරන අදහස්වලට එකභ වෙනවා. ආණ්ඩු පක්ෂයේ මන්තීවරු විරුද්ධ ප<mark>ක්ෂ</mark>යේ අදහස්වලට එකඟ වෙනවා. එහෙම නත්ත්වයක් මේ කාරක සභා කුමය තුළ තීබෙනවා. සමහරු හිතනවා යම්කිසි දෙයක් කාරක සභාවක් ඉදිරියට යවන්නේ ඒක යටපත් කරන්නටය කියා. නැහැ. ඒ වාර්තා අරගෙන ඒ අනුව මේ පාර්ලිමෙන්තුවේ කරුණු ඉදිරිපත් කරන්නට පුළුවත් කම තිබෙනවා. එම නිසා ඉඩම් පුතිසංස්කරණ කොමිෂන් සහාවේ වේවා, මහ කොළඹ ආර්ථක කොමිසමේ වේවා, ' එයා ලංකා ' වහාපාරයේ වේවා, යම් බරපතල කරුණු තීබෙනවා නම් කරුණාකර ඒවා ඉදිරිපත් කරන ලෙස මම නමුත්තාත්සේලාගෙත් ඉල්ලා සිටිතවා. තමුත් මම එකක් කියන්න ඕනෑ, ' එයා ලංකා ' සමාගම ගැන, විරුද්ධ පාර්ශ්වයේ තායකතුමා පවා පුශංසා කරන්නට යෙදුණා. ලංකාවට ගෞරවයක් අත්පත් වන හැටියට ඒ සේවාව පවත්වාගෙන යනවාය කීයා. නමුත් ඒක පාඩු ලබන වහපාරයක්.

ආතන්ද දසනායක මහතා (ණිලුං ஆனந்த தஸநாயக்க) (Mr. Ananda Dassanayake) සේවය නම හොදයි.

පූ. භා. 11. 30

ආර්. පේමදස මහතා (තිල. ஆர். பிரேமதாச) (Mr. R. Premadasa)

ඒක තේත්තම් කීයන්නෙ. සේවය හොද වෙත්තයි, ලාබ ලබන්නයි දෙකක් එකවර කරන්න අමාරුයි, සැහෙන කාලයක් යනතුරු.

You ask any Airline. You will not be able to make a profit immediately. You will have to win the Confidence of the people. You will have to make a lot of investments.

ආයෝජන හුහක් යොදවන්නට ඕනෑ. විශ්වාසය දිනාගන්න ඕනෑ. පුවාරයක් ඇති කරගන්න ඕනෑ. නමුත් යම් යම් දූෂණ තිබෙනවා. හරියට කටයුතු කෙරෙන්නෙ නැහැ. නාස්ති සිදුවෙනවා කියා නමුන්නාන්සේලා කියනවා නම් – අද නමුන්නාන්සේලා ඉදිරිපත් කළ ඒවා එකින් එක මා දුන් කියන්නට බලාපොරොත්තු වන්නේ නැහැ. කාලය මිඩංගු වන නිසා – ඒ වෝදනා සියල්ලම ඉදිරිපත් කර සිලෙක්ව කොම්වියක් පත්කරන ලෙස යෝජනා කරන්න. ඒක රජයට කරන උපකාරයක්. ඒ ආයතනය සඳහා රජයේ මුදල් වෙන්කර තිබෙනවා. ඒක " ජොයින්ට් ස්ටොක් " සමාගමක්. රජයේ මුදල් ඒකට යොද තිබෙනවා. ඒ පුමාණයට රජයට කරුණු ගොයා බලන්නට පුළුවන්කම තිබෙනවා. ඒවගේ ආයතන කීපයක් තිබෙනවා. එකක්. 'ලේක් හවුස් ' ආයතනය. නමුන්නාන්සේලාගේ ආණ්ඩුව කාලයේදී කිසි තොරතුරක් දුන්නෙ නැහැ. එද මම විරුද්ධ පක්ෂයේ ඉදගෙන ඇහුවාට. නමුන් අද එහෙම කරන්නේ නැහැ. ඕනෑ තරම් තොරතුරු ඉදිරිපත් කරනවා. නමුන්නාන්සේලා

[ආර්. පේුමදුසු මහතා]

කාරක සභාවක් පත් කරවාගෙන නිකම් එක එල්ලේ චෝදනා ඉදිරිපත් කලොත් ච්නකොට නියම පිළිතුරක් ලබාගන්න බැරි වෙනවා. අපිත් කැමැතියි, අපේ රජය යටතේ තිබෙන ආයතනවල කෙරෙනවාය කියන කටයුතු ගැන දනගන්න. මේවා පොදු ආයතන : මහජන ආයතන. විරුද්ධ පාර්ශ්වයේ මන්තුීවරුන් වන නමුන්නාන්සේලාටත්, රටවාසීන්ටත් වගකීමක් තිබෙනවා, මේවා ගැන සොයා බලන්න. නමුත් සතෘ කරුණු අනුව මේ පරීක්ෂණ පැවැත්වෙන්න ඕනෑ. එහෙම නැත්නම එයින් විශාල අසාධාරණයක් වෙනවා. ඇත්තවශයෙන්ම පාර්ලිමේන්තු උපදේශක කාරක සභා කුමය මන්තුීවරු නිසි විධියට පාවිච්චි කලොත් එයින් විපුල පුයෝජන ලබාගන්න පුළුවනි. හැබැයි, එකක් තිබෙනවා, පාර්ලිමේන්තුවේදී විවෘතව කියනවා වාගේ පුචාරයක් ලබාගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ කරුණ

උපදේශක කාරක සභාවලට ඉදිරිපත් කිරීමෙන්. පන්තරයේ වැටෙන්නෙන් තැහැ. ඒවා පන්තරයේ වැටෙන්න අවස්ථාවකුන් තිබෙනවා. හැබැයි. මත්තීවරු ඒ " සිලෙක්ට් කමිට් " එකේදී, උපදේශක කාරක සභාවේදී දෙතුන් පැත්තෙන්ම දූත් සාක්ෂි විභාග කර බලා, ලියව්ලි බලා, කරුණු සොයා බලා ඒ කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කරනවීට අන්න ඒ වාර්තාවට පුචාරයක් දෙන්න පුළුවන්. ඒක සාධාරණයි තේ ? ඒක නිකම් මෙතැනට ඇවිත් චෝදනා

එල්ල කොට කාගේවත් නමකට මඩ ගහනවා වාගේ එකක් නොවෙයි. ඒ

වාර්තාව ඉදිරිපත් කරන්නේ හොදට කරුණු හොයා බැලීමෙන් පසුවයි.

දුන් බලන්න, පසුගිය දවස්වල වරපුසාද පුශ්න ඉදිරිපත් වුණා. අපි – දෙපක්ෂයේම මන්තීුවරු – ඒ පුශ්න ගැන පවරපුසාද කාරක සහාවේදී විහාග කර බැලුවා. අපි මේවා ගොඩිත් යන්න දෙන්නේ නැහැ ; හොයනවා ; බලනවා. රජයේ නිලධාරීන් ඒකට සම්බන්ධ වුණාය කියා ඒවා වහන්න අපි ඉඩ දෙන්නේ නැහැ. සාක්ෂි විභාග කරනවා. කලවානේ ගරු මන්නීතුමා (සරන් මුත්තෙට්ටුවෙගම මහතා) වැති මන්තීුවරු දන්නවා, මේ ළහදිත් අපි වාර්තාවක් ඉදිරිපත් කළ බව "දිවයින" පතුයේ පළ වුණ. ගරු මන්තීවරුන්ට අපහාස කෙරුණු වාර්තාවක් ගැන. අපි ඒක ඡන්දයෙනුයි, නියම කරන්න පුළුවත් වැඩිම අඩය – රු. 5,000 – තියම කළේ. විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා ඒ කාරක සභාවේදී කීවා, "අයියෝ ! මොකක්ද, මේ රු. 5,000 ? මීට වැඩිය දඩයක් ගහන්න ඕනෑ" කියා. නමුන් ඒ සදහා නීනියෙන් ඉඩක් තිබුණේ නැහැ. ඒ වාර්තාව අනුව ඒ රු. 5,000 එකතු කර ගන්න මම 5 වැනි දු ඒ යෝජනාව ගෙතෙනවා. එය ආණ්ඩු පක්ෂයේ කාරක සභාවක් නොවෙයි. දෙපාර්ශ්වයේම මන්තීවරු ඉන්න කාරක සභාවක්. අපි දෙපක්ෂයේම සාක්ෂි විහාග කර බැලුවා. ඒ ආකාරයට මෙවැනි කාරක ස්භාවලින් පුදුම විධ්යට මේ පාලන තන්තුය ශුද්ධ කරන්න කුියා කරන්න පුළුවනි.

විරුද්ධ පාර්ශ්වයේ මත්තුීවරුත් රාජෳ ගිණුම් කාරක සභාවේ ඉත්තවා. ඒ වාගේම පොදු වතපාර පිළිබද කාරක සහාවෙන් ඉන්නවා. ඒ කාරක සභා මගින් ඉතාම වැදගත් සේවයක් කරන්න පුළුවන්. හැබැයි. මම එකක් කියන්න කැමැතියි. රාජෳ ගිණුම් කාරක සභාවට පත් වන මන්තීුවරුන්ගේත්, ඒ වාගේම සංස්ථා පිළිබඳ කාරක සහාවට පත් වන මන්තීවරුන්ගේන් විශාල වගකීමක් තිබෙනවා. මොකක්ද, ඒ ? ඒ කාරක සභාවලදී දූන - කියා ගන්නා තොරතුරු, කාරක සභාවේ චාර්තාව ඉදිරිපත් කරන තුරු එළි - පෙහෙළි නොකීරීමයි. අදුළ වාර්තාවලින්, කාරක සභාවේ සාකච්ඡාවලින් දුන ගන්නා තොරතුරු අරගෙන, ඒ කටයුතු අවසාන වන්න ඉස්සෙල්ලා මේ ගරු සභාවේදී ඒවා ඉදිරිපත් කළොත්, එහෙම නැත්තම් පිටතදී විවේචනය කළොත්, එහෙම නම් තමන්ට පැවරී තිබෙන ශුද්ධ වූ කාර්යය නියම විධියට ඉටු නොකළා වෙනවා. මන්ද ? ඒ කාරක සභාවල සාමාජික මන්නීවරුන්ට පුළුවන්කම තිබෙනවා, තොයෙක් තොරතුරු හොයා ගත්ත. විගණකාධපතිතුමාගේ වාර්තාව අනුව වෙන්න පුළුවනි, ලැබී තිබෙන වෙනත් වෝදනා අනුව වෙන්න පුළුවති, නොයෙක් තොරතුරු හොයා ගන්න අවස්ථාව තිබෙනවා. ඒ කාරක සභාවල යතුකම ඒ පරීක්ෂණ කිරීම පමණක් නොවෙයි, ඒ පරීක්ෂණ ඉවර වී තමන්ගේ වාර්තාව ඉදිරිපත් කරන තුරු ඒ නොරතුරු අතාවරණය තොකිරීමයි. ඒ තොරතුරු ඊට කලින් අතාවරණය කළොත් පාලන තන්නුයට සාධාරණය ඉෂ්ට කෙරෙන්නේ නැහැ.

ඒ වාගේම ඒ කාරක සභා දෙකටම තවත් වගකීමක් පැවිරෙනවා. අපේ රටේ පාලන තන්තුයේ නොයෙක් වෙනස්කම ඇති වී තිබෙනවා. අද සංස්ථා කුමයක් ඇති වී තිබෙනවා. ඒවායේ අඩුපාඩුකම පෙන්වන අතර "මෙන්න මෙ මේ කුමවලින් තමයි. මේ අඩුපාඩුකම් සම්පූර්ණ කරන්න පුළුවන්. මේ විධියේ දුෂණ ඇතිවීම වලක්වන්න පුළුවන් " කියා පුතිකර්මත් තිර්දේශ කරන්න ඔනෑ. එහෙම නැතීව නිකම්ම අඩුපාඩුකම් පෙන්නා දුන්නාට මදි. එහෙම පෙන්නා දෙන විට ඒ කාරක සභාවලට පුළුවනි. ඒ වාර්තා උපදේශක කාරක සභාවලට එවන්න. ඔය විධියට මේ මුළු පාලන තන්නුයේම විශාල වගකීමක් පාර්ලිමේන්තුවට පැවරී තිබෙනවා. අන්න ඒ ගැන අවධානය යොමු කරන්නය කීයා අපේ ගරු මන්තීවරුන්ගෙන් මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මට තිබෙන කනගාටුව විපක්ෂයට ගීහින් වාඩ් වී ඉදගෙන මෙය කරන්නෙ කොහොමද කීයා පෙන්වන්න තිබෙන අනවකාශය ගැනයි. මොකද ? රටෙ මහජනතාව ඒකට අපට අවකාශයක් නොදෙන නිසයි.

රීවඩ් පතිරණ මහතා (නිල. නිෂ්ෂේ පුන්නිතන) (Mr. Richard Pathirana) තමුන්නාන්සේ මේ පැත්තට එන්න.

ආතත්ද දසනායක හෙතා (නිල. ஆණෑந்த தஸநாயக்க) (Mr. Ananda Dassanayake) එන්න හිතිල තිබෙනවා වගෙයි.

ර්වඩ් පතිරණ මහතා (නිල. නිச්சட் பத்திரன) (Mr. Richard Pathirana) අනාගත වාකෑයක් වගෙයි.

ආර්. පේමදස මහතා (කිල. ஆர். பிரேமதாச) (Mr. R. Premadasa)

මට ඇත්තවශයෙන්ම කතගාටු ගිතෙනවා. තමුන්තාන්සේලා මෙතන ඇවිත් නිකම් අදෝනාවල් නගනවා. 1978 ආණ්ඩුකුම වෘවස්ථාවල සහ මේ රජය බලයට පත් වුණාට පසුව පාර්ලිමේන්තුවට ලබා දී තිබෙන බලතල ගැන කල්පතා කළාම මොන විධියේ වගකීමක් තමුන්තාන්සේලාට ක්‍රියාත්මක කරන්න පුළුවන්ද ? [බාධා කිරීමක්] හය වෙන්න දෙයක් නැගැ. මගේ හිනේ කලවාතේ ගරු මන්තීතුමාට මේ වැඩේ හොදට කරල පෙන්වන්න පුළුවන්. නමුන් උසාවියට යන්නයි. මෙතැනට එන්නයි එතුමාට අමාරුයි. ඇත්තවශයෙන්ම ඉතා පුයෝජනවත් මන්තීවරයෙක්.

මන්තීවරයෙක් (அங்கத்தவர் ඉருவர்) (A Member) නමුත් රුසියාව ගැනමයි කල්පනාව.

ආර්. ප්රේස මහතා (திரு. ஆர். பிரேமதாச) (Mr. R. Premadasa)

මේ අවස්ථාවේදී මම කැමති නැහැ අර ඉඩම් පුනිසංස්කරණ කොමිෂන් සහාවේ යම් කරුණු පිළිබඳව ඉදිරිපත් වුණ ඒවා ගැන විස්තර වශයෙන් කියත්න. මම එක ඉල්ලීමක් කරන්න කැමතියි. කරුණාකර මට එවන්න ඒ පැහැදීලි චෝදනාවල්. මට පුළුවන් සභාපතිතුමා ලවා විශේෂ පරීක්ෂණයක් කරවා ගරු මන්තීුවරුන්ට ඒ ගැන තොරතුරු දනුම් දෙන්න. එයිනුත් නමුන්තාන්සේලාට නෘප්තියක් ඇති කරගන්න බැරි නම් විශේෂ කාරක සභාවක් පත් කිරීමට මේ සභාවේ යෝජනා කළාට කිසීම වරදක් නැහැ. මට කියන්න තිබෙන්නේ "එයාර් ලංකා" ආයතනය සම්බන්ධයෙනුත් තමුන්තාන්සේලාගේ තිබෙන තොරතුරු ඉදිරිපත් කළොත් මට විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කරවා ඒ ගැන විශේෂ පරීක්ෂණයක් පවත්වන්න පුළුවන්. එහි පිළිතුරුන් මම එවන්නම්. එයිනුත් සතුටු වෙන්නේ නැත්නම් "සිලෙක් කොමිට්" එකක් පත් කර ඒවා ගැන විශාග කරන්නට අවකාශයක් ලබා දෙන්න මට පුළුවන්.

නිදහස් වෙළඳ කලාපය පිළිබඳව තමුත්තාන්සේලා යම් යම් කරුණු මතු කළා. ඒ සම්බන්ධයෙනුන් මට කියන්න තිබෙන්නේ මේ කරුණු සොයා බලා ඉදිරිපත් කරනවා නම් මීට වඩා සුදුසුය කියා. මතුගම ගරු මන්තුීතුමා (අතිල් මුණසිංහ මහතා) පුකාශ කර තිබුණා. පැය 36ක් කම්කරුවන්ගෙන් වැය ගන්නවාය කියල. මෙවැනි පුවෘත්තියක් පතුවල පළවී තිබෙනවා දකල ඒ ගැන අධාක්ෂ ජනරාල්තුමා සොයා බැලුවාල. ඒ විධියට වැඩ ගන්නා එකම ෆැක්ටරීයක්වත් සොයා ගන්න බැරි වුණාල. නමත් විස්තර සහිතව දන්නා නම් මේ ගැන සොයා බලා පිළිතුරක් ලබා දෙන්න එතුමාට පූඑවන්කමක් ලැබෙනවා. ඒ කොමිසම දුන් Industrial Relations Department එකකුත් පත් කර තිබෙනවාල, මේ ගැන කරුණු සොයා බලන්න. එය ඉතාමන්ම වැදගන්.

මතුගම ආසනයේ ඒ ඉඩම් සම්බන්ධයෙන් කිව්ව කාරණාවල් සැලකිල්ලට අරගෙන තිබෙනවාය කියා මට දුනුම් දී තිබෙනවා. මතුගම මන්තීුතුමා ඉදිරිපත් කළ කාරණා කීපයක් පිළිගෙනත් තිබෙනවා.

The hon. M.P. for Matugama referred to the need for public auction for L.R.C. lands. Lands which are not required to meet the statutory requirements are advertized by the Lanka Estate Development Limited, which is a public company established for this purpose. The land is given to the highest bidder. Large extents of L.R.C. land have also been given to land alienation, that is, to be given to the landless peasants.

So I think, if the hon. Members are in possession of any charges let us know these things in detail. We will investigate and send you a reply. If you are not satisfied, we are prepared to support the Motion for a Select Committee to go into these matters because it is in the best interest of the public as well as the Government itself.

**ඊළහ මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව පිළිබඳව කරුණු වගයක්** ඉදිරිපත් කරන්න යෙදුණා. තමුන්නාන්සේලා දන්නවා මහ මැතිවරණයකින් පසුව මැතිවරණ කොමසාරිස්තුමා වාර්තාවක් ඉදිරිපත් කරනවා. ඒ වාර්තාව ඉදිරිපත් කළාම මැතිවරණ තීති රීති ගැන වීමසා බලන්න පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරනවා. ජනාධිපතිවරණයෙන් පසු ඒ පිළිබද වාර්තාව ඉදිරිපත් කළා. ඒ වාර්තාව මෙතැන මා ළඟ තිබෙනවා. සැසි වාර්තාවක් හැටීයට තිබෙන ඒ වාර්තාව ගැන හොයා බලන්න පාර්ලිමේන්තුවට අවකාශයක් ලැබුණා. ජනමත විවාරණය පිළිබඳ වාර්තාවක් එතුමා ඉදිරිපත් කරනවා. ඒ අතර මේ පාර්ලිමේන්තුව පත් කළා මැතිවරණ නීති රීති හා මැතිවරණ කටයුතු පිළිබ**ද** හොයා බලන්න " සිලෙක්ට කොම්ටි " එකක් හෙවත් මන්තී කාරක සභාවක්. දුන් ඒ මන්තී කාරක සභාව සාකච්ඡා පවත්වන අවස්ථාව. ඒ කාරක සභාවට කරුණු ඉදිරිපත් කරන්න මහජනයාට අවකාශ දුන්නා ; මන්තීුවරුන්ට අවකාශ දුන්නා. නවමන් ඒ කාරක සභාව ඒ පුශ්ත ගැන කරුණු වීමසාගෙන යන බව මම පුකාශ කරනවා. මහජන මනය මර්දනය කරන්නට අපේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. අපි නිරත්තරයෙන්ම මහජන මතය ඉස්මතු කරන්නට හැම අවකාශයක්ම දෙන්න කැමතියි.

සංවර්ධන සභා තරග අපි අවුරුද්දකින් දික් කළේ නීතියෙන් තිබෙන අවකාශය උඩ. ඇත්ත වශයෙන්ම අපේ එවැති බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. බලතල වීමධාෳගත කිරීමේ පුශ්තය ගැන ජනවාර්ගික පුශ්තය උඩ අද විවිධ මත හේද මේ රටේ ඇති වී තිබෙන අවස්ථාවක් බව මහරගම ගරු මන්තීතුමා (දිනේෂ් ගුණවර්ධන මහතා) දන්නවා. ඒ නිසා කරුණු සොයා බලා පාර්ලිමේන්තුවේන් අනුමැතිය ලබාගෙන සංවර්ධන සභා පිළිබද කිසියම් කිුයා දමයක් කියාත්මක කළ හැකිදයි බලන්න අපි කල්පනා කළා. අපි මේ නරග අවුරුද්දකින් කල් නැබුවේ ඒ නිසායි. එසේ නැතිව මහජන මනය යටපත් කරන්නට නොවන බව මා මනක් කරනවා.

විටින් විට අපි අතුරු මැතිවරණ පවන්වා තිබෙනවා. පළාත් පාලන ආයතනවල මැතිවරණ පවත්වා තිබෙනවා. ඒ වාගේම ජනාධිපතිවරණය පැවැත්වූ බව තමුන්නාන්සේලා දන්නවා. ඉතාම සාධාරණ අන්දමින් ඒ ජනාධිපතිවරණය පැවැත්වූ බව විපක්ෂය පවා පුකාශ කළා. දුන් ඇත්ත වශයෙන්ම විශේෂ කාරක සභාවක් මැතිවරණ කටයුතු පිළිබඳව කරුණු විහාග කරගෙන යන අවස්ථාවක්.

1980 ජූලි මාසයේදී තමන්ගේ රාජකාරි සදහා නොපැමිණි සේවකයන් පිළිබඳව තමුන්තාන්සේලා පුන - පුනා මේ සභාවේ කරුණු ඉදිරිපත් කරනවා. මේ සේවකයන් අඩුවෙන්ම ආපසු ගත් අමාතනංශය මගේ අමාතනංශය බවට චෝදනා ඉදිරිපත් කරන බව මම ඇත්ත වශයෙන්ම දන්නවා.

ආතන්ද දසනායක මහතා (திரு. ஆனந்த தஸநாயக்க) (Mr. Ananda Dassanayake) අරගෙනම නැහැ.

ආර්. ජුමදස මහතා (திரு. ஆர். பிரேமதாச) (Mr. R. Premadasa)

එහෙම කියන එක වැරදියි. අරගෙන තිබෙනවා. මට ඕකේදී තරගයක් කරත්ත වුවමනාවක් නැහැ. මම ඇත්තක් කියන්නම්. මගේ අමාතහංශය තමයි මහජන ජ්විතයට බලපාන අංශ ගණනාවක්ම කුියාත්මක කරන්නේ. ජල සම්පාදනය, පාරවල් නඩත්තු කිරීම, පළාත් පාලනය, කසල ශෝධනය ආදී වශයෙන් අංශ ගණනාවක් තිබෙනවා. මේ තත්ත්වය ඇති වුණු වෙලාවේදී රජයේ කුීයාත්මකභාවය නතර වන්නට අවකාශ ඇති වුණු බව නමුන්නාන්සේලා දන්නවා. මට වගකීමක් තිබෙනවා මගේ අංශය යටතේ තිබෙන සේවාවන් අඩපණවීම වලක්වන්නට. මම මොකක්ද කළේ ? ඒ ඒ අංශ සඳහා අවශා ඒ ඒ කාර්යයට සුදුසු සේවකයන් පත් කරගන්න කියා හැම දීස්තුක්කයටම ටෙලිපෝන් කර කිව්වා. ඒ නිසා සේවාවන් අඩපණ වුණේ තැහැ. සේවාවන් අඩපණ වුණා නම් තමුන්නාන්සේලා මොකක්ද කියන්නේ ? මේ රජයට පාලනය ගෙන යැමට බැරිය කියලයි. විශේෂයෙන්ම මගේ අංශයේ පත්කීරීම් බොහෝම කඩිනමින් කළා.

58

සරත් මුත්තෙට්ටුවෙගම මහතා (திரு. சரத் முத்தெட்டுவெகம்) (Mr. Sarath Muttetuwegama)

ඒ දවස්වල නමුන්නාන්සේලා කිව්වේ කවූරුවන් ස්ටුයීක් එකට සම්බන්ධ වුණේ නැහැ කියලයි.

g. co. 11.45

ආර්. ජුමදස මහතා (திரு. ஆர். பிரேமதாச) (Mr. R. Premadasa)

<mark>සම්බන්</mark>ධ වූණු අය ගැනයි, මේ කියන්නෙ. ඇයි අපි කිව්වෙ ? හතළිස් දාහක් පමණ ඇබැර්තු ඇති වුණා. අපි පත්කිරීම් කළා. ඒ වෙලාවේ තර්ජන ගර්ජන හිංසාකාරී කිුයා මධායේ සේවයට ආවේ කවුද ? එද එහෙම පැමිණි අය ආපසු ගෙදර යවන්න නමුන්නාන්සේලා කියනවාද, එද සේවාවට නොපැමිණි අය දුන් එනවාය කියා ? මම ලැස්ති නැහැ ඒක කරන්න. නමුත් කැබිනට් මණ්ඩලය කළ තීරණය අනුව අපි අනුකම්පා කර ඉඩකඩ තිබෙන හැම තැනකටම මේ සේවකයන් පත්කර තිබෙන බවත්, පත්කරගෙන යන බවත් මම පුකාශ කරන්න කැමනියි. නමුන් ඉන්න සේවකයින් අස් කරන්න බැහැ. අඑතින් ඇබැර්තු ඇති කරන්නන් බැහැ. මගේ අමානෲංශය සම්බන්ධයෙන් මම ඔය ඇත්ත තත්ත්වය කියන්නට ඕනෑ. අනිකුත් අමාතහංශවල ඉඩකඩ තිබුණු තැන්වලට පත් කරගෙන යනවා. පත්වීම් දීලත්

ආනන්ද දසනායක මහතා (திரு. ஆனந்த தஸநாயக்க) (Mr. Ananda Dassanayake) අවුරුදු 6ක් ගතවුණා.

ආර්. ජුමදස මහතා (திரு. ஆர். பிரேமதாச) (Mr. R. Premadasa)

ඔවී. ඉතින් අවුරුදු 6ක් ගනවූණාට ඒක අපේ වරදකුත් නොවෙයි නේ. ඇත්ත වශයෙන්ම මේක නමුන්නාන්සේලාගේ වගකීම. නමුන්නාන්සේලා මොකටද ඒ අහිංසක උදව්යට මේ අපරාධයට ඉදිරිපත් වෙන්නට කිව්වෙ ? [බාධා කිරීමක්] ඒක තමුන්තාත්සේලාගේ වගකීම. තමුන්තාන්සේලා පොරොන්දු වූණා, රක්ෂාවලින් අස්වෙන්න වුනොත් අපි ඒවා අරත් දෙන්නම් කියා. අපට කියනවාද ඒ පොරොන්දු ඉෂ්ට කරන්න ?

ආනන්ද දසනායක මහතා (திரு. ஆனந்த தஸநாயக்க) (Mr. Ananda Dassanayake) රජයට සම්බන්ධ සේවකයොයි වැඩි තරමක් ස්ටුයික් කළේ. ආර්. ජුෙමදස මහතා (නිල. ஆர். பிரேமதாச) (Mr. R. Premadasa)

මම කියන්නම්, අපිට පුශංසා කරන්න ඕනැ. එහෙම කරලත්, අපි දන් එක්තරා වැඩපිළිවෙළක් යටතේ විශාල පිරිසකට නැවතත් රැකියාව දී තිබෙනවා. ඒක ගැන තමුන්නාන්සේලා කතා කරන්නෙ නැහැ. [බාධා කිරීමක්] දනට තිබෙන සතාෳ තත්ත්වය ගැන මම තමුන්නාන්සේට කියන්නෙ. අද වුණත් අපි ලැයිස්තු තියාගෙන ඇබැර්තු ලැබෙන හැටියට දෙනවා. තමුන්නාන්සේට ඕනෑ නම් මගේ අමාතෳගයෙ සම්බන්ධයෙන් ඒ තොරතුරු දෙන්න මම කැමතියි. නමුත් මට සිද්ධ වුණා ඒ අවස්ථාවේදී සේවාවන් පවත්වාගෙන යන්න. ඒ විධියට කටයුතු කරන්න කියා, හැම දිස්තික්කයකටම කියන්න.

ආතත්ද දසතායක මහතා (නිල. ஆனந்த தஸநாயக்க) (Mr. Ananda Dassanayake)

හරි. ආණ්ඩුව ඒ වෙලාවට ඒ පියවර ගත්තා. නමුත් අවුරුදු 6කට කිට්ටු වෙන කාලයක් මේ අය සම්බන්ධයෙන් නොසලකන එකයි වරද.

ආර්. පුේමදස මහතා (නිල. ஆர். பிரேமதாச) (Mr. R. Premadasa) අවකාශ තිබෙන්නට එපායැ? [බාධා කිරීමක්]

රීවඩ් පතීරණ මහතා (නිල. றிச்சட் பத்திரன) (Mr. Richard Pathirana)

අගමැතිතුමනි. සමහර අමාතභංශවල අවකාශ තිබුණත් ගන්නෙ නැහැ තේ ?

ආර්. පුේමදස මහතා (නිල. ஆர். பிரேமதாச) (Mr. R. Premadasa)

ඒවා කිව්වොත්, ඒවා පෙන්වා දුන්නොත්, මම කැමතියි ඒ ගැන කිුයා කරන්න.

සරත් මුත්තෙට්ටුවෙගම මහතා (නිල. சரத் முத்தெட்டுவெகம்) (Mr. Sarath Muttetuwegama)

අධාභපන අමාතභාංශයට ගුරුවරුන් දුන් හතර පස් වතාවක් බඳවා ගත්තා, ස්ටුයිකර්ස්ලා ඉන්දද්දී. රත්නපුර දිස්තුික්කයෙ, කළුතර දිස්තුික්කයෙ ස්ටුයිකර්ස්ලා එක්කෙනෙක්වත් ගත්තෙ නැහැ.

ආර්. පේමදස මහතා (නිල. ஆர். பிரேமதாச) (Mr. R. Premadasa)

ඒ වාගේම තවත් එකක් මතක තියාගන්න. ආපසු ඇවිල්ලා පාලනය කඩාකජපල් කරන්න යන අය ගන්නන් බැහැ. [බාධා කිරීමක්]

සරත් මුත්තෙට්ටුවෙගම මහතා (නිල. சரத் முத்தெட்டுவெகம்) (Mr. Sarath Muttetuwegama)

එක්කෙනයි ගත්තෙ. ඒ තමුන්නාන්සෙ යාඑකමට.

ආර්. පේමදස මහතා (නිල. ஆர். பிரேமதாச) (Mr. R. Premadasa)

එකක් මතක තියාගන්න. තමුන්නාසේලා මේ පැත්තෙ සිටියත් ඔය ඉරණමට තමයි මුහුණ පාන්නට වෙන්න

ආතත්ද දසනායක මහතා (திரு. ஆனந்த தஸநாயக்க) (Mr. Ananda Dassanayake) අපි හිටියා නම ඔක කරන්නේ නැහැ. ආර්. පුේමදස මහතා (නිල. ஆர். பிரேமதாச) (Mr. R. Premadasa)

අයියෝ! ඒ ඉතිහාසය මම මතක් කරන්න කැමති නැහැ. මෙතැන ඉදගෙන. මම මතක් කරන්න වූවමනා නැහැ. බැංකු සේවකයින්ට කළ දේවල් ගැන. ඒ ගැන කතා කරලා වැඩක් නැහැ.

තියෝජ්‍ය සභාපතිතුමති. මම තමුන්නාන්සේට කිව්වෙ මේ පාර්ලිමේන්තුවට තිබෙන බලතල ගැන. ඇත්තවශයෙන්ම මම ගරු මත්තීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ පාර්ලිමේන්තුවේ බලතල පිළිබඳව. විශේෂයෙන්ම මේ උපදේශක කාරක සභා කුමය යටතේ තමන්ට තිබෙන බලතල ගැන විශේෂ විමර්ශනයක් කරන්න කියා. ඊළහට මේ සංස්ථා පිළිබඳව අපි මේ ගරු සභාවට ඇවිල්ලා චෝදනා කරනවා. ඒකෙ කිසි වරදක් නැහැ. නමුත් කරුණාකරලා ඒ චෝදනා කරුණු සහිතව ඉදිරිපත් කරන්න. තමුන්නාන්සේලාට අවකාශ තිබෙනවා, උපදේශක කාරක සභාවෙන් කාරක සභාවට ගිහිල්ලා ඒ හැම අමාතෲංශයකම සංස්ථාවන් පිළිබඳව වෙන වෙනම විමර්ශන ඇතිකරන්න. අන්න එහෙම කරන්න. ඉදිරිපත් කරන්න කාරණාවල්. ඇත්තවශයෙන් අවංකවම මේ පාලන තන්තුයේ පිරිසිදුනාවයක් ඇතිකරන්න, කාර්යක්ෂමතාවයක් ඇතිකරන්න, අවංක උනන්දුවක් තිබෙනවා නම් මේ අපි සලසා තිබෙන අවකාශවලින් පුයෝජන ගන්න කියා මම ඉල්ලා සිටිනවා, නිකම් එක එල්ලේ පොදු චෝදනා ඉදිරිපත් නොකර.

ඊළහට අපේ කලවානේ ගරු මන්තීුතුමා (සරත් මුත්තෙට්ටුවෙගම මහතා) ජනාධිපතිතුමා සම්බන්ධයෙන් කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්නට යෙදුණා. මට ලැබුණු එකම වාසිය නම්, අපට, රජයට, ඉදිරිපත් කරන්නට යෙදුණා. මට ලැබුණු එකම වාසිය නම්, අපට, රජයට, ඉදිරිපත් කරන බොහෝ කරුණු පිළිබඳව දක්ෂ ලෙස පිළිතුරු දෙන්නට පුළුවන් මන්තීුවරුත් කණ්ඩායමක් මේ සභාවේ සිටීමයි. ඇත්තවශයෙන්ම අයවැය විවාදයේ දෙවන වර කියවීමේදී විපක්ෂයෙන් මතු කරන ලද හුහක් කරුණුවලට අපේ ඇමතිවරුන්ට පිළිතුරු දෙන්නට තිබුණු කරුණු සම්බන්ධයෙන් අපේ මන්තීුවරුත් බොහොම දක්ෂ ලෙස පිළිතුරු දුන්නා. අදන් ඉදිරිපත් කරන ලද කරුණු පිළිබඳව මට විශාල පහසුවක් වුණේ මන්තීුවරු කිහිප දෙනෙක්ම ඒ ගැන කරුණු ඉදිරිපත් කළ නිසයි. මේ සංස්ථාවල් සම්බන්ධයෙන් ඉතා වැදගත් කරුණු ඉදිරිපත් කළ නිසයි. මේ සංස්ථාවල් සම්බන්ධයෙන් ඉතා වැදගත් කරුණු කිපයක් ඇහැලියහොඩ ගරු මන්තීුතුමා (ආචාර්ය වීමල් විකුමසිංහ මහතා) විසින් ඉදිරිපත් කරන්නට යෙදුණා. එතුමාගේ අත්දකීම අනුව ඉදිරිපත් කළ ඒ කරුණු ඉතාමත්ම වැදගත් බව මම පුකාශ කරන්න කැමතියි.

ගරු ජනාධිපතිතුමා සම්බන්ධයෙන් කලවානේ ගරු මන්තීතුමා (සරන් මුත්තෙට්ටුවෙගම මහතා) ඉදිරිපත් කළ කරුණුවලට එතුමාගේම මටටමින් කඩුවෙල ගරු මන්තීතුමා (ඊ. එ. පෝල් පෙරේරා මහතා) පිළිතුරු දුන්නා. මම ඒ පිළිතුරුවලට ඇහුම්කන් දුන්නා. ඉතාමත්ම තර්කානුකුලයි. කලවානේ ගරු මන්තීතුමා අපට මේ දේශනා කරන පදනම ලෝකයේ පොදු ජනතාවගේ ජන්දයෙන් තේරී පත් වන ජනාධිපතිවරුන් සම්බන්ධයෙන් අදළ වන්නේ කොහේදයි මම අගත්න කැමතියි. පොදු ජනතාවගේ ජන්දයෙන් පත්

සරත් මුත්තෙට්ටුවෙගම මහතා

(திரு. சரத் முத்தெட்டுவெகம்) (Mr. Sarath Muttetuwegama)

ලෝකයේ පොදු ජනතාවගේ ජන්දයෙන් පත් වන ජනාධිපතිවරු අතුරු මැතිවරණවලදී පක්ෂයේ අපේක්ෂකයා වෙනුවෙන් වැඩ කරන්නෙත් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ වගේ තමන්ගේ පක්ෂයේ විධායක කොම්ටියේ මූලාසනය දරන්නෙත් නැහැ. විශේෂයෙන් මැතිවරණවලට කටයුතු කරන

මත්තුීවරු පිළිබදව මම කියන පදනමේ කිසිසේන් පුතිවිරෝධතාවයක් නැහැ.

ආර්. පුේමදස මහතා (නිල. ஆர். பிரேமதாச) (Mr. R. Premadasa)

ගරු නියෝජා සභාපතිතුවති, මම එයට පිළිතුරක් දෙන්නම්. මට පෙන්වත්නැයි කියන්න ජනතාවගේ ජන්දයෙන් පත් වන ජනාධිපතිවරයෙකුට අතුරු මැතිවරණවලදී කුියාකරන්නට බැහැයි කියා නීතී පනවා තිබෙන්නේ කොහෙද කියා. සරත් මුත්තෙට්ටුවෙගම මහතා (නිල. අඳුන් (மුන්මනුட්ලිබෙනෙග්) (Mr. Sarath Muttetuwegama) බැරිකමක් නොවෙයි —

ආර්. ජුෙමදස මහතා (කි.ரு. ஆர். பிரேமதாச) (Mr. R. Premadasa)

ඒක තමයි කියන්නේ. එහෙනම් අපට තිබෙන පුළුවන්කම අපි කිුයාන්මක කිරීම නුසුදුසුකමක්ද ?

සරත් මුත්තෙට්ටුවෙගම මහතා (திரு. சரத் முத்தெட்டுவெகம்) (Mr. Sarath Muttetuwegama)

නැහැ නැහැ. කලොත් අතික් ඒවාත් ඒ විධියට තිබෙන්නට ඕනෑ. නඩු දමන්නට පුළුවන්කමත් තිබෙන්නට ඕනෑ.

ආර්. ජුෙමදස මහතා (திரு. ஆர். பிரேமதாச) (Mr. R. Premadasa)

තැගැ තැගැ. ජනතාවගේ ජන්දයෙන් පත් වන ජනාධිපතිවරයකු විභාග කරන්නට පූළුවන් එකම එක ආයතනය පොදුජන ආයතනයයි. ඉන් මෙහාට විභාග කරන්නට පූළුවන් පොදුජන නියෝජිතයින්ගේ මන්තුී මණ්ඩලයටයි. එයට අවකාශ සලසා නිබෙනවා. හොදයි මම දන් නවත් පුශ්නයක් අගන්නම්. ජනතාවගේ ජන්දයෙන් පත් නොවන, බලය අතට අරගෙන තිබෙන පක්ෂයේ බලහත්කාරකමින් ජනාධිපතිකම් ලබා ගන්නා, අය කොහොමද කියා කරන්නේ ? ඒ ගැන මොකක්ද කියන්නේ ? එවැනි අය ගැන එවැනි ආයතනයකවත් විභාගයක් ඇති කරන්නට පූළුවන්ද ? කොහොමද කරන්නට පූළුවන් ? කළොත් බෙල්ල කපල යයි. කරන්න ගිය මිනිහාත් ඉවරයි.

ගරු තියෝජා සභාපතිතුමති. අපි පිළිගන්න ඕනෑ මේ රටේ ජනතාව තමන්ගේ ජන්දයෙන් පත් කරන පුද්ගලයා කවරෙකු හෝ වේවා ජනතාව ඔහුව පත් කරන්නේ ඔහු දනුවත්ව වැරදි වැඩක් නොකරන පුද්ගලයකුය කියන පදනම පිටය කියා. ඒක මනක නබා ගන්න. එහෙම පත් වුණාම, අතුරු මැතිවරණය මොකක්ද, සුුළු කාරණයක්. විධායක බලතල තිබෙන ජනාධිපතිවරයකුට ලැබී තිබෙන බලනල ගැන බලන විට අතුරු මැතිවරණයකට ගොස් කථාවක් පවත්වන එක එහෙම නැත්නම් කාට හෝ ජන්දය දෙන්නය කියන දේකට වඩා පුදුම බලනල නේද දීලා තිබෙන්නේ ? අගු විතිශ්වයකාරවරයා පත් කරන්නට, විතිශ්වයකාරවරු පත් කරන්නට, ඇමතිවරු පත් කරන්නට, නියෝග දෙන්නට, එල්ලුම්ගහට නියමවු අයට පවා සමාව දෙන්නට, පුජා උරුමය නැතිවූ අයට පවා සමාව දෙන්නට බලනල තිබෙනවා. මොනතරම් බලතලද ? මේ ආණු්තුම වෘවස්ථාව යටතේ ආණ්ඩුව කවුද ? ජනාධිපතිතුමායි. මේ මන්තීු මණ්ඩලය ඇති කර තිබෙන්නේ ජනාධිපතිතුමාගේ බලතල ජනමනයට ඉහළින් නොයන නැනට මේ මත්තුී මණ්ඩලය තුළින් පාලනයක් ඇති කරත්නයි. කොයි තරම්ද කිව්වොත් ජනාධිපතිවරයා කිසියම් වරදක් කළොත් මන්ඩු තරගයකට කලින් වුණත්, ජනාධිපතිවරණයකට කලින් වුණත්, ඒ ගැන කුියා කිරීමේ බලනල මේ මන්තීු මණ්ඩලයට පවරා තිබෙනවා. අන්න ඒක අපි තේරුම් ගත්තට ඕනෑ. මේ වෙත අර්ථ කථනයක් දීලා මෙය පටලවා කිසියම් අර්බුදයක් ඇති කරන්නයි, මේ තර්කය ඉදිරිපත් කරන්නේ. කලවාතේ මන්තීුතුමාගේ යෝජනාවක් තිබෙනවාල, ඒ යෝජනාව මෙනනදී ඉදිරිපත් කරන්නට ඉඩ දෙන්නේ නැත්තේ මන්ද කියා එතුමා අහනවා. නමුත් එතුමාම දන්නවා නොවැ පාර්ලිමේන්තුවේ නීතීරීති අනුව එවැනි පනතක් ඉදිරිපත් කරන්නට පෙර ඒ සදහා පාර්ලිමේන්තුවෙන් අවසර ලබා ගන්නට ඕනෑ බව. ඒකට අවසර දෙන නොදෙන එක පාර්ලිමේන්තුවේ වැඩක් නොවැ. අවසර නොදීමන් ඒකට විරුද්ධ දෙයක් හැටියටද සළකන්නෙ ? අවසර ලබා ගත්තේ කොහොමද සභාපතිතුමාගේ කියමත් අහන්තේ නැතුව, දඩිව ඉද, කවුරුත් හෝ උස්සාගෙත ගිහින් එළියට දුම්මාම ? කවුරුන් හෝ උස්සාගෙන ගිහින් එළියට දුම්මාම ඒක හරියනවාද ? එහෙම නම්, පාලනය කාට ලැබුණත්, පොදු ජනතාව කවර කොටසකට පාලන බලය ලබා දුන්නත්,

විපක්ෂයට තිබෙන්නේ තමන් ගෙනෙන යෝජනාවලට පාර්ලිමේන්තුවේ සම්මතීයක් ඇති නොවුණොත්, "මම මෙතනින් හෙළවෙන්නේ නැහැ, පුළුවන් නම් උස්සාගෙන ගිහින් දපල්ලා" යයි කියන්නට. ඊට පස්සේ රට පුරාම ගිහින් ඒ කාරණය උඩ කථා පවත්නවා. "මෙන්න පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන්නට ඉඩ නොදුන් පනන" කිය කියා රට පුරා කථා පවත්වනවා. ඒ විධියට ඉදිරිපත් කර සම්මත කර ගන්නට පුළුවන් නම් කමක් නැහැ. ඇත්තවශයෙන්ම එද මම සිටියා නම් එතුමාට කියනවා, ඔය ජරමර ඕනැ නැති බව. මොකද ? එතුමා ඒ අතින් ඉතාමන්ම හොද මන්තුීවරයෙක් නිසයි. නමුත් එද එතුමා මගේ හිතේ ටිකක් කලබල වී තිබෙනවා. එහෙම නැතිනම් දුන් රික්ෂොත් නැති නිසා ඉදහිටලාවත් කවුරුන් ලව්වා හෝ උස්සා ගෙන ගිහින්, ඒ තෘප්තිය ලබා ගන්නට එහෙම කුීයා කළා වෙන්නට ඕනෑ. කොහොම වුණත් ගරු තියෝජා සභාපතිතුමති, සමහරවිට එතුමා යම් දවසක මේ රටේ ජනාධිපති වුණොත්, එතුමාම පත් කළ නඩුකාරයකු ලවා, එතුමාව විහාග කරවා ගන්නට එතුමා බලාපොරොත්තු වෙනවාද ? හොඳයි, ජනාධිපතිගේ කුීයා ගැන, පිළිවෙළවල් ගැන තීරණයක් දෙන්න නඩුකාරයකුට එහෙම අවකාශයක් දුන්නා යයි සිනමු. නමුන් එකක් පිළිගන්නට එපායැ. නඩුකාරවරු ඔක්කොම ජනාධිපති නොවැ පත් කර තිබෙන්නෙ. හොඳයි, ඒ උසාවියේ විනිශ්චයකාරතුමා කීවොත්, මේ ජනාධිපති කිසි වරදක් කර නැතැයි කියා, එතකොට මොකක්ද විපක්ෂය කියන්නේ ? " හා ! එයා පන් කළ මිතිහා නොවැ ඒක කියල තියෙන්නේ " කියාවි. අන්න ඒක උඩන් කථා පවත්වමින් රට පුරා රැස්වීම් තබා ගෙන යන්නට පුළුවනි. ඉතින් මේක හැම පැත්තටම පෙරළ පෙරළා ගෙන යන්නට පුළුවන් දෙයක් කොහොම වුණත් එතුමා ජනාධිපති වුණාට පස්සේ – ජනාධිපති නොවන එක විශ්වාස කරයිද නොකරයිද කියා මම දන්නේ නැහැ – එහෙම වුණොත් අගු විතිශ්වයකාරතුමාගේ සිට හැම නඩු කාරයෙක්ම එතුමා පත් කරනවා නොවැ. එතුමා මැතිවරණයකට ගිහින් මොකක් හරි කිව්වාය කියා කවුරු හරි නඩුවක් පැවරුවාය හිතමු. ඒ විනිශ්චයකාරවරයෙක් නඩුව විගාග කර දෙනවා තීන්දූව, මොකක්ද කියන්නේ ? "එයා, එයාගේ මිනිහෙක් නේ." ඉතින් වැඩකුත් නැහැ නොවැ එහෙම කරලත්. මම හිතන හැටියට ඔන්න ඕවා නිසා තමයි. මේ වාගේ කුමයක්, මේ වැඩපිළිවළට ඇතුළු කර තිබෙන්නේ. මැතිවරණයකට ගිහින් ජනාධිපතිවරයාට කථා කරන්නට බැරිය කියා ඇමරිකාවේවත් නියමයක් නැහැ. එහෙම අනවකාශන්වයක් නැහැ. හොදයි, ජන්දයෙන් පත් නොවුණු ජනාධිපතිවරුන්ට ඒවා කරන්නට බැරිද ? මම අහනවා, සෝවියට දේශයේ ජනාධිපතිතුමා ගැන විහාග කරන්නට පුළුවන්ද උසාව්යකදී ? මට උත්තර දෙන්න. එහෙම විගාග කළොත් එතුමාගේ තත්ත්වය කුමක්ද ? ගොර්බෂෝ ් මහතා පිළිබඳව තීන්දුවක් දෙන්නට සෝවියට් දේශය උසාවියකට පැවරීම සුදුසුද ? ඒක හරි නැහැ නේද ? එහෙම ඉඩ දෙනවා නම් මේ ජනාධිපති ධුරයේ ඇති වටිතාකම මොකක්ද ? පුද්ගලයා කවුරුත් හෝ වේවා, ඒක වෙනත් දෙයක්. නමුත් මේ රටේ පොදු ජනතාව වැඩි ජන්දයෙන් තෝරා පත් කර ගන්නා ජනාධිපතිවරයකු – වැඩි ජන්දයෙන් නොවෙයි, සීයයට පණහකට වැඩිය ජන්ද ලබා ගන්න ඕනෑ – එවැනි තත්ත්වයකින් තේරී පත්වන ජනාධිපතිවරයකු මොන විධියේ තත්ත්වයකින් ආරක්ෂා කර ගත යුතුද ? එම නිසා මේ කරුණු පිළිබඳව වැරදි අර්ථ කථනයක් දීම අසාධාරණ බව පුකාශ කරමින් මගේ පිළිතුරු කථාව මෙයින් අවසන් කරනවා.

" i ටන ශීර්ෂයෙහි i ටන වැඩ සටහන. පුනරාවර්තන වියදම සඳහා රෑ. 4,09,99,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමසන ලදීන්, සභාසම්මත විය.

i වන ශීර්ණයෙහි i වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தல்லப்பு 1, நிகழ்ச்சித் நிட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 4,09,99,000 அட்டவணேயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலேப்பு 1, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 40,999,000 for Head 1, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 1, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

i වන වැඩ සටහන. – ජනරජයේ ජනාධිපතිවරයා වශදෙන් බලහල කුියාත්මක කිරීම – මුලධන වියදම, රු. 27,86,75,000

நிகழ்ச்சித் திட்டம் 1.—குடியரசின் சளுதிபதியாகத் தத்துவங்களேப் பிரயோகித்தல் ஆக்கப்பொருட் செலவு, ரூபா 27,66,75,000

Programme 1. - Exercise of Powers as the President of the Republic - Capital Expenditure, Rs. 276,675,000

් 1 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම සඳහා රු. 27,66,75,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමසන ලදින්, සහාසම්මත විය.

i වන ශීර්ෂයෙහි i වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තීබීය යුතුයයි නියෝග කරන ලදී.

"தல்ப்பு 1, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 27,66,75,000 அட்டவணேயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலேப்பு 1, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவஃணயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 276,675,000 for Head 1, Programme 1, Capital Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 1, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

# 2 වන ශීර්ෂය – අගුාමානෘ

1 වන වැඩ සටහන. – අශුාමාතෳතවරයා වශයෙන් බලතල කුියාවේ යෙදවීම – පුනරාවර්තන වියදම, රු. 47,14,000

தலேப்பு 2.—பிரதம அமைச்சர்

நிகழ்ச்சித் திட்டம் 1.—பிரதம அமைச்சராகத் தத்துவங்களேப் பிரயோகித்தல்— மீண்டுவருஞ் செலவு, ரூபா 47,14,000

#### **HEAD 2. - PRIME MINISTER**

Programme 1. - Exercise of Powers as the Prime Minister - Recurrent Expenditure, Rs. 4,714,000

" 2 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 47.14,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමසන ලදින්, සභාසම්මත විය.

2 වන ශීර්ෂයෙහි i වන වැඩ සටහන, පූනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"த\$லப்பு 2, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 47,14,000 அட்டவணேயிற் சேர்க்கப்படுமாக" எனும் விளு விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. த\$லப்பு 2, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவிணயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 4,714,000, for Head 2, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 2, Programme 2, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

1 වන වැඩ සටහන. –අශුාමාතාවරයා වශයෙන් බලතල කුියාවේ යෙදවීම – මූලධන වියදම, රු. 19.60,000

திகழ்ச்சித் திட்டம் 1.—பிரதம அமைச்சராகத் தத்துவங்களேப் பிரயோகித்தல்ஆக்கப் பொருட் செலவு, ரூபா 19,60,000

Programme 1. – Exercise of Powers as the Prime Minister – Capital Expenditure Rs. 1,960,000

" 2 වන ශීර්ණයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම සඳහා රු. 19,60,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය විමසන ලදින්, සභාසම්මත විය.

2 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தஃப்பு 2, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 19,60,000 அட்டவ≀ணயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலேப்பு 2, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 1,960,000 for Head 2, Programme 1, Capital Expenditure, be inserted in the Schedule", put, and agreed Head 2, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

3 වන ශීර්ෂය — ශේෂ්ඨාධිකරණයේ විනිශ්වයකාරවරු 1 වන වැඩ සටහන. – අධිකරණ පරිපාලනය – පුනරාවර්තන වියදම, රු. 21,37,000 தஃலப்பு 3.—உயர் நீதிமன்ற நீதிபதிகள்

நிகழ்ச்சித் திட்டம் 1.—நீதி திருவாகம்—மீண்டுவருஞ் செலவு, ரூபா 21,37,000

HEAD 3. – JUDGES OF THE SUPREME COURT

Programme 1. - Administration of Justice - Recurrent Expediture, Rs. 2,137,000

" 3 වන ශීර්ෂයෙහි i වන වැඩ සටහන. පුනරාවර්තන වියදම සඳහා රු. 21,37,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුග්නය විමසන ලදීන්, සභාසම්මත විය.

3 වන ශීර්මයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தல்லப்பு 3. நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 21,37,000 அட்டவணேயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலேப்பு 3, திகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 2,137,000 for Head 3, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 3, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

4 වන ශීර්ෂය — අමාතෘ මණ්ඩල කාර්යාලය 1 වන වැඩ සටහන. –අමාතෘ මණ්ඩලයේ ලේකම් සේවාවන් සහ ජනාධිපති උතුමාණන් හෝ අමාතෘ මණ්ඩලය විසින් නියම කරනු ලබන අනෙකුත් කාර්යයන් – පුතරාවර්තන වියදම. රු. 19,14,000

தலேப்பு 4.—அமைச்சரவை அலுவலகம்

நிகழ்ச்சித் திட்டம் 1.—அமைச்சரவைக்கான செயலகச் சேவைகளும் மேன்மை தங்கிய சளுதிபதியிளுல் அல்லது அமைச்சரவையிளுல் குறித்தொதுக்கப்பட்ட பிற பணி களும் — மீண்டுவருஞ்செலவு, ரூபா 19,14,000

HEAD 4.- OFFICE OF THE CABINET OF MINISTERS
Programme 1. - Secretarial Services to the Cabinet of Ministers and
other functions assigned by His Excellency the President or the
Cabinet of Ministers - Recurrent Expenditure Rs. 1,914,000

"4 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටගන, පුනරාවර්තන වියදම සඳහා රු. 19.14.000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමයන ලදින්, සභාසම්මත විය.

4 වන ශීර්ෂයෙහි i වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තීබිය යුතුයයි නියෝග කරන ලදී.

"தல்ப்பு 4, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 19,14,000 அட்டவணேயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தஃபப்பு 4, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவஃணயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 1,914,000 for Head 4, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 4, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule

i වන වැඩ සටහන. –අමාතෘ මණ්ඩලයේ ලේකම් සේවාවන් සහ ජනාධිපති උතුමාණන් හෝ අමාතෘ මණ්ඩලය විසින් නියම කරනු ලබන අනෙකුත් කාර්යයන් – මූලධන, වියදම රු. 2,50,000

திகழ்ச்சித் திட்டம் 1.—அமைச்சரவைக்கான செயலகச் சேவைகளும் மேன்மை தங்கிய சளுதிபதியிளுல் அல்லது அமைச்சரவையிளுல் குறித்தொதுக்கப்பட்ட பிற பணி களும் — ஆக்கப்பொருட் செலவு, ரூபா 2,50,000

Programme 1. - Secretarial Services to the Cabinet of Ministers and other functions assigned by His Excellency the President or the Cabinet of Ministers - Capital Expenditure Rs. 250,000

" 4 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම සඳහා රු. 2,50,000ක මූදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමසන ලදින්, සභාසම්මත විය. 4 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදි.

"தலேப்பு 4, திகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 2,50,000 அட்டவ‱யிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலேப்பு 4, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவஃணயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 250,000, of Head 4, Programme 1, Cpital Expenditure, be inserted in the Schedule", put and agreed to. Head 4, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

#### 5 වන ශීර්ෂය.—පාර්ලිමේන්තුව

1 වන වැඩ සටහන. –පාර්ලිමේන්තු සේවා – පුනුරාවර්තන ව්යදම, රු. 6,70,00,000 தஃலப்பு 5.—பாராளுமன்றம்

நிகழ்ச்சித் திட்டம் 1.—பாராளுமன்றச் சேவைகள் — மீண்டுவருஞ் செலவு, ரூபா 6.70.00.000

#### HEAD 5. - PARLIAMENT

Programme 1. - Parliamentary Services - Recurrent Expediture. Rs. 67,000,000

" 5 වන ශීර්ෂයෙහි i වන වැඩ සටහන, පූනරාවර්තන වියදම සඳහා රු. 8,70,00,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමසන ලදින් සභාසම්මන විය

5 වන ශීර්ෂයෙහි i වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தலேப்பு 5, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 6,70,00,000 அட்டவணேயிற் சேர்க்கப்படுமாக" எனும் வி<mark>ன</mark>ு விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. தலேப்பு 5, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 67,000,000 for Head 5, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and

Head 5, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

i වන වැඩ සටහන. –පාර්ලිමේන්තු සේවා – මුලධන වියදම, රු. i,10,79,000 நிகழ்ச்சித் திட்டம் 1.—பாராளுமன்றச் சேவைகள் — ஆக்கப்பொருட் செலவு, ரூபா 1,10,79,000

Programme 1. - Parliamentary Services - Capital Expenditure Rs. 11,079,000

" 5 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම සඳහා රු. 1,10,79,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමයන ලදීන්, සභාසම්මත විය.

5 වන ශීර්ෂයෙහි i වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි තියෝග කරන ලදී.

"தஃலப்பு 5, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 1,10,79,000 அட்டவஃணயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலேப்பு 5, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 11,079,000 for Head 5, Programme 1, Capital Expenditure, be inserted in the Schedule", put, and agreed

Head 5, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

#### 6 වන ශීර්ෂය – විගණකාධිපති

1 වන වැඩ සටහන – විගණන සේවාවන් – පුනරාවර්තන වියදම, රු. 3,43,29,500 தலேப்பு 6.—கணக்காய்வாளர் அதிபதி

நிகழ்ச்சித் திட்டம் 1.—கணக்காய்வுச் சேவைகள் — மீண்டுவருஞ் செலவு, ருபா 3,43,29,500

#### HEAD 6. - AUDITOR-GENERAL

Programme 1. - Audit Services - Recurrent Expediture, Rs. 34,329,500

" 6 වන ශීර්ෂයෙහි I වන වැඩ සටහන, පූනරාවර්තන වියදම සඳහා රු. 3,43,29,500ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමසන ලදීන්, සභාසම්මන විය.

හි වන ශීර්ෂයෙහි l වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தல்லப்பு 6, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 3,43,29,500 அட்டவணேயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலேப்பு 6, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 34,329,500 for Head 6, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 6, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

1 වන වැඩ සටහන – වීගණන සේවාවන් – මුලධන වියදම, රු. 23,86,000 நிகழ்ச்சித் திட்டம் 1.—கணக்காய்வுச் சேவைகள் — ஆக்கப்பொருட் செலவு, cour 23,86,000

Programme 1. - Audit Services - Captial Expenditure Rs. 2, 386,000

" 6 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මලධන වියදම සදහා රු. 23,86,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමසන ලදින්, සභාසම්මන විය.

හි වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මුලධන වියදුම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදි.

"தலேப்பு 6, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 23,86,000 அட்டவணேயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலேப்பு 6, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 2, 386,000, for Head 6, Programme 1, Capital Expenditure, be inserted in the Schedule", put, and agreed

HEAD 6, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule

7 වන ශීර්ෂය – පාර්ලිමේන්තුවේ සභානායකතුමාගේ කාර්යාලය i වන වැඩ සටහන – සාමානෳ පරිපාලන – පුනරාවර්තන වියදම, රු. 9,82,000

தலேப்பு 7.—பாராளுமன்றத் தலேவரின் அலுவலகம்

நிகழ்ச்சித் திட்டம் 1.—பொது நிருவாகம் — மீண்டுவருஞ் செலவு, ரூபா 9,82,000 HEAD 7-OFFICE OF THE LEADER OF THE HOUSE OF PARLIAMENT

Programme 1. - General Administration - Recurrent Expenditure, Rs. 982,000

" 7 වන ශීර්ණයෙහි i වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රූ. 9.82.000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමසන ලදින්, සභාසම්මන විය.

7 වන ශීර්ෂයෙහි i වන වැඩ සටහන, පුනරාවර්තන ව්යදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

**"தஃப்பு 7. நிகழ்ச்சித் திட்டம் 1. மீண்டுவருஞ் செலவுக்கான ரூபா 9,82,000** அட்டவ**்ண**யிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலேப்பு 7, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 982,000, for Head 7, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed

HEAD 7 - Programme 1 Recurrent Expenditure, ordered to stand part of the Schedule

i වන වැඩ සටහන – සාමානෳ පරිපාලනය – මුලධන වියදම, රු. 5,000 நிகழ்ச்சித் திட்டம் 1.—பொது நிருவாகம்—ஆக்கப்பொருட் செலவு, ரூபா 5,000 Programme 1. - General Administration - Capital Expenditure, Rs. 5,000

" 7 වන ශීර්ෂයෙහි i වන වැඩ සටහන, මුලධන වියදම සඳහා රු. 5,000ක මුදල Oපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය විමසන ලදින්, සභාසම්මන විය. 7 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක් නැටියට තිබිය යුතුයයි තියෝග කරන ලදී.

"தல்லப்பு 7, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 5,000 அட்டவணேயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. தலேப்பு 7, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணேயின் பகுதியாக

இருக்கக் கட்டளேயிடப்பட்டது. Question, "That the sum of Rs. 5,000, for Head 7, Programme 1,

Capital Expenditure, be inserted in the Schedule", put, and agreed to. HEAD 7, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule

7 - A 087177 (85/11)

8 වන ශීර්ෂය — ආණ්ඩු පක්ෂයේ පුධාන සංවිධායකගේ කාර්යාලය 1 වන වැඩ සටහන — සාමානෘ පරිපාලනය — පුනරාවර්තන වියදම, රු. 6.67.000 தலேப்பு 8.—பிரதான அரசாங்கக் கட்சி கொறடாவின் அலுவலகம் நிகழ்ச்சித் திட்டம் 1.—பொது நிருவாகம்—மீண்டுவருஞ் செலவு, ரூபா 6.67,000 HEAD 8 — OFFICE OF THE CHIEF GOVERNMENT WHIP Programme 1. — General Administration — Recurrent Expenditure, Rs. 667.000

" 8 වන ශීර්ෂයෙහි i වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 6.67,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය "යන පුශ්නය වීමසන ලදින්, සභාසම්මත විය. 8 වන ශීර්ෂයෙහි i වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தஃலப்பு 8, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 6,67,000 அட்டவஃணயிற் சேர்க்கப்படுமாக" எனும் விணு விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. தஃலப்பு 8, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவஃணயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 667,000, for Head 8, Programme 1, Recurrent, Expenditure, be inserted in the Schedule", put, and agreed to

HEAD 8 - Programme 1 Recurrent Expenditure, ordered to stand part of the Schedule

9 වන ශීර්ෂය — පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය 1 වන වැඩ සටහන — සාමානා පරිපාලනය — පුනරාවර්තන වියදම, රු. 10.78,000 தலேப்பு 9.—பாராளுமன்ற எதிர்க்கட்சித் தலேவரின் அலுவலகம் நிகழ்ச்சித் திட்டம் 1.—பொது நிருவாகம்—மீண்டுவருஞ் செலவு. ரூபா 10,78,000 HEAD 9 — Office of the Leader of the Opposition in Parliament Programme 1. — General Administration — Recurrent Expenditure,

Rs. 1,078,000

"9 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන. පුනරාවර්තන වියදම සඳහා රු. 10.78,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය" යන පුශ්නය වීමසන ලැබී. සහාසම්මත විය.

9 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தஃலப்பு 9, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 10,78,000 அட்டவஃணமிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. தஃலப்பு 9, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவஃணயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 1,078,000 for Head 9, Programme 1, Recurrent, Expenditure, be inserted in the Schedule", put, and agreed to.

HEAD 9 - Programme 1. Recurrent Expenditure, ordered to stand part of the Schedule

# 10 වන ශීර්ෂය – මැතිවරණ දෙපාර්තමේන්තුව

i වන වැඩ සටහන – මැතිවරණ නීතී පරිපාලනමය කලයෙන් කුීයාත්මක කරවීම සහ මැතීවරණ පැවැත්වීම – පූතරාවර්තන වියදම, රු. 2,28,24,000

தலேப்பு 10.—தேர்தல்கள் திணேக்களம்

நிகழ்ச்சித் திட்டம் 1.—தேர்தல்கள் சட்டங்களின் திருவாகமும் தேர்தல்கள் நடாத்து தலும்—மீண்டுவருஞ் செலவு, ரூபா 2,28,24,000

#### HEAD 10 - DEPARTMENT OF ELECTIONS

Programme 1. - Administration of Election Laws and conduct of Elections - Recurrent Expenditure, Rs. 22,824,000

"10 වන ශීර්ෂයෙහි ! වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 2,28,24,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්තය වීමසන ලදින්, සභාසම්මත විය.

10 වන ශීර්ණයෙහි i වන වැඩ සටහන. පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"த‰ப்பு 10, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலஷ∞கான ரூபா 2,28,24,000 அட்டவணேயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலேப்பு 10, திகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 22,824,000 for Head 10, Programme 1, Recurrent, Expenditure, be inserted in the Schedule", put, and agreed to.

HEAD 10-Programme 1. Recurrent Expenditure, ordered to stand part of the Schedule

1 වන වැඩ සටහන — මැතිවරණ නීති පරිපාලනමය නලයෙන් කුියාන්මක කරවීම සහ මැතිවරණ පැවැත්වීම — මූලධනවීයදම, රු. 7,00,000

நிகழ்ச்சித் திட்டம் 1.—தேர்தல்கள் சட்டங்களின் திருவாகமும் தேர்தல்கள் நடாத்து கலும்—ஆக்கப்பொருட் செலவு, ரூபா 7,00,000

Programme 1. - Administration of Elections Laws and conduct of Elections - Capital Expenditure, Rs. 700,000

" 10 වන ශීර්ණයෙහි 1 වන වැඩ සටහන, මුලධන වියදම සඳහා රු. 7.00.000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමසන ලදින්, සභාසම්මත විය.

10 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தல்பபு 10, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 7,00,000 அட்ட்வணேயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. தலேப்பு 10, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 700,000 for Head 10, Programme 1, Capital Expenditure, be inserted in the Schedule", put, and agreed to

HEAD 10 - Programme 1. Capital Expenditure, ordered to stand part of the Schedule

11 වන ශීර්ෂය – අධිකරණ සේවා කොමිෂන් සභා කාර්යාලය
1 වන වැඩ සටහන – අධ්කරණ සේවා කොමිෂන් සභාව වෙත පැවරී ඇති කාර්යයන් ඉටු කිරීම – පුනරාවර්තන වියදම, 20,62,000

தலேப்பு 11.— நீதிச் சேவை ஆணேக்குழு அலுவலகம் நிகழ்ச்சித் திட்டம் 1.— நீதிச் சேவை ஆணேக்குழ அலுவலகத்துக்குப் பொறுப்பு ஒப்படைக்கப்பட்ட கடமைகளே நிறைவேற்றல்— மீண்டுவருஞ் செலவு, குபா 20,62,000 HEAD 11 – OFFICE OF THE JUDICIAL SERVICE COMMISSION

Programme 1. - Performance of duties entrusted to the Judicial Service Commission - Recurrent Expenditure, Rs. 2,062,000

"11 වන ශීර්ණයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 20,62,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය විමසහ ලදින්, සභාසම්මත විය.

11 වන ශීර්ෂයෙහි I වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තීබිය යුතුයයි නියෝග කරන ලදී.

"தஃலப்பு 11, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 20,62,000 அட்டவஃணயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. தஃலப்பு 11, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவஃணயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 2,062,000 for Head 11, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

HEAD 11 - Programme 1. Recurrent Expenditure, ordered to stand part of the Schedule

12 වන ශීර්ෂය – රාජා සේවා කොමිෂන් සභාව

i වන වැඩ සටහන – සාමානෳ පරීපාලනය සහ කාර්ය මණ්ඩල සේවා – පුනරාවර්තන වියදම, රු. 32,94,000

தலேப்பு 12.—அரசாங்க சேவை ஆஃணக்குழு

நிகழ்ச்சித் திட்டம் 1.—பொது நிருவாகமும் பதவியினர் சேவைகளும்—மீண்டுவருஞ் செலவு, ரூபா 32,94,000

HEAD 12 - PUBLIC SERVICE COMMISSION
Programme 1. - General Administration and Staff
Services - Recurrent Expenditure, Rs. 3,294,000

" 12 වන ශීර්ෂයෙහි 1 වන වැඩි සටහන. පුනරාවර්තන වියදම සඳහා රූ. 32,94,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය විමසන ලදින්, සභාසම්මත විය.

12 වන ශීර්ණයෙහි i වන වැඩ සටහන, පුනරාවර්තන ව්යදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබීය යුතුයයි නියෝග කරන ලදී.

"தஃலப்பு 12, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 32,94,000 அட்டவணேயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. தீலப்பு 12, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவஃணயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 3,294,000 for Head 12, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

HEAD 12 - Programme 1. Recurrent Expenditure, ordered to stand part of the Schedule

i වන වැඩ සටහන – සාමානෘ පරිපාලනය සහ කාර්ය මණ්ඩල සේවා – මූලධන වියදම, රු. 2,25,000

நிகழ்ச்சித் திட்டம் 1.—பொது திருவாகமும் பதவியினர் சேவைகளும்—ஆக்கப்பொருட் செலவு, ரூபா 2,25,000

Programme 1. - General Administration and Staff Services - Capital Expenditure, Rs. 225,000

" 12 වන ශීර්ණයෙහි 1 වන වැඩ සටගන. මූලධන වියදම සඳහා රු. 2.25,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය විමසන ලදින්, සභාසම්මන විය. 12 පත ශීරණයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தல்ப்பு 12, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 2,25,000 ஆட்டவணேயிற் சேர்க்கப்படுமாக" எனும் விளு விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. தல்லப்பு 12, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 225,000 for Head 12, Programme I, Capital Expenditure, be inserted in the Schedule", put, and agreed to.

HEAD 12 - Programme 1. Capital Expenditure, ordered to stand part of the Schedule

13 වන ශීර්ෂය – පරිපාලන කටයුතු පිළිබද පාර්ලිමේන්තු කොමසාරිස් 1 වන වැඩ සටහන – සාමානෘ පරිපාලනය – පුනරාවර්තන වියදම, රු. 10,88,000

தலேப்பு 13.—நிருவாகத்துக்கான பாராளுமன்ற ஆணேயாளர்

நிகழ்ச்சித் திட்டம் 1.—பொது நிருவாகம்—மீண்டுவருஞ் செலவு, ரூபா 10,88,000

# HEAD 13 - PARLIAMENTARY COMMISSIONER FOR ADMINISTRATION

Programme 1. - General Administration - Recurrent Expenditure, Rs. 1,088,000

" 13 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 10,88,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමසන ලදීන්, සභාසම්මත විය.

13 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන ව්යදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தலேப்பு 13, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 10,88,000 அட்டவணேயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலேப்பு 13, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணேயின் பகுதியாச இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 1,088,000 for Head 13, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

HEAD 13 - Programme 1. Recurrent Expenditure, ordered to stand part of the Schedule

සභාපතිතුමා (න්හබர්)

(The Chairman)

The Sitting is suspended till 1.30 p.m.

ථ්.ස්වීම <mark>ඵ්ට අනුකුල</mark>ට භාවකාලීකව අත්තිටූවන ලදින්, අ. හා. 2ට නියෝජන කථානාය<mark>කතුමාගේ</mark> සභාපතිත්වයෙන් නැවත පවත්වන ලදී.

அதன்படி, அமர்வு பி.ப. 1.30 மணிவரை இடைநிறுத்தப்பட்டு, மீண்டும் ஆரம்பமாயிற்று. பிரதிச் சபாநாயகர் அவர்கள் தலேமை வகித்தார்கள்.

Sitting accordingly suspended till 1.30 p.m. and then resumed. MR. DEPUTY SPEAKER in the Chair.

14 වන ශීර්ෂය. – දිස්තුක්ක අමාතාවරයා, කොළඹ.

i වන වැඩ <mark>සටහන – දීස්තුක්ක අ</mark>යවැය පරිපාලනය කිරීම හා කුියාන්මක කිරීම – පුනරාවර්තන වියදම, රු. 26,33,000

தலேப்பு 14.—மாவட்ட அமைச்சர் கொழும்பு நிகழ்ச்சித் திட்டம் 1.—மாவட்ட வரவு செலவுத் திட்டத்தினச் செயற்படுத்தலும்

நிருவகத்தலும்—மீண்டுவருஞ் செலவு, ரூபா 26,33,000

# HEAD 14 - DISTRICT MINISTER, COLOMBO

Programme 1. - Administration and Implementation of the District Budget - Recurrent Expenditure, Rs. 2,633,000 සභාපතිතුමා (<sub>න</sub>්හ<sub>ම</sub>ர்)

(The Chairman)

The Vote on Heads 14 to 38 will be at 3.45 p.m.

එම්. හලීම් ඉෂාක් මහතා (මැද කොළඹ නුන්වන)

(ஜனுப் எம். ஹலீம் இஷாக்— கொழும்பு மத்தி மூனரும் அங்கத்தவர்) (Mr. M. Haleem Ishak – Third Colombo Central)

I move,

"That the Programme be reduced by Rs. 10."

Sir, the intention of the Government in decentralizing development work, especially pertaining to each Electorate, through the District Ministry is a very good proposal. The last Government also had a different system under the Political Authority. The persent Government appointed District Ministers. Now, each hon. Member of Parliament is allocated a sum of Rs. 25 lakhs per year for development work in his Electorate. I wonder what amount of that money is really spent on the proposals put forward by hon. Members of Parliament! As for me, I regret to state that very little of that money has been spent on the proposals I made, I do not blame the District Minister or the Colombo Kachcheri. I have made twenty proposals for the development of schools in my Electorate. Up to now only five estimates approved by the Director of Education, Colombo, have been sent to me by the Colombo Kachcheri. Every year large sums of money have been allocated for Colombo Central. In Colombo Central there is not much other work to do except schools and certain other projects. Therefore the unspent money gets reverted to the Treasury. Do you not think that this is a colossal waste of money and also energy spent in discussing the proposals with heads of schools ?-(Interruption) - Let the Minister reply to

ආවායී වීමල් විකුමසිංහ මහතා (கலாநிதி விமல் விக்ரமசிங்ஹ) (Dr. Wimal Wickremasinghe)

If I may mention one point just to help the hon. Member, a sum of Rs. 420 million was allocated for the Decentralized Budget in 1984 and the amount spent has been Rs. 418 million. I am mentioning that because you indicated that the money goes back to the Treasury.

එම්. හලිම් ඉෂාක් මහතා (ஜனுப் எம். ஹலீம் இஷாக்) (Mr. M. Haleem Ishak)

Most probably, I being a Member of the Opposition, my proposals are not taken seriously or implemented.

Since the hon. Member for Eheliyagoda (Dr. Wimal Wickremasinghe) intervened and tried to clarify the position, I wish to get on record certain proposals that I have made for my Electorate. In respect of St. Joseph's Balika Mahavidyalaya a proposal was made on 15.3.85 and the estimate was Rs. 27,730. To-date approval has

[එම්. හලිම් ඉෂාක් මහතා]

not been received nor has the Kachcheri informed that the estimates reached them. A proposal was made on 15.3.85 in regard to the Colombo Kanapathi Vidayalayam. The Estimate was Rs. 30,000. To-date I have not heard about it. Then for Holy Cross Tamil School, Slave Island, a sum of Rs. 50,000 was set apart. I have not got a reply from the Kachcheri that they got the estimate. A proposal was made on 15.3.85 for St. Anthony's Balika Vidyalaya. The amount was Rs. 245,520 and the approval was received on 19.11.85. For Mihindu Mawatha Maha Vidyalaya a proposal was made on 15.3.85 and the amount was Rs. 70,000. To-date I do not know what has happened. Then for Mahabodi Vidyalaya a proposal was made on 15.3.85 and the amount was Rs. 60,000. I do not know to-date what has happened. a proposal was made on 15.3.85 for Alhidya Maha Vidyalaya. The amount was Rs. 60,000 but the amount allocated by the Kachcheri was Rs. 35,580. They have made certain deductions and the proposal could not be implemented. Approval was received only on 19.6.85. On 15.3.85 a proposal was made for St. Anthony's Boys Tamil School. The amount was Rs. 35,000. They approved Rs. 19,690 and the approval was received on 19.11.85. For repairs to the roof of the Kotahena Government Tamil School a proposal was made on 15.3.85. The amount allocated was Rs. 50,000 and the amount approved was Rs. 39,890. The approval for this was received on 19.6.85.

For the Holy Rosary Roman Catholic Vidyalaya a proposal was made on 15.3.85 for an amount of Rs. 41,000, but upto date I do not know what has happened. For the Al Igbal Maha Vidyalaya, Slave Island, Rs. 20,000 was proposed but upto date I have not got the approval for it. For the Mihindu Mawatha Maha Vidyalaya a proposal was made on 15.3.85 for an amount of Rs. 49,951 and approval was received on 7.5.85 for an amount of Rs. 51,600. For the Dar-es-Salam Maha Vidyalaya proposal was made on 15.3.85 for an amount of Rs. 40,000 and approval was received on 19.6.85. For the Vivekananda Maha Vidyalaya a proposal was made on 15.3.85 for an amount of Rs. 4,185 and approval was received on 10.10.85. For the Kotahena Sinhala Junior School a proposal was made for an amount of Rs. 35,000 on 15.3.85 but upto date I have not got the approval. For the Khairiya Muslim Balika Vidyalaya a proposal was made for an amount of Rs. 50,000 on 15.3. 85 but I do not know what has happened upto date.

Then as regards the Kotahena Maha Vidyalaya, again a proposal was made on 15.5.85 for Rs. 60,000 and approval was received on 6.7.85. As regards the Mihindu Mawatha Maha Vidyalaya a proposal was made on 11.4. 85 for an amount of Rs. 10,000, but upto date I do not know what has happened. Finally, as

regards the Vidyalaya Pirivena, a proposal was made for an amount of Rs. 150,000 and I have got the approval.

Now, Sir, though proposals are made by about January, February or April, even in the month of November these approvals are not received, and when we get the estimates in November or in October, do you think we will be able to implement them? I do not know whether it is purposely done. Most probably the Education Department may be having a limited number of engineers, inspectors and various other technical officers. Therefore I would propose that the District Ministry itself set up a department with competent officials to see that these proposals are implemented. Otherwise, it is just a waste of time. We go to various educational institutions meet the principals and ask them what their proposals are and having put forward our proposals write to them saying that we have proposed to the Kachcheri to get these things done, but at the end of the year if even one-tenth of the monies that have been voted for these things cannot be used what is the point in wasting our time and money or the Government allocating Rs. 25 lakhs to each electorate?

Then, Mr. Chairman, I wanted to get a dental unit established in the Sir Baron Jayatillake Maha Vidyalaya in my electorate, of which purpose the amount estimated was Rs. 250,000. But there was a difficulty in implementing that proposal because the Ministry of Health had to approve it. It is not that every school has a dental unit. I think for every five or six schools there is one dental unit. It took six months to get the approval of the Ministry of Health to get this dental unit established in the Sir Baron Jayatillake Maha Vidyalaya but by that time the period lapsed and I was not able to get it done last year.

In the next matter the Colombo Municipal is the biggest offender - I am sorry the Hon. Minister is not here - because the Commissioner never replies a letter sent by anybody. Not when one writes as a rate-payer, but even as a Member of Parliament one will not get a reply. For instance, I wanted an estimate for two street lights. As the Council had no money I thought of giving it out of the Decentralized Budget funds and on the 22nd July 1985 I wrote to the Municipal Engineer asking him to give me an estimate for two street lights at Maligawatta. I never received a reply from the Municipal Engineer. Then I drew his attention to this matter on the 28th of September 1985, but still I did not get a reply. Then I thought as the highest authority in the Municipal Council was the Municipal Commissioner I would write to him under registered cover and on the 27th of October 1985 I wrote to him and said-

"I would greately appreciate if you would please take necessary action to provide me with an estimate at you are earliest as you aware that funds from the Decentralized Budget have to be used before the end of this year."

But upto date I have not got a reply from the Municipal Council giving me an estimate. So how do you expect this money to be spent? We are only simply wasting this money. As I mentioned earlier, these monies are reverted to the Treasury. We have to appreciate the Government's effort in creating the district ministries for the purpose of decentralizing the monies for development work, but I only want to know whether these things are implemented properly and whether the people of this country are benefited. We have to provide funds from the Decentralized Budget practically for everything. It is perfectly all right as it is out of the allocations that are made to each Member of Parliament. I think it is our duty to provide the funds for whatever development projects in the electorate but my only grouse and complaint is that these monies are not spent in time. I would say, the Departments obstruct. They do not take care to see that these estimates are sent to the Kachcheri at the proper time to enable the Kachcheri officers to implement the necessary proposals.

I would, therefore, earnestly request the government to give serious consideration, specially to the development work to be undertaken by the District Ministers. They are competent enought to run these Ministries. They can create Departments and call for applications to get competent officers to prepare the estimates, carry out the jobs, call for tenders, give it on contract and also supervise the work. I think this is the only way to solve these problems.

I do not know whether my Colleagues have the same problems, but I have this problem in my electorate. Thank you!

සරත් මුත්තෙට්ටුවෙගම මහතා (திரு. சரத் முத்தெட்டுவெகம)

(Mr. Sarath Muttetuwegama) ගරු සභාපතිතුමති, මම බොහොම කෙටියෙනුයි කථා කරන්නට බලාපොරොත්තු වන්නේ. මේ කාරණය මම මේ ගරු සභාවේ දිස්තුික් අමාතහංශ පිළිබඳව සාකච්ඡා කරන කීප අවස්ථාවකදීම කියා තිබෙනවා. මේ ගරු මන්තීුවරුන් එක එක්කෙනාට අත්දුකීම් තිබෙන්නේ නම නමන්ගේ දිස්තුි<mark>ක්කයේ දිස්තුික් අමාත</mark>නංශ පිළිබදවයි. ඇත්තවශයෙන්ම කියනවා නම රත්තපුරයේ ගරු දිසා ඇමතිතුමා බොහොම උනන්දුවෙන් වැඩ කටයුතු කරන කෙනෙක්. එහි වැඩ කටයුතු කෙරෙනවාද කීයා සොයා බලනවා. සමාලෝචනයත් කරනවා. ඒ සියල්ලක්ම හරියාකාර කරනවා. ඒ ගැන කීසිම පුශ්නයක් නැහැ. මගේ තිබෙන පුශ්නය ඒවා සම්බන්ධයෙන් නොවෙයි. දිසා අමාතනංශවලට යෝජනා ඉදිරිපත් කිරීම කාගේ වගකීමක්ද කියන එකයි මට තිබෙන පුශ්නය. සමහර වෙලාවට පළාතේ මන්තීුවරයා ඉදිරිපත් කරන යෝජනාත් පිළිගන්නවා. විරුද්ධ පාර්ශ්වයේ මන්නීවරු එක්කෙනෙකුත් එක්සත් ජාතික පක්ෂයේ මන්තීවරුන් හත් දෙනෙකුත් පළාතේ සිටින විට විරුද්ධ පාර්ශ්වයේ මන්තුිවරයාගේ, ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්තුීවරයාගේ යෝජනාත් පිළිගන්නවා. ඒ නිසා මෙතැන යම්කිසි ස්ථීර මායීමක් මොකක් හෝ තිබෙන්නට තිබෙන්නට ඕනෑ. මන්නීවරයාගේ යෝජනා මෙපමණයි, අසවලාගේ යෝජනා මෙපමණයි කියා සීමාවක් තිබෙන්න ඕනෑ. එහෙම නැන්නම් දෙගොල්ලන්ටම මේක ලොකු අවලක් ටෙනවා. පසුගිය වතාවෙන් මම මේ පුශ්නය මතු කළා. මෙතැන තිබෙන පුශ්න මොනවාද කියන එක මට තේරෙනවා. නමුත් යම්කිසි වැඩ පිළිවෙලක් තිබෙතවා නම් ඒ වැඩ පිළිවෙළ හරියාකාර කියාත්මක වෙත්න ඔතැ. එහෙම නැත්නම් මේක නිකම් බොරුවක් වෙනවා.

තිදුර්ශනයක් හැටියට මම එක කාරණයක් පෙන්නන්නම්, 1985 අවුරු**ද්දේ මගේ ආසන**යේ අධාභපන ක්ෂේනුයේ විමධාගෙන යෝජනා අතුරෙත් පළමුවන වැඩය හැටියට තිබෙන්නේ කජුගස්වන්ත පාඨශාලාව සඳහා ගොඩනැගීල්ලක් ඉදි කිරීමය කියන එක මම ගරු ඇමතිතුමාගේ අවධානයට කීප වතාවක් යොමු කර තිබෙනවා. ඊට කලින් අවුරුද්දෙ අන්තිමේදී මම ඒ ඉස්කෝලයට ගිය අවස්ථාවේදී මම එය ලබා දෙන බවට පොරොත්දු වී ආවා. එහි තිබෙන ගොඩනැගිලිවල නත්ත්වය මම දක්කා. එතැනට ගොඩතැගීල්ලක් අවශෘයී. එම නිසා කොහොම හරි එතැනට ගොඩනැගීල්ලක් යෝජනා කර මම එය ලබා දෙනවාය කියා පොරොන්දූ වී ආවා. එහෙම ඇවිදින් මගේ පළමුවැනි යෝජනාව හැටියට ඒක ඉදිරිපත් කළා. නමුත් එය කුියාත්මක වූණේ නැහැ. ඉතින් දන් මට ඒ පළාතට යන්න බැහැ. මොකද ? තමුසේ හරි බොරු කාරයාය කියා දත් ඒ මිතිසුන් මට කියනවා. ගිය සැරේ මෙතෙන්ටම ඇවිදින් ගොඩනැගිල්ලක් ලබා දෙනවාය කියා ගියා, නමුත් ඒ ගැන මොකුත් වුණේ නැහැයි කියනවා. මට මේ ගොඩනැගිල්ල හදන්නටත් බැහැ. මට මුදල් දෙන්නටත් බැහැ. ඒක දිසා අමානහංශයේ වැඩක්. ගරු දිසා ඇමතිතුමා හිතාමතා ඒක කළාය කියා මම කියන්නේ නැහැ. තිබෙන බලපැමි මොනවාද කීයන්නට මම දන්නවා. ඒ තිබෙන පුශ්න සියල්ලක්ම මට තේරෙනවා. නමුත් මෙහි මොකක් හෝ ස්ථිර පදනමක් තිබෙන්න ඕනෑ. යෝජනා ඉදිරිපත් කළාම ස්ථීරවම ඒවා පිළිගත්තවා, එහෙම නැත්නම මෙන්න මෙපමණ අභිමතයක් දිසා ඇමතිතුමාට තිබෙනවාය කියා මොකක් හරි සීමාවක් තීබෙන්න ඕනෑ. එහෙම නැත්නම් අපි අමාරුවේ වැටෙනවා. දිසා ඇමතිතුමාත් අමාරුවේ වැටෙන්න පුළුවන්. අන්තිමේදී යූ. එන්. පී. සංවිධායකත් අමාරුවේ වැටෙත්ත පුළුවත්. ඒ තිසා එහෙම බල පුදේශ වෙත් කර තිබෙන එක කාටන් හොඳයි. කාගේත් පෞඛ්යට හොඳයි. අපට විශාල බලතල වුවමතා තැහැ. නමුත් යෝජතා කරත්තට තිබෙත්තේ මොනවාද කියා දුන ගත්තොත් අපට ඒ යෝජනාවලට සීමා වෙන්න පුඑවන්.

c. co. 1.45

දිසා අමාතෲශ පිළිබදව පුඑල් වශයෙන් කල්පනා කර බලන විට ඒ කුමය ආරම්භ කර සැහෙන කාලයක් ගත වී තිබෙන නිසා ඒ පිළිබදව ආපසු හැරී බැලීමක් කරන්නට මෙය හොද වකවානුවක් වී තිබෙනවා. මට කලින් කථා කල ගරු මන්නුිතුමා සදහන් කළ අන්දමට පසුගිය රජය යටතේ දේශපාලන අධිකාරිය වශයෙන් පැවතී කුමයේ පරිතාමයක් බවට දිසා අමාතෲංශ පත් වී තිබෙනවා. දන් එය වෘවස්ථානුගත ආයතනයක් බවට පත් වී තිබෙනවා. එහි ඇති වී තිබෙන වර්ධනය මොකක්ද, එයින් ලබා ගත් අන්දකීම අනුව කළ හැකී දේවල් මොනවාද කියා අපි කල්පනා කර බැලිය යුතුව තිබෙනවා. මෙය ඒ පරණ කුමයට වඩා නුහක් හොදයි කියා මම හිතනවා. කව්වේර් කුමයෙන් මධාමේ ආණ්ඩුවෙන් මුදල් වෙන් කර දිස්තික්කවල වැඩ කටයුතු කිරීමේ කුමයට වඩා මේ කුමයෙන් බොහෝ අංශවලින් අපට හොද අත්දකීම ලැබී තිබෙනවා. මේ කුමය යටතේ මුදල් වැය වෙනවා. වැඩ පිළිබදව වියදමක් තිබෙනවා. මුදල් ඉතිරි වන්නේ නැහැ. ඒ අතින් තිබෙන අත්දකීම හුහක් හොදයි. නමුත් මෙය මෙනෙකින් නවත්වන්නට පුළුවන්ද කියන එකයි පුශ්නය.

අද වෙතත් නොයෙකුත් හේතුන් නිසා බලය විමධාගත කිරීම පිළිබදව සාකච්ජා පැවැත්වෙනවා. පුදේශයට, දිසාවට සීමා විය යුතුද එහෙම නැත්තම **ඊ**ට වඩා පුඑල් විය යුතුද යන පුශ්නවලට අන ගසන්නට නොවෙයි මම බලාපොරොත්තු වන්නේ. මෙය හරියට කරන්නට නම් දීසා අමාතුහංශය තියම බලතල තිබෙත අමාතුහංශයක් වෙන්න ඕනෑ. ඒ සම්බන්ධව ගරු දිසා ඇමතිතුමන්ලාගේ අදහස් මොනවාද කියන්නට මම දන්නේ නැහැ. පිටස්තරව සිට බලන විට පෙතෙන දේ ගැනයි මම කියන්නේ. හරියාකාර බලනල තියෙන්න ඕනෑ, හරියාකාර කාර්යාලයක් තියෙන්න ඕනෑ. හරියාකාර විධායක තීලධාරිත් ඉන්න ඕනෑ. මේවා සොයා බලන්න, එවෙලේම. එහෙම නැත්නම ඒක තැපැල් පෙට්ටියක් පමණයි. හුහක් අවස්ථාවල. මෙනනින් කවුරුහරි දමන පැමිණීල්ලක් එනනින් ආපසු උඩට ගිහිල්ලා කැරකිලා ආපසු එනවා. මේ තත්ත්වය නිසා මේවා සම්බන්ධයෙන් වෙනදට වඩා කාලය ගනවෙනවද කියාත් සමහර වෙලාවට හිතෙනවා. බලය විමධාගෙන වී තිබෙනවා නම්, ඇත්තවශයෙන්ම දිසා ඇමතිතුමන්ලාට බලය පවරා දී තිබෙනව නම්, ඒ අය පිළ<mark>ිබදව විශ්වාසයක් තිබෙනව තම්, ඒ බලය කි</mark>යාත්මක කිරීමේ විධායක ශක්තියත් දීස ඇමතිතුමන්ලාට ලබාදී තිබෙන්නට ඕනෑ. ඒ ඒ පුදේශයටවන් ඒ බලය තිබිය යුතුයයි.

[සරන් මුන්තෙට්ටුවෙගම මහතා]

මේ සම්බන්ධයෙන් දිසා ඇමතිතුමන්ලාට අත්දකීම තිබෙනවා. සමහර දෙපාර්තමේන්තුවල පාදේශීය පධානීන් තමුන්නාන්සේලාගේ විධාන තුටටු දෙකකට ගණන් ගන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නවා, මේ විධානවලින් මග හැරලා, වෙන දිභාවකීන් ගීහීන් ඒ ගොල්ලෝට වුටමනාකටයුතු ඉටුකර ගන්න පුළුවන් කියා. ඒවාට රැකවරණ දෙන්න, උසස් නැන්වලින් ඒ අයට බලතල ලැබෙනවා. ඒ නිසා මේ කුමයෙන් කිසි පුයෝජනයක් නැහැ. අන්තීමේදී තමුන්නාන්සේලාටත් නරක නාමය නමයි, අහත්න වෙන්නේ. මම කළින් සදහන් කලා වගේ, මම කළ යෝජනාවට අදළ වැඩ කටයුතු නොකෙරුනාම ඒ සම්බන්ධයෙන් තමුන්නාන්සේලාට වෙන විදියකීන් දොස් අහත්න වෙනවා. මොකද, අණ කරලා ඒවා කියාන්මක නොකළාට මිනිස්සු එක්කෝ තමුන්නාන්සේලා විහිඳුවකට බාර ගන්නවා. එහෙම නැත්නම් තමුන්නාන්සේලා බොරුකාරයෝ, පුණ්ඩාකරයෝ ගැටියට හිතනවා.

ඒ නිසා පක්ෂ හේදයෙන් තොරව මේ ගැන විශාල සාකච්ජාවක් පවත්වන්න ඕන, කොයි කවූරු බලයට ආවත් මේ කුමය කියාත්මක කරනවා නම්, මම හිතන්නේ දන් ආපසු යැමක් වෙන්නේ නැහැ. ඉස්සරහට යැමක් මිසක් පස්සට යැමක් වෙන්නේ නැහැ. බලය වීමධාගෙන කිරීම පිළිබඳව. නව නවන් බලය වැඩි කිරීමට මිසක් ආපසු කච්චේරී කුමයට යන්න කවූරුවත් යෝජනා කරන එකක් නැහැ : කිසි පක්ෂයක් යෝජනා කරන එකක් නැහැ. ඒ නිසා මෙනනදී පක්ෂ හේදයෙන් තොරව, වීමධාගෙන කළ බලය ඇත්නවශයෙන්ම වීමධාගෙන කළ ස්ථානයෙන් කියාත්මක වන්නේ කෙසේද කියන එක පිළිබඳව කාගේන් අන්දකීම් හා යෝජනා එකතුකර කටයුතු කරන්න පුළුවනි.

හොද දිසා ඇමතිවරු, තරක දිසා ඇමතිවරු, එච්චර හොද නැති දිසා ඇමතිවරු ආදී වශයෙන් දිසා ඇමතිවරු ඉන්න පුළුවන්. ඒක නොවෙයි, පුශ්නය. කියාත්මක කරන්න පුළුවන් බලයක් ඒ ආයතනවලට තිබෙනවාද කියන එක ගැනයි, ඇත්තවශයෙන්ම සොයන්න තිබෙන්නේ. මම මේ ඉල්ලීම ඉදිරිපත් කරන්නේ, තමුන්නාන්සේලාගේ දිසා අමාතනංශවලින් බොහෝ දුර ඉත්න කෙනෙක් හැටියටයි.

රීවඩ් පතීරණ මහතා (திரு. றிச்சட் பத்திரன) (Mr. Richard Pathirana)

ගරු තියෝජා සභාපතිතුමති, දිසා අමාතාහංග පිළිබඳ වැය ශිර්ෂය සාකච්ඡාවට ලක් කරන මේ අවස්ථාවේදී කරුණු කිහිපයක් සඳහන් කරන්නට මම අදහස් කළා. විශේෂයෙන්ම දිසා ඇමතිවරුන් හැම දෙනාම මේ අවස්ථාවේදී මේ සභාවේ සිටියා නම් තමයි, වඩා හොද, මොකද, මේක ඉතාමන් වැදගත් සාකච්ඡාවක් නිසා.

විශේෂයෙන්ම මමන් අනුමන කරන කාරණයක් නමයි. මැද කොළඹ තුන්වන ගරු මන්තීුතුමා (එම්. හලීම් ඉෂාක් මහතා) සඳහන් කළ කාරණය. එනම්, දිසා අමාතනංශවලින් වැඩ කිරීමේදී ඇතිවන පුමාදය. ඒ සම්බන්ධයෙන් මැද කොළඹ තුන්වන ගරු මන්<mark>ත</mark>ුතුමා කරුණු ඉදිරිපත් කළා. ඉදිරි වර්ෂයේදී කළ යුතු වැඩ කටයුතු සදහා යෝජනා ලබා ගන්නේ පවතින වර්ෂයේ ඔක්තෝබර් මාසයට කළින්. නමුත් මේවා අනුමත වී, ඒ ඒ අදල අංශවලට, ඒ ඒ අදල දෙපාර්තමේන්තුවලට ඉදිරිපත් කළ විට ඒ සඳහා ඇස්තමේන්තු ලබා ගන්න සැහෙන කාලයක් ගත වෙනවා. ඒ සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම මටත් අත්දකීම් තිබෙනවා. මගේ ආසනයේ සමහර කටයුතු පිළිබඳව අදළ දෙපාර්තමේන්තු වලින් ඇස්තමේන්තු නියම වෙලාවට ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම දිසා අමානෲංශයෙන් කටයුතු කර අදල දෙපාර්තමේන්තුවලට යැව්වාම ඒ අය ඇස්තමේන්තු පිළියෙල කරලා එවන්නේ අවුරුද්දෙන් මාස නමයක් විතර ගියායින් පස්සෙයි. මේ තන්ත්වය බොහෝ විට පවතිනවා. එවිට යෝජිත කටයුත්ත කරන්න බැරී වෙනවා. කාලය පසුවි ඒ වැඩය කිරීමට කොන්තුාන් දුන්නාම සමහර විට කොත්තුාත්කාරයාට වැඩය ආරම්භ කිරීමට වෙන්නේ නැහැ, වර්ෂය අවසාන වෙනවා. ඒ නිසා මේ පුමාදය සම්බන්ධයෙන් යම්කිසී කුියා මාර්ගයක් ගත යුතුව තිබෙනවා. ඇස්තමේන්තු ඉදිරිපත් කිරීම සදහා සීමිත කාල පරිච්ඡේදයක් නියම කළ යුතුව තිබෙනවා. එහෙම නැත්නම් ඒවා අවිච්ඡේද වැඩ හැටියට සළකා ඵ්ළභ අවුරුද්දේ මුදල්වලින් ගෙවන්න සිදු වෙනවා. උදහරණයක් හැටියට අපේ ආසනවල එවැනි මුදල් රුපියල් ලක්ෂ ගණනක් ගිය අවුරුද්දේ වැඩ සඳහා මේ අවුරුද්දේ ගෙවන්න සිද්ධ වී තිබෙනවා. **ද**න් මේ වර්ෂයේ වුණත් ඉතුරුවන වැඩ සඳහා ලබන වර්ෂයේ මුදලින් <mark>ගෙවන්න</mark>

වෙනවා. ඒ නිසා මෙන්න මේ පුමාදය වළක්වා ගැනීමට කටයුතු කරන හැටියට, ඒ ගැන යම් කුියා පිළිවෙළත් යොදන හැටියට මෙහිදී මතක් කිරීම ඉතාමන්ම වැදගත්.

කලවාන ගරු මන්තීතුමා (සරත් මූත්තෙට්ටුවෙගම මහතා) කිව්වා වාගේ මේ කුමය, කලින් පැවති කව්වෙරි කුමයට වඩා ඉදිරියටයාමක් හැටියට තමයි. අපිත් හඳුන්වා දෙන්නෙ. කලින් ආණ්ඩුව තිබියදී දිසාපාලන අධිකාරිය කියා යම් ඉදිරි පියවරක් තැබුවා. තමුන්නාන්සේලා ඊටත් වඩා පියවරක් ඉදිරියට ගිහින් දිසා අමාතෳ කියන කුමය ඇති කර තිබෙනවා. ඒ කුමයේ වැදගත් ලක්ෂණ කීපයක් තිබෙනවා. එකක් තමයි, ඒ පුදේශයේ ජනතා අවශාතාව මොකක්ද කියා බලා ඒ අනුව එහි මහජන නියෝජිතයන් මාර්ගයෙන් ඒ සඳහා මුදල් වෙන් කරන්න අවස්ථාව සැලසී තිබීම. වෙනද ඒ කටයුත්ත ඒ ආකාරයෙන් සිද්ධ වුණේ නැහැ. ඒ පුදේශයේ පුමුඛත්වය දිය යුත්තේ කවර කාරණයටද කියා මේ කුමය අනුව තීරණය කරත්ත පුළුවත්. පුමුඛන්වය දිය යුන්නේ ජල සම්පාදනය සදහාද, මහපාරවල් සැදීම සදහාද, පාසල් ගොඩනැගිලි ඉදි කිරීම් සදහාද එහෙම නැත්තම් වෙනත් මොන පොදු සේවාවක් සඳහාද කියා තීරණය කරත්ත පුළුවත්කම ලැබී තිබෙනවා. ඒ තිසා මේ කුමය අනුව ඒ මහජන නියෝජ්නයින්ටත්, මහජනතාවටත් දුනගන්න ලැබෙනවා අසුවල් අසුවල් කාරණා සඳහා මෙපමණ මෙපමණ මුදලක් වෙන් වුණාය කීයා. ඒ අනුව සම්පූර්ණයෙන්ම නොවූවත් බොහෝ දුරට ඒ සම්බන්ධයෙන් පාලනයක් ඇති කරන්න පුළුවන්කම ලැබෙනවා.

ඇත්ත වශයෙන්ම මේ දිසා අමාතනංශ පිහිටුවීමේ පරමාර්ථ යටතේ <mark>" සකසුරුවම්කම් වර්ධනය කිරීම "</mark> යනුවෙන් ස<mark>දහන් වී</mark> තිබෙනවා. ඒ කියන්නේ මුදල් අපතේ යාම වළක්වාගැනීමන් එක පරමාර්ථයක් වීමයි. එක දිස්තුික්කයක නොවෙයි. පොදු වශයෙන් ගත්තොත් ඒ කාරණය සම්බන්ධයෙන් දිසා ඇමති අංශ මගීන් සැහෙන වැඩපිළිවෙළක් ඇති කරන්න තවමත් පුමාද වෙලා තිබෙනවා කියන එකයි. මගේ හැහීම. මගේ එක අදහසක් තමයි. පුදේශයේ දිසාපතිතුමා – මේ කියන්නේ ගාල්ලේ දීසාපතිතුමා ගැන පෞද්ගලිකව නොවෙයි – දිසා ලේකම්තුමා වීම ඒ කටයුතුවලට ටිකක් බාධාවක් වන බව. ඒ නිසා මේ නිල දෙක දෙන්නෙකුට දරත්ත පුළුවන් නම් ඇත්ත වශයෙන්ම මේ කටයුතු වඩාත් කාර්යක්ෂමව කරන්න ඉඩ ලැබෙනවා. දිසාපතිතුමාම් දිසා ලේකම්තුමා හැටියට කටයුතු කරන විට ඒ පුදේශයේ සැහෙන වගකීම් තිබෙන කෙනෙක් හැටියට, එතුමාගේ අතිත් වැඩ කටයුතු ටිකක් පුමාද වෙනවා. ඒ නිසා අන්න ඒ ගැන යම්කිසී අවධානයක් යොමු කළ යුතුව තිබෙනව. දිසා ලේකම්වරයෙක් වෙනම ඉන්නවානම් අමාතෲංශයේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයන්න දිසා ඇමතීතුමාට වුණත් වඩාත් පහසු වෙනවා. එසේ නොකළොත් රාජකාරී රාශීයක් එක් අයෙකුටම කරන්නට සිදුවීමෙන් අමාරු තත්ත්වයක් ඇති වෙනවා.

ගාල්ලේ දිසා අමාතභංශය සම්බන්ධයෙන් කියන විට විරුද්ධ පක්ෂයේ මන්තීවරයෙක් හැටියට මට බොහොම සතුටින් සදහන් කරන්න පූළුවන්. අපේ දීසා ඇමතිතුමා බොහොම සාධාරණව කියා කරන ඇමතිවරයෙකු හැටියට. කලවාන ගරු මන්තීතුමා (සරන් මුන්තෙට්ටුවෙගම මහතා) කී කරුණුවලට මමත් එකහ වෙනවා. අප කවුරුත් සතුටින් තියාගෙන වැඩ කටයුතු කරන්න එතුමා බොහොම උත්සාහ කරනවා. මෙය බොහෝම අමාරු කාර්යයක්. වෙනත් දේශපාලන පක්ෂයක නියෝජිතයන් හැටියට රජයේ පුතිපත්තී විවේචනය කරන්න අපට සිද්ධ වෙනවා. එතුමා රජයේ දිසා ඇමතිතුමායි. ඒ වාගේම ආසනවලත් නොයෙක් පුශ්න තිබෙනවා. නමුත් ඒවා පුළුවන් තරම් දූරට සාධාරණ විධ්යට විසදා දෙන්න එතුමා සැම විටම උත්සාහ අරගෙන තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියටත් ඒ තත්ත්වය පවතීවිය කියා.

අතීල් මුණසිංහ මහතා (මතුගම)

(திரு. அனில் முனசிங்ஹ — மத்துகம)

(Mr. Anil Moonesinghe - Matugama)

ගරු සභාපතිතුමනි, මේ වැය ශීර්ෂය යටතේ වචන ස්වල්පයක් කථා කරන්නට මට අවකාශ වී තිබෙනවා. ඇත්ත වශයෙන්ම දිසා ඇමතිකුමය. කලින් තිබුණු කුමයට වඩා, දේශපාලන අධිකාරියට වඩා දියුණු කුමයක් කියා අපි පිළිගන්නවා. හැබැයි මේ කුමය තවත් එහාට ගෙන යන්න ඕනෑ. දියුණුවක් තිබුණත් මෙතැනින් නවන්වා මෙය ගෙන යාම අමාරුයි. එහි තිබෙන අඩුපාඩුකම් පෙන්වන්න මම බලාපොරොත්තු වෙනවා. ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩුව දුන් සාකච්ඡා කරගෙන යනවා තව දූරටත් මේ බලතල ව විමධාගෙන කරන්නේ කොහොමද කියා එසේ කිරීමෙන් ආණ්ඩු කිරීමටත්, වෙනත් පුශ්න විසදීමටත් සැහෙන රුකුලක් ඇති වෙවි.

මේ අලුත් කුමය හුගක් පුදේශවල පිළිපදින කොට වරුද්ධ පාර්ශ්වයෙන් තියෝජනයක් තිබුණේ නැහැ. දුන් කලුතර දිස්තුීක්කයේ ඔක්කොම එක්සත් ජාතික පක්ෂයේ මන්තුීවරු හිටියේ. ගාලු දිස්තුීක්කයේන් ඒ වීදීයටමයි. ඔක්කොම එක්සත් ජාතික පක්ෂයේ මන්තුීවරු හිටියේ. හුහක් පුදේශවල තිබුණු තත්ත්වය එහෙමයි. ඇත්ත වශයෙන්ම එතකොට කිසිම අමාරුවක් නැතිව ඕනැ වැඩක් කරගන්න ඉඩ තිබුණා. නමුත් වීරුද්ධ පාර්ශ්වය තියෝජනය කරන්න පටත් ගත්නායින් පසුව පුශ්න ඇති වුණා. අපේ අක්මීමන ගරු මන්තුීතුමා (ඊචඩ් පතිරණ මහතා) දුන් කිව්වා වාගේ මමත් කීයන්න ඕනෑ අපේ කලුතර දිසා ඇමතිතුමාත් බොහොම හොද පුද්ගලයෙක් බව. වැඩ කරන්න වුණත් අමාරු නැහැ. නමුත් මට තිබෙනවා එක පැමිණීල්ලක් කරන්න. එතුමා තීන්දුවක් ගන්නේ නැහැ. එහාට මෙහාට ඇද ඇද ඉන්නවා. මොකද, මම යමක් ගිහිල්ලා කිව්වාම හොද හිතින් එය කරන්න කැමති වෙනවා. අනෙක් පැත්තෙන් ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයේ උදවිය නොයෙක් තර්ජන ගර්ජන කරන කොට ඒ පැත්තට නැමෙනවා. ඉතින් මේකෙන් පුශ්න හුහක් පුමාද වෙනවා.

ආතන්ද දසනායක මහතා (නිල. ஆனந்த தஸநாயக்க) (Mr. Ananda Dassanayake) මඩේ හිටවපු කණුවක්.

අතිල් මූණසිංහ මහතා (නිල. அனில் முனசிங்ஹ) (Mr. Anil Moonesinghe)

ඇත්තවශයෙන්ම මේ තුමය තව ටිකක් දියුණු කරන්න නම් පළමුවෙන්ම වීමධාගත අයවැය පිළිබද පුශ්න සම්පූර්ණයෙන්ම ඒ දිස්තික්කයේ දිසා ඇමතීවරයාත්, මන්තීවරයාත් අතරේ විසදාගන්න ඕනෑ කියා මම කියන්න ඕනෑ. නමුත් එහෙම නොවෙයි වෙන්නේ. මම කනගාටුවෙන් කියන්න ඕනෑ. මගෙන් ලක්ෂ දහයක් කැපුවා. ඉතින් මම එය එද පාර්ලිමේන්තුවේ කියන කොට ගරු කථානායකතුමා කිව්වා "මම දුන්නේ නැහැ " කියා. තව ඇමතිවරුත් කීව්වා දුන්නේ නැහැ කියා. ගරු මුදල් ඇමතිතුමාන් – එතුමා අපේම දිස්තික්කයේ මන්තීතුමෙක් – කිව්වා " මම දුන්නේ නැහැ " කියා. එතුමා මෙහෙම කිව්වා :

"I refused to give the money which was given for the development of my electorate, for security. I just did not want to."

මම මෙය කීයවන්නේ 1985 නොවැම්බර් මස 19 දින හැන්සාඩ් වාර්තාවේ 602 වැනි තීරුවෙන්. එතුමා තවදුරටත් මෙසේ කියා තිබෙනවා :

"There was a crowd of people who thought that they could march to Point Pedro an they gave the money. I knew that we could not march to Point Pedro at that time and I did not give this money. That is all."

දුන් එතකොට පෙනේවී, මේ ලක්ෂ දගය කැපීම ගැන මම විරුද්ධ වීමට හේතුව. ඇත්ත වශයෙන්ම ගරු කථානායකතුමාත් කිව්වා —

ඉන්දුදස හෙට්ටිආරච්චි මහතා (කඑතර දිසා ඇමතිතුමා) (නිල. இந்திரதாச ஹெற்றியாரச்சி — களுத்துறை மாவட்ட அமைச்சர்)

(Mr. Indradasa Hettiarachchi – District Minister, Kalutara) වචනයක් කියන්න ඕනෑ. ඇත්තවශයෙන්ම මතුගම ගරු මන්තීතුමා පළමුවෙන්ම ඊට කැමති වුණා.

අනිල් මුණසිංහ මහතා (නිල. அளில் முனசிங்ஹ) (Mr. Anil Moonesinghe) නැහැ. මම කවදවත් කැමති වුණේ නැහැ.

තියෝජන කථානායකතුමා (பிரதிச் சபாநாயகர் அவர்கள்) (Mr. Deputy Speaker) Order Please! නැහැ, කිව්වොත් ඒක පිළිගන්න ඕනෑ. ඉන්දුදස හෙට්ටිආරච්චි මහතා (නිල. இந்திரதாச ஹெற்றியாரச்சி) (Mr. Indradasa Hettiarachchi) මම කීයනවා කැමැත්ත දුන්නාය කීයා.

අතිල් මූණයිංහ මහතා (නිල. அனில் முனசிங்ஹ) (Mr. Anil Moonesinghe)

යම්කිසි වැඩ පිළිවෙළක් තිබෙනවා නම ලක්ෂයක් දෙකක් දෙන්නයි ඉස්සර වෙලා මම කැමති වුණේ.

ඉන්දුදස හෙටටිආරච්චි මහතා (නිලං இத்திரதாச ஹெற்றியாரச்சி) (Mr. Indradasa Hettiarachchi) ආ ඒක හරි.

a. co. 2

අතිල් මුණසිංහ මහතා (திரு. அனில் முனசிங்ஹ) (Mr. Anil Moonesinghe)

මේ ලක්ෂ විසිපහෙන් ලක්ෂ දහයක් කපන්නේ මොනවාටද ? මේ උදවිය ගීහීල්ලා පුහුණු කරන්න ; ගීහිල්ලා නොයෙක් පුදේශවල පදිංචි කරවන්න. මම කීව්වා, " කවදවත් ඕක වෙන්නෙ නැහැ. ඔක කරන්න බැරි වෙනවා " කියා. මම ඒ කුමයට එකභ වුණේ නැහැ. මොකද ඇත්තවශයෙන්ම මොනවා හරි පිළිවෙළක් තිබෙන්න ඕනෑ. එය නොවෙයි, මෙනන තිබෙන පුශ්නය. ලක්ෂ දහයක් කපනවාට මම ඒ අවස්ථාවේදී විරුද්ධ වෙන කොට කිව්වා, " නැහැ, නැහැ එය අපි හැමෝගෙන්ම කපනවා " කියා. නමුත් ගරු දිසා ඇමතීතුමා මට කිව්වෙ නැහැ, ගරු මුදල් ඇමතිතුමා දෙන්න බැරිය කිව්වා කියා. අන්න එය මට හැංභුවා. මම කියත්තේ මෙපමණයි, ගරු සභාපතිතුමති, අපෙත් කපතවා තම් හැමෝගෙන්ම කපත්න ඕනෑ. මම විරුද්ධ පාර්ශ්වයේ මන්තීුවරයෙක් නීසා මාව යට කරගෙන, මේ ගරු මුදල් ඇමතිතුමාට ඒ පැත්තෙන් යට වෙලා කිුයා කිරීම හොද දෙයක් නොවෙයි. යම්කිසි පුතිපත්තියක් උඩයි, මේවා කරත්ත ඕතැ. එද ගරු කථානායකතුමා මගෙන් අහනවා, "මෙපමණ අත්දකීම් තිබෙන, පළපුරුද්ද තිබෙන මන්තීවරයෙක් මෙයට ඉඩ දුන්නේ ඇයි ? " කියා. මම කොහොමද ඒකට විරුද්ධ වෙන්නේ ? විරුද්ධ වෙලා පුයෝජනයක් නැහැ නෙ ? ඒත් මම විරුද්ධ වුණා. මගේ විරුද්ධත්වය පුකාශ

ඉන්දුදස හෙට්ටිආරච්චි මහතා (නිලං இந்නිரதாச ஹெற்றியாரச்சி) (Mr. Indradasa Hettiarachchi)

කරුණාකර ඒ ගැන අදහසක් ඉදිරිපත් කරන්න මිනින්තු දෙකක කාලයක් දෙන්න. ලක්ෂ 10 ගණනේ ගරු මන්තුීතුමන්ලාගෙන් ඉතිරි කර ගත්තා, ආරක්ෂා කටයුතු සඳහා. ඒ කියන්නේ, අපේ පුදේශයේන් කුරුණෑගල **දිස්තුක්කයේ වගේ ආරක්ෂක** වැඩ පිළිවෙලුක් අනුගමනය කර තරුණයින් විශාල පිරිසක් පුහුණු කිරීමටයි. ඒ වැඩ පිළිවෙළ නිසා කුරුණැගල දිස්තුික්කයේ තරුණයින් දෙදහකට පමණ අද රක්ෂාව ලැබ් තිබෙනවා. ආරක්ෂක ඇමතිතුමාගෙන් ඒ වැඩ පිළිවෙළට අවසර ලබාගෙන රුපියල් ලක්ෂ දහය ගණතේ එක මන්තීුවරයෙකුගෙන් අඩු කර ගන්නට කටයුතු කළා. නමුත් ලබන අවුරුද්දේ මේ ගැන වැඩ පිළිවෙළක් හදන්නම්ය කියා ගරු මුදල් ඇමතිතුමා කිව්වා. දස ලක්ෂය ගණනේ අඩු කරගෙන අපි බලාපොරොත්තු වුණේ පළමුවෙන්ම අගලවන්න ආසනයේ පුහුණු මධාස්ථානයක් ඇති කරන්නයි. යුද්ධ හමුදුවත් සමග ඒ ගැන තීරණය ගන්න බැරි වුණු නීසා මේ අවුරුද්දේ හය වන මාසයේ සිට නැවන වරක් ඒ අඩු කරගත් මුදල් ඒ මන්තීුතුමන්ලාගේ කොට්ඨාශවලට බෙද දූන්නා. දන් එම කොට්ඨාශවල මන්තීුවරුන්ගේ යෝජනා අනුව ඒවා වියදම් කරගෙන යනවා. එම නිසා මේ ගරු මන්තීුතුමාට දුන් චෝදනා කරන්නට පූඑවන්කමක් නැහැ. මේ මුදල් මම ගත්තාය කියා.

අතිල් මුණසිංහ මහතා (නිල. அனில் முனசிங்ஹ) (Mr. Anil Moonesinghe)

ගරු සභාපතිකුමති, මට තේරෙන්නේ නැහැ, ඒ දිසා ඇමතිකුමා වෙනම කථාවක් කරනවා. එතුමාගේ අදහස පුකාශ කරන්න ඉඩ දෙන්නට කියලා ඉල්ලුවාම මම කැමති වුණා. මොකද මම හැම තිස්සේම සර්ව සාධාරණවයි. වැඩ කරන්නේ. ඉත්දුදස හෙට්ටිආරච්චි මහතා (නිලං. இந்திரதாச ஹெற்றியாரச்சி) (Mr. Indradasa Hettiarachchi) මම කියන්න කැමනි වුණේ මේ මුදල් සේරම ආපසු දුන් එක ගැනයි.

සභාපතිතුමා (<sub>න</sub>්හනේ) (The Chairman) ඒවා ආපසු දුන්නාලු.

ඉන්දුදස හෙට්ටිආරච්චි මහතා (නිල. இந்திரதாச ஹெற்றியாரச்சி) (Mr. Indradasa Hettiarachchi) දුන් වැඩ කරගෙන යනවා.

අතිල් මුණසිංහ මහතා (නිල. அனில் முனசிங்ஹ) (Mr. Anil Moonesinghe)

මම දත්තේ නැහැ ගරු දිසා ඇමතිතුමා මොකක්ද කියත්තේ කියලා. මම කිව්වේ මගෙන් රුපියල් ලක්ෂ 10 ක් කපපු වගයි. ඒ වගේම ලක්ෂ 10 ක් නොකපපු වගයි. දන් එතුමා කියනවා, ගරු මුදල් ඇමතිතුමා කිව්වාලු " එන අවුරුද්දේ ගන්නය " කියා. එහෙම නොවෙයි ගරු මුදල් ඇමතිතුමා මේ සබා ගැබේදී කිව්වේ. මේ වගේ මෝඩ වැඩකට දෙන්න බැරිය කියලයි කිව්වේ. එතුමා කියා තිබෙන්නේ ඒකයි. මම අගන්නේ මෙච්චරයි. මේ මෝඩ වැඩේ අපේ හොද හිත තිබෙන දිසා ඇමතිතුමා හාර ගත්තා. හාර අරගෙන ලක්ෂ 10 ගණනේ අපේ කොට්ඨාශවලින් ගත්තා. මොනවාටද ? එතුමාගේ භාෂාවෙන්ම කියනවා නම් අපේ පුදේශයේ ආරක්ෂාවටයි. නමුත් අවසානයේදී මොනවාද කළේ ? මොනවාද කළේ ?

යහාපතිතුමා (<sub>න්</sub>ඩෙ<sub>ඩාෆ්</sub>) (The Chairman)

He says that he gave back that money.

අතිල් මූණ්සිංහ මහතා (திரு. அனில் முனசிங்ஹ) (Mr. Anil Moonesinghe)

ගරු <mark>සභාපතිතුමති, මම ඒකට එන්නමි. සල්ලි දුන්නේ</mark> කවදද කියලා මම කියන්නම්. මා ළහ ලීයවිලි තිබෙනවා.

ඉන්දුදස හෙට්ටිආරච්චි මහතා (නිල. இந்திரதாச ஹெற்றியாரச்சி) (Mr. Indradasa Hettiarackchi) හය වන මාසයේදී ගරු මන්තීුතුමාගේ ලැයිස්තුවට දුන්නා ඒක.

අතිල් මුණසිංහ මහතා (தිரு. அனில் முனசிங்ஹ) (Mr. Anil Moonesinghe)

මේ සල්ලි අපට ලැබුණේ – ඒ සම්බන්ධ කච්චේරියේ ලියමනක් තිබෙනවා. අංක සැ.7/ම.4/3 – 1985.10.11 වෙනිද, දහවෙනි මාසයේ එකොළොස් වෙනිද සල්ලි දීලා තිබෙන්නේ. කවදද වැඩ පටන් ගන්න පුළුවන් වෙන්නේ කොට්ඨාශවල ? ඒකයි මම අහන පුශ්නය.

ඉත්දුදක හෙට්ටිආරච්චි මහතා (නිල. இந்திரதாச ஹெற்றியாரச்சி) (Mr. Indradasa Hettiarachchi)

අතිල් මූණසිංහ මහතා (නිල. அனில் முனசிங்ஹ) (Mr. Anil Moonesinghe)

හය වන මාසයේ දුන්නේ.

තව දීලා තිබෙනවා 9 වන මාසයේ 16 වනද, එක්ලක්ෂ තීස්හතර දගක් ගොඩැනැගීලි දෙකකට එවූ ලියවිලි මා ළහ තිබෙනවා. 1985 ඔක්තෝබර් මස 11 වනද තව මුදල් වගයක් තිදහස් කර තිබෙනවා. ගරු සභාපතිතුමති, මෙ මුදල් ඔක්තෝබර් මාසයේ අරගෙන ඒ අවුරුද්දේ වැඩ අවසන් කරන්න බැහැ. මේ උදවිය මේ මුදල් අරගෙන ඒවා උඩ වාඩි වෙලා නිදගෙන හිටින්න ඇති. ඒකයි, මම කියන්නේ. ඒ නිසා ගරු සභාපතිතුමනි, මම කියන්නේ මේ වගේ පුශ්නවලදී අපි බලාපොරොත්තු වෙනවා යම්කිසි පුතිපත්තියක්, යම්කිසි වැඩ පිළිවෙතක්. ඒ පිළවෙත නැති එක ගැනයි. මම මේ අවස්ථාවේදී සදහත් කරන්නේ.

ඊළහට, අද තිබෙන කුමය - දිසා ඇමති කුමය - හොදයි, තිබුණු කුමයට වඩා. නමුත් තවම වැඩ හරියට කෙරෙන්නේ නැහැ. ඒ මොකද කීවොන් දිසාපතිවරයා තමයි. දිසා ලේකම්වරයාත්. මුළු දිස්තික්කයේම වැඩ කටයුතුන්, දිස්තික් සංවර්ධන සහාවේ වැඩ කටයුතුන් යන ගැම එකක්ම ගාර වී තිබෙන්නේ ඒ දිසා ලේකම්ට හෙවත් දිසාපතිවරයාටයි. ඒ නිසා ඒ මහත්මයා කවදවත් කච්චේරියේ නැහැ. එයා හැම තැනම දුවන්න ඕනෑ. ඇයි. කාර්යාල කීයක් තිබෙනවාද බලන්න ? ඒවා හැම එකකටම යන්න ඕනෑ. ඇයි. කාර්යාල කීයක් තිබෙනවාද බලන්න ? ඒවා හැම එකකටම යන්න ඕනෑ. ඒ නිසා මම ඒ මහත්මයාට දෙස් කියන්නේ නැහැ. ඒ මොකද කිවොත් ඇත්ත වශයෙන්ම ඒ මහත්මයාට වැඩ වැඩියි. මම ඒ මහත්මයා පාර්ලිමේන්තුවේ කෑම කන කාමරේම අවුරුද්දකට අඩු ගණනේ වීසි වරක්වත් දක තිබෙනවා. ඒ වාගේම ඒ මහත්මයා හොරණත් ගත කරනවා, සැහෙන කාලයක්. අන්න ඒවා නමයි. අපට තිබෙන පුශ්න. මම දන්නවා, දිස්තික් ඇමතිවරු ඒ උදවියගේ ආසන තර කර ගත්න බොහොම කැමති බව. ඒක මනුෂෑ ගතියක්. ඒ නිසා මම ඒ ගැන දෙස් කියන්නේ නැහැ. මම කියන්නේ මෙපණෙමයි : කරුණාකර පුතිපත්තියක් උඩ වැඩ කරන්න.

මම උදහරණයක් පෙත්වන්නම්. පළාතේ මන්තුීවරයා මමයි. ඒ නිසා මගේ පළාතේ උදවිය යම්කිසි දෙයක් ඉල්ලුවාම මම ඒ ඉල්ලීම ඉදිරිපත් කරනවා. ඒ වූණාට එක්සත් ජාතික පක්ෂයේ උදවිය ඇවිත් ඒ ඉල්ලීම්වලට විරුද්ධ වෙනවා. ඒ නිසා ඒ ඉල්ලීම් පුතික්ෂේප වෙනවා. එතකොට මට හුළං ! අන්න ඒකයි. තිබෙන අමාරුකම. මම අපේ පළාතට පුස්තකාලයක් ඉල්ලුවා. නමුත් අපේ පළාතේ දිස්තික් සංවර්ධන සභා නියෝජිතයා ඇවිත් කියා තිබෙනවා, " පුස්තකාලයක් ඔනෑ නැහැ " කියා. මම හිතන්නේ ඒ මනුෂෲය ඉගෙනගෙන තිබෙන්නේ හයටද කොහෙද පමණයි. ඒ නිසා පුස්තකාල ගැන එයා වැඩිය දන්නේ නැහැ. නමුත් ඒ නිසා අපේ පළාතට අද වනු තුරු පුස්තකාලයක් නැහැ. අන්න ඒ නිසයි. හැම පුශ්තයක්ම විසදීම පරක්කු වී තිබෙනවා යයි මම කියන්නේ.

ථ්ළහට අර නාය යැම අරගෙන බලන්න. ඒ නාය යැම නිසා මගේ පුදේශයේ පාරක් යටවුණා. අවුරුදු දෙකකටවත් ඒක ශුද්ධ කළේ නැහැ. ඒ වාගේම බෝක්කුවක් කැඩුණා. අවුරුදු දෙකකටවත් ඒක ගැදුවේ නැහැ. මෙන්න මේවා තමයි, අපට තිබෙන පුශ්න. මම කියන්නේ මෙපණයි. පළාතේ මත්තීවරයා වශයෙන් අප කියන දේටත් ටිකක් ඇහුම්කන් දෙන්න. එහෙම නැතිව මේ කුමය ගෙන යන්න බැහැ. අන්න ඒකයි, මේ අවස්ථාවේදී මම විශේෂයෙන් කියා සිටින්නේ.

ආර්. එම්. අප්පුතාම් මහතා (බදුල්ල දිසා ඇමතිතුමා) (திரு. ஆர். எம். அப்புஹாமி — பதுளே மாவட்ட அமைச்சர்) (Mr. R. M. Appuhamy – District Minister, Badulla)

ගරු සභාපතිතුමිනි, ඒ ඒ දිස්තුික්කවල ඉන්න ගරු මන්නුතුමන්ලා තමන්ගේ කොට්ඨාශ සම්බන්ධයෙන් තිබෙන අඩුපාඩුකම් ගැන කරුණු ඉදිරිපත් කළා. අපේ බදුලු දිස්තුික්කය සම්බන්ධයෙන් නම් මම හිතන්නේ නැහැ. එවැනි අඩුපාඩුකම් ඉදිරිපත් කරන්න මන්තුිවරු ඉන්නවාය කීයා. ඒ කොහොම වුණත් අර ගරු මන්තුීතුමන්ලා ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් අදළ දිසා ඇමතිතුමන්ලා කරුණු පැහැදිලි කර දෙනවා ඇති.

විරුද්ධ පාර්ශ්වයේ ගරු මන්තීුතුමන්ලාම දුන් පිළිගත්තා. මේ වැඩ පිළිවෙළ ඉතාමන් සාර්ථක වැඩ පිළිවෙළක්ය, මේක තවදුරටත් කිුියාත්මක කරන්න ඕනෑය කියා.

අතීල් මුණසිංහ මහතා (නිල. அனில் முனசிங்ஹ) (Mr. Anil Moonesinghe)

සාර්ථකය කීවේ නැහැ. තිබුණට වඩා දියුණුය. තව දියුණු කරන්න ඕනෑය කියායි මම කීවේ. ආර්. එම්. අප්පූහාම් මහතා (திரு. ஆர். எம். அப்புஹாமி) (Mr. R. M. Appuhamy)

කොහොම වුණත් තිබුණාට වඩා හෙදයි. අපේ මන්තුීවරු කීවේත් දියුණය

කියලයි. කාරණය ඇත්ත. අපේ අතිගරු ජනාධිපතිතුමා කල්පනා කළා අපේ දිස්තුික්කවල මන්තුීවරුත් එක්ක එකතු වී දිසා පාලන කටයුතුවල—

රීවඩ් පුතිරණ මහතා (திரு. றிச்சட். பத்திரன) (Mr. Richard Pathirana) බදුල්ලේ හොඳ තෑ කියා ආරංචියි.

ආර්. එම්. අප්පුහාම් මහතා (திரு. ஆர். எம். அப்புஹாமி) (Mr. R. M. Appuhamy)

බදුල්ල හොද නැති හැටි බලන්න පුළුවන්, නමුන්නාන්සේ ආවොත්, එහෙම තැතිනම් අපේ මත්තීවරුත්ගෙන් ඇහුවොත්, එහෙමත් තැත්නම් කච්චේරියට ගියොත්. අපේ දිස්තුක්කය තුල ටිකක් ඇවිද්ද නම් බලන්න පුළුවන්. කොපමණ දූරට වැඩ කටයුතු කෙරී තිබෙනවාද කියා. ආවා නම් බලන්න පුළුවනි, පාරවලුන් කොයි තරම් ලක්ෂණට තිබෙනවාද කියා.

ආනත්ද දසනායක මහතා (திரு. ஆனந்த தஸநாயக்க) (Mr. Ananda Dassanayake) දඑවල මිල ගණන් ?

ආර්. එම්. අප්පූහාම් මහතා (திரு. ஆர். எம். அப்புஹாமி) (Mr. R. M. Appuhamy)

ඒ ගැනත් අපි වැඩ පිළිවෙලක් සකස් කර තිබෙනවා. ඉස්ටෝරුවක් අරගෙන දූජපත් මිනිසුන්ගේ අමු දඑ අරගෙන ඒවාට වැඩි මිලක් ලබා දෙන්නත් අපි කටයුතු කර තිබෙනවා.

අපේ බදුලු දිස්තුික්කයේ මන්තුීවරුන් ඉදිරිපත් කරන හැම යෝජනාවක් ගැනම, මුදල් වෙන් කර දෙන්න පුළුවන් පුමාණයට පසුගිය අවුරුද්දේ සාර්ථක අන්දමින් කටයුතු කර තිබෙනවා. පසුගිය අවුරුද්දේ විමධාගත අයවැයෙන් ලැබුණු රුපියල් විසිපන් ලක්ෂයත්, සංවර්ධන සභාවෙන් ලැබුණු රුපියල් විසිපත් ලක්ෂයත් යනාදී වශයෙන් ඒ ඒ ජන්ද කොට්ඨාශ සදහා ලැබුණු මුදල් සම්පූර්ණයෙන්ම වියදම් කරන්න අවස්ථාව ලබා දී තිබෙනවා.

ඒ වාගේම අපේ දිස්තීුක්කයේ මොන ව්ධියේ සංවර්ධන වැඩ කටයුතු කෙරෙනවාද කියන එක ගැන අපේ දිස්තුීක්කයේ හැම මන්තුීවරයකුටම පැහෙත අවබෝධයක් තිබෙනවා. පොදුවේ මුළු දිස්නුක්කයටම අදළ පුයෝජනවත් වැඩවලටත් අපි ඒ මුදල් වෙන් කරනවා. ඒ වගේම කොට්ඨාශයේ මත්තීුවරුත් යෝජනා කරන වැඩ කටයුතු ඒ ඒ අවශාතාවයත් අනුව ඉදිරිපත් කළාම ඒවාට අපි මුදල් වෙන් කරනවා. විශේෂයෙන්ම මෙතුමන්ලා කිව්වා අපේ දිසාපතිවරුන්ට – දිසාලේකම්වරුන්ට භාරදූර වැඩකටයුතු රාශීයක් පැවරී තිබෙනවාය කියා. නමුත් ඒ දිසාපතිවරුන්ට පුළුවන් ඒ වැඩකටයුතු උප දිසාපතිවරුන්ගේ මට්ටමෙන් ඒ කොට්ඨාශය තුළ වීමධාගත කර ඒවා කරගෙන යන්න. දක්ෂ, ඒ වාගේම පළපුරුදු නීලධාරියෙකු වන දිසාපතිතුමාගේ සහයෝගය අපට ඉතාමත්ම අවශායි. ඔහුගේ සහයෝගය ඇතිව අපේ වැඩකටයුතු පහසුවෙන් කරගන්න පුළුවන් වෙනවා.

මැතිවරණ කොට්ඨාශයක් පාසා අපි ගොස් උප දිසාපතිවරුන්, අනිකුන් නිලධාරී මහන්වරුන්, නොයෙකුන් සංවිධානවල නිලධාරීන්, ගුාමෝදය මණ්ඩල නිලධාරීන්, ගුාමසංවර්ධන සමිනි ආදී අනිකුන් සංවිධානවල තිලධාරීන් සියලු දෙනාම එකතු වී ඒ මැතිවරණ කොට්ඨාශය තුළ ඒ අවුරුද්ද ඇතුලන විමධාගත අයවැයෙන් කරන්ට බලාපොරුන්තු වන වැඩ කටයුතු ගැන දීර්ග සාකච්ඡාවක් ඒ ආසනය තුළදීම කරනවා. එතකොට ඒ වැඩකටයුතු ගැන සැහෙන විස්තරයක් කොට්ඨාශයේ මන්තුීනුමාටත්, උප දීසාපතිවරුන්ටත්, අතිකුත් සංවිධානවලත් දනගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ කොට්ඨාශය තුළ කෙරෙන වැඩකටයුතුවල යමකිසි අඩුපාඩුවක් තිබෙනවා නම් ඒ අවස්ථාවේදී ඒවා ඒ අයට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නිසා මේ වැඩපිළිවෙළ මා හිතන විධ්යට අපේ දිස්තුක්කය තුළ ඉතාමත් සාඊථකව කෙරෙනවා. අතීකුත් දිසා ඇමතිවරුනුත් බොහොම මහන්සියෙන් වැඩකටයුතු කරන බව අපි දන්නවා. නමුත් අපේ විරුද්ධ පක්ෂයේ සමහර මන්තීවරුන් ඒවා ගැන සොයා බලන්නෙ නැතිව ඇති. අපේ මැද කොළඹ තුන්වන ගරු මන්තීුතුමා (එම්. හලීම් ඉෂාක් මහතා) කොහොම කිව්වත් — එතුමාට ඒ දිසා ඇමතිතුමා පිළිතුරු දෙයි. අපි නම් අපේ දිස්තුික්කවලට වෙත් කරන ලද රුපියල් විසිපන් ලක්ෂයෙන්ම ඒ ඒ වැඩ කටයුතු කරගෙන යනවා. අපේ දිස්තුික්කයේ නම් එහෙම තත්ත්වයක් නැහැ. අපි ඔක්කොම එක විධියට මුදල් බෙදුගෙන -

එම්. හලිම් ඉෂාක් මහතා (ஜனுப் எம். ஹலீம் இஷாக்) (Mr. M. Haleem Ishak)

දින එක්කම ලැයිස්තුවකුයි මම ඉදිරිපත් කළේ. තමුන්නාන්සේට දුනගන්න පුළුවන් කවදද යොජනා කළේ, අද වන නෙක් ' එස්ටීමේට් '—

ආර්. එම්. අප්පුහාමි මහතා (திரு. ஆர். எம். அப்புஹாமி) (Mr. R. M. Appuhamy)

ඒ ගැන තමුන්නාන්සේන් ටිකක් උනන්දු වුණා නම් මම හිනනවා ඒ වැඩ ටික ඊට වඩා ලේසියෙන් කර ගන්න පුළුවන් වෙනවාය කියා.

එම්. හලිම් ඉෂාක් මහතා (ஜனுப் எம். ஹலீம் இஷாக்) (Mr. M. Haleem Ishak)

මම හැමදුමත් දෙපාර්තමේන්තුවට යනවා. නමුත් වැඩේ කෙරෙන්නෙ තැහැ තේ ?

මත්තීවරයෙක් (அங்கத்தவர் ஒருவர்) (A Member) How much have you spent up to now?

ආර්. එම්. අප්පූහාම් මහතා (திரு. ஆர். எம். அப்புஹாமி) (Mr. R. M. Appuhamy)

හුහක් දුරට ඉවර වී තිබෙනවා. අපේ කොට්ඨාශවල වැඩකටයුතු හුහක් දුරට අවසාන වී තිබෙනවා. [බාධා කිරීමක්] සියයට 20ක් නොවෙයි සියට 90ක් පමණ අවසන් කර තිබෙනවා. තමුන්නාන්සේලාට ඕනෑ තම ගිහින් බලන්න පුළුවන්. නැන්නම් වාර්තා අරගෙන බලන්න පුළුවන්. අපේ කොට්ඨාශවලට විමධාගත අයවැයෙන් ලැබෙන රුපිය<mark>ල් විසිපන් ලක්ෂ</mark>යම වාගේ යම් යම් වැඩකටයුතුවලට යොදලා අවසන් වෙන්න කිට්ටුයි. අපි නව අවුරුද්දේදී කරන්න බලාපොරොත්තු වන වැඩපිළිවෙළ සකස් කිරීම මේ අවුරුද්දේ ජනවාරි මාසයේදීම පටත් ගන්නවා. මේ මාසයේදීත් ලබන මාසයේදීන් ඒ ඒ මැතිවරණ කොට්ඨාශවල මන්තීවරුන්ගෙන් කරන්න බලාපොරොත්තු වන වැඩපීළිවෙළ ගැන යෝජනා ඉල්ලා ගෙන මේ මාස දෙක තුන ඇතුළතදී . . .

අතිල් මුණසිංහ මහතා (திரு. அனில் முனசிங்ஹ) (Mr. Anil Moonesinghe) ඔබතුමා ආරක්ෂක මුදලට දුන්නෙ නැහැ නේ ?

ආර්. එම්. අප්පුහාම් මහතා (திரு. ஆர். எம். அப்புஹாமி) (Mr. R. M. Appuhamy) නැහැ. අපි දූන්නෙ නැහැ.

රිවඩ් පතිරණ මහතා (திரு. நிச்சட் பத்திரன) (Mr. Richard Pathirana)

තමුන්නාත්සේ කරන දේම තමයි කවුරුත් කරන්නෙ. මන්තුීවරුන්ගෙ හරිගස්සනවා. අපි කිව්වෙ යෝජනා අරගෙන සැලසුම් දෙපාර්තමේන්තුවලට ගියාම ඇතිවෙන පුමාදය ගැනයි. නමුන්නාන්සේට කියන්න බැහැ බදුල්ලේ පමණක් එය හරියාකාර කෙරෙනවාය කියා. මම නම් එහෙම හිතන්නේ නැහැ.

ආර්. එම්. අප්පුහාමි මහතා (නිල. ஆர். எம். அப்புஹாமி) (Mr. R. M. Appuhamy)

අපේ කොට්ඨාශවල මන්තීුවරුන්, දිසාපතිවරුන්, උප දිසාපතිවරුන් ඒ වැඩකටයුතු ගැන නීතරම සොයා බලනවා. ඒ වගේම ගුාමෝදය මණ්ඩලවලින් සොයා බලනවා. තීබෙන සංවිධානවලින් සොයල බලනවා. වැඩියෙන්ම අපේ කොට්ඨාශවල කරන වැඩ ගාර දෙන්නේ ගුාමෝදය මණ්ඩලවලින් යෝජනා කරන සම්නි සමාගම්වලටයි. ඒ නිසා ඒ අය වැඩි උනත්දුවක් දක්වනවා. අපේ කොට්ඨාශවල හුහක් වැඩ අපි ලබා දෙන්නේ ගුාමෝදය මණ්ඩලවලටයි. එව්ට ගුාමෝදය මුණ්ඩලවල සභාපතිවරුන් සහ අනික් සංවිධානවලින් ඒ වැඩකටයුතු ගැන සොයා බලනවා. ඒ වගේම අවුරුද්ද මුලදී සකස් කරන අපේ ඒ සැලැස්ම අවුරුද්ද අත්තිම වන විට කියාත්මක කර අවසන් කර ගන්නවා. ඒ වැඩපිළිවෙළ මුළු ලංකාව පුරාම සාර්ථක අන්දමින් කෙරෙන වැඩපිළිවෙළක් බව නමුන්නාන්සේලාගේ අදහස්වලින්ම දනගන්න ලැබුණා.

අත්තවශයෙන්ම අපේ සමහර ඇමතිවරුන් අපට හුහක් බලතල ලබා දී තිබෙනවා. සෞඛෳ ඇමතිතුමාත් තවත් සමහර ඇමතිවරුන් අපට ඒ විධියට බලතල ලබා දී තිබෙනවා. ඒ වගේම අපට හැම අංශයකින්ම මීටත් වඩා බලතල ලැබෙනවා නම් අපේ දිස්තුක්කවල වැඩකටයුතු කරගෙන යාම ඉතාමන් පහසු වෙනවා. මීටන් වඩා සාර්ථක අන්දමින් අපට ඒවා කරගෙන යන්න පුළුවන් වෙනවා. සැහෙන පළපුරුද්දක් ඇති අපේ දිසා ඇමතිවරුන්ට ඒ ඒ කොට්ඨාශවල සිටින මන්තීුවරුනුන් සම්බන්ධ කරගෙන දිසාපතිවරුන්. උප දිසාපතිවරුන්, නිලධාරීන් එකතු කරගෙන වැඩකරගෙන යාම නිසා පසුගිය කාලය තුළදී ඉතාමත් හොද තත්ත්වයක් මේ දිසා ඇමති වැඩ පිළිවෙළ තුළින් ඇති වී තිබෙතවා. අපේ දිස්තුික්කයේ නම් අපට කිසිම පුශ්නයක් නැහැ. අපේ අතික් මත්තුීවරුත් ඉදිරිපත් කළ යම යම කරුණුවලටත් ඒ ඒ දිසා ඇමතිවරුන් පිළිතුරු දෙයි. මම සන්තෝෂයෙන් පුකාශ කරන්න ඕනෑ මගේ දිස්තුික්කයේ කොට්ඨාශවල ඉන්න සියලුම මන්තුීවරුන්ගේන්, දිසාපතිවරුන් සියලු දෙනාගේමන් අනික් අයගේන් සහයෝගය එකාකාරව ලැබෙන නිසා අපේ දිස්තුික්කයේ වැඩ කටයුතු සාර්ථක අන්දමින් කරගෙන යන්නට පුළුවන් වුණු බව. එසේ පුකාශ කරමින් මගේ කථාව අවසන් කරනවා.

අ. හා. 2.15

ගාමිණී ලොකුගේ මහතා (කැස්බෑව) (නිල. සැසිනේ බොැළරිය — கெஸ்பாவ) (Mr. Gamini Lokuge – Kesbewa)

ගරු සභාපතිතුමනි. දිස්තුික් අමාතනංශය වැය ශීර්ෂය යටතේ වචන කීපයක් පුකාශ කරන්නට අදහස් කරන්නේ මේ අමානනංශයෙන් අපේ කොට්ඨාශවල දියුණුවට ඉතාමත් ලොකු රුකුළක් ලැබුණ තිසයි. විශේෂයෙන්ම විපක්ෂයේ මන්නීවරු විසිනූන් අනික් මන්නීවරු විසිනුන් කියන්න යෙදුණා, මේ දිස්තුික් අමානහංශය තුළින් යම්කිසි සේවාවක් සිදු වුණාය කියා. විශේෂයෙන්ම මම අද සත්නෝෂයෙන් කියන්න කැමතියි, මේ දිස්තුික් අමාතනංශ කුමය නිසා අපි අලුතින් පාර්ලිමෙන්තුවට ආවන් අපේ කොට්ඨාශවල සංවර්ධන වැඩ ඉතාම සීසුයෙන් කර ගත්නට පුළුවන් වුණු බව. ඇත්ත වශයෙන්ම අපේ කොට්ඨාශවලට ලැබෙන ලක්ෂ විසි පහෙන් මහජනයාට අවශා විධියට වැඩ කටයුතු යෝජනා කර මහජනයාගේ ඕනෑ-එපාකම් සපුරාලන්න පුළුවන් විධියට ඒවා කිුිියාත්මක කරන්න පුළුවන් වෙනව. සමහර අවස්ථාවලදී පුංචි පුංචි පමා ඇති වුණත් අපේ කොට්ඨාශවල කටයුතු සීෂුයෙන් දියුණු කරන්න පුළුවන් වුණා. මා මන්තීවරයෙක් වුණාට පසු හැම අවුරුද්දේම අපට ලැබුණු ලක්ෂ විසි පහෙන් ශත පහක්වත් ආපසු යවන්නේ නැතිව ඒ මුදල සම්පූර්ණයෙන්ම අපේ කොට්ඨාශ සදහා වියදම කරන්න පුළුවන් වීම ගැන මම සන්තෝෂ වෙනවා. සංවර්ධන සභා අරමුදලත් වීමධාගත අයවැයේ මුදලත් සම්පූර්ණයෙන්ම වියදම් කරන්න අපට පුළුවන් වුණා. ඒ ගැන මම කොළඹ දිස්තුික් ඇමතිතුමාටත් දිස්තුික්ක අමාතනංශයේ නීලධාරී මහත්වරුන්ටත් ස්තුති කරනවා.

මෙතැතදී මන්තුිවරුන් හැටියට අපිත් යම් කිසි වැඩ කොටසක් ඉරෙ කරන්න ඕනෑ. මේ වැඩ කටයුතු පමා වන්නේ අපේ යුතුකම ඉරෙ තොකළොත් පමණයි. අපි වැඩ යෝජනා කර ඒවා කෙරෙනතුරු බලා සිටියොත් ඒ එක වැඩක්වත් කෙරෙන්නේ නැහැ. සමහර නිලධාරීන් නිසා වැඩ අතපසු වෙනවා. නමුත් අපි ඒ ස්ථානවලට ගිහින් අපේ ඇස්තමේන්තු වෙලාවට සකස් වී තිබෙනවාද, ඒවාට මුදල් වෙන් වී තිබෙනවාද, වෙලාවට ිඩ පටන්ගන්නවාද කියා බැලුවොත් අපේ කටයුතු ඉක්මණින් කර ගන්න අපට පුළුවන් වෙයි.

මේ කුමය කියාත්මක කරන විට අපට පේන එකම වරද තමයි අපට තිබෙන ලොකුම කරදරය තමයි කාර්මික නිලධාරී මහත්වරුන්ගේ පුශ්නය. අද අපේ ගම්වල වැඩ කටයුතු හුහාක් කෙරෙන්නේ ගුාමෝදය මණ්ඩලවලින්. අපේ ගම්වල සංවර්ධන වැඩවලදී ගුාමෝදය මණ්ඩලවලට පුමුඛත්වය දෙන්නය කියා තිබෙනවා. ඒ වැඩ කටයුතු බාරගෙන කරන්නය කියා ඒවාට තිබෙනවා. නමුත් ගුාමෝදය මණ්ඩලවලට මේ කටයුතු ගාර දෙන්න හුහක් කාර්මික නිලධාරීන් එංජිනේරු මහත්වරුන් කැමති නැහැ. ඒ අයට වුවමනා කරන්නේ කොන්තුාත්කරුවන්ටදී මේවා කරන්න මිසක් ගුාමෝදය මණ්ඩලවලට දී කරන්න නොවෙයි. ඒ නිසා ගුාමෝදය මණ්ඩලවලට ඒ වැඩ කටයුතු යනවාට හුහාක් ඉංජිතේරු මහත්වරුන් කරමික නිලධාරී මහත්වරුන් අකමැතියි. ඒ නිසා ඒ අය නොයෙකුත් කුමවලින් වැඩ පමා කරන්න බලනවා. නමුත් අපි ඉදිරිපත් වී ඒවා හරියාකාර බලනවා නම් ඒ කටයුතු ඉක්මණින් කරන්නට පුළුවන් වෙනවා.

මේ ඊයේ පෙරෙයිද අපේ කොට්ඨාශයේ පාරක වැඩ කටයුතු කිරීම සඳහා මම රු. 1,99,000 ක් වෙත් කළා. මාස තුතක සිට ඒ කටයුතු කරගෙන යනවා. ගිය සුමානයේ මම ගිහිත් බලන විට ඉංජ්තේරු මහත්මයා කොත්තුාත්කාරයන්ට නියෝග කරලා ගිහිත් වැඩ නවත්වත්ත කියා. අපි දත්තෙත් තැහැ. සංවර්ධන සභා ඒකකය දත්තෙත් තැහැ. අපි කවුරුවත් හේතු දත්තෙ තැහැ. මම අදත් උත්සාහ කළා දුර කථනයෙන් කතාකර මොකද වුතේ කියා බලන්න. මේවාගේ කටයුතුවලදී අපි දිස්තුක් ඇමතිතුමාට පමණක් තැත්නම් නිලධාරී මහත්වරුන්ට පමණක් වගකීම තොපවරා අපිත් ඒවාට මැදගත් වෙලා ඒ කටයුතු හරියාකාර කෙරෙනවාද කියා බැලුවොත් ඒ වැඩ හොඳින් ඉෂ්ට කරගන්න පුළුවත් වෙනවා.

අපේ කොට්ඨාශයේ වැඩ කටයුතුවලදී අප සමග ඉතාම සමීප සහයෝගයකින් අපේ කොට්ඨාශ දියුණු කිරීමට උදවු කිරීම ගැන මම කොළඹ දිස්තුික් ඇමතීතුමාටත් කොළඹ දිස්තුික් ලේකමිතුමාටත් ඒ අංශයේ තීලධාරී මහත්වරුන්ටත් ස්තුතිවන්ත වෙනවා. මේ පිළිබද ඇත්ත, සතෳය මේ කාරක සභා අවස්ථාවේදී නැගිට පුකාශ කරන්න මට යුතුකමක් තිබෙනවා. අනෙකුත් දිස්තුික්කවලත් ඒ තත්ත්වය ඇතැයි මම ෂිතනවා. මම ඒ පිළිබදව සියලු දෙනාටම ස්තුතිවන්ත වන අතර මේ කටයුතු තවත් දියුණු කිරීම සදහ දිස්තුක් ඇමතිවරුන්ට මීටන් වඩා බලය ලැබේයයි මම විශ්වාස කරනවා. අපේ කොට්ඨාශවල කෙරෙන කටයුතුවලදී සෑම මුදලක්ම දිස්තික් අමාතනංශය තුළින් බෙදා හරිනොත් අපට ඒ කොට්ඨාශවල අවශෘතාවන් මීට වඩා හොඳින් සම්පූර්ණ කරන්න පුළුවන් වෙනවා. මොකද ? අපේ කොට්ඨාශවල රජයේ ගොඩනැගිලි. රජයේ ආයතන ආදී හැම දෙයක්ම තිබෙනවා. විශේෂයෙන්ම මම යෝජනාවක් කරන්න කැමතියි. අපේ කොට්ඨාශවල පාසල් අඑන්වැඩියා කිරීමේ වැඩ හැහාක් තිබෙනවා. ඒවා ඔක්කෝම අධ්නාපන අමාතනංශයෙන් හෝ ඒ අමාතනංශයේ කාර්යාලවලිනුයි කෙරෙන්නේ. ඒ සඳහා වෙන් කෙරන මුදලුන් දිස්නුක් අමානහංශයට වෙන් කරතොත් අපට යෝජනා කරන්න පුළුවන් අහවල් පාසල් ගොඩනැගිල්ලයි අඑත්වැඩියා කරන්න තිබෙන්නේ, අහවල් පාසලටයි පුටු බංකු අඩු, අහවල් පාසලේ තමයි විදහගාරය රෙපයාර් කරන්න තිබෙන්නේ කියා. එමගින් මේ වීමධෳගත වෳාපාරය නුළින් දිස්තුික් අමාතෳාංශය තුළින් ඒවාත් නොපමාව හරියාකාර කරන්නට අපට පුළුවන්කමක් ඇති වෙනවා.

ඒ වැඩ ගැන අද අපේ අනුදුනුමක් නැහැ. ඒක වෙනත් අමාතභාංශයකින් මොන ආකාරයකින් කෙරෙනවාදයි අපි දන්නෙ නැහැ. නමුත් අවශා විදියට කෙරෙනවාය කියා නම් මට පෙනෙන්නෙ නැහැ. කොට්ඨාශයකට වෙන් කරන සැම මුදලක්ම දිස්තුික් අමාතභාංශයට වෙන් කරනවා නම්, මහා මාර්ග ගැන නම්, මහා මාර්ග අමාතභාංශයට වෙන් කරන සම්පූර්ණ මුදල් දිස්තුික් අමාතභාංශයට වෙන් කරනවා නම් මන්තුීවරයාටත්, දිස්තුික් අමතභවරයාටත් ඒකරාශි වෙලා ඒ කොට්ඨාශයේ තිබෙන ඒ වැඩවලට, ඒ මුදල් හරියාකාර වෙන් කරළා ඒ කටයුතු කරන්නට පුළුවන් වෙනවා. [බාධා කිරීමක්] සම්පූර්ණ මුදල නොවෙයි ඒ වෙන් වෙන්නෙ. නවත්තු කරන්න පමණයි. මහා මාර්ග වලට වෙන් කෙරෙන සම්පූර්ණ මුදලම දිස්තුික් අමාතභාංශයට වෙන් වෙනවා නම් අපට පුළුවන් වෙනවා ඒ කටයුත්ත නිසියාකාර කරන්න. දිස්තුක් අමාතනංශයටත් පාරවල් සඳහා මුදල් වෙන්වෙන විට. තුන් වරක්ම පාරවල්වලට මුදල් වෙන් වෙනවා. නඩත්තු මුදල දිස්තුක් අමාතනංශයෙන් වෙන් වෙනවා. සංචර්ධන සභාවෙනුන් අපි පාරවල්වලට වෙන් කරනවා. ඒ අතර පාරවල වැඩ කටයුතු කරන්න මහා මාර්ග අමාතනංශයෙනුන් දෙපාර්තමේන්තුවෙනුන් මුදල් වෙන් වෙනවා. තුන් ආකාරයකට එක විරට මේ මුදල් වියදම් වෙනවා. අපි දන්නෙ නැහැ කොයි මුදල් ද ඒ ඒ වැඩෙට සැපයුනේ කියා. රජයේ මුදල් තුන් ආකාරයකට වියදම් වෙනවා. නමුත් එකම තැනකට මේ මුදල එනවා නම් එක ඇස්තමේන්තුවකීන් පුළුවන් වෙනවා ඒ පාර හරිගස්සන්න.

ඒ වාගේමයි රජයේ ගොඩනැගිලිවලට වෙන් වෙන මුදලත්. ඒ මුදල් ඔක්කොම දීස්තුික් අමාතෲංශයට වෙන් වෙනවා නම් අපට ඒ දිස්තුික් අමාතෲංශයට වෙන් වෙනවා නම් අපට ඒ දිස්තුික් අමාතෲංශ තුළින් ඒ කටයුතු කරන්න පුළුවන් වෙනවා. ලක්ෂ 25 න් අපි විශාල වැඩ කොටසක් අපේ කොට්ඨාශවල ඉෂ්ට කර ගන්නවා. මොකද, අපි දන්නවා අවශෘ පුමාණය කොතෙක්ද, එය අවශෘ වන්නේ කොතැනටද ආදි කරුණු. එනිසා රජයෙන් වෙන් කෙරෙන සියලුම මුදල් අපේ කොට්ඨාශවලට වෙන් කෙරෙන සියලුම මුදල් – වාර් මාර්ගවලට වුනන් – දීස්තුික් අමාතෲංශයටම වෙන් කෙරෙනවා නම් ඒ දිස්තුික් අමාතෲංශ මගින් මීට වඩා විශාල වැඩ කොටසක් ඉෂ්ට කර ගන්නට පුළුවන් වෙයි කියා මම විශ්වාස කරනවා. පසුගියි කාලයේ අපේ දිස්තුික් අපේ වැඩ කටයුතු ඉතාමන්ම සාර්ථකව ඉටු කරවා ගන්නට පුළුවන් වුණා.

මම මන්තී ධුරයට පත්වෙන්නට පුථමයෙන් අපේ කෙටඨාශයේ ලක්ෂ 25 න් ලක්ෂ 15 කට වඩා එක අවුරුද්දකවත් පාවිච්චි කර තිබුණෝ නැගැ. හැම අවුරුද්දකම ලක්ෂ 25 න් ලක්ෂ 15 යි නැත්නම්, 16 යි පාවිච්චි කර තිබුණෝ ඉදහැ. හැම අවුරුද්දකම ලක්ෂ 25 න් ලක්ෂ 15 යි නැත්නම්, 16 යි පාවිච්චි කර තිබුණෝ ඉතුරු සල්ලි ඔක්කොම ආපසු ගිහිල්ලා තිබුණා. නමුන් මම මන්තීවරයකු වශයෙන් පත්වූතාට පසුව සන්නෝෂයෙන් කියන්න කැමතීයි දිස්තීක් ඇමතිතුමාගේ සහයෝගය නිසා හැමදම ලක්ෂ 25 ටත් වැඩිය අපේ කොට්ඨාශයේ කටයුතුවලට හැම අවුරුද්දකම යොදවන්නට අපට පුළුවන් වූ බව. එමතීසා මේ දීස්තීක් කුමය නව නවත් විමධාගත කර අතිකුත් අමාත්‍‍ණාශය තුළින් වියදම් කරන්නට වැඩ කටයුතු කළොත් අපිට මීට වඩා විශාල වැඩ කොටසක් මීට වඩා අඩු මුදලකින් ඒ ඒ කොට්ඨාශවලට කර ගන්නට පුළුවන් වෙයි කියා මම වී ශ්වාස කරනවා. ඒ නිසා මේ වනපාරය නව තවත් දියුණු වෙලා. මේ කටයුතු නව නවත් විමධාගෙන කරන්නට අවස්ථාව ලබා දෙන්න කියා ඉල්ලමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

# එන්. ඒ. සෙතෙවිරත්ත මහතා (කැගල්ල දිසා ඇමතිතුමා) (திரு. என். ஏ. செனெவிரத்ன — கேகாலே மாவட்ட அமைச்சர்) (Mr. N. A. Seneviratne – District Minister, Kegalle)

ගරු සභාපතිතුමනි, මා විශේෂයෙන්ම ස්තුති කරන්න කැමතියි දිස්තුික් අමාතහාංශ පිළිබදව කරුණු දක්වූ හැම මන්තුීවරයකුටම. සුඵ සුඵ අඩුපාඩුකම් පෙන්වූවත්, විරුද්ධ පක්ෂයෙන් මෙනෙක් කථා කළ හැම මන්තුීවරයෙක්ම මෙම කුමය පැසසුමට ලක් කළා. මෙම කුමය පැසසුමට ලක් වන විට, මම නමුන්නාන්සේට කියන්නට කැමතියි. අතිගරු ජනාධිපතිතුමාට ඒ පැසසුම කෙළින්ම යන බව. එතුමායි පළමු වනාවට මේ රටේ දිස්තුික් අමාතහාංශ කුමය ආරම්භ කළේ. නමුන්නාන්සේ දන්නවා ඇති මීට පෙර දිස්තුික්කයේ විධායක බලය පැවතුණේ දිසාපතිතුමා අතේ බව. දිසාපතිතුමා වෙත පැවති විධායක බලය ජනතාවට හුගක් ඇතින් පිහිටි එකක්. අතිගරු ජනාධිපතිතුමාට වුවමනා වුණා මේ විධායක බලනල ජනතාවට සමීප වන අයුරු දේශපාලන නායකත්වයට පවරන්න.

ආනත්ද දසනායක මහතා (திரு. ஆனந்த தஸநாயக்க) (Mr. Ahanda Dassanayake) දේශපාලන අධිකාරියක් තිබුණා.

එන්. ඒ. සෙනෙවිරත්න මහතා (නිල. என். ஏ. செனெவிரத்ன) (Mr. N. A. Seneviratne)

දේශපාලන අධිකාරිය තිබුණේ තමුන්නාන්සේලාගේ කාලයේ. ඒ දේශපාලන අධිකාරිය දිස්තික්කයේ යම් යම් වැඩ කළා පමණයි. ඒ හැර වෙනත් බලනල දේශපාලන අධිකාරියට තිබුණේ නැහැ. නමුන් දිස්තික් අමාතනංගය වැවස්ථාගත අයායතනයක්. වැවස්ථාවෙන්ම බලය පවරා තිබෙතවා දිස්තුික් අමාතනංශයට. ඒ කාලයේ එහෙම එකක් තිබුණෙ නැහැ. අගමැතිතුමිය පත් කළා, දේශපාලන අධිකාරීවරයා. ඔහු සාමානෘයෙන් එක එක වැඩවලට සල්ලි වෙත් කර දුන්නා. එපමණයී වුණේ. ඊට වැඩි බලයක් තිබුණෙ නැහැ. අද පවතින කුමය අනුව ජනතාවට කිට්ටූ කර තිබෙනවා විධායක බලය, ජනතාව විසින් තේරු නියෝජ්නයෙකුට බලතල පවරලා. මෙය මේ රටේ දිස්තුික් මට්ටමට පරිපාලනය විමධාගත කිරීමට අතිගරු ජනාධිපති උතුමාණන් ගත් පියවරක් යයි මම කියනවා.

මත්තීවරයෙක් (அங்கத்தவர் ඉருவர்) (A Member) තව වරක් කියන්න.

එන්. ඒ. සෙතෙවිරත්ත මහතා (නිල. என். ஏ. செனெவிரத்ன) (Mr. N. A. Seneviratne) ඔව්, හොදට අහගන්ත.

දිස්තුික් ඇමතිවරයෙක් සතුව තිබෙනවා සම්බන්ධකරණය, විමධාගත අයවැය පාලනය, පුතිපත්තිමය තීරණ දීම සහ සමහර අවස්ථාවලදී අධික්ෂණ කටයුතු කිරීම, ඒ සියළු දේම තිබෙනවා. සම්බන්ධකරණය අනුව විමධාගත අයවැය පාලනය කරන දිස්තුික් කොම්වියේ සභාපති වශයෙන් දිස්තුික් ඇමතිවරයා කටයුතු කරනවා. කෘෂිකර්ම කොම්වියේ සභාපති වශයෙන් දිස්තුික් ඇමතිවරයා කටයුතු කරනවා. හොමාර්ග දිස්තුික් කොම්වියේ සභාපති වශයෙන් දිස්තුික් ඇමතිවරයා කටයුතු කරනවා. දිස්තුික් ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසක වශයෙන් දිස්තුික් ඇමතිවරයා කටයුතු කරනවා. මේ අනුව සංස්කෘතික වශයෙන්, පාලන තාන්තුික වශයෙන් හා කෘෂිකාර්මික අංශයෙන් වැදගත් වන හුහක් කොම්විවල සභාපතිවරයා වශයෙන් දිස්තුික් ඇමතිවරයා කටයුතු කරනවා. ගරු සභාපතිතුමති, මෙයින් බලාපොරොත්තු වන්නේ දිස්තුික් සංවර්ධනය වේගවත් කිරීමයි. අන්න ඒ පරමාර්ථය පිටයි, දිස්තුික් අමාතභාග ඇති කළේ.

නුහක් අය පෙන්නුම් කරනවා දිසාපනිතුමාට වැඩ වැඩි නිසා දිස්නුක් ලේකම් වශයෙනුන් වැඩ කිරීම සුදුසු මදී. ඒ නිසා දිස්නුක් අමාතෲංශයට වෙනම ලේකම්වරයෙක් ඇති කළ යුතුයි කියා. නමුත් දිස්නුක් අමාතෲංශයන් කව්වේරියත් ඒකාබද්ධ වන ආයතනයි. එකම දිස්නුක්කයක විධායක බලතල තිබෙන නිලධාරීන් දෙදෙනෙක් එකම අංශයකට පත් කළොත් ඒක කැද හැළියක් වන්නට පුළුවන්. ඒ දෙදෙනා බෙලී කපා ගන්නට පුළුවන්. පාලනයට විශාල අවහිරයක් වන්නට පුළුවන්. එමෙන්ම අද පවතින කුමය අනුව දිසාපතිතුමා දිසා ලේකම්තුමා වශයෙනුත් කටයුතු කිරීමේදී කිසීම තැනක කිසීම අවහිරයක් සිදු වී නැහැ. ඒ නිසා දිසාපතිවරයා දිස්නුක්කයේ දිසා ලේකම්වරයා වශයෙනුත් කටයුතු කිරීම ඉතා වැදගත් යයි මම කියනවා.

ම්ළහට තවත් කාරණයක් කියන්න කැමතියි. අවුරුද්ද අවසාන වන ඔක්තෝබර් නොවැම්බර් මාසවල සෑම මන්තුීවරයෙකුටම අයිතියක් තිබෙනව ඊළහ අවුරුද්දේ දිස්තික් සංවර්ධන සැලැස්ම සකස් කරන්නට යෝජනා ඉදිරිපත් කරන්නට. නමුත් මේ රටේ මුල්බැසගත් ගතානුගතික සිරිතක් තමයි. දේශපාලන පක්ෂ කුමය උඩ නමන්ට හිනවත් ගම්වලට පමණක් වැඩ කිරීම. එය එක්තරා කාලයක මන්තුීවරුන් තුළ තිබුණු නරක පුරුද්දක්. මේ ගේතුව නිසා දිස්තික් ඇමතිවරයාට සාමානෲයෙන් බලතල තිබෙනවා, ගම්බද ජනතාවගෙන්, ස්වේචජා අංශවලින් හා ශාම සංවර්ධන අංශවලින් සාමානෲයෙන් ඒ ගම්වල අඩුපාඩු පිළිබදව යම් යම් අවස්ථාවලදී විමසන්නට. ඒ කෙසේ වෙනන් සෑම යෝජනාවක් පිළිබදවම ඒ දෙපාර්තමේන්තු පුධානියා යෝගෲනා වාර්තාවක් දෙන්නට ඕනෑ. මහජනතාවගේ මුදලින් මේ රට සංවර්ඛනය කරන විට අපි බලන්නට ඕනෑ. අපි දෙපාර්තමේන්තු මටටමනීන් යෝගෲනා වාර්තාවක් ඉල්ලන්නේ. ඒ නිසයි. අපි දෙපාර්තමේන්තු මටටමනීන් යෝගෲනා වාර්තාවක් ඉල්ලන්නේ.

අපේ මැද කොළඹ ගරු මන්තුීකුමා, නැහැ කලවානේ ගරු මන්තුීතුමා (සරන් මුත්තෙට්ටුවෙගම මහතා) කිව්වා පාසලක් පිළිබදව, පාසලක් ගොඩනගන විට අධභාපන අධාක්ෂකුමා යෝගානා සහතිකයක් දෙන්නට ඔතැ. එම්. හලිම් ඉෂාක් මහතා (ஜனப் எம். ஹலீம் இஷாக்) (Mr. M. Haleem Ishak)

මම එක පාසලක් ගැන නොවෙයි, පාසල් රාශියක් ගැන කිව්වා

අ. හා. 2.30

එන්. ඒ. සෙනෙවිරන්න මහතා (திரு. என். ஏ. செனெவிரத்ன) (Mr. N. A. Seneviratne)

I am referring to the hon. Member for Kalawana.

පාසල් ගොඩනැගිල්ලක් ඉල්ලන විට අධාාපන දෙපාර්තමේන්තුවේ පුධානීයා හැටියට දිස්තුික් අධාාපන අධාක්ෂතුමා යෝගානා වාර්තාවක් දෙන්නට ඕනෑ, පාසලේ සිටින ශිෂෳ සංඛෞව අනුව මේ ගොඩනැගිල්ල අවශායි කියා. අන්න ඒ යෝගානා වාර්තා උඩයි, මිල ගුණන් ලබා ගෙන ඇස්තමේන්තු සකස් කරන්නේ. ඇස්තමේන්තුවක් සකස් කරන්නට මාසු 9ක් යනවා යයි කවුරු කිව්වන් මට එය පිළිගන්න අමාරුයි. ඔක්තෝබර් මාසයේ තමයි, වැඩ යෝජනා දෙන්නේ. ජනවාරි මාසයේදීයි දිස්තුක් සංවර්ධන සංලැස්ම සකස් කරන්නේ. අඩු ගණනේ මාර්තු අපේල් වන විට ඒ වැඩ පටත් ගත්තට සිදු වෙනවා. නමුත් දීසා අමාතනංශයක් තිබුණත්, ගරු මත්තීතුමත්ලාට සම්පූර්ණ බලතල තිබෙනවා, ආසන මට්ටමෙන් තම වැඩකටයුතු කරගෙන යන්නට. අපේ අතිගරු ජනාධිපතිතුමා විරුද්ධ පාර්ශ්වයේ හෝ වේවා ආණ්ඩු පාර්ශ්වයේ හෝ වේවා සැම මන්තීුවරයකුටම සාධාරණය ඉෂ්ට කර තිබෙනවා. එතුමා ජ්ප් රථයක් මෙන්ම ඊට අවශා ඩිසල් ආදියන් ලබා දීමට කටයුතු යොදමින් මන්තුීනුමන්ලාට නම ආසනයේ වැඩ කටයුතු කරගෙන යන්නට සම්පූර්ණ නිදහස දී තිබෙනවා. එසේ ලබා දී තිබෙන්නේ අවශා නම්, වැඩ පරීක්ෂා කර බැලීමාදී කටයුතුවල යෙදෙන්නටයි.

**ඊ**ළහට, ගරු මන්තීුතුමන්ලාට පුළුවනි, ආසන මට්ටමෙන් පුගති සමාලෝවන රැස්වීම් පවත්වන්නට.

We have a progress review meeting every month. In every electorate we have progress review meetings. We have a district co-ordinating committee and the District Ministers chair these district co-ordinating committees. We question all the officials at these committees. You can question your officers in the electorate. You can summon the district officers and question them and find out whether they are doing the work or not. Why can you not do that?

එම්. හලිම් ඉෂාක් මහතා (ஜனுப் எம். ஹலீம் இஷாக்) (Mr. M. Haleem Ishak)

I had to speak to the Hon. District Minister of Colombo and he had to speak on so many occasions to the officials to get the estimates.

එන්. ඒ. සෙනෙවිරත්ත මහතා (திரு. என். ஏ. செனெவிரத்ன) (Mr. N. A. Seneviratne)

අනුව ගරු මන්නීතුමන්ලාට පුළුවති, ආයන මට්ටමෙන් සම්බන්ධීකරණයක් ඇති කර ගෙන කටයුතු කරන්නට. එම නිසා දිස්තුීක් ඇමතිතුමාට දෙස් කියන්නට පුළුවන්කමක් නැහැ. දිස්තුික් ඇමතිතුමාට කවදවත් කීයන්නේ නැහැ -

එම්. හලිම් ඉෂාක් මහතා (ஜனப் எம். ஹலீம் இஷாக்) (Mr. M. Haleem Ishak)

මම දිසා ඇමතිතුමාට දෙස් කිව්වේ නැහැ. පුශංසා කළා. එතුමාගේ ආධාර ලබා ගන්නට මට සිදු වුණා. රජයේ නිලධාරීන් ලවා වැඩ ඉක්මන් කරවා ගත්තට

එන්. ඒ. සෙනෙවිරත්න මහතා (திரு. என். ஏ. செனெவிரத்ன) (Mr. N. A. Seneviratne)

තමුන්තාන්සේ දෙස් කිව්වායයි කියනවා නොවෙයි. මම කිව්වේ තමන්ගේ ආසනයේ සම්බන්ධිකරණයක් ඇති කරන්නට පුළුවන්කම තිබෙන්නේ ම<mark>න්තීුවරයාට බවයි. දිසා ඇමතිවරු කවදුවත් වීරුද්</mark>ධ වෙන්නේ නැහැ. අමතාප වෙන්නේ නැහැ. අකමැති වෙන්නේ නැහැ. තමන්ගේ ආසනවල එවැනි සම්බන්ධීකරණයක් ඇති කරනවාට. එවැනි සම්බන්ධීකරණයක් ඇති කර ගත්තාම, ඇස්තමේන්තු පුශ්න, වැඩ ඉක්මන් කිරීමේ පුශ්න, මේ ආදී සැම දෙයක්ම නිරාකරණය කර ගත්තට පුළුවත් වෙතවා.

88

ඊළහට, අද කච්චේරි කුමය හෝ දිස්තුක් අමාතනංශ කුමය ගත්තත්, <mark>දිසාපතිතුමා නැතිනම් දිස්තුික් ලේකම්තුමා එහි ක</mark>ටයුතු ස<mark>ද</mark>හා පන් කර සිටියත්, දිස්තුක්කයේ හැම දෙයකටම දිසාපතිතුමා යන්නට ඕනෑය කියා මම කියන්නේ නැහැ. එතුම යටතේ උප දිසාපතිවරුන්, පාදේශීය මට්ටමේ තීලධාරී මහත්වරුත්, ක්ෂේතු නීලධාරී මහත්වරුත් ඉන්නවා. ඒ වාගේම සැම කච්චේරියකට අතිරේක දිසාපතිවරුන් දෙන්නෙක් හා ඉඩම් අංශයේ අතිරේක දිසාපතිවරයකුත් ඉන්නවා. මේ සෑම අංශයකම පුධානීන් ඉන්නවා. එම නිසා යම් කෙනෙක් කියනවා නම්, දිසාපතිතුමා, දිස්තුක් ලේකම් වශයෙන් කටයුතු කිරීම සූදුසු තැත කියා, මම ඒ මන්තුීතුමන්ලාට කියනවා, දිසාපතිවරයා දිස්තුක් ලේකම් වශයෙන් කටයුතු කිරීම ඉතාම සුදුසු කුමයක්

**ඊළහ**ට, කලවානේ මන්තීුතුමා (සරත් මුත්තෙට්ටුවෙගම මහතා) කිව්වා, දිසා ඇමතිවරුන්ට වැඩ කරන්නට හොද කාර්යාල අවශා බව. මගේ කාර්යාලයට කෙතෙක් ගියොත් සමහර විට පැයක් ඇතුළේ ඉන්න විට, පැය හාගයක් එළියට ගිහින් එන්න ඕනෑ. ඒ තරම් සැප පහසුකම් අඩුවයි අපේ කාර්යාල පවත්වාගෙන යන්නේ. නමුත් අපේ ආණ්ඩුවේ කාගේවත් හැඟීමක් නැහැ. පහසුකම්වලින් යුත් කාර්යාල ලබා ගැනීම ගැන. අපේ කාර්යාලවල පහසුකම් තිබුණත් නැතත්, අප බලාපොරොත්තු වන්නේ වැඩ කරගෙන යාමට පමණයි. සැප පහසුකම් බලාපොරොත්තුවෙන් වැඩ කරගෙන යන්නට අපහසුයි. සාමානෳ ජනතාවන් දුක් විදිනවා නම්, පාලකයොත් දුක් විදින්න **ඔනැ. කමකටොඑ විදින්න ඔනැ. ඒ මැද්දෙයි රට සංවර්ධනය කරන්නට** පුළුවන් වෙන්නේ. අන්න ඒ අන්දමට අප හැම දෙනාම රට සංවර්ධනය කරගෙන යන්නට බලාපොරොත්තු වෙන්න ඕනෑ. විශේෂයෙන්ම අපේ ගරු මන්තීතුමන්ලාට ස්තුතීවන්ත වෙනවා, දිස්තීක් අමාතහංශය ගැන හැහීමකින් කථා කිරීම ගැන. අපේ මතුගම මන්තීුතුමා (අනිල් මුණසිංහ මහතා) කිට්වා. දිස්තුක් අමාතනංශ වැඩ කටයුතු තවත් පුළුල් අන්දමට ගෙන යන්නට ඕනෑය කීයා. ඇත්තෙන්ම දිස්තුික් අමාතෲංශ කටයුතු සම්බන්ධයෙන් එවැනි පැහැදීමක් එතුමා තුළ ඇතිවීම ගැන මගේ සන්තෝෂය පුකාශ කරමින්, මෙම අවස්ථාව ලබාදීම ගැන නමුන්නාන්සේටත් ස්තුති කරමින් මගේ කථාව අවසන් කරනවා.

ආනන්ද දසනායක මහතා

(திரு. ஆனந்த தஸநாயக்க)

(Mr. Ananda Dassanayake)

ගරු සභාපතිතුමනි, මෙම අමාතනංශවල වැය ශීර්ෂ ඒ තරම් විශාල නොවුණත් ලංකාවේ පුමාණය අනුව සලකන විට එහි විශාලන්වයක් දකින්නට තිබෙනවා. මේ අනුව දිසා ඇමතිවරුන්ට කරන්නට කිසියම් වැඩ <mark>කොටසක් නියම කර තිබෙනවා. එ</mark>ම වැඩ කොට<mark>ස හ</mark>රියාකාරව ඉටු කරනවාද නැද්ද කියා විපරම් කර බැලීමයි අපේ වැයම. අපේ දිස්තුික්කයේ වැඩ කෙරුණාද නැද්ද කියන එක ගැන විගුහයක් කරන්නට මම බලාපොරොත්තු වන්නේ නැහැ. සමහර අවස්ථාවලදී මට සුළු අඩුපාඩුවක් ඇති වුණත් හොද හිතහවකින් පිළිගන්නා දිස්තුක් අමාතෳවරියක් සිටින නිසා මම සන්නෝෂ වෙනවා. අපි දෙදෙනා සමහර අවස්ථාවලදී එකට වැඩ කර තිබෙනවා. මගේ සම්පූර්ණ සහයෝගය ඒ අවස්ථාවලදී එතුමියට දී තිබෙතවා.

දීස්තුික් අමාතෲංශ කුමය 1972 ආරම්භ කළ දේශපාලන අධිකාරියේ උසස් පියවරක් හැටියට අපට අද සලකන්නට සිදු වී තිබෙනවා. එය උසස් පියවරක් වුණත් එය සම්පූර්ණ වෙන්නටත්, එයින් නියමින වැඩ කොටසක් කෙරෙන්නටත් නව සම්පූර්ණ කරගන යුතු අඩුපාඩුකම් රාශියක් තිබෙන බව මට පෙනෙනවා. මේ දිස්තුක් අමාතනංශයේ එක පැත්තකින් සංවර්ධත සහා අංශය තිබෙනවා. මහජන ජන්දයෙන් ඒ සංවර්ධන සභාවලට සභාපතිවරයෙක් වෙනමම තේරෙනවා. ඊළහට මහජන ජන්දයෙන් තේරෙන මන්තීුවරුන්ගේ සංවිධාන දිස්තිුක් අමාතභංශයට එනවා. ඒ අනුව මෙහි කොටස් දෙකක් තිබෙනවා. ඊළහට ගුාමෝදය මණ්ඩල කුමය එනවා. එය පාදෙශීය මණ්ඩලවලින් ඇවිදින් දිස්තුික් මණ්ඩලවලට එකතු වෙනවා. ඒ නිසා මෙහි අංශ කීපයක පටලැවීමක් තිබෙනවා. මේ පටලැවීමේදී දිස්තුික් අමාතුහංශයේ ලේකම් වශයෙනුත්, සංවර්ධන සභාවේ ලේකම් වශයෙනුත්, දිසාපතිවරයා වශයෙනුත් සිටින පුද්ගලයාට තුන් ආකාරයකින් වගකියන්තට සිදු වෙනවා. දිසාපතිතුමාට ඒ විධියට වැඩ අධිකවීමක් නැහැයි කියා කැගල්ලේ ගරු දිසා ඇමතිතුමා කිව්වා. ඒක නම් පිළිගන්නට බැහැ. වැඩ අධිකරීමටත් වඩා එතැන තිබෙන්නේ වගකීමක්. වගකීම් වශයෙන් කල්පනා කර බලනවිට මුළු දිස්තුක් අමානභාංශයේ වියදමටත්, ඒවායේ ගණන් හිලව සම්බන්ධවන්, ඒවාගේම සංවර්ධන සභාවේ ගණන් හිලව් සම්බන්ධවත්, <mark>ගුාමෝදය මණ්ඩල සම්බන්ධවත් මේ සැම එකකම සැම වියදමක් ගැනම</mark> වගකීම තිබෙන්නේන්, ඒවායේ කුියාකාරිත්වය පිළිබඳ වගකීම තිබෙන්නේන් දිසාපතිවරයාටයි. එහෙම නම් දිස්තුික් අමාතෲංශ කුමය තිබුණත් ඒ පුදේශයේ වගකිවයුතු පුද්ගලයා වෙන්නේ එතුමායි. මට පෙනෙන හැටියට මේ සැම දෙයක් ගැනම සම්පූර්ණ බලය තිබෙන්නේ දිස්තුික් ලේකම්තුමාටයි. එතුමාගේ බලයක් නැතිව, අනුමැතියක් නැතිව කිසිම <mark>ම</mark>ුදලක් වියදම කරන්නට බැහැ. අපි එය පිළිගන්න ඕනෑ. ඔහු නවදුරටත් ඒ පුදේශයේ ගිණුම මණුම තබන පුධාන නිලධාරියා බව අපට පෙනෙනවා.

එන්. ඒ. සෙනෙවිරත්න මහතා (නිලං என். ஏ. செனெவிரத்ன) (Mr. N. A. Seneviratne) " විරිප් එකවුත්විත් ඔරිපිසර් "

ආතත්ද දසතායක මහතා (திரு. ஆனந்த தஸநாயக்க) (Mr. Ananda Dassanayake)

ඔව ! " විfජ එකවුන්ටින් ඔfපිසර ". ඒක නමයි මමන් කියන්නේ. එගෙම නම් වගකීම තිබෙන්නේ එතුමාටයි. දිසාපතිවරයාට වැඩ වැඩිවීමක් නැහැයි කියා කැගල්ල ගරු දිසා ඇමතිතුමා කිව්වා.

එන්. ඒ. සෙනෙවිරත්න මහතා (නිල. ුණ ஏ. செனெவிரத்ன) (Mr. N. A. Seneviratne) නැහැ! නැහැ! ඒක වැරදියි.

ආතන්ද දසනායක මහතා (නිල. ஆனந்த தஸநாயக்க) (Mr. Ananda Dassanayake) ඒ අයට තමයි වැඩ තිබෙන්නේ.

එන්. ඒ. සෙතෙවිරත්න මහතා (නිල. என். ஏ. செனெவிரத்ன) (Mr. N. A. Seneviratne)

ගරු සභාපතිතුමනි, ඒ කීම වැරදීයි. මම කිව්වේ දීසාපතිතුමාට වැඩක් තැති එකක් ගැන නොවෙයි. දීසාපතිතුමාන්, දිස්තුක් ලේකම තුමාන් දෙදෙනෙක් නොවිය යුතුයි, කියන එකයි. එහෙම වූණොත් දිස්තුික්කයේ පරිපාලනයේදී එය ලොකු අවුලක් වෙනවාය කියන එකයි මම කිව්වේ. තමුන්තාන්සේ ඒක තේරුම් ගන්න ඔතු.

ආතත්ද දසතායක මහතා

(திரு. ஆனந்த தஸநாயக்க) (Mr. Ananda Dassanayake)

හොදයි, තමුන්තාත්සේ එහෙම කියනවා තම් මම එය පිළිගත්තම්. තමුන් වෙනස් කරන්නට සිදු වන අවස්ථාවත් තිබෙනවා. දිස්තික් අමානාංශ කුමයේ බලනලවල, තිබෙන අඩුපාඩුකම් අපි තවදුරටත් සාකච්ඡා කළ යුතුයි. වලිව්ව ගසන එක නෙවෙයි වූවමතා කරන්නේ. එහි තිබෙන වැදගත් අඩුපාඩුකම පෙන්වන්න ඕනෑ. අඩුපාඩු පෙන්නා ඒ අඩුපාඩුකම් රජයෙන් සම්පූර්ණකර ගන්නට පුළුවත්ද ? නීතිරීති අඩු නම් ඒවා සම්පූර්ණ කර ගන්නට පුළුවන්ද ? ඒවා වෙනස් කරන්න පුළුවන්ද ? ඒක මොන විධ්යකින්ද වෙනස් කරන්නේ ? කච්චර්රි කුමය සම්පූර්ණයෙන් අහෝසි කරන්න පුළුවන්ද, කව්වේරි කුමයේ තවමත් ඉතිරිව තිබෙන බාධක මොනවාද ? තවමත් ඒවා මේ කුමයට බලපානවාද ? අන්න ඒ පිළිබදව අපි කවුරුවත් මෙතනදී කතා කළේ නැහැ. ඒ නිසා මම ඒ ගැන කණගාටු වෙනවා.

දනට පත්වෙලා ඉන්න දිස්තුික් ඇමතිවරු. ඇමතිවරියන්. මම හිතන හැටියට ඒ අයගේ යුතුකම් ඉෂ්ඨ කිරීමට හුහක් උත්සාහ ගන්නවා ඒ ගැන අපි පුශ්න කරන්නේ නැහැ. ඒ අයටත් බෙරෙන්න බැහැ. යුතුකම් ඉෂ්ඨ නොකලොත් විවේචනයට භාජනය වෙනවා. මන්තුීවරුන්ගේ විවේචනවලට භාජනය වෙනවා, සංවර්ධන සභාවේදී විවේචනය වෙනවා, ගුමෝදය මණ්ඩල වලදී විවේචනය වෙනවා. එපමණක් නොවෙයි. සමහර විට තිලධාරීන්ගේ විවේචනයටත් ලක් වෙනවා. ඒ නිසා ඒ අයට මගහරින්න බැහැ. ඒ පුශ්න වලින්. ඔවුන් බැදිලායී ඉන්නේ. මේ කුමය ඉදිරියට ගෙන යාමට මොන පියවරවල් අනුගමනය කල යුතුද ? මොන විධියේ තැන් අපට සකස් කරන්න අවශාව තිබෙනවාද ? අවශා නීතිරීති මොනවාද ? මෙන්න මේ කරුණු ගැන ඉදිරියේදී මීට වඩා සැළකීල්ල යොමු කළ යුතුය කියන එකයි මගේ ගැහීම.

මම හිතත හැවියට තවම අඩුපාඩු රාශියක් තිබෙතවා, මේ කුමය තවමත් පවතින්නේ හාණ්ඩාගාරයේ නීතිරීති වලට අනුවයි. ඒ තිබෙත සමහර නීතිරීති වලින් අපට බාධක පැමිණෙනවා නම්, කළින් කවිවේරි කුමයට තිබුණු බාධකම වගේ, එගෙම නම් මේ කුමයෙන් විශාල වෙනසක් වී තිබෙනවාය කීයා අපට කියන්න බැහැ. අපි අවශා වෙනස් කිරීම ඇති කළ යුතුයි. ඒ වෙනස් කිරීම තමයි අපට උවමනා කරන්නේ, ඉදිරියට එන ජනතාවක් හැටියට. ඒ වෙනස් කිරීම් වලින් බාධාවක් වන්නේ නැහැ.

ඒ දුර්වලකම් තමුත්තාන්සේලාගේ නොවෙයි. ඒ දුර්වලකම් ඇති වි තිබෙන්නේ නීතිරීති සකස් කිරීමේදීයි. බලය විමධාගෙන කිරීමේදී යම්කියි බාධක මතු වනවා නම්, අපි සියළු දෙනාම එකතු වී ඒවා නැති කළ යුතුයි. දිස්තික් අමාතනාංශ කුමය වර්ධනය වන විධියට, ඒවාගේම වැඩ කටයුතු ඉක්මණින් කරන්න පූළුවන් අන්දමට, එලදයි වන අන්දමට ඒක වෙනස් කළ යුතුයි. අන්න ඒ ටික සකස් කළොත්, මම හිතනවා දිස්තික් අමාතනාංශ වලින් මට වඩා වැඩි පුයෝජන ගන්න පූළුවන් වෙව් කියා.

අපේ දිස්තුක්කය තිබෙන්නේ වතුකරයේ. අපේ දිස්තුක් ඇමතිකුමියට මම කියන්නේ, අපට තිබෙන එකම පුශ්නය ඉඩම නැතිකම බවයි.

මත්තීවරයෙක් (அங்கத்தவர் ஒருவர்) (A Member) ඇහෙත්ත කියන්න.

ආනන්ද දසනායක මහතා (திரு. ஆனந்த தஸநாயக்க) (Mr. Ananda Dassanayake)

ඉඩම් නැති නිසා අපේ ජනතාව ලොකුම අමාරුවකයි වැටිලා ඉන්නේ. වලපතේ ආසනයෙන් එහෙමයි. කොත්මලේ ආසනයෙන් එහෙමයි. නුවරඑළිය ආසනවලන් එහෙමයි. හභුරන්කෙනන් එහෙමයි. මේ ආසනවල තිබෙන ලොකුම අඩුපාඩුව ඉඩම් නැතිකමයි. මේ පුදේශවල ඉඩම් කච්චේරි පැවැත්විය යුතුයි. උඩරට ගැම් කොමිසමට අනුව. මම හිතනවා මේ කරුණ ගැන ඒ පුදේශවල දිස්තුික් ඇමතිවරු සළකා බැලිය යුතුය කියා.

උඩරට ගැම් කොමිසම ආදියෙන් අපි උදගරණ ගත යුතුයි. ඒ පුදේශවල ජනතාව පදිංචි කරවීමෙන්, ගම් පුළුල් කිරීමෙන්, වහපාර ආරම්භ කළ යුතුයි. එහෙම කරන්නේ නැත්නම් මම හිතනවා ඒක අපි කරන අපරාධයක්ය කියා අපේ බාල පරම්පරාවට. විශේෂයෙන්ම මම ඉල්ලනවා, "Kandyan Peasantry Commission" එකට, උඩරට ගැම් කොමිෂමට අයිති පුදේශවල දිස්තික් ඇමතිවරුන්ගෙන්, ඒකාබද්ධ සාකච්ඡාවක් පවත්වන හැටියට. එහිදී, ගම් පුළුල් කිරීමට ගන්නා පියවරවල් මොනවාද. ඒ පුදේශවල මිනිසුන්ට ගොවිනැන් කිරීමට ඉඩම නැත්නම් ඔවුන්ට ඉඩම සපයන්නේ කොහොමද, ඒ ඉඩම් වෙන්කර ගන්නේ කාගෙන්ද, වනු වලින්ද, ඒවායේ පුමාණයන් කෙතෙක්ද, කියන කරුණු තීරණය කරන්නය කියා මම ඉල්ලා සිටිනවා. මම හිතනවා එහෙම කළොත් ඉතාමන්ම වැදගත් වෙවිස කියා. ඒ අන්දමේ කියා මාර්ගයක් ගත්තොත් ඒ පුශ්න අපට විසදා ගන්න පුළුවන් වෙනවා. ඒ පුශ්න විසඳුනොත් අපේ පුදේශවල තිබෙන ආර්ථක පුශ්න වලින් වැඩි කොටසක් අපට විසදා ගන්න පුළුවන්. ඒ වගේම රාකිරක්ෂා පුශ්නයෙන් වැඩි කොටසක් අපට විසදා ගන්න පුළුවන්. ඒ වගේම රාකිරක්ෂා පුශ්නයෙන් වැඩි කොටසක් විසදාගන්න පුළුවන්.

[ආතන්ද දසනායක මහතා]

තමුන්නාන්සේලාගේ දිස්තුක් අමාතනංශවලට අයිති දෙයක් තමයි විශේෂයෙන්ම රැකීරක්ෂා පුශ්නය විසදීමට කියා කිරීම. රැකීරක්ෂා පුශ්නය විසදන්නනම් මිනිහෙකුට ඒ මිනිහාගේ ශුමය රටට පුයෝජනවත් විධියට ඔහුගේ බලාපොරොත්තුවේ හැටියට යෙද ගන්න ඔහුට තිබෙන්න ඕනෑ පළමුවෙනි දේ හෙවත් අතාවෙශාම දෙ ඉඩමයි. ඊළහට ඔහුට ගෙයක් තිබෙන්න ඕනෑ. ඒ ළහට ඔහුට ඉඩමේ පල පුයෝජන ගන්න වතුර සපයන්න ඕනෑ.

විරසිංහ මල්ලිමාරච්චි මහතා (திரு. வீரசிங்ஹ மல்லிமாரச்சி) (Mr. Weerasinghe Mallimaratchi)

ඉඩම් දෙන්න දිසා ඇමතිප්රුත්ට බල නල නැහැ. ඔය ගැන ඉඩම් අමාතභංශයේ වැයි ශීර්ෂ සාකච්ජා කරන විට කියන්න.

ආතන්ද දසනායක මහතා (නිල. ஆனந்த தஸநாயக்க) (Mr. Ananda Dassanayake)

මම පෙන්වා දෙන්න හදන්නේ උඩ රට ගැම් පූනරුත්ථාපන කම්ටුව කියාත්මක වන පුදේශවල දීස්තීක් ඇමතිවරුන්ගේ කල්පතාවට ගත යුතු පුශ්නයක්. ඒ පුදේශවල තිබෙන එකම දවෙන පුශ්නය ඉඩම නැතිකමයි. කොළඹ දීසා ඇමතිතුමාට නැති වුණාට අපේ පුදේශවල ඇමතිවරුන්ට ඒ පුශ්නය තදින්ම තිබෙනව. ඒ නිසා ඒ අය එකතු වී මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බවයි, මම කියන්නෙ. ඉඩමක් දුන්නොත් එතැනදී තමන්ගේ දරු පවුල රැකගෙන ජීවනෝපාය කරගෙන යන්න ඔහුට පුළුවන් වෙනවා. එහෙම නැත්නම් ඔහුට මොකක්ද කරන්න කියන්නෙ? අපි සමහර විට පාරවල් ඉල්ලනවා, විදුලිය ඉල්ලනවා. නමුත් ඉඩම නැති තැනැත්තාට ඒවායින් ඇති පලය කුමක්ද ? ගොවියාට ගොවිතැන් කරන්න ඉඩම නැහැ. කම්කරුවන්ට වැඩ කරන්න තැන් නැහැ. ඉඩම තිබෙනවානම ඔවුන්ට හේන් හෝ දියුණු කරගෙන ජීවත් වෙන්න පුළුවනි. එළවඑ වික වවාගන්න ඉඩ තිබෙන්න ඔනැ. අස් වද්දගන්න කුඹුරු තිබෙන්න ඕනෑ. වතුර සැපයිම කරන්න ඔනෑ.

ධ**ිලි**ව්. පී. බී. දිසානායක මහතා (මහනුවර දිසා ඇමතිතුමා) (திரு. டபிள்யு. பீ. பி. திஸாநாயக்க — கண்டி மாவட்ட அமைச்சர்) (Mr. W. P. B. Dissanayake – District Minister, Kandy)

ගරු මන්තීතුමාගේ කථාව දිස්තීක් ඇමතිවරු හැටියට අපි සියයට සියයක්ම පිළිගන්නවා. ඒ තර්කය හරි. නමුත් එතුමාට පෙන්වා දෙන්න තිබෙන්නේ එතුමාගේ යෝජනාව කියාන්මක කිරීම පිණිස ඉඩම් පරිපාලනය පිළිබඳව දිසා ඇමතිවරුන්ට කිසීම බලයක් නැති බවයි.

ආතත්ද දසනායක මහතා (திரு. ஆனந்த தஸநாயக்க) (Mr. Ananda Dassanayake)

ඒක තමයි මම කියන්නේ, දිස්තික් ඇමතිවරුන්ට බල තල නැත්නම් බලතල ලබාගන්න ඕනෑය කියා. එසේ බල තල ලබා ගන්න කුම යොදගන්න ඕනෑ. ඒ නිසයි මම කලින් කිව්වේ අපේ අඩු පාඩු තිබෙනවාය කියා. අපේ පුශ්න විසදාගන්න අපට පුළුවන් වෙන්න ඕනෑ. ඒ පුදේශයේ ඇති පුංචි පාර්ලිමේන්තුවට හෙවත් මන්තීවරුනුත් සංවර්ධන සහා නියෝජ්තයිනුත් කියන ඒ මණ්ඩලයට එකතු වී ඒ පුදේශයේ ඉඩම් ඇති පුද්ගලයන්ට ඉඩම අක්කර කාලක් භාගයක් දෙන්නට තීරණයක් ගන්න බැරි නම ඒක අපේ ලොකු දුර්වලකමක්. එම නිසා අපි ඒ බලතල ගන්න ඕනෑ. ජනාධිපතිතුමාටත්, රජයටත්, කැබිනට් මණ්ඩලයටත් ඒ සම්බන්ධයෙන් නිගමන, නීති ඊති ඉදිරිපත් කරන්න ඕනෑ. ඊට පස්සෙ ඒවා සම්මන කරගන්න අපට පුළුවන් වෙවි.

දිස්තික් අමාතාාංශයේ ස්ථිරතාව ඉදිරියට ගෙනයමින් යම් කිසි පුයෝජනවත් වැඩ කොටසක් කරන්න නම් ඒ බලනල දිස්තික් අමාතාාංශවලට තිබිය යුතුයි. අපි මෙහිදී සමාජ සේවයම බලාපොරොත්තුවෙමින් හිටයොත් පුශ්නය විසඳෙන්නෙ නැහැ. ඉස්සෙල්ලා ජීවත් වෙන්න ඕනෑ. ආර්. එම්. අප්පුහාමි මහතා (නිල. ஆர். எம். அப்புஹாமி) (Mr. R. M. Appuhamy) තමුන්තාත්සේගේ යෝජනා දිස්තික් අමාතනංශයට යවන්න.

ரூறன்ද දයනායක මහතා (திரு. ஆனந்த தஸநாயக்க) (Mr. Ananda Dassanayake)

අපේ යෝජනා සියල්ලම අපි යවනවා. වූවමතා අවස්ථාවේදී අපි තියෝජනය කරනවා. මම හිතන්නෙ මම යැවූ යෝජනා එකක්වත් ප්රික්ෂේප වෙලා නැහැ, මම දිසා ඇමතිතුමියට ලියා යවනවා. සමහර අවස්ථාවලදී දිසා ඇමතිතුමිය අහනවා මේවා ගැන මොකද කරන්නෙ කියා. [බාධාකීරීමක්] නමුන්නාන්සේ හිතන්නෙ එනෙන්ට ගිහින් ඔඑව පෙන්වු පමණීන්ම මේ වැඩ ඔක්කොම කෙරෙනවාය කියලද ? අපි දිස්තුක් අමාතාහංශයට යන්න ඕනෑ නැහැ. ඊට වඩා හොදයි ගෙදර ඉදගෙන ලියුම යැව්වම ඒවා කියාත්මක වෙනවා. නොගිහින්ම අපි ඒවා හුවමාරු කරගන්නවා. [බාධාකීරීමක්] මට කිසිම බාධාවක් වී නැහැ. මගේ ආසනයේ වැඩ කොටස් සම්බන්ධයෙන් කිසිම බාධාවක් වී නැහැ. ඒ නිසා මම වැඩි දුරටත් ඉල්ලනවා, දිස්තුක් අමාතාහංශය සම්බන්ධයෙන් තිබෙන නීතිමය බාධක ඉවත් කරගැනීම සඳහා දිස්තුක් අමාතහ මණ්ඩලයම එකතු වී සාකච්ඡා පවත්වා සුදුසු කියා මාර්ග ගන්නය කියා.

රේනුකා හේරත් මහත්මිය (නුවරඑළිය දිසා ඇමතිතුමිය) (නිලාගනි ரேணුகா ஹோத் — நுவரெலிய மாவட்ட அமைச்சர்) (Mrs. Renuka Herath – District Minister, Nuwara Eliya)

ගරු සභාපතිතුමනි, මට කථා කරන්න අවස්ථාව ලබාදීම ගැන මම ස්තුතීවන්ත වෙනවා. ඒවාගේම අපේ දිස්තුික්කයේ, කොත්මලේ ගරු මන්තුීතුමාගේ (ආනන්ද දසනායක මහතා) කථාවෙන් පසු කථා කිරීමට අවස්ථාව ලබා දීම ගැනත් මා සන්නෝෂ වෙනවා.

විරුද්ධ පාර්ශ්වයේ ගරු මන්තුීවරු දිසා අමාතභාංශය ගැන කථා කරන කොට එක් කෙනෙක්වත් දිසා අමාතභාංශ විවේචනයට ගාජනය කළේ නැහැ ඒ අය කිව්වේ, මේ දිසා අමාතභාංශවලට තව තවත් බලතල දී ඒවා කියාත්මක කිරීම සදහා අවශා විධිවිධාන යෙදීය යුතුය කියන එකයි. ශීමත් ජනාධිපතිතුමා මධාගතව තිබුණු බලතල විමධාගත කිරීම සදහා ඇති කළ ඒ දිසා අමාතභාංශ සාධාරණව කියාත්මක කෙරෙන බව මෙයින් පැහැදීලිව පෙනෙනවා. සමහර විට අඩුපාඩු තිබෙන්න පුළුවන්. අප නැහැයි කියන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම අඩුපාඩු සකස් කර ගතිමින් මේ ගමන ඉදිරියට යන කොට තමයි, තවදුරටත් ඒ දිසා අමාතභාංශවලින් කෙරිය යුතු කාර්යයන් හරියාකාරව ඉටු කෙරෙන්නේ කියන එක අප පැහැදිලිව කියන්න ඕනෑ.

කොත්මලේ ගරු මන්තීුතු<mark>මා කිව්වා, " නැවිත්ම වැඩ කෙ</mark>රෙනවා " කියා. එහෙම නම් අපේ සංවර්ධන සහා රැස්වීම්වලට, ඒ වගේම අපේ වීමධාගත අයවැය සාකච්ඡා කරන අවස්ථාවලට එතුමා සහභාගී වෙනවා නම් —

ආනන්ද දසනායක මහතා (නිල. ஆனந்த தஸதாயக்க) (Mr. Ananda Dassanayake) තව කොච්චර වැඩ වෙයිද ?

රේනුකා හේරත් මහත්මය (திருமதி ரேணுகா ஹோத்) (Mrs. Renuka Herath)

තව දුරටත් එතුමාගේ ආසනයේ වැඩ බොහෝදූරට කරගන්න පුළුවන් වන බව එතුමාට පැහැදිළි වෙයි කියා මා හිතනවා.

ආතත්ද දසනායක මහතා (නිල. ஆனத்த தஸநாயக்க) (Mr. Afianda Dassanayake) බරපතල වැඩ කරන්න පුළුවන් වෙයි. රේනුකා හේරත් මහත්මිය (නිලගනි ரேணුෂਾ ஹோத්) (Mrs. Renuka Herath)

විරුද්ධ පාර්ශ්වයේ මන්තීවරු ඒ සංවර්ධන සභා වර්ජනය නවත්වා සංවර්ධන සභා සාකච්ජාවලට එන බව අපට අද දනගන්නට ලැබුණා. එහෙම නම්, 1986 වර්ෂයේ අපේ දිස්තුික් සංවර්ධන සැලැස්ම හදන විටත්, ඒවාගේම ඒ යෝජනා සාකච්ජා වන විටත් පමණක් නොවෙයි, සංවර්ධන සභා රුස්වීම්වලට පවා සහභාගී වෙන්නය කියා කොත්මලේ ගරු මන්තීතුමාට මම ඉතා ඕනැකමින් ආරාධතා කරනවා.

මන්තුීවරයෙක් (அங்கத்தவர் ஒருவர்) (A Member) දුන් නම් බුද්ධිය ටිකක් පහළ වෙයි.

රේනුකා හේරත් මහත්මිය (திருமதி ரேணுகா ஹோரத்) (Mrs. Renuka Herath)

වෙන මොකුත් නිසා නොවෙයි. අපි දන්නවා, මහජන නියෝජිතවරු හැටියට අප පාර්ලිමේන්තුවට ඇවිත් තිබෙන්නේ අපගේ ඡන්ද කොට්ඨාශවල සංවර්ධන වැඩ සැහෙන කොටසක් කරන්න ඕනෑ කියන අධිෂ්ඨානය ඇතිව බව. ඒ වූණාට අපේ එකම දිසා ඇමතිවරයෙක්වත් ඒවාට බාධක ඇති කරයි කියා දිසා ඇමතිවරියක් වශයෙන් මම හිතන්නේ නැහැ. දිසා ඇමතිවරු හැමදෙනාම උන්සාහ කරන්නේ ඒ හැම ආසනයකටම වෙන්වන මුදල සංවර්ධන අංශය කියාත්මක කිරීම සදහා සාධාරණව දෙන්නයි.

ඇස්තමේන්තු සකස් කිරීම පුමාද වන නිසා සමහර වැඩ පුමාද වෙනවාය කියා සමහර ගරු මන්තීුවරුන්ගෙන් කියවුණා. එයට අප එකහ වෙනවා. හැබැයි මම පැහැදිලිව• කියන්න ඕනෑ. ඒ ඒ ආසනවල මන්තීුවරු ටිකක් උනන්දු වී මේ ගැන සොයා බලනවා නම් හුහක් දූරට ඒ පුමාදය වළක්වා ගන්න පුළුවන් වෙනවා කියා. නුවරඑළිය දිස්තික්කය ගත්තොත්, දිසාපතිතුමා දිසාපති වශයෙනුත්, දිසා ලේකම් වශයෙනුත් සැහෙන වගකීමකින් වැඩ කරන බවත්, එමනිසා වැඩ අධිකය කියාන් පුකාශ කරන්න ඕනෑ. ඒ කොපමණ වගකීම වැඩ වූණත්, වැඩ අධික වූණන් අපේ දිස්තික්කයේ දීසා ලේකම් ඇතුළු ඒ කාර්ය මණ්ඩලය ඉතාමත්ම හොඳින් කාර්යක්ෂමව ඒ වැඩ කටයුතු කරනවා කියන එක මම පුශංසාත්මකව මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනෑ.

අපි දන්නවා, මේ වැඩ කරන්නේ දිසා ලේකම් පමණක් නොවන බව. තියෝජා ලේකම් වශයෙන් පළාත් පාලන සහකාර කොමසාරිස්තුමාන් සංවර්ධන සභාවේ වැඩ කරගෙන යන්න සහයෝගය දෙනවා. නුවරඑළිය කච්චේරියේ සිටින හැම නිලධාරියෙක්ම දිසා අමානභාංශය හා සම්බන්ධ වී ඒ හැමගේ පූර්ණ සහයෝගය දෙනවා. අපේ දිස්තික්කයේ හැම දෙපාර්තමේන්තුවක්ම දිසා අමානභාංශයත් සමහ පූදුම විධියේ සම්බන්ධිකරණයක් තිබෙනවා. අනෙක් දිස්තික්කවලත් ඒවගේම ඇත කියා මම හිතනවා. මෙන්න මේ හේතුව නිසා සැහෙන වැඩ කොටසක් සාර්ථකව කරගෙන යාමට අපට පූළුවන් වී තිබෙනවා.

ඒවාගේම ගරු සභාපතිතුමති, මම හිතන්නේ අපේ කලවාන ගරු මන්තීතුමාගෙන් (සරන් මූත්තෙට්ටුවෙගම මහතා) කියවුණා, " දිසා අමාතතාංශය නැපැල් පෙට්ටියක්ද ?" කියන සැකයක් තිබෙනවාය කියා. එතුමා මේ ගරු සභාවේ නැතත් දිසා අමාතතාංශය නැපැල් පෙට්ටියක් නොව. හොඳ වැඩ සටහනක් කියාත්මක වෙන අමාතතාංශයක් බව මම එතුමාට කියන්න කැමතියි. මොකද, " නැපැල් පෙට්ටියක් " කියන කොට ඒ පිළිබඳව වැරදි ආකල්පයක් ඇතිවෙනවා. දිසා අමාතතාංශය ලියුම් ගනුදෙනු කිරීම පමණක් නොව, වැඩ රාශියක්ම කරන අමාතතාංශයක් බව කියන්න ඕනෑ. ඒ දිස්තික්කයට අයන් ගැම ආසනයකම වාගේ සංවර්ධන වැඩ දිසා අමතතාංශය තුළින් කියාත්මක වෙනවා. ඒ වැඩ කියාත්මක කිරීමේදී ගුාමෝදය මණ්ඩල මට්ටමෙන් පටත් ගෙන හැම ආසනයකම කළයුතු වැඩ මොනවාද, සංවර්ධන කියාත්මක කරන්න ඕනෑ කොහොමද යන කරුණු පිළිබඳ සැලැස්ම අප පාදේශීය උප දිසාපතිවරුන් මගීන් සකස් කරගන්නවා. අන්න ඒ තුළින් අපිට පුළුවන් වෙලා තිබෙනවා. ඒ ඒ ආසනවල වැඩකටයුතු සාර්ථකව කරගෙන යන්නට. ඒවාගේම කොන්මලේ ගරු මන්ණුතුමාට කැගල්ල ගරු දියා ඇමතිතුමා පිළිතුරක් දුන්නා. ඉඩම් සම්බන්ධ කාර්යය අපිට අයිති නොවන නිසා මම ඒ ගැන කථා කරන්නට බලාපොරොත්තු වන්නේ නැහැ. නමුත් දිසාපතිතුමාට අයිති ඉඩම් තිබෙනවා. රජයේ ඉඩම් බෙද දෙන අවස්ථාවලදී සමහර විට ඒ සම්බන්ධව කිුයා කරන්නට පුළුවන් වෙනවා. විශේෂයෙන් එතුමා මතක් කළේ, රාජෳ වැවිලි සංස්ථාවටත්, ජනතා වතු සංවර්ධන මණ්ඩලයටත් අයිති ඉඩම් බෙද දීම සම්බන්ධවයි.

ආතන්ද දසනායක මහතා (திரு. ஆனந்த தஸநாயக்க) (Mr. Ananda Dassanayake)

පසුගිය කාලයේ අපේ පුදේශවල නාය යාමෙන් ගෙවල් දෙරවල් නැති වුණු අයට ඒ පුදේශයේ තිබෙන රජය සතු වතුවලින් ඉඩම් දෙන්නටය කියා ඉල්ලූ අවස්ථාවේ දෙන්නට බැහැ කිව්වා. නමුත් ඒවා වෙනන් පුද්ගලික අයට විකුණෙනවා, ඒ සම්බන්ධව එවූ ලියුම් තිබෙනවා. අන්න ඒ ගැන සලකා බලන්නය කියා මම ඉල්ලා සිටිනවා.

රේනුකා හේරත් මහත්මිය (නිලාගනි ரேணுகா ஹோத්) (Mrs. Renuka Herath)

ඉඩම් සම්බන්ධව ඉඩම් අමානභංශයන් සමග සාකච්ඡා කරන එක හූහක් හොඳයි කියා මම හිතනවා, අපට ඒ සම්බන්ධව අයිනිවාසිකමන් නැති නිසා.

එම්. හලීම් ஓசைன் මහතා (ஜனுப் எம். ஹலீம் இஷாக்) (Mr. M. Haleem Ishak)

අපී යෝජනා කරන්නේ දිසා ඇමතිවරුන්ටත් ඒ බලනල දෙන්නට ඕනැය කියලයි.

රේනුකා හේරත් මහත්මීය (නිලාගනි ரேணுகா ஹோ.த்) (Mrs. Renuka Herath)

ඔව්, අපට ඒ බලතල දුන්නොත් ඊට පස්සේ අපිට පූළුවන් කුියාත්මක වෙන්න.

ආනන්ද දසනායක මහතා (නිල. ஆனந்த தஸநாயக்க) (Mr. Ananda Dassanayake) ඒ බලතල ලබාගත යුතුයි.

රෙනුකා හේරත් මහත්මීය (திருமதி ரேணுகா ஹோத்) (Mrs. Renuka Herath)

ඒ යෝජනාව ඉහළ මට්ටමට ගියාම සලකා බලාවිද කියා අපි බලමු. අපි පුගති සමාලෝචනයක් කරනවා. අපේ දීස්තුීක්කයේ වැඩ සම්බන්ධව. කැගල්ල දිසා ඇමතිතුමා කීවාක් මෙන්, දිසා ඇමතිවරු, දිසා ලේකම්වරු ඇතුළු හැම දෙනාම එකතුවෙලා මාසයකට වරක් පුගති සමාලෝචනයක් කරනවා. ගරු මන්තීුතුමන්ලා දන්නවා ඇති, හැම ආසනයකම මෙහෙයවීම් කම්ටු මාසයකට වරක් පවත්වා ඒවායේ පුගතිය ගැන සොයන බව. මේවාට සහභාගී වෙනවා නම්, දිස්තුක්කයේ වැඩකටයුතු සදහා වර්ෂයකට දෙන මුදල් ඉතිරි කර ගත්තේ තැතිව සාර්ථක විධියට වියදම් කරන්තට පුළුවත් වෙතවා. අපේ ශීමත් ජනාධිපතිතුමා මධා ආණ්ඩුවෙන් වුණු සේවය විමධාගෙන කිරීමෙන් බලාපොරොත්තු වුණේ, වීමධාගත මට්ටමෙන් පැහැදිළිව කාර්යක්ෂමව ඒ වැඩකටයුතු දිසා ඇමතිවරුන් ලවා කරවා ගන්නයි. ඒ සම්බන්ධව කිුයාත්මක වීමේදී අපිට පළාතේ මන්තුිවරුන්ගේ සම්පූර්ණ සහයෝගය ලැබෙනවා. ඒ සහාය ලැබෙන නිසාම අපිට පුළුවන්වෙලා තිබෙනවා. ඒ වැඩ කටයුතු සාර්ථකව කර ගෙන යාමට. මම දිගින් දිගට කථා කරන්නට බලාපොරොත්තු වන්නේ නැහැ. දීසා අමාතභාංශවලට පුශංසා කරමින් කථා කළ සෑම මන්තුීවරයෙකුටම ස්තුතිවත්ත වෙමින්, 1986 ව<mark>ර්ෂයේදී දිසා අමාත</mark>ෲශ වැඩකටයුතු සාර්ථකව කරගෙන යාමට මීටන් වඩා සහයෝගය දෙන්නටය කියා ඉල්ලමින් මම නිහඬ වෙනවා.

අ. හා. 3

වීරසිංහ මල්ලිමාරච්චි මහතා (කොළඹ දියා ඇමතිතුමා)
(නිල. න්අතිස්නුත ගණනිගැඅණි — கொழும்பு மாவட்ட அமைச்சர்)
(Mr. Weerasinghe Mallimaratchi – District Minister, Colombo)
ගරු තියෝජන සහාපතිතුමනි, මේ වැය ශීර්ෂය යටතේ අපේ දිස්තුික්යේ
පාසල් ගොඩතැගීලි සම්බන්ධව මැද කොළඹ තුන්වන ගරු මන්තීතුමා (එම.
හලීම්. ඉෂාක් මහතා) කාරණයක් ඉදිරිපත් කර නිබෙනවා. එයට පිළිතුරු
දෙන්නට කලින් මම වචනයක් කියන්නට කැමතියි.

පසුගිය රජය කාලයේදී දේශපාලන අධිකාරියක් වශයෙන් පටන් ගත් මේ දිසා අමාතෲශ කුමය මේ රජය කාලයේදී මේ තත්ත්වයට දියුණු වී තිබෙනවා. 1977 මහ මැතිවරණයට කලින් දිසා ඇමතිවරුන් මේ රටේ හැම දිස්තුික්කයකටම පත් කරන බව ගරු ජනාධිපතිතුමාණන් විසින් පුකාශ කරන්නට යෙදුණා. එය ඉටු කරමින් 1978 වර්ෂයේ පත් කළ දිසා ඇමතිවරුන්ගේ කාර්ය භාරය නිසා මන්තීවරුන් හැම දෙනාටම ලොකු සහනයක් ලැබී තිබෙනවා. ඒ ලැබූ සහනය වෙනුවෙන් දිසා ඇමතිවරුන්ට යම්කිසි පුශංසාවක් ලබෙනවා නම් මම කැමතියි. ඒ පුශංසාව දිසා ඇමතිවරුන්ට වගේම දිසාපතිවරුන්ටත් දිසා ලේකම්වරුන්ටත් ලැබීය යුතුයි. මන්ද, අනෙකුන් වැඩ තිබියදී අති විශාල කාර්ය හාරයක් තමන්ගේ හිස මත දරාගෙන මේ දිසා අමාතෳ කුමය සාර්ථක කර ගන්ට මේ රටේ වෙහෙසෙන පුද්ගලයක්ගෙන් මුල්ම පුද්ගලයින් කණ්ඩායම දිසාපතිවරුන්ය කීයා, මම කියන්න කැමතියි. මම හිතන හැටියට, දිසා ඇමතිවරුන් සියලුදෙනාම මම ඒ පුකාශය කරනවාට සතුටුවෙයි. මන්ද, තමන්ට පැවරී තිබෙන කාර්ය හාරයට අමතරවයි, 1978 වර්ෂයේ පටන් මේ දිසා ලේකම් පදවිය හාර වුණේ. එයින් දිසාපතිවරුන් මහජනයා සමහ තිබෙන සම්බන්ධතාවය තවත් කිට්ටු වුණා. ඒ කිට්ටු වීම නිසා සාමානෳ ජනතාව දීසා ලේකම්වරයා නැත්නම් දිසාපතිවරයා – අධිරාජාවාදී කාලයේ තිබුණු අර බරපතල නම – කිට්ටු වෙත්ත බැරි පූද්ගලයෙක්ය කියන අදහස දක් කුමයෙන් මගහැරී ගිහින් තිබෙනවා.

ඒ වාගේම පසුගිය රජය පටන් ගන් දේශපාලනය අධිකාරිය මේ නරම දූරට දියුණු වී තිබුනත් ඊට දක්වන දූර්වල සහභාගීත්වය සම්බන්ධයෙන් විරුද්ධ පාර්ශ්වයේ මන්තීවරුන්ට මගේ කනගාටුව පුකාශ කරන්න ඕනෑ. ඇත්ත වශයෙන්ම එය එතුමන්ලාගේ වරදක් නොවෙයි. විරුද්ධ පාර්ශ්වයේ ඇතැම් දේශපාලන පක්ෂ ගත් යම් - යම් තීරණයක් නිසා විරුද්ධ පාර්ශ්වයේ සමහර මන්තීුවරු – විශේෂයෙන් ශුී ලංකා නිදහස් පක්ෂයේ මන්තීුවරු – අපේ සංවර්ධන සභා රැස්වීම්වලට පැමිණෙන්නේ නැහැ. නමුත් ගාල දිස්තුික්කයේ මන්තුීවරු නම් සංවර්ධන සහා රැස්වීම්වලට පැමිණෙනවා : ආධාර - උපකාර ලබා ගන්නාවා. ඒ වුණත් වෙනත් දිස්තුක්කවල ශුී ලංකා තිදහස් පක්ෂ මන්තුීවරු ඒවාට පැමිණෙනවාද කියන්න මම දන්නේ නැහැ. නුවර - එළිය දිස්තුික්කයේ නම් පැමිණෙන්නේ නැහැ. කොළඹ දිස්තුීක්කයේත් පැමිණෙන්නේ නැහැ, පක්ෂයේ පුතිපන්තීය අනුව. නමුත් මහජන එක්සත් පෙරමුණේ මහරගම ගරු මත්තීතුමා (දිනේෂ් ගුණවරධන මහතා) නම් කොළඹ දිස්තුක් සංවර්ධන සහා රැස්වීම්වලට පැමිණෙනවා ; නොයෙකුත් විවේචන ඉදිරිපත් කරනවා. මම හිතන්නේ, කොළඹ දිස්තුක්කයේ අනුගමනය කෙරෙන්නේ පක්ෂ හේදයෙන් තොරව හැම දෙනාටම පොදු වැඩ පිළිවෙළකුයි. ඒ අනුවයි/ අපි කටයුතු කරන්නේ.

අපේ සංවර්ධන සහා රු.ස්වීම්වලට මැද කොළඹ තුන් වන ගරු මන්තීතුමා (ගලීම් ඉෂාක් මහතා) නොපැමිණෙන්නේත් පක්ෂයේ පුනිපත්තිය අනුව වෙන්න ඇති. නමුත් එතුමා අපත් සමභ ඉතාමත් සුගදනාවෙන් වැඩ කරනවා. මේ වැය ශීර්ෂය යටතේ කථා කරමින් පහුගිය වර්ෂයේදී එතුමා පුකාශ කළා. මුදල් ලැබුණත් ඒවා වියදම් කිරීමේදී යම් - යම් අවහිරතා තිබෙනවාය කියා. එතුමාගේ කථාවෙන් පසුව මා ගත් පළමු වන පියවර නමයි. එතුමාට ඒ සම්බන්ධයෙන් ඇති වී තිබුණු අසහනය මගහැරවීමට කටයුතු කිරීම. එතුමාම ඒ ගැන සාක්ෂි දරයි. මම එතුමාට පෞද්ගලිකව කථා කොට පැමිණෙන්නය කීවා. එතුමා විශේෂයෙන් මුදල් වෙන් කරන්නේ පාසල් ගොඩනැගිළි සදහායි. ගරු අධාාපන ඇමතිතුමාත් මේ අවස්ථාවේදී මේ ගරු සභාවේ ඉන්න නිසා මම එක් කාරණයක් මනක් කරන්න කැමතියි. මැද කොළඹ තුන් වන ගරු මන්තීතුමා එතුමාගේ පුකාශයේදී කියා තිබෙනවා. විමධාගත අයවැයෙන් දිසා ඇමතිවරයා වශයෙන් මා මුදල් වෙන් කර දුන්නත් ඒ මුදල් පාවිච්චි කර පාසල් ගොඩනැගිළි හැදීමේදී සැගෙන පුමාදයක් වෙනවාය කියා. එය සම්පූර්ණ ඇත්තක්. අපේ පුාදේශීය අධාාපන

අධාන්ෂතුමාගේ දෙපාර්තමේන්තුවේ නිලධාරී අඩුපාඩුකම් තිබෙනවා, ඒ නිලධාරී අඩුපාඩුව නිසා අපේ මේ වැඩ කලට - වේලාවට කර ගන්න බැරී වීම තිසා ඒ වැඩ ඊළහ අවුරුද්දට කල් තබන්න වෙනවා. ඒ නිසා නිරපරාදේ අපේ මුදල් ආපසු භාණ්ඩාගාරයට යනවා. මැද කොළඹ තුන් වන මන්තීුතුමා වීරුද්ධ පාර්ශ්වයේ මන්නීවරයෙක් වුණත් කළ විවේචනය ඉතාම සාධාරණයි, යුක්තිසහගතයි. ඒ මොකද කීවොත්, මොන පක්ෂයකට අයිති මන්තුීවරයෙක් වුණත් අපේ දිස්තුික්කයේ මුදල් අපේ දිස්තුික්කය තුළ රදවා ගන්න, ඒවායින් සම්පූර්ණ පුයෝජන ගන්න අපි හැම වේලාවේම උන්සාහ කරන නිසයි. ඒ මොකද කීවොත් අපේ දිසා ඇමති වැඩ පිළිවෙළ අනුව හැම මන්තුීවරයකුටම විමධාගෙන අයවැයෙන් ලැබෙන රුපියල් විසිපන් ලක්ෂයන්. සංවර්ධන සභාවෙන් ලැබෙන රුපියල් විසිපන් ලක්ෂයන් යන රුපියල් පණස් ලක්ෂයේ මුදල ඒ අවුරුද්ද තුලම – දෙසැම්බර් මාසයේ 31 වැනිදට පුථම – ඉතිරී වන්නේ නැතිව වැඩ කර ඉවර කරන්න පුළුවන් නම් අපි හැම කෙනකුටම සතුටට පත් වත්න පුළුවන් නිසයි. විරුද්ධ පාර්ශ්වයේ මන්තුීවරයෙක් වුනත් දිස්තුික්කයේ වැඩට සහහාගී වී නමාගේ කොට්ඨාශයේ වැඩ කරනවා නම් එයින් යම්කිසි පැසසුමක් නිරායාසයෙන්ම ලැබෙන්නේ වීරුද්ධ පාර්ශ්වයේ ඒ මන්තීුතුමාට වඩා ආණ්ඩු පක්ෂයටය කියා මම හිතනවා.

ඒ තිසා මේ අවස්ථාවේදී විශේෂයෙන් ගරු අධාාපන ඇමතිතුමාගේ අවධානය යොමු කරවන්න කැමැතියි, මේ සම්බන්ධයෙන් අධාාපන දෙපාර්තමේන්තුවේ තිබෙන පුමාදය ගැන. ගරු සෞඛ්ෂ ඇමතිතුමා ගැසට් තිවේදනයක් මගින්ම දිසා ඇමතිවරුන්ට බලතල පවරා දී තිබෙනවා, රෝහල් ගොඩනැගීලි අලුන්වැඩියා කිරීම් සහ ඒවා නඩන්තු කිරීම් සම්බන්ධයෙන්. ඒ වාගේම පළාත් පාලන අමාතභංශයෙනුන් යම්කිසි වැඩ කොටසක් හාර දී තිබෙනවා. ගුාම සංවර්ධන ඇමතිතුමියත් ඒ වාගේ වැඩ කොටසක් අපට හාර දී තිබෙනවා. ඒ නිසා අධාහපන ඇමතිතුමාගේ අවධානය යොමු කරවන්න කැමැතියි, මේ කාරණය සම්බන්ධයෙන්. දුන් අපේ පුාදේශීය අධාාපන දෙපාර්තමේන්තුවෙන් විශාල වැඩ කොටසක් කෙරෙනවා. නමුත් ඒ වැඩ කොටස කිරීමේදී යම් - යම් නිලධාරීන් අතින් අඩුපාඩුකම් සිදුවෙනවා. කොළඹ දිස්තුික්කයේ මන්තුීවරු 17 දෙනෙක් ඉන්නවා. ඒ මන්තුීවරු 17 දෙනාගේ වැඩ පුාදේශීය අධාහපන අධාන්ෂතුමාට යැව්වාම, එතැන පරිපාලන තිලධාරීන්, ඉංජිනේරු මහතුන් ඉන්නේ සීම්ත ගණනක් නිසා අර මන්තුීවරුන් 17 දෙනාගේ හෙවත් මන්තී කොට්ඨාශ 15 ගොඩනැගිලි වැඩ කරගන්න ගියාම කොපමණ මුදල් සම්භාරයක වැඩ එතැන හිර වෙනවාද ? ඒ තිසා අපේ වැඩපිළිවෙළට කොපමණ කරදරයක් ඇති වී තිබෙනවාද? ඒ තත්ත්වයෙන් මුදු ගන්න ඕනෑ. පරිපාලන කටයුතු බලා ගන්නමය කියල අධාහපත ඇමතිතුමාට පුළුවන් අධාහපන දෙපාර්තමේන්තුවේ ඉන්න ඉංජිනේරු මහත්මයෙකු නැත්නම් දෙන්නෙකු දිසා අමාතෲංශයට අනුයුක්ත කර, දිසා අමාතනංශයේ ඉංජිනේරු මහත්මයෙකුත් එකතු කරගෙන සංවිධානය වී දිසා අමාතුහංශය මගින් මේ ගොඩනැගිලි සදන්නට හාර දෙන්න. අන්න එහෙම වැඩපිළිවෙලක් ඇති කලොත් මේ මන්තුිවරුන්ගේ පුශ්නයට විසඳුමක් ඇති වෙනවා. ඒ විසඳුම මම කියනවා යුක්තිසහගතයි. සාධාරණයි කියා. මොකද ? චැඩන් අඩු වෙනවා ; අධානපත දෙපාර්තමේන්තුවට විශාල ලාහයක් ඇති වෙනවා ; අධාහපන ඇමතිතුමාට ලොකු සහතයකුත් ඇති වෙනවා. ඒ වාගේම හැම දිස්තුක්කයකම ඉන්න හැම මන්තීුවරයෙක්ම පක්ෂ හේදයක් නැතිව තමන්ගේ කොට්ඨාශවල තිබෙන පාඨශාලා ගොඩනැගීලි වැඩිදීයුණු කරගත්න කැමති වෙනවා.

මන්තුීවරයෙක්

(அங்கத்தவர் ஒருவர்)

(A Member)

ඒ මුදල් ටික එතුමා අපට දෙනවා නම් අපට පූඑවන් වෙනවා—

විරසිංහ මල්ලිමාරච්චි මහතා (திரு. வீரசிங்ஹ மல்லிமாரச்சி)

(Mr. Weerasinghe Mallimaratchi)

සියයට 15ක් ලැබෙනවා. ඒ මුදල් ටික අපට දෙනවා නම්, දිස්තුක් ඇමතිවරයාගේ පාලනය යටත් දිසාපතිවරයා, පළාතේ මන්නුීවරයා කියන හැම දෙනාගේම සම්පූර්ණ සහයෝගය ලැබෙනවා. එතකොට අර පුමාදයන් වළක්වා ගන්න පූජවන්කමක් ලැබෙනවා. ඒ නිසා මැදකොළඹ තුන්වන ගරු මන්තීතුමාගේ (එම්. හලීම් ඉෂාක් මහතා) විවේචනය කිරීම – විවේචනයක් නොවෙයි. එතුමා අදහස් පුකාශ කිරීමකුයි කළේ – යුක්තසහගතයි සාධාරණයි කියල මම හිතනවා.

වීමධාගත වැඩපිළිවලේ එක් පරමාර්ථයක් තමයි, දිසා ඇමතිවරුන්ට වැඩි බලතල පැවරීම. දුන් ඉන්න අමාතෳවරුන් පිරිසට කරන්න බැරි නරම වැඩ සම්භාරයක් තිබෙනවා. මේ වැඩ එක් එක් නිලධාරීන්ට පවරනවා. තිලධාරීත් තිවාඩු යතවා. මා හිතන හැටියට ලංකාවේ තරම් නිවාඩු දවස් තිබෙත තවත් රටක් ලෝකයේම තැහැ. දවල් ඇරෙන්න රැ නිදගන්නවා. ඊළහට හැම පූමානයකටම දවසක් දෙකක් නිවාඩු ලැබෙනවා. පසුගිය සතියේ සිට අද වන තෙක් නිවාඩු. දන් හෙටත් නිවාඩුයි. මේ වගේ නිවාඩු හය හන ලැබෙනවා. මම හිතන්නේ අපි මේකට යම් පිළියමක් කර මේ වැඩ කොටස් වීමධාගත කර ඒ ඒ දිස්තුික්කවලට හාර දෙන්න ඕනැ. දිසා ඇමතිවරුන් යටතේ ඒ වැඩ කෙරෙන්න ඕනෑ. දිස්තුික් අමාතනංශ යටතේ දිසාපතිතුමා — දිසා ලේකම් – කියල ඉතාමන් දක්ෂ නිලාධාරියෙක් ඉන්නවා. ලදුරු අවස්ථාවේ සිටී දිසා අමාතනංශය දුන් අවුරුදු අටක ළමයෙක්. මම හිතනවා අනාගත වැඩපිළිවෙළ බොහොම ඉක්මන් කරන්නට, කඩිනම් කරන්නට පැම මන්තුීවරයෙකුම සූදුනම් වී ඉන්න නිසා, ඒ හැමෝගෙම සහයෝගය ලැබෙනවා. මේ කර්තවෘය කිරීම සදහා ඇමතිවරුන්ට තිබෙන යම් යම් රාජකාරී දිසා ඇමතිවරුත්ට පවරනවා නම් එය බොහොම යුක්තිසහගත බව පුකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

ට්. බී. ඒකතායක මහතා (පොදොන්තරුව දිසා ඇමතිතුමා) (නිල. ஏ. டீ. பி. ஏக்கநாயக்க—பொலன்னறுவை மாவட்ட அமைச்சர்) (Mr. A. D. B. Ekanayake – District Minister, Polonnaruwa)

ගරු සභාපතිතුමනි, දිසා අමාතාහංශයේ වැය ශීර්ෂය යටතේ සාකච්ජා කරන මේ අවස්ථාවේදී මා ඉතාමත් සන්නෝෂයෙන් කියන්න කැමතියි. එක්සත් ජාතික පක්ෂ රජයෙන් ඇති කළ ආණ්ඩුකුම වෘවස්ථාවෙන් කළ ඉතාම සාර්ථක සංශෝධනයක් හැටියට මේ දිසා අමාතනංශ කුමය හදුන්වන්න පුළුවන් බව. මේ ආණ්ඩුකුම වෘවස්ථාව ඇති කිරීමෙන් පසුව දන් මේ අවුරුදු අට තිස්සේ මේ රටේ ආර්ථකය සැහෙත පුමාණයකට විමධාගත වී තිබෙන බව පැහැදිලිව කියන්න පුළුවන්. මා හිතන විධියට ශුී ලංකා නිදහස් පක්ෂයෙන් මෙයට මුලාරම්භය දම්මා. දේශපාලන අධිකාරි ඇති කළේ ඒ රජය විසිනූයි. එය ශුී ලංකා නිදහස් පක්ෂ රජයෙන් කළ එක හොඳ වැඩක්ය කියා මට මේ අවස්ථාවේදී කියන්න පුළුවන්. ඒ කුමය මේ රජය යටතේ ඉතාමත්ම පැහැදිලිව වෘවස්ථානුගතව දියුණු කර තිබෙනවා. එද ඒ දේශපාලන අධිකාරිය යම්කිසි ශක්තියක් මෙහෙයවා, අධ්රාජාවාදී පරිපාලන කුමයක් වු කව්වේරී කුමයට මහජනතාව සම්බන්ධ කර ගැනීමේ හැකියාව පෙන්නුවා. ඒ අනුව අද අපට පැහැදිලිව කියන්න පුළුවන් මහජනයා පාර්ලිමේන්තු මන්තීවරුන්ට බලය දීලා දිසා ඇමතිවරුන් හැටියට පත් කර ගෙන ඒ දිස්තුික්කවල විධායක බලතල දිස්තුික් ඇමතිවරුන්ට පැවරීමෙන් අර අධිරාජාවාදී ආණ්ඩුකුමය යටතේ තිබුණු කච්චේරී කුමයේ සැහෙත දෙදරීමක් කරත්නට පුළුවන්කමක් ලැබුණාය කියා. "කව්වේරිස්" කිව්වාම "මහා <mark>ඒජන්න" කිව්</mark>වාම "දිසාපතිතුමා" කිව්වාම, සාමානෳ පුරවැසියෙකුට කිට්ටු වෙන්න පුළුවන්කමක් නැති වාතාවරණයක් තමයි. ලංකාවේ එද තිබුණේ. සාමානෘ පූද්ගලයින් සමග කිසිම සම්බන්ධකමක් තිබුණෙ නැහැ. ඉංගුීසි ටිකක් ඉගෙන ගත්ත යම්කිසි පැළැත්තියක් පමණක් පාලනය ගෙන ගීයා. ඒක තමයි, මුඑ පාලනයම කියන්නෙ. අද එහෙම නොවෙයි. බලතල විමධාගත කොට දිස්තුක් අමාතාාංශය පිහිටුවීම මහජන ජන්දයෙන් පත් වුණු ජනතා නියෝජ්නයන්ගේ සහ ජනතාවගේ අයිතිය ආරක්ෂා කරන්නට උපයෝගී කර ගත් එක්තරා ලොකු සක්තියක් හැටීයට පෙන්වන්න පූඑවත්. මේ රජය පිහිටුවීමෙන් පසු මේ කුමය නිසා විමධාාගත අය වැය යටතේ ලක්ෂ විසි පහක් එක් මන්තුී කොට්ඨාශයකට අද ලැබෙනවා. ඒ ඇරුණාම සංවර්ධන සභා විශේෂ අරමුදල යටතේ නවත් ලක්ෂ විසි පහක් ලැබෙනවා. ලක්ෂ පනගක් එක් මැතිවරණ කොට්ඨාශයකට ලැබුණාම දිස්තුික්කයක් තුළ තිබෙන සියලුම මැතිවරණ කොට්ඨාශ ඒකාබද්ධ කර අමාතනංශය යටතේ මේ මුදල් සියල්ලම කුමානුකුල පාලනයකට යටත් වෙනවා. මේ නිසා එද මන්තීවරයකුට තිබුණු බලතලවලට වඩා සැහෙන ශක්තියක් ඔහුට ඇති වීමෙන් තම මැතිවරණ කොට්ඨාශයේ වැඩ කටයුතු ආත්මගරුන්වයක් ඇතිව කරන්න පුළුවන් ශක්තියක් ඇති වී තිබෙනවා. ලක්ෂ පනහකින් මැතිවරණ කොට්ඨාශයක විශාල වැඩ පුමාණයක් කරන්න පුළුවන්.

එද කොළඹට ඇවිත් අමාතනංශයක් ගාතේ ගොස් මගේ පාරවල් හද දෙන්න, මට වායමාර්ග යෝජනා කුමයක් කියාත්මක කර දෙන්න, එහෙම නැතිනම් තවත් සංවර්ධන වැඩ මොනවා හෝ කර දෙන්න ආදී වසයෙන් කීයන්නට අපට සිදු වී තිබුණා. අද එහෙම නොවෙයි. අද මේ පාලන කුමය යටතේ තිබෙන තත්ත්වය මොකක්ද ? කොළඹ සිට යෝජනා ගෙන ගොය ගමේ කියාත්මක කිරීම නොවෙයි. අද තිබෙන්නේ. ගම තුළින් ඉදිරිපත් කෙරෙන යෝජනා ගමේ කියාත්මක වීමයි අද දකින්න ලැබෙන්නේ. ගුම කළුරු ඉදිරිපත් කෙරෙන යෝජනා ගමේ කියාත්මක වීමයි අද දකින්න ලැබෙන්නේ. ගුාම සංවර්ධන සම්ති තිබෙනවා ; ගුාමෝදය මණ්ඩල තිබෙනවා ; පාදේශීය මණ්ඩල තිබෙනවා. මේවායේ යෝජනා තමයි දිස්තික් අමාතභංශවලට යොමු කරන්නේ. ඒවා තමයි නැවන ආපහු ගිහින් මන්තී කොට්ඨාශවල කියාත්මක වන්නේ. මේ කුමය තුළින් විශාල වැඩ කොටයක් දන් දියත් වෙලායි තිබෙන්නේ. අවුරුදු ගුණනක් තිය්සේ පොළොත්නරුව දිස්තික්කයේ එක් එක් මැතිවරණ කොට්ඨාශයට ලැබෙන ලක්ෂ පණහෙන් කියිවක් ආපසු භාණ්ඩාගාරයට යැවීමක් සිදු වී නැති බව මම සන්තෝෂයෙන් කියන්න ඕනෑ. ගීය අවුරුද්දේ මගේ මැතිවරණ කොට්ඨාශයට ලැබුණු ලක්ෂ විසි පහ වෙනුවට මම ලක්ෂ විසි හතක් වියදම් කර තිබෙනවා, මේ අවුරුද්දට හිභයකුත් තියාගෙන. එවැනි විශාල වැඩ කොටසක් කෙරෙන බව මහජනයාට පෙන්වන්න පුළුවන් තත්ත්වයක් මේ කුමය යටතේ ලැබී තිබෙනවා.

අ. හා. 3.15

දීස්තුක් ඇමතිවරුන් පත්කිරීමේ කුමය ගැන විරුද්ධ පක්ෂයේ ගැම මන්තුීවරයෙක්ම බලවත් සේ පුසාදය පළ කරමින් කථා කිරීම ගැන මම හුහක් සන්නෝෂ වෙනවා. යම් යම් අඩුපාඩුකම් තිබෙන බවත් මේ කුමය කියාත්මක වීම සදහා දිස්තුක් අමාතනංශවලට තව උදවූ ලැබෙන්න ඕනැබවත් ඒ මන්තුීවරුන් අදහස් කරන බවයි, ඒ මන්තීවරුන්ගෙන් පැහැදිලිව පෙනුණේ. කලවානේ ගරු මන්තුීතුමා (සරක් මූත්තෙට්ටුවෙගම මහතා), කොත්මලේ ගරු මන්තුීතුමා (ආනන්ද දසනායක මහතා), අක්මීමන ගරු මන්තුීතුමා (ඊවඩ් පතිරණ මහතා), මතුගම ගරු මන්තුීතුමා (අනිල් මූණසිංහ මහතා) ආදී හැම කෙනෙක්ම පුකාශ කළේ මේ කුමය කිසිම වරදක් නැත. එක්සත් ජාතික පක්ෂ රජය යටතේ කියාත්මක කළ ගොදම කටයුත්ත අළුතෙන් දිස්තුීක් අමාතනංශ පිහිටුවා කටයුතු කිරීමය කියන අදහසයි.

මේ අයවැය ඇස්තමේන්තුවල දිස්තුික් ඇමතිවරුන් සතු කාර්ය දමයන් සඳහන් වී තිබෙනවා. දිස්තුික්කය තුළ එම පුදේශවලට බලපාන අන්දමේ මූලධන වැඩ සැලසුම් කිරීම, අනුමන කිරීම හා කිුයාත්මක කිරීම. ඉතාම බරපතල සැහෙන වගකීමක් ඇති වැඩ කොටසක් තිබෙන්නේ. ඒ වාගේම පුාදේශීය මට්ටමෙන් සංවර්ධන යෝජනා කුම සැලසුම් කිරීම, ඒවා කිුයාත්මක කිරීමේදී ජනතා සහභාගීත්වය ලබා ගැනීම. ගුාම්ය අංශයේ වැඩි නිෂ්පාදනය හා වැඩි රැකියා තියුක්තිය ඇති කිරීම. මේ වැය ශීර්ෂ දෙක යටතේ දෙන මුදල්වලින් කළ යුතු දේවල් ඉතාම පැහැදිලිව විගුහ කර තිබෙනවා. ඒ ඒ මැතිවරණ කොට්ඨාශවල යෝජනා කුම කඩිනමින් කිුයාත්මක කිරීම සදහා අදල පාර්ලිමේන්තු මන්තීවරුන්ගේ සහභාගීන්වය ලබා ගැනීම. සංවර්ධන වැඩ සටහන්වලට ජනතා සහභාගීන්වය ලබා ගැනීම සඳහා ඔවුන් උනන්දු කරවීමෙන් සකසුරුවම වර්ධනය කිරීම. අද අපේ දිස්තුික් ඇමතිවරු හැම කෙතෙක්ම මේ කුමය අනුව කටයුතු කර තිබෙනවා යයි මම කල්පනා කරනවා. ඒ වාගේම රජයේ කර්නවායන් සම්බන්ධිකරණය සංවර්ධන වැඩ සටහන් සැලසුම් කිරීම හා කියාත්මක කිරීම අනෙකුත් අමාතනංශවල තියෝජනයතනවල කර්තවෘයන් ඉටු කිරීම ආදී වශයෙන් බලන විට දිස්තුික්කවල මේ කටයුතු සැහෙන පුමාණයකින් සංවිධානය කරගෙන

අපේ වීරුද්ධ පක්ෂයේ ගරු මන්තීවරු තමන්ගේකොට්ඨාශවල අඩුපාඩු සපුරාගන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ කියා කිව්වා. ඒ පිළිබඳව මට නම අත්දකීමක් නැහැ. නමුන් මම දන්නවා, මේ වැය ශීර්ෂ යටතේ සම්පූර්ණයෙන්ම මුදල් ලබා දී තිබෙනවා. ඒ හැම මන්තීවරයෙක්ම කටයුතු කරන්නේ තමන්ගේ ඒ මැතිවරණ කොට්ඨාශයේ පොදු අවශානාවයන් සදහායි. එමනිසා මම හිතන හැටියට කිසිම අමාරුවක් නැහැ ඒ හැම කෙනෙකුටම ඒ වැඩ කටයුතු කරන්න. මන්තීවරුන් හැටියට ඒ කාටන් පුළුවන්කම තිබෙනවා බලතල තිබෙනවා ඒ කටයුතු නිම කරන්න.

විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී ස්තුති කරන්න ඕනෑ, විරුද්ධ පක්ෂයේ මන්තීවරුන්ට, ඔවුන් අනික් හැම දෙකටම විරුද්ධ වුනත් මේ දිස්තීක් අමාතභාංශ කුමය වර්ණනා කිරීම ගැන. මේ කුමය අනුව එතුමන්ලාට ලැබෙන අනුගුගය තුළින් ආත්ම ගරුත්වයක් ඇතිව වැඩ කරන්න පුළුවන්කම ලැබෙනවා. මේ කුමය ජයවර්ධන රජය යටතේ, අඑත් ආණ්ඩු කුම වැවස්ථාව යටතේ ඇතිවූ ඉතාමත්ම වැදගත් ආණ්ඩු කුම පෙරළියක් හැටියට මම සඳගන් කරන්නට කැමතියි.

වෛද වාර්ය පී. එම්. බී. සිරිල් මහතා (හම්බන්තොට දිසා ඇමතීතුමා)

◆ (வைத்திய கலாநிதி பீ. எம். பி. சிறில் — ஹம்பாந்தோட்டை மாவட்ட
அமைச்சர்)

(Dr. P. M. B. Cyril - District Minister, Hambantota)

ගරු සභාපතිතුමති, දිස්තුක් අමාතනංග වැය ශීර්ෂ යටතේ වචන ස්වල්පයක් කතා කරන්න ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම මම න්නෝෂ වෙනවා අද විරුද්ධ පක්ෂයේ මන්තීවරුන්ගේ ගුණ වර්ණනාවට, මේ දිසා අමාතනංශ භාජන වීම ගැන. අපි දන්නවා මෙම දිස්තික් අමාතනංශ මෙම රජය කාලය තුළදී නිර්මාණය වුණු දෙයක් බව. අඩුපාඩුකම තිබෙන්නට පුළුවන්. අපි කින්නේ නැහැ මේවා සර්ව සම්පූර්ණය, සර්ව පුකාරයෙන්ම සාර්ථක විදියට කියාත්මක වෙනවාය කියා. නමුත් අපි සන්නෝෂ වෙන්නේ ඒවායේ කියාකාරිත්වය ගැනයි. මැතක සිට කියාත්මක වන මේ වීමධාගත කුමය තුළින්, වෙනදට වැඩිය, මීට පෙර තිබුණු ආණ්ඩුවල පාලන කාලවලට වැඩිය සාමානනයෙන් රටේ දුප්පත් මිනිසුන්ට වැඩක් කෙරෙන බව, විරුද්ධ පක්ෂයේ මන්තීවරු වුණත් පිළිගන්නවා.

කලවානේ ගරු මන්තුීතුමා (සරත් මුත්තෙට්ටුවෙගම මහතා) කිව්වා මේවාට තව තවත් බලතල ලබා දෙන්නට ඕනැය කීයා. මේ විමධාගත කීයන එක සම්පූර්ණ වෙන්න නම්. මමත් කීයනවා ඇතැම් බලතල තවමත් දිස්තුීක්කවල විමධාගත වෙලා තිබෙනවා මදිය කීයා. අපි බලාපොරොත්තු වෙන විදියට, විශේෂයෙන්ම, විරුද්ධ පක්ෂයත්, ජනතාවත් බලාපොරොත්තු වෙන විදියට බලතල විමධාගත කිරීම කෙරී තිබුණා නම්, අද ඇතිවී තිබෙන මේ පුගතියට වැඩිය, අද ඇතිවී තිබෙන මේ සංවර්ධනයට වැඩිය, විශාල පුගතියක් හා සංවර්ධනයක් දකින්නට පුළුවන් වෙනවා.

විශේෂයෙන්ම හම්බන්තොට දිස්තික්කය ගැන කතා කරන විට එය ඉතා විශ්ල සංවර්ධනයක් කෙරෙන පුදේශයක් බව මා කියන්නට ඕනෑ. ලුණුගම්වෙහෙර වහපාරය යටතේ මහා වාරි මාර්ග කෙරෙන අතර, "තොරාඩ් " සංවිධානය යටතේත් සංවර්ධන වැඩ කෙරීගෙන යනවා. ඊට අමතරව විදේශ රටවලින් ලැබෙන ආධාර වලිනුත් අති විශාල සංවර්ධනයක් කෙරෙනවා ඒකාබද්ධ ගුාමීය සංවර්ධන සැලැස්ම යටතේ. එනිසා මේ සංවර්ධන වැඩ කටයුතු කිරීමේදී යම් පුමාද දෝෂයක් ඇතිවෙනවා නම් එසේ වන්නේ දිස්තික්කයට ලැබියයුතු බලනල පුමාණවත් අයුරින් නොලැබීම නිසාය කියා මම හිතනවා. එමනිසා ඒ ගැන විශේෂයෙන්ම රජයට කරුණු දක්වන්නට මම බලාපොරොත්තු වෙනවා.

ඉඩම් පරිපාලනය සම්බන්ධ බලනල, අධාභපනය වැනි දේවල් පිළිබඳ බලනල ආදිය වීමධාගෙන වෙනවා නම් මීට වඩා වැඩි වැඩ කොටසක් කුරන්නට පුළුවන් වෙනවා.

අපේ කොට්ඨාශවලට රුපියල් 52 ලක්ෂයක් ලැබෙනවා. 50 ලක්ෂයක් තොවෙයි මන්තී කොට්ඨාශයකට 52 ලක්ෂයක් ලැබෙනවා. 52 ලක්ෂයක් වැය කරන්නට අපි 72 ලක්ෂයක පමණ වැඩ ආරම්භ කරනවා. ඇතැම් මන්තී කොට්ඨාශවල මේ මූදල් පාවිච්චි නොවී ආපසු යනවාය කියාත් මන්තීවරු කිච්චා. අපට නම් හැම අවස්ථාවකදීම, හැම වර්ෂයකදීම වෙත් කරන මූදල් මදි වෙනවා. විදේශ රටවලින් ලැබෙන මූදලුත් පාවිච්චි කර විශාල සංවර්ධන යෝජනා කුම සදහා ලැබෙන මුදලුත් පාවිච්චි කර, අපට ලැබෙන 52 ලක්ෂයෙනුත් අපි 72 ලක්ෂයක පමණ වැඩ කරනවා. නමුත් අපට මීටත් -වඩා වැඩි සංවර්ධනයක් අපේ පුදේශවලට කරන්නට පුළුවන් වෙනවා අධභාපනය ඇතුළු අනෙකුත් කටයුතුවලටඩ වෙන් කරන මුදලත් දිස්තීක්කයට ලැබෙනවා නම්.

මහා මාර්ග සදහා වෙන් කෙරෙන මුදලෙන් දිස්තුික්කයට ලැබෙන්නේ කොටසකුන් පමණයි. ඒ සම්පූ්රණ මුදල-මම මෙය උපදේශක සහාවේදී ගරු අගුමානෳ තුමාගේ අවධානයට යොමු කළා. ලබන වර්ෂයේ සිට සම්පූර්ණ මුදල-මහා මාර්ගවලට ලැබෙන සම්පූර්ණ මුදලම මන්තුීවරුන් සමග සාකච්ඡා කර වැය කරන්න දිස්තුික් ඇමතිවරුන්ට දෙනවා නම් සත පහක්වත් ඉතුරු නොවන්න අපිත් ඒ සම්පූර්ණ මුදලම වැය කර ඒ අවශෘ, බලාපොරොත්තුවෙන, සංවර්ධන වැඩ කොටස කරන බව මා කියන්නට කැමතීයි. ඒ මාර්ගයෙනුත් අද තිබෙන නත්ත්වය වඩා හොද අතට පෙරළාගෙන සංවර්ධනයක් නැත්නම් දියුණුවක් ඇති කරන්නට අපට පුළුවන් වෙනවා. ඒ නිසා මේ බලතල විමධාගෙන කිරීම සම්පූර්ණ කරනවා නම් දිස්තුික් අමානභාංශවලින් විශාල වැඩ කොටසක් කරන්නට පුළුවන්

වෙනවාය කියා යළිත් මතක් කරන අතර, දිස්තුක් ඇමතිවරුත් වශයෙන් අපි ඇපකැප වී වැඩ කර අපේ දූප්පත් ජනතාවට මීට වඩා සේවයක් කරන්නට බලාපොරොත්තු වන බව මතක් කරමින් මගේ වචන ස්වල්පය අවසාන කරනවා.

ඉන්දුදස හෙට්ටිආරච්චි මහතා (කළුතර දිසා ඇමතිතුමා)

் (திகு. இந்திரதாச ஹெற்றியாரச்சி — களுத்துறை மாவட்ட அமைச்சர்)

(Mr. Indradasa Hettiarachchi - District Minister, Kalutara)

ගරු සභාපතිතුමති, අද මේ දිස්තුික් අමාතෲංශ කුමය නිසා ගමේම සැලැස්ම ඇති කර එය කි්යාත්මක කරන්නට පුළුවන් අවස්ථාවක් ලැබී තිබෙනවා. මේ ගැන විරුද්ධ පාර්ශ්වය පමණක් නෙවෙයි, ගම්බද ජනතාවත් ඉතාම පුසාදයට පත්වී තිබෙන බව මම මතක් කරන්නට ඕනෑ.

මේ රටේ දූෂණ ගැන හා නාස්තිය ගැන අපි කථා කරනවා. ඒ නාස්තියටත් දූෂණයටත් එකම පිළියම තමයි පරිපාලනය විමධාගත කිරීම. මේ රටේ පරිපාලන කුමය හා සංවර්ධනය ගම්බදවත් විමධාගත කරන්නට පුළුවන් නම් නාස්තියත් දූෂණයත් හුහක් දුරට අඩු කරන්නට පුළුවන් මාර්ග ඇති කළ හැකි වෙනවා.

මතුගම ගරු මන්තීතුමා (අනිල් මුණසිංහ මහතා) පුකාශ කළා එතුමාගේ කොට්ඨාශය සම්බන්ධව ඇතිවූ පුශ්නයක් ගැන. කඑතර දිස්තුික්කයේ සිටින විරුද්ධ පාර්ශ්වයේ එකම මන්තුීවරයා මතුගම මන්තුීවරයා පමණයි. මතුගම විරුද්ධ පාර්ශ්වයේ මන්තුීවරයකු නියෝජනය කරන කොට්ඨාශයක් වුණත් ඒ කොට්ඨාශයට කරන්න පූඑවන් සැම දෙයක්ම අපි ඉටු කළා. අධාාපනය හෝ වේවා කෘෂිකර්මය හෝ වේවා සෞඛ්ෂ හෝ වේවා වාරිමාර්ග හෝ වේවා සෑම අංශයක් සම්බන්ධයෙන්ම ඒ ඒ අමාතනංශ මගින් ලැබිය යුතු දේත් යොදගෙන ඉතාම වේගවත් සංවර්ධනයක් ඇති කිරීමේ වැඩ පිළිවෙළක් ඒ ආසනවල ඇති කළා. වීමධාගෙන අයවැයෙනුත් විශාල මුදලක් වියදම කරන්නට යෙදුණා. නමුත් අද තිබෙන තත්ත්වය අනුව මේ රටේ කෙරෙන තුස්තවාදී කියා නිසා යම් යම් අවස්ථාවලදී අපට වීමධාගෙන අයවැය මුදල්වලිනුත් සැහෙන මුදලක් ඉතිරි කරගෙන එය ආරක්ෂක කටයුතුවලට යෙදවීමට සිදුවෙනවා. ඒ අනුව කළුතර දිස්තික්කයේ පොලිස් ස්ථානවලට" සයිරන් " සැපයීම හා හදිසියකදී පාරවල් අවහිර කිරීම සදහා අවශා වන " බැරිකේඩ් " සවි කිරීම ආදී වශයෙන් ආරක්ෂක කටයුතු සදහා අපි වීමධාගත අයවැයෙන් මුදල් ලබා ගෙන වියදම් කළා. ඒ සදහා අවශා අවසරයත් ලබා ගෙන තිබෙනවා. මතුගම ගරු මන්තීුතුමා කිව්වා අප ළක්ෂ 10 ක් ගත්තාය කියා. ඒක ඇත්ත, නමුත් රී වැනි මාසයේදී ඒ මුදල නැවත වරක් එතුමාගේම යෝජනා අනුව වියදම් කරන්නට කටයුතු කලා. එහි තිබෙන අඩුපාඩුව මෙයයි. එක එක අවස්ථාවලදී ඒ යෝජනා වෙනස් කරන විට අවුරුද්ද අවසානයේ ඒ මුදල් වැයකර අවසාන කරන්නට බැරී වෙනවා. එය දිස්තුක්ක අමාතනංශයේ වරදක් නොවෙයි. එක එක අවස්ථාවලදී යෝජනා වෙනස් කිරීමේ වරුයි.

දිසාපතිවරුන් ගැන කථා කළ නිසා ඒ ගැනත් වචනයක් කියන්නට ඕනැ. එදු වාගේ නොවෙයි අද දිසාපතිවරුන්ට තිබෙන වැඩ කොටස දෙගුණ තෙගුණයටත් වඩා වැඩියි. වැඩ කොටස එසේ වැඩි වුණත් ඊට අවශා නිලධාරින් ලැබී නැහැ. කව්වේරියට අවශා සේවක පිරිස ලැබී නැහැ. ඒ නිසා ඉතාම අසීරු තත්ත්වයකට මුහුණ පාන්නට දිසාපතිවරුන්ට සිදු වී තීබෙනවා. එක පැත්තකීන් වීමධාගෙත අයවැය, අනික් පැත්තෙන් සංවර්ධත සභාවේ ලේකම් පදවීය වාගේම ඒ ඒ අමාතනංශවල ඇති විශාල වැඩ කොටසත් ඒ අය පිට පැටවී තිබෙනවා. පසුගිය අවුරුදු 8 තුළ බැලුවොත් රුපියල් දශ ලක්ෂ හය හත් සියයකට වැඩි මුදලක් මේ මාර්ගවලින් දිසාපතිතුමන්ලාගේ සම්බන්ධීකරණය තුළින් වියදම් කරන්නට සිදු වී තිබෙනවා. එමනිසා යම් විධියකින් දිසාපතිවරුන්ට චෝදනා කරනවා නම් එහෙම නැත්තම් අඩුපාඩු ගැන කියනවා තම් එය අසාධාරණයි. ඒ දිසාපතිවරුන් ගැන අප අනුකම්පා සහගනව කල්පනා කළ යුතු අවස්ථාවකුයි, ඇති වී තිබෙන්නේ. විශේෂයෙන්ම කළුතර දිස්තුික්කයේ අපේ දිසා අමාතනංශයේ ලේකම් හැටීයට කටයුතු කරන දිසා ඇමනිතුමාටත් දිස්තුක්කයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් වෙහෙසක් ගන්නවා — මගේ ස්තුතිය පුද කරමින් මගේ වචන ස්වල්පය මෙයින් අවසන් කරනවා.

් පසේන කර ුණාතිලක මහතා (ගාල්ල දිසා ඇමතිතුමා) (திரு. ලபசேன கருணுதிலக்க — காலி மாவட்ட அமைச்சர்) (Mr. Rupasena Karunatilleke – District Minister, Galle)

ගරු සභාපතිතුමනි, දිසා අමාතභංශ වෙනුවෙන් වචන ස්වල්පයක් කථා කිරීමට මට අවස්ථාව ලබා දීම ගැන තමුන්නාන්සේට ස්තුති වන්න වෙනවා. මා පළමුවෙන්ම සන්තෝෂ වෙනවා, අපේ අලූත් වෘවස්ථාව තුළින්, මෙවැනි විමධාගත කිරීමක් කරන්නට, අපේ ජනාධිපතිතුමාත්, මෙම රජයත් කටයුතු කිරීම ගැන. විශේෂයෙන්ම විරුද්ධ පාර්ශ්වයේ ගරු මන්තීවරුන්ගේ කථාවලින් සනාථ වුණා, රජය ගත් තීරණය ඉතාම වැදගත් තීරණයක් හැටියට එතුමන්ලා පිළිගන්නා බව. එපමණක් නොවෙයි, ඉදිරියට තැබූ පියවර ආපස්සට නොතබා, නවත් ඉදිරියට යා යුතු බවත් එතුමන්ලා සදහන් කළා. එම නිසා, රටේ ජනතාව වෙනුවෙන් මෙවැනි පියවරක් ගැනීම ගැන අප සන්තෝෂ වෙනවා.

කලවාතේ ගරු මන්තීුතුමා (සරත් මුන්තෙට්ටුවෙගම මහතා) කිව්වා, දිසා අමාතෲංශය ලියුම් පෙට්ටියක් වන්නට පූළුවන්ය කියා. නමුත් අද දිස්තික් පරිපාලනය දේශපාලන නායකත්වයක් තුළින් කිුිිිියාත්මක කරන නිිිිිිිිිිිිිිිිිි විශේෂයෙන්ම දිස්තුික් ඇමති කාර්යාලය, කලින් කව්වේරීය වශයෙන් තිබි දන් දිස්තුික් ලේකම් කාර්යාලය හැටියට කුියාත්මක වන නිසා, යම් යම අවස්ථාවලදී එම දෙපාර්තමේන්තුවල යම් පුමාද ඇති වෙනවා නම්, ඒ අවස්ථාවලදී දිසා අමාතනංශයේ මැදිහත්වීම තුළින්, එම කටයුතු ඉතාම කාර්යක්ෂමව ඉටු කර ගන්නට අපට අවස්ථාවක් ලැබී තිබෙනවා. එම තිසා මෙම පියවර ඉතාම වැදගත් බව මා මතක් කරන්නට කැමතියි. විශේෂයෙන්ම අද අපට විශේෂ පහසුවක් වී තිබෙනවා, පළාත් පාලනය විමධාගත කිරීම. ගුාමෝදය මණ්ඩල තුළින් අද අපට අවස්ථාවක් ලැබී තිබෙනවා, ඒ ඒ ගුාම <mark>යේවා කොට්ඨාශ තුළ ඇති පුශ්න, අඩුපාඩුකම් ගැන මෙන්ම එම පුදේශ</mark>යට අවශාවත සංවර්ධත වැඩ පිළිබඳවත් අවබෝධයක් ලබා ගත්තට. මැතිවරණ කොට්ඨාශ දහයක් ඇති අපේ ගාල්ල දිස්තුික්කය පුාදේශීය උප දිසාපති කොට්ඨාශ දහසයකින් සමන්විත වෙනවා. මා සියලුම උප දිසාපතිවරුන්ට උපදෙස් දී තිබෙනවා, ගුමෝදය මණ්ඩලවල අදහස්, පුාදේශීය මණ්ඩල මගින් ලබා ගෙන, අදළ මන්තීුවරුන්ට දනගන්නට කටයුතු කරන්නය කියා. එම නිසා, සෑම කොට්ඨාශයකම පුමුබත්වය දිය යුතු කාරණා පිළිබදව පුාදේශීය මණ්ඩලයේ සාකච්ඡා කර අපට ඒ යෝජුනා ඉදිරිපත් කරන විට. ඉතා පහසුවෙන් ඒ යෝජනා කුියාත්මක කරන්නට අපට පුළුවත්කම ලැබි

ගරු සභාපතිතුමනි, අපේ දිස්තුික්කයේ කටයුතු සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂය සමග ඉතා සුහදව කියා කරන බව අක්මීමන ගරු මන්තුීතුමා (රිවඩ් පතිරණ මහතා) පුකාශ කළා. එසේ සුහදව කටයුතු කරන්නට පුධානතම හේතුව වී තිබෙන්නේ පාදේශීය උප දිසාපතිතුමන්ලාගේ මාර්ගයෙන් මේ යෝජනා ලබා ගෙන කියා කර ගෙන යන්නට පුළුවන් වීමයි. එමනිසා දිස්තික් ලේකම් හැටියට දිසාපතිතුමාගේ බලනල අඩු නොකර, එම කාර්යයන් දෙකම එක් නිලධාරියකුගේ මාර්ගයෙන් කර ගෙන යාම ඉතාම අවශා වෙනවා. අර මට කලින් කථා කළ අපේ දිසා ඇමතීවරුන් මතක් කළා වාගේ, එවැනි තත්ත්වයක් ඇති වූණොත් නොයෙකුත් ගැටුම් ඇති වෙන්නට පුළුවනි.

ගරු සභාපතිතුමති, අපේ කලූතර දිසා ඇමතිතුමා කිව්වා වාගේ විමධාගත කිරීම රාශීයක්ම කර ඇති නිසා, උප දිසාපතිවරුන්ගේ සංඛාව තව ටිකක් වැඩි කළ යුතු බව මගේද හැඟීමයි. විශේෂයෙන්ම සෞඛා අංශය ගැන අද සලකා බැලුවොත්, රෝහල් නඩත්තුව සදහා පසුගිය අවුරුදුවලදී වියදම් නොකළ තරම් මුදලක්, විමධාගත අයවැයෙන් අපට ලැබුණු මුදලෙන් පමණක් නොවෙයි, ඊටත් වැඩියෙන් මුදල් ලබා ගෙන, ඒ කටයුතු ඉතාමත්ම සාර්ථකව ඉටු කර තිබෙන බව මා කියන්නට කැමතීයි.

ගරු සභාපතිතුමනි, මෙහිදී මා එක් යෝජනාවක් ඉදිරිපත් කරන්න කැමතියි. අද අපේ සංවර්ධන සභා තුළිනුත්, විමධාගත අයවැය තුළිනුත්, විශාල වැඩ කොටසක් කර ගෙන යන මේ අවස්ථාවේදී අපට මේ කටයුතු සම්බන්ධයෙන් බොහෝ විට ඇස්තමෙන්තු ලබා ගත්තට සිදු වී තිබෙන්නේ කාර්මික තිලධාරිත්ගෙනුයි. එම ඇස්තමෙන්තු හරියාකාර සකස් කර තිබෙනවාද, අවශා පුමාණයට වැඩි මුදලක් ඇස්තමෙන්තු ගත කර තිබෙනවාද කීයා සොයා බැලීමට, දිස්තික් අමාතභාංශයට වෙනමම ඉංජිතේරුවරයෙක් ලබා දෙනවා නම් එය ඉතා වැදගත් වෙනවා. ඒ අත්දමට පූර්ණකාලීන ඉංජිනේරුවරයෙක් අපට ලබා දෙනවා නම්, කාර්මික නිලධාරීන් විසින් ඉදිරිපත් කරනු ලබන එම ඇස්තමේන්තු සියල්ලක්ම සමීක්ෂණයකට ගාජන කරන්නට අවස්ථාවක් ලැබෙනවා. එම නිසා දිස්තුික් අමාතෲංශයට ඉංජිනේරුවකු ලබා දෙන්නටය කියන අදහස යෝජනාවක් හැටියට මම ඉදිරිපත් කරනවා.

q. co. 3.30

ගරු සභාපතීතුමනි, තමුන්නාන්සේ කීප අවස්ථාවකදීම ඔළුව වනනවා මට පෙනෙනවා. මම දන්නේ නැහැ, මගේ කථාව නවත්වන්න කියනවාද එහෙම නැතිනම් මා කියන දෙය අනුමන කරනවාදයි කියන්නට. කොහොම වුණත් මෙයට වැඩි වේලාවක් ගන්නට මගේ අදහසක් නැහැ.

සභාපතිතුමා (தැනබු#) (The Chairman)

බොහොම අමාරුවෙනුයි මේ කාලයන් ලබා දුන්නේ.

රුපයේන කරුණානිලක මහතා (නිල. ලාபசேன கருணுதிலக்க) (Mr. Rupasena Karunatilleke)

ඒ ගැන නමුන්තාන්සේට ස්තුතිවන්න වෙනවා. නමුන්නාන්සේ නියෝජනය කරන දිස්තික්කයේ දිසා ඇමතිවරයා හැටියට මට වැඩිපූර කාලයක් ලබා දිය යුතුව තිබෙනවා. කෙසේ වුණින් මේ අවස්ථාව හෝ ලබා දීම ගැන නැවත වරක් ස්තුති වන්න වෙමින්, මෙවැනි උදර ආකල්පයක් තුළින් අනාගතය දෙස ගමන් කරන්නට අවස්ථාවක් අපට ලබා දූන් ගරු ජනාධිපතිතුමාට ජාතියේ පුශංසාව හිමි විය යුතු බව පුකාශ කරමින් මගේ වවන ස්වල්පය අවසන් කරනවා.

ආවායා වීමල් විකුමසිංහ මහතා (ඇහැලියගොඩ) (கலாநிதி விமல் விக்ரமசிங்ஹ — எஹெலியகொட) (Dr. Wimal Wickremasinghe – Eheliyagoda)

ගරු සභාපතිතුමති. දිස්තික් අමාතභාංශ කුමය යටතේ ලැබෙන වීමධාගත මුදල් නිසා එක්තරා අත්දමකට පාදේශීය සංවර්ධන සංකල්පය ඉදිරියට ගෙන යාමක් නැත්තම් කියාත්මක කිරීමක් අපට දකින්නට ලැබෙනවා. එක්තරා අත්දමක ආර්ථක සංවර්ධන උපකරණයක් හැටියට අපට මෙය හඳුන්වන්නට පුළුවන්. ඒවාගේම පලදයී උපකරණයක් හැටියටත් මෙය හඳුන්වන්නට පුළුවන්. ගරු සභාපතිතුමනි, මම උදහරණයක් පෙන්වන්නම්. 1984 දී ශී ලංකාවේ වීමධාගත මුදල් වශයෙන් වෙන් කරනු ලැබුවේ රුපියල් දස ලක්ෂ 420යි. ඒ රුපියල් දස ලක්ෂ 420න් රුපියල් දස ලක්ෂ 418.3ක් ඒ වර්ෂය තුළ යොදවා තිබෙනවා. එක් අතකින් මුදල් දීමින් අනික් අතින් මුදල් පාවිච්චි කිරීමත් අතර සම්බන්ධතාවක් අපට මෙයින් පෙන්වන්නට පුළුවන්.

ඊළහට විශේෂයෙන්ම ආර්ථික සංවර්ධනයට අවශා පාශ්ධන වියදම් – කැපිටල් එක්ස්පෙන්ඩ්වර් – සදහා 1984 මුළු විමධාගත මුදල් පුමාණයෙන් සියයට 98.6ක් යෙදවීම විශේෂයෙන්ම වැදගත් වෙනවා. උදහරණයක් වශයෙන් කෘෂිකාර්මික හා චාරිමාර්ග කටයුතු සදහා සියයට 6.2ක්ද, විදුලි පණිවුඩ සදහා සියයට 17.6ක්ද, අධාාපනය සදහා සියයට 13.6ක්ද, විදුලිය සදහා සියයට 18.1ක්ද වශයෙන් යොදවනු ලැබූවා. වෙනත් වචනවලින් කියනවා නම් 1984 දී වර්තන වියදම් – ඒකරන්ට එක්ස්පෙන්ඩ්වර් – සදහා විමධාගත මුදල්වලින් යොදවා තිබෙන්නේ සියයට 1.4ක් වැනි සුළු පුමාණයකුයි. විශේෂයෙන්ම මේ විමධාගත මුදල් දීම මගින් දිස්තික් අමාතාාංශ කුමය යටතේ පාදේශීය වශයෙන් සංවර්ධනයේ ඉදිරියට යාමක් සිදු වී තිබෙනවා යයි මම කිව්වේ ඒ නිසයි.

ඒ වාගේම ඇහැලියගොඩ මැතිවරණ කොට්ඨාශය ගැන කථා කරන විට මා විශේෂයෙන් රත්නපුර දිස්තික් අමාතෳතුමා පුශංසාවට භාජනය කළ යුතුව තිබෙනවා. අපේ වැඩ කටයුතු සම්බන්ධයෙන්, වාාපෘති නෝරා ගැනීම සම්බන්ධයෙන් කිසීම පුශ්නයක් ඇති නොවන පරිදි සම්පූර්ණ සහයෝගය ලබා දී කටයුතු කිරීම ගැන මම මේ අවස්ථාවේදී විශේෂයෙන් එතුමාට ස්තුතීවන්ත වෙනවා. හැබැයි, අවිච්ඡේද මුදල් කොනරම තිබෙනවාද, ඒ මුදල් මොන මොන ඒවාට පාවිච්චි කළ හැකිද කියා වර්ෂය අවසානයේදී මීට වැඩිය තොරතුරු ලැබෙනවා නම් සමහරවිට කිසීම මුදලක් අව්ච්ඡේද නොවී අපේ ආසනවල පාවිච්චි කර ගැනීමේ හැකියාව අපට තිබෙනවා. විශේෂයෙන්ම රත්නපුර දිසා අමාතෲංශයන් අධෲපන අමාතෲංශයන් අතර ඇති වූ මත ගැටුමක් නිසා රුපියල් දස ලක්ෂ 150කට ටැඩි මුදලක් අධෲපන [ආවාර්ය විමල් විකුමසිංක මහතා] ගොඩනැගීලී සඳහා පාවිච්චි කරන්නට බැරි වීමෙන් අපට පුශ්නයක් මතු වූණා. නමුත් වෙනත් වහපෘති සඳහා ඒ මුදල දුන් නිසා අපට එය පාවිච්චි කරන්න හැකී වුණා. සමහර අවස්ථාවලදී ඇස්තමේන්තු පුමාද වෙනවා පමණක් නොවෙයි, කොන්තුාත්කරුවන්ට පහසු වන පරිදී සමහර කාර්මික නීලධාරීන් වීසීන් වැඩී ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමත්, ගුමෝදය මණ්ඩල වැකී සංවිධාන ඉදිරිපත් වන විට රජයේ නිලධාරීන්ගෙන් ඒවාට සහයෝගය නොලැබීමත් නීසා සමහරවිට අපට යම් යම් අවාසි සිදු වන අවස්ථා ඇති වෙනවා. එම නීසා විශේෂයෙන් මීට පෙර ගරු දිස්තුික් අමාතාතුමන්ලා විසින් යෝජනා කළ පරිදි දිස්තුික් අමාතනංශ කාර්ය මණ්ඩලය වැඩි කොට, පළාත් පාලන අමාතනංශයේ කාර්මික නීලධාරීන්ගේ සහයෝගය පමණක් බලාපොරෙන්තු නොවී, ඒ අයගේ සහයෝගයන් වෙනත් කාර්මික නීලධාරීන්ගේ සහයෝගයන් ගන්නවා නම් අපට මේ විමධාගෙන මුදල්වලින් මීට වඩා වැඩි පුයෝජනයක් ගන්නට පුළුවන්කම ලැබෙනවාය කියන එක පුකාශ කරමින් මම නීහඩ වෙනවා.

இத்தி. 8. இன்றை இன்ற (இன்று இன்று இரு மூற்று இரு பிரிய விரிய விர

ගරු සභාපතිකුමති, දිස්තික් අමාතාවරුන්ගේ වැය ශීර්ෂය යටතේ අද දීන දීස්තික් අමාතාවරුන් සහ වීරුද්ධ පාර්ශ්වයේ ගරු මන්තීවරුන් වැදගත් අදහස් රාශීයක් ඉදිරිපත් කර තිබෙනවා. අවංකව අදහස් ප්‍රකාශ කිරීම ගැන ඒ සියළු දෙනාටම මම අවංකව ස්තුකීවන්න වෙනවා. පළමුවැනි වතාවට වැය ශීර්මයක් පිළිබඳව මේ ගරු සභාවේ දෙපාර්ශ්වයක් එකම මතය දරුවේ මේ අවස්ථාවේදීය කීයන එක මගේ අවංක හැඟීමයි. ඒ ගැන මම බොහොම සන්තෝෂ වෙනවා. මම පාර්ලිමේන්තුවේ සිටී මුලු කාලය තුලදීම මෙවැනි තත්ත්වයක් උදවූ පළමු වැනි අවස්ථාව මේයයි කියා මම හිතනවා. ඒ නිසා විශේෂයෙන්ම වීරුද්ධ පක්ෂයේ ගරු මන්තීතුවන්ලාට මම පුසිද්ධියේම ස්තුකීය පුසාශ කරන්න කැමතියි, ඔබතුමන්ලාගේ පක්ෂත්, අපේ පක්ෂයන් අතුරේ දේශපාලනමය වශයෙන් මොන වෙනස්කම් නිබුණත්, මේ ගරු සභාවේදී අවංකව අදහස් ඉදිරිපත් කිරීම ගැන.

ගරු සභාපතිතුමති, දිස්තුක් අමාතනංශවලින් සංවර්ධන කටයුතු කීයාත්මක කිරීමේදී පක්ෂ භේදයෙන් තොරව කාගේන් සහයෝගය ලබාගනීමින් අපේ දිස්තුක් ඇමතිවරුන්ට කටයුතු කරන්නට පුළුවන් වී තිබීම ගැන මම සන්තෝෂ වෙනවා.

දිස්තුක් අමාතනංශ ආරම්භ කිරීමේදී විමධාගත අයවැය පිළිබද මුදල් පාලනය පමණක් එයට පැවරී තිබුණා. කාලයාගේ ඇවැමෙන්, දිස්තුක් සංවර්ධන යෝජනා කුමයන්, මහාමාර්ග සංවර්ධන වැඩපිළිවෙළන්, සෞඛත දෙපාර්තමේන්තුවේ නැත්නම් අමාතනංශයේ මුදල් ඒවායේ ගොඩනැගීලී අලුත්වැඩියා කිරීම ආදී දේ සඳහා වැය කිරීමට ලැබුණු බලයන්, දිස්තුික් අමාතනංශයට මැතකදී පැවරුණු වැඩි වැඩ කොටසක් හැටියට මම පෙන්වා දෙන්න කැමතියි.

මේ වැඩ කොටස් කියාත්මක කිරීමේදී බොහෝ දෙපාර්මේන්තුවල, සංස්ථාවල, නිලධාරීන්ගේ සහයෝගය දිස්තික් ඇමතිවරුන්ට ලැබුණු බව මනක් කරන අතරම, සමහර අංශවලින් එතරම් සහයෝගයක් නොලැබුණු නිසා දිස්තික් ඇමතිවරුන් කිරීමට බලාපොරොත්තු වූ වැඩ කොටස් සියල්ලම අවසන් කිරීමට බැරී වූ අවස්ථාද නිබුණු බව මම මනක් කරන්නට ඕනෑ.

ණය පදනමක් මත ගුාමීය සංවර්ධන යෝජනාකුම කියාත්මක කෙරෙන දිස්තීක්කවල, නුවරඑළිය, හම්බත්තොට, මාතර, කුරුණෑගල, බදුල්ල, මොනරාගල සහ මාතලේ ආදී දිස්තීක්කවල – මම හිතනවා අනුරාධපූරයත් අයත් වනවා කියා – දිස්තීක් අමාතනංගවලට වැඩි කටයුතු රාශීයක් පැවරිලා තිබෙනවා. ඒ වැඩ සියල්ලම නොපීරිහෙලා ඉටු කරන්නට ඒ ගරු දිස්තීක්ක ඇමතිවරුන්ට පුළුවන් වූයේ ඒ අමාතනංගවලට අනුයුක්තව සිටිත නිලධාරීන්ගෙන් ලැබුණු සහයෝගය නිසයි. ඒවාගේම නොයෙක් අවස්ථාවල කැබිනට ඇමතිවරුන්ගේ විශේෂ සහයෝගයද දිස්තීක් ඇමතිවරුන්ට ලැබී තිබෙනවා, ඔවුන්ට පැවරී තිබෙන කාර්යගාරය මැනවින් ඉටු කිරීම සදහා.

බලතල විමධාගත කිරීමෙන් ගරු ජනාධිපතිතුමා බලාපොරොත්තු වූයේ. ජනතාවගේ සිතුම් පැතුම් හා ආකල්පයන් තේරුම් ගැනීම සහ ජනතාවගේ සුහසිද්ධිය සදහා සංවර්ධනය වඩාත් ගමට ලං කිරීමයි. පළමුවෙන්ම දිස්තික් ඇමතිවරුන්ට පැවරුතේ රජයේ කියාදමයන් සම්බන්ධිකරණය කිරීමයි. මම හිතතවා එම කටයුත්ත ඔවුන් අතින් මැනවින් ඉටු වුණාය කියා. සභාපතිතුමති, රජයේ කීයාදමයන් ඉටු කීරීමේදී සැළැස්මක් අවශා කරනවා. ඒ සැළැස්ම කලින් අපි පිළියෙල කළේ විමධාගත අයවැයෙන් ලැබෙන මුදල් පුමාණය අනුවයි. පසු කාලයකදී අපට ඒ සැළැස්මට ඇතුළු කීරීමට පුළුවන් වූණා, සංවර්ධන සභාවල මුදල් පාලනයත්, ඒ වගේම පළාත් පාලන අමාතාාංශයෙන් අපට ලබාදෙන මුදල් පුතිපාදන පාලනයත්. මේ ගරු මත්තීවරු බොහෝවිට පෙන්වා දුන්නා. අමාතාාංශ සදහා වෙන්කරන මුදල් පුතිපාදන දිස්තීක් අමාතාාංශවලටම දීම හොඳයි කියා. එවිට දිස්තීක් මටටමින් පිළිවෙල කරන ඒකාබද්ධ සැළැස්මට ඒ වැඩපිළිවෙළවල් ඇතුළු කරන්න පුළුවන් බව පෙන්නා දුන්නා. මම ගීතනවා එම යෝජනාව කාලෝවිතයි කියා. නමුත් එසේ පැවරීමේදී යම්කීසි නීතිමය බාධාවක් මතුවේද කියා මම දන්නේ නැහැ. රජය මේ සම්බන්ධයෙන් කල්පනා කර බලනු ඇතැයි මම විශ්වාස කරනවා.

දිස්තුික් අමාතනංශවල කටයුතු කරගෙන යෑමට සහයෝශය දුන් සෑම දෙනාටම මම මගේ ස්තූතිය පුද කරනවා. ඒවාගේම අද දින මෙම සභාවේදී අවංකව අදහස් පුකාශ කළ සැමටම සියලුම දිස්තුික් ඇමතිවරුන් වෙනුවෙන් මම ස්තූති කරනවා. මෙම ශීර්ෂය යටතේ ඇති මුදල් පුකිපාදන අනුමත කරන ලෙසද ඉල්ලා සිටීමින් මම නිහඩ වෙනවා.

හෝ. වබලිව්. දේවකායයම් මහතා (ස්වදේශ කටයුතු ඇමතිතුමා) (நிල கே. டபின்யு தேவதாயகம் — உள்தாட்டலுவல்கள் அமைச்சர்) (Mr. K. W. Devanayagam – Minister of Home Affairs)

Mr. Chairman, the District Ministries are normally not under my Ministry, but I have been always serving as the caretaker of the District Ministries. In that sense, listening to the speakers in the Opposition today, I was very happy that all of them paid compliments to the District Ministries to show how well they have discharged their duties and served the cause of development in their districts. The hon. Member for Kotmale (Mr. Ananda Dassanayake) said that the District Ministries had not been empowered with sufficient powers. He wanted land distribution also to go to the District Ministries. I would suggest that he presents a memorandum to His Excellency to give more power to the District Ministries.

In the last Government there was a similar system of decentralization called the Political Authority, but it was not found to be sufficient for the purpose. It is from that His Excellency evolved the District Ministry system. The District Ministry system is a complete decentralization of the Central Government work bringing it to the district level. With the District Ministry, the Gramodaya Mandalas and the Pradeshiya Mandalas you bring development to the grass-root level so that the ordinary people themselves can take part in the development of the country. The process of planning and development is given to the District Ministers and the MPs who have all the officials at their command. They plan and I think it is not only the allocation of money that is important thing but the monitoring of it to its final conclusion which is more important.

I was listening to the Third Member for Colombo Central. He was complaining that he had allocated a lot of money but finally it did not bear fruition. That is because the allocation is not enough. As you will see there is many a slip between the cup and the lip. Unless you follow it up to its final conclusion, you never see the fruition of it.

I say that the District Ministries have rendered a sevice which will be very well appreciated by everybody. Personally, I am very happy that the Opposition also has appreciated it and I like to thank the District Ministers for the service they have rendered. Thank you.

" 14 වන ශීර්ණයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රෑ. 26,33,000ඎ මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය විමසන ලදින්, සභාසම්මත විය.

14 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන ව්යදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தலேப்பு 14, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா, 26,33,000 அட்டவ≀ணயிற் சேர்க்கப்படுமாக " எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலேப்பு 14, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 2,633,000, for Head 14, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 14 - Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

i වන වැඩ සටහන. – දිස්තුික්ක අයවැය පරිපාලනය කිරීම හා කුියාත්මක කිරීම – මූලධන ව්යදම, රු. 4,67,50,000

நிகழ்ச்சித் திட்டம் 1—மாவட்ட வரவு செலவுத் திட்டத்தினேச் செயற்படுத்துதலும் நிருவகித்தலும்—ஆக்கப்பொருட் செலவு ரூபா, 4,67,50,000

Programme 1. - Administration and Implementation of the District
Budget - Capital Expenditure,
Rs. 46,750,000

" 14 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මුලධන වියදම සඳහා රු. 4,67,50,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමයන ලදින්, සභායම්මන විය.

14 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන ව්යදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"த\$லப்பு 14, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 4,67,50,000 அட்டவ₹ணயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலேப்பு 14 திகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவ?ணயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 46,750,000, for Head 14, Programme 1, Capital Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 14, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

15 වන ශීර්ෂය – දිස්තුක්ක අමාතාවරයා, ගම්පහ

i වන වැඩ සටහන. –දිස්තික්ක අයවැය පරිපාලනය කිරීම හා කියාත්මක කිරීම – පුනරාවර්තන වියදම, රු. 20,53,000

தலேப்பு 15-மாவட்ட அமைச்சர் கம்பஹா

நிகழ்ச்சித் திட்டம் 1—மாவட்ட வரவு செலவுத் திட்டத்தினேச் செயற்படுத்துதலும் நிருவதித்தலும்—மீண்டுவருஞ் செலவு ரூபா, 20,53,000

#### **HEAD 15 - DISTRICT MINISTER, GAMPAHA**

Programme 1. – Administration and Implementation of the District Budget – Recurrent Expenditure, Rs. 2, 053, 000

" 15 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන ව්යදම සඳහා රු. 20,53,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය විමසන ලදින්, සභාසම්මත විය.

15 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබීය යුතුයයි නියෝග කරන ලදී.

"தலேப்பு 15, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா, 20,53,000 அட்ணேயிற் சேர்க்கப்படுமாக " எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலேப்பு 15, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது. Question, "That the sum of Rs. 2,053,000, for Head 15, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 15, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

i වන වැඩ සටහන. –දිස්මුක්ක අයවැය පරිපාලනය කිරීම හා ඡුයාත්මක **ජරි**ම – මුලධන වියදම, රු. 3,57,50,000

நிகழ்ச்சித் திட்டம் 1—மாவட்ட வரவு செலவுத் திட்டத்திர்காச் செயற்படுத்துத்தும் நிருவதித்தலும்—ஆக்கப்பொருட் செலவு ரூபா, 3,57,50,000

Programme 1. - Administration and Implementation of the District
Budget - Capital Expenditure,
Rs. 35,750,000

" 15 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම සඳහා රු. 3,57,50,000 ස මූදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමසන ලදින්, සභාසම්මන් විය.

15 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தஃலப்பு 15, திகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 3,57,50,000 அட்டவணேயிற் சேர்க்கப்படுமாக " எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலேப்பு 15, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 35,750,000, for Head 15, Programme 1, Capital Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 15, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

## 16 වන ශීර්ෂය – දිස්තුක්ක අමාතාවරයා, කළුතර

1 වන වැඩ සටහන. – දිස්තුික්ක අයවැය පරිපාලනය කිරීම හා කුියාත්මක කිරීම – පුනරාවර්තන වියදම, රු. 15,62,000

தலேப்பு 16—மாவட்ட அமைச்சர், களுத்துறை

நிகழ்ச்சித் திட்டம் 1—மாவட்ட வரவு செலவுத் திட்டத்தினேச் செயற்படுத்துதலும் நிருவடித்தலும்—மீண்டுவருஞ் செலவு ரூபா, 15,62,000

#### HEAD 16 - DISTRICT MINISTER, KALUTARA

Programme 1. - Administration and Implementation of the District Budget - Recurrent Expenditure,

Rs. 1, 562, 000

" 16 වන ශීර්මයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රෑ. 15,62,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමසන ලදින්, සභාසම්මන විය.

16 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தல்பபு 16, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா,15,62,000 அட்டவணேயிற் சேர்க்கப்படுமாக " எனும் விளு விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலேப்பு 16, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 1,562,000, for Head 16, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 16, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

1 වන වැඩ සටහන, –දීස්ණුක්ක අයවැය පරිපාලනය කිරීම හා කුියාත්මක කිරීම – මුලධනවියදම, රු. 2,58,50,000

நிகழ்ச்சித் திட்டம் 1—மாவட்ட வரவு செலவுத் திட்டத்தினேச் செயற்படுத்துதலும் நிருவகித்தலும்—ஆக்கப்பொருட் செலவு ரூபா, 2,56,50,000

Programme 1. - Administration and Implementation of the District
Budget - Capital Expenditure,
Rs. 25,650,000

" 16 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මුලධන වියදම සඳහා රු. 2,56,59,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුග්නය වීමසන ලදින්. සභායම්මන විය.

16 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තීබිය යුතුයයි නියෝග කරන ලදී. "தலேப்பு 16, திகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 2,56,50,000 அட்டவணேயிற் சேர்க்கப்படுமாக " எனும் விளு விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. தலேப்பு 16, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டனேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 25,650,000, for Head 16, Programme 1, Capital Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 16, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

# 17 වන ශීර්ෂය – දීස්තුක්ක අමාතාවරයා, මහනුවර

i වන වැඩ සටහන. – දීස්තුීක්ක අයවැය පරිපාලනය කිරීම හා කුීයාත්මක කිරීම – පූතරාවර්තන වියදම, රු. 23,25,000

தலேப்பு 17—மாவட்ட அமைச்சர், கண்டி

நிகழ்ச்சித் திட்டம் 1—மாவட்ட வரவு செலவுத் திட்டத்தினேச் செயற்படுத்துதலும் நிருவகித்தலும்—மீண்டுவருஞ் செலவு ரூபா, 23,25,000

### HEAD 17 - DISTRICT MINISTER, KANDY

Programme 1. – Administration and Implementation of the District Budget – Recurrent Expenditure, Rs. 2,325,000

"17 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, සුනරාවර්තන වියදම සඳහා රු. 23,25,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය විමසන ලදීන්, සභාසම්මන විය.

17 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පූනරාවර්තන ව්යදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தஃலப்பு 17, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா,2325,000 அட்டவீணயிற் சேர்க்கப்படுமாக " எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. தஃலப்பு 17, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டனேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 2,325,000, for Head 17, Programme I, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 17, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

් වන වැඩ සටහන. –දිස්ණුක්ක අයවැය පරිපාලනය කිරීම හා කුයාත්මක කිරීම – මූලධන වියදම, රු. 4,44,00,000

நிகழ்ச்சித் திட்டம் 1—மாவட்ட வரவு செலவுத் திட்டத்தினேச் செயற்படுத்துதலும் திருவகித்தலும்—ஆக்கப்பொருட் செலவு ரூபா, 4,44,00,000

Programme 1. – Administration and Implementation of the District
Budget – Capital Expenditure,
Rs. 44,400,000

" 17 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම සඳහා රු. 4.44.00,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමයන ලදින්, සභාසම්මත විය.

17 වන ශීර්ණයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தஃலப்பு 17, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 4,44,00,000 அட்டவணேயிற் சேர்க்கப்படுமாக" எனும் விளு விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலேப்பு 17, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 44,400,000, for Head 17, Programme 1, Capital Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 17, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

# 18 වන ශීර්ෂය.—දිස්තුක්ක අමාතෳවරයා, මාතලේ

1 වන වැඩ සටහන.—දිස්තුක්ක අයවැය පරිපාලනය කිරීම හා කුියාත්මක කිරීම. පුනරාවර්තන වියදම. රු. 9,66,000

தலேப்பு 18—மாவட்ட அமைச்சர், மாத்தளே

நிகழ்ச்சித் திட்டம் 1—மாவட்ட வரவு செலவுத் திட்டத்தினச் செயற்படுத்துதலும் நிருவகித்தலும்—மீண்டுவருஞ் செலவு ரூபா, 9,66,000

# HEAD 18 - DISTRICT MINISTER, MATALE

Programme 1. – Administration and Implementation of the District Budget-Recurrent Expenditure, Rs. 966,000

"18 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන. පුනරාවර්තන වියදම සඳහා රු. 9,66,000 කා මූදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය "යන පුශ්නය වීමසන ලදීන්. සභාසම්මත විය.

18 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන ව්යදම උපලේඛනයෙහි කොටසක් හැටියට තීමිය යුතුයයි නියෝග කරන ලදී.

"திலப்பு 18, திகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா,9,66,000 அட்டவிணயிற் சேர்க்கப்படுமாக " எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலேப்பு 18, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 966,000, for Head 18, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 18, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule

1 වන වැඩ සටහන.—දිස්තික්ක අයවැය පරිපාලනය කිරීම හා කියාත්මක කිරීම— මූලධන වියදම, රු. 1,17,00,000

நிகழ்ச்சித் திட்டம் 18—மாவட்ட வரவு செலவுத் திட்டத்தினேச் செயற்படுத்துதலும் நிருவகித்தலும்— ஆக்கப்பொருட் செலவு சூபா, 1,17,00,000

Programme 1. – Administration and Implementation of the District Budget-Capital Expenditure, Rs. 11,700,000

\* 18 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම සඳහා රු. 1,17,00,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය \* යන පුශ්නය වීමසන ලදීන්, සහාසම්මත විය.

18 වන ශීර්ණයෙහි 1 වන වැඩ සටහන, මුලටන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தல்ப்பு 18, திகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா, 1,17,00,000 அட்டவணேயிற் சேர்க்கப்படுமாக " எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தல்ப்பு 18, திகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs.11,700,000, for Head 18, Programme 1, Capital Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 18, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule

# 19 වන ශීර්ෂය.—දීස්තුික්ක අමාතාවරයා, නුවරඑළිය

් වන වැඩ සටහන.—දීස්තික්ක අයවැය පරිපාලනය කිරීම හා කියාත්මක කිරීම— පූනරාවර්තන වියදම, රු. 10,14,000

தலேப்பு 19.—மாவட்ட அமைச்சர், நுவரெலியா

நிகழ்ச்சித் திட்டம் 1.—மாவட்ட வரவு செலவுத் திட்டத்தினேச் செயற்படுத்துதலும் நிருவகித்தலும் — மீண்டுவருஞ் செலவு, ரூபா 10,14,000

#### HEAD 19 - DISTRICT MINISTER, NUWARA ELIYA

Programme 1. – Administration and Implementation of the District
Budget – Recurrent Expenditure, Rs. 1,014,000

"19 වන ශීර්ෂයෙහි ! වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 10.14,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය විමසන ලදින්, සභාසම්මත විය.

19 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන ව්යදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தலேப்பு 19, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 10,14,000 அட்டவணேயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலேப்பு 19, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 1,014,000 for Head 19, Programme 1, Recurrent, Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 19, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule

i වන වැඩ සටහන.—දීස්තුික්ක අයවැය පරිපාලනය කිරීම හා කුියාත්මක කිරීම— මූලධන වියදම, රු. 2,08,00,000

நிகழ்ச்சித் திட்டம் 1.—மாவட்ட வரவு செலவுத் திட்டத்து?னச் செயற்படுத்துதலும் நிருவகித்தலும் — ஆக்கப்பொருட் செலவு, ரூபா 2,08,00,000

Programme 1. – Administration and Implementation of the District Budget – Capital Expenditure, Rs. 20,800,000

" 19 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මුලධන වියදම සඳහා රු. 2,08,00,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමසන ලදින්, සභාසම්මත විය.

19 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන ව්යදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබීය යුතුයයි නියෝග කරන ලදී.

"தலேப்பு 19, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 2,08,00,060 அட்டவிணயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. தலேப்பு 19, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவிணயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 20,800,000 for Head 19, Programme 1, Capital Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 19, Programme 1. Capital Expenditure, ordered to stand part of the Schedule

20 වන ශීර්ෂය.—දිස්තුික්ක අමාතාවරයා, ශාල්ල

1 වන වැඩ සටහන.—දීස්තුක්ක අයවැය පරිපාලනය කිරීම හා කුියාත්මක කිරීම— පූහරාවර්තන වියදම, රු. 17,72,000

தலேப்பு 20.—மாவட்ட அமைச்சர், காலி

நிகழ்ச்சித் திட்டம் 1.—மாவட்ட வரவு செலவுத் திட்டத்தினச் செயற்படுத்துதலும் திருவகித்தலும் — மீண்டுவருஞ் செலவு, ரூபா 17,72,000

HEAD 20 - DISTRICT MINISTER, GALLE

Programme 1. - Administration and Implementation of the District Budget - Recurrent Expenditure, Rs. 1,772,000

" 20 වන ශීර්ෂයෙහි i වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 17.72,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමසන ලදින්, සභාසම්මත විය.

20 වන ශීර්ෂයෙහි i වන වැඩ සටහන, පුනරාවර්තන ව්යදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தலேப்பு 20, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 17,72,000 அட்டவணேயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. தலேப்பு 20, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 1,772,000 for Head 20, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 20 - Programme 1. Recurrent Expenditure, ordered to stand part of the Schedule

් වන වැඩ සටහන.—දීස්ණුක්ක අයවැය පරිපාලනය කීරීම හා කීයාත්මක කීරීම— මූලධන ව්යදම, රු. 2,75,00,000

திகழ்ச்சித் திட்டம் 1.—மாவட்ட வரவு செலவுத் திட்டத்தினேச் செயற்படுத்துதலும் நிருவகித்தலும் — ஆக்கப்பொருட் செலவு, ரூபா 2,75,00,000

Programme 1.—Administration and Implementation of the District Budget – Capital Expenditure, Rs. 27,500,000

" 20 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම සඳහා රු. 2,75,00,000 ක මූදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමයන ලදින්, සභාසම්මන විය.

20 වන ශීර්ෂයෙහි i වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தலேப்பு 20, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 2,75,00,000 அட்டவிணயிற் சேர்க்கப்படுமாக" எனும் விளு விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. தலேப்பு 20, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 27,500,000 for Head 20, Programme 1, Capital Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 20 - Programme 1. Capital Expenditure, ordered to stand part of the Schedule

21 වන ශීර්ෂය.—දීස්තුක්ක අමාතභාවරයා, මාතර

1 වන වැඩ සටහන.—දිස්තුික්ක අයවැශ පරිපාලනය කිරීම හා කුයාත්මක කිරීම්— පුනරාවර්තන ව්යදම, රු. 13,18,000

தலேப்பு 21-மாவட்ட அமைச்சர், மாத்தறை

நிகழ்ச்சித் திட்டம் 1.—மாவட்ட வரவு செலவுத் திட்டத்தினேச் செயற்படுத்துதலும் திருவகித்தலும் — மீண்டுவருஞ் செலவு, ரூபா 13,18,000

HEAD 21 - DISTRICT MINISTER, MATARA

Programme 1. - Administration and Implementation of the District
Budget-Recurrent Expenditure, Rs. 1,318,000

" 21 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුතරාවර්තන වියදම සඳහා රැ. 13,18,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමසන ලදීන්, සභාසම්මත විය.

21 වන ශීර්ෂයෙහි i වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තීබිය යුතුයයි නියෝග කරන ලදී.

"தல்ப்பு 21, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 13,18,000 அட்டவணேயிற் சேர்க்குப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. தலேப்பு 21, திகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 1,318,000, for Head 21, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 21, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule

1 වන වැඩ සටහන.—දීස්තුක්ක අයවැය පරිපාලනය කිරීම හා කුියාත්මක කිරීම— මුලධන වියදම, රු. 1,92,50,000

திகழ்ச்சித். திட்டம் 1.—மாவட்ட வரவு செலவுத் திட்டத்தினேச் செயற்படுத்துதலும் நிருவகித்தலும் — ஆக்கப்பொருட் செலவு, ரூபா 1,92,50,000

Programme 1. - Administration and Implementation of the District
Budget - Capital Expenditure, Rs. 19,250,000

"21 විත ශිර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම සඳහා රු. 1,92,50,000 ක මූදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමයන ලදින්, සභායම්මන විය.

21 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தல்ப்பு 21, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 1,92,50,000 அட்டவிணயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. தல்லப்பு 21, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs.19,250,000, for Head 21, Programme 1, Capital Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 21, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule

22 වන ශීර්ෂය.—දීස්තුක්ක අමාතාවරයා, හම්බන්තොට

i වන වැඩ සටහන.—දිස්තුක්ක අයවැය පරිපාලනය කිරීම හා කුියාත්මක කිරීම— පුතරාවර්තන වියදම, රු. 9,10,000

தலேப்பு 22—மாவட்ட அமைச்சர், அம்பாந்தோட்டை

திகழ்ச்சித் திட்டம் 1.—மாவட்ட வரவு செலவுத் திட்டத்தினேச் செயற்படுத்துதலும் நிருவகித்தலும் — மீண்டுவருஞ் செலவு, ரூபா 9,10,000

HEAD 22 - DISTRICT MINISTER, HAMBANTOTA

Programme 1. - Administration and Implementation of the District Budget-Recurrent Expenditure, Rs. 910,000

" 22 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 9,10,000 කාමූදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය "යන පුශ්නය විමසන ලදින්, සභාසම්මත විය.

22 වන ශීර්ෂයෙහි i වන වැඩ සටහන, පුනරාවර්තන ව්යදම උපලේඛනයෙහි කොටසක් හැටියට නීමිය යුතුයයි නියෝග කරන ලදී.

னோசனை வரசமச கையை பூபுமன கையில் வசக் குரு. "தல்பப்பு 22, திகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 9,10,000 √ அட்டவலேணயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தல்லப்பு 22, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டள்ளிடப்பட்டது.

Question, "That the sum of Rs. 910,000, for Head 22, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 22, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule

1 වන වැඩ සටගන.—දීස්තුක්ක අයවැය පරිපාලනය කිරීම හා කුියාත්මක කිරීම— මූලධන වියදම, රු. 1,10,00,000

நிகழ்ச்சித் திட்டம் 1.—மாவட்ட வரவு செலவுத் திட்டத்தினேச் செயற்படுத்துதலும் நிருவகித்தலும் — ஆக்கப்பொருட் செலவு, ரூபா 1,10,00,000

Programme 1. – Administration and Implementation of the District Budget-Capital Expenditure, Rs. 11,000,000

" 22 වන ශීර්ණයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම සඳහා රු. 1,10,00,000 ස මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය විමසන ලදින්, සභාසම්මන විය. 22 වන ශීර්ණයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தலேப்பு 22, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 1,10,00,000 அட்டவணேயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. தலேப்பு 22, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs.11,000,000, for Head 22, Programme 1, Capital Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 22, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule

# 23 වන ශීර්ෂය.—දිස්නුක්ක අමාතාවරයා, යාපනය

1 වන වැඩ සටහන.—දිස්තුක්ක අයවැය පරිපාලනය කිරීම හා කියාත්මක කිරීම— පුනරාවර්තන වියදම, රු. 16,99,000

தலேப்பு 23—மாவட்ட அமைச்சர், யாழ்ப்பாணம்

நிகழ்ச்சித் திட்டம் 1.—மாவட்ட வரவு செலவுத் திட்டத்தினேச் செயற்படுத்துதலும் நிருவகித்தலும் — மீண்டுவருஞ் செலவு, ரூபா 16,99,000

# HEAD 23 - DISTRICT MINISTER, JAFFNA

Programme 1. – Administration and Implementation of the District Budget – Recurrent Expenditure, Rs. 1,699,000

"23 වන ශීර්ෂයෙගි i වන වැඩි සටහන. පුනරාවර්තන වියදම සඳහා රු. 16,99,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය විමසන ලදින්, සභාසම්මත විය.

23 වන ශීර්ෂයෙහි i වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தலேப்பு 23, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 16,99,000 அட்டவணேயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. தலேப்பு 23, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 1,699,000, for Head 23, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 23 - Programme 1 Recurrent Expenditure, ordered to stand part of the Schedule

1 වන වැඩ සටහන.–දීස්තුක්ක අයවැය පරිපාලනය කිරීම හා කුියාත්මක කිරීම– මූලධන වියදම, රු. 2,75,00,000

நிகழ்ச்சித் திட்டம் 1.—மாவட்ட வரவு செலவுத் திட்டத்தினச் செயற்படுத்துதலும் திருவகித்தலும் — ஆக்கப்பொருட் செலவு, ரூபா 2,75,00,000

Programme 1. – Administration and Implementation of the District Budget – Capital Expenditure, Rs. 27,500,000

" 23 වන ශීර්ෂයෙහි ! වන වැඩ සටහන, මූලධන ව්යදම සඳහා රු. 2.75,00,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමයන ලදින්, සභාසම්මන විය.

23 වන ශීර්ෂයෙහි i වන වැඩ සටහන, මුලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தலேப்பு 23, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 2,75,00,000 அட்டவணேயிற் சேர்க்கப்படுமாக" எனும் விளு விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. தலேப்பு 23, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 27,500,000 for Head 23, Programme 1, Capital Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 23-Programme 1 Capital Expenditure, ordered to stand part of the Schedule

24 වන ශීර්ෂය.—දීස්තුක්ක අමාතාවරයා, මන්නාරම

1 වන වැඩ සටහන.–දීස්තුක්ක අයවැය පරිපාලනය කිරීම හා කුියාත්මක කිරීම – පූනරාවර්තන වියදම, රු. 5,96,000

தலேப்பு 24—மாவட்ட அமைச்சர், மன்னுர்

நிகழ்ச்சித் திட்டம் 1.—மாவட்ட வரவு செலவுத் திட்டத்தினச் செயற்படுத்துதலும் நிருவகித்தலும் — மீண்டுவருஞ் செலவு, ரூபா 5,96,000

#### HEAD 24 - DISTRICT MINISTER, MANNAR

Programme 1. – Administration and Implementation of the District Budget – Recurrent Expenditure, Rs. 596,000

" 24 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන ව්යදම සඳහා රු. 5,96,000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමසන ලදින්. සභාසම්මත විය.

24 වන ශීර්ෂයෙහි i වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தல்ப்பு 24, திகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 5,96,000 அட்டவீணயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. தலேப்பு 24, திகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 596,000, for Head 24, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 24 - Programme 1 Recurrent Expenditure, ordered to stand part of the Schedule

1 වන වැඩ සටහන.–දිස්තුක්ක අයවැය පරිපාලනය කිරීම හා කුයාත්මක කිරීම – මුලටන වියදම, රු. 27,50,000

நிகழ்ச்சித் திட்டம் 1.—மாவட்ட வரவு செலவுத் திட்டத்தினச் செயற்படுத்துதலும் நிருவடித்தலும் — ஆக்கப்பொருட் செலவு, ரூபா 27,50,000

Programme 1. - Administration and Implementation of the District Budget - Capital Expenditure, Rs. 2,750,000

" 24 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම සඳහා රු. 27.50.000ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමසන ලදීන්, සභාසම්මන විය. 24 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தஃலப்பு 24, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 27,50,000 அட்டவணேயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. தஃலப்பு 24, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 2,750,000 for Head 24, Programme 1, Capital Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 24 - Programme 1 Capital Expenditure, ordered to stand part of the Schedule

25 වන ශීර්ෂය.—දීස්තුික්ක අමාතාවරයා, වවුනියාව

i වන වැඩ සටහන. –දිස්තුික්ක අයවැය පරිපාලනය කිරීම හා කුියාත්මක කිරීම – පුනරාවර්තන වියදම, රු. 5,26,000

தலேப்பு 25—மாவட்ட அமைச்சர், வவுனியா

நிகழ்ச்சித் திட்டம் 1.—மாவட்ட வரவு செலவுத் திட்டத்தினேச் செயற்படுத்துதலும் நிருவகித்தலும் — மீண்டுவருஞ் செலவு, ரூபா 5,26,000

HEAD 25 – DISTRICT MINISTER, VAVUNIYA

Programme 1. - Administration and Implementation of the District Budget - Recurrent Expenditure, Rs. 526,000

" 25 වන ශීර්ණයෙහි l වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 5,26,000 කමුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමසන ලදිනි. සභාසම්මත විය.

25 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தஃலப்பு 25, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 5,26,000 அட்டவிணயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. தஃலப்பு 25, திகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 526,000 for Head 25, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 25 - Programme 1 Recurrent Expenditure, ordered to stand part of the Schedule

i වන වැඩ සටහන.—දීස්නුක්ක අයවැය පරිපාලනය කිරීම හා කියාත්මක කිරීම — මූලධන වියදම, රු. 27,50,000

நிகழ்ச்சித் திட்டம் 1.—மாவட்ட வரவு செலவுத் திட்டத்தி2்னச் செயற்படுத்துதலும் <mark>நிருவகித்தலும் — ஆக்கப்பொருட்</mark> செலவு, ரூபா 27,50,000

Programme 1. - Administration and Implementation of the District Budget - Capital Expenditure, Rs. 2,750,000

" 25 වන ශීර්ෂයෙහි i වන වැඩ සටහන, මූලධන වියදම සඳහා රු. 27,50,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමයන ලදින්, සභාසම්මන විය. 25 වන ශීර්ෂයෙහි i වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි තියෝග කරන ලදී.

"தலேப்பு 25, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 27,50,000 அட்டவணேயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. தலேப்பு 25, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 2,750,000 for Head 25, Programme 1, Capital Expenditure, be inserted in the Schedule", put, and agreed

Head 25 - Programme 1 Capital Expenditure, ordered to stand part of the Schedule

26 වන ශීර්ෂය.—දිස්තුක්ක අමාතාවරයා, මූලතිව් 1 වන වැඩ සටහන.—දීස්තුක්ක අයවැය පරිපාලනය කිරීම හා කියාත්මක කිරීම— පූතරාවර්තන වියදම, රු. 5,77,000

தலேப்பு 26-மாவட்ட அமைச்சர், முல்லேத்திவு <mark>நிகழ்ச்சித் திட்டம் 1.—மாவட்ட வரவு</mark> செலவுத் திட்டத்தி‱ச் செயற்படுத்துதலும் நிகுவகத்தலும் — மீண்டுவகுஞ் செலவு, ரூபா 5,77,000

#### HEAD 26 - DISTRICT MINISTER, MULLAITIVU

Programme 1. - Administration and Implementation of the District Budget - Recurrent Expenditure, Rs. 577,000

" 26 වන ශීර්ෂයෙහි i වන වැඩ සටහන, පූතරාවර්තන වියදම සඳහා රු. 5,77,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමසන ලදීන්, සභාසම්මත විය

26 වන ශීර්ෂයෙහි ් වන වැඩ සටහන, පූනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි තියෝග කරන ලදී.

"தல்ப்பு 26, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 5,77,000 அட்டவ்ணேயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. தலேப்பு 26, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 577,000 for Head 26, Programme 1. Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 26 - Programme 1 Recurrent Expenditure, ordered to stand part of the Schedule

1 වන වැඩ සටහන.—දීස්තුික්ක අයවැය පරිපාලනය කිරීම හා කුීයාත්මක කිරීම — මුලධන වියදම, රු. 27,50,000

நிகழ்ச்சித் திட்டம் 1.—மாவட்ட வரவு செலவுத் திட்டத்திளேச் செயற்படுத்துதலும் நிருவகித்தலும் — ஆக்கப்பொருட் செலவு, ரூபா 27,50,000

Programme 1. - Administration and Implementation of the District Budget - Capital Expenditure, Rs. 2,750,000

" 26 වන ශීර්ෂයෙහි i වන වැඩ සටහන, මූලධන වියදම සඳහා රු. 27,50,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමසන ලදින්, සභාසම්මත විය.

26 වන ශීර්ෂයෙහි i වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි තියෝග කරන ලදී.

"தலேப்பு 26, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 27,50,000 அட்டவணேயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. தலேப்பு 26, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணேயின்

பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 2,750,000 for Head 26, Programme 1, Capital Expenditure, be inserted in the Schedule", put, and agreed

Head 26 - Programme 1 Capital Expenditure, ordered to stand part of the Schedule

27 වන ශීර්ෂය.—දිස්තුික්ක අමාතෑවරයා, කිලිනොවිවිය 1 වන වැඩ සටහන.—දීස්තුක්ක අයවැය පරිපාලනය කිරීම හා කියාන්මක කිරීම — පුනරාවර්තන වියදම, රු. 5,22,000

114

தலேப்பு 27.—மாவட்ட அமைச்சர், களிநொச்சி

நிகழ்ச்சித் திட்டம் 1.—மாவட்ட வரவு செலவுத் திட்டத்திர்ளச் செயற்படுத்துதலும் திருவகித்தலும் — மீண்டுவருஞ் செலவு, ரூபா 5,22,000

# HEAD 27 - DISTRICT MINISTER, KILLINOCHCHI

Programme 1. - Administration and Implementation of the District Budget - Recurrent Expenditure, Rs. 522,000

" 27 වන ශීර්ෂයෙහි i වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 5,22,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමසන ලදින්, සභාසම්මත විය.

27 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පූනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි තියෝග කරන ලදී.

"தலேப்பு 27, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 5,22,000 அட்டவணேயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. தலேப்பு 27, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Ouestion, "That the sum of Rs. 522,000 for Head 27, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and

Head 27 - Programme 1 Recurrent Expenditure, ordered to stand part of the Schedule

1 වන වැඩ සටහන.—දීස්තුක්ක අයවැය පරිපාලනය කිරීම හා කුියාත්මක කිරීම— මූලධන වියදම, රු. 27,50,000

நிகழ்ச்சித் திட்டம் 1.—மாவட்ட வரவு செலவுக் திட்டத்திர்ளச் செயற்படுத்துதலும் நிருவகத்தலும் — ஆக்கப்பொருட் செலவு, ரூபா 27,50,000

Programme 1. - Administration and Implementation of the District Budget - Capital Expenditure, Rs. 2,750,000

" 27 වන ශීර්ෂයෙහි i වන වැඩ සටහන, මූලධන වියදම සඳහා රු. 27,50,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමයන ලදින්, සභාසම්මත විය. 27 වන ශීර්ෂයෙහි i වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தலேப்பு 27, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான சூபா 27,50,000 அட்டவளேயிற் சேர்க்கப்படுமாக" எனும் விளு விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. தலேப்பு 27. நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 2,750,000 for Head 27, Programme 1, Capital Expenditure, be inserted in the Schedule", put, and agreed

Head 27 - Programme 1 Capital Expenditure, ordered to stand part of the Schedule

28 වන ශීර්ෂය.–දිස්තුක්ක අමාතාවරයා, මඩකලපුව i වන වැඩ සටහන.—දීස්තුක්ක අයවැය පරිපාලනය කිරීම හා කුීයාත්මක කිරීම — පූතරාවර්තන වියදම, රු. 8,82,000

தலேப்பு 28.—மாவட்ட அமைச்சர், மட்டக்களப்பு

திகழ்ச்சித் திட்டம் 1.—மாவட்ட வரவு செலவுத் திட்டத்தினேச் செயற்படுத்துதலும் நிருவகத்தலும் — மீண்டுவருஞ் செலவு, ரூபா 8,82,000

#### **HEAD 28 - DISTRICT MINISTER, BATTICALOA**

Programme 1. - Administration and Implementation of the District Budget - Recurrent Expenditure, Rs. 882,000

" 28 වන ශීර්ෂයෙහි l වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා ්ැ. 8.82.000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමයන ලදින්, සභාසම්මත විය.

28 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන. පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි තියෝග කරන ලදී.

்தல்ப்பு 28, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 8,82,000 அட்டவணேயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. தஃலப்பு 28, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவஃணயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 882,000, for Head 28, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 28, Programme 1 Recurrent Expenditure, ordered to stand part of the Schedule

් වන වැඩ සටහන.—දීස්තුික්ක අයවැය පරිපාලනය කිරීම හා කියාත්මක කිරීම — මුලධන ව්යදම, රු. 1,10,00,000

நிகழ்ச்சித் திட்டம் 1.—மாவட்ட வரவு செலவுத் திட்டத்திரீனச் செயற்படுத்துதலும் நிருவகித்தலும் — ஆக்கப்பொருட் செலவு, ரூபா 1,10,00,000

Programme 1. – Administration and Implementation of the District Budget – Capital Expenditure Rs.11,000,000

" 28 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම සඳහා රු. 1,00,00,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමසන ලදින්, සභාසම්මත විය. 28 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தல்லப்பு 28, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 1,10,00,000 அட்டவ≀ணயிற் சேர்க்கப்படுமாக" எனும் விளு விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. தல்லப்பு 28, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவ≀ணயின் பகுதியாக இருக்கக் கட்ட≀ள்ளிடப்பட்டது.

Question, "That the sum of Rs. 11,000,000, for Head 28, Programme 1, Capital Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 28, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule

# 29 වන ශීර්ෂය.—දිස්තුක් අමාතාවරයා, අම්පාර

1 වන වැඩ සටහන.—දීස්තුික්ක අයවැය පරිපාලනය කිරීම හා කුීයාත්මක කිරීම— පූනරාවර්තන ව්යදම, රු. 10,60,000

தலேப்பு 29.—மாவட்ட அமைச்சர், அம்பாறை

நிகழ்ச்சித் திட்டம் 1.—மாவட்ட வரவு செலவுத் திட்டத்திளேச் செயற்படுத்துதலும் நிருவகித்தலும் — மீண்டுவருஞ் செலவு, ரூபா 10,60,000

#### HEAD 29 - DISTRICT MINISTER, AMPARA

Programme 1. - Administration and Implementation of the District Budget - Recurrent Expenditure, Rs. 1,060,000

"29 වන ශීර්ෂයෙහි i වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 10.60,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය විමසන ලදීන්, සභාසම්මත විය.

29 වන ශීර්ෂයෙහි i වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"திலப்பு 29, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 10,60,000 அட்டவிணயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. திலப்பு 29, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவிணயின் பகுதியாக இருக்கக் கட்டியமிடப்பட்டது.

Question, "That the sum of Rs. 1,060,000, for Head 29, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 29, Programme 1 Recurrent Expenditure, ordered to stand part of the Schedule

1 වන වැඩ සටහන.—දීක්තුක්ක අයවැය පරිපාලනය කිරීම හා කියාත්මක කිරීම — මූලධන වියදම, රු. 1,37,50,000

நிகழ்ச்சித் திட்டம் 1.—மாவட்ட வரவு செலவுத் திட்டத்திரேச் செயற்படுத்துதலும் திருவகித்தலும் — ஆக்கப்பொருட் செலவு, ரூபா 1,37,50,000

Programme 1. – Administration and Implementation of the District

Budget – Capital Expenditure Rs.13,750,000

" 29 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම සඳහා රු. 1,37,50,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමසන ලදින්, සභාසම්මත විය. 29 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන ව්යදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தல்லப்பு 29, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 1,37,50,000 அட்டவணேயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. தல்லப்பு 29, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 13,750,000, for Head 29, Programme 1, Capital Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 29, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule

30 වන ශීර්ෂය.—දිස්තුක්ක අමාතාවරයා, තුකුණාමලය

i වන වැඩ සටහන.—දීස්තුික්ක අයවැය පරිපාලනය කිරීම හා කුීයාත්මක කිරීම — පුනරාවර්තන වියදම, රු. 9,49,000

தலேப்பு 30.—மாவட்ட அமைச்சர், திருகோணமலே

நிகழ்ச்சித் திட்டம் 1.—மாவட்ட வரவு செலவுத் திட்டத்தினர் செயற்படுத்துதலும் திருவதித்தலும் — மீண்டுவருஞ் செலவு, ரூபா 9,49,000

HEAD 30 - DISTRICT MINISTER, TRINCOMALEE

Programme 1. - Administration and Implementation of the District Budget - Recurrent Expenditure, Rs. 949,000

" 30 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන ව්යදම සඳහා රු. 9,49,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමයන ලදින්, සභාසම්මත විය.

30 වන බීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"த≀லப்பு 30, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 9,49,000 அட்டவ≀ணயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. தஃலப்பு 30, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவ≀ணயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 949,000, for Head 30, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 30, Programme 1 Recurrent Expenditure, ordered to stand part of the Schedule

1 වන වැඩ සටහන.—දිස්තුික්ක අයවැය පරිපාලනය කිරීම හා කුියාත්මක කිරීම — මූලධන වියදම, රු. 82.50,000

நிகழ்ச்சித் திட்டம் 1.—மாவட்ட வரவு செலவுத் திட்டத்திர்ளச் செயற்படுத்துதலும் நிருவதித்தலும் — ஆக்கப்பொருட் செலவு, ரூபா 82,50,000

Programme 1. - Administration and Implementation of the District Budget - Capital Expenditure Rs. 8, 250,000

" 30 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම සඳහා රු. 82,50,000 ක මූදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමයන ලදින්, සභායම්මත විය.

30 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැවියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"த≀லப்பு 30, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 82,50,000 அட்டவ≀ணயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. தலேப்பு 30, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவ≀ணயின் பகுதியாக இருக்கக் கட்ட≀ேனபிடப்பட்டது.

Question, "That the sum of Rs. 8,250,000, for Head 30, Programme 1, Capital Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 30, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule

31 වන ශීර්ෂය.—දිස්තුික්ක අමාතාවරයා, කුරුණෑගල 1 වන වැඩ සටහන.—දිස්තුික්ක අයවැය පරිපාලනය කීරීම හා කීයාත්මක කිරීම — පූතරාවර්තන වියදම, රු. 23,07,000

தலேப்பு 31.—மாவட்ட அமைச்சர், குருநாகல்

நிகழ்ச்சித் திட்டம் 1.—மாவட்ட வரவு செலவுத் திட்டத்தினேச் செயற்படுத்துதலும் நிருவகித்தலும் — மீண்டுவருஞ் செலவு, ரூபா 23,07,000

HEAD 31 - DISTRICT MINISTER, KURUNEGALA
Programme 1. - Administration and Implementation of the District
Budget - Recurrent Expenditure, Rs.2,307,000

" 31 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පූතරාවරතන වියදම සඳහා රු. 23,07,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය විමසන ලදින්, සභාසම්මත විය.

31 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන ව්යදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தலேப்பு 31, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 23,07,000 அட்டவணேயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. தலேப்பு 31, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டனேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 2,307,000, for Head 31, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 31, Programme 1 Recurrent Expenditure, ordered to stand part of the Schedule

i වන වැඩ සටහන.—දීස්තීක්ක අයවැය පරිපාලනය කිරීම හා කීයාත්මක කිරීම — මූලධන වියදම, රු. 3,85,00,000

நிகழ்ச்சித் திட்டம் 1.—மாவட்ட வரவு செலவுத் திட்டத்தினேச் செயற்படுத்துதலும் நிருவகித்தலும் — ஆக்கப்பொருட் செலவு, ரூபா 3,85,00,000

Programme 1. – Administration and Implementation of the District Budget – Capital Expenditure Rs. 38,500,000

" 31 වන ශීර්ෂයෙහි i වන වැඩ සටහන, මූලධන වියදම සඳහා රු. 3,85,00,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමසන ලදින්, සභාසම්මත විය.

31 වන ශීර්ෂයෙහි i වන වැඩ සටහන, මුලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබීය යුතුයයි නියෝග කරන ලදී.

"தலேப்பு 31, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 3,85,00,000 அட்டவணேயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. தலேப்பு 31, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 38,500,000, for Head 31, Programme 1, Capital Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 31, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule

### 32 වන ශීර්ෂය.—දිස්තුක්ක අමාතාවරයා, පූත්තලම

1 වන වැඩ සටහන.—දීස්තුක්ක අයවැය පරිපාලනය කිරීම හා කියාත්මක කිරීම — පුකරාවර්තන වියදම, රු. 10,77,000

தலேப்பு 32.—மாவட்ட அமைச்சர், புத்தளம்

நிகழ்ச்சித் திட்டம் 1.—மாவட்ட வரவு செலவுத் திட்டத்தினேச் செயற்படுத்துதலும் நிருவகித்தலும் — மீண்டுவருஞ் செலவு, ரூபா 10,77,000

### HEAD 32 - DISTRICT MINISTER, PUTTALAM

Programme 1. - Administration and Implementation of the District Budget - Recurrent Expenditure, Rs. 1,077,000

"32 වන ශිර්ෂයෙහි i වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 10,77,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමයන ලදින්, සභාසම්මත විය.

32 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தஃலப்பு 32, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 10,77,000 அட்டவ≀ணயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. தஃலப்பு 32, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவ≀ணயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 1,077,000, for Head 32, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 32, Programme 1 Recurrent Expenditure, ordered to stand part of the Schedule

් වන වැඩ සටහන.—දීස්තුක්ක අයවැය පරිපාලනය කිරීම හා කියාත්මක කිරීම — මූලධන වියදම, රු. 1,37,50,000

நிகழ்ச்சித் திட்டம் 1.—மாவட்ட வரவு செலவுத் திட்டத்திளேச் செயற்படுத்துதலும் நிருவகித்தலும் — ஆக்கப்பொருட் செலவு, ரூபா 1,37,50,000

Programme 1. – Administration and Implementation of the District - Budget – Capital Expenditure Rs. 13,750,000

ි 32 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මුලධන ව්යදම සඳහා රු. 1,37,50,000 ස මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමයන ලදීන්, සභාසම්මන විය.

32 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தலேப்பு 32, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 1,37,50,000 அட்டவணேயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலேப்பு 32, திகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 13,750,000, for Head 32, Programme 1, Capital Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 32, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule

33 වන ශීර්ෂය.—දිස්තික්ක, අමාතාවරයා, අනුරාධපුරය 1 වන වැඩ සටහන.—දිස්තික්ක අයවැය පරිපාලනය කිරීම හා කියාත්මක කිරීම — පුනරාවර්තන වියදම, රු 12,75,000

தலேப்பு 33.—மாவட்ட அமைச்சர், அனுராதபுரம் நிகழ்ச்சித் திட்டம் 1.—மாவட்ட வரவு செலவுத் திட்டத்தினச் செயற்படுத்துதலும் திருவசித்தலும் — மீண்டுவருஞ் செலவு, ரூபா 12,75,000

## HEAD 33.- DISTRICT MINISTER, ANURADHAPURA

Programme 1.- Administration and Implementation of the District Budget - Recurrent Expenditure, Rs. 1,275,000

"33 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 12,75,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය විමසන ලදීන්, සභාසම්මත විය.

33 වන ශීර්ෂයෙහි i වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தல்ப்பு 33, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 12,75,000 அட்டவணேயிற் சேர்க்கப்படுமாக" எனும் விளு விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. தல்லப்பு 33, திகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 1,275,000, for Head 33, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule" put and agreed to.

Head 33, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

1 වන වැඩ සටහන.—දිස්ණුක්ක අයවැය පරිපාලනය කිරීම හා ක්යාත්මක කිරීම — මූලධන වියදම, රු. 1,92,50,000

திகழ்ச்சித் திட்டம் 1.—மாவட்ட வரவு செலவுத் திட்டத்திர்ளச் செயற்படுத்துதலும் திருவதேத்தலும் — ஆக்கப்பொருட் செலவு, ரூபா 1,92,50,000

Programme 1.— Administration and Implementation of the District Budget - Capital Expenditure Rs. 19,250,000.

" 33 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මුලධන වියදම සඳහා රු. 1,92,50,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමසන ලදින්, සභාසම්මත විය.

33 වන ශීර්ෂයෙහි i වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"த≀லப்பு 33 நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 1,92,50,000 அட்டவ≀ணயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. தலேப்பு 33 நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவ≀ணயின் பகுதியாக

Question, "That the sum of Rs. 19,250,000, for Head 33, Programme 1, Capital Expenditure, be inserted in the Schedule" put and agreed to.

Head 33, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

34 වන ශීර්ෂය.–දිස්තුක්ක අමාතෳවරයා, පොලොන්නරුව

i වන වැඩ සටහන.—දිස්තුික්ක අයවැය පරිපාලනය කිරීම හා කුියාත්මක කිරීම — පුනරාවර්තන වියදම, රු. 8.31.000

தலேப்பு 34.—மாவட்ட அமைச்சர், பொலன்னறுவை

நிகழ்ச்சித் திட்டம் 1.—மாவட்ட வரவு செலவுத் திட்டத்தினேச் செயற்படுத்துதலும் நிருவகித்தலும் — மீண்டுவருஞ் செலவு, ரூபா 8,31,000

HEAD 34.- DISTRICT MINISTER, POLONNARUWA
Programme 1.- Administration and Implementation of the District
Budget - Recurrent Expenditure, Rs. 831,000

" 34 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රූ. 8,31,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය විමසන ලදින්. සභාසම්මත විය.

34 වන ශීර්ෂයෙහි i වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தஃலப்பு 34, திகழ்ச்⊖ித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 8,31,000 அட்டவஃணயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தல்லப்பு 34, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் சுட்டர்ளயிடப்பட்டது.

Question, "That the sum of Rs. 831,000, for Head 34, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule" put and agreed to.

Head 34, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

් වන වැඩ සටහන.—දීස්තික්ක අයවැය පරිපාලනය කිරීම හා කියාත්මක කිරීම — මුලධන වියදම, රු. 82,50,000

நிகழ்ச்சித் திட்டம் 1.—மாவட்ட வரவு செலவுத் திட்டத்தினேச் செயற்படுத்துதலும் நிருவகித்தலும் — ஆக்கப்பொருட் செலவு, குபா 82,50,000

Programme 1.- Administration and Implementation of the District Budget - Capital Expenditure Rs. 8,250,000.

" 34 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලටන වියදම සඳහා රු. 82,50,000 ස මූදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමයන ලදින්, සභාසම්මත විය.

34 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தல்ப்பு 34 நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 82,50,000 அட்டவணேயிற் சேர்க்கப்படுமாக" எனும் விளு விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலேப்பு 34 நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 8,250,000, for Head 34, Programme 1, Capital Expenditure, be inserted in the Schedule" put and agreed to.

Head 34, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

### 35 වන ශීර්ෂය.–දිස්තුක්ක අමාතෳවරයා, බදුල්ල

1 වන වැඩ සටහන.—දිස්තුක්ක අයවැය පජිපාලනය කිරීම හා කියාත්මක කිරීම — පුනරාවර්තන වියදම. රු. 15,53,000

தலேப்பு 35.—மாவட்ட அமைச்சர், பதுளே

நிகழ்ச்சித் நிட்டம் 1.—மாவட்ட வரவு செலவுத் நிட்டத்தினச் செயற்படுத்துதலும் திருவகித்தலும் — மீண்டுவருஞ் செலவு, ரூபா 15,53,000 HEAD 35.– DISTRICT MINISTER, BADULLA

Programme 1.- Administration and Implementation of the District Budget - Recurrent Expenditure, Rs. 1,553,000

" 35 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 15.53,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුග්නය විමසන ලදීන්, සභාසම්මත විය.

35 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தலேப்பு 35, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 15,53,000 அட்டவணேயிற் சேர்க்கப்படுமாக" எனும் விளு விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. தலேப்பு 35, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டனேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 1,553,000, for Head 35, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule" put and agreed to.

Head 35, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

1 වන වැඩ සටහන.—දීස්නික්ක අයවැය පරිපාලනය කීරීම හා කීයාන්මක කිරීම— මූලධන වියදම, රු. 2,94,75,000

நிகழ்ச்சித் திட்டம் 1.—மாவட்ட வரவு செலவுத் திட்டத்தினேச் செயற்படுத்துதலும் நிருவகித்தலும் — ஆக்கப்பொருட் செலவு, ரூபா 2,94,75,000

Programme 1.— Administration and Implementation of the District Budget - Capital Expenditure Rs. 29,475,000.

" 35 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මුලධන වියදම සඳහා රු. 2,94,75,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමසන ලදින්, සභාසම්මත විය.

35 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මුලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தலேப்பு 35 நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 2,94,75,000 ஆட்டவணேயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது. தலேப்பு 35 நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 29,475,000, for Head 35, Programme 1, Capital Expenditure, be inserted in the Schedule" put and agreed to.

Head 35, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

36 වන ශීර්ෂය.--දිස්තුක්ක අමාතාවරයා, මොනරාගල

i වන වැඩ සටහන.—දීස්තුික්ක අයවැය පරිපාලනය කිරීම හා කුියාත්මක කිරීම— පුතරාවර්තන වියදම, රු. 8,66,000

தலேப்பு 36.—மாவட்ட அமைச்சர், மொனருகலே

நிகழ்ச்சித் திட்டம் 1.—மாவட்ட வரவு செலவுத் திட்டத்தினேச் செயற்படுத்துதலும் நிருவகித்தலும் — மீண்டுவருஞ் செலவு, ரூபா 8,66,000

### HEAD 36.- DISTRICT MINISTER, MONERAGALA

Programme 1.- Administration and Implementation of the District Budget - Recurrent Expenditure, Rs. 866,000

"36 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 8.66,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය විමසන ලදින්, සභාසම්මත විය.

36 වන ශීර්ෂයෙහි i වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"த2லப்பு 36, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 8,66,000 அட்டவணேயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலேப்பு 36, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 866,000, for Head 36, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule" put and agreed to.

Head 36, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

i වන වැඩ සටහන.—දීස්තුක්ක අයවැය පරිපාලනය කිරීම හා කුියාත්මක කිරීම— මුලධන වියදම, රු. 84,75,000

நிகழ்ச்சித் திட்டம் 1.—மாவட்ட வரவு செலவுத் திட்டத்தினேச் செயற்படுத்துதலும் நிருவதித்தலும் — ஆக்கப்பொருட் செலவு, ரூபா 84,75,000

Programme 1.— Administration and Implementation of the District Budget - Capital Expenditure Rs. 8,475,000.

" 36 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම සඳහා රු. 84,75,000 ක මූදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමසන ලදින්, යනායම්මත විය.

36 වන ශීර්ණයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தலேப்பு 36 நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 84,75,000 ஆட்டவணேயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலேப்பு 36 நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 8,475,000, for Head 36, Programme 1, Capital Expenditure, be inserted in the Schedule" put and agreed to.

Head 36, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

37 වන ශීර්ෂය.—දිස්තුක්ක අමාතභවරයා, රත්නපූරය

1 වන වැඩ සටහන.—දීස්තුක්ක අයවැය පරිපාලනය කිරීම හා කුියාත්මක කිරීම— පුනරාවර්තන වියදම, රු. 14,74,000

தலேப்பு 37.—மாவட்ட அமைச்சர், இரத்தினபுரி

நிகழ்ச்சித் திட்டம் 1.—மாவட்ட வரவு செலவுத் திட்டத்தினேச் செயற்படுத்துதலும் நிருவகித்தலும் — மீண்டுவருஞ் செலவு, ரூபா 14,74,000

HEAD 37.- DISTRICT MINISTER, RATNAPURA

Programme 1.- Administration and Implementation of the District Budget - Recurrent Expenditure, Rs. 1,474,000

" 37 වන ශීර්ණයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 14.74,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය විමසන ලදින්, සභාසම්මත විය.

37 වන ශීර්ෂයෙහි i වන වැඩ සටහන, පුනරාවර්තන ව්යදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී. "தலேப்பு 37, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 14,74,000 அட்டவீணயிற் சேர்க்கப்படுமாக" எனும் விளு விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலேப்பு 37, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 1,474,000, for Head 37, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule" put and agreed to.

Head 37, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

1 වන වැඩ සටහන.—දීස්තුික්ක අයවැය පරිපාලනය කිරීම හා කුියාත්මක කිරීම— මූලධන වියදම, රු. 2,42,00,000

நிகழ்ச்சித் திட்டம் 1.—மாவட்ட வரவு செலவுத் திட்டத்தினேச் .செயற்படுத்துதலும் திருவதித்தலும் — ஆக்கப்பொருட் செலவு, ரூபா 2,42,00,000

Programme 1.- Administration and Implementation of the District Budget - Capital Expenditure Rs. 24,200,000.

" 37 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම සඳහා රෑ. 2,42,00,000 ක මූදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමසන ලදින්, සභාසම්මත විය.

37 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"த2லப்பு 37 திகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 2,42,00,000 அட்டவ≀ணயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலேப்பு 37 திகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டனேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 24,200,000, for Head 37, Programme 1, Capital Expenditure, be inserted in the Schedule" put and agreed to.

Head 37, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

38 වන ශීර්ෂය.—දීස්තුක්ක අමාතභාවරයා, කැගල්ල

වන වැඩ සටහන.—දිස්තුීක්ක අයවැය පරිපාලනය කිරීම හා කුියාත්මක කිරීම— පුනරාවර්තන වියදම, රු. 15,44,000

தலேப்பு 38.—மாவட்ட அமைச்சர், கேகாலே

நிகழ்ச்சித் திட்டம் 1.—மாவட்ட வரவு செலவுத் திட்டத்தினேச் செயற்படுத்துதலும் நிருவகித்தலும் — மீண்டுவருஞ் செலவு, ரூபா 15,44,000

### HEAD 38.- DISTRICT MINISTER, KEGALLE

Programme 1.- Administration and Implementation of the District Budget - Recurrent Expenditure, Rs. 1,544,000

" 38 වන ශීර්ෂයෙහි i වන වැඩ සටහන, පුනරාවර්තන වියදම සඳහා රු. 15.44,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමසන ලදින්, සභාසම්මත විය.

38 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"த2லப்பு 38, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 15,44,000 அட்டவ?ணயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலேப்பு 38, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 1,544,000, for Head 38, Programme I, Recurrent Expenditure, be inserted in the Schedule" put and agreed to.

Head 38, Programme 1, Recurrent Expenditure, ordered to stand part of the Schedule.

i වන වැඩ සටහන.—දීස්නුක්ක අයවැය පරිපාලනය කිරීම හා කුයාත්මක කිරීම— මූලධන වියදම, රු. 2,61.00,000

திகழ்ச்சித் திட்டம் 1.—மாவட்ட வரவு செலவுத் திட்டத்தினர் செயற்படுத்துதலும் திருவகித்தலும் — ஆக்கப்பொருட் செலவு, ரூபா 2,61,00,000

Programme 1.— Administration and Implementation of the District Budget – Capital Expenditure Rs. 26,100,000.

"38 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම සඳහා රු. 2.61,00,000 ක මූදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය "යන ප්‍රශ්නය වීමයන ලදීන්, සභාසම්මත විය. 38 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම උපලේඛනයෙහි කොටසක්

லැபீகට තිබිය යුතුයයි තියෝග කරන ලදී. "தஃலப்பு 38 நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 2,61,00,000 அட்டவஃனயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலேப்பு 38 நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவணேயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 26,100,000, for Head 38, Programme 1, Capital Expenditure, be inserted in the Schedule" put and agreed to.

Head 38, Programme 1, Capital Expenditure, ordered to stand part of the Schedule.

185 වන ශීර්ෂය.-ජනතා වනු සංවර්ධන අමාතාවරයා

1 වන වැඩ සටහන.—සාමානෘ පජිපාලනය හා රාජඃ වැවිලි වජ්ධනය—පුනරාවර්තන වියදම, රු. 10,96,000

தலேப்பு 185.—ஜனதா பெருந்தோட்ட அபிவிருத்தி அமைச்சர்

திகழ்ச்சித் திட்டம் 1.—பொது திருவாகமும் அரச பெருந்தோட்டங்களின் மேம்பாடும் — மீண்டுவருஞ் செலவு, ரூபா 10,96,000

HEAD 185.- MINISTER OF JANATHA ESTATES
DEVELOPMENT

Programme 1.- General Administration and Promotion of State Plantations - Recurrent Expenditure, Rs. 1,096,000

සභාපතිතුමා (සැහබුர்)

(The Chairman)

The vote in respect of this Ministry will be taken at 6 p.m.

Order, please! The Deputy Chairman of Committees will now take the Chair.

අනතුරුව නියෝජා කථානායකතුමා මුලාසනයෙන් ඉවත්වූයෙන්, නියෝජා කාරක සභාපතිතුමා [එඩ්මන්ඩි සමරවිනුම මහතා] මුලාසනාරුඪ විය.

அதன் பிறகு, பிரதிச் சபாநாயகர் அவர்கள் அக்கிராசனத்தினின்று அகலவே, குழுப் பிரதித் தலேவர் அவர்கள் [திரு. எட்மண்ட் சமரவிக்ரம] தலேமை வகித்தார்கள்.

Whereupon MR. DEPUTY SPEAKER left the Chair, and MR. DEPUTY CHAIRMAN OF COMMITTEES [MR. EDMUND SAMARAWICKREMA] took the Chair.

ආනන්ද දසනායක මහතා

(திரு. ஆனந்த தஸநாயக்க)

(Mr. Ananda Dassanayake)

නියෝජා සභාපතිතුමනි, " වැඩ සටහන රු. 10කින් අඩු කළ යුතුය " යි මම යෝජනා කරනවා. ජනතා වතු සංවර්ධන අමාතෘතුමාගේ මම හිතන හැටියට මේ අමාතෘතුමා අපේ ජනාධිපතිතුමා – වැය ශීර්ෂ සම්බන්ධ අරමුණු, කාර්යයන් සහ සාමානෘ වැඩ සටහන 1986 ඇස්තමේන්තුවේ පැහැදීලී කර තිබෙනවා. එහි 1867 වෙනි පිටුවේ මෙසේ සදහන් වෙනවා :

- " ජනතා වනු සංවර්ධන අමාතනංශයේ වගකීම වන්නේ රාජ්‍ය වැවිලි අමාතනංශය සමහ සහයෝගීත්වයෙන් සමස්තයක් වශයෙන් රාජ්‍ය වැවිලි වැඩිදියුණු කිරීමය. පහත දක්වෙන කාය\$යන් ඊට විශේෂයෙන් අයත් වන්නේය :—
  - කෘෂිකාර්මික හා වනු ඉඩම් කළමනාකරණය.
  - (2) උපරිම එලදයිතාව වර්ධනය කිරීම.
  - (3) එවැකි ඉඩම්වල සන්ව ගොවිපළවල් ඇති කිරීම.
  - (4) කෘෂිකාර්මික තිෂ්පාදන සැකසීම හා විකිණීම.

### [ආනන්ද දසනායක මහතා]

- (5) එවැති කෘෂිකාර්මික හා වතු ඉඩම්වල මතා කළමනාකරණය සඳහා අවශෘ යැයි හැතෙන සුදුසු සියලු කියාමාර්ග ගැනීම සහ පිරිස් පුහුණු කිරීම.
- (6) අමාතනංශය යටතේ ඇති ජනතා වතු සංවර්ධන මණ්ඩල සංවිධානය හා අධීක්ෂණය.

මෙන්න මේ කොටස් ටිකයි, මෙම අමානහංශයට පැවරී තිබෙන්නෙ. අපි සාමානෳ වශයෙන් පළමුවන අංකයෙන් දක්වෙන කෘෂිකාර්මික හා වනු ඉඩම කළමතාකරණය ගැන බලමු. මෙම අමාතනංශය යටතේ පවතින ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ 1983 වාර්තාව මට ලැබී තිබෙනවා. මේ වාර්තාව නම් එතරම් විවේචනයට භාජනය කළයුතු එකක් හැටියට මට පෙනෙන්නේ නැහැ. මොකද, ගණන් මිණුම් සැහෙන නත්ත්වයකින් තබා තිබෙනවා. මේ ගණත් මිණුම් හරියාකාරව නොතැබීම පිළිබඳවයි. මම පසුගිය අවුරුදු කීපය තුලම හුභක් විවේචනය කරන්න උත්සාහ කලේ. මෙහිදී එනරම් විශාල මුදල් පුමාණයක් – පෙන්වන මුදල් පුමාණය අනුව – අනවශා ලෙස වියදම් කර තිබෙතවාය කීයා මට පෙතෙන්නේ නැහැ. අනවශා ලෙස ණය දී තිබෙනවාය, අනවශා ලෙස අන්තිකාරම් නැත්නම් ඇඩ්වාන්ස් වශයෙන් දී තිබෙනවාය කියන කොටස් මෙයින් තරමක් දුරට අයිත් වී තිබෙනවා. එතකොට ඊට ඉහත දී තිබුණු තත්ත්වයත්, අද තිබෙන තත්ත්වයත් බැලුවාම සැහෙන දුරට ගණත් තැබීමෙන් ඒ ආයතනය දියුණුවක් තබා තිබෙනවා කියා මට පෙන්වන්න පූඑවන්. ඒ එක්කම මේ හාරදී තිබෙන වැඩ කටයුතුවලින් විශේෂයෙන්ම මේ අමාතනංශයට තිබෙන්නේ එකම ආයතනයක්ය කියා මා කියන්න කැමතියි. ඒ ජනතා වතු සංවර්ධන මණ්ඩලයයි. මම හිතන හැටියට මේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අක්කර එක්ලක්ෂ ගණනක් පමණ අයිති වෙනවා. ඒ අක්කර එක්ලක්ෂ ගණන සම්බන්ධ වගකීම තිබෙන්නේ මේ ජනතා වන සංවර්ධන මණ්ඩලයටයි. අනෙක් ඒවා මම හිතන හැටියට මෙහිම කොටසක් වෙන්න ඇති. එතකොට ඒ දෙකම ගත්තාම මේ දෙකම එක සමාත තත්ත්වයෙන් ගෙනයන අමාතනංශ දෙකක්.

විශේෂයෙන්ම මේ තේ සම්බන්ධ පුශ්නය, රබර් සම්බන්ධ පුශ්නය, <mark>ඒවාගේම පොල් සම්බන්ධ පුශ්නය බැ</mark>ලුවාම පසුගිය කාලයේ සැහෙන දුරට ඒවායේ නිෂ්පාදනය වැඩිවී තිබෙනවා කියා කියන්න කැමතියි. නමුත් ඒවා අලෙවිය සම්බන්ධව උනන්දුවක් දක්වා තිබෙනවාය කියා මට කියන්න බැහැ. <mark>මොකද,</mark> තව තවත් මේ තේ මිල පහත බැස තිබෙනවා. එසේවීම ගැන අමාතුනංශය නිදහසට කරුණක් වශයෙන් කියන්නේ ලෝක වෙළද පොලේ <mark>තේ මීල පහත බැස තිබෙන නිසා අපට කරන්න දෙයක් නැහැ කියන එක</mark>යි. එහෙම නම් මේ තේ නිෂ්පාදනය වැඩිදියුණු කිරීමෙන් ඇති පුයෝජනය කුමක්ද කීයා මම අහනවා. නිෂ්පාදනය බහිනවා නම් ඒකන් අපට පිරිමහන්න පූළුවන්. නිෂ්පාදනය වැඩි වෙනවාය කියනවා. ඇත්ත, වැඩි වෙන්න ඕනෑ. ඒ මොකද, විපී පැල සිටුවීමේ – අතු රිකිලි සිටුවීමේ – කුමයට අනුව සමහරවිට පළමු තිබුණු අවුරුද්දට වඩා අඩුම ගණනේ අක්කර පන්සියයක, හයසීයයක පුමාණයක් අවුරුද්දකට වැඩි වෙනවා. එනකොට පොහොර හාවීතය වැඩි වුණාය කියා මේ වාර්තාවේ සදහන් වෙනවා. ජනතා වතු සංවර්ධන මණ්ඩලය මේ ලාහ බැංකුවේ තැන්පත් කළාය කියා මේ වාර්තාවේම තිබෙනවා. ඒ ලාහය අමුතුවෙන් ලැබුණු ලාහයක් නොවෙයි. පසුගිය අවුරුද්දේ මුල් භාගයේදී තේ මිල හදිසියේ ඉහළ ගිය නිසා එයින් ලැබූ ලාහය තැන්පත් කර තිබෙනවා කියන එකයි, පෙනෙන්නේ. එය තේ මිල වැඩිවීම උඩ ලැබුණු ලාහයක් මිසක්, සංවර්ධනය වැඩි වී, නිෂ්පාදනය වැඩි වී ලැබුණු ලාභයක් තොවෙයි. නමුත් ඒ මුදල් වෙනත් වැඩවලට වෙනත් බැංකුවල තැන්පත් කර තිබෙනවා. එතකොට මේ අමාතුහංශයට පවරා දී තිබෙත ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ වැඩකටයුතු — තේ වතු දියුණු කිරීමේ වැඩකටයුතු — කර අවසානද ? අවසාන නම් එසේ මුදල් තැන්පත් කළත් කමක් නැහැ.

උපරිම පලදයිතා වර්ධනය කිරීම. කෘෂිකාර්මික වතු නැත්තම තේ, රබර්, පොල් ආදී අතිකුත් සුළු බෝග වැවීම සම්බන්ධව යම්කිසි පුමාණවත් වැඩපිළිවෙලක් ගෙන තිබෙනවාද ? එසේ ගත්තා නම ටෙ මුදල් ඒවාට යොදවන්නට පුළුවන්. මේ මුදල් ආයෝජනය කරන්නට පුළුවන්, ඒ විධියේ වැඩවලට. මම හිතන්නේ නැහැ. සුළු පොලියක් සදහා මේ මුදල් වෙනත් බැංකුවල තැන්පත් කර තැබීම යෝගෑය කියා. අද සමහර අය තමන්ගේ ඉඩම විකුණලා මුදල් බැංකුවේ තැන්පත් කරනවා. සුළු පොලියක් ගන්නවා. මොකද වවන්න අමාරුයි. ඒකට මහන්සි වෙන්න ඔනැ. එම නිසා මුදල් බැංකුවේ තැන්පත් කර එයින් එන පොළිය ගන්නවා. ඒ විධියේ වැඩ කරන අයත් ඉන්නවා. මම කියන්නේ නැහැ. ජනතා වතු සංවර්ධන මණ්ඩලයටත් එ විධියට කරන්නටය කියා. මේ අමාත්‍‍ණංගයටත් එසේ කරන්නටය කියා මම කියන්නේ නැහැ. එහෙම කරනවා නම් ඒක වැරදියි. වැරදි හැටියට පෙනෙන්නේ ජේඊඩ්බ්' එකෙන් කරන්න තිබෙන වැඩ සම්පූර්ණයෙන්ම අවසාන කරලා නැති නිසයි.

මේ මුදල් ආයෝජනය කරන්නට නොයෙකුත් කුම හරිගස්සන්නට තිබෙනවා. මේ සඳහා පුළුල් වැඩසටහනක් දී තිබෙනවා. මේ පුළුල් වැඩ සටහන අනුව ඒ අයට නොයෙකුත් විධියේ අමුතු සංවර්ධන වැඩ පටන් ගන්න පුළුවන්. <mark>ද</mark>ත් මෙහිදී කල්පනා කළයුතු දෙයක් තිබෙනවා. ගරු මුදල් ඇමතිතුමාත් කීව්වා, ඉදිරියේදී තේ වල දසාව හොද තැහැ කියා. තේවලට හොද මිළක් ලැබේද නොලැබේද කියා මුදල් ඇමතිතුමාට කියන්නට බැරිල, ලෝක නේ වෙළඳපොල අනුව. එයේ නම් අපි කල් තියා ඒ ගැන කල්පනා කරන්නට ඕනෑ. <mark>මොකක්ද මේ ගැන යොදන වැඩපිළිවෙල ? මොකක්ද අප ක</mark>ල්නියා කළයුත්තේ ? සමහරවිට තේ වෙළඳ පොලේ තේ මිළ හුභක් බැහැ ගෙන <mark>ගියොත් තේ නිෂ්පාදනය කරලා අපට ව</mark>ැඩක් වෙන්නේ නැහැ. තේ වැඩියෙන් නිෂ්පාදනය කළත් ඒකෙන් වැඩක් වන්නේ නැහැ. එසේ නම් අපිට නේ වතු වසා දමන්නට සීද්ධ වෙනවා, ඉබේම. එහෙම අවස්ථාවකට ආවොත් මොකද කරන්නේ ? ඒ ගැන කියන්න බැහැ. මේ රටේ කුරුදු වගාව තිබුණා. කුරුදු වගාව සම්පූර්ණයෙන්ම අහෝසි වෙලා ගියා. දන් පොඩඩක් නැන් නැන්වල ඉතිරි වෙලා තිබෙනවා, සුළු වශයෙන්. පැහිරි වගාව සම්පූර්ණයෙන්ම නැති වි ගියා. ලෝක වෙළඳපොලේ එබඳු අවස්ථාවන් ගැන කල්පනා කර අප<mark>ි සුදුසු</mark> උත්සාහයක් නොගත්න නීසයි, එසේ සිදුවි තිබෙන්නේ. එම නිසා උපකුමශීලීව මේ සම්බන්ධව කටයුතු කරන්නට ඕනෑ. 'ඉයරොපියන් ඉකොනොමික් කොමියුනිටි' එකෙන් සාකච්ජා පවත්වා එබදු අවස්ථාවලදී ඒ අය කරන්නේ සහනාධාර සපයන එකයි. එසේම නිෂ්පාදනය සීමා කරලා, මෙන්න මේ පුමාණය තිෂ්පාදනය කරන්න ඕනෑය කියා ඒකෙන් තමයි නියම කරන්නේ. <mark>ඊළහට ඒ අය අලෙවියත් ක</mark>රනවා. අන්න ඒ විධියේ සැළසුම් අප ළහ තිබෙන්නට ඕනෑ. අපිට පුළුවන්වෙයි සමහරවිට, නේ නිෂ්පාදනය කරන රටවල් සමභ සාකච්ජා කර තිෂ්පාදනය මොන කුමයෙන් යෙදිය යුතුද කියා සැළසුම් කරන්න. 'ඔපෙක්' රටවල් එහෙම කරනවා. ඒ රටවල අමු නෙල් තීෂ්පාදනය, නිෂ්පාදන පුමාණය, විකුණන මිළ ඒ අය නියම කරනවා. දළ වශයෙන් ලෝක වෙළඳපොලේ දෙන්න ඕනැ මෙහෙමයි කියලා තියම කර ගත්තවා. තේ තීෂ්පාදනය ගැන ඇයි අපිට එහෙම කරත්තට බැරි. ඒ විධියට 'ථ්ථ්සී' එක කරනවා වගේ 'ඔපෙක්' එක කරනවා වගේ අනෙකුත් තේ නිෂ්පාදනය කරන රටවල් සමහ එකතු වෙලා යම්කිසි සංවිධානයක් ඇති කර ගත්ත මතැ. ඒ මන්ද, උගන්ඩාවේ තේ අවශා තැහැ. ඒ තේ බොත්ත එපාය ඉත්දීයාවේ තේ අවශා තැහැ, ඒ තේ බොන්න එපාය කියා ලෝකයේ රටවලට අපිට කියන්න බැහැ. ඒ අයටත් පුළුවන් කමක් තැහැ, අපේ තේ බොන්න එපාය

අපට තිබෙන්නේ මේ තේ නිෂ්පාදනය කරන රටවල් සියල්ලම එකතු කර ඒ විධියේ සැලසුමක් ඇති කර ගන්නයි. ඇයි, අපට ඒ විධියේ සැලසුමක් කරත්ත බැරි ? " මේකට පුතිකර්මයක් නැහැ " කිය කියා බලා ඉත්තවා. එවිට, තේ නිෂ්පාදනය කරන අය අමාරු තත්ත්වයකට වැටෙනවා. තේ නිෂ්පාදනයේ නියුක්ත වි සිටින අය, ඒ රැකියාව කරන අය, සුළු තේ වතු හිමියන් අද හරි අමාරු තත්ත්වයකට වැටිලයි ඉන්නේ. සුඑ නේ වන හිමියන් මේ දවස්වල විතර අමාරු නත්ත්වයකින් ජීවත් වුණේ නැහැ කවදවත්. අපේ පුදේශයේ කලින් රුපියල් අටකුත් ගණනට තිබුණු තේ දඑ කිලෝවක මිල රුපියල් 2. 35 ට බැස්සා. එවිට ඒ මිනිස්සු වල් කොටන්නේ කොහොමද ? පොහොර දාත්තේ කොහොමද ? කාණු කපත්තේ කොහොමද ? පස සේදී යාම වලක්වත්තේ කොහොමද ? බෙහෙත් ආදී දේ පාවිච්චි කරත්තේ කොහොමද ? කෘම් නාශක බෙහෙත් දුවා පාවිච්චි කරන්නේ කොහොමද ? ඒ කිසිවකට ඉඩක් තැහැ. ඒ අතර, කුළීකරුවන්ගේ පඩ් - නඩ් ? ආයුධ නැත්නම් උපකරණවලට වැඩි වන වියදම ? මේ සියල්ලම ආචාම නිෂ්පාදකයාට මුහුණ පාත්ත සිදු වන අමාරුකම් ගැන හිතා ගත්ත පුළුවති. ඒ නිසා පුධාන පෙලේ තේ තිෂ්පාදකයන් වශයෙන් ජේ. ඒ. ඩි. බී. එකත්, එස්. පී. සී. එකත් මේ සම්බන්ධයෙන් පුධාන ස්ථානය, පෙරමුණ අරගෙන කටයුතු කරන්න ඕනෑ. ඇත්තටම කියනවා නම් ඒ දෙක තමයි, ලංකාවේ තිබෙන පුධානනම තේ. තිෂ්පාදන කොම්පැණි දෙක. ඒ නිසා ඒ අය මේ සම්බන්ධයෙන් ඉදිරියට යන්න මිනෑ. " අපේ ආයතන දෙක පසුගිය කාලයේ ලාහ ඉපදෙව්වා ඒවා තැන්පත් කර තිබෙනවා ඒ නිසා අපි ඊට පස්සේ කටයුතු කරන්නේ නැහැ. " කියනවා නම් ඒක වැරදියි. ඇත්ත වශයෙන්ම ඒ සංස්ථා නැත්නම් මණ්ඩල දෙක අමාතුහංශයට, රජයට උපදෙස් දෙන්න ඕනෑ. " මෙන්න මේ කුමයෙනුයි මේ

තත්ත්වයෙන් ගැළවෙන්න පුළුවන් වන්නේ. මේ සම්බන්ධයෙන් මෙන්න මේ විධියේ හදිසි වැඩ පිළිවෙළක් අපි ගන්න ඕනෑ " කියා. නමුත් සමහර විට දන් ජේ. ඒ. ඩී. බී. එකත්, එස්. පී. සී. එකත් කියත්තේ මොකක්ද ? " සුළු තේ වතු හිමියන්ට කොහොම වුණත් අපේ නම් මල්ල කරේ " කියන එකයි. ඒක ඇත්ත. ඒ අයට පසුගිය වතාවේ ලැබුණු ආදයම හොදටම ඇති. අපි ඒ බව දන්නවා.

q. co. 4.00

එහෙම නම් සුළු තේ වතු හිමියන්ට, සුළු රබර් වනු හිමියන්ට, සුළු පොල් වතු හිමින්ට මේ සංස්ථා දෙක උදවු දෙන්නේ නැද්ද ? ඒ සංස්ථා දෙකේ කුියාකාරීත්වය යටතේ තමයි, සුළු තේ වතු හිමියත්, සුළු රබර් වතු හිමියත්, සුඵ පොල් වතු හිමියන් ආරක්ෂා කර ගන්න තිබෙන්නේ. එහෙම නම් මේ <mark>යංස්ථා ඒ සඳහා ඉදිරිපත් වෙන්න ඕනෑ. ලෝක වෙළද පොළේ තේ මිල අඩු</mark> වෙනවා නම්, ලෝක වෙළද පොළේ රබර් මිල අඩු වෙනවා නම්, ලෝක වෙළද පොලේ පොල් මිල අඩු වෙනවා නම් ඒ සම්බන්ධයෙන් මේ ආයනන දෙක තමයි. පුධාන වශයෙන් ඉදිරිපත් විය යුත්තේ. ඒ ආයතන මොනවාද, කළ යුත්තේ ? මුදල් තැන්පත් කර පැත්තකට වී සිටීම නොවෙයි. ඒ මුදල් යම්කිසි විධියකින් ආයෝජනය කොට අර දුෂ්කර තත්ත්වයෙන් ගොඩ ඒමේ වැඩ පිළිවෙළක්, ලෝක මතයක් හෝ ලෝක කුමයක් සකස් කරන්න ඕනෑ, ලෝක වෙළද පොළේ අනෙකුත් රටවලුත් අල්ලාගෙන. එහෙම නොකරනවා නම් මේ ආයතන දෙක කරන්නේ ලොකු අසාධාරණ වැඩක් හැටියටයි. හඳුන්වන්න සිදු වත්තේ. අමාතභංශයට මේ ගැන තේරුම් කර දෙන්න ඕනැ. මේ තත්ත්වයෙන් ගොඩ එන්න තිබෙන සැලසුම් හොයන්න ඔනැ ; හරිගස්සන්න ඔනැ. කොටින්ම උපකුමශීලී වෙන්න ඕනැ. මේ හැම දෙයක්ම කිරීම මේ සංවිධාන දෙකට අයිති වැඩක්.

මේ සම්බන්ධයෙන් සුළු තේ වතු හිමියන්ගේ ආධාරත් අවශා නම් ඒ සදහා සුළු තේ වතු හිමියන්ගේ සංවිධානය තිබෙනවා. ඒ සංවිධානයෙනුත් ආධාර ගත හැකියී. එහෙම නම් මේ තුන් ගොල්ලම එකතු වෙලා අමාතහාංශය මගින් යම්කිසි වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයි. එහෙම නොවෙනවා නම මොකක්ද, වෙන්නේ? සමහර විට තේවල දසාව තවත් පහළට යන්න පුළුවන්යයි මුදල් ඇමතිතුමා කීවා. ඒ තත්ත්වය ඇති වෙයි කියා මටන් පෙනෙනවා.

මේ තේ සම්බන්ධ පුචාරක කටයුතු සඳහා "ටි බෝඩ්" එක තිබෙනවා. ඒ ටි බෝඩ් එකේ අයත් වැඩ කරන්නේ හරියට ලංකාවේ තිබෙන සාමානෑ රජයේ කාර්යාලයක අය වැඩ කරනවා වාගේයී. [බාධා කිරීමක්] ඒකත් මේකට සම්බන්ධයී. මේවා ඔක්කොම කෙරෙන්නේ ඒකෙන්. ටී බෝඩ් එකෙන් නමයි. ඒ පුචාරක වැඩ කෙරෙන්නේ, අලෙවි කටයුතු සඳහා උත්සාහ දරෙන්නේ අලූතිත් බයර්ස්ලා එකතු කර ගන්න උත්සාහ කරන්නේන් ඒකෙනුයි.

දිනේෂ් ගුණවර්ධන මහතා (නිල. නිශෝණු குணவர்த்தன) (Mr. Dinesh Gunawardene) දුන් රෝසිට හාර දිලා.

ආතන්ද දසනායක මහතා (திரு. ஆனந்த தஸநாயக்க) (Mr. Ananda Dassanayake) ඒක රෝස පාට නිසා වෙන්න ඇති, ඒ.

මේ ටි බෝඩ් එක උත්සාහ දරන්න ඕනෑ. අපට වූවමනා කරන බයර්ස්ලා අල්ලා ගන්න. ඒක ඇත්ත වශයෙන්ම ඒරන්සි එකෙක්. ඒ මිස ටි බෝඩ් එක කියන්නේ සාමානෳ කාර්යාලයකට නොවෙයි.

අපේ කාර්යාල වැඩි තරමක වැඩ කෙරෙන්නේ කොහොමද ? සමහර තැන්වලට ගියාම අපට පෙනෙනවා, එක්කෝ පත්තරයක් බලන අය, එහෙම නැත්නම් රේස් කොළයක් බලන අය වැඩි බව. සමහර තැන්වල අපට පෙනෙනවා, සේවකයන් කාඩ්ස් ගහනවා. ඒ කවුරුවත් අදුනන්නේ නැති නිසා අපිත් අහක බලාගෙන යන්න යනවා. ඒ මොකද කීවොත් අපට එයින් වැඩක් නැති නිසයි. ඒ විධියට තමයි, අපේ ආයතන බොහොමයක් කටයුතු කරන්න බලාපොරොත්තු වන්නේ. "වැඩ කළන් - නැතත් මට ආණ්ඩුවෙන් පඩි ලාබෙනවා. ගතමනාව එනවා. සමහර විට ඔවර් - ටයිම් එකත් ලැබෙනවා. පුමෝෂන් එකත් ලැබෙනවා" කියන හැහීමෙන් තමයි, ඒ අය වැඩ කරන්නේ.

තමුත් මේ ට් බෝඩ් එක ඒජන්සි හවුසස් වගේ තමයි වැඩ කළ යුතුව තිබෙන්නේ. ඒඒ රටවලින් නියෝජිතයින්, බයර්ස්ලා හෙවත් ගැණුම්කරුවන් අල්ලා ගන්න, උපකුමශීලීව වෙළෙඳපොළ අපේ අතට ගන්න ඒ අය කටයුතු කරන්න ඕනෑ. එතකොට තමයි, අපේ පුචාරක කටයුතුවලින් අප බලාපොරොත්තු වන ඉලක්කයි සම්පූර්ණ කර ගන්න අපට පුළුවන්කම අංබෙන්නේ.

ට බෝඩ් එක මෙහි තිනෙබනවාය. එයට මේ තරයම් මුදලක් වෙන් කරනවාය. එහි වෘවස්ධාව අපි ළහ තිබෙනවාය. අපි ඒ වෘවස්ථාවේ හැටියට කටයුතු කරනවාය කියා සමහර විට අපේ ජනතා වතු සංවර්ධන තියෝජා ඇමතිතුමා කියයි. සමහර වෙලාවට එතුමා කියන්නේ එහෙම තමයි. ඒවායේ කිසි අඩුපාඩුවක් නැහැ. හරියට කෙරෙනවාය කියල කියයි.

හැරල්ඩ් හේරත් මහතා (ඇමතිතුමා සහ නියෝජා ජනතා වතු සංවර්ධන ඇමතිතුමා)

(திரு. ஹரல்ட் ஹேரத் — அமைச்சரும் ஜனதா தோட்ட அபிவி**ருத்** திப் பிரதி அமைச்சரும்)

(Mr. Harold Herat - Minister and Deputy Minister of Janata Estates Development)

නැහැ. නැහැ. ටී බෝඩ් ඒක ගැන කිසි දෙයක් කියන්නෙ නැහැ.

ආතත්ද දසනායක මහතා (திரு. ஆனந்த தஸநாயக்க) (Mr. Ananda Dassanayake)

එහෙම කියල පැත්තකට දුම්මට හරියන්නෙ නැහැ. මේ එක් එක් අංශ එක් එක් අයට හාර දීමෙන් කර තිබෙන වරදින් තමයි. මේ ඔක්කොම වෙන්නෙ. තමුන්තාන්සේ කියනවා නේ මණ්ඩලය ගැන කථා කරන්නෙ නැහැ කියල. මොකද ? තමුත්තාත්සේට කොටසක් දී තිබෙතවා, රේල් පීල්ලෙ යනවා වගේ මෙන්න මෙකෙ විනරක් පලයන්ය කියල. එස්. පී. සී. එකට කොටසක් දිලා තිබෙනවා. අපේ කළුතර මන්තීුතුමාට (වී එල්. විජේමාන්න මහතා) ඒ කොටස දීලා මෙන්න මේ රේල් පාරෙ යන්න ඔනැය එයින් එහා බලන්න බැරිය කියනවා. නව කොටසක් අපේ රාජෳ පරිපාලන ඇමතිතුමාට දී තිබෙනවා. මොන විධියක්ද කියල මම දන්නෙ නැහැ. මම නම් මේ <mark>කු</mark>මයට හැම<mark>දම</mark>න් විරුද්ධ වෙනවා. මේ එක එක්කෙනා කියන්නෙ "මට ඒකෙ අයිතියක් නැහැ. මට මේ සීමාවෙන් පිට පනීන්න බැහැ. මගේ ඇමති අංශය බලපාත්නෙ මේ ටිකට විතරයි, ඒ නිසා මේ ගැන මීට වඩා කතා කරන්නෙ නැහැ" කියලයි. මෙන්න මේ හැහීම තමයි මේ අය තුළ තිබෙන්නෙ. නමුත් මම කියන්නෙ මෙයයි. චෑවිලි කර්මාන්ත අංශය ඒ වගේම ජනතා වතු සංවර්ධන අංශය, රාජා වැවිලි අංශය. ජලහට සූඑ තේ වතු සංවර්ධන අධිකාරීය යන මේ ඔක්කොම ඒකාබද්ධ වී මේ පුශ්නය විසදන්න ඕනෑ. මෙය ජාතික පුශ්නයක්.

තේ පුශ්නයන් එහෙමයි. රබර් පුශ්නයන් එහෙමයි. පොල් පුශ්නයන් එහෙමයි. ලංකාවට එන්න තිබුණු, සමහර විට කෝටි 1,500ක් පමණ පසුගිය කාලයේදී නැතිවී තිබෙනවා. කෝටි 1,500කට වැඩි මුදලක් විදේශ විනිමය අපට නැතිවී ගොස් තිබෙනවා. එහෙම නම් අපි මොන විධ්යකටද අපේ රට නංවාලන්න බලාපොරොත්තු වෙන්නෙ ? මෙවා ගැන සැලකිල්ලක් කරන්නේ නැත්නම් මොකක්ද අපේ වැඩ සැලැස්ම ? ඒ නිසා මේ අමාතෲංශය පුංචියි කියලා මෙහි වැඩ සටහන යටතේ තිබෙන්නෙ වගන්ති දෙකක් තුනක් පමණක්ය කියල නමුන්නාන්සේටවත් ඒ සංස්ථාවටවත් නිහඬ වී ඉන්න පුළුවන්කමක් නැහැ. ඒ අයට වැඩ තිබෙනවා. ඒ තැන්පත් කරන මුදල්වලින් යම්කිසි පුමාණයක් ආයෝජනය කරන්න ඕනෑ. " පුොපගැන්වා සෙක්ෂන් " එකට. ඒ කියන්නේ පුචාරක වැඩ සදහා යම් පුමාණයක් යොදවන්න ඕනෑ. විදේශීය රටවල් සමග සාකච්ඡා පවත්වා යම්කිසි සම්මූතියකට එන්න ඕනෑ. මම උදහරණයකට දුන්නෙ ඔපෙක් සංවිධානය. තෙල් නිෂ්පාදනය කරන පුමාණය ගැන, එය එම රටවලට දෙන අමුතෙල් පුමාණය ගැන, තෙල් විකුණන රටවල් ගැන, නීරණ ගත්නෙ ඒ ඔපෙක් සංවිධානය මගිනුයි.

අත්ත ඒ වගේ අපේ දුවාවල මීල අඩු වෙන කොට තිබෙන තත්ත්වය. ලෝක වෙළඳ පොළේ ඉල්ලුම අඩුවෙන විට තිබෙන තත්ත්වය ඉල්ලුම වැඩි වෙන විට තිබෙන තත්ත්වය අපි දනගෙන ඉන්න ඕනෑ. ඉල්ලුම වැඩිවෙන විට නම් කවුරුත් ඕනෑ නැහැ. ඉල්ලුම අඩුවෙන විට නමයි. සමහර විට හැම දෙනාටම ඇස් ඇරෙන්නෙ. එබලු අවස්ථාවක් තමයි දුන් ඇවිත් තිබෙන්නෙ. [හැරල්ඩ් හේරත් මහතා]

ලංකාවේ පුධාන වැවිලි තුනෙන්ම අපට පාඩු සිදුවෙනවා. කෝපි මිල අඩු වි තීබෙනවා. ඒ වගේම කරාබු නැටිවල මිල අඩු වී තිබෙනවා. ගම්මරිස් මිල අඩු වී තිබෙනවා. කුරුදු මිල, ඒ වගේම පැහිර මිල අඩු වී තිබෙනවා. එහෙම නම්, මේ රට අපි සංවර්ධනය කරන්නෙ කොහොමද ? සංවර්ධනය කියන්නෙ පාරවල් කැපීමද ? ඒ වගේම ගෙවල් සැදීම පමණක්ද ? බෝක්කු බැදීමද ? එහෙම නැත්නම් උත්සව පැවැත්වීමද ? මහපොළ උත්සව පැවැත්වීමද ? ස්වර්ණතුම් ඔප්පු බෙදුදීමේ උත්සව පැවැත්වීමද ? නැහැ. මේ හැම එකකටම වඩා වැදගත් දේ තමයි රටෙ ජීවනාලිය වන ආර්ථකයට අයිති වැවීල කර්මාන්තය. වැවීලි කර්මාන්තයේ ගොවී කර්මාන්තයේ ඇති අඩුපාඩුකම නැති කිරීමට යම්කිසි දෙයක් කරන්න ඔනෑ. ස්වර්ණ ගුම් කියල යම්කිසි උත්සවයක් පවත්වා ඔප්පු ටිකක්දීම නොවෙයි අපට කරන්න තිබෙන්නෙ. ඒවත් කෙරෙන්න ඕනැයි කියමු. නමුත් ඊට වඩා වැදගත් වෙනවා මේ වැවිලි <mark>කර්මාන්තය. පාරක් සාද</mark> වීවෘත කරනවාට වඩා එය වැදගත්. පාරවල් නැති වුණත් අපේ තේ වතුවලින්, රබර් වතුවලින්, පොල් වතුවලින් නිෂ්පාදනය කරන දුවෳ යම්කිසි පුමාණයක් ලෝක වෙලද පොලේ විකුණන්න පුඑවන් නම්, ඒවාට වැඩියෙන් ශන 10 ක් හෝ රුපියලක් හෝ බැගින් ලබා ගන්න පුඑවත් වුණොත් කොයි තරම් ආදයමක් අපේ රටට එනවාද ? එය අපට දුන් එක් අවුරුද්දකට කෝට් 1,500කට වැඩි පුමාණයකින් නැති වී ගොස් තිබෙනවා. එහෙම නම් අවුරුද්දක් දෙකක් ඒ විදියට ගියොත් අපේ පාඩුව කවදවත් මකා ගන්න පූඑවන් වෙයිද ?

<mark>අපි කියන මේ කරුණු</mark> ජනාධිපතිතුමාට රපෝර්තු කරයිද කියල මම <mark>දන්නෙ නැහැ. යම් කිසි ඒකාබද්ධ වැඩ ප</mark>ිළිවෙළක් ගන්නය කියා එ තුමාට කියන්න ඕනෑ. නැත්නම් ජනතාවම අතරමං. සංවර්ධනය කරන්න අපට මුදල් නැතී වෙනවා. සියලු දෙයක්ම ණයට ගන්න අපට සමහර විට සිදු වෙනවා. දත් ණය ගෙන තිබෙන පුමණය අනුව එක් එක්කෙනා වශයෙන් ගණන් බැලුවොත් එක් කෝටි පතස් ලක්ෂයක ජනගහනයෙන් එක් එක්කෙනා රුපියල් එක් දහස් පන්සියයක් දෙදාහක් පමණ ණයයි. එහෙම නම් අපි තවත් ණය ගන්නවාද ? ණය ගන්නම බර වෙනවාද ? සංවර්ධන වැඩට කියා ණය අරගෙන සමහරවිට අනෙකුත් සමාජ සේවා වැඩ කරනවා. සංවර්ධනය වශයෙන් ගොවි තැනට යොදලා ඒ වාගේම තේ පොල් රබර් කොකෝ කරදමුංගු ආදී දේවල් වැවීමට යොදලා ආදායම් නත්ත්වය නංවනවාද ? ඒ සම්බන්ධයෙන් විදේශීය වෙළද පොළට අවශා මොන පියවරද අපි ගන්නේ ? ස්වදේශීය වෙළද පොළේ අපේ මේවා අලෙවි කරන්න මොන විධියේ පියවර ගන්නවාද ? මම හිතන හැටියට මෙන්න මේ සම්ධන්ධවයී අද තිබෙන දවෙන පුශ්තය මතු වී තිබෙන්නේ. මේ පුශ්නය විසඳුවේ නැත්නම් මහා පරිමාණයේ හා සුඑ පරිමාණයේ තේ වතු වගාව නිසා ආදයම් ලබන අය ලක්ෂ විසි පහක් තීහක් පමණ දෙනා අමාරුවේ වැටෙනව. වැවිලි කර්මාත්තයම අමාරුවෙ වැටෙනවා. රබර් වතුවලින් සමහර විට ලක්ෂ පහදොවක් පමණ සම්පූර්ණ අමාරු තත්ත්වයට වැටෙනවා. ඒ වගේම පොල් වගාවේ ලක්ෂ විස්සක් විසි පහක් පමණ අමාරු තත්ත්වයට වැටෙනවා. එහෙම නම් මේ ගැන දුන්ම කල්පතා කර්න ඔනැ.

අපි නිෂ්පාදනය කරන්න ඕනෑ. ජේර්ඩ්බ් එක එස්පීසී එක රබර් නිෂ්පාදනය කරනවා. එයින් එහාට ඒ ගොල්ල කරන්නේ විකුණුම් සදහා වේළඳ පොළ මෙගේ විතරක් සෙවීම පමණයි. එතැනින් එහා කටයුතු වෙනම කට්ටියකට හාර දෙනවා. වතු කොම්පැති තිබුණු කාලයේ මේවායේ මීල අඩු වෙන්න නොදී එංගලන්තයේ වෙළඳ පොළේ තත්ත්වය හොයනවා. හැම කොම්පැතියකටම ඒවායේ ඒරන්සිස් තිබුණා එක එක තැන්වල. ඒ ගොල්ල කියනවා, " මෙපමණ මිලකට විකිණෙනවා. නේ මීට වඩා හොඳ නත්ත්වයට හඳන්න ඕනෑ. මෙන්න මේ වර්ගයි හදන්න ඔතැ කරන්නේ. මෙන්න මේ විධ්යටයි තේ වෙළඳ පොළට එවන්න ඕනෑ " කියල. ඒ ගොල්ලයි උපදෙස් දෙන්නේ. ඒ අනුව සකස් කළා. අද අපට එහෙම විදේශ වශයෙන් ඒ වෙළඳ පොළටල් ගැන උපදෙස් දෙන්න කවුරුවත් නැහැ. ඒ නිසා අමාතනාංශය කල්තියා පියවර නොගත්තොත් අපි ආර්ථක වශයෙන් අනාථ භාවයට පත් වෙනවා. මේ සම්බන්ධයෙන් පියවර ගැනීම ඉතාම අවශා දෙයක් හැටියට මම කියන්න කැමතියි.

තේවල තත්ත්වය ඉතාම අවදනම්. තමුන්නාන්සේලට ඉඩ දී තිබෙනවා. එවැති ඉඩම්වල සත්ව ගොවී පොළවල් ඇති කිරීමට මේකට කොතෙක් දුරට අතගසා තිබෙනවාද මම දන්නේ නැහැ. 1983 වාර්තාවේ නම් සදහන් වෙලා නැහැ. ඊට පසුව පටන්ගත්තද මම දන්නේ නැහැ. තේ වැවීම, රබර් වැවීම, පොල් වැවීම විතරක් නොවෙයි කරන්න පුළුවන්. ඒ ඉඩම්වල සත්ව ගොවී

පොළවල් ඇති කරන්නත් පුළුවන්. මේකෙන් වන පාඩුව අලාහය ටිකකින් හරි මහහරවා ගන්න ඒ මගීන් පුළුවන් වෙනවා. ඒ ඒ පුදේශවල නිසරු ඉඩම තිබෙනවා නම් ඒවා සමූහික වශයෙන් හෝ සංස්ථා මගින් හෝ ඒ ඒ කොට්ඨාශවල මන්තීුවරුන්ගේ උපදෙස් පිට ඒ ඒ පුදේශවල ගම්මුන්ට බෙද දීමෙන් පාඩු මගහරවා ගන්න පුළුවන් වෙනවා. ලාහ නූපදවන ඉඩම් වැඩියෙන් තිෂ්පාදනය කරන්න බැරි ඉඩම් තිබෙනවා නම් එබදු ඉඩම් මන්තුිවරුන්ගේ උපදෙස් පිට ඒ විධියට බෙද දෙන්න ඕනෑ. ඒවා පෞද්ගලිකව එක් එක් අයට විකිණීම නොවෙයි, කරන්න තිබෙන්නේ. එය සම්පූර්ණයෙන්ම නතර කරන්න මිනෑ. ගුාමෝදය මණ්ඩල තිබෙනවා : පුාදේශීය මණ්ඩල තිබෙනවා ; <mark>සංවර්ධන මණ්ඩල තිබෙනවා. ඒවායේ මාර්ගයෙන් මන්තුීවරුන්ගේ උපදෙස්</mark> පිට යම්කසි සංවර්ධන වැඩ පිළිවෙලක් යොදන්න ඕනෑ. එසේ නොකිරීම ගැනයි, අපේ විරුද්ධත්වය. ජේඊඩ්බ් එක, එස්සීපී, එල්ආර්සී එක දුන් මේවා සම්පූර්ණයෙන්ම රිලීස් කරනවා. එල්ආර්සී එක මේවා ගත්තා. දන් බලනල තිබෙනවාය කියමින් ඒවා ආපසු පරණ අයිතිකාරයන්ටම හාර දෙනවා. එල්ඊඩ්බී කියා එකක් දමාගෙන තිබෙනවා. ඒකට තේ තිබෙනවා. ඒක ලීම්ටඩ්ලු. මම හිතත හැටියට දුන් ඒක අන්ලිම්ටඩ් වෙලා තිබෙන්නෙ. මොකද, ඒ තරමට ඒක සීමාවක් තැතුව බාන කඩා ගත් හරක් වාගෙ දූවනවා. සීමාවක් නැහැ. ඒ අය බලන්නෙ විකුණුම් අංශය පමණයි. ඩ්වලප්මන්ට එකක් ගැන බලන්නෙ නැහැ. විකුණන්න දක්ෂයො.

මගේ ආසනය ගැන සදහන් කරමින් මම එදත් කිව්වා, වතු 7ක් හෝ 8ක් පසුගීය අවුරුදු තුන තුළ විකුණා තිබෙනවාය කියා. අපි මෙහෙ ඉඩම ඉල්ලනවා. ජනතාවට දෙන්න, සමූහ ගොවිපලවල් ඇති කරන්න, අපට ඉඩම දෙන්න කියා අපි ඉල්ලීම් කරනවා. නමුත් ඒවාට කත් දෙන්නෙ නැහැ. ඒවාට උත්තර තැහැ. එහෙම නම් මේ විකිණීම් කරන්නේ කොහොමද ? මේවා විකුණන්න මේ එල්ජීඩ්බී එකට බලය දූන්නේ කොහොමද ? කවුද ඒ බලය පවරා තිබෙන්නෙ මේවා විකුණන්නය කියා ? ගමෙ මිනිස්සු යමකිසි පුමාණයකට ඉල්ලනවා නම් ඒ තක්සේරුවට ඉඩම් දෙන්න බැරි ඇයි ? සමහර වෙලාවට දනට විකුණන මිලට වඩා වැඩි මිලකට ගම්මුන්ට දෙන්න පූඑවත්. අක්කරයක් රුපියල් 2,000කට, 3,000කට විකුණූ තැත් තිබෙනවා. **ඊටත් අඩු මිලකට පවා විකුණු තැන් තිබෙනවා. ගම්මුන්ට ඉඩම් දෙනවා නම්** ඒවා අරගෙන වවන්න කැමති අය ඉන්නවා. මේවායේ අල වගා කරන්න පුළුවත්. එළවළු වගා කරන්න පුළුවන්. කරාබූ වගා කරන්න පුළුවන්. කෝපි වගා කරත්න පූළුවන්. ගම්ම්රිස් වචත්න පූළුවන්. ඔය විදියේ බෝග වචන්න පුළුවත්. ඒ වාගේම කිරී පට්ටී ඇති කරන්න පුළුවන් හොද තුණ පිට්ටති තිබෙන පුදේශ තිබෙනවා මේ වතුවල. ඇයි ඒවාට ඉඩ නොදෙන්නෙ ? අක්කරය රුපියල් පන්දුහකට වුනත් ගන්න මිනිසුන් සිටිනවා. ඒ අයට මේ ඉඩම් දුන්නොත් ඒ අයගේ ජීවනෝපාය කරගෙන යන්න පුළුවන් තත්ත්වයක් ඒ අයට ලැබෙනවා.

q. co. 4.15

අද මොකක්ද වෙන්නෙ ? මේ වතු ඉඩම් එක පුද්ගලයකුට නැත්නම් <mark>කොම්පැතියකට දෙනවා. ඒ පුද්ගලයා නැත්නම් කොම්පැතිය පුඑවන් තරම</mark> <mark>හම්බ කර ගත්තවා. එයා දියුණු වෙතවා. එක් කෙතෙක් දියුණු වෙතවා. තමුත්</mark> ජනතාවක් වශයෙන් බැලූවාම ගම්බද වැඩි දෙනෙකුට ඉඩම නැතුවයි ඉන්නෙ. <mark>ගම්බද ඉඩම් නැති අයගේ පුශ්තය විසදන්න මේක හොද අවස්ථාවක්.</mark> එමෙන්ම ගම සංවර්ධනය කරන්නත් මේක හොද අවස්ථාවක්. අපේ අගඇමතිතුමාත්, ඒ වාගේම මුදල් ඇමතිතුමාත්, අනික් හැම දෙනාමත් කියා තිබෙන්නේ " අපි ගම තමයි දියුණු කරත්න යන්නේ " කියලයි. ගම දියුණු කරත්ත තම් ගම පළල් වෙන්ත ඕනෑ. ගමට ඉඩම් නැත්නම් ඒ මිනිසුන්ට ජීවත්වෙන්න කුමයක් නැහැ. ජනතා වතු සංවර්ධන මණ්ඩලයන් රාජෳ වැවිලි සංස්ථාවත් 🗕 ජේ.ඊඩ්බි එකත් එස්පීසී එකත් 🗕 මේ ගැන කල්පනා කරන්නට ඕනෑ. ජනතාව ඉඩම් ඉල්ලනවා නම්, මහජන යහපත තකා සාධාරණ ලෙස ඒ පුදේශයේ මන්තීුවරයා, ඒ දිස්තිුක්කයේ ඇමතිවරයා ඒ <mark>සම්බත්ධව කටයුතු කරනවා නම්, ඒක මග හරින්නේ ඇයි ? ඒකට සම්පූර්</mark>ණ සහාය දෙන්න ඕනැ. අවශාතාව ඒකයි. ඒක කරන්න ඕනෑ. කල් යවන්නේ නැතුව ඒ ගැන සොයා බලා ඒ සුදුසු ඉඩම් ඒ පුදේශයේ ජනතාවට දෙන්න ඔතැ. ඒ මගින් ඒ ජනතාව දියුණු කරන්න ඔතැ. මේ දෙකම ඒකයි. ඒ අයට පුඑවති සමහරවිට තේ වෙනුවට විධිධාංගීකරණය යටතේ කෝපි, ගමමිරිස්, කරාබු. කොකෝ ආදී දේවල් වවන්න, එළවඑ වවන්න අල වගා කරන්න පුඑවකි. ඒ වාගේම සත්ත්ව ගොවිපොළවල් ඇති කරන්තත් පුළුවන්. එහෙම නම් ඒවාට ඉඩ සළසන්නෙ නැත්තෙ ඇයි ? ඒ සම්බන්ධව කටයුතු කරන්නය <mark>කියා මම කියනවා. තමු</mark>න්නාන්සේට ඒ බලතල පවරා තිබෙනවා මේ ඇස්තමේන්තුවලින්.

ගරු තියෝජන සභාපතිතුමනි, මම තවත් කරුණු දෙක තුනක් කියන්න කැමතියි. මේ ජේර්ඩ්බ් එකේ වැඩ කටයුතු පුදේශයේ ජනතාව තියෝජනය කරන මන්තීවරයාගේත්, දිස්තික් ඇමතිවරයාගේන් අනුදුනීම ඇතිව කළ යුතුයි. හිතුවක්කාර විදියට ඉඩම විකුණෙනවා. සමහරවිට ඒ අවට ගම්වල මිනිසුන් අපට කියනවා. " සර්, ඉඩම වික්කා, දුන් අපට රක්ෂාවත් තැතිවෙනවා. ඉඩම් කැල්ලක් ගන්නත් නැහැ " කියා.

දන් කොත්මලේ පුදේශයේ කම් ගණනාවක් නාය යනවා. ඉතින් අපට ඉඩමක් ගන්නන් නැහැ. අපි ඉල්ලු ඉඩම විකුණලා. මේක හරිම පුදුම දෙයක්.

දිතේෂ් ගුණවර්ධන මහතා (නිල. නියොඛු ලකාබෝ த්தன) (Mr. Dinesh Gunawardene) මොකද නාය යන්නෙ!

අතන්ද දසනායක මහතා (திரு. ஆனந்த தஸநாயக்க) (Mr. Ananda Dassanayake)

මම දන්නෙ නැහැ මොකක් නිසා නාය යනවාද කියා. නමුන් ගම ගණනාවක් නාය යනවා. දුන් හෙටත් අපි යනවා ඒවා බලන්න. මෙ දෙවැනි වතාව. ඒ පිළිබඳව වාර්තාවක් සකස් කර තිබෙනවා මගේ කරුණු ඉදිරිපත් කිරීම හරිය කියා. දුන් නැවන වරක් යනවා මොනවාද කරන්න පුළුවන් කියා සොයා බලන්න. මේ විදියට අපට තිබෙනවා මගජන පුශ්න දවෙන පුශ්න, මෙවා රජය විසින් විසද්ය යුතු පුශ්න. ඒ රජයේ පුශ්න ගැන ඇයි මේ සංස්ථා හාර පුධානීන් විකක් හරි කම්පාවෙන්නෙ නැත්තෙ ? මහජනයාට යන්න එන්න තැනක් නැත්තම ඔවුන්ගේ ගම දනව සම්පූර්ණයෙන්ම නාය යනවා නම්, කඳු කඩාගෙන ඇවත් මිනිසුන් අනතුරට පන්වෙනවා නම්, ඒ ගැන යම්කිසි සැළකීල්ලක් දක්වන්නට බැරි ඇයි ? සංස්ථා දෙකම මේ තත්ත්වය සැලකීල්ලට අරගෙන කටයුතු කළ යුතුයි කියා මම හිතනවා.

මේ පුදේශවල රැකීරක්ෂා පිළිබඳව සංඛන ලේඛන මොකවත් නැහැ. කවදවන් ඉල්ලුම් පනු කැඳවීමක් නැහැ. කාට දුන්නාද, කා විසින් ගන්නාද, කවුරුවන් ඉල්ලුම් පනු කැඳවීමක් නැහැ. කාට දුන්නාද, කා විසින් ගන්නාද, කවුරුවන් තෝරා ගන්නාද, මොන විධියට නෝරා ගන්නාද කියා කවුරුවන් දන්නේ නැහැ. දිස්තුක්ක ඇමතිතුමිය දන්නෙන් නැහැ; මම දන්නෙන් නැහැ. දන්නවා නම් මට කිව්වත් කමක් නැහැ. කොනෙක් දුරට තේරුවාද, කළේ කොහොමද, තෝරා ගත් සුදුසුකම් මොනවාද කියා. එවැනි කිසිවක් නැහැයි මම හිතනවා. එහෙම නම් මේකත් එක විධියක රහස් සංවිධානයක් වගෙයි. එහි වැඩ කටයුතු බොහොම රහසිගත විධියට යනවා වෙන්න ඇති. ගරු ඇමතිතුමා දන්නවාද කියා මම දන්නේ නැහැ. මේ පත්වීම් කරන්නේ කොහොමද කියා ඇමති දෙපොළම දන්නවාද කියා මම දන්නේ නැහැ. [බාධා කිරීමක්] අපේ මහරගම ගරු මත්තීතුමා (දිනේෂ් ගුණවර්ධන මහතා) කියනවා " මලයනාඩු " කියා. ඒ " මලයනාඩුව " එනවා යයි මම හිතනවා. එය

### තියෝජා සභාපතිතුමා

(பிரதித் தலேவர் அவர்கள்)

(Mr. Deputy Chairman)

Order, please! What has "Malaynadu" got to do with the Budget?

ආතත්ද දසනායක මහතා (திரு. ஆனந்த தஸநாயக்க) (Mr. Ananda Dassanayake) I did not want to come out with it :

The hon. Member for Maharagama came out with it. He said that. (Interruption). You are always deaf!

ගරු නියෝජා සභාපතිතුමනි, මේ පුදේශවල – වතුකරයේ – ඇති වන රැකීරක්ෂා බෙදී යන ලෙස සකස් නොකරන්නේ ඇයි කියා මම අහනවා. මෙය හොඳට කිරීම ගරු ඇමතිතුමන්ලාට කරන්නට පුළුවන්. සමහර විට මේ පන්වීම් කරන්නේ ඒ ඒ පුදේශවල සිටින සුපිරින්ටෙන්ඩන්ට මහන්වරුයි. යම් වත්නක " ගාඩ්නර් " කෙනෙක් පත් කරනවා නම් කරන්නේ ඒක සුපිරින්ටෙන්ඩර් මහත්මයායි. වොචර් කෙනෙක් පත් කරනවා නම් එයත් කරන්නේ ඔහුයි. ඔය විධියට සුළු සේවකයින්ගේ පත්වීම් කාටත් නොදුනීම කෙරෙනවා. ඒ සුළු සේවකයින් සම්බන්ධයෙනුන් ඉල්ලම් පනු කැඳවීමක් කර සුදුසු අයගෙන් ඒ තනතුරු පුරවන්නට බැරී ඇයි ? ගම්බද ජනතාවට වු පොරොත්දුවක් තිබෙනවා—උඩරට ගැමී කොමීසමේන් ඇතුළත් කර තිබෙනවා--ඒ අයට රැකීරක්ෂා සැපයීම මේ වතුවලින් කළ යුතුයි කියා. එහෙම නම් එය නොකරන්නේ ඇයි ? ලැයිස්තුවක් ගන්නට බැරි ඇයි. ලයිස්තුවක් අරගෙන එන එය අවුරුද්දකට වරක් හෝ දෙකක් පළ කරන්න පුළුවන්. මාස 6 කට වරක් විස්තර සහිත ලයිස්තුවක් සකස් කොට පළ කරන්න පුළුවන්. ටීමේකර්වරුන් වශයෙන් මෙපමණක් ඕනෑ, කොන්දෙස්තර වරුන් වශයෙන් මෙපමණක් ඕනෑ, සුපර්වයිසර්ලා වශයෙන් මෙපමණක් ඕනෑ. වොවර්ලා වශයෙන් මෙපමණක් ඕනෑ. ඩුයිවර්ලා වශයෙන් මෙපමණක් ඕනෑ. ආදී වශයෙන් ලැයිස්තුවක් සකස් කර පළ කරන්න ඕනෑ. ඒ ව්ඨියට බලන විට මේවා විශාල වශයෙන් රැකියා සැපයිය හැකි ආයතනයි. නමුත් අද අපි කිසි කෙනෙක් දන්නේ නැහැ ඒ කිසි දෙයක් ගැන. ඒවා කොහෙන් යනවාද කාට ලැබෙනවාද කියා අපි කිසි කෙනෙක් දන්නේ නැහැ. මේ ගැන සැලකිල්ලක් නොදක්වත්තේ ඇයි ? පොදු වශයෙන් ලංකාවේ සිටින සුදුසුකම් ඇති පුහුණුවූ අයගෙන් ඉල්ලුම්පත් කැදවා බදවා ගන්නවා නම් මොකක්ද වෙන්නේ ? ඒ නිසා ඒ ගැන විශේෂ සැලකිල්ලක් දක්වා කටයුතු කරන හැටියට මම ඉල්ලනවා.

මගේ ඊළහ කාරණය මෙයයි. මේ පුදේශවල අනාගතයේ ගයානක දෙයක් තිබෙනවා යයි මම කිව්වා. මහරගම ගරු මන්තීතුමා කිව්වා " මලයනාඩුව" කියා. ඒ " මලයනාඩුව " අපි කල්නබා විනාශ කරන්න ඔනැ. " මලයනාඩුව කියා. ඒ " මලයනාඩුව " අපි කල්නබා විනාශ කරන්න ඔනැ. " මලයනාඩුව කියන අදහසවත් ඒ හැහීමවන් ඒ වචනයවත් මේ ලංකාවේ නබන්නට හොද තැගැ. කාලයක් අපි උතුරේ නුස්තවාදීන්ට පෙම කෙළින්නට ඉඩ දුන්නා ; සෙල්ලම් කරන්න අපි ඉඩ දුන්නා. ඒ නිසාම ලංකාවේ අද අපේ සිංහලයාට තර්ජනයක් ඇති වී තිබෙනවා. ලංකාවට නර්ජනයක් ඇති වී තිබෙනවා. ලංකාව දෙකට බෙදන්නට ඔනැ යයි කියනවා. එහෙම නම් මැද කොටසටත් " ඊජනල් කවුන්සිල් " දෙනවා නම්—අපේ ගාල්ලේ ගරු මන්තීතුමා වයසට යන කාලයේ යෝජනාවක් කර තිබුණා. එතුමා සමහරවිට නව අවුරුද්දකින් දෙකකින් යයි. කියන්න බැහැ. කොයි ලොවට යයිද මම දන්නේ නැහැ—

හැරල්ඩ් හේරත් මහතා (නිල. ஹால்ட் ஹோத்) (Mr. Harold Herat) මක කියන්න බැහැ. කවුරු යයිද කියා.

ආතන්ද දසනායක මහතා (திரு. ஆனந்த தஸநாயக்க) (Mr. Ananda Dassanayake)

මම දත්තේ නැහැ. ඔය කාලයට එන හැහීම වෙන්න ඇති. එහෙම දෙන්නය කියා යෝජනාවක් ගෙනැවිත් තිබෙන අවස්ථාවක "මලයනාඩුවක්" ඉල්ලන්නේ නැතිව සිටියිද ? ඒ පුදේශයේන් ජීවත් වන්නේ එකම වර්ගයක්. ඒ නිසා "අපට අපේ වර්ගය වනුවෙන් වෙනම සංවිධානයක් ඕනෑ. අපට 'රිජිනල් කවුන්සිල් 'ඕනෑ " යයි කිව්වොත් " රිජිනල් කවුන්සිල් " තුනක් දෙන්නට සිදු වෙනවා. එතකොට " රිජනල් කවුන්සිල්ස් " තුනක් වෙනවා. ඒළඟට තවත් කණ්ඩායමක්, ඒ කියන්නේ මුස්ලිම්වරුන් කියා සිටියොත්. "අපේ පුදේශයේ ඉන්නේ මුස්ලිම්වරු. එම නිසා අපටත් එකක් ඕනෑ " ය කියා. එතකොට මේ ගණන හතරක් වෙනවා නේද ?

විරසිංහ මල්ලිමාරව්වි මහතා (නිල. வீரசிங்ஹ மல்லிமாரச்சி) (Mr. Weerasinghe Mallimaratchi) ඔන්න, අදහස් දෙනවා.

ආනත්ද දසනායක මහතා (திகு. ஆனந்த தஸநாயக்க) (Mr. Ananda Dassanayake)

ඔව්, අපි කලින් නොසිනු දෙවල් නොවෙද දන් උතුරේ සිද්ධ වෙන්නේ.

විරසිංහ මල්ලිමාරච්චි මහතා (නිලා. வீரசிங்ஹ மல்லிமாரச்சி) (Mr. Weerasinghe Mallimaratchi)

ඇයි නමුන්නාන්සේලාගේ නායකයා මේක පැය විසිහනරෙන් විසඳනවා කිව්වා නේද ? ආනන්ද දසනායක මහතා

(திரு. ஆனந்த தஸநாயக்க)

(Mr. Afianda Dassanayake)

පැය විසිහතරෙන් විසඳන්න පූඑවන් වෙයි, එහෙම කියලා තිබෙනවා නම්. ඒ කියමන හරි බව පිළිගන්න ඕනෑ. විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා නිකම සෙල්ලමට කථා කරන කෙනෙක් නොවෙයි.

විරසිංහ මල්ලිමාරව්ව මහතා (නිල. வீரசிங்ஹ மல்லிமாரச்சி) (Mr. Weerasinghe Mallimaratchi) එන්න මුල්ලේරියාවට අඩගහගෙන.

ආතන්ද දසනායක මහතා (නිල. ஆனந்த தஸநாயக்க) (Mr. Ananda Dassanayake) පුශ්නය විසදන්න පුළුවන් යයි එතුමා කියා තිබෙන්නේ, ඒ ගැන ගොද හැටි කල්පනා කර බලලයි.

වීරසිංහ මල්ලිමාරව්වි මහතා (කිල. வீரசிங்ஹ மல்லிமாரச்சி) (Mr. Weerasinghe Mallimaratchi) එයා නම් පැය විසිහතරෙන් විසදයි!

ආතත්ද දසනායක මහතා (திரு. ஆனந்த தஸநாயக்க) (Mr. Ananda Dassanayake)

විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා ඒ විධියේ පුකාශයක් කර තිබෙනවා නම් ථය සුළු කියමනක් හැටියට සලකන්න එපා.

විරසිංහ මල්ලිමාරව්වි මහතා (නිල. வீரசிங்ஹ மல்லிமாரச்சி) (Mr. Weerasinghe Mallimaratchi) තමුන්තාන්සේනෙ එයාගෙ උපදේශකයා.

ආතන්ද දසනායක මහතා (නිල. ஆனந்த தஸநாயக்க) (Mr. Ananda Dassanayake)

ගරු තියෝජන සභාපතිතුමනි, මා කියාගෙන ආවේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට හා රාජන වැවිලි සංස්ථාවට අයිති වතුවල කටයුතු ගැනයි. පසුගිය ආණ්ඩු කාලයේ නුවර්ජ්ලය දිස්තුික්කය තුළ හා ඒ අවට පුදේශයේ. කුඩා ජනපද 187ක් පිහිටුවීමට කටයුතු කලා. ඒවාට කියන්නේ පුංචි ජනපද නැත්නම් " පොකට කොලනිස් " කියලයි. එක ජනපදයක සමහරවිට පවුල් සිය ගණනක් පදිංචිව සිටිනවා, මෙසේ පදිංචි කරවීමේදී පුදේශයේ දුවිඩ ජනතාව ගැන නොසලකා හරින්නට යයි අපි කියන්නේ නැහැ. දුවිඩ ජනතාවත් ඒ අය නියෝජනය වන ජන අනුපානය අනුව, පුරවැසිකම අනුව, – සුදුසුකම් ඇති පුරවැසියන් සිටිනවා නම් ඒ අයගෙනුන් – සියයට දහයක් පමණ තෝරා ගන්නයයි අපි කියනවා. ඒලහට ජන අනුපානය අනුව මුස්ලිම් අයටත් ඒ අන්දමට අවකාශ සලසා දියයුතු අතර සිංහල අයට ජන අනුපාතය අනුවත් පදිංචිවීමට අවකාශ සලසා දියයුතු බව මා කියා සිටිනවා.

ගරු නියෝජන සභාපතිතුමනි, ඒ ජනපදවල දුනටමත් මිනිසුන් පදිංචි කරවා ඇත්තේ ඒ පිළිවෙළටයි. ඒ විධියට දිගටම කරගෙන ගියහොත් එය සාර්ථක වනපාරයක් වන බව මගේ හැහිමයි. ඒ අන්දමට වැඩපිළිවෙළක් සකස් කිරීම අවශන වෙන්නේ, ඒ පුදේශවල පදිංචි ජනතාවට රැකිරක්ෂා නැතුව යන විට රැකියා සපයා දෙන්නට සිද්ධ වන්නේ ජනතා වනු සංවර්ධන මණ්ඩලයට අයත් මේ වතුවලම නිසයි. ඒ අයට වෙන කොහේවත් යන්නට පුළුවන්කමක් නැහැ. ඒ අය වෙන කොහෙන්ද රක්ෂා ලබා ගන්නේ? කොපැනින්ද ඒ අයට රක්ෂා ලබා දෙන්නේ ? ඒ අය ජීවනෝපාය සලසා ගන්නේ කොහොමද ? ගම්බද ජනතාව කිසිම ජීවනෝපායක් නොලැබ මැරෙන්නට ඉඩ හරිනවාද ? තේ, පොල්, රැබර් වගාවන් අපේ ආර්ථකයේ කොදුඇටය බව අපි ලෝකයට හඩගා කියනවා. නමුත් ජාතියේ කොදුඇටය අපේ ගම්බද ජනතාව බව අමතක කරන්නට නරකයි. එම නිසා මේ පුශ්නය විසඳීම සඳහා මා දුන් කරන යෝජනාව ගැන ඇමතිතුමාගේ හා නියෝජන ඇමතිතුමාගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා. මගේ ඉල්ලීම

<mark>මේකයි. මේ පුදේශවල ඇති</mark> ජනතා වතු සංවර්ධන මණ්ඩලයට හා රාජෳ වැවීලි සංස්ථාවට අයිති වතුවලින්, ඒ වතුවල පැවැන්මට හානියක් වන්නේ නැති අන්දමට, සියයට දහයක පමණ ඉඩම් පුමාණයක් ලබා ගෙන, සමහර විට හතර මං හන්දියක හෝ තුන් මං හන්දියක ඇති ස්ථානවල, මිනිසුන්ට පහසුවෙන් චතුර ආදීය ලබා ගන්නට පුළුවන් නැන්වල. මා කලින් සදහන් කල අන්දමේ කෙලනි ඇති කරන්නට පුඑවනි. ඒ විධියේ කොලනි දහසක් ඇති කරන්න. එසේ ඇති කළොත් ඒ ඒ පුදේශවල මන්තීුවරුන්ට, ඒවායේ පදිංචි කළ යුතු අය තෝරා ගෙන පදිංචි කරවීමට කටයුතු කරන්නට පුළුවනි. එපමණක් නොවෙයි, වතුවල රැකියා දීමේදී මෙසේ පදිංචි කරවන්නන්ටද ඒවා ලබා දීමට කටයුතු කරන්නට පුළුවනි. එසේ කුියා නොකලොත් මොකක්ද වෙන්නෙ ? වතුවල රැකීරක්ෂා දීමේදී, ඒ හැම අවස්ථාවකදීම කාටවන් <mark>නොදුනෙන්නටයි ඒවා කෙරෙන්නේ. මා ක</mark>ලින් සඳහන් කළ අන්දමට ඒවායේ රක්ෂා සැහවිලයි තිබෙන්නේ. එසේ සහවා තබා ගෙන තමන්ට ඕනෑ කරන අය හොර රහසේම පත් කර ගන්නවා. මේ තත්ත්වය වළක්වන්නට පුළුවනි. මෙය වැළැක්වීම මෙතුමන්ලා දෙපළට පැවරී ඇති කාර්යයක්. ඒ සඳහා අවශා පරිදී කුීයා කරන්නට එතුමන්ලාට තීතියෙන් බලනල ලැබී තිනබනවා. එයට අදළ වගන්ති මෙහි තිබෙනවා. සුදුසු යයි සැහෙන දෙයක් කරන්නට මෙතුමන්ලාට එමහින් බලය පැවරී තිබෙනවා. ඒ බලනල නිසියාකාරව පාව්ච්ච් කරන්න ඕනෑ. කොටින්ම නමුන්නාන්සේලාට කඩුව අනට දී තිබෙනවා. එය මොට්ට කඩුවක් හැටියට තබා ගන්නේ නැතුව, කැපෙන ආයුධයක් කර ගන්නා ලෙස ඉල්ලමින් මගේ කථාව මෙයින් අවසන්

දීනේෂ් ගුණවර්ධන මහතා (මහරගම) (§ාල. නියිකණු ලකාහෝ த්தன — மஹානහේ) (Mr. Dinesh Gunawardene – Maharagama)

ගරු නියොජෑ සභාපතිතුමති, කොත්මලේ ගරු මන්තීතුමා කථා කළාට පස්සේ මට කථා කරන්නට කරුණු බොහොම ටිකයි ඉතුරු වී තිබෙන්නේ. එම නිසා මම ජනතා වනු සංවර්ධන මණ්ඩලයේ සේවකයන් සම්බන්ධව කාරණා දෙක - තුනක් ගරු ඇමතිතුමාගේ අවධානයට නැවත වරක් යොමු කරවන්නට බලාපොරොත්තු වනවා. මේ පුශ්නය ගැන මෙයට පෙරත් එතුමාගේ අවධානය යොමු කර තිබෙනවා. ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ වතුවල මුරකරුවන් වශයෙන් සේවයේ යොදවා ගෙන සිටින පිරිසගෙන් සැහෙන සංඛ්‍යාවක් තවමත් මාසික වැටුප් කුමයට ඇතුළත් කර නැහැ. එක් <mark>කොටසක් පමණක් මාසික කුම</mark>යට ඇතුළත් කර සිටිනවා. අනික් කොටස දෛතික වැටුප් කුමයක, ඒ කියන්නේ වැඩ කරන දින ගණන් අනුව වැටුප් ගෙවීමේ පදනම මත, සේවයේ යොදවා ගෙන සිටිනවා. එම නිසා මේ දෙපිරිස අතර සේවා තත්ත්වය සම්බන්ධයෙන් පරස්පර විරෝධතාවක් දකින්නට තිබෙනවා. මේ පිළිබ**ද**ව සොයා බලා මුරකරුවන්ගේ වැටුප් කුමය එක පදනමකට ගෙනෙන ලෙස මම ගරු ඇමතිනුමාගෙන් ඉල්ලා සිටිනවා. එසේ නොමැතිවීම නිසා වරපුසාද ගණනාවක් ඒ සේවකයන්ට නොලැබී ගොස් තිබෙනවා. උදුහරණයක් වශයෙන් කියනවා නම් ඒ අය සේවය කරන පැය ගණන අනුව එක්තරා පැය ගණනකට වැඩියෙන් සේවය කළ විට ලැබිය යුතු අතිකාල දීමතා ඒ අයට ලැබෙන්නේ නැහැ. රාජා වැවිලි සංස්ථාවේ සේවකයන්ට දනට ගෙවන කුමයට සමාන කුමයකට ජනතා වතු සංවර්ධන මණ්ඩලයේත් වැටුප් පදනම ඇති කරනවා නම් මේ පුශ්නය හුහක් දුරට විසදා ගන්නට පුළුවන්කමක් තිබෙනවාය කියා මම සිනනවා. 👚

g. co. 4.30

ඊට අමතරව ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ඇතැම් වතුවල සිල්ලර වැඩ කම්කරුවන්ට ඒ අයට දිනකට කරන්න පුළුවන් වැඩ පුමාණයට වඩා වැඩි වැඩ පුමාණයක් නියම කරනවා. මම වතු අධිකාරීන්ට දෝෂාරෝපණය කරනවා නොවෙයි. නමුත් සමහර අවස්ථාවලදී කරන්නට පුළුවන් වැඩ කොටසකට වඩා වැඩි වැඩ පුමාණයක් නියම කර ඒ කම්කරුවන්ට ඒ වැඩ කොටස දිනකදී ඉරේට කරන්න බැරි වුණාම ඒ අයට දිනක වැටුපෙන් අඩක් ගෙවනවා. ඉලක්කයට එන්නට බැරි වුණාය කියා ඔවුන්ට දිනක වැටුපෙන් අඩක් ගෙවනවා. ඉලක්කයට එන්නට බැරි වුණාය කියා ඔවුන්ට දිනක වැටුපෙන් අඩක් ගෙවනවා. නමුත් මේ වතුවල අයවැය වෙත් කිරීමේදී එය කරනු ලබන්නේ අර්ධ වැටුපක් ගෙවීමේ පදනම මත නොවේය කියා මම හිතනවා. දිනක සම්පූර්ණ සේවය ලබා ගත්තාය කියන පදනම මත වෙන්න ඕනෑ. ඒ නිසා ඔවුන්ගේ වියදම් ශීර්ෂවල අනිවාර්යයෙන්ම වැරදිතාවයන් ඇති වෙන්න ඕනෑ. එමනිසා මේ වාගේ පුනිපත්තීන් අනුගමනය කරන වතුවල ඒ වැඩ කිරීමේ පුමාණයට, ගැකියාවට වඩා ඉලක්කයන් නියම කර තිබෙනවාය කියා වෘත්තීය සම්තිවලින් කරුණු ඉදිරිපත් වී තිබෙනවා නම් දඩයක් වශයෙන් දිනක

වැටුපෙන් බාගයක් කපා හැරීමේ ඒ වැරදි තීරණය වෙනස් කිරීම සඳහා ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරන ලෙස මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ පළමුවැනි පුාදේශිකයෙනුන්, හතර වැනි පුාදේශිකයෙනුන්—J. E.D.B. 1 and J. E. D. B. 4—දනටමන් මේ පුශ්නය පිළිබදව පැමිණිලී ඉදිරිපත් කර තිබෙනවා.

ඒවාගේම සාමානෳ කම්කරුවන්ගේ සේවය අභිමි කළාට පසුව, ඒ අයගේ සේවය නැතිව ගීයාට පසුව ඔවුන් කම්කරු විතිශ්චය සභා ඉදිරියට <mark>ගොස්</mark> මාස ගණනාවක්, සමහර විට අවුරුදු ගණනාවක් ගත වූණාට පසුව කම්කරු විතිශ්චය සභාවෙන් ඒ අය නැවන සේවයෙහි පිහිටුවත්තය කියා තීන්දු කළාම විශාල ආයතනයක් වශයෙන් ඒ කීන්දුවට විරුද්ධව ඉහළ උසාවියකට අභියාවනය කිරීමේ පුතිපත්තිය ඉවත් කිරීම කෙරෙහි ගරු ඇමතිතුමාගේ අවධානය මම මේ අවස්ථාවේදී යොමු කරවන්න කැමතියි. පුධාන පුශ්නයක් වුණොත් හැරෙන්නට සාමානායෙන් සේවකයකුගේ විනය පිළිබඳව එදිනද අඩුපාඩුකමක් තුළින් මතුවන පුශ්නයකදී කම්කරු විනිශ්චය සභාවේ භීන්දූව පිළිගන්නට ජනතා වතු සංවර්ධන මණ්ඩලය කුියා කරනවා නම් වඩා හොදයි. මොකද ? ඒ අහිංසක කම්කරුවන්ට පුපුම් උසාවියේ නඩු කියන්නට තිබෙන ශක්තිය බොහොම අඩුයි. ඒ නඩුව විහාගයට ගත්තා තුරු සමහර විට ඔවුන් මාස ගණනාවක්, අවුරුදු ගණනාවක් දුක් විදින්නට ඔනු. මෙ පුතිපත්තිය වෙනස් කරන්නට දනට අලුනෙන් නිගමනයකට ඇවිත් තිබෙනවාය කියා අපට දන ගන්නට ලැබි තිබෙනවා. ඒ නිගමනයට පැමිණියාම මෙතෙක් අභියාවතා ඉදිරිපත් කළ නඩු තිබෙනවා නම් ඒවාත් ඉවත් කර, කම්කරු විතිශ්වය සභාවේ තීන්දු අනුව ඒ සේවකයන් සේවයෙහි පිහිටුවන ලෙස මම ඉල්ලා සිටිනවා. වත්ත ඇතුලේත් පරීක්ෂණයක් කර දෙවනුව කම්කරු විනිශ්වය සභාවෙන් පරීක්ෂණයක් කර පරීක්ෂණ දෙකකින් පසුවයි මේ තීන්දුවට පැමිණෙන්නේ. එම නිසා විශේෂයෙන් ඒ සේවකයන් මුහුණපාත අමාරුකම් තිසා තුත්වැත්නත් මහාධිකරණයට ගෙන යාම සාධාරණ නැහැයි කියන එකයි මගේ හැහීම.

ඒ වාගේම ජනවසම වතුවල චාර්ෂික පුසාද දීමනා ගෙවීම් සම්බන්ධයෙන් තිබෙන පුශ්නය පිළිබදව පාර්ලිමේන්තු උපදේශක කාරක සහාවේදින් මම කරුණු ඉදිරිපත් කළා ඔබතුමාට මතක ඇති. ඒ පුසාද දීමතා ගෙවීම කෙරෙන්නේ වතුවල සිටින ඉහළ ක්ෂේතුවල නිලධාරීන්ටයි. උදහරණයක් වශයෙන් කියනවා නම් වත්තකින් ලාහයක් ඉපයූවාම ඒ ලාහය වෙනුවෙන් දෙන පුසාද දීමනාවේ උපරිමය ලැබෙන්නේ ඉහළ මාසික වැටුප් ලබන ක්ෂේතුවලට පමණයි. වතු අධිකාරීවරුන්ට, සහකාර වතු අධිකාරීවරුන්ට රුපියල් විසි පත් දහස, තිස් දහස ආදී වශයෙන් පුසාද දීමනා ලැබෙනවා. එය ගෙවන්න එපා කීයන පදනම මත නොවෙයි මම කතා කරන්නේ. නමුත් ඒ වෙනුවෙන් දහඩිය හෙළන කම්කරුවත්ටත් අනෙක් අයට පුසාද දීමනා <mark>ගෙවන පදනම මතම දීමනාවක් ලබාදීම සුදුසු වෙන්න ඕන කියන එක</mark>යි මම කීයන්නේ. ඔවුන් උනන්දු කරවීමට දිනපතා යම්කිසි පුමාණයක අතිරේක ගෙවීමක්කරනවාය කියන පදනම මත, වාර්ෂිකව මුළු ආයතනයම ලබන යම්කිසි ජයගුහණයක කොටස් භුක්ති විදීමට ඔවුන්ට සුදුසුකම් නැත කියන පදනම සාධාරණ නැහැ කියන එකයි මම කියන්නේ. ඒ මොකද, මේ කම්කරුවත් විදින දුක, ඔවුන් ජ්වත්වන නිවාසවල තත්ත්වය, ඔවුන් ඔවුන්ගේ පවුල් නඩත්තු කිරීම සදහා දරන වෙහෙස ආදිය දිහා බැලුවාම ඒ දූකෙන් සියයට දහයක දුකක් ඉහළ ක්ෂේතුවල වතු අධිකාරීන් විදින්නේ නැති නිසයි.

වතු අධිකාරීන්ට ලබාදී ඇති වරපුසාදත්, කම්කරුවන් විදින දූකන් අතර විශාල පරතරයක් තිබෙනවා. ඒ නිසා වන්නක් හෝ පුාදේශිකයක් යම්කිසි ඉලක්කයක ලාහයක් ලබාගත් විට, ඒ ලාහයෙන් යම්කිසි කොටසක්වත් ඒ කම්කරුවන්ට භුක්ති විදීමට හැකි වන අන්දමේ වැඩ පිළිවෙලක් ඇති කරනවා නම් ඒක ඉතාමත් සාධාරණයි. එවැනි තත්ත්වයක් ඇති කළොත් සේවය කිරීම සදහා කම්කරුවන් තුළ ඇති උනන්දුව වැඩි දියුණු වන බවත් මම කියන්න කැමතියි. එමනිසා මේවා ඉටු කිරීම සදහා පියවර ගන්නා හැටියට මා ඉල්ලා සිටිනවා.

ඊට අමතරව මම තව එක කරුණක් මතක් කරන්න කැමතිකි. ජනවයම වතුවල වැඩ කරන සේවකයින්ගේ දරුවන්ට වතුපාසල් මගින් අධාාපනය ලබාදීම ගැනයි ඒ. පාසල් පාලනය වන්නේ තමුන්තාන්සේ යටතේ නොවේය කියා උත්තර දෙන්න පුළුවන්. අපි පිළිගන්නවා, පාසල් පාලනය වන්නේ අධාාපන ඇමතිතුමා යටතේය කියා. නමුන් නමුන්තාන්සේ යටතේ වැඩ කරන සේවක පිරිස්වල දරුවන්ගේ මූලික අධාාපන අවශාතාවයන් පිළිබඳව වතු අධිකාරීය සහ ජන වසම පාදේශීකයන් මීට වඩා උනන්දූවක් දක්වනවා නම් ගොඳයි කියන එකයි මම කියන්නේ. සමහර වතු පාසල්වල අවශෘ කරන ගුරුවරුන් පුමාණය නැහැ. ඒ ගැන අවධානය යොමු කරන්න. අවශෘ කරන බඩුබාහිරාදිය පිළිබඳව අඩුපාඩුකම් තිබෙනවා නම්, ඒවා ඉෂ්ට කර ගැනීම සදහා වතු අධිකාරිවරුන් මගීන් අධාාපන දෙපාර්තමේන්තුවට නිරන්නර ඉල්ලීම් කරවන්න. නිරන්තර බලපෑම් කරවන්න. එසේ කරනවා නම් ඒ පුශ්න විසදා ගන්නට පුළුවන්.

තියෝජන සභාපතිතුමති, සමාජ යුතුකම් කියා කොටසක් තිබෙනවා. සමාජ වගකීම් කියා කොටසක් තිබෙනවා. පෞද්ගලික අංශයටත්, රාජන අංශයටත් ඒ යුතුකම් සහ වගකීම් තිබෙනවා. "social responsibilities" ඒවා අපී ඉෂ්ට කරන්න ඕනෑ. පොත්පත්වල තබන ගනන් හිලවූ වලින් විශාල ලාහ පෙන්නුවාට මදි, අපත් සමග ජීවත්වන ජනතාවගේ ජීවන තත්ත්වය පිරිහි යනවා නම්. ඒ නිසා අපි සමාජ යුතුකම් ඉෂ්ට කිරීම වශයෙන්වත් වතු සේවක කොටස්වල දරුවන්ගේ අධභපන රටාව පිළිබඳව මීට වඩා උනන්දුවෙන් කියා කොට දියුණුවක් ඇති කිරීමට කටයුතු කරන්න කියන එකයි මම ඉල්ලන්නේ.

වතුවල නිවාස පිළිබඳ පුශ්තත් රාශීයක් තිබෙනවා. සමහර පුදේශවල ඒ පුශ්ණ හුහක්දුරට විසඳා ගැනීමේ ආරම්භක වැඩ පිළිවෙලක් තිබෙනවා. නමුත් මම දන්නවා, විශේෂයෙන්ම කැළණිවැලී දිස්තුක්කයේ වතු නිවාසවල තීබෙන පුශ්න සම්බන්ධව සාධාරණ විසඳුමකට ඇවිල්ලා නැති බව. කොළඹ නගරයේ සිට ගැතැප්ම 20 ක් පමණ යන කොට, තමුන්නාන්සේ ගියත් පෙතේවී, ඉතාම අබලන් වූ වතු නිවාසවල ජීවත් වන වතු කම්කරුවන්, මේ කොළඹ ළහ.

මම හිතන්නේ නැහැ මෙක කිසි ලෙසකින් අපේ ඉලක්කවලට බාධාවක් තිබෙන පුදේශයක් කියා. මේවා සංවර්ධනය කිරීමට යමිකිසි ස්ථාවර සැළැස්මක් තිබෙන්න ඔන. බොහෝවිට ඒ සදහා මුදල් වෙන්වෙලා තිබෙනවා. මුදල් ආධාර ලැබී තිබෙනවා. ඒවා සංවර්ධනය සදහා පුමුබතා දී ඇති පුදේශයි. විශේෂයෙන්ම කැළණිවැලි දිස්තික්කය මුහුණපා ඇති එවැනි පුශ්නවලට විසඳුමක් සොයන්නය කියා මම ඉතා ඔනැකමින් ඉල්ලා සිටිනවා.

අතෙක් පුශ්නය තමයි අපි අද ගොදුරු වි සිටින අධික නිෂ්පාදන වියදම් පිළිබද පුශ්නය. විශේෂයෙන්ම තේ වගාව දෙස බැලුවොත්, තේ කිලෝ ගුෑමයක තේ දලු නිෂ්පාදනය කරන්න ආයෝජනය කරන මුදල වර්ෂයෙන් වර්ෂය එන්ට වැඩි වෙනවා. අපේ නිෂ්පාදන වියදම වැඩිවන විට අපට බලාපොරොත්තු වන්නට පුළුවන් ආකාරයේ ලාහයක් ලෝක වෙළඳ පොළෙන් ලැබේවිද කියන සැකය එන්න එන්නම වැඩි වෙලා හදීසියේ මිල ගණන් ඉහළ යයී, මිල ගණන් පහළ වැටෙයි. නමුත් අපේ නිෂ්පාදන වියදම එන්න එන්නම විශාලත්වයෙන් විශාලත්වයට පරිවර්තනය වෙවී පවතිනවා. ඒ නිසා මෙක විශාල පුශ්නයක්.

තේ කර්මාන්තයත්, වැවිලි කර්මාන්තයන් මහා පරිමාණයෙන් නැවත තහා සිටුවීමේ අලුත් උත්සාහයක් ගැන—විශාල උත්සාහයක් ගැන—මුදල් ඇමතිතුමාත්, ජනතා වතු සංවර්ධන මණ්ඩලයත්, රාජා වැවිලි සංස්ථාවන් දුන් කථා කරනවා. නමුත් මෙවැනි මහා පරිමාණයේ ආයෝජනයකින් බලාපොරොත්තු වන ඉලක්කය කුමක්ද කියන පුශ්නය තවදුරටත් අධායනය කිරීම අවශායී කියන එකයි මගේ අදහස.

අපි මේ වෙන් වූ ගුම් පුමාණය එන්න එන්නම වැඩි කරමින් අපේ නිෂ්පාදන වැඩි කරනවාද, එසේ නැත්තම, තේ සහ රබර් සදහා වෙන් වී තීබෙන ගුම් පුමාණය අඩු කරමින් ඒවායේ නිෂ්පාදන පුමාණය වැඩි කරගන්නවාද කියන පුශ්නයට මුහුණ දිය යුතුයි. මම ගීතන්නෙ මෙය කුමන ආණ්ඩුවකට හෝ තීරණයක් ගන්න සිදුවන පුස්ණයක්. අපි අලූතෙන් වගා කරන අක්කරයකට රුපියල් දහ පහළොස් දහ විසිදහ ආදි වශයෙන් අය වැයෙන් වැඩි කරමින් අක්කර පුමාණය වැඩි කිරීම නොවෙයි කළ යුත්තෙ. ඒ අක්කර පුමාණය අඩු කරමින් අක්කරයකට නිෂ්පාදනය වන පුමාණය වැඩි කිරීමේ නීරන්තර උත්සාහයක් ගැනීමයි සිදු විය යුත්තෙ. මේ පුශ්නයේදී මම හිතන්නෙ කොත්මලේ ගරු මන්තීතුමා (ආනන්ද දසනායක මහතා) ඉතාමත්ම නිවැරදියි.

මේ සඳහා අපි සුදුසු පියවරක් ගත යුතුයි. මගේ අදහස පළමුවෙන්ම තේ පර්යේෂණායතනය සහ රබර් පර්යේෂණායතනය යන ආයතන අතර මිට වඩා ඒකාබද්ධතාවක් තිබිය යුතු බවයි. මේවා කොටස් කොටස්වලට කැඩි අමාතෲංශ ගණනාවකට වෙන් වුණාට පස්සෙ එවැනි සංවර්ධන වැඩ [ දිනේෂ් ගුණවර්ධන මහතා ]

පිළිවෙළවල් ගෙන යාමට අමාරු තත්ත්වයක් තීබෙනවා. මම පොදු වාාපාර කාරක සභාවේ සහිකයෙක් හැටියට මලයාසියාවට ගීය වෙලාවෙ අපට එහි වැවිලි කර්මාන්ත කටයුතු දකින්න ලැබුණා. මට දනගන්න ලැබුණ විධියට තියෝජා ඇමතිතුමාත් ඒ වතු කීපයකට ගිහින් තිබෙනවා. අපේ රටේ හා සමාන තත්ත්වයක් එහි තිබෙන්නෙ. ඒ රටේ රබර් කර්මාන්තයේදී එක් කම්කරුවෙක් දළ වශයෙන් අපේ රටේ දවසකට කිරී කපන ශස් සංඛ්‍යාවකට වඩා වැඩි ශස් සංඛ්‍යාවක් දවසකට කපනවා. ඒ තුළින් නිෂ්පාදන වියදම අඩු වෙනවා. මම කීයන්නෙ ඒ තත්ත්වය වහාම මෙහි ඇති කරන්න කියා නොවෙයි. යම්කිසි සැලැස්මක් ඇති කරන්න ඔනැ බවයි. අපේ ආර්ථක කළමනාකාරීත්වය පිළිබඳව මීට වඩා උනන්දුවක් දක්වන්න ඔනු. එය පමණයි අපි මේ වැටී තිබෙන අර්බුදයෙන් අපට ගොඩ එන්නට පුළුවන් එකම මාර්ගය. ඒ තුළින් අපේ භූමියේ විශාල පුමාණයක වෙනත් හෝග වගාවන් ඇති කිරීමට අවස්ථාව සලසා ගනිමින් කෘෂිකර්ම ක්ෂේතුයේ විවිධාංග කරණයකට පරිවර්ථනය කරන්න ඔනෑ.

සුදු අධිරාජාවාදීන් පුරුදු කළ වගාවන්ම අපි කරගෙන ගියොත් අපි තීරත්තර අර්බුදයකට තමයි ගොදුරු වත්තේ. තමුන්තාන්සේට පේනවා ඇති පෝර යෙදීමේ පුමාණයත් වර්ෂයෙන් වර්ෂය වැඩිවන බව. කඩුද අපට පෝර සපයන්නේ ? පෝරවල තිබෙන සංයෝගය හේතුකොටගෙන මෙම පොළවෙහි විතාශ වන ස්වාභාවික සම්පත් නැවත වර්ධනය කිරීමට අපට හැකියාවක් තිබෙනවාද ? මෙම පුස්නය අද මතු වී තිබෙන පුශ්නයක්. පෝර යෙදීමට අපි උතත්දු වෙනවා. නමුත් පෝර යෙදීම තුළින් පොළවේ යම් යම් සාරයන් විතාශ වී යන බවත් සොයාගෙන තිබෙනවා. මේ ළහදී පේරාදෙණියේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශයේ සම්මන්තුණයක් මේ පිළිබඳව පැවතුණා.

මේ අනුව බලතවිට අපි අනුකරණවාදයෙන් මීට වඩා නිදහස් විය යුතුයි. තේ කර්මාන්තය අපේ රටේ අවුරුදු සියයකටත් වඩා පැරණි කර්මාන්තයක්. රබර් කර්මාන්තයත් ඒ වාගේම ඉතා පැරණියි. මේවා ගැන කියා කරන්න පුළුවන් අය අපේ මේ ක්ෂේතුවල ඉන්න බව අපට හිතන්න පුළුවන්. ඒ අයගේ උනන්දුට හා කැපවීමට මීට වඩා වරපුසාද දෙන්න ඕනෑය කියන එකයි මම හිතන්නෙ. ඒ පයෝෂණායතනවල සිටින අය තමයි මේ රටේ රත්තරන්. ඒ අයට මීට වඩා විශේෂත්වයකින් සලකන්න ඕනෑ. ඒ තුළින් පමණයි අප බලාපොරොත්තු වන ලාහයක් රටට උපයා ගැනීම සඳහා මෙම වාහපාරය ගොඩනගා ගන්න පුළුවන් වන්නෙ.

මම හිතත්තෙ ජනවයම වුණත් රබර් කර්මාත්තය පදනම කරගත් කර්මාත්ත බිහි කිරීමකට උනත්දුවක් තිබෙත්ත ඔතැ. ඒ තුළින් යමිකිසි දුරකට අපේ රටේ කාර්මිකකරණයට පදනමක් දමාගත්ත පුළුවත් වේවි. අපි ටයර් ගැන කථා කළත් මම හිතත්තෙ ටයර් සදහා බොහෝම සුළු සීයයට පුමාණයක් ස්වාභාවික රබර් පාවිච්චි කරත්තෙ. මේ ආදී වශයෙන් බලනවිට තවත් නිෂ්පාදන ක්ෂේතු ගණනාවකට රබර් යොද ගත්ත පුළුවන්.

මීට වඩා දීර්ඝ වශයෙන් කථා කරන්න මම අදහස් කරන්නෙ නැහැ. ගරු තියෝජා සභාපතිතුමනි, ජනවසමේ අද අප යෙදී සිටින නිෂ්පාදන ක්ෂේතුය ලංකාවේ ඉතාම වැදගත් ක්ෂේතුයක්. මොකද, තමුන්නාන්සේලාගේ වැඩපීළිවෙළ යටතෙන්, නිදහස් ආර්ථික වැඩපීළිවෙළ යටතෙන් අන්තීමට වැටෙන්න වෙලා තිබෙන්නෙ මේ සම්පුදයික වගාවන් තුන කෙරෙහි පමණයි.

ඇගළුම් කර්මාන්තය හැරුණාම අද අන්තීමට තමුන්නාන්සේලා අප කාටත් බලාපොරොත්තු වෙන්න පුළුවන් සෙනතුය වී තිබෙන්නේ සාම්පුදයික ලෙස හැම ආණ්ඩුවක්ම නඩත්තු කළ මේ සෙනතුය පමණයි. මැද පෙරදිග රැකීයාවලට යන පමාණය එන්න එන්නම අඩු වෙමින් පවතිනවා. සංචාරක කර්මාන්තය වැටෙමින් පවතිනවා. ඇහලුම් කර්මාන්තය පමණයි. අද තිබෙන්නේ. එයටත් ඇමරිකා එක්සත් ජනපදයේ "Jenkin's Resolution "එක යටතේ ඇති වන තර්ජනයට ඉදිරි අවුරුදුවලදී මුහුණ දෙන්න වෙනවා. එම නිසා නැවත අපේ ශක්තිය යොද ගොඩනංවන්නට සිදු වන දෙය වන්නේද මේ වැවිලි කර්මාන්ත අංශයයි. ඒවාගේම මේ වැවිලි කර්මාන්තය සාම්පුදයික ලෙසම දියුණු කරනවාට වඩා අලුන් කුම භාවිතයෙන් දියුණු කරන්නට ඕනෑය කියා මා හිතනවා. පොල් කර්මාන්තය ගැන සාකච්ඡා කරන අවස්ථාවේදී දක්වන්න තිබෙන අදහස් මම මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්නේ නැහැ. නමුත් රබර් සහ නේ කර්මාන්තවලට යොදන ආයෝජන මුදලේ මට්ටම අනුව නිෂ්පාදන වියදම වැඩි වී තිබෙන තත්ත්වය අඩු කිරීම පිණිස මීට වැඩිය නිරන්තර උත්සාහයක අප යෙදෙන්නට ඕනෑ. ඒවාගේම ඒ සෞතුය විවිධාකරණයකට පරිවර්තනය කරන්න ඕනෑ. මම හිතත්තේ නැහැ. ජාතීන් අනුව පමණක් මේ විවිධාකරණය කිරීම සාධාරණය කියා.

c. co. 4.45

කිරී තිෂ්පාදනයේදී අද වනු කෙනෙුයේ එක ජන කොටසකට පමණක් විශේෂත්වයක් කෙරී ගෙන යනවා. ඒක ඉතා අසාධාරණයි. මම ඒ ගැන වැඩි <mark>විස්තර කියන්නට ඕනෑ</mark> නැහැ. වතුකරයේ එක ජන වර්ගයකට පමණක් පුමුඛතාවයක් දී තිබෙනවා. මේ කිරි තිෂ්පාදනය සදහා. අපේ රටේ පාරම්පරික ගම්මානවල ජනතාවට එයට සහභාගී වෙන්න අමාරු තත්ත්වයක් ඇති වෙමින් පවතිනවා. මේ තත්ත්වය ජනතා වනු සංවර්ධන මණ්ඩලයේ පාලනය විසින් වෙනස් කළ යුතුයි. ඒ තීරණය පහළින් සිටින වතු පාලකයෙකුට ගන්නට බැහැ. එය ඉහළින් ගතයුතු තියෝගයක්. ඉහළින් ඒ තීරණය අරගෙන ඕනෑ, එය කුියාන්මක කිරීම සදහා වතු පාලකයාට ඒ බලය දෙන්න. ඇත්ත වශයෙන්ම අප එසේ සිදු නොකළහොත් වතුකරයේ ජනතාවගේ සහ වතුකරයට කිට්ටුම ගම්බදව ජීවත්වන ජනතාවගේ ආර්ථකයේ විශාල පරතරයක් ඇති කිරීමකුයි. අද මේ යන වැඩ පිළිවෙළින් සිද්ධ වෙන්නේ. ඒ ආර්ථික වෙනස්කම් නිසාම ඉදිරිකාලයේදී මිට වැඩිය යම් යම් කට්ටන ඇති වෙන්න පුළුවනි. එහි සමතුලනත්වයක් ඇති කරන්න උත්සාහයක් දරන්න කියා අධාන්ෂ මණ්ඩලයේ ඉහළ කොටස්වලට උපදෙස් දෙන්නට, තියෝග කරන්නට කාලය පැමිණ තිබෙනවා. මම වැඩි වේලාවක් කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අවසාන වශයෙන් මම එකක්

ගරු තියෝජා සභාපතිතුමනි, මේ මලයනාඩුව ගැන මම කථා කරන්න බලාපොරොත්තු වූණේ නැහැ. නමුත් මලයනාඩුවයි අයවැයයි අතර සම්බන්ධයක් තිබෙනවාද කියා ඔබතුමා කොත්මලේ ගරු මන්තීතුමාගෙන් (ආනන්ද දසනායක මහතා) පුශ්නයක් ඇසුව නිසා, සැබවින්ම සම්බන්ධයක් තිබෙනවා. කියන එක මම ඉතා ගෞරවයෙන් කියන්න ඕනෑ. ඒ මොකද, ගරු තොත්ඩමන් ඇමතිතුමා කර තිබෙන පුකාශය කිුයාත්මක කළොත් මේ අයවැයෙන් ඉලක්ක කරගත් තේ තිෂ්පාදනයේ සුන්බුන් අහුලන්නට තමුන්තාන්සේලාට සිදු වෙයි. තොන්ඩමන් ඇමතිතුමා යුද්ධමය පුකාශ කර තිබෙනවා, මේ දෙසැම්බර් මාසයේ 31 වැතිදයින් පස්සේ මේ රටේ වනු කම්කරුවන්ව සටන් මගට යොමු කරවනවාය කීයා. ඒ සටන පටන් ගත්තොත් තමුන්නාන්සේලා ඉලක්ක කරගත් නිෂ්පාදනවලට ඉතුරු වෙත්තේ සුන්බුන් තමයි. ඒ නිසා අතිවාර්යයෙන්ම මලයනාඩුවත් මේ අයවැයත් අතර සම්බන්ධයක් තිබෙනවා. ඒ සටන දෙනවාය කියන තර්ජනය තමුන්තාන්සේලාම ඇති කරගත් පුශ්නයක් බවයි අප කියන්නේ. මේ ආණ්ඩුවම ඇති කරගත් පුශ්නයක්. මේ ආණ්ඩුව පොරොත්දු වුණා සියලුම වතු කම්කරුවන්ට අපේ රටේ පුරවැසිකම දෙනවා කියා. එය තමුන්තාන්සේලා කළ පුකාශයකින්ම, දුන් පොරොන්දුවකින්ම, දුන් පුතිඥවකින්ම ඇති වී තිබෙන අර්බුදයක්. ඒ නිසා මේ ජනතා වනු සංවර්ධන මණ්ඩලයට ඉතාම අමාරු පුශ්නයක් ඉදිරි කාලයේදී මතු වෙනවාය කියන එක කියන්නට ඕනෑ.

මේ අයවැය ලේඛනයේදී ඉතාමත් දඬි අවධානයක් මේ පුශ්න වෙනුවෙන් යොමු කරන්නට කාලය පැමිණ තිබෙනවා. ඒවාගේම වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් තීරණය කිරීමේදී අපේ ගරු නොන්ඩමන් ඇමතිතුමාගේ පුධානත්වයෙන් තිබෙන වතු කම්කරු සංගමයට පමණයි, තමුන්න්න්සේලා වර්ජනයකිරීමේ අයිතිය දී තිබෙන්නේ.

ජනතා වතු සංවර්ධන මණ්ඩලය ගැන විශේෂයෙන් මතක් කරන්න ඔනැ. මේ ගැන ඕනැතරම උදහරණ ගේන්න පුළුවන්. ඒ තරම් උදහරණ ගෙන ඒමේ අවශෘතාවයක් නැහැ. නමුන්නාන්සේත් මේ ගැන දන්නවා. ආණ්ඩු පාර්ශ්වයත් මේ ගැන දන්නවා. විරුද්ධ පාර්ශ්වයත් මේ ගැන දන්නවා. වෙනත් වෘත්තීය සම්තියක් සුළු දෙයක් ගැන හෝ උද්ඝෝෂණයක් කළොත් තර්ජනය සහ සේවය අවසන් කිරීම තමයි. ජුතිඵල වශයෙන් ලැබෙන්නේ. නමුත් ගරු තොණ්ඩමන් ඇමතිතුමාගේ වෘත්තීය සමිති පමණක් ඒ තත්ත්වයට පත් වෙන්නේ නැහැ. ඒ අයට විශේෂ වරපුසාදයක් තිබෙනවා. ඒ වරපුසාදය වතු ක්ෂේතුයේ අතෙකුත් සියළුම වෘත්තීය සමිතිවලටත් ලබා දෙන්නටය කියා මම මේ අවස්ථාවේදී විශේෂයෙන් ඉල්ලා සිටින්න කැමතියි. ඒ විධියටයි. ආණ්ඩු කුම වෘවස්ථාවේ මූලික අයිතිවාසිකම් යටතේ ජුතිඥ දී තිබෙන්නේ. වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධානය වී කියා කිරීමට තිබෙන අයීතීය එක එක අයට වෙන් කරන්නේ නැතිව සංවිධානයවූ සියඑම සංවිධානවලට ඒ අයිතීය එකයේ ලබා දීමේ යුතුකම රජයක් වශයෙන් තමුත්තාත්සේලාට තිබෙනවා. ඒ සදහා තමුත්තාත්සේලා බැදී සිටිනවා. ඒ සදහා වැඩ කරන්නටය කියන ටික මේ අවස්ථාවෙදී මම කියා සිටිනවා.

බහු ජාතික සමාගම් විසින් අපේ කර පිට පටවන කෘතුම පොහොර — රසායනික පොහොර — පාවිච්චිය පිළිබඳව වතු ක්ෂේතුයේ අද දක්වත උනන්දුව පිළිබඳව මීට වඩා පර්යේෂනාත්මකව කටයුතු කරන්නට ඕනෑ. එසේ නැන්නම් ඒ ක්ෂේතුයත්, මේ රසායනික පොහොර කර්මාන්තය අල්ලා ගෙන තිබෙන විශේෂ පරිමාණයේ බහු ජාතික සමාගම්වල ගොදුරක් බවට පත් වන්නට පුළුවන්. අපේ නිෂ්පාදන වියදම අදට වඩා ඉදිරියෙදී වැඩි වෙන්ත පුළුවන්. ඒ ගැන අවධානය යොමු කරන්නටය කියා ඉල්ලමින්, මම ඉදිරිපත් කළ කරුණු කීපය ගැන යමිකිසි විසඳුමක් ඇති කරන්නට පියවර ගන්නවා ඇතැයි විශ්වාස කරමින් මම නිහඩ වෙනවා.

மூப்பி වීමල් විකුමසිංහ මහතා (கலாநிதி விமல் விக்ரமசிங்ஹ) (Dr. Wimal Wickremasinghe)

මේ අවස්ථාවේදී මට වචන කීපයක් කථා කීරීමට අවස්ථාව සලසා දීම ගැන නමුන්තාන්සේට ස්තුතිවන්ත වෙනවා. මම මේ අවස්ථාවේදී ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සාර්ථක පුගතිය ගැන වචන කීපයක් කථා කළ කලවාන ගරු මන්තීතුමා (සරන් මුන්තෙට්ටුවෙගම මහතා) නැතු පුශ්නයක් සම්බන්ධයෙන් වචන කීපයකුත් පුකාශ කරන්නට බලාපොරොත්තු වෙනවා.

විශේෂයෙන් ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ පාලනය වන වතුවල තේ නිෂ්පාදනය පසුගිය වර්ෂයේදී කිලෝ ගුැම් දස ලක්ෂ දහයකින් වැඩි වුණා. එසේ නැත්නම් සියයට දහසයක් පුමාණයක වැඩිවීමක් දක්නට ලැබුණා. ඒ අර " බෝට ලීf ජ " කියන වර්ගය හැරෙන්නටයි. " බෝට ලීf ජ විගනවා. එය, සියයට 18ක පමණ පුගතියක්, ඒවගේම ජනතා වතු සංවර්ධත මණ්ඩලයන් රාජන වැවිලි සංස්ථාවන් දෙකම ගත්තොත් මුළු තේ වගාවෙන් සියයට 73කට පමණ වග කියන තත්ත්වයකයි, තිබෙන්නේ. ඒ වගේම ජනවසමත් අනෙකුක් රාජන ආයතනත් එකතුකර බැලුවොත් මුළු තේ නිෂ්පාදනයෙන් සියයට 77ක පමණ වගකීමක් දරනවා. එසේනම් පෞද්ගලික අංශයට ලැබී තිබෙන්නේ නිෂ්පාදනයෙන් සියයට 23ක පමණ පුමාණයක් බව මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි.

පොහොර යෙදීම ගැන මහරගම ගරු මන්තුීතුමා (දිනේෂ් ගුණවර්ධන මහතා) පුකාශ කළා. ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ තීබෙන වතුවල පමණක් පොහොර යෙදීම 1984 දී සියයට 28 කින් වැඩි වුණු බව මම මේ අවස්ථාවේදී පුකාශ කලයුතුයි. රාජා වැවිලි සංස්ථාවේ එහෙම වැඩිවීමක් වුණේ නැහැ. වැඩිවීමක් නොවෙයි, සියයට 6 ක පමණ අඩුවීමක් තමයි, පෙන්වන්නේ. ජනතා වතු සංවර්ධන මණ්ඩලයෙන්, රාජෳ වැවිලි සංස්ථාවේත් සාමානෳ තිෂ්පාදිනයේ වැඩිවීමක් පෙන්වන්නට පුළුවන්. ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සියයට 15 ක වැඩි වීමක් පෙන්වන්නට පුළුවන්. රාජා වැවිලි සංස්ථාවේ සියයට 10 ක වැඩි වීමක් පෙන්වන්නට පුළුවන්. මෙයට කරුණු දෙකක් හේතුවුණා. එකක් තමයි පොහොර වැඩියෙන් භාවිතය. අනෙක තමයි, 1984 වර්ෂයේදී දේශගුණික තත්ත්වය යහපත් අතට පත් වීම. ඒවගේම ජනතා වතු සංවර්ධන මණ්ඩලය නැවත වගා කළ වතු පුමාණයේද සියයට 35 ක වැඩිවීමක් පෙන්වනවා. වෙනන් විධියකට කියතොත් තේ නැවත වගා කිරීමේ පුමාණය 1983 වර්ෂයේදී හෙක්ටයාර් 428 දක්වා වැඩි වුණා. එය 1984 දී හෙක්ටයාර් 577 දක්වා වැඩි වුණා. ඒ වාගේම හොද ආයෝජන සැලැස්මක් ඇතිව ඉදිරියේදී ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ නිෂ්පාදනය වැඩි කිරීමේ බලාපොරොත්තුවක් තිබෙන බවත් අපට පෙතෙනවා.

තවත් එකක් තමයි, 'producer Margin' එක හෙවත් තිෂ්පාදිත ආත්තිකය. මම හිතන හැටියට වියදම අත් හැරිය විට ති<mark>ෂ්පාදක</mark>යාට ලැබෙන ලාහයේ ආත්තිකය ගත්තොත් 1984 දී ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් සියලුම වතුවල සමස්ත නිෂ්පාදිත ආත්තිකය කලින් වර්ෂයට වඩා

සියයට 39 කින් වැඩි වී තිබෙනවා. නමුත් ' cost of production at estate level ' එක හෙවන් සියලුම වතුබල සමස්න නිෂ්පාදන වියදම වැඩි වී තිබෙන්නේ සියයට 27 ක පුමාණයකින් පමණයි.

ඒ වාගේම මම විශේෂයෙන් සන්තෝෂ වෙනවා, ජනතා වතු සංවර්ධන මණ්ඩලය නේ පැකට කොට පහසු මිලකට, සහනදයි මිලකට ඒවා පාරිභෝගිකයාට ලබා දීම සඳහා විවිධ පුදේශවල අලෙව් මධාස්ථාන ඇති කර තිබීම ගැනත්. රත්නපුර - කොළඹ පාරේ අවිස්සාවේල්ල මැතිවරණ කොට්ඨාශයට අයත් මිගොඩ හරියේත් එවැනි මධාස්ථානයක් පිහිටුවා තිබෙනවා. ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් වතුවල විවිධ නිෂ්පාදන අලෙව් කිරීම සඳහා එවැනි කුමයක් ඇති කර තිබීම විශේෂ කරුණක් හැටියට මම සඳහන් කළ යුතුයි.

'ලංකා වතු සංවර්ධන සමාගම පාලනය වන්නේ කොහොමද, එය පාර්ලිමේන්තුවට වගකියන්නේ කොහොමද ' කියා මුලදී අපට පුශ්නයක් තිබුණා. එක්තරා අවස්ථාවකදී අපි ඒ පුශ්නය ජනතා වතු සංවර්ධන අමානාහංශයේ උපදේශක කාරක සභාවේදී ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේදී ජනතා වතු සංවර්ධන නියෝජන ඇමතිතුමා—පොල් කර්මාන්ත ඇමතිතුමා—අපට පොරොන්දු වුණා. ඒ සම්බන්ධයෙන් ඕනෑම පුශ්නයකට පිළිතුරු දෙනවාය කියා. ඒ අනුව, මුලදී තිබුණු අරාජික තත්ත්වය නැති වී ලංකා වතු සංවර්ධන සමාගම පිළිබද පුශ්න කීපයකටම උපදේශක කාරක සභාවේදී අපට පිළිතුරු ලැබුණු බවත් මේ අවස්ථාවේදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

එද අයවැය විවාදයට සහභාගී වෙමින් කලවානේ ගරු මන්තුීතුමා (සරත් මුත්තෙවටුවෙගම මහතා) විශේෂයෙන් කීවා. මන්තුීවරු ඉඩම් කොල්ලයක් කරගෙන යනවාය කීයා. ඒ පුකාශය ගැන මම ඒ අවස්ථාවේදීන් විරෝධය පළ කළා. එතුමා පුකාශ කළා, ලංකා වතු සංවර්ධන සමාගමේ ඉඩම් මන්තුීවරු බෙද ගන්නවාය කීයා. ඒ අදහස සම්පූර්ණයෙන්ම වැරදි බව මේ අවස්ථාවේදී තරයේම පුකාශ කරන්න කැමතියි. ලංකා වතු සංවර්ධන සමාගමේ ඉඩම් විකුණන විට හෝ බද්දට දෙන විට හෝ මන්තුීවරුන්ගෙන් විමසන්නේ නැගැ. ඒ සමාගමේ ඉඩම් විකුණන, එහෙම නැත්නම් බදු දෙන කුමය ළගදින් මට දක ගන්න ලැබුණා. යමිකිසි නීති-ඊති මාලාවක් අනුවයි. ඒ කටයුතු කෙරෙන්නේ.

කලවාතේ පවා වතු දෙකක්—මම හිතත්තේ එක වත්තක් අක්කර 60 කට වැඩියි — බද්දට දෙන විට අනුගමනය කර තිබුණේ ඒ නීති-රීති මාලාවයි. ඒ නීතා, ලංකා වතු සංවර්ධන සමාගමේ ඉඩම් මන්තීුවරුන් බෙද ගත්නවාය, එහෙම නැත්නම් මන්තීුවරුන්ගේ නීර්දේශ අනුව ඒ ඉඩම් විකිණීම හා බද්දට දීම කෙරෙනවාය කියන්නේ වැරදි අවබෝධයකින් බව මේ අවස්ථාවේදී විශේෂයෙන් මතක් කරන්න ඕනෑ. එහෙම දෙයක් අපේ ඇහැලියගොඩ මැතිවරණ කොට්ඨාශයේ නම් වෙලා නැහැ. ඇහැලියගොඩ මැතිවරණ කොට්ඨාශයේ ඉඩම් සම්බන්ධයෙන් මගේ අවධානය යොමු කරලාවත් නැහැ; ඒ අනුව මම නිර්දේශ ඉදිරිපත් කරලාත් නැහැ.

ඇහැලියගොඩ මැතිවරණ කොට්ඨාශයේ ඉඩම් සම්බන්ධයෙන් මගේ ඉල්ලීම වී තිබෙන්නේ මේකයි : අපේ කොට්ඨාශයේ තිබෙන ඉඩම් විකුණතවා නම් ඒවා ධනපතියන්ට විකුණත්තේ නැතිව ඉඩම විරහිත දුප්පත් මහජනතාවට බෙදු දීම සඳහා කටයුතු කරන්න ඕනෑ. ඒ සම්බන්ධයෙන් මම ලභදීන් ලංකා වතු සංවර්ධන සමාගමේ සහාපතිතුමා සමග සාකච්ජා කළා. එතුමා එක්කරා දූරකට පොරොන්දු වුණා, දිවුරුම්පිටිය පුදේශයේ තිබෙන දිගනෝවිට වත්තෙන් අඩුම ගණනේ අක්කර 20ක් වත් රජයේ සේවකයන්ගේ ගම්මානයක් ඇති කිරීම සදහා දෙන්න. ඊට අමතරව මම ඉල්ලා සිටීයා, බාහිර පුද්ගලයන්ට විකුණනවාට වඩා ඒ ඉඩම් අපේ මැතිවරණ කොට්ඨාශයේම ඉන්න දූප්පත් අයට බෙද දීම සඳහා ඉඩම් පුතිදන පනත යටතේ කටයුතු කරන්නය කියා. මම එවැනි ඉල්ලීමක් කළා, අඑබෝගහහේත කියන වත්ත සම්බන්ධයෙනුත්. ඒ අතර මට දන ගන්න ලැබුණා. උඩබේරුවාන වත්න පෞද්ගලික කෙනකුට පවරා දී තිබෙනවාය කීයා. ඒ වන්ත වුණත් අපට ලබා ගත්ත හැකි වුණා තම් — නිකම් තොවෙයි. මිලයට — හොදයි කියා මම කල්පතා කරනවා. එතකොට, ඒ වත්තත් අපේ දූජපත් ජනතාවට බෙද දෙන්න තිබුණා. ඒ කොහොම වුණත් මම දන්නවා, ලංකා වතු සංවර්ධන සමාගමේ වතු විකුණන්නේ, එහෙම නැන්නම් බද්දට දෙන්නේ උපරිම මිල ගෙවන අයට — highest bidder — බව. එසේ කිරීමේදී ඒ වත්තේ වැඩ කරන අයගේ රැකියාවන් ආරක්ෂා කිරීම සදහාත් නීතී - රීති පනවා තිබෙනවා.

නියෝජා සභාපතිතුමා (ලඟුට ඉඩහබර அබරණ)

(The Deputy Chairman)

Order, please! The Deputy Speaker will now take the Chair.

අනතුරුව නියෝජන කාරක සභාපතිතුමා මූලාසනයෙන් ඉවත් වූයෙන්, නියෝජන කථානායකතුමා [නෝමන් වෛදහරත්න මහතා] මූලාසනාරුඪ විය.

அதன் பிறகு, குழுப் பிரதித் தஃவவர் அக்கிராசனத்தினின்று அகலவே, பிரதிச் சபாதாயகர் அவர்கள் [திரு. நோமன் வைத்யரத்ன] தஃலமை வகித்தார்கள்.

Whereupon MR. DEUPTY CHAIRMAN OF COMMITTEES left the Chair and ME. DEPUTY SPEAKER [MR. NORMAN WAIDYARATNA] took the Chair.

ආවායදී වීමල් විකුමසිංහ මහතා (හොළඹුනි නිසන් නිස්දසම්කා) (Dr. Wimal Wickremasinghe)

ගරු සභාපතිතුමති, ඒ කොන්දේසි අනුව තමයි, මේ ඉඩම් පවා බෙද දෙනු ලැබුවේ. එක් අතකින් වෙතන ගෙවීම පිළිබඳව නීති මාලාවක් තිබෙනවා. ඒ ඉඩමත් පවරන අවස්ථාවේදී ලැබෙන වැටුපට වඩා අඩු වැටුපක් නොගෙවීම සඳහා කොන්දේසි මාලාවක් තිබෙනවා. එපමණක් නොවෙයි. ඒ වතුවල වැඩ කරන අයගේ සුහසිද්ධිය සඳහා "බැන්ක් ගැරන්ව" — බැංකු සහතික — කුමයක් ඉදිරිපත් කිරීමට පවා වැඩකටයුතු සලසා තිබෙනවා. ඒ වගේම එවැති ඉඩම් බදු ගන්නා අයගෙන් විමසනවා, නමා මේ ඉඩම ගත්තොත් නැවත වගා කිරීම, සංවර්ධන වැඩ කටයුතු කිරීම සඳහා ඉදිරියේදී තමා විසින් ඇති කරන සැලැස්ම මොකක්ද කියා. අන්න එවැති විස්තර ලබා ගන්නා කුමයක් ලංකා වතු සංවර්ධන සමාගමේ තිබෙන බව මා මේ අවස්ථාවේදී පුකාශ කළ යුතුයි.

මට දනගන්න ලැබී ඇති පරිදී — මා දන්නෙ නැහැ හරිද කියා — ලංකා වතු සංවර්ධන සමාගමේ කටයුතු මේ වර්ෂය අවසාන වන විට ඉවරයි. ඒ නිසා වෙන්න ඇති සමහරවිට ඔවුන්ගේ වත්කම්. එහෙම නැත්නම් මේ ඉඩම් හැකි තරම් ඉක්මණින් බදු දීමට කටයුතු කරගෙන යන්නෙ. ඊටපසු සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සේවකයන් බවට පත් වෙනවාය කියා මම හීතනවා. මම ඒ ගැන හරියටම දන්නෙ නැහැ. ගරු ඇමතිතුමාගේ අදහස, නැත්නම් රජයේ අදහස කුමක්ද කියල මම දන්නේ නැහැ.

කෙසේ වෙතත් ගරු සභාපතිතුමනි, ජනතා වතු සංවර්ධත මණ්ඩලය මගීන් ගීය වර්ෂයේදී පෙන්වන ලද පුගතිය ගැන වචන කීපයක් කථා කිරීමටත්, මුලදී මන්තීුවරුන්ට විරුද්ධව නැගු චෝදතාවට තුඩු දුන් ඒ දූර්මතය ඉවත් කිරීම සදහා කරුණු ඉදිරිපත් කිරීමටත් අවස්ථාව සලසා දීම ගැන නමුන්තාන්සේට ස්තුතිවන්ත වෙනවා.

රේනුකා හේරත් මහත්මිය (නුවරඑළිය දිසා ඇමතිතුමිය) (නිලාගති ரேணுகா ஹோத் — நுவரெலிய மாவட்ட அமைச்சர்) (Mrs. Renuka Herath – District Minister, Nuwara Eliya)

ගරු සභාපතිතුමති, ජතතා වතු සංවර්ධත මණ්ඩල අමාත්තංශයේ වැය ශීර්ෂය යටතේ වචන ස්වල්පයක් කථා කරන්නට මා බලාපොරොත්තු වෙනවා. අද විරුද්ධ පාර්ශ්වයෙන් දෙදෙනෙක් පමණයි, ජනතා වතු සංවර්ධන මණ්ඩලය පිළිබදව කථා කළේ. ඒ අනුව හිතනවිට අපට පැහැදිළිව පෙනීයනවා ජනතා වතු සංවර්ධන මණ්ඩලය 1977 තිබුණ තත්ත්වයට වඩා පැහැදිළි පුගතියක් 1985 වනවිට ලබා තිබෙන බව. එහෙම නම් මේ පුශංසාව ගරු නියෝජා ඇමතිතුමාටත් ඒ වගේම සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් හිමිවිය යුතුය කියන එක අපි පැහැදිළිව පුකාශ කරන්න ඔතු.

ජනතා වතු සංවර්ධන මණ්ඩලය කිව්වාම එද අපේ සිනේ ඇතිවුණේ අධ්රාජාවාදී අදහස් ඇති පුද්ගලයන් ඒවායේ සේවය කරනවාය කියන එකයි. නමුන් අද එවැනි තත්ත්වයක් නැති බව අපට පෙනෙනවා. පුදුම වෙනසක් ඇති වී තිබෙනවා. අද ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ පාදේශීය කාර්යාල ගත්තොත් ඒ වාගේම ඒ ඒ වතු පැහැදිළිව වෙන් වෙන් වශයෙන් ගත්තොත් අපට පේනවා ඒ අය කම්කරුවන් සමග ඉතාම කිට්ටුවෙන් — ගම හා වන්ත සම්බන්ධ කරමින් — කියා කිරීමට දඩි උත්සාහයක් ගත්තා බව.

කොහොම වුණත් මට පෙර කථා කළ ගරු මන්තීතුමා ඇති වී තිබෙන පුගතීය ගැන සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් පැහැදිළිව කිව්වා. මා දන්නා තරමින්, සුහසාධන වැඩ කරමින්, කම්කරුවන්ට සැහෙන සෙතක් සලසමින් ඉදිරියට යන ජනතා වතු සංවර්ධන මණ්ඩලය 1984 වර්ෂයේදී මිලියන 958ක ලාභයක් ලබාගෙන තිබෙනවා. නමුත් මහරගම ගරු මන්තීතුමාගේ (දිනේෂ් ගුණවර්ධන මහතා) කථාවේදී එතුමා කිව්වා සමාජ යුතුකම ඉටු කෙරෙනවා මදිය, ඒ වාගේම කම්කරුවන් විදින දුක දිහා බලන්න ඔනැය කියා. මා හිතනවා එතුමා ඒ විධියේ පුකාශයක් කළේ හුහක්දූරට එතුමා ඉන්න පුදේශයේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයිති වතු නැති නිසා වෙන්න ඇති.

කම්කරුවන් විදින දුක ගැන කියන විට අපට පැහැදිළිව පෙනෙනවා, අද ජනතා වතු සංවර්ධන මණ්ඩලය කොයිතරම් දූරට කම්කරුවන්ගේ දුක දිහා බලා කම්කරුවන් වෙනුවෙන් මොනතරම් සේවයක් ඉටු කරනවාද කියා. ගම්බද පුදේශවල සිටින අයට නැති වරපුසාද අද මේ වතු කම්කරුවන්ට ලැබෙනවාය කිව්වොත් එය නිවැරදි බව මට මජපු කර පෙන්වන්න පුළුවන්. ගම්බද පුදේශවල දුක් විදින අය නැතිවා නොවෙයි : ඉන්නවා. නමුත් වතු කම්කරුවන් ගත්තාම ඒ අය එක ක්ෂේතුයක සිටින නිසා ඒ අයට සාමූහිකව හැම හොද කියාවකම පුනිඵල බෙදදීමේ හැකියාවක් නිබෙනවා. සුහසාධනය ගැන බලන්න. කම්කරු වැටුප් වැඩකර නිබෙනවා. ඒ අයට වැඩ තිබුණත් නැතත් සනියකට දවස් හයක් වැඩකළ හැටියට ගණන් ගැණෙනවා. ඒ විතරක් නොවෙයි. ඒ අයගේ ළමයින් බලා ගැනීමට ළමා පරිපාලිකාවන් කුෙෂ් ඇටෙන්ඩන්ටවරුන් පත්කර තිබෙනවා. ඒ අයට යුනිසෙප් එක මගින් පුහුණුවක් ලබා දෙනවා. ඒ වාගේම කම්කරුවන්ගේ දරුවන්ට දවසකට ඇන්කර කිරී විදුරුවක් ලැබෙනවා.

මහරගම ගරු මන්තීතුමා කථා කරදදී කම්කරුවන් දුක් විදිනවායයි කිව්වා. එතුමා එය මොත අදහසකින් කිව්වාදයි මම දන්නේ නැහැ. කම්කරුවන් ගැන අපි තවත් බලන්න ඔනැය කිව්වා. නොබැලිය යුතුයයි මම කියන්නේ නැහැ. අපි ඒ අංශ බලන්න ඔනැ. නමුත් ශීමන් ජනාධිපතිතුමාගේ මේ රජය මගින් එතුමාගේ අමාතෲංශය යටතේ කෙරී තිබෙන වැඩ ගැනන් සාධාරණව අපි බලන්න ඔනු.

සමාජ යුතුකම් ඉෂ්ට කිරීම ගැන එතුමා කරුණු කිව්වා. අධාාපන රටාව ගැන අවධානය යොමු කරන්නය කියා එතුමා කිව්වා. අද වතු පාසල්වලින් වැඩි පුමාණයක් රජයට ගෙන තිබෙන බව පැහැදිළි වෙනවා. රජයට ගන්නත් මගේ දිස්තුික්කයේ සමහර වතු පාලකවරු රජයට ගත් පාසල්වල පවා පුතිසංස්කරණ කටයුතු ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ මුදල් යොදවලා කර දී තිබෙනවා. එහෙම නම් අපි වැරදි ඇහැ ටිකක් අයින් කරලා ඒ දිහා ජ ඇහෙන් බලන්න ඕනෑ.

යුතියෙප් එක මගින් මේ වතුවලට සැහෙත සේවයක් කෙරෙනවා. විශාල මුදලක් මම හිතන හැටියට ලක්ෂ එකසිය නිස් හතරක මුදලක් වැය කර තිබෙන්නේ සමාජ වැඩ සදහාමයි. යුතිසෙප් එක ගම්බද කරනවා වාගේ ආහාර පෝෂණ වැඩ සටහන් වතුවලත් කරගෙන යනවා. ඒ වාගේම සුහසාධන නිලධාරීන් එක් එක් වතුවලට පත්කර ඒ අය තුළින් පවුල් සැලසුම කියාත්මක කිරීම, වැසිකිළී පාච්චිවියේ අගය කියා දීමාදී සෞඛ්‍ය අංශයේ වැඩ සම්බන්ධයෙන් විශාල වැඩ සටහනක් ජනතා වතු සංවර්ධන මණ්ඩලයෙන් දියත් කරගෙන යනවා. පිරිසිදු ජලය පාච්චිවි කිරීම පිරිසිදු ජලය ලබාදීම සම්බන්ධයෙන් යුතිසෙප් එක විශාල මුදලක් වැය කර තිබෙනවා.

ඒ විතරක් නොවෙයි. වතු ක්ෂේතුයේ තිබෙන දිස්තුික්කවල දිසා ඇමතීවරුන්ට වතු සුහසාධනය සදහා විශාල මූදලක් වෙන්කර තිබෙන බව ගරු නියෝජා ඇමතිතුමා හොදාකාර දන්නවා. රුපියල් හැන්නැ ලක්ෂ ජනස්දහක මූදලක් මේ වතු සුහසාධනය සදහා වෙන්කර තිබෙනවා මේ හැම මූදලක්ම යෙදවෙන්නේ කම්කරුවන්ගේ දරුවන්ගෙ සුහසාධන වැඩ කටයුතු සදහායි.

අපි කවුරුත් එකතු වී උපදේශක කාරක සභාවලදී කළ යෝජනාවක් අනුව වත්තත් ගමත් සම්බනත්ධ කරන වැඩ පිළිවෙළක් දන් කුියාත්මක වේගෙන යන බව අපට පෙනෙනවා. මිවා දීගටම කුියාත්මක කරගෙන යා යුතුය කියන එකයි මම පැහැදිලිව පුකාශ කරන්නේ. වත්තත් ගමන් දෙපැත්තට දමා ගේද කර තියන්න හොද නැති බව අපි දන්නවා. වත්තෙත් ගමෙත් සම්බන්ධය තිබෙනවා නම් කිසිම පුශ්නයක් නැතිව හැම වැඩකටයුතුම කරගෙන යෑමට අපට පුළුවන් වෙනවා. ඒ විධියේ කිුිියාමාර්ගයක් ගෙනයැමට සැහෙන මහන්සියක් දරන ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අපි ස්තූතීවන්න විය යුතුයි.

කොත්මලේ ගරු මන්තුිතුමා (ආනත්ද දසනායක මහතා) පත්වීම් සම්බන්ධව කථා කළා මට මතකයි. පත්වීම් ගැන කථා කරනවිට එතුමා හිතන්නට ඇත්තේ වතු ක්ෂේතුයේ පත්වීම ගැන වෙන්න ඇති. ක්ෂේතු සහායක ලිපිකරු යනාදී තනතුරු ගැන පමණක් නොව මුරකාරයන් ගැන පවා එතුමා කථා කළා. ඒ අංශයෙන් අපි ඒ ඒ ආයනවල ඒ ඒ පුදේශවල තත්ත්වය ගැන සාකච්ජා කර සියයට පණහක් ගමෙනුන් සියයට පණහක් වත්තෙනුත් යන විධියට පත්වීම් ලබාදීමට කියාකරගෙන යන බව මම ඉතාම සතුටින් මේ ගරු සභාවේදී පුකාශ කරන්න ඕනෑ. ඒ වාගේ කුමයක් මිට ඉස්සර කියාත්මක වී තිබුණේ නැහැ.

ඇත්තවශයෙන්ම දන් ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමාත් ඒ කාර්ය මණ්ඩලයත් අප සමග සාකච්ඡා කර මේ වාගේ කියාපිළිවෙළවල් දියත් කරන නිසා ඒ අයගේ සභාය ලබාගෙන ගමන් වත්තන් ඒ ආකාරයෙන් සැහෙන දූරට සම්බන්ධ කිරීමට අපට පුළුවන් වී තිබෙනවා. ඒ හේතුව නිසාත් උපදේශක කාරක සභාවලදී ඉදිරිපත් වුණු කරුණු භොදාකාර දන්නා නිසාත් තමයි අද විරුද්ධ පක්ෂය නිහඬතාවට පත් වී සිටින්නේ. එගෙම නම් විරුද්ධ පක්ෂය නිහඬවීම ගරු නියෝජා ඇමතිතුමාගේත් ජනතා වතු සංවර්ධන මණ්ඩලයේත් විශාල ජයගුහණයක්යයි මම හිතනවා.

ඒ කොහොම වූණන් මම තව කරුණක් ඉදිරිපත් කරන්න කැමතියි. ඉඩමි බෙද දීම සම්බන්ධයෙන් කොත්මලේ ගරු මන්තීතුමාත්, මහරගම ගරු මන්තීතුමාත් කථා කළා. මම කියන්නෙ නැහැ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයිති හොද ඉඩම්, ඒ කියන්නෙ ආර්ථකයට පළදුයි වන ඉඩම්, බෙද දෙන්නය කියා. නමුත් මම කියන්න කැමතියි, මූඩු ඉඩම් ගැන ඒ වගේම ආදයමක් නොලැබෙන ඉඩම් ගැන අවධානනය යොමු කර ගම් පුළුල් කිරීමේ වාහපාරය යටනේ ඉඩම් බීම් අහලක්වත් නැති ගම්බද ජනතාවට ඒවා දෙන්නය කියා. එසේ කළොත් ගම් පුළුල් කිරීමේ වාහපාරය යටනේ ඒ ගම්බද ජනතාවට පැහෙන සෙනක් සැළසෙයි කියන එකයි. මගේ අදහස. ඒ තුළින් අපට පුළුවන් වෙයි, අපි කවුරුත් බලාපොරොත්තු වෙන විධියට ගමේත් වත්නෙත් සම්බන්ධය ඇති කරන්න.

මේ අමාතනාංශය තුළින්, ඒ වතු මගින්, මහා මාර්ගවල වැඩ පවා සැහෙන අන්දමකට කෙරීගෙන යන බව අපී දන්නවා. වන්තක් හරහා මහා මාර්ගයක් යනවා නම් එහි පුතිසංස්කරණය කටයුතු, කාණු කැපීම, වැනි දේ පවා අද ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අපිති වතුවලින් කෙරෙන බව මම ඉතාමත්ම සතුටින් කියන්නට ඕනැ. මේ ආකාරයෙන් බලන විට පුගතිය කරා ගමන් කරන ජනතා වතු සංවර්ධන මණ්ඩලය සමාජ වැඩ වලට අන හින දෙමින් අපට ඉතාමත්ම හොද සේවයක් කරන බව සතුටින් පුකාශ කරමින් මම නවතිනවා.

වෙදහාචාර්ය එස්. වයි. එස්. බී. හේරත් මහතා (හිරියාල) (வைத்திய கலாநிதி எஸ். வை. எஸ். பி. ஹேரத் — ஹிரியால) (Dr. S. Y. S. B. Herat – Hiriyala)

Hon. Duputy Chairman, I thank you very much fro giving me the privilege of saying a few words on the Votes of the JEDB. At the commencement I would indicate my appreciation of the action taken by the management and say without any doubt whatsoever that the estates taken over for management by the JEDB show excellent progress now.

I would at the same time mention to you and to the Hon. Minister in charge that the managers themselves are doing an excellent job of work and they are reconstituting the lands which were once almost in a fallow state. Therefore, regarding especially the lands of the Hiriyala electorate, I would wish to say that the JEDB has done an immense job of work to recuperate the dying coconut lands.

I would also like to mention in brief the sale of certain lands in the Hiriyala district, in particular, lands that are made available now. It was some time ago that I requested the hon. Deputy Minister that whenever such lands are to be sold priority should be given to the people of the electorate itself. This has been accepted to a certain extent but I find that in certain instances lands have been sold to the highest bidder. Sir, I consider this rather unfortunate because especially in the Hiriyala electorate the people are not so rich as to be able to afford an open market where people bid against each other. I made a request to the Government to see that they value the land and offer it in the first instance to the people in the electorate itself. There would be buyers who would be prepared to take lands at that assesed value but unfortunately they are unable to match strides in the money market with people from outside. I hope the Hon. Minister would give due consideration to this request of mine, as the Member for the Hiriyala electorate.

142

There are certain lands that have become so unproductive that nobody would like to spend money to recuperate those lands. Sir, may I suggest that such lands be given to resonably educated individuals of the electorate itself to, develop mixed farms on a co-operative basis? I could assure you – I would be speaking on the Votes of the Agricultural Ministry later on—that mixed farming in this country would come to stay if people with a certain amount of education are nurtured to carry on agriculture as a business.

Again regarding these lands themselves, I would like to urge the Hon. Minister to consider employing individuals to work on these lands. I would request that employment be granted to the poorer folk who are resident in the electorate itself. Be it Hiriyala or any other electorate, I think every Member of Parliament would like if the people of the working class from the electorate itself who are unemployed are recruited to work on these estates.

අ. භා. 5.15

It is necessary to mention on the Floor of this House, so that most Members of Parliament would know, that there are instances where lands had been acquired by the previous Government but to give back those lands it has been impossible for our Government to recover any such lands. Therefore the other alternative is to give these people who lost lands, land from wherever it is available. To quote one instance, I would like to mention to you, Sir, that there has been an individual who had lost some lands in the Matale District but he has been given, or it is proposed to give, lands in the Hiriyala District. I would specifically mention that just because he lost some lands in the Matale District, Hirivala should not be made to suffer. Lands that are available in the Hiriyala District should be given to the people who require lands in Hiriyala itself.

[වෛදනවාර්ය එස්. වයි. එස්. බී. හේරත් මගතා]

Finally, before I conclude my speech, I would request the Hon. Minister to take the privilege of allocating certain lands to the people who are agriculturally qualified, in the Hiriyala District, so that they will be able to improve them and work in association with the advice and the managerial skills of the present managers of the Janavasama.

I thank you very much for giving me the courtesy of saying a-few words.

තැරල්ඩ තේරන් මහතා ලෙස ස්වාධ කරන කරන කරන මෙන්න (නිල- ඉහරණට දිනුගැන්) (Mr. Harold Herat)

Mr. Chairman, first and foremost I wish to thank the hon Members of the House, both from the Opposition and the Government, for the valuable contributions they have made in discussing the estimates of the Janatha Estates Development Board. I would, as far as possible, try to answer some of the points raised by the hon. Members. If I have not answered them fully, I hope to have those matters looked into and attended to.

Sir, the hon. Member for Kotmale (Mr. Ananda Dassanayake) is satisfied with the accounting system of the Janatha Estates Development Board and I would at this moment wish to bring to the notice of the House that we have not only up-dated the entire accounting saytem in the Regional Boards and the Central Board but also carried out the recommendations made by our consultants, Ernst & Whinney. Therefore, I do not think there can be any complaints as regards the maintenance of accounts in the JEDB.

The hon. Member for Kotmale also complained that there is no dramatic increase in production. I wish to bring to the notice of the House that though there has been no dramatic increase in tea an rubber, especially where tea is concerned, we find that there is a decrease in the acreage or hectarage that existed earlier, but in spite of that decrease, year after year, there has been an increase in production acreage-wise or hectare-wise on the estates managed by the JEDB.

I would like to read out to the benefit of the House statistics which show that year after year there has been an increase in production per hectare. The output per hectare in 1980 has been 1,150 kg, in 1981 1,304 kg, in 1982 1,181 kg, 1983 1,105 kg and in1984 1,298 kg. Sir, this,in comparison to the national production, I should say has been in the high side because th national production has been round about 782 kg in 1981, 858 kg in 1982, 776 kg in 1983 and 779 kg in 1984. So national production has been lower than that in the estates managed by the JEDB.

It has been so in the case of rubber also. Though there has been a slight drop in rubber, tea has increased per hectare year after year on the estates managed by the JEDB. I think where tea is concerned, credit should be given for good management. Of course, where coconut lands are concerned we find a dramatic increase in production. The JEDB estates have an increase of about 133 per cent. In fact the Janatha Estates Development Board manage 59,897 hectares of tea 25,353 hectares of rubber and 14,460 hectares of coconut. There has been a dramatic increase as regards coconut.

The hon. Member for Kotmale wanted us to plant cash crops or minor export crops. I think we have gone into that in a very big way and on land unsuitable for replanting of tea, rubber or coconut, I think up to date we have planted about 3,705 acres of various other crops like pepper, cloves, cardamoms and fuel wood. Of course, we are also doing animal husbandry in a small way.

There was a complaint that lands were being sold and leased by the Land Development Board and that lands not alienated for the purpose of village expansion. Where large extents of land are concerned, we are not following a policy of alienating these lands for village expansion specially because of one major reason, that is, the labour force on these estates. They will lose employment, they will get displaced. Therefore, it is only for these reasons that most of the larger extents of land are not released for village expansion.

ආවායී වීමල් විකුමසිංහ මහතා (கலாநிதி விமல் விக்ரமசிங்ஹ) (Dr. Wimal Wickremasinghe)

May I interrupt you at this point, Hon. Minister? If we are able to settle this matter, will you be able to release these lands? Sometimes, some of the labourers would prefer to have some land if given to them in lieu of employment. If that is so, are you prepared to release?

හැරල්ඩ් හේරත් මහතා (නිල. ஹால்ட் ஹோத்) (Mr. Harold Herat)

I am stating the policy. Of course, if you have any special way of solving the problem and if land is earmarked for sale or lease, I think you can make a special case to the Minister in charge and very likely he will give his approval. But, at the moment, the lands that are being sold or given for alienation for village expansions are extents below 50 acres, small lands where there would not be labour problems, where labour will not get displaced. Otherwise, I think the policy has been to lease out large extents, so that there would not be problems of labour on those big estates. That is the only reason. The criterion has been that. But the hon. Member for Eheliyagoda makes out another type of case which is different from the ordinary pattern. I think a special appeal to the Minister in charge might be able to solve the problem for him. The hon. Member for Maharagama had a problem about difference in terms of employment of watchers and of security guards. I am sure it must be as regards their payment. Some of them are supposed to be permanent and the others are daily paid. We will be looking into this matter. If there is anything unfair in the way that they have been employed—the two grades—and if we find that we can rectify it and bring about a satisfactory solution, we will look into it.

As regards Labour Tribunal decision, the hon. Member for Maharagama said that we file appeals in the Supreme Court if a worker gets a decision in his favour and that we do this as a pattern. That is not so. Where an appeal is to be made, all the papers are personally looked into by me as Deputy Minister and where we find that there are grounds or reasons for an appeal, we approve that an appeal be filed in the Supreme Court, but in all cases, at random, the JEDB will not file appeals.

A question about bonuses has also been brought to our notice by the hon. Member for Maharagama. He says that bonuses are paid only to the higher grades and that the lower grades and the work-force are not being paid bonuses. These bonuses are paid to everybody. Bonuses, let it to be to the higher grades or executives or superintendents, are tied to performance. So are the bonuses or incentives paid to the work-force. But the difference is this: the executives and the higher grades receive it at the end of the year as an annual payment, where as the incentives are tied to the daily pay. That difference so far we have not been able to bring in line, but there has to be a difference in payment of incentives. I think we can look into this matter further if necessary.

The hon. Member for Maharagama was specially critical about the cost of production. He says that the cost of production is sky-rocketing, that is a matter we have to look into more than production itself. One of the reasons for the cost of production to rise high is, since our Government came into power the labour wages have sky-rocketed. In fact, we have been, year after year, raising the wages of the workers and where tea is concerned, 60 per cent of the cost of production per kilogram is paid to the worker as wages. So, Sir, one of the reasons for the high cost of production is wages, besides the other components that are going up in price.

The hon. Member also complained that we have denied trade union rights to certain trade unions and that we have given some preference to the CWC. I should like to deny that on the Floor of this House. Where trade union rights are concerned they are the same, whether it is the CWC, LJEW, our own union, or any other trade union. We have not discriminated. We have not been aware of any discrimination where trade union rights of any of these trade unions are concerned. I also thank, Sir the hon. Member for Walapane, the hon. Member for Eheliyagoda.

The. hon. Member for Hiriyala (Dr. S. Y. S. B. Herat) raised a specific question about land in Hiriyala being sold to outsiders. This is a burning question affecting all hon. Members. We are not fond of outsiders coming and purchasing land, 'outsiders' in the sense that all are Sri Lankans but we cannot have an Eelam where electorates are concerned, the only point is that these lands have been taken over from private landowners by the Government. These are lands which came under land reform and some of the landowners have not yet been paid. We have to recover money to pay the landowners their compensation. It is a very fair thing to think about.

At the moment, as the hon. Member for Eheliyagoda (Dr. Wimal Wickremasinghe) mentioned, we have a procedure whereby these lands are sold or leased. It always goes to the highest bidder and, as has been mentioned, the Member of Parliament is not consulted. It is not necessary that he be consulted because this is a sale. We have to accept a method of sale and in that method, be it a lease or a sale, the land goes to the highest bidder. Of course, if a hon. Member is interested that one of his people should purchase some land, he shall have to be one of the highest bidders. There is no other way out as far as the sale of land is concerned. If we go to give land at a valuation, the Government will be in a difficulty to settle the amounts due to the landowners.

වෛදභාචාර්ය එස්. ටයි. එස්. බී. හේරත් මහතා (வைத்திய கலாநிதி எஸ். வை. எஸ். பி. ஹோத்) (Dr. S. Y. S. B. Herat)

May I have a minute of your time, Hon. Minister? I am making an appeal on behalf of the humble, innocent folk in the Hiriyala electorate. It is a concession I am asking from the Hon. Minister to allow the people of Hiriyala to bid among themselves, if necessary, rather than leaving it to open bidding. This is because there are not very many rich people in Hiriyala who can bid against the fantastically rich people outside the electorate. I hope the Hon. Minister will consider this as a special favour for the Hiriyala electorate.

May I also mention on the Floor of this House, with your permission, that when the UNP was reduced to 7 members in this august assembly, Hiriyala was one of the seven electorates represented here. This is how my brother, at that time, was known as the single elephant. I hope this appeal will be accepted in good faith and this concession is afforded to the people of Hiriyala.

I can tell the hon. Member for Hiriyala that there is a very easy way out of this difficulty. If he can mark out the allotments which he wishes to give his constituents, he can send that list to the LED, the JEDB or the Land Reform Commission. Some hon. Members have done it and His Excellency has approved them.

[ හැරල්ඩ් හේරන් මහතා]

I would now like to give a brief summary of the performance of the JEDB. The annual output of our crops for the past few years has been 82 million kilograms of tea, 23 million kilograms of rubber and 52 million coconuts. The annual gross turnover the past five years has been; in 1980 it was Rs. 1,718 million, in 1981 it was Rs. 1,896 million, in 1982 it was Rs. 2,012 million, in 1983 it was 3,491 million and in 1984 it was Rs. 5,138 million. It will be seen that during the past five years, the gross turnover increased to nearly 300 per cent.

In 1984, the JEDB which produces tea, rubber and coconut, accounted for Rs. 6,550 million of the country's export earnings and this represents 29 per cent of the total earnings from all agricultural exports and 17 1/2 per cent of the gross national export earnings.

On the employment side Sir, 238,157 persons are on the roll. In other words, the JEDB accounts for nearly 6.5 per cent employment opportunities in Sri Lanka.

The resident population, i.e. employees and their dependents, on estates number 374,358 and the organization looks after their health and welfare needs.

These few figures give a brief glimpse of the size and magnitude of Janawasama in the national context.

I shall now endeavour to place before this House what I consider some of the salient features of the organization's activities during 1984 and the first half of 1985.

The past five years yield per hectare of tea has increased from 1980, year after year, up to 1985. I think I have already given the figures. This year, of course, our increase in tea is about 3 per cent but we have a very high increase where coconut is concerned.

The favourable weather conditions in 1984 assisted in harvesting the cumulative results of some agricultural policies followed in recent years. The harvest actually exceeded the 1983 figures by 14.4 million kilogrammes which is equivalent to a 22.5 per cent increase on the last year's JEDB crop or increase in the national export earnings by Rs. 1,112 million.

It was fortunate, Sir that the tea market continued to be strong throughout 1984 and we were able to convert the good harvest into badly needed liquid funds.

As regards manufacture, though endeavours were made to sustain the high standards, problems were experienced with disruptions in some factories owing to rehabilitation of machinery and equipment under the development schemes.

The comparative net prices obtained at the Colombo Auctions over the five year period are as follows:

	1980	1981	1982	1983	1984
JEDB Rs.	16.53	16.88	22.76	38.43	43.78

In 1985, the harvest continues to be satisfactory. To 30th June the crop was 40.8 Million kgs as against 40.7 million kgs for the same period of 1984. The projected crop for 1985 is 80 Million kgs with a per hectare yield of 1,300 kg.

Unfortunately the tea market has collapsed. This factor, combined with enchanced labour wages and a mandatory 6 day week for the manual worker, render the prospect of making any profit in tea during 1985 rather remote. The only hope lies in the recovery of the market.

Where the comparative yield per hectare for rubber for the past 5 years is concerned, again we find an upward trend from 1,057 kilogrammes in 1980 to 1,179 kilogrammes in 1984, which is far above the national averages which are around the 700 region.

The increase in yield against the previous year 1983 is 8 per cent from the time of take-over by JEDB that is in 1977 where rubber is concerned we find an increse of 39 per cent.

These figures speak for themselves. Over the 8 year period the rubber yield shows an aggregate improvement of 39 per cent or 5 per cent average per annum, which, you will agree, is satisfactory progress.

Prices obtained for our product during the past 5 years were as follows:

	1980	1981	1982	1983	1984
JEDB (Prices)	10.27	10.55	11.46	16.44	15.82

It will be seen that JEDB has sustained and improved the position from 1981. During 1982/1983 and 1984 the increase over the National average was sustained between Rs. 2.20-Rs. 2.49 per kilogramme.

In recent times, the problem is that we are unable to secure adequate forward contracts at satisfactory price levels for the sole crepe for which we have excellent facilities. We also have scope to switch over to the production of blanket crepe or smoke sheet in accordance with market trends. These will be further improved under the Medium Term Investment Programme during 1985/1989.

For the first half of 1985, the harvest has fallen short of last year's figures by 1.6 million kilogrammes owing to adverse weather conditions for tapping. The nett sale

average to 30.06.85 was Rs. 16.66 per kilogramme as against Rs. 17.00 during the same period of 1984. The current year's figure has advanced to Rs. 17.60 by October, the improvement over 1984 being Rs. 1.42 per kilogramme The projected crop for 1985 is 19 million kgs. equivalent to 1,130 kilogrammes per hectare.

Where coconut is concerned, unlike tea and rubber, lands came over to the JEDB management vastly varying in size condition and location at various times from various sources. From 1978 the extents and per hectare yields varied as they came under the management of the JEDB.

In 1978 we had only 6,747 hectares giving an average yield of 4,231 nuts per hectare. By 1985 June, the JEDB was managing 14,660 hectares and the yield per hectare only for six months has been 2,052 nuts. Of course, there had been a very drastic drop in 1984 owing to the very poor rainfall experienced in early 1983.

The crop intake for 1985 has so far shown satisfactory benefits from the rains of early 1984. In fact, to 30th June the current year's picks have exceeded last years figures by 16,093,163 nuts or an increase of 133 per cent. The projected crop for 1985 is 58 million nuts or 4,255 nuts per hectare.

Unfortunately the coconut market is going through a recession. To end of June 1985 our net sale average per 1000 nuts was only Rs. 1938.00 as against Rs. 3556.00 during the same period of 1984.

Reverting to the sale results of tea and rubber the JEDB's incentive scheme based purely on the standard of manufacture is working well.

As regards tea, the scheme is rather unique. The factory staff are paid incentive, giving weightage to two aspects of manufacture:—

- (a) Current improvement over their own performance during the past 3 years.
- (b) Relative performance during the current year, in comprarison with other factories in the same agro-climatic region.

In the case of rubber, the incentive is related to the output of the better selling top grades of the product.

We have also introduced a general incentive scheme to other monthly paid staff and granted incentives in different forms to daily paid workers: They are also in receipt of incentives but they differ because it is not a annual payment but a daily payment.

I mentioned last year that certain reforms were recommended by the Consultants, M/s Ernest & Whinney, as regards accounting procedures management reporting systems etc. I am now happy to report that the JEDB, which works in constant and

close touch with the Consultants have implemented the recommendations in regard to new management information system for estates, changes in fixed assets and depreciation accounting procedure, provision for insurance against loss by fire, retiring gratuities, and several other matters of procedure. The new management information system is geared for easy computerization of data and computer facilities are now available in all Regional Offices in addition to the existing installation at the Head Office.

The whole change has been effected smoothly without any dislocation to routine work.

With a view to standardising and regularising systems, the Central Board has also issued detailed instructions to individual estates and Regional Officers as regards budgeting for 1986 and the relevant accounting procedures.

Flowing from the facts placed before the House, it is pertinent to ask to what extent the various measures of improvement, new schemes etc have been reflected in the net financial results.

Before I endeavour to answer, I may mention that this organization is financially in a vulnerable position. The workers' wages, which constitute some 60% of the cost of a kilogramme in the case of tea, are fixed by the Government. Other inputs are purchased at the seller's price. In the meantime we have to sell all our produce always at a buyer's market.

To begin with, I may mention the profit and loss figures from the very inception. In 1977 there was a profit of Rs. 224 million; in 1978 there was a loss; in 1979 there was a loss; in 1980 there was a loss; in 1981 there was a loss; in 1982 there was profit of Rs. 6 million; in 1983 there was a profit of Rs. 849 million; in 1984 there was a profit of Rs. 957 million. From the profit of Rs. 957 million made in 1984 we made certain reserves in addition to contributions to the Treasury which amounted to Rs. 30 million and provision for taxation which amounted to Rs. 461 million. A sum of Rs. 55 million is carried forward as unutilized profits. From the years revenue a sum of Rs. 90 million has been reserved to meet liabilities under the Retiring Gratuities Act, No. 12 of 1983.

It may be mentioned here that in addition to the income tax payable the Organization has during 1984 contributed to the Government as much as Rs. 1,146 million as Export Duty, Sales Tax and Cesses.

We may now take a brief look at the financial position of the JEDB. From 1978 to 1983 it had to pass through some very acute liquidity problems. The loans and overdrafts reached the peak level of Rs. 430 million in 1982, the amount of annual interest rising as high as

[නැරල්ඩ් තේරන් මහතා] <sub>ලෙස් න්තම සිදුවල</sub>ට නේස් අඩුණ ස්පාල<u>ට ප</u>ළමුව Rs. 113 million. I am pleased to bring to the notice of this House that early in 1984 the last residue of this debt was cleared and the organization was on a sound financial footing at the end of the year, having made the reserves and contributions already detailed.

We have also ploughed back a very substantial sum of money in the development of the properties. In respect of rehabilitating the three products that is tea, rubber and coconut, the following extents have been completed from the inception at a total cost of Rs. 727 million.

With regard to tea, from 1977 to 1984 the total extent in new planting and replanting had been 5,268 hectares, for rubber the total extent had been 7,905 hectares and for coconut up to date the total extent had been 1,860 hectares. For tea the total cost had been Rs. 511 million, for rubber Rs. 214 million and for coconut Rs. 32 million.

The JEDB is continuing with the conversion of the old barrack-type houses into proper living quarters and also construction of new twin quarters for workers. During the period of JEDB management we have built a total of 2,584 twin quarters spending a total sum of Rs. 191 million. What at Whatenbury a not again by to side

Tea and rubber factories have also gone through modernization and development. From 1977 to 1983 we have spent a total of Rs. 129.4 million, and in 1984 a total of Rs. 61.6 million, making a grand total of Rs. 191 million on factory modernization and development.

Uneconomic tea lands which were unsuitable for replanting with tea itself have been diversified with other crops. Up to the end of 1984 we have diversified an extent of 3,705 hectares with pepper, cloves, cardamom and fuelwood. in 1984 there was a proint of Rs.

I must now go on to another aspect. This Government, while appreciating its responsibility to sustain the national plantations as viable entities and improve them for posterity, feels it has an equally direct responsibility to look after the well-being of its employees and also be mindful of the interests of the community at large.

As for the employees, all levels have been given enhanced wages. The manual workers received due priority, as will be seen from the following comparative daily wage rates from 1977. In June 1977 in regard to tea the wages for males had been Rs. 6.56 and for females Rs. 5. In regard to rubber the wages for males had been Rs. 8.71 and for females Rs. 7.27. In regard to coconut the wages for males had been Rs. 6.25 and for females Rs. 4.69. By June 1985 in regard to tea the wages for males and female workers rose to Rs. 24.44,

in regard to rubber the wages for males and females rose to Rs. 24.59, and in regard to coconut the wages for males and females rose to Rs. 19.00. The wage increase for tea in the period 1977-1985 as far as the male worker is concerned has been by 366 per cent and for females it has risen by 489 per cent. As regards rubber, there has been an increase by 282 per cent for the male worker and 338 per cent for the female worker. Then in respect of coconut, there has been an increase in wage by 318 per cent for the male worker and 424 per cent for the female worker.

In addition, certain other benefits were granted by His Excellency. For example, the over kilo rate of tea pluckers, which was 22 cents in 1977, is now Rs. 1.70 per kilogramme. It has increased to 773 per cent.

As previously mentioned, from last year we have given equal wages to male and female workers.

In 1984 the Worker Welfare Programmes were continued in the JEDB plantations; In addition new inputs and programmes commenced with the aid of UNICEF, FAO, UNFPA and CARE. These international organizations through their respective counterparts in Sri Lanka like the Women's Bureau, the Ministry of Health, Population Services International, identified net programmes under their scheme of aassistance in consultation with the Social Development Division. The start and \$200 and to has of

The Water and Sanitation Programme commenced in 1981 was carried out in 1984 and nine projects were completed: Kandy Region 4 estates with 33 schemes; Badulla Region 3 estates with 34 schemes; Kegalle Region 2 estates with 14 schemes.

# Fertilizer Division : aving swillness bing our Tiese violan)

This division has two mixing plants, one in Colombo and the other at Kadugannawa. In order to give a true picture of its growth, the following figures are produced in respect of 12 month periods July-June.

parter aut at solioisti isute t	Total output
Year	tonnes
oher, the incentive is 1978/79 the	65,203
1984/85 of the selberg quildren illes	120,642
Increase in 7 years	185%

Another utility service rendered by the JEDB is its 'Jana' Tea Consumer Service. Tea is sold to consumers at very reasonable prices. During 1984 a total of 666,178 kilogrammes were sold and the outlet has become popular with the ordinary consumer.

Mr. Chairman, it is a pertinent question to ask what we are doing to ensure the continued and accelerated development of the industry which has been, and which will be for many years to come, the backbone of the country's economy. It is difficult for one to see how a country like ours can survive without a healthy agricultural base.

In bygone years the replanting of derelict plantations and rehabilitation of factories were limited and anvariably deferred by the fortunes – say misfortunes – of the market. However, we now have commenced development on a definite long-term programme with foreign aided schemes.

The latest and comprehensive project is the Medium Term Investment Programme.

Then, Sir, we have also gone into certain Institutional Developments. The main areas under this component are (a) Training, (b) Technical Assistance, (c) Regional Support, (d) Central Office Support, (e) Planning Unit, (f) Monitoring Unit, (g) Small-Holder Liaison Study. Monitoring of the MTIP:

The monitoring of the MTIP will be through the monthly progress reports and accounts submitted by the estates. In addition to the monitoring of this programme by the Corporation, an Outside Monitoring Board has been established by the Government giving them powers to visit and check the physical and financial progress under each activity against the Annual Budget Programmes.

Mr. Chairman, to sum up the completed financial year of 1984, the Janatha Estates Development Board has: (a) singnificantly improved the output of both tea and rubber, accounting for approximately Rs. 6,550 million worth of export earnings or 29 per cent of all agricultural exports or 17 1/2 per cent of Gross National Export Figures; (b) made a record net working profit of Rs. 958 million; (c) contributed Rs. 30 million to the Treasury in addition to the provision of Rs. 461 million for income tax and payment of Rs. 1,146 million to the Government as Export Duty, Sales Tax and Cesses; (d) granted substantial increases on wages and salaries to all levels of employees and distributed meaningful performance incentives; (e) spent a substantial sum of money and effort in providing social welfare facilities to employees; and (f) laid a sound foundation for development of the properties on a firm, phased programme with prearranged finances.

I hope the House will agree that the progress made by the Board and its employees during the period is satisfactory. For the successful year's working I must, first and foremost, thank the workers on these estates, the workers who have devoted most of their lives and most of their time to see that these estates are developed. We have as far as possible tried our best to look after their welfare, providing them with houses, educational facilities, water service, electricity, good roads, etc. The Board had, whatever possible, taken

steps to see that the workers are looked after because this is a special area of concern of His Excellency the President. I should also thank the executives, the staff, the employees, the directors of all the Boards including the Central Board, and all the chairmen, especially the Chairman of the Central Board and the Secretaries of the Janatha Estates Development Boards for all the co-operation they have given. I cannot leave out a single person in the successful working of the JEDB during this period 1984-1985. I thank hon. Members of the House for their contributions. I do hope that I can look into most of the matters brought up during the discussion and be of assistance to them as far as their problems are concerned.

I thank you all once again for the patient hearing.

" 185 වන ශීර්ණයෙහි i වන වැඩ සටහන. පුනරාවර්තන වියදම සඳහා රෑ. 10,96,000 ක මුදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය වීමසන ලදින්, සභාසම්මත විය.

185 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, පුනරාවර්තන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தலேப்பு 185, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவுக்கான ரூபா 10,96,000 அட்டவணேயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தலேப்பு 185, நிகழ்ச்சித் திட்டம் 1, மீண்டுவருஞ் செலவு அட்டவணேயி<mark>ன் பகுதியாக</mark> இருக்கக் கட்டரேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 1,096,000 for Head 185, Programme 1, Recurrent Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 185 - Programme 1 Recurrent Expenditure, ordered to stand part of the Schedule

1 වන වැඩ සටහන.—සමානෳ පරිපාලනය හා රාජෳ වැවීලි වර්ධනය—මූලධන වියදම. රු. 26,99,75,000

நிகழ்ச்சித் திட்டம் 1.—பொது நிருவாகமும் அரச பெருத்தோட்டங்களின் மேம்பாடும் — ஆக்கப்பொருட் செலவு, ரூபா 26,99,75,000

Programme 1. - General Administration and Promotion of State Plantations - Capital Expenditure, Rs. 269,975,000

"185 වන ශීර්ෂයෙහි 1 වන වැඩ සටහන, මූලධන වියදම සඳහා රු. 26,99,75,000 ක මූදල උපලේඛනයට ඇතුළත් කළ යුතුය " යන පුශ්නය විමසන ලදින්, සභාසම්මත විය.

185 වන ශීර්ෂයෙහි I වන වැඩ සටහන, මුලධන වියදම උපලේඛනයෙහි කොටසක් හැටියට තිබිය යුතුයයි නියෝග කරන ලදී.

"தலேப்பு 185, நிகழ்ச்சித் திட்டம் 1. ஆக்கப்பொருட் செலவுக்கான ரூபா 26,99,75,000 அட்டவணேயிற் சேர்க்கப்படுமாக" எனும் விஞ விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

தல்ப்பு 185, நிகழ்ச்சித் திட்டம் 1, ஆக்கப்பொருட் செலவு அட்டவிணயின் பகுதியாக இருக்கக் கட்டளேயிடப்பட்டது.

Question, "That the sum of Rs. 269,975,000 for Head 185, Programme 1, Capital Expenditure, be inserted in the Schedule", put, and agreed to.

Head 185 - Programme 1 Capital Expenditure, ordered to stand part of the Schedule

අ. හා. 5.54 ට පාර්ලිමේන්තුවට පුගතිය වාර්තා කරනු ජිණිස සභාපතිතුමා මූලාසනයෙන් ඉවත් විය.

කුල්ලාන්මයන් ඉවත වය. කාරක සභාව පුගතිය වාර්තා කරයි : තැවත රැස්වීම 1985 තොටෑම්බර් 28 වැති

பி. ப. 5.54 மணிக்கு, குழுவின் பரிசீலின பற்றி அறிவிக்கும் பொருட்டு தல்லவர் அக்கிராசனத்திலிருந்து நீங்கிஞர்.

குழுவினது பரிசீலனே அறிவிக்கப்பட்டது; மீண்டும் கூடுவது 1985 நவம்பர் 28 வியாழக்கிழமை.

At 5.54 p.m., the Chairman left the Chair to report Progress.

Committee report Progress; to sit again on Thursday, 28th November 1985.

# කල්තැබීම ඉத்திவைப்பு ADJOURNMENT

Question, "That the sum of its 1,096,090 for drait

එම්. චිත්සත්ට පෙරේරා මහතා (தිரு. எம். வின்சன்ற் பெரோர) (Mr. M. Vincent Perera) I move,

"That the Parliament do now adjourn". ஒன்றவ பில்கள் ரூ?ன், கரை கூடும் பிவ. விஞ விடுக்கப்பெற்று ஏற்றுக்கொள்ளப்பட்டது. Question put, and agreed to. පාර්ලිමේන්තුව ඒව අනුකූලව අ. හා. 5.55ට 1985 තොවැම්බර් 20 වන දින සභාසම්මතිය අනුව, 1985 නොවැම්බර් 28 වන බුහස්පතින්ද පු. හා. 9 වන තෙක් කල් ගියේ ය.

இதன்படி பி. ப. 5.55 க்கு, பாராளுமன்றம் அதனது 1985 நொவம்பர் 20 ஆந் தேதிய தீர்மானத்திற்கிணங்க, 1985 தொவம்பர் 28, வியாழக்கிழமை மு. ப. 9 மணிவரை ஒத்திவைக்கப் பட்டது.

Adjourned accordingly at 5.55 P.M. until 9 A.M. on Thursday, 28th November 1985, pursuant to the Resolution of the Parliament of 20th November 1985.

The manitoring of the MTIP will be through the monthly progress reports and accounts submitted by the estates. In addition to the monitoring of this programme by the Corporation, an Chriside Monitoring Board has been established by the Government giving them powers to visit and check the physical and then isl progress under such activity against the Aranai Budget

car of 1984, the Januara tailes Development Board on 1984, the Januara tailes Development Board and rebber, accounting for approximately Rs. 5,550 million worth of export carnings of 29 per cent of all articulars of exports of 17 1/8 per cent of Gross or articular of exports of 17 1/8 per cent of Gross or articular of exports of 17 1/8 per cent of Gross or articular of exports of 17 1/8 per cent of Gross or articular of Rs. 4% million (c) contributed Rs. worken emilion for income tax and payment of Rs. 85 not income tax and payment of Rs. 1,140 million to the Government as Export Duly, Sales I.,140 million to the Government as Export Duly, Sales wages and salaries to all levels of employees and this ributed meaning in performance incentives. (c) proveding secial welfare facilities to employees and proveding secial welfare facilities to employees; and (f) proveding secial welfare facilities to employees; and (f) proveding secial welfare facilities to employees; and (f) properties on a firm, phased programme with

I hope the House will agree that the progress made to be Board and its employees during the period that Board and its employees during the period that and foreness, thank the workers on these estates the wird error of their their tract to are that there estates are developed. We have as far as possible tried out best to look after their value, providing them with houses of decreased fixed their subject, providing them with houses of contaction, guest whether their subject, providing them with houses of the flored had subject nestible, guest

#### യു. മൂ.

මෙම වාතීාවේ අවසාන මූදුණය සඳහා <mark>ස</mark>එකීය කථාවල නිවැරදි කළ යුතු තැන් දක්වනු රීසි මන්තීන් මින් **ෂි**ටපනක් ගෙන එහි ඒවා පැහැදිලිව දක්වා එම පිටපන හැන්සාඩ් සංස්කාරක වෙන

1985 දෙසැම්බර් 10 වන අගහරුවාද

තොඉක්මවා ලැබෙනයේ එවිය යුතුයි.

### குறிப்பு

அங்கத்தவர்கள் இறுதிப் பதிப்பிற் செய்யவிரும்பும் பிழை திருத்தங்களே அறிக்கையிற்றெளிவாகக் குறித்**து** பிழை திருத்தங்களேக் **ி**காண்ட பிரதியை ஹன்சாட் பதிப்பாசிரியருக்கு

1985 டிசம்பர் 10, செவ்வாய்க்கிழமைக்குப் பிந்தாமற்

கடைக்கக்கூடியதாக அனுப்புதல் வேண்டும்.

## NOTE

Corrections which Members suggest for the Final Print should be clearly marked in this Report and the copy containing the corrections must reach the Editor of HANSARD

### not later than

### Tuesday, 10th December 1985

Contents of Proceedings

From 9.00 a.m. to 5.55 p.m.

島

on 26.11.1985

Final set of manuscripts

received from Parliament

6.10 p.m. on 28.11.1985

Printed copies despatched

29.11.1985 afternoon

දෙශක මුදුල් : පාර්ලිමේන්තු විවාද වාර්තාවල වාර්ෂික දයක මිල රු. 200/- කි. (අශෝධිත පිටපත් සඳහා නම් රු. 175/- කි). පිටපතක් ගෙන්වා ගැනීම අවශා නම් ගාස්තුව රු. 2.50 කි. තැපැල් ගාස්තුව ශත 90 කි. කොළඹ 1, තැ. පෙ. 500, රජයේ පුකාශන කාර්යාංශයේ අධිකාරි වෙත සෑම වර්ෂයකම නොවැම්බර් 30 දට පුථම දයක මුදල් ගෙවා ඉදිරි වර්ෂයේ දයකත්වය ලබාගෙන විවාද වාර්තා ලබාගත හැකිය. නියමිත දිනෙන් පසුව එවනු ලබන දයක ඉල්ලුම්පත් භාරගනු නොලැබේ.

சந்தா: ஹன்சாட் அதிகார அறிக்கையின் வருடாந்த சந்தா ரூபா 200/- (திருத்தப்படாத பிரதிகள் ரூபா 175/-) ஹன்சாட் தனிப்பிரதி ரூபா 2·50. தபாற் செலவு 90 சதம். வருடாந்த சந்தா முற்பணமாக அத்தியட்சர், அரசாங்க வெளியீட்டனுவலகம், த. பெ. இல 500, கொழும்பு 1 என்ற விலாசத்திற்கு அணுப்பி பிரதிகளேப் பெற்றுக்கொள்ளலாம். ஒவ்வோராண்டும் நவெம்பர் 30 ந் தேதிக்குமுன் சந்தாப் பணம் அனுப்பப்படவேண்டும். பிந்திக் கிடைக்கும் சந்தா விண்ணப்பங்கள் ஏற்றுக்கொள்ளப்படமாட்டா.

Subscriptions: The annual subscription for Official Report of Hansard is Rs. 200/- (For uncorrected copies Rs. 175/-). A single copy of Hansard is available for Rs. 2.50. (Postage 90 cts.) Copies can be obtained by remitting in advance an annual subscription fee to the SUPERINTENDENT, GOVERNMENT PUBLICATIONS BUREAU, P. O. Box, 500 Colombo 1. The fee should reach him on or before November 30 each year. Late applications for subscription will not be accepted.